


ජාතික ඉතිරිකිරීමේ බැංකුව

විශිෂ්ටත්වය වෙනුවෙන්

වාර්ෂික වාර්තාව 2014



විශිෂ්ටත්වය වෙනුවෙන්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

වාර්ෂික වාර්තාව 2014

විශිෂ්ටත්වය වෙනුවෙන්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

වාර්ෂික වාර්තාව 2014

සැකසුම: ස්මාර්ට් මීඩියා - වාර්ෂික වාර්තා සමාගම

ISBN 978-955-1619-06-0



මෙම වාර්ෂික වාර්තාව කාබන් මධ්‍යස්ථ වේ.

සහතික ලත් කාබන් නිෂ්ක්‍රීය සංවිධානයක් වන ස්මාර්ට් මීඩියා වාර්ෂික වාර්තා සමාගම විසින් මෙම ජාතික ඉතිරිකිරීමේ බැංකු වාර්ෂික වාර්තාව නිමවා ඇත. තවද, මෙම වාර්ෂික වාර්තාව නිමැවීමේදී කඩදාසි භාවිතය හා මුද්‍රණය ඇතුළුව ස්මාර්ට් මීඩියා විසින් බාහිර සේවා සපයන්නන්ගෙන් ඉටු කරගන්නා ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මුද්‍රණයෙන් හරිතාගාර වායු විමෝචනය, ස්ථිර කරන ලද මූල්‍ය මගින් හිලවූ කරනු ලැබේ.

මෙය සංකලිත වාර්ෂික වාර්තාවකි.

මෙම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ස්මාර්ට් මීඩියා වාර්ෂික වාර්තා සමාගමෙහි ස්මාර්ට් සංකලිත වාර්තාකරණ ක්‍රමවේදය භාවිතාකර පිළියෙල කර ඇත.



The ANNUAL REPORT
Company

www.smart.lk



Carbonfund.org

www.carbonfund.org

විශිෂ්ටත්වය වෙනුවෙන්

වාර්ෂික වාර්තාව 2014



බැංකු ව්‍යවස්ථාපිත ජනප්‍රිය ආර්ථික සේවාව

ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම ලද ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස ෆිච් රේටිංග්ස් ලංකා සමාගම විසින් අධීක්ෂණය කළ 12 වන වරටත් යළි නගවුරු කර ඇත.

අපගේ දැක්ම, මෙහෙවර, වටිනාකම් - 5

මෙම වාර්තාව ගැන - 8

විශේෂ මූල්‍ය තොරතුරු - 12

ප-ණිවිඩ

සභාපතිතුමාගේ ප-ණිවිඩය - 17

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය - 20

ව්‍යාපාර මාදිලිය

අප කවුරුන්ද - 27

මෙහෙයුම් පරිසරය - 29

උපායමාර්ගික මෙහෙයවීම - 33

ඇල්මැති පාර්ශවයන් - 34

ප්‍රමාණාත්මකඛව සහ වටිනාකම් නිර්මාණය - 39

කළමනාකරණ ප්‍රවේශය - 42

කළමනාකාරිත්ව සාකච්ඡා හා විශ්ලේෂණ

අභ්‍යන්තර ප්‍රාග්ධනය නිමැවුම - 49

- මූල්‍ය ප්‍රාග්ධනය - 49

- ආයතනික ප්‍රාග්ධනය - 58

බාහිර ප්‍රාග්ධන සැදුම - 59

- ආයෝජක ප්‍රාග්ධනය - 59

- පාරිභෝගික ප්‍රාග්ධනය - 60

- සේවක ප්‍රාග්ධනය - 65

- සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය - 69

භාරකාරත්වය

අධ්‍යක්ෂ මණ්ඩලය - 74

ආයතනික කළමනාකාරිත්වය - 76

විධායක කළමනාකාරිත්වය - 78

අංශ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් - 80

ආයතනික යහපාලනය - 83

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව - 109

මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු වාර්තාව - 112

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව - 113

නාමයෝජනා කමිටු වාර්තාව - 114

අවදානම් කළමනාකරණය - 115

මූල්‍ය වාර්තා - 151

ඇමුණුම් - 265

අපගේ දැක්ම

ඉතුරුම් හා ආයෝජන අවස්ථා සඳහා වඩාත් විශ්වසනීය වූ හොඳම තේරීම

අපගේ මෙහෙවර

ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් හා ආයෝජන අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීමට අවශ්‍ය පරිපූර්ණ මූල්‍ය විසඳුම් සැපයීම හා අප බැංකුව පිළිබඳ උනන්දුවන සියලුම පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් මුදුන් පැමිණවීම

අපගේ වටිනාකම්

අපි දෛනික ව්‍යාපාර කටයුතුවල නියැලීමේදී විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුකම සහ අවංකභාවය පෙරදැරිව අප්‍රමාදව හා නිර්මාණාත්මකව කටයුතු කරන්නෙමු



විශිෂ්ටත්වය වෙනුවෙන්

ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ වැඩි සුභසිද්ධිය පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ස්ථාපනය කිරීම සිදුවිණ.

විවිධ තරාතිරමිහි ජනතාවගේ මූල්‍යමය සෞභාග්‍යය සහ සුභසිද්ධිය උදාකරවනසුළු ඉතිරිකිරීමේ යහ පුරුද්ද වෙත යොමුවූණු සැලැස්මක් ලෙස 'කැටයට දමන ලද කාසි' යන ආකෘතියෙහි සඵලදායීබව පිළිබඳ මීට පෙර වර්ෂවලදී කරුණු ගෙනහැර පෑවෙමු.

මෙම අරමුණ සාක්ෂාත් කරගනු පිණිස අප සතු විශේෂඥතාවයෙන් ප්‍රතිලාභ ලබාගැනීම සහ අපගේ ඉලක්කගත කණ්ඩායමට වඩාත් වැදගත්වන සාධක සම්බන්ධයෙන් අප සතු අවබෝධය ඉවහල් කරගැනීම යන කරුණු මත ක්‍රියා කරන්නෙමු. අපගේ ගනුදෙනුකරුවන් වෙත වඩාත් වැඩි සුභසිද්ධියක් හා සෞභාග්‍යයක් කැඳවන මෙම ප්‍රයත්නයේදී අප මුළු මහත් ජාතියද ඒ හා සමානව ඉදිරියට ගමන් කරවීමට හැකිවනු ඇත.

අපගේ මෙම ව්‍යායාමය, තිරසාර හා ජීවගුණයෙන් යුත් බැංකුවක් ලෙස පවතින අතරතුර රටටත් ජනතාවටත් වඩාත් වැඩි සුභසිද්ධියක් ළඟාකර දීමයි.



මෙම වාර්තාව ගැන

වාර්තාවේ ව්‍යුහය →

මඬ අතට පත්ව තිබෙන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කුළුණු ඒකාබද්ධ වාර්ෂික වාර්තාවයි. එහි වාර්තාකරණ ක්‍රමවේදය මෙයට පෙර ප්‍රකාශිත වාර්ෂික වාර්තාවලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. එම වෙනස සිදු කිරීමට අප පෙළඹුණේ ජාත්‍යන්තරව ප්‍රචලිත වී තිබෙන වඩා සාකච්ඡා ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අදහසිනි. සමාජයට වටිනාකම් නිර්මාණය කිරීමේ කාර්යයේ දී උපායමාර්ග, යහපාලනය, කාර්ය සාධනය හා ව්‍යාපාරික අවස්ථා යන අපගේ ව්‍යාපාරයේ විවිධ අංශ අතර පවතින සම්බන්ධය වඩාත් ඵලදායීව හා නිවැරදිව සන්නිවේදනය කිරීම සඳහා එවන් ප්‍රවේශයක් අපට උපකාරීවනු ඇත. අපගේ ව්‍යාපාරයේ අවසාන ඵලය තෙයාකාරයකින් එනම් ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් ඇගයීමේ ක්‍රියාවලිය මෙම වාර්තාවේ වාර්තාකරණ ක්‍රමවේදයේ ඵලදායී කොටසක් වෙයි. එහෙත් එය සිදුකර තිබෙන්නේ වඩා හොඳ සහ අර්ථවත් ඒකාබද්ධතාවයකින් යුතුවය.

කිරිසාරභාවය →

කිරිසාරභාවය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එක් ප්‍රමුඛතම ඉලක්කයක් වන අතර, එය සමාජයට වටිනාකම් නිර්මාණය කිරීමේ සහ ප්‍රාග්ධන උත්පාදන ක්‍රියාවලියේ සියලු අංශ ආවරණය කරයි. භාවිතයේදී කිරිසාරභාවය යන සාධකය සෑම උපායමාර්ගයක් හා ක්‍රියාවක් තුළම පවතින හෙයින් මූල්‍ය වාර්තාකරණය සමග එය අසීමිතව බද්ධ කරගැනීම කාලෝචිත බව බැංකුවේ අදහස විය. එබැවින් කිරිසාරභාවය යන මෑයෙන් වෙනම සහ කැපීපෙනෙන සමාලෝචනයක් මෙම වාර්ෂික වාර්තාවේ දක්වා නොමැති වුවද ගෝලීය වාර්තාකරණ මූලපිටිම කිරිසාර වාර්තාකරණ මාර්ගෝපදේශ 4 (Global Reporting Initiative (GRI) Sustainability Reporting Guidelines G4) හි ප්‍රධාන නිර්ණායක වලට අනුකූල වෙමින් 'කිරිසාරභාවය පිළිබඳ වාර්තාකරණය' ට අදාළ සියලු කරුණු හෙළිදරව් කිරීම් හා සාකච්ඡා කිරීම් එයට ඇතුළත් කර තිබේ.

ආකෘතිය →

මෙම වාර්ෂික වාර්තාව මූලික හා පීඩිඑෆ් (PDF) මාධ්‍යයෙන් ඉදිරිපත් කර තිබේ. එය www.nsb.lk යන අපගේ වෙබ් අඩවියේ පළකර ඇත.

වටිනාකම් නිර්මාණය කිරීම →

'එකම කාසියේ දෙපැත්ත' →

කාලය සමග බැංකුව සිය ගනුදෙනුකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම සිදුකරන්නේ කෙසේද යන්න අපගේ ඒකාබද්ධ වාර්තාකරණයේ හරය වෙයි. මෙම ප්‍රවේශයේ පදනම වන්නේ බැංකුව උදෙසා වටිනාකම් නිර්මාණය කිරීමට බැංකුව සතු හැකියාව බැංකුව විසින් එහි පාර්ශවකරුවන් සඳහා නිර්මාණය කරනලද වටිනාකම් හා වෙන්කළ නොහැකි පරිද්දෙන් බැඳී තිබේ යන අවබෝධයයි. එය අපගේ පරමාර්ථය දෙයාකාර බව සනාථ කරයි. එනම් පිළිවෙලින් අභ්‍යන්තර හා බාහිර ප්‍රාග්ධන උත්පාදනයට මග පාදමින් වටිනාකම් නිර්මාණය කිරීම හා සැපයීමයි.

ප්‍රාග්ධන උත්පාදනය →

අප විසින් බැංකුව තුළ උත්පාදනය කරන හා ගොඩනගනු ලබන 'ප්‍රාග්ධනය' විවිධ ස්වරූප ගන්නා අතර මූල්‍ය ප්‍රාග්ධනයට පමණක් සීමා නොවේ. බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන උත්පාදනය බැංකුව විසින් බැංකුව උදෙසා කරනු ලබන වටිනාකම් නිර්මාණය කිරීමේ (වටිනාකම් උත්පාදනය) ප්‍රතිඵලයක් වන අතර එය මූල්‍ය ප්‍රාග්ධනයෙන් හා ආයතනික ප්‍රාග්ධනයෙන් සමන්විත වෙයි. අපගේ බාහිර ප්‍රාග්ධන උත්පාදනය බැංකුව විසින් එහි පාර්ශවකරුවන් සඳහා නිර්මාණය කරනු ලබන මූල්‍ය හා මූල්‍ය නොවන වටිනාකම්හි (වටිනාකම් සැපයීම) ප්‍රතිඵලයකි. ආයෝජන ප්‍රාග්ධනය, ගනුදෙනුකරුවන්ගේ ප්‍රාග්ධනය, සේවකයන්ගේ ප්‍රාග්ධනය සහ සමාජයීය හා පාරිසරික ප්‍රාග්ධනය එහි ප්‍රධාන අංග වෙයි. මෙම ප්‍රාග්ධන ස්වරූප බැංකුවේ වටිනාකම් ආකර ලෙස හඳුන්වාදිය හැකි අතර, ඒවා අතර ප්‍රවාහ ක්‍රියාත්මක වෙයි. එකී ප්‍රවාහ ඉහළයාම, පහළයාම හෝ බැංකුව විසින් වෙනස් කිරීම සිදු විය හැකිය. බැංකුව එහි පාර්ශවකරුවන් සමග පවත්වන සබඳතාද එම ප්‍රවාහ වලට ඇතුළත් වෙයි.

මෙලෙස අපගේ මූල්‍ය වාර්තාකරණය, විශේෂයෙන් කළමනාකරණ සාකච්ඡාව සහ සමාලෝචනය අභ්‍යන්තර හා බාහිර ප්‍රාග්ධන උත්පාදනයට මගපාදන වටිනාකම් උත්පාදනය හා සැපයීම යන ප්‍රවේශය මත පදනම්ව සකස්කර තිබේ.

වාර්තාවෙන් ආවරණයවන සීමා සහ එහි ප්‍රමාණාත්මකභාවය →

මෙම වාර්ෂික වාර්තාව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ එහි පූර්ණ අයිතිය සතු පරිපාලිත සමාගම වන සී/ස එන්ස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමට අදාළ කරුණු ඇතුළත් වී ඇත. තනිව ගත්කල 'බැංකුව' යනුවෙන්ද එකට ගත් කළ 'සමූහය' යනුවෙන්ද නිසි පරිදි මෙම වාර්තාවේ සඳහන් වෙයි. 2013 වාර්ෂික වාර්තාවේ ව්‍යුහයට අනුකූලව බැංකුවේ හා සමූහයේ ප්‍රධාන මූල්‍ය සාධක පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර නිශ්චිතව සඳහන්කර නොමැති නම් මූල්‍ය නොවන සාධක සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ බැංකුව සම්බන්ධයෙනි.

මෙම වාර්තාව ඔස්සේ බැංකුවේ වැදගත් කටයුතු කෙරෙහි අවධානය යොමුකර තිබේ. එය, කෙටි කාලයේදී, මධ්‍ය කාලයේදී හා දිගු කාලයේදී ගනුදෙනුකරුවන් උදෙසා වටිනාකම් මැවීමට බැංකුව සතු හැකියාව කෙරෙහි මෙම සාධක කෙතරම් දුරකට බලපවත්වන්නේද යන්න මත පදනම් වූ තක්සේරුවකි. මෙම වාර්තාවේ 39 පිටුවෙන් ආරම්භවන ප්‍රමාණාත්මකභාවය හා වටිනාකම් නිර්මාණය කිරීම යන පරිච්ඡේදය යටතේ ප්‍රමාණාත්මකභාවය තීරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාකර තිබෙන අතර 'එකම කාසියේ දෙපැත්ත' යන සංකල්පය ඔස්සේ අප ප්‍රවර්ධනය කිරීමට උත්සුක වන දෙයාකාරවන අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියද ඉන් පිළිබිඹු කරයි.

අනුකූලතාවය →

අප බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව 2014 ජනවාරි 1 වන දින සිට දෙසැම්බර් 31 දක්වා වන මාස 12 ක කාලපරිච්ඡේදය ආවරණය කරන අතර, මූල්‍ය කටයුතු හා තිරසාරභාවය පිළිබඳව වාර්තාකිරීමේදී අපි අපගේ සාමාන්‍ය වාර්ෂික වාර්තාකරණ ගෛලිය අනුගමනය කළෙමු. එය ගෝලීය වාර්තාකරණ මූලපිරිමිහි ෪4 මාර්ගෝපදේශන (Global Reporting Initiative (GRI) Sustainability Reporting Guidelines G4) වල ප්‍රධාන නිර්ණායක හා අනුකූල වෙයි. බැංකුවේ සමස්ත ව්‍යාපාරික මෙහෙයුම්හි ඵලදායී කොටසක් ලෙස එය බැංකුවේ පවතින බාහිර හා අභ්‍යන්තර පාලන හා සහතික කිරීමේ පද්ධති වලට යටත්ව සිදුකර ඇත.

පෙර වර්ෂවල වාර්ෂික වාර්තා හා සසඳන කල මෙම වාර්ෂික වාර්තාවෙන් ආවරණයකර ඇති කරුණු හා අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් දක්නට නොමැත. බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2014 අප්‍රේල් 25

දිනැති නවතම වාර්ෂික වාර්තාවෙන් 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය ආවරණය කෙරිණ. නැවත වර්ගීකරණය කරන ලද හෝ සඳහන් කරන ලද සංසන්දනාත්මක මූල්‍ය තොරතුරු අදාළ පරිච්ඡේද වලින් අනාවරණය කිරීම හා විස්තර කිරීම සිදු කර ඇත.

1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන, 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධන, ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමනයන් හා මාර්ගෝපදේශ සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රෙගුලාසි හා නියමයන් බැංකුවේ ක්‍රියාකාරකම් නියාමනය කරන මූලික ව්‍යවස්ථා වේ.

පෙර පරිද්දෙන්ම මෙම වාර්තාවේ අන්තර්ගත මූල්‍ය තොරතුරු, අදාළ නීති, රෙගුලාසි හා ප්‍රමිතීන් සමග අනුකූල වන අතර, 151 පිටුවෙන් ඇරඹෙන මූල්‍ය වාර්තා පිළිබඳ පරිච්ඡේදයේ දැක්වෙන වාර්තා හා ප්‍රකාශන කිහිපයක් ඔස්සේ ඒ බව ප්‍රකාශ කර තිබේ.


මෙම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව පිළියෙල කිරීමේදී පහත දැක්වෙන මූලාශ්‍රයන් මගින් සපයා ඇති සංකල්ප, මූලධර්ම හා මාර්ගෝපදේශ අවශ්‍ය හා සුදුසු පරිදි උපයෝගී කරගන්නා ලදී.

- ගෝලීය වාර්තාකරණ මූලපිරීම තිරසාර වාර්තාකරණ මාර්ගෝපදේශ ෪4 (2013)
- Global Reporting Initiative (GRI) Sustainability Reporting Guidelines G4 [www.globalreporting.org]
- අන්තර්ජාතික ඒකාබද්ධ වාර්තාකරණ රාමුව (2013)
- The International Integrated Reporting Framework [www.theiirc.org] සහ
- ස්මාර්ට් ඒකාබද්ධ වාර්තාකරණ ක්‍රමවේදය
- Smart Integrated Reporting Methodology™ [www.smart.lk]

විමසීම →

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔබේ අදහස් හා යෝජනා අප අගය කරන අතර, ඒවා මුදල් හා සැලසුම් අංශය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 255, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට යොමුකළ හැකිය. (විද්‍යුත් ලිපිනය: nsbgen@nsb.lk)

නිරසාරඛව සහ වටිනාකම්
උත්පාදනය වූ කලී අපගේ ව්‍යාපාරික
කටයුතුවල සෑම අංශයක් පාසාම
අන්තර්ගත බැංකුවේ වැදගත්ම
අනිමතාර්ථයයි.



	බැංකුව			සමූහය		
	2014 රු. මි.	2013 රු. මි.	වර්ධනය %	2014 රු. මි.	2013 රු. මි.	වර්ධනය %
වර්ෂය තුළ ප්‍රතිඵල						
දළ ආදායම	77,890	65,573	19	78,573	66,671	18
ඉද්ධ පොළී ආදායම	21,380	10,107	112	21,661	10,255	111
ආදායම් බදු වලට පෙර ඉද්ධ ලාභය	10,472	2,279	360	10,764	2,669	303
ලාභය මත ආදායම් බදු	3,606	1,095	229	3,710	1,141	225
බදු අයකිරීමෙන් පසු ඉද්ධ ලාභය	6,867	1,184	480	7,054	1,528	362
රජයට දායකවීම්	11,043	4,731	133	11,197	4,826	132
වර්ෂය අවසානයට						
මුළු වත්කම්	779,466	654,368	19	786,845	662,346	19
ණය හා ආයෝජන	757,182	632,187	20	764,526	640,138	19
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	554,060	501,890	10	554,060	501,890	10
කොටස්කරුවන්ගේ අරමුදල් (ප්‍රාග්ධන සහ සංචිත)	23,260	22,217	5	25,025	23,797	5
අනුපාත						
කොටස්කරුවන්ගේ අරමුදල්වල සාමාන්‍යය මත ප්‍රතිලාභය (%)	30.2	5.1		28.9	6.3	
වත්කම් මත ප්‍රතිලාභ (%)	1.5	0.4		1.5	0.5	
ඉද්ධ පොළී ආන්තිකය (%)	3.0	1.7		3.0	1.7	
ද්‍රවශීලතා අනුපාතය (%)	91.5	92.7		91.5	92.7	
ස්ථර I (%) (නියම කරන ලද අවම ව්‍යවස්ථාපිත අනුපාතය 5%)	20.5	18.5		21.6	19.8	
ස්ථර I සහ II (%) (නියම කරන ලද අවම ව්‍යවස්ථාපිත අනුපාතය 10%)	19.0	16.7		20.2	18.2	
පිරිවැයට ආදායම් (%) (වැට් සහිත)	44.5	67.7		44.0	65.6	
මූල්‍ය නොවන දර්ශක						
ශාඛා සංඛ්‍යාව	236	229		-	-	
නියෝජිතයාගත (කැපැල් කාර්යාල හා උප කැපැල් කාර්යාල සංඛ්‍යාව)	4,063	4,063		-	-	
පාසැල් බැංකු ඒකක සංඛ්‍යාව	2,287	1,723		-	-	
ස්වයංක්‍රීය වෙලර් යන්ත්‍ර සංඛ්‍යාව	260	247		-	-	
ශිඤ්ඤම් හිමියන් සංඛ්‍යාව (මිලියන)	18.35	17.90		-	-	
සේවක සංඛ්‍යාව	3,358	2,943		-	-	



පණිවිඩ



සභාපතිතුමාගේ පණිවිඩය - 17
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය - 20



විශිෂ්ටත්වය වෙනුවෙන් වන බැංකුකරණය

1972 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි සෘජු ව්‍යාපාරික ඉලක්ක අභිබවන බහුජන යහපත පිණිස හේතුවන බැංකු සේවාවක් සහතික කිරීමෙහිලා කැපවී සිටී. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික හා සමාජයීය සුභසාධනය අපගේ මෙහෙවරෙහි මුඛ්‍ය පරමාර්ථය වෙයි.

එසේම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලාභදායීතාවයද ඉහළ මට්ටමක පැවැතීම සුවිශේෂී වෙයි. සමාලෝචනයට ලක් කෙරෙන වර්ෂය තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව රුපියල් බිලියන 10.5 ක ඉහළම වාර්ෂික බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත්වූ අතර, එහි බදු පසු ලාභය රුපියල් බිලියන 6.9 ක් විය. එම වර්ෂයේදීම බදු හා ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 11 ක මුලු මුදලක් රජයට ලබාදීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මූල්‍ය විශිෂ්ටත්වය තව දුරටත් පසක්කර දෙයි.

තවමත් අපගේ සැබෑ අරමුණ ලාභය නමැති ඉලක්කයෙන් ඔබ්බට ගිය කරුණකි. අපගේ සැබෑ අරමුණ ආර්ථික අන්තර්ග්‍රහණයයි (Financial Inclusion). එනම්, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට නීත්‍යානුකූල ආර්ථිකයක සැබෑ කොටස්කරුවන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාවන් සුදුසු පරාසයක මූල්‍ය හා බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාවන් සලසාදීමයි. එහෙයින් අපගේ ව්‍යාපාරික මාර්ගදිය අනෙකුත් බැංකුවලට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගෙන තිබේ. ඒ තුළ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව හා ඉතුරුම් තැන්පතු පිළිබඳ සංඛ්‍යාද සාර්ථකත්වයේ වැදගත් මිණුම් දැඩි වෙයි.

2014 වර්ෂයේදී එහි තැන්පතු පදනම 10.4% කින් වර්ධනය කරමින් තැන්පත්කරුවන්ගෙන් රුපියල් බිලියන 59.4 ක් සංවලනය කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හැකියි. ඉන් 44% ක් ඉතුරුම් තැන්පතු වූ අතර, එය අපගේ ඉතුරුම් මිශ්‍රනයේ සිදුවූ සැලකිය යුතු ප්‍රගතියක් ලෙස හඳුන්වාදිය හැකිය. තැන්පතු පදනමේ වර්ධනය මිලියන 18.3 ක තනි පුද්ගල ඉතුරුම් හා ස්ථාවර තැන්පතු නියෝජනය කරයි. 2014 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ සමස්ත තැන්පතු පදනම රුපියල් බිලියන 554 ක අගයක් වාර්තා කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෑත කාලීනව යම් යම් ගැටලු වලට මුහුණ පෑ බව අපට අමතක කළ නොහැක. කෙසේ නමුත් මූල්‍ය ශක්තියෙන් පොහොසත් මෙම ප්‍රොඵ ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටු වෙමි. මේ වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 780 ක් බවට පත්ව තිබේ. බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයට අදාළ අනෙකුත් කරුණු සවිස්තරාත්මකව මෙම වාර්ෂික වාර්තාවේ වෙනත් පරිච්ඡේදයක දක්වා ඇත.

අපට සැබැවින්ම වැදගත් වන ජනතාව ->

මම ඉහතින් සඳහන් කළ පරිදි ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගනුදෙනුකරුවන්ගේ සුභසාධනය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය හා බැංකු පහසුකම් ළඟා කරදීමේ අපගේ ඒකායන අරමුණ දිනාගත හැකිවන්නේ අපගේ ගනුදෙනුකරුවන් ඔස්සේ පමණි. එහෙත් වර්තමානයේ මෙරට ක්‍රියාත්මක ආර්ථික ප්‍රවණතා වල බලපෑමෙන් බැහැරව බැංකුවක් ලෙස අපට අපගේ ව්‍යාපාරික කටයුතු මෙහෙයවිය නොහැකි බව අප පිළිගත යුතුය. කුතනයේ ශ්‍රී ලංකාව පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයෙන්ම සුසැදි ශක්තිමත් හා ක්‍රියාකාරී බැංකු ක්ෂේත්‍රයකට හිමිකම් කියයි. මේ වාතාවරණය තුළ අනෙකුත් බැංකු හා මූල්‍ය ආයතනවල ව්‍යාපාරික සැලසුම් වලට ආකර්ෂණය නොවන එහෙත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවාවන් කෙරෙහි විශ්වාසය තැබූ පිරිස් තවමත් අප සමාජයේ සිටියද, අප නිරතුරුවම දැඩි තරගයකට මුහුණදෙන බව අපට අමතක කළ නොහැක. එබැවින් එකී තරගය ඔබ්බෙන් අපගේ ලාභදායීතාවය මෙන්ම පරමාර්ථ අරක්ෂා කරගනිමින් ක්ෂේත්‍රයේ රැදී සිටීම සඳහා අප හැමවිටම නව්‍යකරණයවීම අත්‍යවශ්‍යය.

වර්ධනය කරා යන ගමනේ පදනම සකස් කරන සම්පත් ->

ලාභදායීතාව හා මූල්‍ය ස්ථායීතාවය බැංකුවේ ජාතික හා සමාජ මෙහෙවර කෙරෙහි මූලිකවන ප්‍රධාන සාධක දෙකකි. එසේම ඒවා අප බැංකුවේ ඉදිරි අනාගතය ගොඩනැගීමට උපකාරවන සම්පත් ලෙස හඳුන්වාදිය යුතුය. 2015 වර්ෂය තුළදී අපගේ මූල්‍ය සේවා කළඹ නව ක්ෂේත්‍ර කරා පුලුල් කිරීම සඳහා එම සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් යෙදවෙනු ඇත. උදාහරණයක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ නව අංශ ගණනාවකට ප්‍රවිශ්ටවීම සඳහා අප සැලසුම් සකස් කර තිබෙන අතර ඉදිරි මාස කිහිපය ඇතුළත එහි මූලික ප්‍රතිඵල අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී මූලිකවම අපගේ මුදල් ප්‍රේෂණ ගනුදෙනුකරුවන්ට සිය ගනුදෙනු කටයුතු වඩා පහසුවෙන් සිදු කරගැනීමට අවස්ථාව සලසමින් අපගේ ශාඛා ජාලය තවදුරටත් පුලුල් කිරීම සඳහා සම්පත් ආයෝජනය කිරීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදීමද අඛණ්ඩව සිදුවනු ඇත. අපගේ සේවා හා නිමැවුම් විදේශ රටවල ප්‍රවලිත කිරීමේ හැකියාව පිළිබඳව සොයාබැලීමට ද අපි අපේක්ෂා කරමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රගතියේ මිළඟ අදියර වෙත රැගෙන යාම ->

මෙරට සෑම ප්‍රදේශයකම වෙසෙන ජනතාවට අපගේ බැංකු සේවා කරා ළඟාවීමේ පහසුව ඉතා ඉහළින් සහතික කිරීම අරමුණු කරගනිමින් 2015 වර්ෂය තුළදී තවමත් අපගේ සේවා ජනතාව වෙත නිසි ලෙස විවෘත නොවුණු ප්‍රදේශ කිහිපයක අවම වශයෙන් නව ශාඛා දහයක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. ඒ අතරතුර ගනුදෙනුකරුවන්ට පහසු හා කාර්යක්ෂම බැංකු සේවාවක් ලබාදීම සඳහා නව තාක්ෂණය අයෝජනය කරමින් පවත්නා ශාඛා වැඩිදියුණු කිරීමටද පියවර ගැනේ. එය ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දැනටමත් ක්‍රියාවට නංවා තිබේ.

අපගේ ගනුදෙනුකරුවන් වඩා හොඳින් හඳුනාගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහාද ඉදිරි වසර තුළදී සම්පත් ආයෝජනය කිරීමට අපේක්ෂිතය. දේශීය වශයෙන්, බිම් මට්ටමේ තොරතුරු දැනගැනීමේ ක්‍රමවේදයක් අප සතුව පැවතිය යුතු අතර වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කිරීමේ හැකියාව සහිත, වෙළඳපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින නව නිමැවුම් හඳුන්වාදීමට අවශ්‍ය පූර්ව දැනුම හා දැක්ම ඇති කරගැනීමට එය අපට උපකාර වනු ඇත. එමෙන්ම අප සේවා හා නිමැවුම් පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්භාවය, අපගේ නිමැවුම්හි අදාළත්වය හා ප්‍රායෝගිකභාවය, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුමක් විවෘත කිරීමේ පහසුව හා අපගේ නාගරික හා ග්‍රාමීය බැංකු ශාඛාවලින් සැපයෙන සේවාවේ ගුණාත්මකභාවය යන කරුණු තක්සේරු කිරීම සඳහාද අප විසින් නව ක්‍රමවේද හඳුන්වාදීම සිදු කළ යුතුය. අප පිළිබඳව මෙන්ම ගනුදෙනුකරුවන් පිළිබඳවද අවබෝධ කරගැනීම සඳහා නව නිමැවුම්, නව පද්ධති සහ නව ක්‍රම සකස් කරගැනීමට එම දැනුම අපට උපකාරවනු ඇත. අපගේ නිමැවුම් මිශ්‍රනය පිළිබඳව යළි සමාලෝචනය කිරීම මගින් එය කුතන වෙළඳපළේ පවතින ප්‍රවණතා වලට අනුකූලව සකස්කරගැනීමටද එහිදී අපට අවස්ථාව සැලසෙනු ඇත. 44 වසරක් පැරණි අපගේ සන්නම් නාමය යළිත් බලගන්වමින් අපගේ ඉහළම තත්ත්වයේ සේවා හා නිමැවුම් ආශ්‍රිත සන්නම් හඳුන්වාදීමේ හැකියාව ද එමගින් අපට හිමි වෙයි.

කෙටියෙන් කිවහොත් එය අනාගතයේදී නව නිමැවුම් හඳුන්වාදීම සඳහා සැපයෙන ශක්තිමත් අත්වැලක් වනු ඇත. සාර්ථකත්වයේ මිලග මට්ටම කරා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගෙනයාමට දායකවන බැංකුකරණ සංකල්ප නිර්මාණය කරගැනීමට නම් නව නිපැයුම් හා සොයාගැනීම් අපට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙයි. නුදුරු අනාගතයේදී ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රය අත්දකින විශාල වෙනස්කම් හමුවේ අපගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීම ඉතා වැදගත්ය. එය අපගේ වෙළඳපල කොටස ආරක්ෂා කරගැනීම සහ වැඩි කරගැනීම මෙන්ම අපගේ අනන්‍යතාවය හා අපගේ මෙහෙවරෙහි අඛණ්ඩතාවය පවත්වාගැනීම කෙරෙහිද ඉවහල්වන ප්‍රවේශ මාර්ගය වෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රගතියක් අත්කරගත යුතු තවත් අංශ ඇත. විශේෂයෙන් ණය සහ භාණ්ඩාගාර මෙහෙයුම්, අලෙවිකරණය, මානව සම්පත් සහ පරිපාලනය හා සම්බන්ධ ආයතනික කළමනාකරණය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය පියවර ගතයුතු අතර ආයතනයක් වශයෙන් අප ඉතා ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණත්වයක් ළඟා කරගැනීම ඔස්සේ ආයතනික යහපාලනය ශක්තිමත් කරගැනීමද කළ යුතුය.

මේ ආකාරයට අපගේ ඉදිරි අනාගතයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සක්‍රියව කටයුතු කරන අතර, පුළුල් වූ සමාජ ආර්ථික පසුබිම තුළ අපට හිමිව තිබෙන අසහනය ස්ථානය ආරක්ෂා කරගැනීම පිළිබඳවද අපි කිසිවිටෙක අමතක නොකරමු. ජාතික ඉතිරිකිරීමේ බැංකුව මූලිකවම ස්ථාපිතකර තිබෙන්නේ සහ පවතින්නේ යම් ජාතික හා සමාජයීය ඉලක්ක සමූහයක් ප්‍රවර්ධනය කිරීම උදෙසාය. ඊට අදාළ ප්‍රතිපත්තිය කරුණු එක් එක් පාලන කාලය අනුව වෙනස්විය හැකි වුවද එකී ඉලක්ක කිසි විටෙක වෙනස් නොවූ අතර ඉදිරියේදීද නොවෙනස්ව පවතිනු ඇත. එයට පැවරී තිබෙන මූලික වගකීම හා කාර්යභාරය ප්‍රකාරවම ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජයේ ආර්ථික හා සමාජ වැඩසටහන් වලට සහාය දැක්වීමට කැපවී සිටී. බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් ඉලක්ක සපුරාගැනීම සඳහා ආධාරවන ආකාරයේ රාමුවක් නිර්මාණය කරමින් මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව බෙහෙවින් හිතකර හා සහයෝගී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සුහදායී තත්ත්වයකි. අපගේ පුළුල්වූ භූගෝලීය පදනම, විවිධත්වය සම්බන්ධයෙන් අප සතුව පවතින ශක්තිය සහ සියලු ආර්ථික හා සමාජයීය ස්ථර කෙරෙහි බලපෑමක් ඇති කිරීමෙහිලා අප සතු හැකියාව සමග සියලු ශ්‍රී ලාංකීකයන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා ඉදිරි කාලය තුළදී අප කළ යුතු හා අපට කළ හැකි දෑ බොහෝය.

අවසාන වශයෙන්... →

බැංකුවටත් රටටත් උදාවූ නව යුගයක අභිමුඛ බලාපොරොත්තු පෙරදැරිව අප සෑදී පැහැදී සිටින මේ මොහොතේ අප කෙරෙහි විශ්වාසය ඇති කරගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට හා බාහිර පාර්ශවකරුවන්ට හැකියාව ලැබෙන බව නිසැකය. ඔවුන්ද ඊට දායකත්වය දැක්වූ අතර, රජය හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් මම ඔවුන්ට මගේ ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි. ඔවුන්ගේ එම දායකත්වයේ පරිමාණය කුමක් වුවත් සහ ඔවුන් ඉදිරියටත් සිය දායකත්වය එලෙසින්ම ලබාදීමට කටයුතු නොකළද

ඔවුන් අපගේ සාර්ථකත්වයේ ඵලදායී කොටස්කරුවන් වෙයි. අපගේම කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද මේ වෙනුවෙන් මාගේ නොමසුරු ස්තූතිය නොඅඩුව හිමි විය යුතුය. මේ වසරේදී අප අත්කරගත් ඉහළ ලාභය හා ව්‍යාපාරික පරිමාව ඔවුන්ගේ විශිෂ්ට සේවයේ හා කැපවීමේ ප්‍රතිඵල වෙයි. මේ සම්බන්ධයෙන් බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන් හා ඔවුන්ගේ කළමනාකරණ කණ්ඩායමට මගේ විශේෂ හා පෞද්ගලික ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාව කරගනිමි.

ග්‍රාමීය ජනතාව වෙතට සේන්ද්‍ර වීම සඳහා අපට අතිවිශාල සහායක් ලබාදෙන, කැපැල්පති, කැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කැපැල් ස්ථානාධිපතිවරුන්, උප කැපැල් ස්ථානාධිපතිවරුන් සහ අනෙකුත් නිලධාරීන්ටත් මාගේ කෘතඥතාවය පුද කරමි.

තවද බැංකුවේ අඛණ්ඩ සාර්ථකත්වයට මූලික කාර්යභාරයක් ඉටු කරන්නා වූ සහ මම විශ්වාසය තබන අදහස්, උපදෙස්, අනුබලය සහ වෘත්තීය දක්ෂතාවයන් සපයන මාගේ සහෝදර අධ්‍යක්ෂක මණ්ඩලයට ද මාගේ අවංක ස්තූතිය පිරිනමමි.

අවසාන වශයෙන් මුදල් අමාත්‍යවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම්තුමා, මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරීන්, විගණකාධිපතිතුමා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය, නීතිපතිතුමා සහ අනෙකුත් පාලක මණ්ඩලවල ප්‍රධානීන්ගෙන් ලැබෙන නොමසුරු අනුග්‍රහය මාර්ගෝපදේශකත්වය සහ සහයෝගය වෙනුවෙන් මාගේ හෘදයාගම ස්තූතිය පුද කරමි.

ඉදිරි වර්ෂය තුළදී අපගේ උපායමාර්ගික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඉහත සියළු පාර්ශවයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මාගේ අරමුණයි.



අස්චීන් ද සිල්වා
සභාපති

2015 මාර්තු 26
කොළඹ දී

අපගේ කාර්යභාරය වගකීමෙන් යුතුව ඉටු කරමින්...

වසර 180 ක් දක්වා දිගු ඉතිරිකිරීමේ ඉතිහාසයකට උරුමකම් කියමින් හා පසුගිය වසර 42 තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලෙස අප විසින් අපගේ කාර්යභාරය වගකීමෙන් යුතුව ඉටුකරන ලද අතර ශ්‍රී ලංකාවට සතුටුදායක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා සහාය වීමු. සියලුදෙනාගේ යහපතට හේතුවන ආකාරයේ සංවර්ධනයක් සාර්ථකත්වයේ මිනුම විය යුතු බව විශ්වාස කරන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මෙහෙවර හැමවිටම ඉහළ ලාභ ඉපයීම, සියලු දෙනාට ප්‍රතිලාභ අත්කරදෙන ආකාරයේ කාර්යාලයීය පරිසරයක් පවත්වා ගැනීම හා අපගේ ගනුදෙනුකරුවන්ට සිය අපේක්ෂා ඉටුකර ගැනීමට සහායවීම යන ඉලක්ක වලින් ඔබ්බට යයි. කෙසේ නමුත් එකී ඉලක්ක තුනම එක සමානවම අපට වැදගත් වෙයි. ඒ සියලු කරුණු අභිබවමින් සාධාරණ හා සෞභාග්‍යමත් සමාජයක් නිර්මාණය කරගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකකීයන්ට අවශ්‍ය මූල්‍ය පරිසරය සකස් කරදීමට අප විසින් කටයුතු කරනු ලැබේ.

සමස්තයක් ලෙස 2014 වසරේදී අප විසින් අත්කරගන්නා ලද කාර්යසාධනය ඉතා සුභදායකය. එම කාලපරිච්ඡේදය තුළදී ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතාවල ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය මුහුණ දුන් විවිධවූ අභියෝග, විශේෂයෙන් වෙළඳපලේ පැවැති අඩු පොළී අනුපාත මධ්‍යයේ වුවද අපගේ සියලු ව්‍යාපාර මෙහෙයුම් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අපට හැකියාව ලැබිණ.



2014 වර්ෂයේදී බැංකුව,

වඩාත් ශක්තිමත් විය. ණය වර්ධනය අතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙළඳපල තුළ පෙරමුණේ සිටි අතර පෙර වර්ෂයේදී බැංකුව වාර්තා කළ රුපියල් බිලියන 654 ක සමස්ත වත්කම්වලට සාපේක්ෂව 19% ක වර්ධනයක් සමගින් වත්කම් පදනම රුපියල් බිලියන 780 ක් දක්වා වර්ධනය විය. සාර්ථක ජාත්‍යන්තර බැඳුම්කර මූල්‍ය වෙළඳපල ප්‍රවීණය හා අපගේ තැන්පතු පදනමේ සිදුවූ වර්ධනය ඔස්සේ ඒ සඳහා අරමුදල් යෙදවීම සිදුවූ අතර 2014 දෙසැම්බර් 31 දිනට රුපියල් බිලියන 79 ක් ලෙස වාර්තාවූ ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යාපාර කිහිපයකට ලබාදෙන ලද ණය හා අපගේ ණය කළඹෙහි සිදුවූ වර්ධනය වත්කම් පදනමෙහි ඉහළ යාමට හේතු සාධක විය. අපගේ උකස් ව්‍යාපාර කටයුතු වල සිදුවූ සංකෝචනය සැලකිල්ලට ගැනීමේදී එම වර්ධනය විශේෂයෙන් ප්‍රශංසනීය වෙයි. මන්ද, පෙර වර්ෂයේ රුපියල් බිලියන 50 ක්ව පැවති උකස් කළඹෙහි සමස්ත වටිනාකම 2014 වර්ෂයේ අවසානය වන විට රුපියල් බිලියන 33 දක්වා පහළ ගිය හෙයිනි.

වඩාත් ආකර්ෂණීය විය. 2014 වසරේදී විශේෂ නිමැවුම් කිහිපයක් අප විසින් හඳුන්වාදෙන ලද අතර මෙතෙක් අපට සමීප වීමට නොහැකිවූ මෙරට වැදගත් සමාජ කණ්ඩායම් කිහිපයක් වෙත ළඟාවීමට අපට එමගින් අවස්ථාව සැලසිණ. එය අප ලැබූ සාර්ථකත්වයට හේතුවූ එක් ප්‍රධාන සාධකයක් විය. එවැනි ජන කොටස් සඳහා ළඟාවීමට අප හඳුන්වා දුන් නිමැවුම් කිහිපයක් පහත දැක්වේ:

NSB දිවි සුරැකුම. ස්ථිර විශ්‍රාමික වැටුපක් සඳහා හිමිකම් නොමැති ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික මැදිවියේ හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැපවත් විශ්‍රාමික දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සලසාදීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විශේෂ විශ්‍රාම සැලසුමකි.

බුද්ධි, ආකර්ෂණීය පොළී අනුපාතයක් යටතේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසන ණය ක්‍රමයකි. මේ යටතේ ණය මුදල ආපසු ගෙවීම අධ්‍යාපන කටයුතු අවසාන කිරීමෙන් අනතුරුව ද සිදුකළ හැකිවේ. 2014 වර්ෂය තුළදී රුපියල් 0.1 බිලියනයක් බුද්ධි ණය වශයෙන් ලබාදී තිබේ.

NSB දිරිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම හෝ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීම සඳහා හඳුන්වාදෙන ලද පුද්ගලික ණය ක්‍රමයකි. එසේම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන කාන්තාවන් හා ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂ ණය ක්‍රමයක් හඳුන්වාදීමටද බැංකුව කටයුතු කර තිබේ.

ජනතාව වෙත තවත් සමීප විය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත සැලසෙන සේවාවන් වසරක් පාසා පුළුල් වෙමින් තිබේ. 230 කට වැඩිවන අපගේ ශාඛා ජාලය හා 4000 කට වැඩි තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල වලට අමතරව කෙටි පණිවිඩ, දුරකථන හා අන්තර්ජාලය ඔස්සේද අපගේ බැංකු සේවා ලබාදීම සිදු කෙරේ. අපගේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් වසර තුළදී තවත් ශාඛා 7 ක් උපායශීලී ස්ථානවල විවෘත කිරීමට අපි කටයුතු කළෙමු. එමෙන්ම සැලකිය

යුතු ශ්‍රී ලාංකික ජනගහනයක් වෙසෙන රටවල මුදල් හුවමාරු මධ්‍යස්ථාන හා බැංකු රැසක් සමග ආමුඛ ප්‍රේෂණ සබඳතා ගොඩනගා ගැනීමටද අපට හැකිවිය. මේ වන විට අපි සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත සමීප වී සිටින බව අපට විශ්වාසයෙන් කිව හැකිය.

තවත් කාර්යක්ෂම වී තිබේ. බැංකු කටයුතු සඳහා වන ක්‍රියාවලි වැඩි සංඛ්‍යාවක් ස්ව-ක්‍රියකරණය කිරීම ඔස්සේ බැංකුවේ මෙහෙයුම් කටයුතු තව තවත් කාර්යක්ෂම කිරීම අපගේ වර්තමාන උපායමාර්ගික සැලැස්මෙහි එක් ප්‍රධාන අරමුණක් වෙයි. බැංකුවේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට, වියදම් අවම කිරීමට සහ ගනුදෙනුකාර සේවාව ප්‍රවර්ධනය කිරීමට හේතුවන ආකාරයෙන් අපගේ පරිගණක පද්ධති වල තත්ත්වය ඉහළ නැංවීම සඳහා දිගු පරාසයක විහිදුණු සැකසුම් ක්‍රියාවලියක් 2014 දී අප විසින් ආරම්භ කරන ලදී.

තවත් නිපුණතා වර්ධනයකර ගැනීම හා නමයශීලීවී ඇත. සාම්ප්‍රදායිකව පිළිගැනෙන ආකාරයට මූල්‍ය සේවා ස්වයංක්‍රීය වන තරමට මානව සාධකයේ වැදගත්කම හීන වෙයි. සැබවින්ම නූතන භාවිතයට අනුකූලව සත්‍ය වන්නේ එහි ප්‍රතිවිරුද්ධ අදහසයි. ලෝකය පුරා සමාගම් විසින් හඳුනාගෙන තිබෙන්නේ දෛනික කටයුතු වැඩි වැඩියෙන් පරිගණක වලට පැවරෙන විට පරිගණක මගින් සිදුකළ නොහැකි රැකියා සඳහා වැඩි නිපුණතාවයක් හා කාර්යක්ෂමතාවක් සහිත පුද්ගලයන් බඳවාගැනීමේ අවශ්‍යතාවය පැන නගින බවයි.

ගතවූ වසර තුළ කාන්තා පාර්ශවයට ප්‍රමුඛතාවය ලබාදෙමින් බැංකුව විසින් නවක සේවකයන් 560 දෙනෙකු බඳවා ගන්නා ලදී. මෙම බඳවාගැනීමෙන් පසු බැංකුවේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමේ ශක්‍යතාවයෙන් යුතු නායකයන් සංචිතයක් අප වෙත දායක කරමින් අපගේ සේවක මණ්ඩලයේ බොහෝ දෙනෙකු කළමනාකරුවන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලත් පුද්ගලයන් බවට පත්ව සිටී. මෙලෙස අනාගත නායකයන් සොයා යන අතරතුර අපගේ ව්‍යාපාරය තව දුරටත් වෘත්තීය නිපුණතාවයෙන් පොහොසත් කිරීමට ඉවහල් වන වැදගත් තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් පැවති පුරප්පාඩු පිරවීමටද අපි කටයුතු කළෙමු.

විශේෂයෙන් ආර්ථිකය වර්ධනය වනවිට සිත්ගන්නාසුදු රැකියා අවස්ථාද ඉහළ යන තත්වයක් තුළ සාපේක්ෂ වශයෙන් ඉතා පහළ මට්ටමක පවතින අපගේ සේවක මණ්ඩල පිරිවැටුම් අනුපාතිකය සේවාවේ ජාලයක් ලෙස අප සතු ආකර්ෂණීයභාවය ප්‍රකට කරයි.

රජය වෙනුවෙන් දක්වන ලද දායකත්වය →

පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජය වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය විවිධාකාර වෙයි. ලාභාංශ ගෙවීම, බදු රැස් කිරීම සඳහා සහයවීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘති වලට අරමුදල් සැපයීම අප විසින් සිදුකරනු ලබයි.

වසර තුළදී අප ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 4 ක් ද විශේෂ ගාස්තු ලෙස රුපියල් බිලියන 1.3 ක්ද මහා භාණ්ඩාගාරයට ගෙවා තිබේ. එසේම අපගේ ලාභය මත සෘජු බදු ලෙස රුපියල් බිලියන 5.7 ක්ද ගෙවන ලදී.

සමාජයට අපගේ දායකත්වය →

2014 වසරේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමස්ත සමාජයේම සුභසාධනය උදෙසා සිය සමාජ සත්කාරක සම්පත් යෙදවීය. දරුවන්, තරුණ තරුණියන්, කාන්තාවන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අපගේ විශේෂ නිමැවුම් කළඹ ඔස්සේ එම කණ්ඩායම් සවිබලගැන්වීමට අමතරව තවත් විවිධවූ අධ්‍යාපන, සංස්කෘතික හා ආගමික වැඩසටහන් රැසකටද අප දායකත්වය ලබාදී තිබේ. අපගේ කාර්යභාරය දිවයිනෙන් ඔබ්බටද විහිදගොස් තිබේ. සවුදි අරාබිය, කුවේටය, ඩුබායි සහ ඉතාලියේ පවා රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට සම්ප වෙමින් ඔවුන්ට සිය ඉපයීම් සුරක්ෂිතව මෙරටට එවීම සම්බන්ධයෙන් මූල්‍ය උපදෙස් සපයන අතරම වසරපුරා සංවිධානය කෙරෙන විවිධ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ට සිය මවිරට පිළිබඳ මතකය අවධි කිරීමට අවස්ථාව සලසා දීමට බැංකුව හැම විටම උත්සුක වෙයි.

සැලැස්ම ක්‍රියාවට නංවමින් →

පසුගිය වසරේදී අප ලැබූ සාර්ථකත්වය විශේෂයෙන් අප දිරිගන්වන ආකාරයේ එකක් වන්නේ එය අපගේ 2014-2016 උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක වන බව පෙන්වාදෙන හෙයිනි.

මෙම මූලපිරීමට පෙර පවා ජාතික ඉතිරිකිරීමේ බැංකුව තැන්පතු අතින් ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම බැංකුව හා ඉහළම ගිණුම් පදනමක් සහිත ආයතනයක් බවට පත්ව තිබිණ. එහි තැන්පතු වලට ලැබෙන පූර්ණ රාජ්‍ය ආරක්ෂාව හා ජාතික ප්‍රවේශය, මෙරට විශාලතම අරමුදල් පදනමක් මෙන්ම ජාත්‍යන්තර ආයතනික ආයෝජන වෙළඳපලට ප්‍රවිශ්ඨවීමේ අවස්ථාවද බැංකුවට හිමිකර දීමට සමත් විය.

දැන් අපි මෙම උපායමාර්ගය අනුගමනය කිරීම මගින් අමතර හැකියාවන් වර්ධනය කරගැනීම ඔස්සේ අපගේ තරගකාරීත්වයේ වාසියෙහි එල තෙලාගැනීමට කටයුතු කරන අතරම අපගේ පාර්ශවකරුවන් සියලුදෙනා උදෙසා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වටිනාකම ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිමු. තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රවර්ධනය, ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය, බඳවාගැනීම් හා භාණ්ඩාගාර කළමනාකරණය යන අපගේ එක් එක් ප්‍රමුඛතා කාර්යයන් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගැනීමට අපි සමත්වීමු. එය බැංකුවේ ඉදිරි ගමනට රුකුලක් වනු ඇත.

සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 1 ඉක්මවීම, 12% ක් වූ තැන්පතු වෙළඳපල කොටසක් හිමි කරගැනීම යන අපගේ ඉලක්ක තවත් වසර දෙකක් වැනි කාලයක් ඇතුළත සපුරාගැනීමට අපගේ වත්මන් වැඩපිළිවෙල අපට උපකාර වනු ඇති බව නිසැකය. එසේම ඉදිරි වසර දෙක තුළදී 8% ක විදේශීය ජේෂණ වෙළඳපල කොටසක් මෙන්ම 19% ක ණය වර්ධනයක් අත්කරගැනීමටද අපි අපේක්ෂා කරමු.

විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුණු කණ්ඩායමක් →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව යනු වැදගත් මූල්‍ය නාලිකාවක් යන සංකල්පයක් ඔබ්බට ගිය ඒකකයක් බව ගෙවුණු කාලය තුළ බැංකුව සමග රැඳෙමින් මා ලද අත්දැකීම් මට පසක් කරදෙයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලාංකික ජන සමාජයේ සමස්ත නියෝජනයක් ලෙස හඳුන්වා දියහැකිය. මන්ද එය, අපගේ සමාජය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම පැවරුණු විවිධ පුද්ගල කණ්ඩායම්වලින් සැදුම්ලත් සමාජයක් වන හෙයිනි.

ප්‍රථමයෙන්ම බැංකුවේ හිටපු සහාපතිතුමියට, අධ්‍යක්ෂ මණ්ඩලයට හා හිටපු සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරීට ඔවුන්ගේ වටිනා උපදේශනය, සහයෝගය හා වසර ගණනාවක් මුලුල්ලේ බැංකුව වෙනුවෙන් සිදුකරන ලද කැපවීම හා සේවය වෙනුවෙන් මගේ ස්තූතිය පුදකිරීමට මම කැමැත්තෙමි. එසේම බැංකුව වෙනුවෙන් ප්‍රකට කරන ලද කැපවීම වෙනුවෙන් අපගේ කළමනාකාරීත්වයට හා කාර්ය මණ්ඩලයේ සෑම සාමාජික සාමාජිකාවකටමද මම ස්තූතිවන්ත වෙමි. අපගේ නව සහාපතිතුමා හා අධ්‍යක්ෂ මණ්ඩලය උණුසුම් ලෙසින් පිළිගැනීමටද මම මෙය අවස්ථාව කරගනිමි. අපගේ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි නායකත්වය හා දිරිය සපයමින් ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරිකිරීම ප්‍රචලිත කිරීමේ කාර්ය අඛණ්ඩව කරගෙන යාමෙහිලා ඔවුන් පෙරමුණ ගනු ඇත.

අප වෙත ලබාදුන් සහයෝගය හා මාර්ගෝපදේශකත්වය වෙනුවෙන්, ගරු මුදල් අමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන්, භාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපතිතුමා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්, විගණකාධිපතිතුමා, නීතිපතිතුමා, තැපැල්පතිතුමා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය යන අපගේ පාර්ශවකරුවන්ටද අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ආයෝජකයන්ටද අපට ලබාදුන් සහයෝගය වෙනුවෙන් වෘත්තීය සමිති වෙතද අපගේ කෘතඥතාව පළ කළ යුතුය.

ඒ සියල්ලන්ටම වඩා අප සිය මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තෝරාගත් අපගේ ගනුදෙනුකරුවන්ට මගේ හෘදයාංගම ස්තූතිය හිමිවිය යුතුය. ඔබ අප තෝරාගන්නේ ඔබගේ සිහිති දියණියගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරිකිරීමට විය හැකිය. නැතිනම් ඔබගේ ඥාති පුතුගේ වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමට විය හැකිය. එසේත් නැති නම් නව පාලමක් තැනීම සඳහා රුපියල් බිලියන ගණනක ණය පහසුකමක් ලබාගැනීමට විය හැකිය. ඒ සෑම අවස්ථාවකදීම ඔබගේ විශ්වාසය දිනාගැනීමට අපට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයකි.


එස්.ඩී.එන්. පෙරේරා
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
2015 මාර්තු 26
කොළඹ දී



ව්‍යාපාර මාදිලිය



අප කවුරුන්ද	– 27
මෙහෙයුම් පරිසරය	– 29
උපායමාර්ගික මෙහෙයවීම	– 33
ඇල්මැති පාර්ශවයන්	– 34
ප්‍රමාණාත්මක බව සහ වටිනාකම් නිර්මාණය	– 39
කළමනාකරණ ප්‍රවේශය	– 42



බැංකුව →

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ පැරණි මූල්‍ය ආයතනයයි. එයට වසර 180 කට වඩා දිගු සාඩම්බර උරුමයක් ඇත. ලංකා ඉතිරිකිරීමේ බැංකුව (1832 දී පිහිටුවූ) ලංකා තැපැල් කාර්යාල ඉතුරුම් බැංකුව (1885 දී පිහිටුවූ), තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතුරුම් සහතික අංශය (1938 දී පිහිට වූ) සහ ජාතික ඉතිරි කිරීමේ ව්‍යාපාරය (1942 දී පිහිට වූ) ඒකාබද්ධ කිරීමෙන් 1971 දී පිහිටුවන ලද බැංකුව අද රටේ ප්‍රමුඛ ඉතුරුම් බැංකුව වශයෙන් ඉදිරියෙන් සිටී. (විස්තරය සඳහා පිටුව 279 බලන්න) 1971 දී පාර්ලිමේන්තු පනතක් මගින් පූර්ණ වශයෙන් රජයට අයත් ආයතනයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව (ජා.ඉ.බැ.) ස්ථාපනය කරන ලදී. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපාර කටයුතු ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ එහි පූර්ණ අයිතියට යටත් පරිපාලිතය වන සී/ස එන්එස්බී ඇන්ඩ් මැනේජ්මන්ට් සමාගම යන ආයතන දෙකෙන් සමන්විත වන සමූහය යටතේ ස්ථාපිත වී ඇත.

අධිකාරී 12 වන වසර සඳහා, ෆිච් රේටිංග්ස් ලංකා සමාගම විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ලබාදුන් AAA දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම, එහි මූල්‍ය ස්ථාවරත්වය සහ කළමනාකරණ පරිවෘත්ත සඳහා වන පිළිගැනීමකි. ෆිච් රේටිංග්ස් වෙතින් ලත් BB - ස්ථාවර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුච්ස් රේටිංග්ස් ස්ට්‍රිප්ස් වෙතින් ලත් B + ශ්‍රේණිගත කිරීම මෙය නැවත තහවුරු කර තවදුරටත් ශක්තිමත් කරන ලදී. සමානයන් අතර පළමුවැන්නා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි සියලු සාමාජිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් නවීන තාක්ෂණය මුසු කළ අගනා නූතන බැංකුකරණ අත්දැකීම් රැසක් පිරිනමයි.

සේවා සපයන වෙළඳපළවල් →

සැකසුරුවම ප්‍රවර්ධනය කිරීම සහ ඉතුරුම් - රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, බැංකුවේ මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති අතර අපේ 'පියසටහන' ශාඛා 236 කින් (භූගෝලීය ව්‍යාප්තිය සඳහා 278 පිටුව බලන්න), පාසල් බැංකු ඒකක 2,287 කින්, තැපැල් කාර්යාල 653 කින්, උප තැපැල් කාර්යාල 3,410 කින් අන්තර්ජාල/දුරකථන බැංකුකරණය මෙන්ම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 260 කින් සමන්විත පිවිසුම් ස්ථාන 5,000කට වැඩි ගණනකින් යුක්තය.

බැංකුව විශාල පරාසයක සේවාවලාභීන් සමූහයකට පුළුල් පරාසයක ඉතුරුම් සහ ණය නිෂ්පාදන පිරිනමයි. (පිටුව 272 බලන්න) අතරින් සරු ගම්බද ගොවීන් සිට සාර්ථක නාගරික ව්‍යවසායකයන් දක්වාත්, ඉතිරි කිරීම ඉගෙන ගන්නා පාසල් දරුවන්ගේ සිට විශ්‍රාම යාම සඳහා හොඳ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන වැඩිහිටි පුරවැසියන් දක්වාත් නිවස කරා මුදල් එවන පිටරට රැකියා කරන පුද්ගලයන්ගේ සිට විශ්‍රාම වැටුප සම්බන්ධව අප කෙරෙහි විශ්වාසය තබන රජයේ සේවකයන් දක්වාත්, දැරිය හැකි මිලට නිවාස ඉදිකිරීමට ඉදිකිරීමේ ණය බලාපොරොත්තු වන නිවාස ඉදි කරන්නන්ගේ සිට දිගුකාලීන ව්‍යාපෘති ණය බලාපොරොත්තු වන ආයතන දක්වාත්, සියලු ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග බැංකු කටයුතුවල යෙදෙයි.

මෙහෙයුම් ව්‍යුහය →

පුළුල්ව ගත්කල බැංකුවේ අභ්‍යන්තර ව්‍යුහය 'මෙහෙයුම් අංශ' සහ 'සේවා සපයන අංශ' යන ඒවායින් සමන්විතයි. ශාඛා කළමනාකරණය, සිල්ලර ණය, ආයතනික මූල්‍යය, ජාත්‍යන්තර මෙහෙයුම්, තැපැල් බැංකුකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් යන ඒවා මෙහෙයුම් අංශවලින්ද, නීති, තොරතුරු තාක්ෂණය, සැපයුම්, පරිශ්‍ර, මූල්‍යය සහ සැලසුම්කරණය, මානව සම්පත් සංවර්ධනය, පුහුණුව, අලෙවිකරණය, අවදානම් කළමනාකරණය, අනුකූලතාව සහ අභ්‍යන්තර විගණනය යන ක්ෂේත්‍රවලට අදාළ ක්‍රියාකාරකම් සහාය සේවා අංශවලින්ද සිදු කෙරේ.

බැංකුවේ ආයතනික කළමනාකරණ මට්ටමේ වසර 14 ක් සේවය කිරීමෙන් පසුව, එච්. එම්. හෙන්නායක බණ්ඩාර මහතා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් 2014 ජූනි 19 සිට බලපැවැත්වෙන පරිදි විශ්‍රාම ලබා ගත්තේය. 2014 ජූනි 20 වන දින වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස එස්.ඩී.එන්. පෙරේරා මහතා පත් විය. 2015 මාර්තු 12 වන දින පෙරේරා මහතා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් වැඩ භාරගත්තේය.

ව්‍යුහාත්මක වශයෙන්, බැංකුව විසින් එහි වාර්තා තබාගැනීමේ කටයුතු සම්බන්ධයෙන්ද සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් ද සිදු කරන ලදී. අපගේ අනුකූලතා අංශය අවදානම් කළමනාකරණ අංශය වෙතින් වෙන් කර ස්වාධීන අංශයක් වශයෙන් පිහිටුවන ලදී. කාඩ්පත් මධ්‍යස්ථානය සහ ඊ-බැංකුකරණ ඒකකයද තොරතුරු තාක්ෂණ අංශයේ පාලනය වෙතින් පිළිවෙලින් ශාඛා කළමනාකරණ අංශය සහ වත්කම් කළමනාකරණ අංශය වෙත මාරු කරන ලදී. වත්කම් කළමනාකරණ අංශයේ (AMD) ණය අංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ (IBU) වාර්තා තබාගැනීමේ කටයුතු මූල්‍ය හා සැලසුම් අංශය යටතට පත් කරන ලදී. එමෙන්ම, වත්කම් කළමනාකරණ අංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර අංශය යන අංශ දෙකෙහිම මෙහෙයුම් ක්‍රියාකාරිත්වය, ප්‍රතිව්‍යුහගත කරන ලද වත්කම් කළමනාකරණ අංශයට පවරන ලද අතර, ඒවායෙහි මැද පෙළ කාර්යයන් අවදානම් කළමනාකරණ අංශයේ විෂය පථය යටතට ගෙන එන ලදී. අවසාන වශයෙන් තවද, ණය අංශය විසින් සිදු කළ ණය අවදානම් කළමනාකරණ කාර්යයද ආයතනික ණය අංශයද අවදානම් කළමනාකරණ අංශය වෙත මාරු කරන ලදී.

මෙහෙයුම්වල පරිමාව →

2014 අවසානය වනවිට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයෙහි මුළු තරගකරුවන් 34 ක් වූ අතර (2013: බැංකු 33) එය බලපත්‍රලාභී වාණිජ බැංකු 25 කින් සහ බලපත්‍රලාභී විශේෂීකරණය වූ බැංකු 9 කින් යුක්ත විය. වෙළඳපළ කොටස සම්බන්ධව ගත්කල, ණය සහ ලැබිය යුතු දෑ සම්බන්ධයෙන් 5.5% ක කොටසක්, ගනුදෙනුකාර තැන්පතු වලින් 11.5% ක කොටසක් සහ මුළු වත්කම් වලින් 11.1% ක කොටසක් බැංකුව සතුවෙයි.

දළ පොළී ආන්තිකය වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, බදු පෙර ලාභය රුපියල් මිලියන 10,472 ක් දක්වා 360% කින් වැඩිවීමක් සහිතව, බැංකුවේ දළ ආදායම 2014 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 77,890 ක් දක්වා 19% කින් ඉහළ ගිය අතර වසර තුළ බැංකුවේ මුද්‍රා වත්කම් රුපියල් මිලියන 779,466 ක් දක්වා 19% කින් ඉහළ ගියේය.

තැන්පතු ගිණුම් සංඛ්‍යාව වසරකට 2.5% කින් පමණ ඒකාකාරීව පසුගිය වසර තුන තුළ ඉහළගොස් ඇති අතර, 2014 අවසානය වන විට මිලියන 18.35 කට ලඟා විය.

බැංකුවේ මුළු කාර්ය මණ්ඩලය 2014 අවසානයේදී 89% ක්වූ ස්ථිර සේවක සංඛ්‍යාවක් සහිතව 3,358 දෙනෙක්වූ අතර, පසුගිය වසර තුන තුළ කාර්ය මණ්ඩලයේ සාමාන්‍ය පුද්ගලයන් සංඛ්‍යාව 3,159 ක් විය.

ජාත්‍යන්තර ආර්ථික පරිසරය →

2015 ජනවාරි සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) ලෝක ආර්ථික දැක්ම පිළිබඳ විශ්ලේෂණයට (World Economic Outlook Update) අනුකූලව, 2014 දී ලෝක ආර්ථිකය 3.3% කින් වර්ධනයවී තිබුණි. 2015 වසරේදී ගෝලීය වර්ධනය 3.8% ක් අපේක්ෂා කරන ලද අතර ඇතැම් දියුණු ආර්ථිකවල සහ නැගී එන ආර්ථිකවල වඩා ප්‍රබල වර්ධන කාර්යසාධනයක් අපේක්ෂා කරන ලදී. එසේ වුවත් භූගෝලීය දේශපාලනික අස්ථාවරත්වය, අවධමන අවදානම, මූල්‍ය වෙළඳපළවල් තුළ ඇතිවූ විචලනයන්, ඉහළ ණය මට්ටම් සහ ඇතැම් කලාපවල සහ රටවල් වල පැවති ඉහළ රැකියා වියුක්තිය ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම්වල පූර්ණ ප්‍රතිසාධනය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇති කළේය.

2014 දී නැගී එන වෙළඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික 4.4% කින් වර්ධනය විය. නැගී එන වෙළඳපළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික බොහොමයක් වඩා දැඩි ජාත්‍යන්තර මූල්‍ය තත්ත්ව වලට හැඩ ගැසීමේ ක්‍රියාවලිය තුළ පවතී. චීනයේ දේශීය ඉල්ලුම 7.4% ක උපරිමයකට යමින්, අපේක්ෂිත ප්‍රමාණයට වඩා මන්දගාමී බවක් පෙන්වීය. ඉන්දියාවේ, පශ්චාත් මැතිවරණ ආයෝජනවල ශුභවාදී බව හේතුවෙන් 5.6% ක වර්ධනයක් සමගින් වසර අවසන් කිරීමට රටට හැකි විය. මේ අතරතුර, මැද පෙරදිග, රුසියාවේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍යවල ආර්ථික දැක්ම, භූගෝලීය සහ දේශපාලනික අස්ථාවරත්වලින් අඳුරු විය. දියුණු ආර්ථිකවල අතිරික්ත ධාරිතාව, දියුණු වෙමින් පවතින වෙළඳපළවල්වල දුර්වල දේශීය ඉල්ලුම සහ අඩුකළ භාණ්ඩ මිල සමගින් 2014-15 තුළ ගෝලීය උද්ධමනය අඩු තත්ත්වයක පවතී යයි අපේක්ෂා කෙරේ. ආර්ථික ප්‍රතිසාධනය හොඳින් සිදුවන බවට තිබූ සලකුණු නිසා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය (US Federal Reserve) ප්‍රමාණාත්මකව ලිහිල් කිරීමේ (Quantitative Easing) කටයුතු ක්‍රමිකව සිදු කළ නමුත් යුරෝපීය මහ බැංකුව (ECB) අවධමන බිය හේතු කොට ගෙන වෙනස් මගක ගමන් කළේය. පරිණත ආර්ථිකයන් අතර මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සමඟ සහ ඒවා අතර පවතින විනිමය හුවමාරු අනුපාතවල ඇතිවූ දැඩි වෙනස්වීම් ඇතුළුව දියුණු ආර්ථිකයන් විසින් අනුගමනය කරනු ලබන මෙම 'අසමමුහුර්තක' මූල්‍ය ප්‍රතිපත්ති, ගෝලීය මූල්‍ය වෙළඳපොළවල් තුළ ඉහළ ගිය විචලනයන්ට හේතු වී ඇත. ප්‍රධානවම යුරෝ කලාපවල ආර්ථිකයන්හි ප්‍රතිසාධනය පිළිබඳ ගැටලු, දියුණුවෙමින් පවතින ආර්ථිකවල උග්‍ර වූ භූගෝලීය සහ දේශපාලනික අර්බුද සහ එක්සත් ජනපදයේ මූල්‍ය උත්ප්‍රේරකවල ක්‍රමික දිග හැරීම නිසා, 2014 මුල් භාගයේදී දැඩි ලෙස පහත වැටුණු නැගී එන ආර්ථිකයන් බොහොමයකට ප්‍රාග්ධනය ලැබිණි. 2014 වසරේ මැද භාගයේදී ඇරඹුණ තෙල් මිල පහත වැටීම හේතුවෙන් ආර්ථික වර්ධනය වේගවත් විය හැකිව තිබූ නමුත්,

තෙල් නිපදවන හා ආනයනය කරන රටවල පවතින අවාසි සහගත ආර්ථික පරිසර, ඉහළ රැකියා වියුක්තිය, දේශපාලන අස්ථාවරත්වය, දැඩි මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති, දුර්වල පාරිභෝජන වැය සහ 2008 වසරේදී ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු ඇතිවූ තත්ත්ව ආදිය හේතුවෙන් පවතින අඩු තෙල් මිලෙහි බලපෑම හීන වනු ඇතැයි බොහෝ ජාත්‍යන්තර සංවිධාන අපේක්ෂා කරයි.

දේශීය ආර්ථික පරිසරය →

2014 දී ශ්‍රී ලංකා ආර්ථිකය 7.4% කින් වර්ධනයවී ඇත්තේ ඉහළ ගිය දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සහ වැඩිවන බාහිර ඉල්ලුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ශුභවාදී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට දායකවූ අතර වැඩිදියුණු වූ ගෝලීය ආර්ථික තත්ත්වයන් නිසා වර්ධනය වූ අපනයනද මේ තත්වය සඳහා දායකත්වය සපයන ලදී. මෙම වර්ධනය කෙරෙහි ප්‍රධාන නිමැවුම් අංශ තුනම දායක වූ අතර, අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ දායකත්වය මධ්‍යම මට්ටමේ විය. කාර්මික අංශය ඉහළම දායකත්වයක් ද සේවා අංශය ඒයට පසු ඉහළම දායකත්වයද සිදු කළේය.

වසර තුළදී වාර්ෂික පදනමක් මත ගණනය කරනලද පාරිභෝගික මිල උද්ධමනය, නිසි ලෙස කළමනාකරණය කළ ඉල්ලුම් පීඩනය, වාසිදායක උද්ධමන අපේක්ෂාවන් සහ සැපයුම් පස වැඩිදියුණු කිරීම යන හේතූන් නිසා සියයට 5 කට වඩා අඩුවෙන් පවත්වා ගන්නා ලදී. අඩු සහ හානිකර නොවන උද්ධමන තත්වයක් යටතේ ආර්ථික ක්‍රියාකාරිත්වය තවදුරටත් උත්තේජනය කිරීම සඳහා මහ බැංකුව විසින් ස්ථාවර ණය පහසුකම් අනුපාතය (SLFR) 2014 ජනවාරිවලදී පදනම දශම 50 කින් අඩු කිරීම සහ වඩා පහසු මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයන් පවත්වා ගෙනයාම සිදු කරන ලදී. එසේ වුවත් බැංකු ණය පිළිබඳ පුද්ගලික අංශයේ විශ්වාසය, මූල්‍යකරණය පිළිබඳ වෙනත් දේශීය සහ විදේශීය මූලාශ්‍ර පැවතීම වැඩිවීමත් සමඟ මෙරට මූල්‍ය ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථ මට්ටමකට පත්විය. මෙම සන්දර්භය තුළ ණය වියදම් වඩාත් ක්‍රියාකාරීව සාධාරණ පොලී අනුපාත යටතේ කරගෙන යාමට වාණිජ බැංකු උනන්දු කිරීම සඳහා නිත්‍ය තැන්පතු පහසුකම (Standing Deposit Facility) වෙත බලපෑම් කිරීමට 2014 සැප්තැම්බර් 23 වන දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.

යටිතල පහසුකම් ව්‍යාපෘතිවල රජය සිදුකරන ලද අඛණ්ඩ ආයෝජන සමග රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් (GDP) 6.8% කට ළඟා විය. 2013 වසරේ 4.4% ක් වූ රැකියා විසුකූනිය 2014 වසරේදී 4.3% ක් දක්වා අඩු විය. 2013 දී දළ දේශීය නිෂ්පාදනයෙන් (GDP) 20% ක් වූ දේශීය ඉතුරුම් 2014 දී 21.1% දක්වා ඉහළ ගියේ පෙර වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 29.5% ක් වූ දළ ආයෝජනය 2014 වසරේදී 29.7% ක් දක්වා ඉහළ යන අතරතුරදීය. සේවක ප්‍රේෂණ සමගින් 2013 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 25.8% ක් වූ ජාතික ඉතුරුම් ද 27% දක්වා ඉහළ ගොස් තිබිණි.

රෙදිපිළි සහ ඇඟලුම්, තේ සහ පොල් අපනයනවල වැඩිවීම හේතුවෙන් 2014 තුළ අපනයන ඉපයුම් 7% ක වර්ධනයක් සමගින් ඇ.ඩො. මිලියන 11,130 ක් දක්වා වැඩිවිය. ආනයන පහළ යාම සිදු වන අතරතුර අපනයනවල වාර්තා වූ යහපත් ප්‍රවර්ධනය වඩා අඩු වෙළඳ හිඟයක් කෙරෙහි හේතු විය. පුද්ගලික සහ රාජ්‍ය අංශ වෙත වූ අඛණ්ඩ මූල්‍ය ප්‍රවාහ ගෙවුම් ශේෂයේ (BOP) මූල්‍ය ගිණුමෙහි ශක්තිමත් බව තවදුරටත් වැඩි කළේය. මෙම වැඩිදියුණුවීම් පිලිබිඹු කරමින්, 2014 අවසානය වන විට ඇ.ඩො. මිලියන 1,369 ක අතිරික්තයක් වාර්තා කළ අතර දළ රාජ්‍ය සංචිත ඇ.ඩො. බිලියන 8.2 ක් වූ ඉතිහාසගත ඉහළ මට්ටමකට ළඟා වී තිබිණි.

2013 වසර සමග සසඳන කල ඇ.ඩො. මිලියන 2,541 ක් වූ විදේශ ප්‍රවර්තන ගිණුම් හිඟයද 2014 වසරේදී ඇ.ඩො. මිලියන 523 ක් දක්වා අඩු වී තිබිණි. භාණ්ඩ අපනයනයෙන් ලද ඉපයුම් සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙන්ම සංචාරක, වරාය සහ ගුවන් තොටුපොල ආශ්‍රිත සේවා සහ තොරතුරු සේවා යනාදී සේවා අපනයන සහ සේවකයන්ගේ ප්‍රේෂණවල වැඩිවීම විදේශ ප්‍රවර්තන ගිණුම් හිඟය අඩුකිරීම කෙරෙහි උපකාරී විය. ද්විතියික ආදායම් ගිණුමේ වැඩි කොටසක් සඳහා දායකවන ග්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2014 වසරේදී 9.5% කින් එනම් ඇ.ඩො. මිලියන 7018 ක් දක්වා වැඩි විය. නිපුණතාවයෙන් යුත් වෘත්තීය ග්‍රමිකයන්ගේ සංක්‍රමණය ඉහළ යාම මෙන්ම විධිමත් මාර්ග ඔස්සේ මුදල් ප්‍රේෂණය කිරීමේ දැනුවත්කම ඉහළ යාම ග්‍රමිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ යාම කෙරෙහි දායකවී ඇත.

ඒ අතරතුර කොළඹ කොටස් වෙළඳපොල (CSE) තුළට වන ශුද්ධ ගලා ඒම් ද්විතියික වෙළඳපල සඳහා ඇ.ඩො. මිලියන 43.7 ක්ද ප්‍රාථමික වෙළඳපල සඳහා ඇ.ඩො. මිලියන 4.4 ක්ද, ජාත්‍යන්තර ස්වාධීන බැඳුම්කර නිකුත් කිරීමෙන් ලද ඇ.ඩො. බිලියන 1.5 ද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර

බැඳුම්කරවල ඇ.ඩො. මිලියන 196 ක් වූ ආයෝජනයද මෙම කාල පරිච්ඡේදය තුළ මූල්‍ය ගිණුම වැඩි දියුණු වීම කෙරෙහි දායක විය. අඩු වූ වෙළඳ ශේෂය, ප්‍රවර්තන ගිණුම තුළට වූ වෙනත් ගලා ඒම් සහ මූල්‍ය ගිණුම වෙතට වන වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රවාහ ගෙවුම් ශේෂයේ මෙම කැපී පෙනෙන ඉහළයාම කෙරෙහි දායක විය.

වසරේ පළමු මාස නවය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පැවතියේ 0.3% කින් ආන්තිකව මිල ඉහළ යමිනි. ජංගම, ප්‍රාග්ධන සහ මූල්‍ය ප්‍රවාහ ආකාරයෙන් විදේශ විනිමයෙහි අඛණ්ඩ ගලා ඒම මෙම කාලපරිච්ඡේදය තුළ රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට හේතු විය. අන්තර් මුදල් වර්ග හුවමාරු අනුපාත වෙනස්වීම පිලිබිඹු කරමින් 2014 වසරේ අග වන විට ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන් අගයට සාපේක්ෂව 13.5% කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 5.6% කින්ද යුරෝ මුදලට සාපේක්ෂව 13.2% කින්ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 2.1% කින් අධිප්‍රමාණය වූයේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 0.23% කින් අධිප්‍රමාණය වන අතරතුරදීය.

මූල්‍ය සේවා අංශය →

2014 දී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත පිවිසුම සුසංවිධිත කිරීම සඳහා ගැලපුම් ගණනාවක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව මහ බැංකුව විසින් ප්‍රතිපත්ති අනුපාත පිවිසුම වෙනුවට නිත්‍ය අනුපාත පිවිසුමක් (SRC) ස්ථාපනය කරන ලද්දේ පිළිවෙලින් ප්‍රතිමිලට ගැනුම් අනුපාතය සහ ප්‍රතිවර්තන ප්‍රතිමිලට ගැනුම් අනුපාතය වෙනුවට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතය (SLFR) හඳුන්වා දෙන අතරතුරදීය.

තවද මහ බැංකුවේ රුපියල් ණයවල ශුන්‍ය ණය අවදානම සැලකිල්ලට ගනිමින්, 2014 පෙබරවාරි මස සිට නිත්‍ය තැන්පතු පහසුකම (SDF) ණය ගෙවීම සඳහා තබන ඇපයෙන් නිදහස් කරන ලද්දේ, අනෙකුත් විවෘත වෙළඳපල මෙහෙයුම් (OMO) ගනුදෙනු සියල්ල ණය ගෙවීම සඳහා තබන ඇප සහිතව පවතින අතරතුරදීය.

කෙටිකාලීන මුදල් වෙළෙඳපොළේ පොළී අනුපාතවල විචලනයන් තවදුරටත් අඩුකිරීමේ මහ බැංකුවේ අභිප්‍රාය පිලිබිඹු කරමින්, 2014 ජනවාරි මස 2 වන දින නිත්‍ය අනුපාත පිවිසුම පදනම ලක්‍ෂ්‍ය 200 සිට ලක්‍ෂ්‍ය 150 දක්වා පදනම ලක්‍ෂ්‍යයන් 50 කින් අඩුකරන ලදී. එතැන් සිට, සම්මත තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ සම්මත ණය පහසුකම් අනුපාතය (SLFR) පිළිවෙලින් 6.50% සහ 8.00% ක්ව පැවතිණි. මෙම ක්‍රියාමාර්ගවලට අමතරව විදේශ අංශයේ වැඩිදියුණුවීම් සලකමින්, 2014 ජනවාරි 2 වන දින සිට බලපැවැත්වෙන පරිදි 2013 අගෝස්තු 30 වන දින පනවන ලද, යම් නිශ්චිත පන්තිවල මෝටර් වාහන ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු සමගින් විවෘත කළ ණයවර ලිපිවලට එරෙහිව 100% අත්පිට මුදල් ආන්තික අවශ්‍යතාව ඉවත් කිරීමට බැංකුව තීරණය කරන ලදී.

පුද්ගලික අංශය වෙත වඩාත් ක්‍රියාකාරීව ණය ලබාදීම දිරිමත් කිරීමට, 2014 සැප්තැම්බර් 23 සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික ක්‍රියාමාර්ගයක් වශයෙන් SDF වෙත ප්‍රවේශය සාධාරණීකරණය කරන ලදී. ඒ අනුව, වාණිජ බැංකු ඇතුළු විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් වෙත සහභාගිවන්නන් ඔවුන් එක් මසකට වාර 3 කට වඩා වැඩියෙන් මහ බැංකුවේ SDF වෙත ප්‍රවේශ වුවහොත් සියයට 5 ක අඩු අනුපාතයක් උපයනු ඇත.

වාණිජ බැංකුවල ශුද්ධ ණය වර්ධනය (NCG) රුපියල් බිලියන 231 ක්වූ අතර, එය ප්‍රධාන වශයෙන් වාණිජ බැංකු සතු අතිරික්ත මුදල් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයකි. විදේශීය මූල්‍ය වෙළෙඳ පොළවල් වෙත ප්‍රවේශය ලිහිල් කිරීම සහ වැඩිදියුණු කිරීම සිදුවූ අතර දේශීය සංස්ථානික ණය සහ හිමිකම් කොටස් වෙළෙඳ පොළ මෙන්ම, බැංකු ක්ෂේත්‍රයේ උකස් ආයෝජන කලඹ කෙරෙහි බලපෑ අඩු රන් මිලෙහි බලපෑම, 2014 දී වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත විස්තීර්ණ කළ ණය වර්ධනයෙහි මධ්‍යස්ථතාව තුළින් පිළිබිඹු වෙයි. ඒ අනුව, පුද්ගලික අංශය වෙත විස්තීර්ණ කළ ණය වර්ධනය 2013 දී 7.5% සිට 2014 දී 2.6% දක්වා අඩු විය.

මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල්කිරීම පිළිබිඹු කරමින්, 2014 පළමු මාස නවය තුළ වෙළෙඳපොළ පොළී අනුපාත තවදුරටත් පහත වැටිණි. වෙළෙඳ පොළ තුළ රුපියලෙහි ද්‍රවශීලතාවයෙහි ඉහළ මට්ටම් හේතු කොටගෙන වසර තුළදී SRC පහළ මට්ටමක් කරා ගමන් කළ අතර සාමාන්‍ය බර තැබූ ඒකීය මුදල් අනුපාතය (AWCMR), මහ බැංකුව විසින් SDF වෙත ප්‍රවේශය සාධාරණීකරණය කිරීමේ නිවේදනයත් සමග තවදුරටත් පහත වැටිණි.

රජයේ සුරැකුම්පත් මත ප්‍රතිලාභ අනුපාතද 2014 වසර තුළදී සැලකිය යුතු ලෙස පහත වැටී ඉතිහාසගත අඩු මට්ටම් වෙත ළඟා විය. 2013 අවසානයේදී 9.37% ක් වූ සාමාන්‍ය බර තැබූ තැන්පතු අනුපාතය (AWDR) 2014 අවසානය වන විට 6.20% කට පහත වැටිණි. 2013 දී 11.78% ක් වූ සාමාන්‍ය බර තැබූ ස්ථාවර තැන්පතු අනුපාතය (AWFDR) 2014 අවසානය වන විට 7.13% දක්වා පහත වැටී තිබිණි. වසරේ මුල් කොටස තුළදී නිරීක්ෂණය කළ හැකි වූ දිගු කාලීන අත්තිකාරම් මත අදාළ වන අනුපාතවල යම් අනමය බවක් සහිතව සමාලෝචනයට ලක් කරන කාල පරිච්ඡේදය තුළදී අනෙකුත් වෙළෙඳපොළ පොළී අනුපාත සමගින් වාණිජ බැංකුවල ණයදීමේ පොළී අනුපාතද අඩු වීම අධිකව සිදු විය. 2013 වසරේ දෙසැම්බර් අග 10.13% ක් වූ සහිත සාමාන්‍ය බර තැබූ මූලික ණයදීමේ අනුපාතය (AWPR) පංගු දශම 387 කින් සැලකිය යුතු ලෙස 6.26% ක්වූ පෙර නොවූවිරු ආකාරයෙන් පහළ ගියේය.

මෙය යහපත් සාර්ව ආර්ථික තත්ත්වයක් වුවද, මේවායින් ඇතැම් අගයන් බැංකු ක්ෂේත්‍රයට මිශ්‍රඵල නිරූපණය කරයි. වසරේ පළමු මාස 10 තුළ බැංකු ක්ෂේත්‍රයේ පොළී ආන්තිකය 6.00% ක ස්ථාවර මට්ටමක පැවතුණද නොවැම්බර් මස ආරම්භයේ සිට පහත වැටීම ඇරඹිණි. සාමාන්‍ය බර තැබූ මූලික ණයදීමේ අනුපාතය සහ සාමාන්‍ය බර තැබූ ස්ථිර තැන්පතු අනුපාතය අතර පරතරයද පහත වැටිණි.

කෙසේ වුවත්, උද්ධමනයේ අඩු මට්ටම් මූර්ත පොළී අනුපාතය (මාස 12 දළ භාණ්ඩාගාර බිල්පත් අනුපාතය සහ උද්ධමනය අතර වෙනස මගින් මනින ලද පරිදි) වැඩි වීම කරා යොමු කළේය.

ප්‍රමාණවත් ප්‍රාග්ධනය, ද්‍රවශීලතා මට්ටම් සහ වැඩිදියුණු කළ නියාමන සහ අවදානම් කළමනාකරණ රාමුවක් සඳහා වන මහ බැංකුවේ නව අවශ්‍යතා සපුරාලීම පිණිස බොහෝ ආයතන ඔවුන්ගේ සංචිත සහ අනුකූලතා ක්‍රියාමාර්ග වැඩිදියුණු කළ බැවින් ක්ෂේත්‍රයේ සමස්ත ස්ථාවරත්වය වර්ධනය විය. කෙසේ වෙතත් ණය වර්ධනයේ අඩු වීම මූල්‍ය ආයතනවල ලාභදායීතාව කෙරෙහි බලපෑවේය. දේශීය මුදල් වෙළෙඳ පොළ මෙන්ම දේශීය විදේශීය විනිමය හුවමාරු වෙළෙඳ පොළද ප්‍රමාණවත් තරම් ද්‍රවශීලතාවයෙන් යුතුව පැවතිණි.

ක්ෂේත්‍රය පුළුල් වන අතරතුරදී මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා ලදී. මූල්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම ඉලක්ක කොට ගත් මූල්‍ය අංශ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලි 6 ක් වසර අවසානය වන විට සම්පූර්ණ කර තිබූ අතර, ඒකාබද්ධ කිරීම්/අත්පත් කර ගැනීම් 22 ක් සම්පූර්ණ කෙරෙමින් පවතී. දේශීය මූල්‍ය වෙළෙඳපළවල් ද්‍රවශීලී ලෙස පැවති අතර කොටස් වෙළෙඳ පොළ සහ සංස්ථානික ණය වෙළෙඳපළ තවත් ශක්තිමත් විය. වසර තුළදී කොටස් වෙළෙඳපල මිල දර්ශක වැඩිදියුණු වූ අතර 2014 දෙසැම්බර් අවසානය වන විට වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3 ක්වූ අගයකට ළඟා විය. නව බදු දිරිදීමනාවලට ප්‍රතිචාරයක් වශයෙන් සංස්ථානික ණය සුරැකුම්පත් වෙළෙඳ පොළද අඛණ්ඩව වර්ධනය විය.

මාස 3, 6 සහ 12 සඳහා භාණ්ඩාගාර බිල්පත් බර තැබූ සාමාන්‍ය (ගුද්ධ) අගයන් වසර මුලදී පිළිවෙළින් 7.42%, 7.53% සහ 7.95% විය. වසර අවසානයේදී භාණ්ඩාගාර බිල්පත් අගයන් මාස 3, 6 සහ 12 සඳහා පිළිවෙළින් 5.74%, 5.84% සහ 6.01% විය. ඒ අනුව වසර තුළ මාස 3, 6 සහ 12 සඳහා භාණ්ඩාගාර බිල්පත් අගයන් පිළිවෙළින් පංගු දශම 168 කින්, 169 කින් සහ 194 කින් අඩු විය. සියලු කල්පිරීම් හරහා වසර තුළදී භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳපළ ප්‍රතිලාභ අඩු විය. භාණ්ඩාගාර බැඳුම්කරවල දිගු කාලීන ලැබීම් කෙටි කාලීන ලැබීම් සමග සසඳන විට සැලකිය යුතු ලෙස පහත වැටී තිබීම ආයෝජකයන් දිගුකාලීන ආර්ථික අපේක්ෂා පිළිබඳව වඩා සැලකිලිමත්භාවයකට යොමු කරයි.

2015 සඳහා අපේක්ෂාවන් →

2015දී ශ්‍රී ලංකා ආර්ථිකය සියලු අංශවල දායකත්වය සමගින් 8% ක අනුපාතයකින් වර්ධනයවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාම්ප්‍රදායික අංශ ශක්තිමත් කිරීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයෝජන මෙන්ම නව නැගී එන අංශ ආර්ථිකයේ වර්ධන සඳහා හේතු වෙමින් නංවනු ඇතැයි බලාපොරොත්තු වේ. තිරසාර සහ අන්තර්ගත වර්ධනය සඳහා හේතු වෙමින්, භෞතික සහ සමාජ යටිතල පහසුකම් තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වෙයි. ආර්ථිකයෙහි ඵලදායීතාව තවදුරටත් වර්ධනය කළහැකි බවත් දිස් වේ. මධ්‍ය කාලීනව උද්ධමනය 5% ට වඩා අඩුවෙන් පැවතීම අපේක්ෂා කෙරේ. ගෘහස්ථ බලශක්ති මිලෙහි මෑත කාලීන අඩුවීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ උද්ධමනය අඩුකිරීමට මග පාදනු ඇත. ඉදිරිය දෙස යොමු වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, උද්ධමනය 5% කට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරේ.

අපගේ අරමුණ →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ සියලුම ඇල්මැති පාර්ශවයන්ගේ ද අපේක්ෂාවන් ඉටුකර දෙන අතර, පාරිභෝගිකයන්ගේ ඉතුරුම් සහ ආයෝජන අවශ්‍යතා ඉතාමත් යෝග්‍ය අයුරින් සපුරන්නා වූ පූර්ණ මූල්‍යමය විසඳුම් ඔවුන්ට ලබා දීමයි. එයින් අදහස් වන්නේ අප සේවය සලසන පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ ආර්ථික, සමාජීය සහ පාරිසරික මූලධනස්‍යන්හි ධනාත්මක වර්ධනයට ක්‍රියාකාරී ලෙසින් සහ වගකීමකින් යුතුව සහභාගී වෙමින් රට සහ රටේ පුරවැසියා අතිමහත්වූ යහපත කරා රැගෙන යාමයි.

බැංකුවේ ඇල්මැති පාර්ශවයන්ගේ විවිධාකාරවූ අපේක්ෂාවන් සමතුලිතකර ගැනීම සඳහා මෙය අවශ්‍ය කෙරේ. පරදුහාරකරුවන් හඳුනා ගැනීම, යොදවා ගැනීම සහ නිරූපණය කිරීම මගින් අපි මෙය ඉටු කරන්නෙමු. එමගින් ප්‍රමුඛතාකරණය, ඉලක්කයන් යෙදීම සහ උපායමාර්ග යෙදීම සිදු කෙරේ. මෙය, අප විසින් ඉහතින් සාකච්ඡා කරනලද (පිටුව 9) වටිනාකම් නිර්මාණය කිරීමේ අන්ත දෙක හඳුනා ගන්නාවූ ව්‍යාපාර මාදිලියයි.

අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා →

අපගේ ප්‍රමුඛතම ඉලක්කය වන්නේ රටෙහි ඉතුරුම්වල භාරකරු ලෙස කටයුතු කිරීමයි. මෙම ඉලක්කයට ළඟාවීමට ඉදිරි වසර කිහිපයේදී, පහතින් සඳහන් අන්‍යෝන්‍ය ලෙසින් සම්බන්ධ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප උද්යෝගිමත් ලෙස ක්‍රියාත්මක වන්නෙමු:

- පාරිභෝගික තෘප්තිය**

සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීමට, මෙම අවශ්‍යතාවයන් ඉටුවේදැයි මැන බැලීමට සහ පාරිභෝගිකයන් වෙතින් ලැබෙන ප්‍රතිචාර විමසීමට පාරිභෝගිකයා සමගින් පවත්වන නිරන්තර සම්බන්ධය බැංකුවේ සාර්ථකත්වය කෙරෙහි ඉතා දැඩිව බලපායි. එනිසා, පාරිභෝගික තෘප්තියේ මට්ටම් මැන බැලීමට සහ සැලකිය යුතු මට්ටමක වැඩිදියුණුවක් අවශ්‍යදැයි හඳුනාගැනීමට හෝ අඩු පාඩු හඳුනා ගැනීමට පාරිභෝගික සේවා දර්ශකයක් (CSI) සැකසීමට සහ ක්‍රියාවට නැංවීමට අපි අදහස් කරන්නෙමු.
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) සංවර්ධනය**

අනාගත බැංකුකරණය සහ මූල්‍ය සේවාවන් දැඩි ලෙස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) මත රඳා පවතිනු ඇත, පාරිභෝගිකයන් සාම්ප්‍රදායික බැංකුකරණ සහ මූල්‍ය මාදිලිය වෙනුවට අනව්‍ය (virtual) බැංකුකරණ රෙජීමයක් වෙත දැඩි වේගයෙන් පියනගනු ඇත. වර්තමාන නැඹුරුතා සමගින් අනුකූලවීමට සහ අනාගත පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඉදිරි වසර තුන, හතර ඇතුළත පූර්ණ බැංකුකරණ මෘදුකාංග විසඳුමක් ස්ථාපිත කිරීමට ආයතනය සැලසුම් කරයි.

- භාණ්ඩාගාර කළමනාකරණය**

ප්‍රශස්ත ශේෂ පත්‍ර කළමනාකරණය, වැඩිදියුණු කරනලද පද්ධති ක්‍රියාකාරීත්ව, නිපුණතා සහ තරගකාරීත්ව සමගින් බැංකුවේ භාණ්ඩාගාර කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් වනු ඇත.
- මානව සම්පත් සංවර්ධනය**

අපගේ ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා තරුණ, වෘත්තීමය, පලපුරුදු සේවක කණ්ඩායම් ආයතනය මගින් බඳවාගැනීම, පුහුණුකිරීම, සංවර්ධනයකිරීම සහ රඳවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, විරස්ථායී වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා, අප (අ) සේවකයන්ගේ නිපුණතා, හැකියාවන් සහ තරගකාරීත්ව ඉහල නංවාලීමට; (ආ) සියලුම ඇබැරුනු පුරවා සියලුම ශාඛාවන්හි ප්‍රමාණවත් කාර්ය මණ්ඩලය සිටින බව තහවුරු කරගැනීමට; සහ (ඇ) කාර්යසාධනය සම්බන්ධයෙන් දීමනා ලබාදීම සමගින් එලදායී කාර්යඵල ඇගයීමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේවා එලදායී මානව සම්පත් සංවර්ධන (HRD) සැලැස්මක් හරහා ක්‍රියාත්මක වනු ඇත.

අපගේ ඉලක්ක →

වත්මන් සහ සැලසුම් කරනලද මෙහෙයුම් වාතාවරණය සම්බන්ධව අවධානය යොමුකරමින් සහ ස්ථිර උපායමාර්ග රැසක සහයෝගයෙන් හඳුනාගත් උපායමාර්ගික මාර්ගය මත පදනම්ව ඉදිරි වසර කිහිපය තුළදී ළඟාකර ගැනීමට අප සැලසුම් කරන්නාවූ වැදගත් ඉලක්ක කිහිපයක් අප සකස් කර ඇත. මෙම ඉලක්ක ව්‍යාපාරික පරිමාව සහ ඒවායෙහි වර්ධන අනුපාත, සම්බන්ධිත වෙළඳපළ කොටස්, ශේෂ පත්‍ර ව්‍යුහය, වාසිදායීබව, ස්ථායීතාවය සහ පාදක වන්නා වූ සම්පත් අවශ්‍යතාවයන් යන ඒවාට සම්බන්ධය. ගණනය කළ හැකි ඉලක්කවීම හේතුවෙන්, ඒවා පැහැදිලි බවෙන් යුතුව වන අතර අපව නිසිමග ගෙනයාමට උපකාරී වේ.

1. තැන්පතු වලින් 12% ක වෙළඳපළ කොටස් පවත්වාගෙන යාම
2. 2016 වසර වනවිට රුපියල් ට්‍රිලියන 1 ක බැංකුවක් බවට පත්වීම
3. සිල්ලර ණය ආයෝජන කළඹෙහි වාර්ෂික වර්ධනය 19% ක තබා ගැනීම
4. 1.73% ක වත්කම් මත ප්‍රතිලාභයන් ROA ලබා ගැනීමට ලාභය උපරිම කර ගැනීම
5. 15% ක අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් පවත්වාගෙන යාම

බැංකුවේ තීරණ හා ක්‍රියාකාරකම් හේතුකොටගෙන සැලකිය යුතු බලපෑම් ඇතිවන සහ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් වටිනාකම් ජනිත කිරීම බැංකුව කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ක්‍රියාකාරකම් සහිත ඇල්මැති පාර්ශවයන් යන පදනම මත අපගේ ප්‍රධාන ඇල්මැති පාර්ශවයන් හඳුනාගෙන ඇත. මේ අනුව අප නිතර ගනුදෙනු කරන ඇල්මැති පාර්ශවයන් වන්නේ

- කොටස්කරුවන්
- පාරිභෝගිකයන්
- සේවකයන්
- සැපයුම්කරුවන්
- නියාමකයන් සහ රාජ්‍ය ආයතන
- සමාජය සහ පරිසරය

ඇල්මැති පාර්ශවයන්ගේ බැඳීම

ඇල්මැති පාර්ශවයන් සමග බැඳීම වැඩසටහන්ගත මෙන්ම තත්කාර්ය යන දෙයාකාරයෙන්ම වේ. බොහෝ විට එය එම ආකාර දෙකේම සම්මිශ්‍රණයක් වන අතර ව්‍යවස්ථාපිත මෙන්ම ව්‍යාපාරික සම්බන්ධතා මත පදනම් වේ.

ඇල්මැති පාර්ශව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම
කොටස්කරු (මුදල් අමාත්‍යාංශය මගින් නියෝජනය කරන, ශ්‍රී ලංකා රජය)	අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුව වෙත වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම	වාර්ෂිකව	වාර්ෂික ප්‍රතිඵල සහ මූල්‍ය තත්ත්වය	නියමිත දින වනවිට වාර්තා ඉදිරිපත් කිරීම
	වාර්ෂික අයවැය	වාර්ෂිකව	ඒකාබද්ධ අරමුදල වෙත දායකත්වය	ඒකාබද්ධ අරමුදල වෙත දායකත්වය
	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම	වාර්ෂිකව	නියාමන වාර්තාකරණයෙහි අනුකූලතාව සහතික කිරීම	ඒකාබද්ධ අරමුදල වෙත දායකත්වය
	උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්ම	වර්ෂ තුනකට වරක්	ව්‍යවස්ථාපිත අනුපාත පවත්වාගෙන නයාම සහතික කිරීම (ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව, ද්‍රවශීල වත්කම් යනාදිය.)	පාලන සහ කාර්යපටිපාටි ස්ථාපනය
	කළමනාකරණ ලිපිය	වාර්ෂිකව	ජාල ව්‍යාප්තිය පිළිබඳ ගණනාව සහතික කිරීම	පවත්වාගෙන යාම
	මාධ්‍ය ප්‍රකාශන	අවශ්‍ය විට	නව නිෂ්පාදන දියත් කිරීමට සැලසුම් සහ පවතින නිෂ්පාදන නැවත-දියත්කිරීම	ප්‍රසම්පාදන තීරණ සඳහා අනුමැතිය
	අතුරු මූල්‍ය ප්‍රකාශ	ත්‍රෛයීම්මාසිකව	අඩු අක්‍රිය ණය අනුපාතයක් පවත්වාගැනීමට උපායමාර්ග	
	වාරික යාවත්කාලීන	අවශ්‍ය විට	නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව සහතික කිරීම	
	ආයතනික වෙබ් අඩවිය	කලින් කල	වෙළඳපළ තත්ත්වය	
	අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සාමාජිකයන් පත් කිරීම	අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙනස් වීමක් සිදුවන විට	ඉලක්ක ළඟා කරගැනීම හාණ්ඩ සහ සේවා මිලදී ගැනීම	
	ප්‍රසම්පාදන කමිටු රැස්වීම්වල සහභාගීත්වය	මසකට දෙවරක්		
	ප්‍රසම්පාදන සැලසුම	ත්‍රෛයීම්මාසිකව		

ඇල්මැති පාර්ශව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම
පාරිභෝගිකයන්	පාරිභෝගික ප්‍රවේශ ලක්ෂ්‍ය	අවශ්‍ය වීම	පොළී අනුපාත සහ නිෂ්පාදන සහ සේවාවල විශේෂාංග	නිෂ්පාදන වෙත තව විශේෂාංග හඳුන්වාදීම
	ඉතුරුම් ආයෝජන කව පාසැල් බැංකුකරණ ඒකක	අවශ්‍ය වීම	හඳුන්වාදුන් නව නිෂ්පාදන සහ සේවා	නිෂ්පාදන වෙත උසස් තාක්ෂණික විශේෂාංග සම්බන්ධ කිරීම
	ඇමතුම් මධ්‍යස්ථානය	අවශ්‍ය වීම	අදාළ සහ විශ්වාසදායක බැංකුකරණ තොරතුරු වෙත ප්‍රවේශ්‍යතාව	අලෙවිකරණ ව්‍යාපාර
	පාරිභෝගික තෘප්තිමත් භාවය පිළිබඳ සමීක්ෂණ	පාරිභෝගිකයන් විසින් අවශ්‍ය වීම	ප්‍රවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීම	සෘජු ප්‍රවර්ධනාත්මක ව්‍යාපාර
	ආයතනික සිදුවීම්	කලින් කල	පිරිනමන ලද සේවා පිළිබඳ තෘප්තිමත් බව	පාරිභෝගිකයන්ගේ ප්‍රවේශ්‍යතා ලක්ෂ්‍ය ඉහළ නැංවීම
	ආයතනික වෙබ් අඩවිය	අවශ්‍ය වීම	පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා	පාරිභෝගික සමීක්ෂණ ශාඛා විවෘත කිරීම සහ නැවත-ස්ථානගත කිරීම.
	පාරිභෝගික දැනුවත් කිරීමේ වැඩසටහන්	අවශ්‍ය වීම	ණය පියවීම/ණය අයකර ගැනීම	පාරිභෝගික තෘප්තිමත් බව ඉහළ නැංවීම
	ආයතනික සමාජ ක්‍රියාකාරකම්	අවශ්‍ය වීම	බැංකුව සහ පිරිනැමූ නිෂ්පාදන/ සේවා	
	ප්‍රවර්ධනාත්මක ව්‍යාපාර	අවශ්‍ය වීම	පාරිභෝගික ගති ලක්ෂණ සහ වෙළඳ පොළ නැඹුරුතාවල වෙනස් වීම	

ඇල්මැති පාර්ශව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම
සේවකයන් (සේවක සමිති සහ විධායක සංගම් ඇතුළුව)	කළමනාකරුවන්ගේ සමුළු	ත්‍රෛමාසිකව	චේතනය	කාර්ය කාර්ය සාධන ඇගයීම් ක්‍රමය සඳහා වැඩි දියුණු කිරීම
	ප්‍රාදේශීය සමාලෝචන රැස්වීම්	ත්‍රෛමාසිකව/මාසිකව/සතිපතා	කාර්ය සාධන ප්‍රසාද දීමනාව	උසස් කිරීම් ප්‍රදාන
	කාර්ය සාධන ඇගයුම	වාර්ෂිකව	කාර්ය මණ්ඩලය උදෙසා සුබසාධන ක්‍රියාකාරකම්	මාරු ප්‍රදාන
	ඇගයුම් සංක්‍රාම මණ්ඩලය	ත්‍රෛමාසිකව	බාසල් III ක්‍රියාත්මක කිරීම	දුක්ගැනවිලි හැසිරවීම
	අභ්‍යන්තර පුවත් ලිපි	ත්‍රෛමාසිකව	අනාගත සැලසුම් සහ උපායමාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම	පුහුණුව සහ සංවර්ධන අවස්ථා සැලසීම
	පොදු ආමන්ත්‍රණ පද්ධතිය හරහා විශේෂ නිවේදන	අවශ්‍ය වූ විට	අර්ථලාභී ප්‍රතිලාභ සහ දායකත්ව සැලසුම්	වාර්ෂික වැටුප් වර්ධක
	අභ්‍යන්තර ජාලයෙන් ප්‍රකාශ කළ චක්‍රලේඛ	අඛණ්ඩව	සේවකයන්ගේ කුසලතා සහ ප්‍රවීණතා වැඩිදියුණු කිරීම සඳහා පුහුණු කිරීම සහ වෙනත් පහසුකම්	විශේෂ ඇගයීම්
	පුහුණු වැඩසටහන්	පුහුණුකිරීමේ සැලැස්ම අනුව	පරීක්ෂණ ක්‍රියා	චිත්‍ය පරීක්ෂණ ක්‍රියා
	තත්කාර්ය රැස්වීම්	අවශ්‍ය වූ විට	විශේෂ ඇගයුම්	සේවකයන් අභිප්‍රේරණය කිරීමට/කාර්ය සාධනයය ඉහළ නැංවීම සඳහා ක්‍රියාවලි වෙනස් කිරීම්
	ඉලක්ක සැලසුම් කිරීම සහ සැකසීම	අවශ්‍ය වූ විට	බැංකුවෙහි ක්‍රියාවලි, කාර්ය පටිපාටි සහ සේවක දුක්ගැනවිලි	සේවක උන්නති සහායකයන් පත් කිරීම
	මෙහෙයුම් කමිටු රැස්වීම්	අවශ්‍ය වූ විට	වැටුප් සහ වැටුප්-නොවන ප්‍රතිලාභ පිළිබඳ සාමූහික ගිවිසුමේ ක්‍රියාත්මක කිරීම	සාමූහික ගිවිසුම අත්සන් කිරීම
	සුබසාධන ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සමාජය මෙහෙයවීම	අවශ්‍ය වූ විට		
	සාමූහික ගිවිසුම් පිළිබඳ කමිතාව	වර්ෂ 3 ට වරක්		

ඇල්මැති පාර්ශව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම	
සැපයුම්කරුවන්	ප්‍රසම්පාදන සැලසුම්	වාර්ෂිකව	බැංකුවෙහි අවශ්‍යතාව	මිල කැඳවීම	
	ප්‍රසම්පාදන ක්‍රියාකාරකම්	අවශ්‍ය වූ විට	සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය	භාණ්ඩ සහ සේවා සැපයීමට	
	සැපයුම්කරුවන් සමග හමුවීම්	අවශ්‍ය වූ විට	ප්‍රසම්පාදන අවස්ථා	ගිවිසුම් අත්සන් කිරීම	
	වැඩපොළ සුපරීක්ෂණ	අවශ්‍ය වූ විට	ගිවිසුම්මය බාරදීම	ගිවිසුම්මය බැඳීම්වලට	
	නිෂ්පාදන පැහැදිලි කිරීම	අවශ්‍ය වූ විට	විකිණීමෙන් පසු නඩත්තු සේවා	ගෙවීම්	
	ටෙන්ඩර් දැන්වීම්	අවශ්‍ය වූ විට	සැලසුම්	සැපයුම්කරුවන් තෝරා	
	තොරතුරු/දැන්වීම් ප්‍රකාශකිරීම	අවශ්‍ය වූ විට	වගකීම් සහතික සැලසුම්	ගැනීම	
			නිෂ්පාදන ගුණත්ව දෝෂ	කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම	
			මිල කතිකා	බලපත් අළුත් කිරීම	
නියාමකයන් සහ රාජ්‍ය ආයතන	ශ්‍රී ලංකා මහ බැංකුව	විධාන සහ චක්‍රලේඛ	නිකුත්කළ විට	බැංකුවේ කාර්ය සාධනය	
	දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව	අතුරු මූල්‍ය ප්‍රකාශන	නිකුත්කළ විට	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂිත බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත් කරන ලද නියාමන සහ විධාන විගණනයට අදාළ කරුණු	කාලීන වාර්තා
	විගණකාධිපති දෙපාර්තමේන්තුව	ව්‍යවස්ථාපිත පරීක්ෂා ව්‍යවස්ථාපිත ආයතනවලට කාලීන වාර්තා	වාර්ෂිකව කාලීනව	ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ බදු නියාමන රෙගුලාසි සඳහා වන අනුකූලතාව	අධීක්ෂණ කාර්යය කෙරෙහි ප්‍රතිචාර සහ ක්‍රියා
	වෙනත් රාජ්‍ය සංවිධාන	සම්මුඛ සාකච්ඡා සහ හමුවීම්	අවශ්‍ය වූ විට	ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මගින් නිකුත් කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත	විගණන විමසුම්වලට පිළිතුරු
	වෘත්තීය සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාව	විශේෂඥ මත	අවශ්‍ය වූ විට	බැංකුකරණ බලපත් ගාස්තු කම්කරු රෙගුලාසි	බදු සහ වෙනත් ව්‍යවස්ථාපිත ගෙවීම්
		තරඟවලට සහභාගීත්වය	අවශ්‍ය වූ විට	අලෙවිකරණ සහ ප්‍රවර්ධනාත්මක ව්‍යාපාර	කර්මාන්ත සහ වෘත්තීය කාර්යය කෙරෙහි ප්‍රතිචාර සහ යෝජනා
		වාර්ෂික වාර්තාව	වාර්ෂිකව	තෘගු සහ සම්මාන නව ශාඛා විවෘත කිරීමට අනුමැතිය අදාළ නීති සහ රෙගුලාසි	

ඇල්මැති පාර්ශව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම
සමාජය සහ පරිසරය	<ul style="list-style-type: none"> මාධ්‍ය ව්‍යාපාර ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති අනුග්‍රාහකත්ව මාධ්‍ය ප්‍රකාශ මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් විශේෂ සිදුවීම් බෙදාහැරීම් මාර්ග බඳවාගැනීම් ආයතනික වෙබ් අඩවිය ඇමතුම් මධ්‍යස්ථානය රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම 	අවශ්‍ය විට	<ul style="list-style-type: none"> නිෂ්පාදන සහ සේවා දියත් කිරීම සහ නැවත-දියත් කිරීම බැංකුව විසින් ප්‍රදානය කළ ශිෂ්‍යත්ව බැංකුව මගින් ක්‍රියාත්මක කළ ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් රැකියා අවස්ථා 	<ul style="list-style-type: none"> ආයතනික සමාජ ක්‍රියාකාරකම් විමසුම්වලට ප්‍රතිචාර බඳවා ගැනීම් ශාඛා විවෘත කිරීම සහ ATM ස්ථාපනය කිරීම විශේෂ ලක්ෂණ සහිත නිෂ්පාදන හඳුන්වා දීම පාසල් බැංකුකරණ ඒකක සහ ඉතුරුම් ආයෝජන කව

ඊට අමතරව, බැංකුව පහත සඳහන් සංවිධාන වල සාමාජිකත්වය දරන අතර ඒ හරහා ක්ෂේත්‍රයේ අනෙකුත් තරඟකරුවන් හා වඩාත් පුළුල්ව මහජනතාව සමග සම්බන්ධව කටයුතු කරයි.


- ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය
- ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමය (SWIFT)
- යුරෝපීය ගෝලීය ගෙවීම් සමාජය
- ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම.
- ශ්‍රී ලංකා SWIFT පරිශීලක සමූහය
- ලෝක ඉතිරි කිරීමේ බැංකු ආයතනය
- බැංකු අනුකූලතා නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකාව
- බැංකුකරණ අංශයේ අවදානම් වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකාව
- ශ්‍රී ලංකා සේවා සම්මේලනය
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL)
- ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය

බැංකු විධායකයන්, සේවකයන් සහ ප්‍රධාන ඇල්මැති පාර්ශවයන් සම්බන්ධවන විස්තීර්ණ සිතියම්කරණ ක්‍රියාවලියක් හරහා, අපි අපේ ව්‍යාපාරයේ ප්‍රමාණාත්මක බව සහ වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳ වඩාත්ම වැදගත් අංශ 50 යැයි අප සලකන ලැයිස්තුවක් නිර්මාණය කළෙමු.

අංශ	බැංකුවෙහි නිරසාරවීම් සන්දර්භය සම්බන්ධයෙන් වැදගත්කම	අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්	පාරිභෝගිකයන්	ප්‍රජාව	සැපයුම්කරුවන්	නියාමකයන්	බැංකුව වෙත	ඇල්මැති පාර්ශවයන් වෙත	වාර්තාව
ආර්ථික									
1	ආර්ථික කාර්ය සාධනය	H	⊗				H	H	මච්
2	වෙළඳ පොළ පැවැත්ම	H	⊗				H	H	මච්
3	වක්‍ර ආර්ථික බලපෑම	H		⊗			H	H	මච්
පාරිසරික									
4	බලශක්තිය	M	⊗				H	M	මච්
5	විමෝචන	L					L	M	නැත
6	අපවහ සහ අපද්‍රව්‍ය	M	⊗				M	M	නැත
7	නිෂ්පාදන සහ සේවා	M		⊗			M	M	නැත
සමාජයීය: ශ්‍රම භාවිතාව සහ ශිෂ්ට වැඩ									
8	සේවා නියුක්තිය	H	⊗		⊗		H	H	මච්
9	කම්කරු/කළමනාකරණ සම්බන්ධතා	H	⊗	⊗			H	H	මච්
10	වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව	M	⊗				H	M	මච්
11	පුහුණුව සහ අධ්‍යාපනය	H	⊗		⊗		H	H	මච්
12	විවිධත්වය සහ සමාන අවස්ථා	H	⊗		⊗		H	H	මච්
13	කාර්තාවන් සහ පිරිමින් සඳහා සමාන වැටුප්	H	⊗		⊗		H	H	මච්
14	ශ්‍රම භාවිතාව සඳහා සැපයුම්කරු තක්සේරුව	M			⊗		M	M	මච්
15	ශ්‍රම භාවිතා දුක්ගැනවිලි යාන්ත්‍රණ	H	⊗				H	H	මච්

අංශ	බැංකුවෙහි තිරසාරඛවේ සන්දර්භය සම්බන්ධයෙන් වැදගත්කම	අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්	පාරිභෝගිකයන්	ප්‍රජාව	සැපයුම්කරුවන්	නියාමකයන්	බැංකුව වෙත	ඇල්මැති පාර්ශවයන් වෙත	වාර්තාව
සමාජයීය: මානව හිමිකම්									
16	සමාජයීය: මානව හිමිකම් සහ වෙනස් කොට නොසැලකීම	H	⊗		⊗		H	H	ඔව්
17	සාංගමික නිදහස සහ සාමූහික කේවල් කිරීම	H	⊗				H	H	ඔව්
18	ළමා ශ්‍රමය	H	⊗		⊗		H	H	ඔව්
19	බලපෑම් කිරීමෙන් හෝ අනිවාර්ය ශ්‍රමය	H	⊗		⊗		H	H	ඔව්
20	ආරක්ෂක පිළිවෙත්	M	⊗				M	M	නැත
21	තක්සේරුව	M	⊗				M	M	නැත
22	සැපයුම්කරුගේ මානව හිමිකම් තක්සේරුව	M			⊗		M	M	නැත
23	මානව හිමිකම් දුක්ගැන්විලි යාන්ත්‍රණය	H	⊗				H	H	ඔව්
සමාජමය: සමාජය									
24	දේශීය සමාජ	H		⊗	⊗		H	H	ඔව්
25	දූෂණ-විරෝධී	H	⊗				H	H	ඔව්
26	අනුකූලතාව	H	⊗			⊗	H	H	ඔව්
27	සමාජය කෙරෙහි බලපෑම වෙනුවෙන් සැපයුම්කරුගේ තක්සේරුව	M			⊗		H	M	ඔව්

අංශ	බැංකුවෙහි තිරසාරභවය සන්දර්භය සම්බන්ධයෙන් වැදගත්කම	අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්	පාරිභෝගිකයන්	ප්‍රජාව	සැපයුම්කරුවන්	නියාමකයන්	බැංකුව වෙත	ඇල්මැති පාර්ශවයන් වෙත	වාර්තාව
සමාජමය: නිපැයුම් වගකීම									
28	නිෂ්පාදන සහ සේවා ලේබල් කිරීම	H	⊗	⊗			H	H	මව්
29	අලෙවිකරණ සන්නිවේදනය	H	⊗	⊗			H	H	මව්
30	පාරිභෝගික රහස්‍යතාව	H	⊗	⊗			H	H	මව්
31	අනුකූලතාව	H	⊗			⊗	H	H	මව්
වෙනත් මාතෘකා									
32	බැංකුවෙහි ආයතනික සමාජ ක්‍රියාකාරකම්	H					H	H	මව්



ව්‍යාපාරවල ආර්ථික, සමාජයීය සහ පාරිසරික බලපෑම් කිසිකලෙක නොවූ පරිදි වැදගත් වෙමින් පවතී. ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන ලෝකයක ස්වභාවික සම්පත් පුනර්ජනනය වන වේගයට වඩා වැඩි වේගයෙන් ක්ෂය වෙමින් පවතින අතර කොටස්කරුවන්ගේ අපේක්ෂාවන්ද වේගයෙන් වෙනස්වෙමින් තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආර්ථික, සමාජයීය සහ පාරිසරික බලපෑම් කළමනාකරණය කරන ආකාරය අපගේ කළමනාකරණ ප්‍රවේශය මගින් පෙන්වනු ලබයි. ඒ අනුව, පළමුව ආයතනයට සහ එහි පරද්‍රහාරකරුවන්ට හට වැදගත් වන්නා වූ අංශයන් අප හඳුනා ගන්නෙමු.

ආර්ථික, සමාජයීය සහ පාරිසරික අංශයන් පිළිබඳ කතිකාවකදී එක් එක් අංශයන් වැදගත් ලෙස අප විසින් සලකනු ලබන්නේ ඇයි ද යන්න, ඒවා කළමනාකරණය කිරීමට අප සිදු කරන්නේ මොනවාද යන්න සහ අපගේ ප්‍රවේශය සහ ප්‍රතිඵල අප අගයන්නේ කෙසේද යන්න මත රඳා පවතී. කළමනාකරණ සාකච්ඡාවෙහි දැක්වෙන වටිනාකම් ජනනය කිරීම සහ ලබාදීම යන පරිච්ඡේද ඒවා තවදුරටත් පැහැදිලි කරයි.

අංශයකට පහත සඳහන් උපමානයන්ගෙන් ඕනෑම එකක් පැවතීමේ පදනම මත, එය බැංකුවට වැදගත් බවට හඳුනාගෙන ඇත.

1. 32 ක් වූ අග්‍රස්ථානය ඉතාමත් වැදගත් අභ්‍යන්තර සහ බාහිර ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා සහ සැලකීම විවිධ ආකාරයේ සම්බන්ධ කර ගැනීම මගින්, මූලික වශයෙන් ලිපි හුවමාරුව මගින් නිර්ණය කර ඇත.
2. යම් අංශයක් බැංකුවට අවදානමක් වන්නේද එසේ නැතිනම් එය වටිනාකමක් ගෙනෙන්නේද යන්න
3. GRI G4 මාර්ගෝපදේශයන්හි සඳහන් අංශ

ඒ අනුව, පහත සඳහන් අංශ ආර්ථික, සමාජයීය සහ පාරිසරික මට්ටමින් වැදගත් වන බවට හඳුනා ගෙන ඇත.

වැදගත් ආර්ථික අංශ →

බැංකුවට, ජාතියේ සුභසාධනයට සහ සමාජයීය සහ පාරිසරික සෞභාග්‍යය සඳහා දායක වීම සඳහා ආර්ථික සෞභාග්‍යය අත්‍යවශ්‍ය වන බැවින්, බැංකුව එහි ආර්ථික කාර්යසාධනයට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඉලක්ක - මූල්‍යමය සහ මූල්‍යමය නොවන ඉලක්ක යන දෙවර්ගයට - ඒකාබද්ධ ව්‍යාපාරික සැලැස්මෙහි සහ ඒ හා සම්බන්ධ අයවැය තුළට ඇතුළත් කර ඇත.

නිෂ්පාදන සහ සේවා, ඉම් ලකුණු වූ සේවා ප්‍රමිති සහ අනාකූලිත අභ්‍යන්තර ක්‍රියාවලිවල වටිනාකම් ප්‍රස්තුත ලඟා කර ගැනීමෙන් සහ වැඩිදියුණු කර ගැනීමෙන් නිරන්තරයෙන් තම වෙළඳපළ තත්ත්වය පුළුල් කර ගනිමින්

බැංකුව ඵෙන්නදීය ලෙසින් අඛණ්ඩව වර්ධනය වෙමින් සිටී. ජාතික බැංකුවක් ලෙසින් දිවයින පුරා ව්‍යාප්තව පැවතීම අපගේ සාර්ථකත්වයට අතිශයින්ම දායකත්වය සපයයි. හැකි සහ ප්‍රායෝගික සෑම අවස්ථාවකදීම, දේශීය වශයෙන් බඳවා ගැනීම්වලට අපි කැමැත්තක් දක්වන්නෙමු. මන්ද එමගින් ආයතනික කණ්ඩායම තුළ විවිධත්වය ඉහල නැංවෙන අතර නැවත නැවතත් අන් ස්ථානවලද ඇතිවිය හැකි දේශීය අවශ්‍යතාවයන් සඳහා නැවුම් බුද්ධිමය නිපුණතා සැපයීමක් සිදු වේ.

තම නිෂ්පාදන සහ සේවා කළඹ සහ තම විෂයයන් ඵලදායී ලෙස කළමනාකරණය කර ගනිමින්, අඩුවෙන් සැලකීමට බදුන් වන ග්‍රාමීය සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනයාගේ, ලබාදිය හැකි සහ දැරිය හැකි අවශ්‍යතාව වලට අප බැංකුව අවධානය යොමු කරයි. අපගේ ශාඛා ජාලය වසර අවසානය වන විට ශාඛා 236 කින් යුක්ත වූ අතර ඒවායින් බොහොමයක් මෙරට ජනතාවට ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම සඳහා අඩු පහසුකම් පැවති ග්‍රාමීය ප්‍රදේශවල ආරම්භ කර ඇත. මෙම ප්‍රදේශවල ජනතාව අවිධිමත් මූල්‍ය ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසුවීම වළක්වාලීමට මෙය උපකාරී වී ඇත. පැය 24 පුරා බැංකු සේවා වලට ප්‍රවේශවීමේ පහසුකම් සලසන්නා වූ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සියලුම ශාඛාවල දැන් පවතී. ඊට අමතරව, බාහිර ස්ථානවල පවතින ඒටීම් යන්ත්‍ර (off-site ATMs) 22 ක් සමග දිවයින පුරා ATM ජාලය 260 ක් බවට පත්ව ඇත. ශාඛා ජාලයේ ව්‍යාප්තිය සමගින් ඊට සමාන්තරව ක්ෂේත්‍රයේ උපාංග වර්ධනය වූ බැවින් පීම්එස් (POS) ව්‍යාප්තිය ද වර්ධනය වී ඇත. පාසල්වල, සතිපතා සහ සති අන්තයේ පවත්වන පොළවල්වල සහ කර්මාන්තශාලාවල ඉතිරිකිරීමේ පුරුද්ද දිරිමත් කිරීම සඳහා බැංකුකරණ පහසුකම් සැපයීමේදී පීම්එස් (POS) බැංකුකරණය ඉතා සාර්ථක වී ඇත.

ඇත්ත වශයෙන්ම බැංකුව මහජනතාවගේ හදවතට ඉතා සමීප අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් මහත් බහුතරයක් ඉතිරිකිරීමේ මූලික දැනුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් ලබාගත්බව නොසලකා හැරිය නොහැකි සත්‍යයකි. දේශීය ඉතිරිකිරීම් ප්‍රවර්ධනයෙන් ඔබ්බට යමින් සහ දළ දේශීය නිෂ්පාදිතයට විදේශගත ශ්‍රමිකයින් ලබාදෙන ඉමහත් දායකත්වය සැලකිල්ලට ගනිමින් බැංකුව තම හැකියාවන් වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර අභ්‍යන්තර ප්‍රේෂණ සහ ශ්‍රී ලාංකික විදේශගතවූවන්ට සහය වෙමින් අනේවාසික විදේශ මුදල් හා නේවාසික විදේශ මුදල් තැන්පතු ගලා ඒම වර්ධනය කිරීම පිළිබඳව තම අවධානය යොමු කර ඇත. විශ්වාසය රැඳී වග කීව යුතු රාජ්‍ය බැංකුවක් වශයෙන් ඔවුන්ගේ ප්‍රේෂණයන්හි භාරකරු වශයෙන් ක්‍රියාකිරීමට ලැබීම ආයතනයට මහත් ආඩම්බරයකි. බැංකුව ලෝ වටා ස්ථාපිත විශිෂ්ට විනිමය ආයතන සමග සබඳතා පවත්වයි. සමස්තයක් වශයෙන් අන්තර්ජාතික මනිග්‍රාම් සහ යුරෝජයිරෝ සමූහ ආයතන ඇතුළු සංවිධාන 37 ක් සමග සම්බන්ධ වී සිටී.

මූලික යටිතල පහසුකම් ව්‍යාපෘති, සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම සහතික කිරීම ආදියෙන් ජාතික සංවර්ධන රාමුව ශක්තිමත් කිරීමට අපි දිගින් දිගටම දායක වී ඇත්තෙමු. ඊට අමතරව 2014 දෙසැම්බර් 31 වන දිනට කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය මගින් ගොවීන්ට රුපියල් මිලියන 1,000 කට වැඩි ණය ප්‍රමාණයක් ලබා දී ඇත. බැංකුවේ ආයෝජන කළඹෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබේ.

අප උපයෝගීතා වටිනාකම්වලින් සහ ලාභාංශ ආකාරයෙන් ඒකාබද්ධ අරමුදලට සිදු කරනු ලබන දායකත්වය හා වකු බදු, අදායම් බදු ආකාරයෙන් රජයේ අරමුදල් සඳහා දායකත්වය ලබා දීමෙන් ඔබ්බට ගොස් අපගේ වෙළඳපොළ නියෝජනය තුළින්ද රැකියා උත්පාදනය, සැපයීම් ජාලයේ පුද්ගලයින්ට හා ආයතන වලට සහය සැපයීම, කුසලතා හා දැනුම වර්ධනය සහ වෙනත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට සහය වීමෙන් දේශීය ප්‍රජාවන්ට බලපෑමක් කිරීමට හැකි වී තිබේ.

බැංකුව මූල්‍ය සේවා කර්මාන්තයට සම්බන්ධ හා බලපෑමක් කරන තාක්ෂණික දියුණුව සමග උරෙත් උර ගැටී ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගෙන ඇත. අපගේ අන්තර්ජාල බැංකු සේවාව සහ කෙටි පණිවුඩ බැංකු පහසුකම් මගින්, ගමන් කරමින් සිටින අතරේ හෝ තම නිවසේ සිට මහජනතාවට තම බැංකු කටයුතු ඉටුකර ගැනීමට නූතන පහසුකම් සපයා ඇත. අපගේ බැංකු ජාලය හරහා බිල්පත් ගෙවීමේ පහසුකම සහ එකම වහලක් යටිදී අවශ්‍ය සියලුම සේවාවන් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. අප ප්‍රධාන පෙළේ උපයෝගීතා සැපයුම්කරුවන්, විදුලි සංදේශන සැපයුම්කරුවන් හා ප්‍රධාන පෙළේ රක්ෂණ ආයතන හා සම්බන්ධ වී සිටිමු. රටේ බහුතරයක් බැංකුකරුවන් වෙත මුදල් හුවමාරු කිරීමට උපකාර වන පරිදි අන්තර්ජාල බැංකු පහසුකම්ද සපයා ඇත.

අපි පාරිභෝගිකයාගේ පහසුව හා තෘප්තිමත්භාවය උපරිම තත්ත්වයට පත් කිරීම සඳහා අප සපයන නිෂ්පාදන හා සේවා ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව පර්යේෂණ සිදු කරමින් සිටිමු.

වැදගත් පාරිසරික අංශ →

ටෙස්ලා මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් විසින් මෑතක දී ප්‍රකාශ කළ පරිදි, "අපි සැවොම එකම නොයකාවේ සිටින අතර, එම නොයකාව ගිලෙමින් තිබේ". ඔහු සැබවින්ම මෙහි දී සඳහන් කරන්නේ ස්වභාවික සම්පත් ඉතා සීඝ්‍රයෙන් ක්ෂය වෙමින් යන ලෝකයක එහි යහපත කෙරෙහි උනන්දුවක් දක්වන පාරිසරික ලෙස අපි එක්සත්ව, ඉක්මනින් කටයුතු නොකරන්නේ නම් අප සියලු දෙනාටම මිය යාමට සිදුවනු ඇති බවයි.

සේවා ඉලක්ක කර ගත් සහ භෞතික ආදාන ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කරන සංවිධානයක් ලෙස තීව්‍ර සම්පත් උපයෝජනය, විමෝචනය හෝ අන්තරාදායක අපද්‍රව්‍ය උත්පාදනය අනුව බැංකුවේ මෙහෙයුම් කටයුතුවලින් පරිසරය කෙරෙහි භෞතික සෘජු බලපෑමක් නොමැත. කෙසේවුව ද, වගකීම් සහගත රාජ්‍ය ආයතනයක් ලෙස බැංකුව ද්‍රව්‍ය හා බලශක්තිය ඵලදායීව හා කාර්යක්ෂමව භාවිත කිරීමට සිය සේවකයින් දිරිමත් කරමින් එම සේවකයින් අතර වගකීම් සහගත සංස්කෘතියක් රෝපණය කිරීම වෙනුවෙන් බැංකුව වෙහෙසෙයි.

අප භාවිත කරන්නේ ප්‍රවර්ධන ද්‍රව්‍ය වලින් බොහොමයක් ක්ෂුද්‍ර ජීවීන් තේතුවෙන් විනාශයට පත් වන ස්වභාවයේ ඒවා වන අතර පොලිතින් වැනි එසේ විනාශයට පත් නොවන ද්‍රව්‍ය ප්‍රවර්ධන ද්‍රව්‍ය ලෙස භාවිතා නොකරයි. විශේෂයෙන්ම මුද්‍රණ කඩදාසි භාවිතය, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන අපද්‍රව්‍ය හා ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව බැංකුව විශේෂ සැලකිල්ලක් දක්වයි. ඉවතලන කඩදාසි එකතු කර ප්‍රතිචක්‍රීකරණය සඳහා කඩදාසි සංස්ථාවට භාර දෙයි. බැංකුව ටෙලි සම්මන්ත්‍රණ හා විදුලි සංදේශනය භාවිත කරන අතර හැකි සෑම අවස්ථාවකදීම මාර්ගගත පුහුණුව පවත්වයි. එමෙන්ම බැංකුව බලශක්තිය වඩාත් කාර්යක්ෂම ලෙස භාවිත වන කාර්යාල පරිසරයක් ගොඩනගයි. නාස්තිය අවම කරමින්, ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතය සිදු කරමින් විකල්ප බලශක්ති සම්පත් වෙත මාරුවීමට සැලසුම් සකස් කරමින් ඇත.

එමෙන්ම ශාඛා පරිශ්‍රවල ගස් සිටුවමින් හා ස්වභාවික භූ දර්ශනයක් පවත්වා ගෙන යමින් බැංකුව ආකර්ෂණීය වටපිටාවක් පවත්වා ගෙන යයි. ශාඛා ඉදිකිරීමේදී ගස් කැපීම වැනි ස්වභාවික පාරිසරික වක්‍රවලට බාධා පමුණුවන කටයුතු වළක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන්ම බැංකුව විසින් නිවාස ඉදිකිරීම සඳහා ණය ප්‍රදානය කිරීමට පෙර එවැනි ඉදිකිරීම් සඳහා පළාත් පාලන ආයතනවල නෛතික අවසරය ලබා ගනී.

වැදගත් සමාජයීය අංශ →

කම්කරු ව්‍යවහාර සහ වැදගත් රාජකාරිය →

බැංකුවේ මෙහෙයුම්වලට අදාළ වන කම්කරු නීති පිළිපැදීමේදී ආයතනය විසින් සිය මානව සම්පත් මූල ලේඛවල ප්‍රමිතීන් අදාළ අවම මට්ටමට ඔබ්බෙන් සාක්ෂාත් කර ගැනීමට වැඩි සැලකිල්ලක් දක්වයි. බඳවාගැනීම, පුහුණුව හා ඉහළම දක්ෂයින් සේවය තුළ රඳවා ගැනීම මෙන්ම ඔවුන්ට අපේ සංයුක්ත වටිනාකම් හා ව්‍යාපාර ඉලක්කවලට අනුකූල වන වැඩ පරිසරයක් ලබාදීම වැනි අදාළ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙය සත්‍ය වේ.

බැංකුවේ මානව සම්පත් ප්‍රතිපත්තිය, බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය තහවුරු කරමින් හා අපගේ මානව සම්පත් මෙහෙවර ආමන්ත්‍රණය කරමින්, අපගේ සංස්කෘතිය, වැඩ ආචාරධර්ම, පිළිගත හැකි/පිළිගත නොහැකි හැසිරීම, බැංකුවේ නියම හා සම්මත කාර්යපටිපාටීන් ආදියට සම්බන්ධ මාර්ගෝපදේශ බැංකුවේ සේවකයින් වෙත ලබා දෙයි. එබැවින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රමෝපායන පරමාර්ථ ඉටු කර ගැනීමේ දී පරදුහාරකරුවන් වන ලෙසට බැංකුව ඔවුන්ට ආරාධනා කරයි.

අපගේ මානව සම්පත් දැක්ම වනුයේ ආයතනික විශිෂ්ටත්වය හා තිරසාර තරඟකාරී වාසියක් අත්කර ගැනීමට තනි පුද්ගල හා ව්‍යාපාර අවශ්‍යතාවන් ඉලක්ක කර ගත් ශ්‍රම බලකායක් ගොඩනැගීම වේ. ආයතනික විශිෂ්ටත්වය කෙරෙහි අප්‍රතිහතව අවධානය යොමු කරමින්, අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා නිවැරදි තැනැත්තා නිවැරදි ස්ථානයට සපයමින් හා රඳවා ගනිමින් මානව සම්පත් මෙහෙවර, බැංකුවේ ව්‍යාපාර ක්‍රමෝපායනයට පූර්ව ක්‍රියාකාරී ලෙස අනුග්‍රහය දක්වයි.

බැංකුවේ මානව සම්පත් ප්‍රවේශයේ පොදු පරමාර්ථ පහත දැක්වෙන පරිදි වේ.

- අ. නියාමන ආයතනවල රීති, රෙගුලාසි හා මාර්ගෝපදේශ පිළිපැදීම;
- ආ. බැංකු කර්මාන්තය තුළ තරඟකාරී මට්ටමක් අත්කර ගැනීම සඳහා බැංකුව සංවර්ධනය කිරීම;
- ඇ. සේවකයින්ගේ තනි පුද්ගල ඉලක්ක බැංකුවේ ක්‍රමෝපායන පරමාර්ථ සමග ගළපමින් මානව සම්පත්වල ඵලදායී උපයෝජනය හා උපරිම සංවර්ධනය සහතික කිරීම;
- ඈ. සේවකයින් අතර ඉහළ විත්ත දෙබරියයක් ඇති කරගැනීම හා පවත්වා ගෙනයාමත්, ඔවුන්ගේ වැඩ තත්ත්වයන් හා රැකියා තෘප්තිය වැඩිදියුණු කිරීම;
- ඉ. සමාජයේ අවශ්‍යතාවන්ට සදාචාරසම්පන්නව හා සමාජයීය වශයෙන් ප්‍රතිචාර දැක්වීම.

බැංකුව සමග දීර්ඝ කාලීන සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට හැකියාව ලබා දෙන නිවැරදි ආකල්පය හා වෘත්තීය නිපුණතාව ඇති කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට බැංකුව උත්සුක වෙයි. බඳවා ගත් සෑම නව සේවකයෙක්ම බැංකුවේ සමස්ත ඉලක්ක අත්කර ගැනීම සම්බන්ධයෙන්

ආයතනික කණ්ඩායමේ සාමාජිකයෙක් හා හවුල්කරුවෙක් ලෙස සලකනු ලබයි.

එමෙන්ම බැංකුවේ ව්‍යාපාර අවශ්‍යතා හා දීර්ඝකාලීන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම පිණිස සහ අපගේ සියලුම සේවකයින්ගේ ශක්‍යතාව වැඩිදියුණු කිරීම පිණිස අප අපගේ සේවකයින්ගේ පුහුණුව හා සංවර්ධනය සම්බන්ධයෙන් ආයෝජනය කිරීම ද සිදු කරයි. අපි ප්‍රමුඛතම ශ්‍රී ලාංකික සේව්‍යෝජකයෙක් වන අතර සේවා ස්ථානය තුළ සමාන අවස්ථා, ස්වයං-දියුණුව හා අර්ථනැති වන වෘත්තීන් සඳහා වූ ඉඩප්‍රස්ථා සම්බන්ධයෙන් වූ අපගේ කැපවීම අප ආදර්ශයෙන්ම පෙන්වා දී ඇත.

රාජ්‍ය ආයතනයක් ලෙස අප බැංකුව ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් පිළිපැදීම සම්බන්ධයෙන්ද වගකීමක් දරයි. බැංකුව බලහත්කාර ශ්‍රමය වැළැක්වීම, සමාගමේ නිදහස හා සංවිධානයවීමේ අයිතියට ඉඩසලසන, සාමූහික කේවල් කිරීම, සමාන පාරිතෝෂික, රැකියාවේදී වෙනස් ලෙස සලකනු ලැබීමෙන් ආරක්ෂාවීම, රැකියා කිරීම සඳහා වූ අවම වයස් සීමාව හා සේවා පැය ගණන, මාතෘ ආරක්ෂාව, කම්කරු වන්දි ආදී අන්තර්ජාතික කම්කරු ප්‍රමිතීන් පිළිපදින අතර එවැනි අයිතිවාසිකම් හා වරප්‍රසාද සිය ප්‍රතිපත්ති හා කාර්යපටිපාටිවලට ඇතුළත් කරඇත.

වැඩ ප්‍රමුඛතා හා හදිසි වුවමනාවන් වැනි සාධක තුලනය කර ගැනීමේ දී සහ වැඩි නම්‍යශීලීත්වයක් ඉල්ලා සිටින නව පරපුරේ 'සම්බන්ධතා සහිත' ජීවන රටාවක් සමග වෙනස්වන සමාජ ක්‍රමයක් තුළ, බැංකුව සිය සමස්ත කාර්ය මණ්ඩලය රැකියාව සහ ජීවිතය අතර සෞඛ්‍යසම්පන්න තුලනයක් පවත්වා ගෙන යාම දිරිමත් කරයි. මෙය 'අනාගත සේවකයාගේ' අවශ්‍යතාවන්ට ගැළපීමට සූදානම්වීමේ දැක්මක් ඇතිව බැංකුව විසින් සක්‍රීයව සැලසුම් කළ යුතු ක්ෂේත්‍රයකි.

මානව අයිතිවාසිකම් →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමාන සේවා අවස්ථා සලසන සේව්‍යෝජකයෙකි. බඳවා ගැනීම, සේවයට ගැනීම, වන්දි, ප්‍රතිලාභ, මාරු කිරීම, පුහුණුව හා සංවර්ධනය, අධ්‍යාපනික සහාය, විනෝද ක්‍රීඩා වැඩසටහන් හා සියලුම රැකියා තනතුරුවල, පුද්ගලයන්ට උසස්වීම් ලබාදීම යන කටයුතු වලදී අවංක වෘත්තීය සුදුසුකමක් පවතින්නේ නම්, ඔවුන්ගේ ජාතිය, වර්ණය, ආගම, ජාතික සම්භවය, වයස, ස්ත්‍රී-පුරුෂභාවය, ශාරීරික දුබලතා ආදිය කෙරෙහි කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව කටයුතු කරනු ලැබේ.

කිසියම් තැනැත්තෙක් අදාළ රැකියාව සඳහා සුදුසුකම් සපුරන්නේ නම් ඔහුගේ දුබලතාවයන් ඔහුගේ සේවය ලබා ගැනීමට, ඔහුට උසස් කරනු ලැබීමට, වන්දි ගෙවනු ලැබීමට හෝ පුහුණුව ලබාදීමට කිසිදු ආකාරයක අවහිරයක් නොවේ. එමෙන්ම බැංකුව සේවකයින් සේවයට ගැනීමේදී

හා රැකියාවේ යෙදී සිටින විට සේවකයින්ගේ ආගමික විශ්වාසයන් හා අවශ්‍යතාවන් කෙරෙහි ද ඉඩ සලසයි.

බැංකුව කිසිදු ආකාරයක හිරිහැරයකින් තොරවූ වැඩ හා ඉගෙනුම් පරිසරයක් ලබාදීමට කැපවී සිටී. ආයතනය විසින් සියලුම ආකාරයෙන් සිදු කරනු ලබන හිරිහැර ඉතා බරපතල වරදක් ලෙස සලකනු ලබන අතර සිය පරිශ්‍රය තුළදී කාර්ය මණ්ඩලය මෙන්ම අමුත්තන් සම්බන්ධයෙන් ඕනෑම ආකාරයකින් සිදුවිය හැකි එවැනි සිදුවීමක් වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත.

බැංකුව සියලුම සේවකයින් සඳහා ආරක්ෂිත හා සෞඛ්‍යසම්පන්න සේවා ස්ථානයක් ලබාදීමට කැපවී සිටී. බැංකුවේ කළමනාකාරිත්වය හා සියලුම සේවකයින් ඔවුන්ගේ අදාළ ශාඛා/අංශවල පවත්නා ආරක්ෂක හා සෞඛ්‍යසම්පන්න කාර්යපටිපාටිගේ සාර්ථකත්වය වෙනුවෙන් හවුලේ වගකීම දරයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය කාර්ය මණ්ඩලයේ සමාගමයේ නිදහස පිළිගනියි.

සමාජය →

කුමනාකාරයකින් හෝ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පාහේ ජීවිතවලට බලපෑමක් ඇති කරන බැංකුවක් ලෙස ප්‍රචාර සමග ඇති බැඳීම ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙසත් අපගේ මෙහෙයුම්වල තීරසාරභාවයේ අඩිතාලම ලෙසත් හඳුනා ගන්නෙමු. අප සමග ගනුදෙනු කරන ජනතාවගේ ජීවිතවල වෙනසක් කිරීමට අපි උත්සාහ කරමු.

ශ්‍රී ලංකාවේ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද ක්‍රියාත්මක වන බැංකු ශාඛා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල හා පාසල් බැංකුකරණ ඒකකවලින් සැදුම්ලත් රට පුරාම විහිදුනු ජාලා සමූහක් හරහා අපි ක්‍රියාත්මක වෙමු. දේශීය ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධවීම හා සමාජයීය වශයෙන් වගකීමක් ඇති සංයුක්ත ආස්ථිතයක් ලෙස බැංකුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම ඉලක්ක කර ගත් ඉතා පුළුල් ආයතනික සමාජයීය වගකීම් මුල්පිරීම් මාලාවක් ආයතනය සතුය. ඉහළම මට්ටමේ ප්‍රජා සහභාගිත්වය හා පිළිගැනීම අපගේ තීරසාර පැවැත්ම සඳහා ඉතා වැදගත් බවට අපි දැඩි ලෙස විශ්වාස කරමු.

බැංකුවේ සමාජයීය වගකීම් පිළිබඳ විශේෂ අවධානය යොමු වූ ක්ෂේත්‍රයන්ට අධ්‍යාපනය ඇතුළත් වේ. බැංකුවේ මෙහෙයුම්වලදී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය හා එදාදී අභ්‍යන්තර පාලන ක්‍රමයක් පිහිටුවා ඇත. එමෙන්ම අල්ලස, දූෂණය හා වංචාව යන අවදානම් අවම කිරීම පිණිස සියලුම අවදානම් කාණ්ඩ ආවරණය කරමින් අපගේ අවදානම් කළමනාකරණ කාර්යය ද ශක්තිමත් කර ඇත. සෑම ශාඛාවකටම හා අංශයකටම සම්බන්ධීකරණ නිලධාරීන් පත් කර ඇති අතර අවදානම් හා

අනුකූලතා සම්බන්ධයෙන් ඔවුන්ට අදාළ කටයුතු සම්බන්ධයෙන් අවදානම් හා අනුකූලතා අංශ ප්‍රධානී වෙත සෘජුවම වාර්තා කරනු ලැබේ.

ළදරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා වූ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන පුළුල් නිෂ්පාදන හා සේවා මාලාවක් අපි පිරිනමන්නෙමු. මේ අනුව සාකච්ඡා කිරීමේදී ඉතුරුම් සඳහා හැකියාව තිබුනද විධිමත් බැංකු අංශය සමග ගනුදෙනු කිරීමට නොකැමති අඩු ආදායම් කාණ්ඩය ඉලක්ක කර ගත් නිපැයුමක් වන ඉතුරුම් ආයෝජන කව ඉතුරුම් යෝජනා ක්‍රමය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නිපැයුම් වගකීම →

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව හා එහි ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීමේ පහසුව සමග පාරිභෝගිකයින් අතීතයින්ම 'දැනුවත් වී' සිටින අතර නිපැයුම් හා සේවා මිල දී ගැනීමේ දී හොඳින් දැනුවත් වූ තීරණ ගැනීමට වඩාත් කැමැත්තක් දක්වයි. සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධිය වැඩිවීමත් එම සමාජ මාධ්‍යවල සහ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් එක්වූ කණ්ඩායමෙහි බලපෑමත් හේතුකොටගෙන අභ්‍යන්තරයට පත් ගනුදෙනුකරුවන්ගේ දුක්ගැන්වීලි ප්‍රසිද්ධියට පත් කිරීමට හෝ නිපැයුම් තොරතුරු ඔවුන් නොමග යවන සුළු වූයේ නම් ඊට එරෙහිව නෛතික පියවර ගැනීමට නව මාර්ග විවෘත කර ඇත.

ගනුදෙනුකරුවන්ගෙන් වැඩි පිරිස මූල්‍ය පිළිබඳ දැනුවත් නොවන අතර එබැවින් මූල්‍ය නිපැයුම් හා සේවාවන් සංකීර්ණ ඒවා ලෙසට දකිති. එබැවින් සාමාන්‍ය පුද්ගලයෙකුට පවා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වන ආකාරයෙන් නිවැරදි හා අදාළ තොරතුරු සැපයීමට බැංකුව වැඩි සැලකිල්ලක් දක්වයි. නිපැයුම් හා සේවා ප්‍රචාරණය, ප්‍රවර්ධනය හා අනුග්‍රහය ඇතුළු සියලුම ආකාරයේ මහජන සන්නිවේදන කටයුතුවලදී අදාළ සියලුම නීති, නියෝග, වර්ග සංග්‍රහ හා ආචාර ධර්ම නියම දැඩි ලෙස අනුගමනය කරනු ලබන බවට අපගේ අලෙවිකරණ සන්නිවේදන මාර්ගෝපදේශ සහතික වෙයි.


ආරක්ෂක ප්‍රමිති හා පාරිසරික කටයුතුවලට සම්බන්ධ ගැටළු නොමැති තත්ත්වයකදී, ගනුදෙනුකරුවන්ට හැකි උපරිම ප්‍රතිලාභ ලබා දෙන නිපැයුම් හා සේවා පිරිනැමීම හා එම පිරිනැමීම සිදු කරන ආකාරය හා පිරිනැමීම කිසිදු ආකාරයකින් නොමග යවන සුළු නොවන බවට සහතික කර ගැනීම නිපැයුම් වගකීමට ඇතුළත් වේ. එමෙන්ම මූල්‍යමය මෙන්ම වෙනත් ආකාරයකින් ගනුදෙනුකරුගේ පුද්ගලිකත්වය උල්ලංඝනය වේ නම් ඒ තුළින් දඩ, දඩුවම් මෙන්ම කීර්තිය අහිමිවීම වැනි ප්‍රතිඵල පවා ලැබීමේ හැකියාව පිළිබඳව අපි දැනුවත්වී සිටිමු. එබැවින් අපි ගනුදෙනුකරුගේ පුද්ගලිකත්වයට ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර රහස්‍යභාවය සුරකින බවට සේවකයින් විසින් දුන් දිවුරුමක් ඇතුළත් ආරක්ෂක පද්ධති හා කාර්යපටිපාටි පවත්වා ගෙන යන්නෙමු.





කළමනාකාරිත්ව සාකච්ඡා හා විශ්ලේෂණ

අභ්‍යන්තර ප්‍රාග්ධන නිමැවුම -	49
- මූල්‍ය ප්‍රාග්ධනය -	49
- ආයතනික ප්‍රාග්ධනය -	58
බාහිර ප්‍රාග්ධන සැදුම -	59
- ආයෝජක ප්‍රාග්ධනය -	59
- පාරිභෝගික ප්‍රාග්ධනය -	60
- සේවක ප්‍රාග්ධනය -	65
- සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය -	69



අභ්‍යන්තර ප්‍රාග්ධන නිමැවුම →

මූල්‍ය ප්‍රාග්ධනය →

2014 දෙසැම්බර් 31 දින අවසන් වූ වසරට අදාළ කාර්යසාධනය මෙතෙක් බැංකුව විසින් වාර්තා කරන ලද ඉහළම කාර්යසාධනය වූ අතර කෙණ්‍යය තුළ ශක්තිමත් වෙළඳපොළ ස්ථානයක් අත්කර ගැනීමට එමගින් හැකි විය. බැංකුව වෙනුවෙන් සකස් කරන ලද 2014-16 ව්‍යාපාරික සැලැස්මෙහි ඇතුළත් ව්‍යාපාරික උපායමාර්ග සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇති බව මෙම ප්‍රතිඵලය මගින් මනාව පිළිබිඹු වේ.

2014 වසරට අදාළ මූල්‍ය කාර්යසාධනයෙහි සාරාංශයක් පහත දැක්වේ:

	2014 රු. මිලියන	2013 රු. මිලියන	වර්ධනය රු. මිලියන	වර්ධනය %
දළ ආදායම	77,890	65,573	12,317	18.78
සමස්ථ මෙහෙයුම් ආදායම්	25,178	11,399	13,779	120.88
භානිකරණ අලාභ ප්‍රතිපාදන	3,476	1,380	2,096	151.88
වියදම්	9,194	7,116	2,078	29.20
එකතුකළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු	2,036	624	1,412	226.28
බදු පෙර ලාභය	10,472	2,278	8,193	359.50
බදු	3,605	1,095	2,510	229.22
බදු පසු ලාභය	6,867	1,184	5,683	479.98


ආදායම →

2013 වසරේදී රු. මිලියන 65,573 ක් වූ බැංකුවේ දළ ආදායම 2014 වසරේදී රු. මිලියන 77,890 දක්වා, එනම් 19% කින් ඉහළ ගොස් ඇත. ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ:

	2014		2013	
	රු. මිලියන	එකතුව (%)	රු. මිලියන	එකතුව (%)
පොළී ආදායම	74,023	95.03	64,248	97.98
ගාස්තු හා කොමිස් ආදායම	356	0.46	228	0.35
වෙළඳපළ ගනුදෙනුවලින් ලද ලාභ/පාඩු	1,905	2.45	857	1.31
මූල්‍ය ආයෝජනවලින් ලැබූ ලාභ/පාඩු	1,349	1.73	-	-
වෙනත් මෙහෙයුම් ආදායම්	258	0.33	240	0.37
සමස්ථ දළ ආදායම	77,890	100.00	65,573	100.00

දළ ආදායම හා එහි සංයුතිය

[රු. මිලියන]



පොළී ආදායම බැංකුවේ දළ ආදායමෙන් 95% කි. සමස්ථයක් වශයෙන් ගත් කල බැංකුවේ පොළී ආදායම 2013 වසරට වඩා රු. මිලියන 9,775 කින්, එනම් 15% කින්, ඉහළ ගොස් ඇති අතර, මීට බලපෑ මූලික හේතුව වූයේ රාජ්‍ය සුරැකුම්පත් වලින් ලද පොළී ආදායම ඉහළ යෑමයි. බැංකුව ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවෙන් ලබාගත් අරමුදලෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් නිකුතුවේ ඉලක්කගත ව්‍යාපෘතිවලට යොමු කරන තෙක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙහි ප්‍රතිඵලයක් බව කිව හැකිය. විශේෂ ව්‍යාපෘති ණය වලින් ලද පොළී ආදායමද මීට අමතරව මේ සඳහා දායක වී තිබේ.

2013 වසරේදී රු. මිලියන 228 ක්ව පැවති ගාස්තු හා කොමිස් ආදායම 2014 වසරේදී රු. මිලියන 356 ක් දක්වා 56% කින් ඉහළ ගොස් ඇත. ඊට බලපෑ ප්‍රධාන හේතු ලෙස ATM යන්ත්‍ර භාවිත කිරීම වෙනුවෙන් පාරිභෝගිකයින්ගෙන් ගාස්තුවක් අය කිරීම ඇරඹීම හා විදේශ මුදල් ආශ්‍රිත සේවා සඳහා එතෙක් අය කරනලද සේවා ගාස්තුව ඉහළ දැමීම මෙන්ම, ගනුදෙනු සංඛ්‍යාවද ඉහළ යාමක් දැකිය හැකි වීමයි. කෙසේවෙතත්, MasterCard හා Visa හර කාඩ්පත් ගනුදෙනු වෙනුවෙන් ගෙවූ ගාස්තු ඉහළ යාම හේතුවෙන් එකී ලාභ තරමක් දුරට හිලවීය.

ආදායම් මූලාශ්‍ර කිහිපයකම සිදුවූ වර්ධනයන් නිසා 2014 වසරේ වෙළඳපළ ගනුදෙනුවලින් ලද ආදායමද දෙගුණ විය. එම මූලාශ්‍ර අතර ලාභාංශ ආදායම, වෙළඳපළ බැඳුම්කර විකිණීමෙන් ලද ආදායම (පොළී අනුපාත පහත බැසීම හේතුවෙන් මෙහි මිල ගණන් ඉහළ යන ලදී) ආදිය ඒ අතර වෙයි. සමස්ථයක් ලෙස ගත්කල, සමාගමේ හිමිකාරිත්ව ආයෝජන කළඹෙහි සාධාරණ අගය 2014 වසරේදී වර්ධනය විය.

මූල්‍ය ආයෝජන නිසා ලැබුණු රු. මිලියන 1,349 ක ලාභයද 2014 වසරේ ආදායමට ඇතුළත් විය. 2013 දෙසැම්බර් 31 වන විට සම්පූර්ණයෙන්ම භානිකරණ අලාභයට ලක්ව තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයිනස් ලිමිටඩ්හි ආයෝජන විකිණීමෙන් ලැබුණු උපලබ්ධි ලාභය මීට අදාළ විය. එසේම, මූල්‍ය ආයෝජන විකිණීම සඳහා නම් කළ පැවති හිමිකම් කොටස් විකිණීමෙන් ලැබුණු ලාභයද මූල්‍ය ආයෝජන ලාභ ඉහළ යාමට හේතු විය.

මූලික වශයෙන්ම පසුගිය වසර හා සන්සන්දනාත්මකව බැලීමේදී 2014 වසරේ ශුද්ධ පොළී ආදායමෙහි සිදුවූ 112% ක ඉහළ යාම හේතුවෙන් 2013 දී රු. මිලියන 11,399 ක්ව පැවති බැංකුවේ සමස්ථ මෙහෙයුම් ආදායම රු. මිලියන 13,779 කින්, එනම්, රු. මිලියන 25,178 දක්වා ඉහළ යන ලදී. මෙය, පසුගිය වසර හා සැසඳීමේදී බැංකුවේ පොළී ආදායමෙහි සිදුවූ 15% ක වර්ධනය හා 3% ක පොළී වියදම් පහත වැටීම නිසා ඇතිවූ තත්ත්වයකි.


ශුද්ධ පොළී ආදායම →

බැංකුවේ ප්‍රධාන පොළී ආදායම් මූලාශ්‍ර වූයේ අනෙකුත් ගනුදෙනුකරුවන්ට දුන් ණය හා අනෙකුත් ලැබීම් හා කල්පිරෙනතෙක් රඳවාගෙන ඇති මූල්‍ය ආයෝජන (held-to-maturity) ආදියෙනි. 2014 වසරේ අවසන් කාර්තුව වන විට ආයතනික මට්ටමේ ණයදීම් වැඩි වශයෙන් සිදුව ඇති අතර උකස් අත්තිකාරම්වල සාමාන්‍ය වර්ධනය නිසා සිල්ලර වෙළඳ ව්‍යාපාරික (Retail Trading) කළමනාකරණය දක්නට ලැබුණි. මෙහිසා, ණයවලින් ලද පොළී ආදායම හා ලැබියයුතු මුදල් ආශ්‍රිතව දැකිය හැක්කේ 2.4%ක පමණ සුළු වර්ධනයක් වන අතර 2013 වසර හා සැසඳීමේදී එය රු. මිලියන 21,750 සිට රු. මිලියන 22,277 දක්වා ඉහළ ගොස් ඇත. ඉහත පරිච්ඡේදවල විස්තර කර ඇති පරිදි කල් පිරෙන තෙක් රඳවාගෙන ඇති මූල්‍ය ආයෝජන (held-to-maturity) 2013 වර්ෂයේ තිබූ රු. මිලියන 40,010 සිට 2014 වර්ෂයේ රු. මිලියන 49,898 දක්වා 25% කින් ඉහළ ගොස් ඇත.

2013 සැප්තැම්බර් හා 2014 සැප්තැම්බර් මාසවල නිකුත් කරනලද ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව ඔස්සේ බැංකුව විසින් ණයට ගන්නා ලද අරමුදල් සඳහා වූ පොළී වියදම් පසුගිය වසර හා සසඳනවිට රු. මිලියන 6,417 කින් ඉහළ ගොස් ඇත. පාරිභෝගික තැන්පතු සඳහා වන පොළී අනුපාත පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් පාරිභෝගිකයන්ට අදාළ පොළී වියදම්ද පසුගිය වසරට වඩා රු. මිලියන 7,916 කින් අඩු වීම ඉහළ ගිය මූල්‍ය පිරිවැය හිලවී කිරීමට සමත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2013 වසරේදී රු. මිලියන 54,141 ක් ලෙස පැවති බැංකුවේ පොළී වියදම් 2014 වසරේදී රු. මිලියන 52,642 දක්වා 3% කින් පහත බැස ඇතිබව නිරීක්ෂණය කළ හැක.

පොළී ආදායම හා පොළී වියදම

[රු. මිලියන]




භානිකරණ අලාභ →

උකස් අත්තිකාරම් කළමනාකරණය අදාළ සුරක්ෂිතතාවය ස්ඵර්ණාභරණ වන හෙයින් රත්මවල වෙළඳපල අගය පහත බැසීම 2014 වසරේදී බැංකුවට මුහුණ පාන්නට වූ ප්‍රධාන අභියෝගවලින් එකක් විය. මේ නිසා, රත්ම මිල පහත බැසීමෙහි ප්‍රතිඵලයක් ලෙස භානිකරණ ප්‍රතිපාදන රු. මිලියන 2,096 කින් ඉහළ නංවන්නට සිදු විය. පසුගිය වසරේ සම්පූර්ණ ණය හා අනෙකුත් ලැබිය යුතු මුදල් වෙනුවෙන් වෙන් කරන්නට සිදු වූ රු. මිලියන 1,380 සමඟ සන්සන්දනය කිරීමේදී 2014 වසරේදී ඒ සඳහා රු. මිලියන 3,476 ක භානිකරණ ප්‍රතිපාදනයක් වෙන් කරන්නට බැංකුවට සිදු විය. එපමණක්ද නොව, රු. මිලියන 1,444 ක සම්පූර්ණ ණයවලට අදාළ පොලිය අත්හැර දමන්නටද බැංකුවට සිදු විය.

භානිකරණ ගාස්තු

[රු. මිලියන]



මෙහෙයුම් වියදම් →

2013 වසරේ රු. මිලියන 7,116 ක් වූ බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් 2014 වසරේදී 29% කින්, එනම් රු. මිලියන 9,194 දක්වා ඉහළ යන ලදී. නව බඳවා ගැනීම් හා 2014 දෙසැම්බර් 31 දිනට සිදු කෙරුණු ආයුගණක තක්සේරුවක් හරහා සේවක ප්‍රතිලාභ වෙනුවෙන් දැක්වූ දායකත්වයද කාර්ය මණ්ඩල වියදම් ඉහළ නැංවීමට හේතු වන ලදී. අනෙකුත් වියදම් ඉහළයාමට බලපෑ මූලික හේතුව වූයේ පූර්ව ගෙවීම්ක වශයෙන් මහා භාණ්ඩාගාරයට ගෙවූ රු. මිලියන 8,000 ක විශේෂ ගාස්තුව සඳහා වාර්ෂික අයකිරීම් ලෙස රු. මිලියන 1,333 ක් බැගින් 2014 සිට 2019 දක්වා වර්ෂ 6ක කාලයක් ආදායම් ප්‍රකාශයට ගැලපීමයි.

බදු →

එකතු කළ අගය මත බදු සහ ආදායම් බදු මෙහෙයුම් ලාභයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් 21.5% සිට 16% දක්වා සහ 38% සිට 29% දක්වාද පහත වැටුණි. 2011 සහ 2012 වසරවලට අදාළ හිඟ බදු මුදලක් ගෙවන්නට සිදුවීම නිසා 2013 වසරේදී අසාමාන්‍ය වශයෙන් ඉතා ඉහළ බදු ප්‍රමාණයක් දක්නට ලැබේ.

ශුද්ධ ලාභය →


පොළී අනුපාත පහත බැසීමත් සමගම මූල්‍ය ආයෝජන උපලබ්ධි කිරීම හා වෙළඳපළ ආයෝජන උපලබ්ධි කිරීම තුළින් සැලකිය යුතු මට්ටමේ ලාභයක් ඉපැයීමට බැංකුවට හැකි වූ අතර, 2014 දෙසැම්බර් 31 න් අවසන්වූ වසර සඳහා මෙතෙක් උපයන ලද ඉහළම ශුද්ධ ලාභය වන රු. මිලියන 10,472 ක බදුවලට පෙර ලාභයක් හා රු. මිලියන 6,867 ක ශුද්ධ ලාභයක් ඉපයීමට ඉන් සුවිශාල සහායක් ලැබිණ. පසුගිය වසරේ බැංකුවේ කොටසක ඉපයීම වූ රු. 3.70 හා සැසඳීමේදී 2014 වසරේදී එය කොටසකට රු. 21.46 ක් ලෙස වාර්තා විය.

අනෙකුත් විස්තීර්ණ ආදායම් →

පසුගිය වසරේ රු. මිලියන 284 ක් ලෙස වාර්තා වූ අනෙකුත් විස්තීර්ණ ලාභය (බදු අඩු කළ පසු) සමග බලන විට 2014 වසරේදී රු. මිලියන 1,745 ක අනෙකුත් විස්තීර්ණ පාඩුවක් (බදු අඩු කළ පසු) ලැබීමට බැංකුවට සිදු විය. ආයු ගණක තක්සේරුව හරහා වූ නිශ්චිත සේවක ප්‍රතිලාභ විශ්‍රාම වැටුප් සැලැස්මෙහි ශුද්ධ ලාභ/අලාභ සහ විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම් ආශ්‍රිතව ලබාගත් සාධාරණ අගය කිරීම මතවූ ලාභ/අලාභ හා මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් මත ලාභ/අලාභ යන සියල්ල මත මෙම ශුද්ධ ප්‍රතිඵලය ලැබුණි.

ලාභය

[රු. මිලියන]




රජය වෙත දැක්වූ දායකත්වය →

විශාල වශයෙන් ලාභ ඉපයීම යනු මහා භාණ්ඩාගාරය වෙත අති විශාල මූල්‍ය දායකත්වයක් බැංකුව විසින් සිදු කිරීමයි. එනම්, රු. මිලියන 1,745 ක එකතු කළ අගය මත බදු; රු. මිලියන 291 ක ජාතිය ගොඩනැගීමේ බදු; රු. මිලියන 3,606 ක ආදායම් බදු; රු. මිලියන 1,333 ක විශේෂ ගාස්තුව, ජාතික රක්ෂණ භාරකාර අරමුදල සඳහා රු. මිලියන 69 ක් ගෙවීම සහ 2014 දෙසැම්බර් 31 න් අවසන්වූ වසර සඳහා වූ ලාභයෙන් ලාභාංශ ලෙස ගෙවූ මුදල රු. මිලියන 4,000 ක වශයෙන් දැක්විය හැක.

රජය වෙත දැක්වූ දායකත්වය

[රු. මිලියන]



රජය වෙතින් ලැබුණු මූල්‍ය සහයෝගය →

රජයේ මූල්‍ය සහයෝගයක් බැංකුව වෙත නොලැබුණි.

කෙසේවෙතත්, දේපල මිලදී ගැනීම හා නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා සහන පොළී අනුපාත යටතේ රජයේ සේවකයන්ට ණය ලබා ගතහැකි යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම ණයවලට සහනදායී පොළියක් අයකරන හෙයින්, පවතින පොළී අනුපාතය සහ සහන පොළී අනුපාතය අතර ඇති වෙනස ණය ලබා ගන්නා පුද්ගලයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් බැංකුව වෙත නැවත ගෙවනු ලැබේ. මෙය, රජය විසින් සිය උපායමාර්ග ක්‍රියාත්මක කර ගැනීම පිණිස රජයේ සේවකයන් වෙනුවෙන් සපයාදී ඇති පහසුකමකි.

මීට අමතරව, විශ්‍රාමලත් රජයේ සේවකයන් වෙනුවෙන් බැංකුව විසින් පරිවර්තිත විශ්‍රාම වැටුප් අරමුදලක් සඳහාද පුද්ගලික ණය තුළින් මූල්‍ය දායකත්වය දක්වන අතර ඊට අදාළ පොළී මුදල ගෙවනු ලබන්නේද රජය විසිනි.

මූල්‍ය තත්ත්වය →

2014 දෙසැම්බර් 31 වන විට පෙර නොවූ විරූ තරමේ ශක්තිමත්භාවයක් අත්කර ගැනීමට බැංකුව සමත්ව තිබිණ. පාරිභෝගික තැන්පතු ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ක්‍රියාකාරකම් හරහා අරමුදල් උත්පාදනය හා ආදායම් උත්පාදනය ආදී උපක්‍රම හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එහි ඉහළම වාර්ෂික කාර්යසාධනයක් ළඟාකර ගන්නා ලදී.

	2014 රු. මිලියන	2013 රු. මිලියන	වර්ධනය %
සමස්ථ වත්කම්	779,466	654,368	19.11
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	554,150	502,016	10.39
ණය ගැනීම්	191,103	120,434	58.68
වෙනත් වගකීම්	10,953	9,700	12.92
හිමිකම් හා සංචිත	23,260	22,218	4.69
සමස්ථ හිමිකම් සහ වගකීම්	779,466	654,368	19.11


වත්කම් →

2013 වසරේදී රු. මිලියන 654,368 ක වටිනාකමකින් යුක්තවූ බැංකුවේ සමස්ථ වත්කම් ප්‍රමාණය 2014 වසරේදී රු. මිලියන 779,466 දක්වා වර්ධනය විය. සමස්ථයක් ලෙස ගත් කල, බැංකු ක්‍ෂේත්‍රය තුළ දැකිය හැකි 17.35% ක වර්ධන වේගය සමග සසඳා බලන විට 19.11% ක වර්ධනයක් ළඟාකර ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් ප්‍රකට කර ඇති බව පැහැදිලි වේ.

	2014 රු. මිලියන	එකතුව %	2013 රු. මිලියන	එකතුව %
කල් පිරෙන තෙක් රඳවාගෙන ඇති මූල්‍ය ආයෝජන	510,341	65.5	432,465	66.1
ගනුදෙනුකරුවන්ට දුන් ණය හා අනෙකුත් ලැබිය යතු දෑ	216,162	27.7	158,870	24.3
වෙළෙඳාම සඳහා දරාසිටින මූල්‍ය වත්කම්	7,431	1.0	13,808	2.1
විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම්	4,037	0.5	2,926	0.5
දේපල, පිරිසත හා උපකරණ සහ වෙනත් වත්කම්	41,494	5.3	46,299	7.0
මුළු වත්කම්	779,466	100.0	654,368	100.0

සමස්ථ වත්කම්

[රු. බිලියන]




2014 දෙසැම්බර් 31 වනවිට බැංකුව සතු කල්පිරෙන තුරු රඳවා ගන්නා මූල්‍ය ආයෝජන බැංකුවේ සමස්ත වත්කම්වලින් 65% ක් ලෙස පැවති අතර එය ගෙවුණු වසරට ඉතා සමීප තත්ත්වයකි (66%). 2013 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 432,465 ක් ව පැවති කල් පිරෙනතුරු රඳවා ගන්නා මූල්‍ය ආයෝජන ප්‍රමාණය 2014 වසරේ එම කාලයම වන විට රු. මිලියන 510,341 ක් දක්වා 18% කින් ඉහළ යන ලදී. මෙම වර්ධනය සඳහා බලපෑ මූලික හේතුව වූයේ 2014 වසරේදී සිදු කළ ඇමරිකන් ඩොලර් මිලියන 250 ක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවයි. ඉන් ලද අරමුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරන ලදී.

ජාත්‍යන්තර බැඳුම්කරය මතවූ විනිමය අනුපාත අවදානම අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එළඹී හුවමාරු (SWAP) ගිවිසුම හේතුවෙන් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල අගය 2014 වසර අගදී රු. මිලියන 2,880 ක් වූ අතර, 2013 වසරේදී එහි අගය රු. මිලියන 5,119 විය.

කල් පිරෙන තුරු රඳවා ගන්නා ලද මූල්‍ය ආයෝජන

[රු. මිලියන]



ගනුදෙනුකරුවන්ගේ ලැබිය යුතු ණය හා අනෙකුත් ලැබීම් රු. මිලියන 158,870 සිට රු. මිලියන 216,162 දක්වා 36% කින් ඉහළ නගන ලදී. ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව යටතේ සැලසුම් කළ ණය නිකුත් කිරීම හා යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් වූ ව්‍යාපෘති ණය ලබාදීමද 2014 වසරේදී ආයතනික ණය කළඹ වර්ධනයවීම කෙරෙහි මූලික වශයෙන් බලපාන ලදී. නිවාස ණය, පුද්ගලික ණය හා රථ වාහන ණය සඳහා පැවති ඉල්ලුම ඉහළයාම හේතුවෙන් සිල්ලර වෙළඳ ණය කළඹ ආශ්‍රිතව වර්ධනයක් දැකිය හැකි වුවද උකස් ණය කළඹට අදාළ සාමාන්‍ය වර්ධනය හේතුවෙන් එය හිලවී විය. මේ අතර, 2013 වසර හා සසඳනවිට, බැංකුවලින් ලැබිය යුතු ණය සහ අය විය යුතු මුදල්ද 13% කින් පහත බසින ලද අතර ඊට බලපෑ හේතුව වූයේ ඉහළ වෙළඳපල ද්‍රවශීලතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස ණය පොළී අනුපාතය පහත බැසීමයි.

වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් බැංකුව විසින් සිය ණය නේරීමේ හා තක්සේරු කිරීමේ හැකියාවන් කෙරෙහි විධිවිධාන ක්‍රියාත්මක කරනු ලැබුවද පහත වැටෙමින් පැවති රත්‍රණ මිලදීම බලපෑම යටතේ උකස් අත්තිකාරම් නොගෙවා සිටීම හේතුවෙන් සමස්ත අක්‍රීය ණය අනුපාතය ක්ෂේත්‍රයේ සාමාන්‍ය අනුපාතයට වඩා ඉහළ මට්ටමක පැවතුනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2014 දෙසැම්බර් 31 වනවිට බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 7.38% ක් ලෙස පැවති අතර, 2013 දෙසැම්බර් 31 වනවිට එය පැවතියේ 6.6% වශයෙනි.

වගකීම් →

ක්ෂේත්‍රයේ වර්ධනයට අනුරූපවන පරිදි, 2013 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 501,890 ක් ලෙස පැවති බැංකුවේ තැන්පතු පදනම 2014 වසරේදී රු. මිලියන 554,060 දක්වා 10.4% කින් වර්ධනය වී ඇත. 2014 වසර අවසානය වනවිට බැංකුවේ කාලීන තැන්පතු හා ඉතිරිකිරීම් තැන්පතු මිශ්‍රය අඩු තැන්පතු පිරිවැයක් සහිත ඉතිරිකිරීම් තැන්පතු දක්වා වෙනස්ව ඇති අතර වඩා හොඳ ශුද්ධ පොළී ආන්තිකයක් ළඟාකර ගැනීමට සඳහා එය දායක වී තිබේ.


	2013 දෙසැම්බර් 31		සංවර්ධනය		2014 දෙසැම්බර් 31	
	රු. මිලියන	එකතුව %	රු. මිලියන	වර්ධන %	රු. මිලියන	එකතුව %
ඉතිරිකිරීම් තැන්පතු	115,252	24	26,333	23	141,585	26
කාලීන තැන්පතු	364,568	76	33,068	9	397,636	74
ගෙවිය යුතු පොළිය	22,070				14,840	
මුළු තැන්පතු	501,890		59,401		554,060	

බැංකුවේ අනෙකුත් ණයගැනීම් අතර, ඩොලර් බැඳුම්කරයෙන් රු. මිලියන 134,273 ක් ලබා ගැනීම (2013 දෙසැම්බර් 31 වන විට මෙය රු. මිලියන 100,148 ක් විය) හා රුපියල් මිලියන 56,829 ක් වටිනා සුරැකුම් ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් මත විකුණා දමන ලදී. (2013 දෙසැම්බර් 31 වන විට මෙය රු. මිලියන 20,285 ක් විය). 2013 වසරේදී නිකුත් කරන ලද 8.875% පොළී අනුපාතය යටතේ පස් අවුරුදු ඇමරිකන් ඩොලර් මිලියන 750 ක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවට අමතරව 2014 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 250 ක් වටිනා පස් අවුරුදු ජාත්‍යන්තර බැඳුම්කරයක් නිකුත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ හරිත සාමාන්‍ය ණය ගැණුම් පිරිවැය පහත වැටුණි. 2014 වසර අවසානය වන විට නැවත මිලදී ගැනීමේ ගිවිසුම මත සිදු කරන ලද ණය ගැනීම් ඊට පෙර වසරට සාපේක්ෂව 180% කින් ඉහළ ගොස් ඇත. දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද රු. මිලියන 18,576 ක ව්‍යාපෘති ණය මීට මූලික වශයෙන්ම බලපා ඇත.

2014 දෙසැම්බර් 31 දින වන විට අනෙකුත් වගකීම් වල ප්‍රධාන වශයෙන් ඇතුළත්වූ සේවාවසාන ප්‍රතිලාභ වෙනුවෙන් 2014 දෙසැම්බර් 31 දින වන විට ආයුගණක තක්සේරුවක් හරහා නිර්ණය කරන ලද රු. මිලියන 5,923 ක මුදල (දායක නොවන විග්‍රාම වැටුප් වගකීම්, විග්‍රාම වැටුප් අරමුදල II, පාරිතෝෂික මුදල් සහ විග්‍රාමික වෛද්‍යාධාර වගකීම් ආදිය වෙනුවෙන්) හා ගෙවිය යුතු බදු ආදියයි.

මූල්‍ය ව්‍යුහය

[රු. මිලියන]




හිමිකම් හා සංචිත →

බැංකුවේ තනි කොටස් හිමිකරු වන මහා භාණ්ඩාගාරය වෙත රු. මිලියන 4,000 ක මූල්‍ය දායකත්වයක් සිදු කිරීමෙන් සහ අනෙකුත් ව්‍යවස්ථාපිත මූල්‍ය බෙදාහැරීම්වලින් අනතුරුව, 2013 දෙසැම්බර් 31 දින වන විට රු. 22,217 ක් ලෙස පැවති බැංකුවේ හිමිකම් 2014 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 23,260 දක්වා 4.7% කින් වර්ධනය වී ඇත.

එසේම, 2014 වසර සඳහා පිහිටුවා තිබුණු ප්‍රධාන ඉලක්ක සියල්ලම සාක්‍ෂාත් කර ගැනීමට බැංකුව සමත් වූ අතර 3% ක ශුද්ධ පොලී ආන්තිකයක් (2013 - 1.7%), රු. 21.46 ක් වූ කොටසක ඉපැයුම් (2013 - රු. 3.70), 44.5% ක පිරිවැයට ආදායම් අනුපාතයක් (2013 - 67.7%) සහ 91.5% ක ද්‍රවශීලතා අනුපාතයක් (2013 - 92.7%) ළඟාකර ගැනීමට හැකි විය.

පිරිවැයට ආදායම අනුපාතය

[%]



බැංකුවේ නියාමන ප්‍රාග්ධනය මූලික ප්‍රාග්ධනයෙන් (පළමු පෙළ ප්‍රාග්ධනය) 20.5% ක් වූ අතර මුළු ප්‍රාග්ධන මට්ටම 19.0% ක්වූ අතර හා මෙම අනුපාතයන් අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පැවතුණි. 2014 වසරේදී බැංකුවේ ශුද්ධ ලාභ ඉහළ යාමත් සමග ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත 2013 වසරට වඩා වර්ධිත ස්වභාවයක් පෙන්නුම් කර ඇත.

සෘජු ආර්ථික වටිනාකම් උත්පාදනය සහ බෙදාහැරීම →


අගය එකතුකිරීම හා බෙදාහැරීම

ආදායම් ප්‍රභව හා උපයෝජනය

	2014 රු. මිලියන	2013 රු. මිලියන		2014 රු. මිලියන	2013 රු. මිලියන
අගය එකතු කිරීම			ආදායම් ප්‍රභව		
බැංකු සේවා මගින් ආදායම	74,023	64,248	පොළී	74,023	64,248
සේවා පිරිවැය	(52,642)	(54,141)	ගාස්තු හා කොමිස්	356	228
බැංකු සේවා මගින්වූ එකතුකළ අගය	21,380	10,107	වෙනත් ආදායම්	3,512	1,097
බැංකු නොවන කටයුතුවල ආදායම	3,798	1,292	එකතුව	77,890	65,573
(ප්‍රතිපාදන)/ප්‍රතිපාදන ලියාහැරීම	(3,476)	(1,380)			
	21,702	10,019	ආදායම් උපයෝජනය		
සේවකයින්ට කළ බෙදාහැරීම්			සේවා නියුක්තිකයන්: කාර්ය		
කාර්ය මණ්ඩල පිරිවැය	4,797	4,209	මණ්ඩලයට ගෙවූ වැටුප් හා		
රජයට			වෙනත් දීමනා	4,797	4,209
ආදායම් බදු	3,606	1,095	තැන්පත්කරුවන්ගේ පොලී	52,642	54,141
එකතු කළ අගය මත බදු	1,745	624	ණය සඳහා හානිකරණ අලාභ හා		
මූල්‍ය සේවා මත ජාතිය			අනෙකුත් අලාභ	3,476	1,380
ගොඩනැගීමේ බදු	291	-	වෙනත් වියදම්	4,467	2,518
ඒකාබද්ධ අරමුදලට දායක වීම්	4,000	3,000		65,383	62,248
රජය වෙත සිදුකළ විශේෂ ගෙවීම්	1,333	-	රජයේ බදුවලට හා අයකිරීම්වලට		
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට			පෙර ශුද්ධ ආදායම	12,508	3,326
දායකවීම	69	12			
	11,043	4,731	රජය		
ව්‍යාප්තිය හා වර්ධනය කිරීම සඳහා			එකතුකළ අගය මත බදු, ජා.ගො.		
රඳවා ගැනීම්			බද්ද හා ආදායම් බදු	5,642	1,719
ඉපැයීම්	5,558	745	ඒකාබද්ධ අරමුදල	4,000	3,000
ක්ෂයවීම්	304	334	රජයට ගෙවූ විශේෂ ගාස්තු	1,333	-
	5,862	1,079	ජාතික රක්ෂණ භාරකාර අරමුදලට		
	21,702	10,019	දායක වීම	69	12
				11,043	4,731
			සංචිත සඳහා	1,465	(1,406)
			එකතුව	77,890	65,573

එකතු කළ අගයේ බෙදීයාම


[%]



සේවකයින් වෙනුවෙන් බෙදාහැරීම්
 රජයට
 ව්‍යාපෘතිය සහ වර්ධනය සඳහා රඳවාගැනීම්

ආදායම් ප්‍රභව සහ උපයෝජනය

[රු. මිලියන]



පොළිය
 සේවා නියුක්තිකයන්ට වැටුප් සහ වෙනත් ගෙවීම්
 ගාස්තු හා කොමිස්
 තැන්පතුකරුවන්ගේ/සැපයුම්කරුවන්ගේ පොළිය
 අනෙකුත් ආදායම්
 ණය සඳහා හානිකරණ අලාභ සහ අනෙකුත් අලාභ
 අනෙකුත් වියදම්

එකතුවල ආර්ථික අගය

ආර්ථික අගය එකතු කිරීම ලෙස අදහස් වෙන්නේ කොටස් හිමියන්ගේ සමස්ත ආයෝජනයට අපේක්ෂිත ප්‍රතිලාභී අනුපාතය ඉක්මවා ගිය අතිරික්ත අගයක් නිර්මාණය වීමයි.

වර්ෂය අවසාන දිනට	2014 රු. මිලියන	2013 රු. මිලියන
ආයෝජනය කළ හිමිකම්		
කොටස් හිමියන්ගේ අරමුදල්	23,260	22,217
එකතු කළා: හානිකරණ අලාභ සඳහා සමුච්චිත ප්‍රතිපාදන	3,925	2,006
	27,185	24,223
ඉපයීම්		
බදු පසු ලාභය	6,867	1,184
එකතුකළා: හානිකරණ අලාභ හා ප්‍රතිපාදන	3,476	1,380
	10,342	2,564
මාස 12 බරතැබීමේ සාමාන්‍යය අනුව හිමිකම් පිරිවැය		
අවදානම් අධිකය සඳහා භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකයට 2%ක් එකතුකර	8.60	12.69
සාමාන්‍ය හිමිකම් පිරිවැය	2,337	3,074
එකතුවල ආර්ථික අගය	8,005	(510)

එන්. එස්. බී. සමූහය →

එන්. එස්. බී. අරමුදල් කළමනාකරණ සමාගම

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තනි හා සම්පූර්ණ හිමිකාරත්වයට අයත් එන්. එස්. බී. අරමුදල් කළමනාකරණ සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් ගනුදෙනු කිරීමෙහිලා පත් කරන ලද ප්‍රාථමික ගනුදෙනුකරුවන් 15 න් එකකි. 2014 වසරේදී මෙම සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් සඳහා වන විවිධාංගීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ණය සුරැකුම්පත් වෙනුවෙන් කොටස් විකුණුම්කරුවෙකු/තැරැඹිකරුවෙකු වශයෙන් කටයුතු කිරීම සඳහා බලපත්‍රයද, කොළඹ කොටස් වෙළඳපොළෙහි ණය සුරැකුම්පත් සඳහා වෙළඳ සාමාජිකත්වයද ලබාගන්නා ලදී.

මීට අමතරව, මෙම සමාගම විසින් එහි මව් සමාගම වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් මූලික වෙන්දේසිවලදී ලංසු තැබීම හා අරමුදල් හා සුරැකුම් පියවීම, තත්කාලීන දළ පියවුම් පද්ධතිය හරහා අරමුදල් හුවමාරුව මෙහෙයවීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ප්‍රතිපාර්ශ්ව වෙතින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙන් හෝ මිලදී ගැනීමෙන් ලද සුරැකුම් මධ්‍යම තැන්පතු පද්ධතියෙහි (CDS) නැවත තැන්පත් කිරීම සහ බැංකුවේ භාරකාරත්ව අරමුදල් කළමනාකාරිත්ව කටයුතු සඳහා භාරකාරත්ව සේවාව සැපයීම වැනි කටයුතුවල නියැලීම සිදුකරනු ලබයි.

2014 දෙසැම්බර් 31 වන විට මෙම සමාගම සතු වූ රාජ්‍ය සුරැකුම්පත් කළඹෙහි වටිනාකම රු. මිලියන 7,494 ක් විය. 2013 වසරේදී වාර්තා වූ රු. මිලියන 344 ක ශුද්ධ ලාභය සමග සැසඳීමේදී 2014 දෙසැම්බර් 31 දින වන විට සමාගම විසින් ළඟා කර ගන්නා ලද ශුද්ධ ලාභය රු. මිලියන 202 කි.

2014 දෙසැම්බර් 31 වන විට සමාගම සතුව පැවති ශුද්ධ වත්කම් වටිනාකම රු. මිලියන 1,915 ක් වූ අතර ඊට රු. මිලියන 1,765 ක් වූ රඳවාගත් ඉපැයුම් හා විශේෂ අවදානම් සංචිත මුදලද ඇතුළත් විය.

සමූහ කාර්යසාධනය

මෙම වසරේදී එන්.එස්.බී. සමූහය විසින් මෙතෙක් ළඟාකර ගන්නා ලද ඉහළම ශුද්ධ ලාභය වූ රු. මිලියන 10,764 ක බදුවලට පෙර ශුද්ධ ලාභයක් ලබා ගන්නා ලදී (2013 - රු. මිලියන 2,669). පසුගිය වසර සමග සසඳන විට මෙය 303% ක වර්ධනයකි. 362% ක වර්ධනයක් ප්‍රකට කරමින් රු. මිලියන 7,054 ක බදුවලට පසු ලාභයක් (2013 - රු. මිලියන 1,528) ලබා ගැනීමටද මෙම සමූහය සමත් විය.

ආයතනික ප්‍රාග්ධනය →

ආයතනික ප්‍රාග්ධනය විශාල වශයෙන් අස්පාශ්‍ය ස්වභාවයක් ගන්නා අතර එය මූල්‍ය ස්වරූපයක් නොගන්නා, එනම් පළපුරුද්ද හා මෙහෙයුම් කටයුතු දැනුම, යනාදී වශයෙන් සන්නම් නාමය හා පිළිගැනීම, අභ්‍යන්තර පද්ධති මෙන්ම වටිනාකම් උත්පාදනය කිරීම සඳහා බැංකුව විසින් යොදාගනු ලැබෙන අභ්‍යන්තර ආචාරධාර්මික ප්‍රමිතීන් යනාදියෙන් සමන්විත වේ. මූල්‍ය ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ඇදිය හැකි ආකාරයේ ඇගයුමක් මෙයට අදාළ කළ නොහැක. ඊට හේතුව වන්නේ ඉහත දී එකඟ සාධකයක් හෝ සන්නාමයක් කිරීමට අප අපොහොසත් වුවහොත් අපගේ අඛණ්ඩ ක්‍රියාකර්මය නිසි පරිදි සිදුකිරීමට අපහසු වීමයි.

ආයතනික දැනුම →

අප සතු ආයතනික දැනුම් සම්භාරය පදනම්ව ඇත්තේ අති විශේෂ උරුමයක් මත වේ. ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වශයෙන් වසර 180 ක් ඉක්මවමින් ඉතුරුම් හසුරුවමින් ලාංකිකයන්ට අපි සහාය වී ඇත්තෙමු. පසුගිය දශක හතර තුළ, පාසල් සිසුන්, තරුණ පරපුර, කාන්තාවන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් නව්‍ය ඉතිරිකිරීම් නිමවුම් සැපයීමට අපි පියවරක් තබා ඇත්තෙමු. අපගේ ඉහළ විධායක නිලධාරීන් බැංකුකරණ ක්ෂේත්‍රයේ වසර 20 කට අධික පළපුරුද්දකින් යුක්තවීම හා අප සතු ජ්‍යෙෂ්ඨ පරිපාලකයින්ගේ පළපුරුද්ද මනා සේවා පළපුරුද්ද පිළිබඳ කදිම නිදසුන් සපයයි.

එන්.එස්.බී. සන්නම්නාමය හා එහි වටිනාකම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන සන්නම් නාමය ශ්‍රී ලංකාවේ මහත් විශ්වාසයට බඳුන්වූ හා ඉතා හොඳින් දන්නා සන්නම් නාමයකි. Brand Finance Lanka ආයතනය විසින් දිවයිනේ හොඳම සන්නම් දහය අතරට අපගේ සන්නම් නාමය ඇතුළත් කර තිබේ. මිලියන 21 ක්වූ ශ්‍රී ලාංකීය ජනගහනය අතුරින් මිලියන 18 ක ගිණුම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන යාමෙන් එය ලංකාවේ ප්‍රමුඛතම ඉතුරුම් සන්නම බැව් නිරූපණය වේ. දින තුනේ සිට දහය දක්වා කාලයකින් ණය පහසුකම් සපයන මෙය ශ්‍රී ලංකාවේ උකස් ආයතන අතරින්ද පුරෝගාමියා වෙයි. සිය අවශ්‍යතාවය වන්නේ මුදල් ඉතිරිකිරීම හෝ ණයට ගැනීම වේවා, ඔවුන්ගේ පළමු වරණය අප විමද ආධුමිකයට කරුණකි.

2015 LBD වාර්ෂික සන්නාම උලෙලේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරින් පස්වැනි ස්ථානය දිනාගැනීමටද ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත් විය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ආවේණික අභ්‍යන්තර පද්ධති හා ක්‍රියාපටිපාටි →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව යනු පද්ධති නවෝත්පාදකයෙකි. අපි, සියලුම ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම් වෙනුවෙන් තමන්ටම ආවේණික තොරතුරු තාක්ෂණ යෙදුම් නිපදවා ගැනීමට සමත්වූ දකුණු ආසියාව පිහිටි බැංකු අතලොස්සක් අතරින් එකක් වෙමු. අප සතු අඩු පිරිවැයක් දරන තොරතුරු තාක්ෂණ පද්ධතිය මෙරට සියලු තැපැල් කාර්යාල පොදු පාලන ප්‍රමිතීන් හා පටිපාටිය වෙත යාකිරීමට සමත් වෙති. ගනුදෙනුකරුවන් ළඟටම පැමිණ POS යන්ත්‍ර මගින් තැන්පතු රැස් කරගන්නා ශ්‍රී ලංකාවේ එකම බැංකුවද අපි වෙමු.

ව්‍යාපාරික ආචාර ධර්ම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප සතු ප්‍රධානතම හර මූලධර්මයක් වන්නේ සදාචාර සම්පන්න ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරත වීමයි. අප විසින්ම පිහිටුවා ගන්නාලද මූලික හා සාම්ප්‍රදායික සුපැහැදිලි මූලධර්මවලට අනුගත වීමට අපි සෑම විටම ප්‍රේමිතව වන්නෙමු. අපි නිරන්තරයෙන් අප සතු අභ්‍යන්තර ප්‍රමිතීන්, නීති රීති හා පාලන යාන්ත්‍රණයන් සමාලෝචනය කරමින් අවශ්‍ය පරිදි යාවත්කාලීන කිරීමට කටයුතු කරන්නෙමු.

ආයතනික සංස්කෘතිය →

දිවයිනේ නන්දෙස විසිරී සිටින සමස්ත එන්.එස්.බී. කාර්යමණ්ඩලය බැංකුව වෙත මහත් බැඳීමකින් හා පක්ෂපාතීව කටයුතු කරන පිරිසකගෙන් සමන්විත වෙයි. පුද්ගල වගකීම හා සාමූහික තීරණ ගැනීම අප සෑමවිටම දිරිමත් කරන්නෙමු. මේ අතරම, අපගේ ආයතනික දැක්ම පිළිබඳ පොදු හැඟීමක් අප සියලු දෙනා තුළ පවතින අතර අවසාන වශයෙන් බැංකුවේ විධායක නිලධාරීන් ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ කණ්ඩායම් හැඟීම් ගොඩනැංවීම වෙතයි. බැංකුවේ විවිධ අංශ අතර හා විග්‍රාමික නිලධාරීන් හරහා සුභසාධන සමීති ප්‍රවර්ධනය කිරීම තුළින් ශක්තිමත් බැංකු කණ්ඩායම් බිහිකිරීම වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන්ම කැපවී සිටියි. මේ අතරම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රීඩා සමිතිය, බෞද්ධ සමිතිය, කලා කවය හා කිතුනු සංගමය ආදිය හරහා කණ්ඩායම් හැඟීම් ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකම් රැසක්ම වෙත අපි දිරි දෙන්නෙමු.

බාහිර ප්‍රාග්ධන සැදුම →

අවසානයේදී ව්‍යාපාරයක සාර්ථකත්වය මනිනු ලබන්නේ එහි උනන්දු පාර්ශවයන් වෙත ලබා දෙන වටිනාකමෙනි. පොදු ජනතාවගේ යහපත අරමුණු කරමින් රජය විසින් පිහිටුවන ලද බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සම්බන්ධයෙන් එම අගය දෙගුණයක් ඉහළින් පවතී.

විවිධ ක්‍රියාකාරකම්, සබඳතා හා බැඳීම් හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිය උනන්දු පාර්ශවයන් වෙත ලබා දී ඇති වටිනාකම නිසා බැංකුව වෙත බාහිර ප්‍රාග්ධනයක් බිහි කිරීම සඳහා මග පෑදී ඇත. මිලගට අපගේ සාකච්ඡා කේන්ද්‍රගත වනු ඇත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බාහිර ප්‍රාග්ධනය පිහිටුවා ගැනීමට වන අතර, ප්‍රධාන වශයෙන් ආයෝජක ප්‍රාග්ධනය, පාරිභෝගික ප්‍රාග්ධනය, සේවක ප්‍රාග්ධනය සහ සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය වැනි අංශ වෙතයි.

ආයෝජක ප්‍රාග්ධනය →

අපගේ බැංකුව රජයට අයත්, රජයේ අරමුදල් සහිත මූල්‍ය ආයතනයක් වුවද අපගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා කලින් කලට ආයතනික ආයෝජකයින්ගෙන් (මූලික වශයෙන්ම විදේශීය ආයතනවලින්) ණය ආධාර ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 3% ක් වූ කොටස් හිමියන්ගේ හිමිකම් සමග සැසඳීමේදී 2014 දෙසැම්බර් 31 වන විට අපගේ බැංකුවට හිමි මුදු අරමුදල් වලින් 17% ක්ම ලැබී ඇත්තේ මෙකී ණය දෙන ආයතන මගිනි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බැඳුම්කර හිමියන් අතර ලොව පුරා අතිශය පිළිගැනීමක් දිනාසිටින ආයතනික ආයෝජකයින් කිහිපයක්ම සිටී. වැදගත් ගෝලීය ආයෝජකයින් කිහිප දෙනෙකුම 2013 සැප්තැම්බර් මාසයේදී අප විසින් නිකුත් කරනලද ඇමරිකානු ඩොලර් මිලියන 750 ක බැඳුම්කර නිකුතුව සමග එක්වූ අතර පීම්කෝ, ජේ පී මොර්ගන් ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් ඉන්කෝපරේෂන් (නිව් යෝර්ක්), යූ බී එස් ග්ලෝබල් ඇසෙට් මැනේජ්මන්ට් (ඇමරිකාස්) ඉන්කෝපරේෂන් (විකාගේ), ඇබර්ඩින් ඇසෙට් මැනේජ්මන්ට් පී එල් සී (ලන්ඩන්), ඩැන්ස්කේ බැංකුව ඒ.එස්. (කෝපන්හේගන්) සහ ලෝර්ඩ්, ඇබට් සහ සමාගම එල්.එල්.සී. (නිව් ජර්සි) යනාදිය ඊට ඇතුළත් වේ.

2014 සැප්තැම්බර් මාසයේදී අප වෙළඳපොළ වෙත ප්‍රවීණ වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වටිනාකමක් සහිත අවරුදු 5කින් කල්පිරීමට නියමිතව ඇති බැඳුම්කරයක් සමග වන අතර 2019 වසරේදී එය කල්පිරෙයි. වාසි සහගත පොලී අනුපාත වාතාවරණයක් යටතේ 5.15% ක අනුපාතයක සුරක්ෂිතව තැබීමට ඊට හැකි විය.

2013 වර්ෂයට සාපේක්ෂව සැපයිය නොහැකි මට්ටමේ අධි ඉල්ලුමක් පැවතුණි. ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක් වූ අතර, එය බැඳුම්කර නිකුතුවේ වටිනාකම මෙන් 8.5 ක ගුණයක් විය. මෙම ජනප්‍රියතාවය නිසාම පදනම් ලක්ෂ්‍ය ඵලදා අනුපාතය වූ 35 ක අවනති ලක්ෂ්‍යය ලඟා කර ගැනීමට අපට හැකි වූ අතර, එමඟින් සමස්ත ඵලදාව 5.15% කට පහත බසින ලදී.

අපට ආඩම්බර විය හැකි තවත් කරුණක් ලෙස ආයෝජක උනන්දුව ආශ්‍රිත විවිධත්වය දැක්විය හැක. නිකුතුවෙන් 37% ක් ආසියානු ආයෝජකයින් විසින් ලබා ගන්නා ලද අතර 29% ක් යුරෝපීයයන්ද, 34% ක් එක්සත් ජනපද ආයෝජකයන් විසින්ද ලබා ගන්නා ලදී. එසේම මෙම විකුණුම් වලින් 80% ක්ම සිදුකරන ලද්දේ අරමුදල් කළමනාකරුවන් හට වන අතර ඉතිරිය පෞද්ගලික බැංකු (11%) හා රාජ්‍ය බැංකු (8%) සහ රක්ෂණ සමාගම් අතර බෙදී යන ලදී.

පොදුවේ ශ්‍රී ලංකාව හා විශේෂයෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව අරභයා ගෝලීය ආයෝජකයන් අතර ඇති කෙමෙන් වර්ධනය වන පිළිගැනීම විදහා දැක්වන කරුණක් ලෙස මෙම ගනුදෙනුව හැඳින්විය හැක. ශ්‍රී ලාංකීය රාජ්‍ය නොවන ශ්‍රී ලාංකික බැඳුම්කර නිකුතුවෙහි නිරත ආයතනයක් විසින් මෙතෙක් ළඟාකර ගන්නාලද අඩුම ඵලදායීතා අනුපාතය වූයේ මෙම 5.15% ක අනුපාතයයි. අවසන්වරට සිදුකරනලද රජය විසින් කළ නිකුතුවට වඩා අතිශයින් සුළු මිලක් මීට ලැබුණි. ඒ අනුව 2.5 ක පදනම් ලක්ෂ්‍යයක් අඩුවෙන් එනම් 5.125% ට සාපේක්ෂවය.

අපගේ ව්‍යාපාරික කටයුතු දිනෙන් දින ජාත්‍යන්තරකරණයට ලක්කිරීම හේතුවෙන් ආයෝජන හා ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම තුළින් අපගේ ආයෝජකයින් සතු වත්කම් වඩාත් සුරක්ෂිත තත්ත්වයට පත්වීමේ නැඹුරුවක් පෙන්නුම් කරයි.

පාරිභෝගික ප්‍රාග්ධනය →

'ජාතික ඉතිරිකිරීමේ බැංකුව' යන අභිධානයෙහි 'ජාතික' යන වචනය ඇතුළත් කිරීමෙහි ඇති අදාළතාව හා සාධාරණත්වය කරුණු රැසක්ම ඇසුරින් පැහැදිලි කළ හැක. විශේෂයෙන්ම, එහි විෂය හා ව්‍යවසායික පරාසය මගින් සත්‍ය වශයෙන්ම සමස්ථ ජාතියම හා එහි පුරවැසියන් ආවරණය කරනු ලැබෙයි.

සිය පාරිභෝගිකයන් වෙත වටිනාකමක් එක් කරමින් මනා පාරිභෝගික ප්‍රාග්ධනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් බැංකුව විසින් විධිවිධාන රැසක් ක්‍රියාත්මක කර තිබේ.

බැංකුව සතු සක්‍රීය ගිණුම් සංඛ්‍යාව 2014 වසරේදී 17,924,301 සිට 18,347,819 දක්වා 2.36% කින් ඉහළ නගින ලද අතර ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනය දළ වශයෙන් රු.මිලියන 21 ක් බව සලකා බලන විට මෙය සැලකිය යුතු තරම් ඉහළ අගයක් බව කිව මනාය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු ශක්තිමත් ණය ශ්‍රේණිගත කිරීම හා තැන්පතු සඳහා රජයේ සහතිකය අතින් බලන කල, 2013 වසරේදී රු. බිලියන 479.8 ක් ලෙස පැවති සමස්ථ තැන්පතු වටිනාකම 2014 වන විට රු. බිලියන 539.2 දක්වා (ගෙවිය යුතු පොලී හැර), එනම් 11.91% කින්, ඉහළ යාම පුද්ගලයාට කරුණක් නොවේ. විශේෂයෙන්ම කැපී පෙනෙන කරුණක් වන්නේ ඉතුරුම් තැන්පතු ප්‍රමාණය 22.85% කින් වර්ධනය වීමයි. මෙය, රු. බිලියන 115.3 සිට රු. බිලියන 141.6 දක්වා සිදුවූ සුවිශාල වර්ධනයකි. මේ අතරම, කාලීන තැන්පතු වටිනාකමද රු. බිලියන 364.6 සිට රු. බිලියන 397.6 දක්වා වර්ධනය වී ඇත. ප්‍රතිශතයක් ලෙස ගත් විට තරමක් අඩු අගයක් සේ පෙනුණද (9.07%) සංඛ්‍යාත්මක වශයෙන් එය විශාල වටිනාකමකි.

ණය හා ලැබිය යුතු මුදල් ප්‍රමාණයද රු. බිලියන 158.9 සිට රු. බිලියන 216.2 දක්වා 36% කින් ඉහළ ගොස් ඇත. විශාලතම ණය කාණ්ඩ පහ අතරින් හතරකම ණය සඳහා වන සාමාන්‍ය අගයද 2014 වසරේදී වර්ධනය විය. රු. බිලියන 181.1 ක් ව පැවති පුද්ගල ණය ප්‍රමාණයද 37.23% කින් රු. බිලියන 248.5 දක්වා ඉහළ නගින ලද අතර ව්‍යාපෘති ණය රු. මිලියන 814 සිට රු. මිලියන 1,891 දක්වා 132% කින් වැඩි විය. මේ අතර, නිවාස හා දේපල ණය ආශ්‍රිතවද 1.73% ක ඉහළ යාමක් වාර්තා වන්නේ රු. බිලියන 752.353 සිට රු. බිලියන 765.380 දක්වා වශයෙනි. කෙසේවෙතත්, වාහන ණය සැලකිය යුතු මට්ටමින් පහත බැස ඇත. එම ණය රු. බිලියන 978.628 සිට රු. බිලියන 83.055 දක්වා 91.51% කින් විශාල ලෙස පහත බැස ඇත. මෙය, බැංකුව විසින් ක්‍රී රෝද රථ හා යතුරු පැදි සඳහාද අදාළ වන පරිදි වාහන ණය විධිවිධාන ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව උදා වූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ඩෙබ්ට් කාඩ්පත් නිකුත් කිරීම 2014 වසරේදී අඛණ්ඩව සිදු කෙරිණි. ඒ අනුව, 2013 වසරේදී නිකුත් කරන ලද 191,211 ක් වූ ඩෙබ්ට් කාඩ්පත් සංඛ්‍යාව සමග සලකා බලන විට 2014 වසරේදී කාඩ්පත් 168,440 ක් නිකුත්කර තිබේ. ඉන් පිළිබිඹු වන්නේ පාරිභෝගිකයන් තුළ අපගේ බැංකුව කෙරෙහි පැවති උනන්දුව අඩු වූ බවක් නොව ශ්‍රී ලාංකීය කාඩ්පත් වෙළඳපොළෙහි වර්ධනය ස්වභාවයයි. අප විසින් නිකුත් කරන ලද කාඩ්පත් අතරින් ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනප්‍රිය තේරීම ලෙස පෙනී යන්නේ මාස්ටර් ඩෙබ්ට් කාඩ්පත් වේ. නිකුත් කරන ලද විසා කාඩ්පත් 32,514 සමග සසඳා බලන විට මාස්ටර් ඩෙබ්ට් කාඩ් 135,926 ක් නිකුත් කර ඇත. 2014 දෙසැම්බර් 31 වන විට නිකුත් කර තිබූ සමස්ථ ඩෙබ්ට් කාඩ්පත් හා ව්‍යාපාර හිමිකරු කාඩ්පත් (proprietors cards) සංඛ්‍යාවන් පිළිවෙලින් 1,108,481 හා 282,178 ක් වශයෙන් වාර්තා විය.

දේශීය කර්මාන්ත සවිමත් කිරීම →

2014 වසර තුළදී සිය පාරිභෝගිකයින් හට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත් විය. බැංකුවේ ඒකාධිකාරී 'නිවාස ණය' කාණ්ඩයේ සීමාවලින් ඔබ්බට යමින් ඔවුනගේ පාරිභෝගික පදනමේ සුළු ව්‍යවසායකයින්ට සේවා සැපයීමේ අරමුණින් 'දිරිය' නමින් ණය යෝජනා ක්‍රමයක් දියත් කරන ලදී. මෙම වසර තුළදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ක්‍රමානුකූලව කළඹ වර්ධනය කරන අතරම කුසලතා සංවර්ධනය, අමුද්‍රව්‍ය සහ බැංකු ජාලය පුරාවටම මනා අවබෝධයක් ඇති කිරීම වැනි කරුණු වෙතයි. මේ වන විට සමස්ත බැංකු ජාලයම මෙරට ඉස්මතු වී ඇති ආර්ථික අපේක්ෂාවන්ට අනුකූල වෙමින් මෙකී ණය යෝජනා ක්‍රමය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සුදානම් වී තිබේ. එසේම, ක්‍රමවත් ආදායම මත රඳා පවතින සාම්ප්‍රදායික ණය තක්සේරු ක්‍රමවේදයෙන් වෙනස් වන මෙම යෝජනා ක්‍රමය පාදක වී ඇත්තේ කිසියම් ව්‍යාපාරයකට අදාළ අනාගත මුදල් ප්‍රවාහ ඇතුළත් වන පරිදි ක්‍රමවත් නොවන ආදායම මතයි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින්, කුඩා කඩ සාප්පු, නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් හා ස්වයං-රැකියාවල නියුතු අය ආදීන් ඇතුළත්ව ආර්ථික වර්ධනය නංවා සිටීමට උරදෙන ස්වභාවයක් ප්‍රකට කරන ග්‍රාමීය ව්‍යාපාරයන්හි නිරත පුද්ගලයින් වෙනුවෙන් ක්‍ෂුද්‍ර-මූල්‍ය පහසුකම් සැපයීමද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අඛණ්ඩව සිදු කරමින් සිටී. මෙම මූල්‍ය පහසුකම් ඔවුනට දරාගත හැකි පොළී අනුපාත යටතේ ලබා දීම සිදු කෙරෙන අතර පහසු ගෙවීම් සැලසුම් හා සාධාරණ සහන කාල ආදියද ඒවාට අයත් වේ.

කාන්තාවන් →

කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකසා ඇති ඉතුරුම් ගිණුමක් වන 'ස්ත්‍රී' ගිණුම සඳහා පැවති ජනප්‍රියතාවද මෙම වසර තුළදී ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. උසස් ණය සඳහා අඩු පොලියක් අය කිරීම, ආදී අමතර පහසුකම් රැසක්ම මෙම ගිණුමෙහි අන්තර්ගතය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ ව්‍යාපාරික ණය විශේෂයක් හඳුන්වා දෙන ලද්දේද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසිනි. (සෑම ශ්‍රී ලාංකික කාන්තාවක් තුළම ආර්ථිකමය ප්‍රතිඥාවක් අප දකින නිසා මෙම ණය කිසිදු ඇපකරයකට ලක් නොවේ.) එසේම, රට තුළ සාර්ථක කාන්තා ව්‍යවසායිකාවන් පිරිසක් නිර්මාණය කිරීමට උර දීම අරමුණු කරගනිමින් මෙවැනි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විමද සුවිශේෂී කරුණකි.

මෙවැනි අවස්ථාවලින් උපරිම එළ නෙළා ගන්නා ලෙස කාන්තාවන් උනන්දු කිරීම සඳහා පසුගිය වසර පුරාවටම විවිධ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් දියත් කරන ලදී.

පසුගිය වසර පුරාවටම, ස්ත්‍රී ගිණුම් හිමි කතුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී ඔවුන් වෙත නිලිණ ලබා දෙන ලදී. විවාහ උත්සව සඳහා මුදල් ක්‍රමය ලබා දීම හා දරු උපත් සඳහා ප්‍රාර්ථනා ඉතුරුම් සහතික ලබා දීම ආදිය ඊට නිදසුන්ය.

මේ සියලු ප්‍රයත්නයන්හි අරමුණ කුමක්ද? ඉතිරි කිරීම සහ සිය පවුලේ හා සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්වභාවයෙන්ම කාන්තාවන් පුරෝගාමී වන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විශ්වාස කිරීම ඊට හේතුවයි.

සිසුන් →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 2014 වසරේදී එන්.එස්.බී. 'බුද්ධි' උසස් අධ්‍යාපන ණය ක්‍රමය නමින් නව නිපැයුමක් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් දියත් කරන ලදී. දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාල හෝ වෙනත් අදාළ අධ්‍යාපනික ආයතනයන්හි උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට රු. මිලියන 10 දක්වා ණය ලබා ගැනීමට එමගින් අවස්ථාව සලසා තිබේ. මෙහිදී සලකා බැලෙන වසර තුළදී මෙම ක්‍රමය යටතේ ලබාගෙන ඇති ණය 295 ක් සඳහා රු. මිලියන 136.8 ක් බෙදා හරින ලදී.

දරුවන් →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාව හා එහි ජනතාවගේ අනාගත යහ පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටින හෙයින්, අපගේ දරු පරපුර නගාසිටුවීම කෙරෙහි නිරායාසයෙන්ම අප තුළ උනන්දුවක් පවතී.

සෑම වසරකදීම බැංකුව විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනු ලබයි. පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම්, පෞරුෂත්වය හා ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම සම්මන්ත්‍රණ පවත්වනු ලබන්නේ දිවයිනේ ප්‍රකට පුද්ගලයින් විසිනි. මෙය, 2008 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.

අපගේ සමාජ වගකීම් මෙහෙවරෙහි කොටසක් ලෙස, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට උසස් ලෙස සමත් වන සිසුන් ඇගයීමට ලක් කරන ලදී. සෑම දිස්ත්‍රික්කයකින්ම ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් 15 දෙනා සහ ජාතික මට්ටමින් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු දරු දැරියන් වෙත බැංකුව විසින් ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. සාර්ථක ලෙස විභාගය සමත් වූ අනෙකුත් සිසුන්ද පිළිගැනීමට ලක් කෙරුණු අතර ඔවුන්ට අදාළ ජාතික ඉතිරිකිරීමේ බැංකු පරිශ්‍රයන්හිදී විශේෂ නිලිණ ප්‍රදානය කරන ලදී.

'නැණ ගුණ නිලිණ' ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් අතර කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා සහාය පළ කෙරිණ. එම ප්‍රදේශවල පිහිටි බොහෝ පාසල් සතුව පුස්තකාල පහසුකම් නොමැති හෙයින් සහ පවතින ඒවාද නිසි පහසුකම්වලින් තොර හෙයින් අලුතින් පුස්තකාල ඉදිකිරීම හෝ පවතින පුස්තකාලවලට අවශ්‍ය සම්පත් ලබා දීම සඳහාද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහය දක්වන ලදී.

මේ අතරම, ශ්‍රී ලංකාවේ පාසල් බැංකු ජාලය වර්ධනය කිරීමේ අරමුණින් මේ වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිසුන්ගෙන් තැන්පතු එකතු කරන පාසල් වෙත මුදල් නිලිණ ප්‍රදානය කරනු ලැබේ. පාසල් බැංකු වනාහි මූල්‍ය සාක්‍ෂරතාව හා හොඳ ඉතුරුම් පුරුදු සිසුන් අතර ව්‍යාප්ත කිරීම සඳහා සකසා ඇති නව්‍ය අධ්‍යාපනික ව්‍යාපෘතියකි. එහි කටයුතු කළමනාකරණය කරගැනීම හා මෙහෙයවීම සිසුන් විසින්ම කරගනු ලබයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ->

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව සවිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් 2014 අගෝස්තු 04 දින අපගේ 'දිවි සුරැකුම්' වාර්ෂික දීමනා යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී.

වයස අවුරුදු 35 සහ 64 අතර පුද්ගලයන් සඳහා විවෘත 'දිවි සුරැකුම්' ඉතුරුම් යෝජනා ක්‍රමය වනාහි වයස අවුරුදු 60 ඉක්මවූ පසු ක්‍රමානුකූල ආදායමක් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත සලසා දෙන නමාශීලී විශ්‍රාම වැටුප් සැලසුමකි. මාසික දායකවීම් හෝ එකවර පිරිනමන මුදලක් ලෙසින් නේවාසික හා අනේවාසික ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සමග සම්බන්ධ විය හැක. මෙහි ඇති විශේෂත්වය වනුයේ ගිණුම්ගිමියාගේ මරණින් පසුවද ප්‍රතිලාභ ලැබිය හැකි වීමයි. නිදසුනක් ලෙස, ගිණුම්ගිමියාගෙන් යැපෙන දරුවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්ද මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට අයත් වේ. මෙම රක්ෂණවරණය මගින් හදිසි අනතුරු හා මරණ, ස්ථිර ආබාධිතතා, ස්වභාවික මරණ, රෝහල් ගාස්තු හා විශේෂ ලෙඩ රෝග වර්ග 10 ක් සඳහා ප්‍රතිලාභ සලසනු ලැබේ.

අනේවාසික ශ්‍රී ලාංකිකයන් ->

සාම්ප්‍රදායික වශයෙන් බැංකුවල අඩු අවධානයට ලක්ව ඇති එක් ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ශ්‍රී ලාංකිකයන් කොට්ඨාසයක් වන්නේ සුවිශාල මුදල් ප්‍රමාණයක් මෙරටට උපයා දෙන අනේවාසික ශ්‍රී ලාංකිකයන්ය. මෙම තත්ත්වය වෙනස් කිරීමේ සහ මූල්‍ය ප්‍රේෂණ කටයුතු පහසු කිරීමේ අරමුණින් පියවර කිහිපයක්ම බැංකුව විසින් ගන්නා ලදී.

විශේෂ අවස්ථා සඳහා අනුග්‍රහය දැක්වීමෙන් හා අනේවාසික ශ්‍රී ලාංකිකයන් සඳහා සුහද හමු සංවිධානය කිරීමෙන් බැංකුවේ ක්‍රියාකාරකම්, නිමැවුම් හා සේවා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට බැංකුව උත්සුක වී ඇත. අප විසින් හුවමාරු ආයතන හරහා සැපයුම් මාර්ග වර්ධනය කරගනු ලැබූ අතර, එමගින් බැංකුවේ සේවා පුළුල් පරාසයකට විහිදුවන ලදී. මෙලෙස පුළුල් කරන ලද අනෙකුත් විධිවිධාන අතර අගය එකතු කළ සේවා සපයන අනේවාසික බාලවයස්කාර විදේශ විනිමය ගිණුම/නේවාසික විදේශ විනිමය ගිණුම හඳුන්වාදීම, විනිමය හුවමාරු ආයතන, තානාපති කාර්යාල හා භාණ්ඩ ප්‍රවාහන නියෝජිතායතන ආදිය සමග ඇති සබඳතා ශක්තිමත් කර ගැනීම, සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සංවිධානය කරනු ලබන රැස්වීම් හරහා සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් හා අනාගතයේ රැකියා සඳහා මෙරටින් බැහැර යාමට බලාපොරොත්තු වන

පුද්ගලයන් අතර දැනුම්වත්භාවයක් ඇතිකිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන්වලට සහභාගී වීම, විදේශ රැකියා සඳහා බඳවා ගන්නා නියෝජිත ආයතන සමග සබඳතා ඇති කර ගැනීම මෙන්ම දේශීය හා විදේශීය මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍යවල ප්‍රචාරණ කටයුතුවල නිරතවීම ආදිය වැදගත් වේ. පාරිභෝගික සේවා තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව නොකඩවාම සිය වෙබ් සේවා, කළමනාකරණ තොරතුරු පද්ධතිය, කවුළු මෙහෙයුම් සඳහා වන පද්ධතිය ආදිය යාවත්කාලීන කිරීමෙහි නිරතව සිටියි.

ව්‍යාපෘති මූල්‍ය ->

ශ්‍රී ලංකාවේ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර සැපයීම හේතුවෙන් අපගේ ආයතනික ණය කළඹ සැලකිය යුතු මට්ටමින් වර්ධනය වූ බවත් පෙන්වයි. ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් ළඟාකර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර්වලින් මනිනු ලබන බැඳුම්කර වටිනාකම ඇමරිකානු ඩොලර් 500 වැඩි වන පරිදි හෝ සිව් ගුණයකින් හෝ ඉහළ දමන අතරම පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබා දීමට බැංකුවට හැකිවූ හෙයින් 2014 සුවිශේෂී වසරකි. වසර පුරාවටම අධික ද්‍රවශීලතාවක් බලපැවැත්වුණු ඉතාම සීඝ්‍ර ණය වර්ධනයක් සහිත පරිසරයක් තුළ ආයතනික ණය කළඹ යොමුව පැවතුණේ රජයට අයත් ව්‍යවසායයන් සඳහා ණය දීම කෙරෙහි විය. මේ හේතුවෙන් අවම හෝ ශුන්‍යත්වයට සමීප ණය අවදානම් සහිතව බැංකුවේ ලාභදායීත්වයට සුභවාදී දායකත්වයක් හිමිවිය. එසේම, වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන්, බැංකු ණය හරහා අඩු පිරිවැයට නැවත මුදල් ලබා ගැනීම හා ණය වෙළඳපොළෙන් අරමුදල් රැස්කිරීම ආදී උපක්‍රම හරහා ගනුදෙනුකාර හවතුන් බොහෝ දෙනෙකුට සිය ණය කල්තබා පියවීමට අවස්ථාව උදා කෙරුණි. බැංකුවේ ණය කළඹ 2013 දී රු. බිලියන 18 ක් ලෙස පැවතුණු අතර 2014 දී එය රු. බිලියන 79 දක්වා වර්ධනය විය.

සත්‍ය වශයෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බලපාන එකම ප්‍රභවය ක්‍ෂුද්‍ර ව්‍යවසායකයන් නොවේ. සමස්ත රටෙහි ආර්ථික වර්ධනයට දායක වීමේ අරමුණින් මේ වන විට බැංකුව විසින් කර්මාන්ත ආශ්‍රිත, කෘෂිකාර්මික අනෙකුත් සියලුම ආකාරවල වාණිජ ආයතන ප්‍රවර්ධනය කිරීම, ස්ථාපිත කිරීම, පුළුල් කිරීම සහ/හෝ නවීකරණය කිරීම සඳහා ව්‍යාපෘති මූල්‍ය සහාය ලබා දෙමින් පවතී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවෙහි විශ්වාසය දිනාගත් සාමාජිකයෙකු ලෙස... →

මේ වන විට, ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරික කටයුතු ජාත්‍යන්තරකරණයට ලක් වෙමින් පවතින අතර ඒවාට සාපේක්ෂව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපාරික අරමුණුද කලින් කලට වෙනස් වෙයි. සවුදි අරාබියේ ඩෙල්මා එක්ස්චේන්ජ් සහ ලුලු එක්ස්චේන්ජ්, කොරියාවේ ඉන්ඩස්ට්‍රියල් බැන්ක් සහ කුක්මින් බැන්ක් සහ කටාර් රාජ්‍යයේ අල්සමාන් එක්ස්චේන්ජ් සහ ඉස්ලාමිය එක්ස්චේන්ජ් සමාගම, වැනි ආයතන සමග අප විසින් ගොඩනගාගෙන ඇති මූල්‍ය ප්‍රේෂණ සබඳතාවලිය තුළින් අපගේ ගෝලීය භූමිකාව විදහා දක්වයි.

අපගේ ව්‍යාප්තිය විදහා දක්වන තවත් සලකුණක් ලෙස, අපට අවසර ඇති සියලුම වර්ගවල ගිණුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප වෙත ලබා දී ඇති නිදහස සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව දැන් අපට ගිණුම් වර්ග රැසක්ම විවෘත කර පවත්වා ගෙන යාමට අවසර ලබා දී ඇත. විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම්, සුරැකුම්පත් ආයෝජන ගිණුම්, නේවාසික දේශීය නොවන විදේශ මුදල් ගිණුම්, නේවාසික ආගන්තුක විදේශ මුදල් ගිණුම්, අනේවාසික රුපියල් ගිණුම්, අන්තර්ජාතික සේවා සැපයුම්කරුවන් හා ඔවුන්ගේ සේවකයන් සඳහා වන නේවාසික විදේශ මුදල් ගිණුම්, අනේවාසික විදේශ මුදල් ගිණුම, අනේවාසික පාලිත ගිණුම් සහ සංක්‍රමණික පාලිත ගිණුම් ආදිය අපගේ අන්තර්ජාතික ව්‍යාප්තිය විදහා දක්වන තවත් සලකුණු වේ.

මීට අමතරව, විදේශ මුදල් ගිණුම් පවත්වා නොගන්නා තුන්වැනි පාර්ශ්ව පාරිභෝගිකයින් විසින් ඉල්ලා සිටින අවස්ථාවලදී අධ්‍යාපනික, සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් බැහැරට ගලා යන මූල්‍ය ප්‍රේෂණ සිදු කිරීමටද ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අවසර දීමට එකඟ වී ඇත. මේ වන විට, විදේශ විනිමය ව්‍යුත්පන්න ගිවිසුම් වෙත පිවිසීම හා විදේශ මුදල් ගනුදෙනු කරන මෙහෙයුම් සිදු කිරීමටද අප බැංකුවට අවසර ලබා දී ඇත.

අනාගතයේදී අප හා එක් වීමට ඉඩ ඇති විදේශගත පාරිභෝගිකයින් වෙනුවෙන් අප විසින් වෙබ් අඩවිය පාදක කරගනිමින් ගිණුම් විවෘත කර ගැනීමේ පහසුකමක්ද හඳුන්වා දී තිබේ. මේ අතරම, ස්වයංක්‍රීයවම අදාළ පුද්ගලයන්ගේ ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කරනු ලබන Valutrans නමැති සේවාව සටහන් වෙබ් සේවාවක්ද හඳුන්වාදී ඇත. ඉතාම ඉක්මන් හා ආරක්ෂිත මුදල් ප්‍රේෂණ සේවාවක් වන Valutrans, 2015 වසරේදී Xpress Money කොර්ප්ට් AI Fardan Exchange සහ එක්සත් අරාබි එමීර් විනිමය හුවමාරු ආයතනය දක්වාම ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව මීට වඩා ජනප්‍රිය වනු ඇතැයි සිතිය හැක.

මූල්‍ය ප්‍රේෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම හා කවුන්ටර්වල මෙහෙයුම් ස්වයංක්‍රීයකරණය කිරීම අරමුණු කරගත් නව ආමුඛ ප්‍රේෂණ පාලන පද්ධතියක්ද 2014 වසරේදී හඳුන්වා දෙනු ලැබ සාර්ථක ලෙස පරීක්ෂාවට ලක් කරන ලදී. මෙම පද්ධති 2015 වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විශ්වාසය දිනාගත් මූල්‍ය උපදේශකයෙකු ලෙස... →

බටහිර රටවල ඇති වූ මූල්‍ය අර්බුදයෙන් සමස්ත ලෝකයම නව පාඩමක් ඉගෙන ගැනීමත් සමග ඕනෑම මූල්‍ය ආයතනයක වටිනාම වත්කම බවට පත්ව ඇත්තේ විශ්වාසයයි. මේ අතින් වෙනත් විශාල ආයතන රාශියකට වඩා ශක්තිමත් හා විශ්වසනීය ශේෂ පත්‍රයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පවතී:

- ඉතුරුම් හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳව මහජනතාව අතර ඇති අදහස් මැන ගැනීම සඳහා බැංකුවේ පර්යේෂණ ඒකකය විසින් දීප ව්‍යාප්ත පාරිභෝගික සමීක්ෂණයක් සම්බන්ධීකරණය කරන ලදී. පාරිභෝගික සමීක්ෂණ පිළිබඳ මනා පළපුරුද්දක් ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක් විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා 236 ක් ආශ්‍රිතව පාරිභෝගිකයින්ගේ මත විමසන ලදී.
- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවා පිළිබඳ පැමිණිලි කර ඇත්තේ ඉතාම සුළු පාරිභෝගික පිරිසක් පමණි. 2014 වසරේදී අපගේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලැබුණු සමස්ත ඇමතුම් 499,595 කින් පැමිණිලි 1,466ක් වෙත යොමු වූ අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.3% කටත් වඩා අඩු අගයකි.
- නිපැයුම් හා තොරතුරු ආශ්‍රිත කිසිදු විධිවිධානයක් වෙත අප අනුගත නොවූ බවක් එහිදී වාර්තා නොවූ අතර පාරිභෝගිකයින්ගේ රහස්‍යතාව බිඳ වැටීමක් හෝ ඔවුන්ට අදාළ දත්ත අහිමි වීමක් හෝ පිළිබඳවද කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවීය. එසේම, අපගේ නිපැයුම් හා සේවාවන් භාවිත කිරීම සම්බන්ධ කිසිදු නීතියක් හෝ විධිවිධානයක් වෙත අප අනුකූලතාව නොදැක්වීම හේතුවෙන් සැලකිය යුතු මට්ටමේ දඩ මුදලක් ගෙවීමට අප සිදු වූයේද නැත.

- ඉතුරුම් සහ ණය නිමැවුම් රැසක්ම අපගේ බැංකුව සතු වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනාවරණ අවශ්‍යතාවලින්ද ඔබ්බට යමින් අපගේ නිමැවුම්වලට අදාළව තීරණ ගැනීමේදී පාරිභෝගිකයන් හට වැදගත් වන සියලු දත්ත (පොළී අනුපාත (නාමික හා සඵලදායී), කල් පිරෙන කාලයන්, ඇප අවශ්‍යතා ආදිය) පාරිභෝගිකයා හා සිදු කෙරෙන සෑම ආකාරයකම සන්නිවේදන කටයුත්තකදී ඉතාම පැහැදිලිව දැක්වීම අපගේ ප්‍රතිපත්තිය වේ. සතිසේ දින හතේම පැය විසිහතර පුරාවටම ක්‍රියාත්මක වන අපගේ ඇමතුම් මධ්‍යස්ථානයද සෑම නිමැවුමක් හා සේවාවකටම අදාළ තොරතුරු සැපයිය හැකි පරිදි සකසා ඇත.
- මූල්‍ය අතරමැදියෙකු වශයෙන් අප බැංකුවේ නිපැයුම් හා සේවා කළඹ තුළ කිසිදු අයුරකින් තහනමට ලක් වූ නිෂ්පාදනයක් හෝ සේවාවක් නොමැති බවද කිව යුතුය.

2015 වසර හා ඉන් ඔබ්බට... →

වසර ගණනාවක් තිස්සේ අප විසින් බොහෝ දෑ ඉටුකර ඇත්තෙමු. නමුත් අපගේ ලැයිස්තුවේ තව බොහෝ දේ සිදු කිරීමට ඉතිරිව ද ඇත්තේය. අපගේ උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙස නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක කළ යුතු මෙහෙයුම් රැසක්ම අප විසින් මේ වන විටත් හඳුනාගෙන තිබේ. මේ අතරම, වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා වටහා ගැනීම උදෙසා සිදු කළ යුතු පර්යේෂණ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් හා සම්පත් කැප කිරීම වෙනුවෙන්ද අප බැංකුව කැපවී සිටී. විශේෂයෙන්ම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් මෙය අදාළ වේ. පුළුල් ලෙස ගත් කල, නිෂ්පාදන හා සේවා ලබා දීම් වැඩි කිරීම, පාරිභෝගිකයින් වෙත වඩ වඩාත් සමීප වීම, අපගේ අභ්‍යන්තර පද්ධති හා ක්‍රියා පිළිවෙත් සමාලෝචනය කිරීම ආදී මෙහෙයුම් ඒ අතර වේ.

සේවා ලබා දීම් පැත්තෙන් බලන කල, නව නිමැවුම් බිහි කිරීම, නිමැවුම් විද්‍යාත්මක මූලධර්මවලට අනුගත කිරීම, නිමැවුම් වැඩිදියුණු කිරීම හා නිමැවුම් සන්නම් ගත කිරීම ආදියද ඒ අතර වේ. පාරිභෝගිකයින්ගේ දෛනික ජීවිත හා ඔවුන්ගේ මිලදී ගැනීම් රටා කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇති කරන බලපෑම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමෙන් පසු අප බැංකුව නව තාක්ෂණය මත පදනම් වූ නිෂ්පාදන හා සේවා බිහි කිරීමට පියවර ගනු ඇත. එසේම, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ පවුල් අතර සබඳතා තර කිරීම වෙනුවෙන්ද මේ වන විටත් අප යොමු වී ඇත.

නව ශාඛා, සිසු ඉතුරුම් මධ්‍යස්ථාන හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර එක් කර ගැනීම තුළින් අප සතු දේශීය වෙළඳපොළ වඩාත් පුළුල් කර ගැනීමට අමතරව, අපගේම නියෝජිතයන් පත් කිරීම වැනි විධිවිධාන හරහා මුදල් ප්‍රේෂණ කටයුතු ආශ්‍රිතව නව ගෝලීය වෙළඳපොළවල් වෙත යොමු වීම වෙනුවෙන්ද සැලසුම් සකස් කර ඇත.

අපගේ සේවා ප්‍රමිතීන් වර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අතර බැංකුවට අයත් දේපල යොදා ගනිමින් අපගේ භෞතික යටිතලපහසුකම් ව්‍යුහය සංවර්ධනය කිරීම, වෙළඳපොළ ආශ්‍රිත සංවර්ධනයන් හා වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, අපගේ ශාඛා ජාලය තුළ සිටින කාර්යමණ්ඩලවල කුසලතා හා ඔවුන් සපයන සේවා වර්ධනය කිරීම, මූලික බැංකු පද්ධතිය සම්පූර්ණයෙන්ම ආයතනගත කිරීම හා ලබාගත හැකි සේවා ශක්‍යතාවලින් උපරිම ඵල නෙළා ගැනීමේ අරමුණින් යෝජිත තොරතුරු තාක්ෂණ උපායමාර්ගය ක්‍රියාවේ යෙදවීම ආදිය වැදගත් වේ.

මේ අතරම, ශාඛා කාර්යමණ්ඩලවල කුසලතා සංවර්ධනය කිරීම, දක්ෂ කුසලතා පරිපූර්ණවූ සේවයට කැප වෙන කළමනාකරණ කාර්ය මණ්ඩලයක් හාණ්ඩාගාර කටයුතු සඳහා පත්කිරීම, කළඹ කළමනාකරණ පද්ධතිය වේගවත් කිරීම, කාර්යසාධනය හා වෙළඳපොළ පදනම් වූ පාරිශ්‍රමික ලබා දීම, පාලන ආකෘතීන් වර්ධනය කිරීම, වත්කම් කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා සැපයුම් කළමනාකරණ පද්ධතිය ඉහළ දැමීම ආදිය හරහා අපගේ අභ්‍යන්තර පද්ධති හා ක්‍රියා පිළිවෙත් තවදුරටත් සාර්ථක තත්ත්වයට පත් කිරීමටද අපි තීරණය කර ඇත්තෙමු.

සේවක ප්‍රාග්ධනය →

අපගේ ගනුදෙනුකරුවන් අපගේ බැංකු ශාඛාවන් තුළට පිවිසෙන විට හෝ අපගේ ණය කළමනාකරුවකු සමග කටයුතු කරන අවස්ථාවලදී අපට ඇසෙන දෙයක් වන්නේ ඔවුන් කෙතරම් පවුල් හැඟීමකින් යුක්තව කැමැත්තකින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අගය කරන්නේද යන්නයි.

මෙය අපගේ අලෙවිකරණ උපායමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස උද්ගත වන තත්ත්වයක් නොවේ. එය, දිගු කලක් තිස්සේ අපගේ පාරිභෝගියකන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිගැනීමට ලක් කිරීම නිසා අපට අත් වී ඇති ප්‍රතිලාභයකි. සත්‍ය වශයෙන්ම, පාරිභෝගිකයන් වෙත සේවය කිරීමට අමතරව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා වැඩි වටිනාකමක් නිර්මාණය කරන එක් වැදගත් ක්‍රමයක් වන්නේ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙත සුරක්ෂිත, කිසිදු අසාධාරණයකින් තොර, එසේම වෘත්තීය අවස්ථා රැසකින් බහුල, සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් තිළිණ කරමයි.

අද වන විට, අපගේ මෙම මූලික කැපවීම නව සියවසට වඩාත් හොඳින් ගැලපෙන පරිදි විකාශනය කිරීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු. වඩාත් හොඳින් පාරිභෝගිකයන් හා ආයෝජකයන් වෙත සේවය කිරීමට අමතරව, මෙකී දියුණු ප්‍රවේශය මගින් අපගේ සේවාවන්ගේ සුදුසුකම් හට ඉහළට යාම සඳහා වැඩි අනුබලයක් හා අවස්ථාවන් ලබා දෙනු ඇත. මේ ආකාරයට අපගේ පාරිභෝගිකයන් සමග ඇති සබඳතා පාදක කරගත් සේවා අඛණ්ඩව සැපයීම අපගේ අපේක්ෂාවයි.

සේවක සටහන →

අපගේ ව්‍යාපාරික කටයුතුවල වර්ධනය පවත්වා ගැනීමට හැකිවන පරිදි 2014 වසරේදී අපගේ සේවක පිරිස සැලකිය යුතු තරමින් ඉහළ දමන ලදී. ඒ අනුව, සේවකයින් 560 දෙනෙකු අලුතින් බඳවා ගන්නා ලද අතර ඒ අතරින් 410 ක්ම කාන්තාවෝ වෙති. අපගේ සේවකයින් අතරින් 114 දෙනෙකු පමණක් විශ්‍රාම ගිය අතර වෙනත් අවශ්‍යතා සඳහා අප හැර ගිය පිරිස 6 කි.

මේ වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සම්බන්ධව සේවකයින් 3,358 දෙනෙකු පූර්ණ කාලීනව සේවය කරන අතර ස්ථිර සේවකයින් 2,977 ක් හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන 381 දෙනෙකු ඒ අතරට ඇතුළත්ය. මීට අමතරව, බාහිර සැපයුම්කරුවන් මාර්ගයෙන් සේවකයින් 971 දෙනෙකු අප වෙත සේවය සපයයි.

ආසන්න වශයෙන් සේවකයින් අතරින් 90% දෙනෙකුම සාමූහික ගිවිසුමක් මගින් ආවරණය කරනු ලැබ තිබේ. බැංකුව තුළ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති අතරට ලංකා බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිතිය, විධායක නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිතිය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිතිය ආදිය ඇතුළත් වේ.

සේවා අවශ්‍යතා මත බැංකුව විසින් කලින් කලට විවිධ මෙහෙයුම් වෙනස්කම් සිදු කරනු ලබයි. කෙසේවෙතත්, එවැනි මෙහෙයුම් වෙනස්කම්වලට අදාළ අවම දැනුම් දීමේ කාලසීමාව සාමූහික ගිවිසුමෙහි දක්වා නොමැති අතර ඒ සම්බන්ධයෙන් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව වෘත්තීය සමිති නිලධාරීන් ආදී සේවක නියෝජිතයින් වෙත ලබා දී ඇත.

සේවකයින් විසින් ආගමික හා සුභසාධන සමිති ද පිහිටුවා ගෙන ඇත. මීට අමතරව, ක්‍රීඩා සමිතියක් හා කලා කවයක්ද තිබේ.

2014 වසරේදී බොහෝ බඳවාගැනීම් සිදුවී ඇත්තේ බැංකු සහකාර හෝ කාර්යාල පුහුණු නිලධාරී සේවක තලවලට වේ. මෙම වර්ධනය සිදු වන අතරම, තවමත් බැංකුව තුළ දැකිය හැක්කේ ව්‍යුහාත්මක වශයෙන් සාපේක්ෂව පැහැලි ස්වභාවයක් ගන්නා සේවක සංවිධානයකි. සියලු සේවකයන්හි අතරින් අඩකටත් වඩා බැංකු සහකාරවරුන් (51%) වන අතර අනෙකුත් සේවකයින් අතරින් බහුතරය සේවය කරන්නේ අධීක්ෂණ නිලධාරීන් (25.71%), කනිෂ්ඨ කළමනාකරුවන් (13.74%) හෝ මධ්‍යම හෝ ඉහළ කළමනාකාරිත්වයට අයත් නිලධාරීන් (4.47%) ලෙසය.

ආයෝජකයින් පැත්තෙන් බලන කල, මේ වසරේදී කාර්යමණ්ඩලයට අදාළව බැංකුව විසින් ගන්නා ලද එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වූයේ සිය මෙහෙයුම් තවදුරටත් වෘත්තීයකරණයට ලක් කිරීමට කැප වීමයි. අප විසින් බඳවා ගත් වැදගත්ම සේවකයින් අවදානම් කළමනාකරණ, මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා නෛතික ක්ෂේත්‍ර නියෝජනය කරන අය විය.

මේ අතරම, අවදානම් කළමනාකරණය, ආයෝජන හා මෙහෙයුම් වැනි ක්ෂේත්‍ර පිළිබඳ අතිරේක පුහුණු වැඩසටහන් සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විශේෂයෙන් වෙත යැවීමටද බැංකුව පියවර ගන්නා ලදී.

එසේම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු කලාප 11 සඳහා මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා කලාප කළමනාකරුවන් 11 දෙනෙකු පත් කරන ලදී. ඔවුන් අළුත් කලාප කළමනාකරුවන් වශයෙන් ඔවුන් සතු විශේෂඥ දැනුම අනෙකුත් සේවකයින් සහ ගනුදෙනුකරුවන් සමග බෙදාගැනීම සඳහා කලින් සේවය කළ කලාපයෙන් බැහැරව නව කලාපයක් වෙත යොමු කරනු ලබයි.

කිසිදු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වසර 5 කට වඩා වැඩි ගණනක් එකම තනතුරේ රැඳී සිටීම වළක්වන සේවා භ්‍රමණ ක්‍රියාවලියක්ද අප විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. සංවේදී මූල්‍ය කර්මාන්තය තුළ අප විසින් අත්කර ගෙන ඇති තත්ත්වය සලකා බැලීමේදී එවැනි විධිවිධාන ක්‍රියාත්මක කිරීම අප්‍රේම ගැනීම හා අවහාවිතයන් වළකාලීම සඳහා වැදගත් වන දීර්ඝකාලීන පියවර ලෙස හැඳින්විය හැකිය.

වන්දි හා ප්‍රතිලාභ →

ශ්‍රී ලංකාව වැනි ඉක්මනින් වර්ධනය වන, අඩු සේවා වියුක්තියක් සහිත ආර්ථිකයක් තුළ, 3,400 ක් වූ සේවකයන් අතරින් විශ්‍රාම ගැනීම් හැර අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් බැංකුව හැර ගිය සේවක සංඛ්‍යාව 6 දෙනෙකු පමණක් වීමෙන් පෙනී යන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිය සමස්ත කාර්යමණ්ඩලය වෙත ඉහළ වටිනාකමක් ලබා දී ඇති බවයි. මීට හේතුව කුමක්ද? අප විශ්වාස කරන පරිදි තරඟකාරී වැටුප්, ප්‍රතිලාභ හා අසාධාරණයට ලක් වීමෙන් තොර සේවා පරිසරයක් ලබා දීම යනු දක්ෂ සේවකයින් බැංකුව තුළ රඳවා ගැනීමට හැකියාව ආකර්ෂණීය කර ගැනීමට හේතුවූ ප්‍රධානතම සාධක තුනයි.

වන්දි →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සේවකයන් වෙත ලබා දෙන වැටුප් රජයේ හිමිකාරත්වයට අයත් බැංකුවල වැටුප් හා සමාන වේ. බොහෝ වැටුප් මට්ටම් පිහිටුවා ඇත්තේ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අත්සන් තබා ඇති සාමූහික ගිවිසුම් ප්‍රකාරවය. එසේම, මූලික වැටුප මෙන් දෙගුණයකට සමාන වන වාර්ෂික ප්‍රසාද දීමනාවක්ද සේවකයින් වෙත හිමි වේ. මේ අතරම, සිය ඉලක්ක සාර්ථකව ළඟා කර ගැනීමට බැංකුවට හැකි වූ වසරවල විශේෂ ප්‍රසාද දීමනාවක්ද ලබා දෙනු ලැබේ.

ප්‍රතිලාභ →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථිර සේවකයින්හට තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් හිමි වන අතර ප්‍රධාන කාර්යාලයට අනුබද්ධිත කාර්ය මණ්ඩලයට ආපනශාලාවක් මගින් සහනදායී මිලට සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබා දීම හා වට්ටම් සහිත ගාස්තු අයකිරීම් යටතේ නිවාඩු නිකේතන ලබා ගැනීම ආදිය ඒ අතර වේ. පුළුල් සෞඛ්‍යාධාර සැලැස්මක්, ආබාධිත ආවරණයක්, විශ්‍රාම වැටුප් සැලැස්මක් හා පුහුණු වැඩසටහන් ආදියද අපගේ සේවකයන් වෙත ලබා දෙන අනෙකුත් ප්‍රතිලාභ වේ.

සෞඛ්‍යය →

දිවයිනේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් විසින් පවත්වාගෙන යනු ලබන හා බැංකුවේ සුභ සාධන සමිතිය විසින් කළමනාකරණය කරනු ලබන සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවයද ජාතික ඉතිරිකිරීමේ බැංකු ප්‍රධාන කාර්යාලය සේවකයින් වෙත හිමිවේ. මසකට දෙවරක් එම සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට බැංකුව කටයුතු කරයි. මේ අතර, ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු සේවකයන් වෙනුවෙන් අභ්‍යන්තර ව්‍යායාම් ශාලාවක්ද, දැනුම වර්ධනය සඳහා පුස්තකාලයක්ද පිහිටුවා ඇත.

අපගේ සුභ සාධන නිලධාරීන් විසින් සේවකයින්ගේ සෞඛ්‍යයට අදාළ කරුණු අරභයා සම්මන්ත්‍රණ හා දේශන පැවැත්වීම සඳහාද අනුග්‍රහය පළ කරයි. වෘත්තීය මට්ටමේ මානව සම්පත් විශ්ලේශයින් විසින් දේශන පවත්වන ලද අතර, පසුගිය දේශනවලට අදාළ මාතෘකා කිහිපයක් ලෙස ආතති කළමනාකරණය, අක්ෂි ප්‍රතිකාර හා හෘද රෝග නිවාරණය ආදිය සඳහන් කළ හැකිය.

සේවකයින්ට පමණක් නොව ඔවුන්ගේ කලත්‍රයන්ට හා යැපෙන්නන්ගේ සෞඛ්‍ය වියදම්ද බැංකුවෙන් පියවා ගැනීමට ඉඩ සලසා ඇති අතර වෛද්‍යවරයෙකු විසින් ලබා දෙන ලද ප්‍රතිකාර, රෝහල්ගත වීම, දත්ත වෛද්‍ය ප්‍රතිකාර (කෘතිම දත් පැළඳවීමද ඇතුළත්ව), ඇස් කණ්ණාඩි ලබා ගැනීම හා ඖෂධ ලබා ගැනීම ආදිය ඒ අතර වේ. මීට අමතරව, දරු උපන් හා බරපතල රෝග සඳහාද අප විසින් මූල්‍ය සහාය ලබා දෙනු ලැබේ.

සෞඛ්‍ය ආධාර ලබා දීමට අමතරව, සියලු ස්ථිර සේවකයන් බැංකුවේ හානිපූරණ ප්‍රතිලාභ ක්‍රමයේ ආවරණයටද ලක් වේ. මේ යටතේ සේවකයෙකුගේ මරණයක්, ස්ථිර ආබාධිතතාවක් හෝ අර්ධ ආබාධිතතාවක් සඳහා රු.මිලියනයක් දක්වා මුදලක් සේවකයාගේ යැපෙන්නන් වෙනුවෙන් ලබා දේ.

කාන්තා සේවිකාවන්ගේ දරු උපන් වාර තුනක් සඳහා දින 84 ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබා දෙන අතර ඉන් අනතුරුව ඉපදෙන එක් දරුවෙකු සඳහා දින 42 ක ප්‍රසූත නිවාඩු ලබා දේ.

විශ්‍රාම වැටුප් →

1995 ඔක්තෝබර් 01 දිනට පෙර බඳවා ගන්නා ලද සේවකයන් 1980 වසරේදී පිහිටුවන ලද ඔවුන්ගේ දායකත්වයෙන් තොරව පවත්වා ගෙන යන විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සුදුසුකම් ලබයි. මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය යටතට ගැනෙන සමස්ත සේවක සංඛ්‍යාව 975 කි. 1995 ඔක්තෝබර් 01 දින හෝ ඊට පසුව සේවයට එක් වූ සේවකයින් වෙනුවෙන්ද නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් පවතී. කෙසේවෙතත්, වසර 10 ක සේවා කාලයකින් අනතුරුව ලබාගත හැකි මෙහි ප්‍රතිඵල භුක්ති විඳීම සඳහා සේවකයින් වැන්දඹු හා අනන්තරු අරමුදලට දායක විය යුතුය. විශ්‍රාම වැටුප වසර 10 ක සේවා කාලයකට පසු වැටුප මෙන් 10% ක් වන අතර සේවා කාලය වසර 40 සම්පූර්ණ වීමෙන් අනතුරුව එය 74% දක්වා ඉහළ යයි. වසර 10 සේවා කාලයක් සම්පූර්ණ නොකර සේවයෙන් ඉවත් වන සේවකයින් සඳහා එක් වරක් පමණක් ලබාගත හැකි පාරිතෝෂිකයක් හිමි වේ. මේ දක්වා අපගේ සේවකයින් 1998 දෙනෙකු මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වී ඇත.

මෙම සමාලෝචනයට ලක් වන වසර තුළ විශ්‍රාම වැටුප්ලාභීන්ගේ භාවිතයේ පහසුව සහ ඔවුන්ට හිමි වෛද්‍යාධාර ප්‍රතිලාභ නිරීක්ෂණය කරනු පිණිස විශ්‍රාම වැටුප් ලාභීන් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමයද පරිගණකගත කිරීමට පියවර ගන්නා ලදී.

සේවක පුහුණුව →

2014 වසරේදී සේවකයන් සඳහා වන දේශීය මෙන්ම විදේශීය පුහුණු වැඩසටහන් වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රු. මිලියන 20 ක් ආයෝජනය කර තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවකයින් විසින් භුක්ති විඳින විවිධ වරප්‍රසාද අතරට විදේශ පුහුණු වැඩසටහන්, කෙටි කාලීන වැඩසටහන්, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දිගු කාලීන පාඨමාලා, ඩිප්ලෝමා හා උපාධි වැඩසටහන් ආදිය ඇතුළත් වේ. 2014 වසරේදී විධායක කණ්ඩායමට පරිබාහිර සේවකයින් සියල්ලම පාහේ මෙම පුහුණු වැඩසටහන් වලට සහභාගී විය.

අපගේ සේවකයන් 25,000 කට අධික පුහුණු පැය ගණනක් සඳහා සහභාගී වී ඇත. සේවකයින් 18 දෙනෙකු ආසන්න වශයෙන් පැය 500 ක පමණ විදේශ පුහුණු සම්පූර්ණ කර තිබෙන අතර ආයතනයේ සෑම මට්ටමකම නියෝජනය කරමින් සේවකයින් 300 ක් පමණ කෙටි කාලීන පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට සහභාගී වී ඇත. බැංකු සහකාර තනතුරුවල සිට විධායක මට්ටමේ කළමනාකරුවන් දක්වා සේවකයින් 200 කට අධික ප්‍රමාණයක් කෙටි කාලීන පාඨමාලා හා උපාධි හැදෑරීම සඳහා බැංකුව විසින්

සලසා ඇති අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා තිබේ. නව අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් වීම අතින් මධ්‍යම කළමනාකාරිත්වය වඩාත් සක්‍රීය ස්වභාවයක් පිළිබිඹු කර තිබේ.

සේවකයින්ගේ වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා බැංකු ආයතනය විසින් පවත්වනු ලබන බැංකුකරණ හා මූල්‍ය ඩිප්ලෝමා සහතිකපත්‍ර පාඨමාලාව වැනි ක්‍ෂේත්‍රයට අදාළ විවිධ විභාග වලින් සමත් වන සේවක සේවිකාවන්ගේ අදාළ පාඨමාලා ගාස්තුව ප්‍රතිපූරණය කිරීමේ අවස්ථාවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සලසා ඇත.

අසාධාරණයෙන් තොර වීම →

සෑම දෙනාටම එක ලෙස සලකන, අසාධාරණයෙන් තොර සේවා පරිසරයක් පවත්වා ගැනීමේ වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිරන්තරයෙන් කැප වෙයි. 2014 වසරේදී කිසිදු ආකාරයක අසාධාරණයකට ලක් වීමක් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් නොවුණි. උසස්වීම් ලබා දීම, වගකීම් පැවරීම හෝ වැටුප් මට්ටම් පිහිටුවීම සහ අනෙකුත් මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ සැලසීමේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ත්‍රී පුරුෂභාවය සලකා නොබලයි.

දුක්ගැනවිලි →

අවසන් වශයෙන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි සේවය කරන 4,000 කට අධික වත්මන් සේවක පිරිස අතරින් අසාධාරණයට ලක් වීම් හා අනෙකුත් ආකාරවල මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලෙන වසර තුළ කිසිදු දුක්ගැනවිල්ලක් ඉදිරිපත් නොවීම පිළිබඳව අපි සතුටට පත් වෙමු. 2014 දෙසැම්බර් 31 වන විට, සේවයෙන් පහකරන ලද සේවකයින් විසින් බැංකුවට එරෙහිව කම්කරු උසාවියේ නඩු අටක් පනවා තිබුණු අතර ඒවා මේ වන විට විභාග වෙමින් පවතී. මේ සියල්ලම මූල්‍ය වංචා හේතුවෙන් සේවයෙන් පහකළ සේවකයන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිදු කරන ලද පැමිණිලි වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රතිපත්තියක් වශයෙන් වයස අවු. 18 අඩු කිසිවෙකු සේවයට බඳවා ගන්නේ නැත. මේ නිසා, බැංකුව තුළ ළමා ශ්‍රමය යොදා ගැනීමට කිසිදු ඉඩකඩක් නොමැත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ක්‍රියාත්මක වන සේවා ආචාරධර්ම නිසාම, බලහත්කාරයෙන් සේවා ලබා ගැනීම්වලට කිසිදු ඉඩක් නොමැත.

අපගේ සේවකයන් සඳහා මාතෘ නිවාඩු (ප්‍රසූත නිවාඩු) ලබා දෙන අතර දරු ප්‍රසූතියෙන් පසුව ඔවුන් නැවත සේවයට වාර්තා කිරීමේ අනුපාතය 100% ක් ලෙස පවතින බව සඳහන් කරන්නේ අභිමානයෙනි.

සේවක පවුල් සැමරීම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සෑම විටම එහි සේවකයන්ගේ පවුල්වල අභිවෘද්ධියට දායක වීමට කටයුතු කරයි. ඒ අනුව, අපගේ සේවකයන්ගේ දරුවන් අතරින් පහ ශිෂ්‍යත්ව විභාගයෙන්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා සහ ක්‍රීඩා කොශලයකින් හෙබි හා අනෙකුත් විෂය බාහිර කුසලතා ඇති දරුවන් ඇගයීම සඳහා වාර්ෂිකව දුරු කුසලතා ඇගයීමේ දිනයක් සමරනු ලැබේ. එවැනි දරුවන් සඳහා මුදලින් හෝ වෙනත් ආකාරවලින් ත්‍යාග ලබා දෙනු ලැබේ. මේ අතරම, දෙවසරකට වරක් පවත්නු ලබන අවුරුදු පොළ, අලුත් අවුරුදු සැමරුම් උත්සව, වෙසක් බැති ගී වැඩසටහන හා කැරොල් ගායනා වැඩසටහන ආදී සුවිශේෂී අවස්ථාද අපි අපගේ සේවකයින්ගේ පවුල් වෙනුවෙන් සලසා ඇත්තෙමු.

අප සමග දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින සේවකයින්ද සෑම වසරකදී මෙන් 2014 වසරේදීද ඇගයීමට ලක් කෙරිණ. වසර 25 හා 35 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයින් වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවද මෙම වසරේදී පවත්වන ලදී. ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ඔවුන් දැක්වූ පක්ෂපාතීත්වය හා අවංක සේවය අගයමින් ඔවුන් වෙත රන් කාසි හා වැටුප් ඉහළ දැමීම් ලබා දෙන ලදී.

මේ අතර, සේවකයින්ගේ විවාහ උත්සවවලදී ප්‍රවාහන දීමනාවක්ද, මරණවලදී යැපෙන්නන් වෙත පාරිතෝෂිකද ලබා දෙන ලදී.

අනාගත සැලසුම් →

අභ්‍යන්තර පද්ධතීන් අන්තර්ජාතික මට්ටමට ගෙන ඒම සඳහා අප අවධානය යොමු කර ඇති තවත් ක්ෂේත්‍රයක් වන්නේ අපගේ මානව සම්පත් ප්‍රතිපත්තීන් හා පද්ධතීන්ය. නව බඳවා ගැනීම්, සාර්ථක ලෙස සේවකයින් ශාඛා වෙත අනුබද්ධ කිරීම, සංවර්ධනය හා හොඳම කුසලතා සහිත අය රඳවා ගැනීම ආදී අරමුණු එමගින් ළඟා කර ගැනීමට අපේක්ෂිතය. ඒ වෙනුවෙන්, මානව සම්පත් ආශ්‍රිත සියලු ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි සමාලෝචනය කරමින් පරිගණකගත කරන ලද මානව සම්පත් සංවර්ධන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කෙරෙනු ඇත.

විශේෂයෙන්ම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු ආයතනික පෞරුෂයේ වැදගත් අංගයක් වන සේවක සැමට පොදු 'නිවසක්' ලෙස පැවතීමට කිසිදු හානියක් සිදු නොකරන අතරම අපගේ කුසලතා පිරිපුන් සේවක පදනම නවීකරණය කිරීමේ මෙවැනි ප්‍රයත්නයන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මේ දක්වා අප විසින් අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් සිදු කළ, ශ්‍රී ලංකාවට ආවේණික ආගන්තුක සත්කාර හැඟීම විසිඵක් වැනි සියවසේ පාරිභෝගික සත්කාරවලදීද එලෙසම පවත්වා ගත හැකි බවට අපි දැඩිව විශ්වාස කරමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් සෑම සේවා ස්ථානයක් තුළම සුදුසුකම් මත පදනම් වූ නව බඳවා ගැනීම් ක්‍රමයක් හා අරමුණු කේන්ද්‍රීය ස්ථාන මාරු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහාද සැලසුම් සකස් කර තිබේ. දැනට පවතින මානව සම්පත් සේවකයින් පිටතින් ලබා ගැනීමේ ප්‍රතිපත්තියද සමාලෝචනය කෙරෙනු ඇත.

I ශ්‍රේණියේ හා ඊට ඉහළ නිලධාරීන් වෙනුවෙන් වැඩි කරන ලද දිරිදීමනාවක් ඇතුළත් විධිමත් කාර්යසාධනය මත පදනම් වූ උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වාදීමටද අපි බලාපොරොත්තු වෙමු. එසේම, කුසලතා සංවර්ධනය හා වඩා ස්ථාවර ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපගේ පුහුණු වැඩසටහන් වර්ධනය කිරීමද අපගේ තවත් අපේක්ෂාවකි.

මෙලෙස අපේක්ෂිත ආයතනික අනන්‍යතාව හා සංස්කෘතිය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ම අප විසින් ගෙන ඇත. සේවකයින්ගේ ඇඳුම, ආචාර රීතීන්, ජංගම දුරකතන භාවිත කිරීම, පාරිභෝගික සත්කාරය, ආචාර ධර්ම හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගුණධර්ම ක්‍රියාත්මක කිරීම ආදී කරුණු එහිදී අවධානයට ලක් වෙනු ඇත.

සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය →

පසුගිය දශක කිහිපය පුරාවටම, කිසියම් ව්‍යාපාරයක සාර්ථකත්වය මැනිය යුත්තේ හුදෙක්ම කොටස් හිමියන්ට හිමි වටිනාකම ආශ්‍රිත වෙනස්කම් ඇසුරින් යන අදහස අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රජාව අතර ඇති විය. බොහෝ සමාගම් සිය ව්‍යාපාරයන්හි උනන්දු පාර්ශවයන් වෙත වඩාත් සුහදශීලී ලෙස යොමු වීමෙහි ප්‍රතිඵල දෙස අවධානය යොමු කරන්නට පෙළඹී තිබේ.

මේ අතින් සියවස් එක හමාරකට අධික කාලයක් මුළුල්ලේ මහජන සුභසිද්ධිය වෙත මුළුමනින්ම අවධානය යොමු කළ ආයතනයක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉහළින්ම සිටින බව පෙනී යයි. කෙසේවෙතත්, ශ්‍රී ලාංකික සමාජය වෙත අප ලබා දෙන වටිනාකමෙහි සුපැහැදිලිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අපට අදාළ මූල්‍ය නොවන බලපෑම් පිළිබඳව වාර්තා කරන ආකාරයද අප විසින් වෙනසකට බඳුන් කර ඇත.

පාරිසරික ප්‍රාග්ධනය →

අප භාණ්ඩ නිෂ්පාදනයෙහි නිරත ව්‍යාපාරික ආයතනයක් නොවන හෙයින් අප නිසා සිදු වන්නේ සීමිත පාරිසරික බලපෑමකි. කෙසේවෙතත්, පරිසරය වෙත කාබන් නිකුත් කිරීම අවම කිරීමේ අදහස් මේ වන විට අපගේ සියලු ශාඛාවල බලශක්තිය ඉතිරි කරන සී එල් එල් විදුලි බුබුලු භාවිතයට ගැනීම අරඹා ඇත. එසේම, බලශක්ති පරිභෝජනය අඩු කරමින් පාරිභෝගිකයින්ගේ හා අපගේ කාර්යමණ්ඩලයේ සුවපහසුව ඉහළ නංවනු පිණිස, අලුතින් ඉදිකරන ලද සියලුම ශාඛා ගොඩනැගිලි ආශ්‍රිතව නව VRV වර්ගයේ වායුසම්පූර්ණ යන්ත්‍ර භාවිත කෙරේ.

ණය ලබා දීමේදී 'වේරස් ගත්' සංවර්ධන ව්‍යාපෘතිය වැනි පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර දීමටද අප විසින් ප්‍රයත්න දරා තිබේ.

කෘෂිකාර්මික ණය ලබා දීම හා බැඳී ඇති පාරිසරික අවදානම පහත හෙළීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පහත සඳහන් උපායමාර්ගික පියවර ගෙන තිබේ:

1. පාරිභෝගිකයාගේ මූල්‍ය යෝග්‍යතාව තක්සේරු කිරීම.
2. ලබා දෙන ණය සඳහා තර්‍ය දේපළ උකසට ලබා ගැනීම.
3. කෘෂිකාර්මික ණය වෙත අවධානය යොමු කිරීම සඳහා බැංකුවේ ණය කළඹ විවිධාංගීකරණය කිරීම.

ආයතනයක් වශයෙන් අප සැලකිල්ල යොමු කරන තවත් කරුණක් ලෙස කාලගුණික වෙනස්වීම් සඳහන් කළ හැක. එහෙත්, අපගේ ක්‍රියාකාරකම්, එමගින් අපගේ ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති විය හැකි බලපෑම වෙත සෘජුව නිරාවරණය වී නොමැත. අප වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ කෘෂිකාර්මික අරමුණු සඳහා අප විසින් ලබා දෙන ණය හා උකස් අත්තිකාරම් වෙතයි.

මීට අමතරව, බැංකුව විසින් සිය කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන හා විදුලි බලය ලබා ගනු ලබන්නේ දෛනික පදනම මත වේ. විදුලි බලය මූලික වශයෙන්ම යොදාගනු ලබන්නේ විදුලි පහන් දැල්වීම, බැංකු මූල්‍යස්ථාන පරිශ්‍රය, ශාඛා, සියලු ඇමතුම් මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන හා ආපදා අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානය ආදියට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීම හා වායුසමනය කිරීම සඳහාය. මෙම සමාලෝචනයට ලක් වන වසර තුළ බැංකුව විසින් පැට්‍රෝල් වාහන 24 ක් හා ඩීසල් වාහන 27 ක් භාවිත කර තිබේ. මෙම වාහන මේ වසරේදී පිළිවෙලින් කිලෝමීටර 329,579 ක් හා 625,251 ක් ධාවනයේ යොදවා ඇති අතර ඒ සඳහා ඉන්ධන වෙනුවෙන් රු. 13,902,908 ක මුදලක් වැය වී තිබේ.

සමාජ ප්‍රාග්ධනය →

මූල්‍ය විශ්ලේෂණාත්මකව බලන කල බැංකුකරණය වනාහි අතිශය සමාජ ව්‍යාපාරයක් නැතහොත් කාලය හා අවකාශය තුළ ඇති සම්පත් වඩාත් ලාභදායී භාවිතයක් බවට පරිවර්තනය කරනු ලබන ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ යහපැවැත්මට දායක වන නියෝජිතයෙකු වශයෙන් අපගේ මූලික ව්‍යාපාරික කටයුතුවල සමාජ බලපෑම ගැන අපි අභිමානයට පත් වෙමු. කෙසේවෙතත්, මෙම අවශ්‍යතාව තවමත් ප්‍රමාණවත් ලෙස ඉටු වී නොමැති බවද අපි පිළිගන්නෙමු.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා උත්ප්‍රේරණය සපයන ආයතනයක් වශයෙන් අප විසින් මෙරට සමාජ ප්‍රාග්ධනය ආශ්‍රිතව සුළු හා මහා පරිමාණ ප්‍රතිලාභවලට මග පෑදූ තවත් පියවර රැසක්ම 2014 වසරේදී ගනු ලැබිණ:

ළමා අධ්‍යාපනය හා සමාජ සේවා →

2014 වසරේදී අප අභිමානයෙන් සම්බන්ධ වූ එක් ව්‍යාපෘතියක් වූයේ 'නැණ ගුණ තිළිණ' ජනාධිපති ග්‍රන්ථාධාර ව්‍යාපෘතියයි. ඒ සඳහා අපි රු. 1,000,000 ක මුදලක් ආධාර වශයෙන් ලබා දුන්නෙමු. අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති ලේකම් කාර්යමණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන් අතර කියවීමේ රුචිය ඉහළ දැමීම අරමුණුකොට ගත් ස්වේච්ඡා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම පාසල් අතරින් අති බහුතරය සතුව පුස්තකාල නොතිබූ නිසා සෑම පාසලකම වයස අවුරුදු 14 දක්වා සිසුන් සඳහා අධ්‍යාපනික වටිනාකමක් සහිත පොත් 250-300 අතර ප්‍රමාණයක් බෙදා දෙන ලදී. ඒ ඇසුරින් නව පුස්තකාල ආරම්භ කිරීම හෝ පැවති පුස්තකාල වැඩිදියුණු කර ගැනීමටත් අවස්ථාවක් එම පාසල්වලට හිමි විය.

එසේම, හපන් ඉතුරුම් ශිණ්ඨ සහිත පස් වැනි ශ්‍රේණියේ සිසුන් හට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සහාය වනු පිණිස දීප ව්‍යාප්ත 'හපන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ' මාලාවක් පැවැත්වීමටද ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කරන ලදී.

දිවයිනේ සිටින පිළිගත් සම්පත් දායකයන්ගේ සහභාගිත්වයෙන් එම සම්මන්ත්‍රණ පැවැති අතර 2014 වසරේදී 'මතුලොව දිනුමට නැණ ගුණ වඩමු' යන්න තේමා කරගත් සම්මන්ත්‍රණ 50 ක් සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මේ අතරම, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසුන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණයන්ද අපගේ ඇගයීමට පාත්‍ර විය.

නවයුගය සඟරාව විසින් සංවිධානය කරන ලදුව තෝරාගත් සම්පත් දායක පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වුණු දීප ව්‍යාප්ත වාර්ෂික සම්මන්ත්‍රණ වැඩසටහන වෙනුවෙන්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රාහකත්වය දැක්වීය.

ප්‍රජාව වෙත ව්‍යාප්තවීම →

දේශීය ප්‍රජා වටිනාකම් සංරක්ෂණය කරනු වස් දඩි කැපකිරීමක් අපගේ ශාඛා ජාලය විසින් සිදු කරන ලදී. ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගම් හා 'ආයෝජන කව' වැනි විවිධ ක්‍රියාකාරකම් හරහා අපි මෙය සිදු කළෙමු. අප සමග ඉතිරි කිරීමේ පුරුද්ද හා සහන පොලී අනුපාත යටතේ ණය ගැනීමේ පහසුකම් ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ විය.

ඉතුරු මිතුරු ඉතුරුම් ගිණුම හා දිරිය ණය ක්‍රමය වැනි සුවිශේෂී නිපැයුම් ඇසුරින් විවිධ ප්‍රජාවන් සමගද බැංකුව කටයුතු කරන ලදී. අපගේ මෙහෙයුම්ද දේශීය ප්‍රජාවට ඔබින පරිදි සකස් කෙරිණ. නිදසුනක් ලෙස, උකස් කටයුතු හරහා මොරටුව ප්‍රදේශයේ වඩු කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා ඉටු කිරීමට අපි කටයුතු කළෙමු. එසේම, අපගේ සමාජ වගකීම් මෙහෙවර ප්‍රවර්ධනය කිරීමේදී දේශීය තැපැල් ස්ථානාධිපතිවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඇති හැකියාවෙන්ද අපි උපරිම ඵල නෙළා ගත්තෙමු.

එවැනි තවත් නිදසුනක් ලෙස, ආබාධිතයින් සඳහා පැවැත්වුණු වොලිබෝල් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනය වෙත රු. 200,000/- ක මුදලක් පරිත්‍යාග කිරීම තුළින් විශේෂ ශාරීරික අවශ්‍යතා සහිත පුද්ගලයින් හට සහාය වීමටද අප විසින් ප්‍රයත්න දරනු ලැබිණ.

ආබාධිත රණවිරුවන් සඳහා සුවපහසු නිවාස පහසුකම් ලබා දීමේ අරමුණින් අභිමන්සල හමුදා සුභසාධන අරමුදල වෙතද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රු. 5,000,000/- ක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණ.

ආයතනික ව්‍යාප්තිය →

දීර්ඝ කාලීන යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ජාතියක් වශයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින මොහොතක සමාජ ප්‍රාග්ධනය නැවත ගොඩනැංවීමට දායකවීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු ආයතනික දැක්මේ කැපී පෙනෙන අංගයකි. එය කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර නොමැත. වැදගත් ආයතන හා ක්‍රියාකාරකම් රැසක්ම ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් හරහා අනෙකුත් ජාතික ආයතන වෙතද ව්‍යාප්ත වෙමින් අප එයට දායක වී ඇත. සේවකයන්ගේ සුභසාධනය අරමුණු කරගෙන පිහිටුවා ඇති අනෙකුත් ආයතන ආශ්‍රිතව අපි මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කළෙමු.

සංක්‍රමණික ග්‍රම්කයන් වෙත ව්‍යාප්ත වීම →

ලොව කොතනක සේවය කරමින් සිටියද, ශ්‍රී ලාංකිකයන් අපගේ මූලික පාරිභෝගිකයන් ලෙස සැලකීම අපගේ ප්‍රතිපත්තියයි. විදේශ රැකියා සඳහා දිවයිනෙන් බැහැර යන අය හට උපකාර කිරීමේ අරමුණින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මූල්‍ය ප්‍රේෂණය පිළිබඳ අවබෝධයක් ඔවුන් වෙත ලබා දීම සඳහා පුහුණු වැඩසටහන් කිහිපයක්ම පවත්වන ලදී. 2014 වසරේදී අපගේ බැංකු නිලධාරීන් විසින් පුහුණු වැඩසටහන් 438ක් මගින් විදේශයන්හිදී තමන් උපයන ධනය ඉතාම ආරක්ෂිතව හා අවම සේවා ගාස්තුවක් යටතේ සිය මව් රටට ප්‍රේෂණය කළ හැකි ආකාර පිළිබඳව විදේශ රැකියා අපේක්ෂකයින් 17,000 කට අධික පිරිසක් දැනුවත් කරන ලදී.

විදේශ රැකියාවල නිරත වී සිටින පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරගනිමින් සිය නිවෙස් තුළ මනා මූල්‍ය විනයක් පවත්වා ගනිමින් අනාගත අවශ්‍යතා සඳහා මුදල් ඉතිරි කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද අප විසින් පවත්වන ලදී. විශාල විදේශ සේවා නියුක්තිකයින් සංඛ්‍යාවක් සිටින කුරුණෑගල, මහනුවර, කැගල්ල හා රත්නපුර වැනි දිස්ත්‍රික්ක කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහායද ඇතිව එම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුණි.

යටිතලපහසුකම් →

අපගේ බැංකුව හුදෙක් ලාභ ඉපයීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නේ නැත. සමස්ත ශ්‍රී ලංකාවෙහි දීර්ඝකාලීන සංවර්ධනය කෙරෙහිද අපි සිත යොමන්නෙමු. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, දීර්ඝකාලීන යටිතලපහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම සඳහා උර දීමට අපි පෙරමුණ ගත්තෙමු. මේ අනුව, සමස්ත ජාතියටම මහත් ප්‍රතිලාභ අත්කර දෙමින් ජේදුරුතුඩුව, මහියංගනය, කිරින්ද, සිදුව, උඩුගමම්පොල ආදී ඇත ප්‍රදේශ යා කරන මහාමාර්ග ජාලයක් ඉදිකිරීම වෙනුවෙන්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව මූල්‍යාධාර සැපයීය.

මෙම සමාලෝචනයට ලක් වන වසරේ අපගේ ක්‍රියාකාරකම් භෞතික ප්‍රතිලාභවලින් ඔබ්බට ගමන් කර තිබෙන අයුරු දැකිය හැකිවේ. කොළඹ දිස්ත්‍රික්කයේ පාංශු බාදනය හා ජල ගැලීම් අවම කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය ආධාර ලබා දීම තුළින් මිහිකන මානාව රැක ගැනීම වෙනුවෙන්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව දායක විය. පරිසරය සංරක්ෂණය කිරීම, ස්වභාවික කුරුළු වාසස්ථාන, හා වෘක්ෂලතා ව්‍යාප්ත කරමින් ශ්‍රී ලාංකික නගරවාසී ජනතාවට හිතකර වාසස්ථානයක් උරුම කර දීම අරමුණු කරගනිමින් 'වේරැස් ගඟ' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද අපගේ දායකත්වය ලැබිණ.

මෙවැනි අරමුණු සඳහා වෙන් කරන ලද සමස්ථ මුදල රු. බිලියන 14.2 ක් වූ අතර රු. බිලියන 1.6 ක් මේ වන විට බෙදා හැර තිබේ.

වෛද්‍යාධාර ව්‍යාප්තිය →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෛද්‍යාධාර කඳවුරු පැවැත්වීම අරමුණු කරගත් HelpAge Sri Lanka සමාජ සුභසාධන සංවිධානය වෙතද සහාය විය. මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල දිවි ගෙවන අඩු වරප්‍රසාදලාභී වියපත් පුරවැසියන් වෙතයි. ඒ අනුව, ඔවුන් වෙත ඇස් කන්නාවූ ලබා දීම හෝ අක්ෂි සැත්කම්වලට සහායවීම ආදී ක්‍රියාකාරකම් සඳහා HelpAge Sri Lanka සංවිධානය කටයුතු කරයි.

ආගමික කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීම →

ප්‍රබල ආගමික හැඟීම් දැනවීමට මිනිසුන්ට උපකාර කිරීම තුළින් වෙනසක් උදා කළ හැකි බව විශ්වාස කරන ජාතික ඉතිරිකිරීමේ බැංකුව විවිධ ආගමික ක්‍රියාකාරකම් සඳහා සුදුසු ආයතන හා සංවිධාන වෙත මූල්‍යාධාර ලබා දීම සිදු කරයි. වෙසක් උත්සවය වැනි ජාතික පුණ්‍යෝත්සව, පන්සල් වැනි ප්‍රාදේශීය ආගමික මධ්‍යස්ථාන විසින් සිදුකරනු ලබන විවිධ ක්‍රියාකාරකම් හා කීර්තිමත් ශ්‍රී ලාංකිකයින් සිහි කිරීම සඳහා පිහිටුවා ඇති සංවිධාන ආදිය මේ අතරට ගැනේ.



භාරකාරත්වය



අධ්‍යක්ෂ මණ්ඩලය	– 74
ආයතනික කළමනාකාරිත්වය	– 76
විධායක කළමනාකාරිත්වය	– 78
අංශ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්	– 80
ආයතනික යහපාලනය	– 83
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව	– 109
මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු වාර්තාව	– 112
ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව	– 113
නාමයෝජනා කමිටු වාර්තාව	– 114
අවදානම් කළමනාකරණය	– 115

1
අස්වින් ද සිල්වා මහතා -

සභාපති

අස්වින් ද සිල්වා මහතා බැංකු ක්ෂේත්‍රය තුළ දශකයකට වඩා අධික කාලසීමාවක් පුරා පැතිරුණු අත්දැකීම් සම්භාරයක් සහිත ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව තුළ 'ඇමරිකන් එක්ස්ප්‍රස්' සමාගමෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ අයෙකි. එතුමා මූල්‍ය, ණය, ආයතනික මූල්‍ය, උපදේශන සහ ආයතනික බැංකුකරණය යනාදී ක්ෂේත්‍ර ගණනාවක හසල අත්දැකීම් ලබා ඇත. මීට අමතරව ඔහු 'ඇමෙක්ස් සංචාර ආශ්‍රිත සේවාවන්' හි ශ්‍රී ලංකාව හා මාලදිවයිනට අදාළ දේශීය කළමනාකරු ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම ද සිල්වා මහතා ඇමෙක්ස්හි ගුණාත්මකභාවය සඳහා පිරිනැමෙන සභාපති ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවෙකි. ඔහු ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමෙහි සමූහ මූල්‍ය අධ්‍යක්ෂ තනතුරද සෙලින්කෝ, ඉතිරිකිරීමේ බැංකුවෙහි සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුද දරා ඇති අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි සභාපතිධුරයට පත්වීමට ප්‍රථම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර එන්.ආර්.එම්.ඒ. හි ව්‍යාපාර මූද්ධි අංශ ප්‍රධානී ලෙස සේවය කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka) මෙන්ම එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CIMA-UK) අධිසාමාජිකයෙකි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සහතිකලත් පරිච්ඡේද නියුතු ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධිසාමාජිකයෙකි.

2
මහින්ද සිරිවර්ධන මහතා
අධ්‍යක්ෂ

සිරිවර්ධන මහතා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර බදු ප්‍රතිපත්ති, රාජ්‍ය ආදායම් සහ සමස්ත සාර්ව - මූල්‍ය ප්‍රතිපත්ති

කළමනාකරණයට අදාළ කටයුතු ඉටු කිරීමෙහිලා නිරත වෙයි.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රචේදී උපාධිය ලබා ඇති ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇති අතර ආර්ථික සංවර්ධනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.

සමස්ත සාර්ව ආර්ථික මෙන්ම මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර නියෝජිතායතන (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතන) සමග සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු ක්‍රියා කරන ලදී.

වසර 20 කට අධික කාල සීමාවක් බැංකුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවය කරන ලද සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර ඇත.

ඔහු ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඇතුළත්ව අධ්‍යක්ෂ මණ්ඩල රැසක අධ්‍යක්ෂධුර දරා ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකත්වය හොබවයි.

3
ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා
අධ්‍යක්ෂ

ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජචේදී විශේෂ උපාධිධාරියෙකු ද සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වේ. තවද ඔහු වාණිජචේදය පිළිබඳ සිය දෙවන

පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත. අබේරත්න මහතා 2012 පෙබරවාරි 02 දින සිට තැපැල්පති වශයෙන් කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 20 ක පළපුරුද්ද සහිතව අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වී ඇත. ඔහු 2005-2008 දක්වා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලෙසත් 2009-2010 දක්වා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් 2010 වසරේදී සහකාර ලේකම් ලෙසත් කටයුතු කර ඇත.

තවද ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ බාහිර කමිකාචාර්යවරයෙක් ලෙස හා ගැටුම් වල බලපෑමට ලක් වූ පළාත් හි විශේෂ ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාජඥය සහ යළි පදිංචි කිරීමේ විශේෂඥයෙක් ලෙස කටයුතු කරයි.

ඔහු එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. එමෙන්ම 2012.05.23 සිට 2012.08.05 දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැඩ බලන සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.



4 මුද්ලි එම්ඒස් මහතා
අධ්‍යක්ෂ

එම්ඒස් මහතා මැදපෙරදිග, දකුණු ආසියානු සහ උතුරු අප්‍රිකානු කලාපයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ කළාප අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

එමෙන්ම ඔහු කොමර්ෂල් බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙසත්, තේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සිල්ලර වෙළඳ බැංකුකරණ ප්‍රධානී ලෙසත් පැත්තේ ඒෂියා බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සේවය කර ඇත. ඔහුගේ කැපී පෙනෙන

කාර්ය සාධනයන් නිවිතිකොටගෙන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය විසින් 2004 වර්ෂයේ කුසලතා සම්මානයට පාත්‍ර විය. ඔහු 1997 වර්ෂයේදී කොමර්ෂල් බැංකුව සඳහා සුවිශේෂ දායකත්වයක් දරන ලද සාමාජිකයින් සත් දෙනා අතරින් එක් සාමාජිකයෙකු ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධිසාමාජිකයෙකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන අතර එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ කළමනාකරණ ගණකාධිකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි.

5 සුරංග නාවුල්ලගේ මහතා
අධ්‍යක්ෂ

සුරංග නාවුල්ලගේ මහතා 2015 පෙබරවාරි මස 09 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වන ලදී. 1979 වර්ෂයේදී බැංකු සේවයට බැඳුණු ඔහු මුදල් අමාත්‍යාංශයේ කම්කරු සබඳතා පිළිබඳ උප ලේකම්වරයෙකු වූ අතර ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

නාවුල්ලගේ මහතා කම්කරු කටයුතු අධ්‍යයනය පිළිබඳ ජාතික ආයතනය, ජෝබ් නෙට්ස් ලීම්ටඩ් යන ආයතන වල අධ්‍යක්ෂවරයෙකු ලෙසද, එලදායිතාවය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති මූල්‍ය හා අරමුදල් කළමනාකරණ වැඩසටහනෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙකු වන ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකුකරණ සහ මූල්‍ය පිළිබඳ සහතිකපත්‍ර ලාභියෙකි.

6 අජිත් පතිරණ මයා
අධ්‍යක්ෂ

පතිරණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා දරයි. ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර ඇති අතර නීතිඥ සංගමයේ විවිධ කමිටුවල සභාපතිවරයන් ද දරා ඇත. මේ වන විට ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ සාමාජිකත්වය ද දරයි. නීති අධ්‍යාපනය පිළිබඳ කවුන්සිලයෙහි සාමාජිකයෙකු වන ඔහු ලෝඒෂියා ආයතනයේ උපදේශකවරයෙකු ලෙසද ක්‍රියා කරයි.

පතිරණ මහතා වසර 25 කට අධික අත්දැකීම් සපිරි නීතිඥයෙකි. ඔහු නිල තොලත් මනේස්ත්‍රාත්වරයෙකු සහ සාමදාන විනිශ්චයකාරවරයෙකුද වන අතර අපරාධ නීතිය පිළිබඳ නීතිඥවරයෙකු ලෙස දිවයිනෙහි අධිකරණයන්හි ප්‍රසිද්ධ නඩු විභාග රැසක් වෙනුවෙන් පෙනී සිට ඇත.

එස්.ඩී.එන්.පෙරේරා මයා
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

2015 මාර්තු 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි එස්.ඩී.එන්. පෙරේරා මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 16 වන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් විය. සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට ප්‍රථම ඔහු වැඩ බලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරන ලද අතර දශක තුනකට ආසන්න ඔහුගේ බැංකු සේවා කාලය අතරතුර බැංකුවේ සියලුම ක්‍රියාකාරී අංශ ආවරණය කරමින් කටයුතු කර තිබුණි.

පෙරේරා මහතා වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙකු වන අතර බැංකු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සහතිකලත් තොරතුරු පද්ධති විගණකවරයෙකි. ඔහු තොරතුරු පද්ධති විගණන සහ පාලන සංගමයෙහි ඇමරිකා එක්සත් ජනපද ශාඛාවෙහි සභාපති ලෙස ක්‍රියා කළ අතර අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයෙහි ඇමරිකන් එක්සත් ජනපද - ශ්‍රී ලංකා ශාඛාවෙහි මූලාරම්භක සාමාජිකයෙකි.

එමෙන්ම ඔහු විසින් පුළුල් විෂයය පරාසයක් තුළ විවිධ ග්‍රාහකයන් ලේඛනද ඉදිරිපත් කර ඇත.

පෙරේරා මහතා වසර 10 කට අධික කාල සීමාවක් පුරාවට රජරට සංවර්ධන බැංකුවෙහි සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.

වයි.එෆ්.ඩීන්. මෙනවිය
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

යස්මීන් ෆාතිමා ඩීන් මෙනවිය නීතිඥවරයක් වන අතර, ලියාපදිංචි සමාගම් ලේකම්වරයක හා ප්‍රසිද්ධ නොනාරිස්වරයකි. නීති නිලධාරීන්ගේ ලෙස වසර 30 ක බැංකු සේවා පළපුරුද්දක් සහිත ඇය 1999 වර්ෂයේ පටන් එන්.එස්.බී. ෆන්ඩ් මැන්ජ්මන්ට් සමාගමෙහි සමාගම් ලේකම්වරය ලෙසද කටයුතු කරයි. 2013 පෙබරවාරි 01 වන දින සිට ඇය අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ධුරය හොබවයි.





1

එස්.ඩී.එන්. පෙරේරා

සාමාන්‍යාධිකාරී/
ප්‍රධාන විධායක නිලධාරී
(2015.03.12 දින සිට)
වාණිජවේදී (විශේෂ),
සී.අයි.එස්.ඒ.,
බැංකු කළමනාකරණය පිළිබඳ
ඩිප්ලෝමාව

4

කේ. රවින්ද්‍රන්

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන)
විද්‍යාවේදී (විශේෂ), එන්.සී.ඒ.,
එන්.සී.එම්.ඒ.

2

කේ.බී. විජයරත්න

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(මුදල් හා සැලසුම්)
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලනය
(විශේෂ)
එන්.සී.ඒ., එන්.සී.එම්.ඒ.,
එස්.ඒ.ඒ.ටී.

5

ආර්.එම්. ගුණතිලක

අවදානම් කළමනාකරණ ප්‍රධානී
ව්‍යාපාර සංවර්ධන අධ්‍යයනය
(විශේෂ),
එම්.බී.ඒ. (සී.අයි.එම්.),
එන්.සී.අයි.එම්.ඒ. (එ.රා.)

3

ජේ.කේ. ගමනායක

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(ශාඛා මෙහෙයුම් හා අලෙවි)
විද්‍යාවේදී, අලෙවිකරණය පිළිබඳ
ඩිප්ලෝමාව(එ.රා.), එම්.බී.ඒ.
(කොළඹ),
එන්.එස්.එල්.අයි.එම්., එම්.සී.අයි.එම්.
(එ.රා.) ඒ.එම්.අයි.බී.(ශ්‍රී ලංකා), වරලත්
අලෙවිකරු

6

සී. එස්. ජේසුධයන් මෙනවිය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය)
විද්‍යාවේදී (විශේෂ),
එම්.බී.ඒ. (කොළඹ)
භාණ්ඩාගාර සහ අවදානම්
කළමනාකරණය
පිළිබඳ ඩිප්ලෝමාව (අයි.බී.එස්.එල්)

එච්.එම්. හෙන්නායක බණ්ඩාර

සාමාන්‍යාධිකාරී/
ප්‍රධාන විධායක නිලධාරී
(2014.06.20 දින විශ්‍රාම යන ලදී)

ටී.එම්.කේ. බණ්ඩාර

අතිරේක සාමාන්‍යාධිකාරී
(2014.04.13 දින විශ්‍රාම යන ලදී)

- 1 කේ.කේ.වී.එල්.ඩබ්ලිවී. කරුණාතිලක
සහකාර සාමාන්‍යාධිකාරී (අයකරගැනීම්)
වාණිජවේදී (විශේෂ) බැංකු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව,
එම්.බී.ඒ., මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
- 2 බී.පී.ජේ. ගුණසේකර මිය
සහකාර සාමාන්‍යාධිකාරී (වත්කම් කළමනාකරණ)
විද්‍යාවේදී (ගෞරව), ව්‍යාපාර හා මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව (අයි.සී.ඒ.එස්.එල්.), බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් විධායක ඩිප්ලෝමාව (අයි.බී.එස්.එල්.) එම්.එන්.ඊ. (කොළඹ)
- 3 පී.එස්. වසන්තතිලක
සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ සැලසුම් හා උපකාරක) විද්‍යාවේදී (සාමාන්‍ය), විද්‍යාපති (පරිගණක විද්‍යාව), පරිගණක උසස් ක්‍රමලේඛන තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව
- 4 කේ.පී.ඩී.එම්. ද සිල්වා මිය
සහකාර සාමාන්‍යාධිකාරී (තැපැල් බැංකු) ශාස්ත්‍රවේදී (විශේෂ) ඒ.එම්.අයි.බී., ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
- 5 ඩබ්ලිවී. පියරත්න
සහකාර සාමාන්‍යාධිකාරී (විගණන) වාණිජවේදී (විශේෂ), ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ඒ.එම්. (අයි.බී.එස්.එල්.)
- 6 ජේ.එම්. සෙනෙවිරත්න බණ්ඩා
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් II) ශාස්ත්‍රවේදී (විශේෂ)
- 7 පී.ඒ. අබේසූරිය
සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ - ආරක්ෂාව සහ පද්ධති) විද්‍යාවේදී (සාමාන්‍ය), විද්‍යාපති (පරිගණක විද්‍යාව), පරිගණක උසස් ක්‍රමලේඛන තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව (අයි. ඩී.එම්.)
- 8 එස්.ඩබ්ලිවී. ගුණසේකර මිය
සහකාර සාමාන්‍යාධිකාරී - (උපකාරක සේවා) වාණිජවේදී (විශේෂ) ඒ.එම්.අයි.බී. එම්.ඒ.ඒ.ඒ., ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව



10

11

12

9
ජේ.ඒ.ඒ.එස්.එල්. සෝමරත්න
 සහකාර සාමාන්‍යාධිකාරී
 (තොරතුරු තාක්ෂණ
 යෙදවුම් හා සංවර්ධන)
 විද්‍යාචේදී (සාමාන්‍ය),
 විද්‍යාපති (පරිගණක විද්‍යාව)
 පරිගණක උසස් ක්‍රමලේඛන
 තාක්ෂණය පිළිබඳ
 ඩිප්ලෝමාව

10
එම්.පී.ඒ.ඩබ්ලිව්. පීරිස්
 සහකාර සාමාන්‍යාධිකාරී
 (ජාත්‍යන්තර බැංකු)
 විද්‍යාචේදී (සාමාන්‍ය),
 ඒ.එම්.අයි.බී. (ශ්‍රී ලංකාව),
 ණය කළමනාකරණය
 පිළිබඳ ඩිප්ලෝමාව,බැංකු
 කළමනාකරණය පිළිබඳ
 පශ්චාත් විධායක
 ඩිප්ලෝමාව (අයි.බී.එස්.එල්.),
 පුහුණුවීම් හා සංවර්ධනය
 පිළිබඳ ජාතික ඩිප්ලෝමාව
 (එස්.එල්.අයි.ටී.ඒ.ඩී.)

11
පී.වී.ඒ.ඩී.ඩී. සිල්වා මෙය
 සහකාර සාමාන්‍යාධිකාරී
 (මුදල්)
 විද්‍යාචේදී ව්‍යාපාර
 පරිපාලනය (විශේෂ),
 එම්.බී.ඒ.(මූල්‍ය), එල්.සී.ඒ.

12
ඊ.එම්.එම්.පී. ඒකනායක
 සහකාර සාමාන්‍යාධිකාරී
 (මෙහෙයුම් - I)
 විද්‍යාචේදී, ව්‍යාපාර පරිපාලන
 (විශේෂ) කළමනාකරණය
 පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව

14
එම්. වයි. ගුණසේකර මිය
 සහකාර සාමාන්‍යාධිකාරී
 (මානව සම්පත් සංවර්ධන)
 විද්‍යාචේදී පරිගණක
 මූලිකාංග පිළිබඳ පශ්චාත්
 උපාධි සහතිකපත්‍රය,
 දත්ත පිරිසැකසුම් පිළිබඳ
 පශ්චාත් උපාධි සහතික පත්‍රය

13
වයි.එල්. ඩීන් මෙය
 (අධ්‍යක්ෂ මණ්ඩලයේ
 ලේකම්)
 නීතිඥ
 ලියාපදිංචි සමාගම් ලේකම්

15
ඒ.සී. ගමගේ
 සහකාර සාමාන්‍යාධිකාරී
 (ණය)
 විද්‍යාචේදී (සාමාන්‍ය),
 එම්.බී.ඒ. ණය
 කළමනාකරණය පිළිබඳ
 ඩිප්ලෝමාව



අංශ ප්‍රධානීන්

1 එස්.ටී.එස්. ද සිල්වා
තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී

2 එම්.බී.ඩී. ද සිල්වා මිය
නීති අංශ ප්‍රධානී

ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්
ප්‍රාදේශීය කළමනාකරුවන්

1 බී.කේ.පී. බී.එම්. කරුණාරත්න මිය
ප්‍රාදේශීය කළමනාකරු (මධ්‍යම)

2 ඒ.එල්.ඒ. හලිම
ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර)

3 වී.වී. ක්‍රෙයිසන්
ප්‍රාදේශීය කළමනාකරු (උතුර)

4 එච්.එම්.එස්.එල්. ප්‍රනාන්දු මිය
ප්‍රාදේශීය කළමනාකරු (වයඹ)

5 ටී.එම්.බී.පී.ඩී. ද අල්විස්
ප්‍රාදේශීය කළමනාකරු (දකුණ)

6 එම්. ටී.ඒ. ජේ. එම්. ගෝමිස්
ප්‍රාදේශීය කළමනාකරු (උතුර)

7 එම්.එස්.එස්. ප්‍රනාන්දු මෙනවිය
ප්‍රාදේශීය කළමනාකරු (බටහිර 1)

8 ඊ.බී. සීතා මිය
ප්‍රාදේශීය කළමනාකරු (බටහිර 2)

9 එච්.ආර්. සිල්වා මිය
ප්‍රාදේශීය කළමනාකරු (බටහිර 3)

ශාඛා මෙහෙයුම්

1 එස්. එච්.එම්. මුබාරක්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - නගර ශාඛාව

2 ඩී.බී. වික්‍රමසිංහ මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ගාල්ල

3 ආර්.ඒ.එන්.එන්. විජේසිංහ මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - හෝමාගම

4 එස්.එම්. සිසේරියස්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - යාපනය

5 පී. ටී.ඒ. පෙරේරා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - කළුතර

6 කේ.එම්. පියරත්න
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මහනුවර

7 එන්.පී.ඩී.එස්.එස් නානායක්කාර මිය
(2015.03.09 දින විශ්‍රාම යන ලදී)
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - කෑගල්ල

8 ඩබ්ලිව්.පී.ආර්. ආනන්දකා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - කිරුලපහ

9 ජේ.ඒ.යූ. ගමගේ
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - කුරුණෑගල

10 කේ.බී. නිමල්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මහරගම

11 පී.එච්. අන්ද්‍රානුන්දු
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මාතර

12 ටී.සී. රංජනී මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මොරටුව

13 කේ. කමලනාදන්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මීගමුව

14 එච්.ආර්. කරුණාමුනි මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පානදුර

15 ඩබ්ලිව්.පී.යූ.ඒ. ද සිල්වා මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - වැල්ලවත්ත

වත්කම් කළමනාකරණ

1 ජේ.කේ. විජේසිංහ
ජ්‍යෙෂ්ඨ කළමනාකරු

විගණන

1 ඩී.එන්.ජේ.කේ. ගමගේ
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - විගණන හා සුපරීක්ෂණ අංශය

ශාඛා කළමනාකරණ

1 වී. අරුලානන්දම්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු-ශාඛා සුපරීක්ෂණ

2 එම්.එල්. දයාරත්න
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - සංවර්ධන

ණය අංශය

- 1 ටී.එල්.ඒ. විජේරත්න
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ණය අයකර ගැනීම්
- 2 එම්.එම්. ජයසිරි
(2015.04.01 දින විශ්‍රාම යන ලදී)
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ණය අවදානම් කළමනාකරණ
- 3 කේ.පී. දමයන්ති මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ණය
- 4 ඩබ්ලිව්. විජේතුංග
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ණය
- 5 ඒ.බී.සී.ආර්. විජේපාල
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - උකස්
- 6 ආර්.සී. සමරසිංහ මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ණය

මුදල් හා සැලසුම්

- 1 එස්. ඒ. බී. එම්. බණ්ඩාරනායක මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - සේවාවසාන ප්‍රතිලාභ අංශය
- 2 එම්. ඒ. ගෝමස් මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - සැලසුම්

මානව සම්පත් සංවර්ධන

- 1 කේ. එස්. විරසේන
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - අභ්‍යාස
- 2 එම්.එන්.ඒ. ප්‍රනාන්දු මෙනවිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පිරිස්

තොරතුරු තාක්ෂණ සහ උපකාරක සේවා

- 1 කේ.එම්.ඩබ්ලිව්. එම්. කරුණාරත්න
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පරිශ්‍ර අංශය
- 2 පී.එම්.එස්.පී. ප්‍රනාන්දු
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - තොරතුරු තාක්ෂණ
- 3 සී.ඩබ්ලිව්. පතිරණ මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - සැපයුම්

නීති, අවදානම් හා අනුකූලතා

- 1 ඒ.සී. එදිරිසිංහ මිය
(2015.02.01 දින විශ්‍රාම යන ලදී)
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ජ්‍යෙෂ්ඨ නීති නිලධාරී
- 2 අයි.කේ.එල්.සී. මහේන්ද්‍රන් මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකර - අනුකූලතා නිලධාරී
- 3 ආර්.පී.ඒ.එම්.පී. රාජනායක මිය
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - අවදානම් කළමනාකරණය

ජාත්‍යන්තර බැංකු කටයුතු

- 1 පී.කේ.පී.බී. පෙරේරා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ජාත්‍යන්තර බැංකු කටයුතු

අලෙවි

- 1 එච්.එම්.පී.පී.සේ. හේරත්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - අලෙවි
- එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටි
- 1 ඩබ්ලිව්.එම්.ආර්.බී. විරකෝන්
ජ්‍යෙෂ්ඨ කළමනාකරු

යහ පාලන පද්ධතියකින් අවධානය
යොමුවන්නේ උසස් ප්‍රමිතියෙන් යුතු
ව්‍යාපාර ආචාර ධර්ම, මනා ලෙස සැකසූ
ප්‍රතිපත්තින් ක්‍රියාපටිපාටීන් සහ ආයතනය
තුළ පවත්නා ඵලදායී සමාලෝචන පද්ධති
යනාදිය පිළිබඳවයි.

ආයතනික යහපාලනය යනු වර්තමාන ආයතනික පරිසරය තුළ ප්‍රමුඛතාවය හිමිවන මූලික අංගයකි. එය යම් ආයතනයක් නියාමනය හා පාලනය කරන යම් ආකාරයක රාමුවක්වන අතර එම ආයතනයේ පාර්ශවකරුවන් සඳහා උපරිම වටිනාකමක්ද සහතික කරයි. මනා යහපාලන පද්ධතියක් මගින් ආයතනය තුළ ඉහළම ප්‍රමිතියේ ව්‍යාපාර ආචාරධර්ම සමුදායක්, මැනවින් සකස් කරනලද ප්‍රතිපත්ති හා පටිපාටි සමූහයක් සහ එදායී අධීක්ෂණ පද්ධතියක් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. කෙසේ වුවත් ආයතනික යහපාලනයේ හරය වන්නේ සියලු ඇල්මැති පාර්ශවයන්ට ඇති වගවීමයි.

ආයතනයේ සෑම මෙහෙයුමක්ම ඉහළම පරිචයන් හා භාවිතයන්ට අනුකූලව සිදුවන බව සහතිකකර ගැනීම සඳහා ආයතනික යහපාලන රාමුව පරිපාලන ව්‍යුහයේ ඉහළම තලයෙන් ආරම්භවී පහළ ස්ථරකරා ගලායාම සිදුවේ. අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනික යහපාලනයේ තේන්ද්‍රය වෙයි. එබැවින් මෙහිදී ආයතනයේ ගිණුම්කටයුතුභාවය, සාධාරණත්වය හා විනිවිදභාවය ආරක්ෂාකර ගැනීමෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව හා වගකීම කෙරෙහි ප්‍රමුඛ ලෙස අවධානය යොමු කෙරේ.

ආයතනික යහපාලනය යනු ආයතනයේ කාර්ය සාධනය හා ලාභය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන සාධකයකි. විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමටත් අක්‍රමිකතා, දූෂණ හා සම්පත් වැරදි ලෙස කළමනාකරණය මෙන්ම අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමටත් ආයතනික යහපාලනය උපකාරවේ. එසේම ඉදිරියේදී ඇතිවියහැකි ගැටලු කල්තබා හඳුනාගැනීමට හා ආයතනයට සිදුවියහැකි බරපතල හානි මගහරවා ගැනීමට ආයතනික යහපාලනය ඔස්සේ හැකියාව ලැබේ. කොටස් මිල ගණන් ඉහළයාම හා එමගින් කාර්යක්ෂමව හා එදායීව ආයතනයේ මූලධනය උපයාගැනීමට පදනම සකස් කරමින් ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය කිරීමටද ආයතනික යහපාලනය ආධාර වෙයි. එමෙන්ම ආයතනයේ කීර්තිනාමය සම්බන්ධයෙන් ඇතිවියහැකි අවධානම අවමකර වෙළඳපළ තුළ ශක්තිමත් සන්නම් නාමයක් වර්ධනයකර ගැනීමටද ආයතනික යහපාලනය සහය වෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ යහපාලනය →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ආයතනික යහපාලනය එහි ඓතිහාසික කොටසක් ලෙස සලකනු ලබයි. මෙම සංකල්පය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපාරික ක්‍රියාදාමය සමග බද්ධකර තිබෙන අතර සමස්ත කළමනාකරණ ව්‍යුහයම ඊට ඉහළම ප්‍රමුඛතාව ලබාදෙයි. සියලු ඇල්මැති පාර්ශවයන්ගේ අභිලාෂ එලඟැත්වෙන අයුරින් සේවා සැපයීමේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව හැමවිටම අන්‍යෝන්‍ය ගරුත්වය හා සාධාරණත්වය වැනි ප්‍රමුඛ වටිනාකම් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කරයි. ඉහළම වෘත්තීය ප්‍රමිතීන් හා ව්‍යාපාර ආචාරධර්ම මත පදනම්ව සිය සේවය සැපයීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාර්ය මණ්ඩලය කැපවී සිටී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ නෛතික නියාමන අවශ්‍යතා, බැංකුවේ ප්‍රමුඛතම වටිනාකම් සහ බැංකු ක්ෂේත්‍රයේ පිළිගත් යහපාලන පරිචයන් මත පදනම්ව සකස් කරන ලද ආයතනික යහපාලන රාමුවක් පාදක කරගනිමිනි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික යහපාලන රාමුව පහත දැක්වෙන මූලධර්ම මත පදනම්ව තිබේ:

- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාර්යයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වගකීම හා ගිණුම්කටයුතුභාවය සියලු මට්ටම්වලදී ක්‍රියාත්මක කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද උප කමිටු මගින් ඔවුන්ට පවරා ඇති විශේෂ වගකීම් අධීක්ෂණය කෙරෙන බවට සහතිකවීම.
- බැංකුවේ ව්‍යාපාරික අරමුණු ඉටුකිරීමට ඉහළම වන සාර්ථකම කළමනාකාරී ව්‍යුහයක් තීරණය කිරීම.
- ව්‍යාපාරික අරමුණ හා ජාතික ඉතුරුම්හි සැබෑ අරුත අතර සමබරතාව පවත්වා ගැනීම සහ යෝග්‍ය පරිදි කළමනාකරුවන් අතර වගකීම් පැවරීම.
- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශක්තිමත්බව හා සුරක්ෂිතබව සහතික කිරීම උදෙසා දුරදර්ශී අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති හා ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක්කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය තුළ හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටම්වලදී සුහදශීලී සම්බන්ධයක් පවත්වා ගනිමින් නව අදහස් ඉදිරිපත් කිරීම හා එවන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම.
- පාලන රෙගුලාසි වලට අනුකූලවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන අධිකාරීන් සමග සාකච්ඡාවලට එළඹීමෙහිලා සක්‍රියව දායකවීම.
- අභ්‍යන්තර විගණනය, අනුකූලතාවය සහ අවදානම් කළමනාකරණ කාර්යයන් ඇතුලු අභ්‍යන්තර පාලන පද්ධති, ව්‍යාපාර කටයුතුවලින් බැහැරව ස්වාධීනව අධීක්ෂණය කිරීම.
- ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත, නියාමන අධිකාරීන්ගේ නීතිරීති හා නියෝගවල දක්වා ඇති සියළුම අවශ්‍යතාවයන්ට අනුකූලවීම.
- බැංකුවේ මූලික කාර්යයන් පවත්වාගෙන යාමේදී සමාජීය වගකීම නිරතුරුව අවධාරණය කිරීම.


රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව බැංකු පනත, මූල්‍ය පනත, මුදල් ගනුදෙනු පනත, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත යන පනත්හි විධිවිධාන සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කරන ලද වෙනත් රෙගුලාසි මගින් ඉතා ඉහළින් නියාමනය හා පාලනය කෙරේ. බැංකුවට අදාළවන සියලු විධිවිධාන හා මාර්ගෝපදේශවලට බැංකුව අනුකූලවන බව සහතික කිරීම සඳහා බැංකුවේ අනුකූලතා අංශය කැපවී සිටී. අනුකූලතා අංශය නිරන්තරයෙන් වෙනස්වන අනුකූලතා පරිසරය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තවන අතර නිකුත් කෙරෙන නව නියාමන නීතිපරිදි කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත සන්නිවේදනය වන බව සහතික කිරීම සඳහා හැමවිටම අදාළ අංශ/ශාඛා සමග එක්ව ඒ සම්බන්ධයෙන් පසුපරම්

ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක වෙයි. බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල විනිවිදභාවය හා විශ්වාසනීයභාවය සහතික කරනු පිණිස එම ප්‍රකාශ විගණකාධිපතිවරයා විසින් නිසිපරිදි විගණනය කරන අතර පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ. එමෙන්ම ඒවා දෙනලද කාලරාමුවට අනුකූලව මාධ්‍ය මගින් ප්‍රකාශයටද පත් කෙරේ. එසේම අනුකූලතා කාර්යයේ ස්වාධීනත්වය තහවුරු කරනු පිණිස වාර්ෂික රජයේ විගණනය, බාහිර අනුකූලතා විගණනය හැරුණුකොට අභ්‍යන්තර විගණන අංශයේ විශේෂ ඇගයුම්වලටද අනුකූලතා අංශය ලක් කෙරේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික යහපාලන ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හිමිව තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ආයතනික යහපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන අතර බැංකුව තුළ යහපාලන රාමුව ප්‍රවලිත කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. මුදල් අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉහළම සුදුසුකම් සහිත, පළපුරුදු, විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත වෙයි. බැංකුවේ මෙහෙයුම් අධීක්ෂණය, පාලනය හා පරිපාලනය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී තිබෙන අතර එය බැංකුවේ උත්තරීතර තීරණ ගැනීමේ යාන්ත්‍රණය ලෙසද ක්‍රියාකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුක්තවන අතර තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඉන් සය දෙනෙක් විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කොට තිබේ.

ආයතනික යහපාලන නියෝගවලට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කාර්යභාරයෙන් කොටසක් අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටුවලට පවරා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, මානව සම්පත් සහ චේතන කමිටුව සහ නාමයෝජනා කිරීමේ කමිටුව යන මෙම අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටුවල අධීක්ෂණය යටතට පැවරෙන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය එම කමිටුවලට ලබාදී තිබේ. අභ්‍යන්තර පාලන ක්‍රම සහ මූල්‍ය තොරතුරු පද්ධතිවල සම්පූර්ණභාවය හා ප්‍රමාණවත්භාවය, ක්ෂේත්‍රයේ ප්‍රධාන අවදානම් සහ බැංකුවේ නිශ්චිත අවදානම් සාධක යනාදිය සමාලෝචනය කිරීමට හා අවශ්‍ය තීරණ ගැනීම සඳහා විගණන කමිටුව සහ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහය දෙයි. ආයතනික යහපාලන පරිචයන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අතිශය වැදගත් අංශවලට අදාළ මෙහෙයුම් කටයුතු පහළ මෙහෙයුම් මට්ටම් වෙත පවරා නොදී සිය පාලන විෂයපථය තුළ රඳවාගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන් පරිදි බැංකුවේ සභාපතිවරයාට සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීට අදාළ බලතල සහ වගකීම් වෙන් වෙන්ව දක්වා ඇත.

ආයතනික යහපාලන සැලැස්ම →




ඉහළ මට්ටමේ උපාය මාර්ග හා නියමයන් ඉදිරිපත් කරමින් බැංකුවේ සමස්ත වගකීම් හා ගිණුම් කටයුතුභාවය භාරගන්නා හා පාලනය කරනු ලබන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය එම උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ කාර්යය, ආයතනික කළමනාකාරීත්වයට අවශ්‍ය න්‍යායකත්වය හා මගපෙන්වීම ලබාදෙන ආයතනික කළමනාකාරීත්වයෙහි විධායක අධිකාරීත්වය දරන සාමාන්‍යාධිකාරීහට පවරා ඇත.

බැංකුවේ අනුකූලතා සැලැස්ම අනුකූලතා ප්‍රඥප්තියට අනුව මෙහෙයවනු ලැබේ. අනුකූලතා ප්‍රඥප්තිය සමාලෝචනය කරන ලදුව 2013 ජනවාරි මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම සමාලෝචනයේදී අන්තර්ගත කරන ලද සුවිශේෂී ලක්ෂණ වන්නේ විධායක අනුකූලතා කමිටුවක් පත්කිරීම, අවදානම් ප්‍රධානීගේ වගකීම් හා කාර්යභාරය නිර්ණය කිරීම, අනුකූලතා නිලධාරීගේ කාර්යභාරය නිර්ණය කිරීම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගකීම් නැවත අර්ථ දැක්වීම ආදියයි.

කළමනාකරණ කමිටු:

බැංකුවේ කළමනාකරණ කමිටු ව්‍යුහය මතු දැක්වේ.



- සා/ප්‍ර.වි.නි - සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී
- ඒ. අ.ක.ක. - ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
- අ.ම.වි.ක. - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව
- මා.ස.වේ. ක. - මානව සම්පත් වේතන කමිටුව
- නා.ක. - නාම යෝජනා කමිටුව
- ක.ක. - කළමනාකරණ කමිටුව

- ව.ව.ක.ක. - වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව
- ආ.ක. - ආයෝජන කමිටුව
- ණ.ක. - ණය කමිටුව
- මෙ.කා.ස.ක. - මෙහෙයුම් කාර්ය සාධන සමාලෝචන කමිටුව
- තො.තා.මෙ.ක. - තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව
- අ.ක. - අලෙවිකරණ කමිටුව

- අ.ක.වි.ක. - අවදානම් කළමනාකරණ විධායක කමිටුව
- වි.අ.ක. - විධායක අනුකූලතා කමිටුව
- ව. සහ න.ආ.ක. - වෙන්කර් සහ නව ආයෝජන කමිටුව
- සා.කො.ක. - සාමාන්‍ය කොටස් කමිටුව
- නි.ප්‍ර.ක. - නිමැවුම් ප්‍රවර්ධන කමිටුව
- මෙ.අ.ක.ක. - මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව
- ප්‍ර.ක. - ප්‍රසම්පාදන කමිටුව

ඉහත සැකැස්මෙහි දක්වා ඇති කමිටු වඩාත් කාර්යක්ෂම කළමනාකරණ පරිච්ඡේදයක් සපයන අතර, ආයතනික පාලන ක්‍රියාපටිපාටිවලටද අනුකූලව කටයුතු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ සභාපතිවරුන්ගේ (නමිකර ඇති) ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සියලු කමිටුවල ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

සියලුම මෙහෙයුම් කමිටුවල ප්‍රධානත්වය දරනු ලබන්නේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී විසිනි. සියලුම කමිටු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රඥප්ති ප්‍රකාරව ක්‍රියාත්මකවේ. අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට අනුව රැස්වන අතර මෙහෙයුම් කමිටු අදාළ ප්‍රඥප්ති ප්‍රකාරව රැස්වේ.

2014 වසර තුළ පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වය ->

අධ්‍යක්ෂවරයාගේ නම	පත්වීම සිදුකළ දිනය	සහභාගීවීමට හිමිකම් ඇති වාර ගණන	සහභාගිවූ වාර ගණන
වේරගොඩ ආරච්චිගේ නාලනී මෙනෙවිය - සභාපති	2013.05.30 වන දින පත්විය.	30	30
සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා - ක්‍රියාකාරී අධ්‍යක්ෂ	2007.08.30 වන දින පත්විය. 2010.05.07 දින ඉල්ලා අස්විය 2010.06.17 දින නැවත පත්විය. 2012.05.18 දින ඉල්ලා අස්විය. 2012.08.06 දින නැවත පත්විය.	30	27
දිසානායක ලේකම්වසම්ගේ ප්‍රියන්ත රෝහණ අබේරත්න මහතා	2012.02.09 වන දින පත්විය. 2012.05.23 සිට 2012.08.05 දින දක්වා වැඩබලන සභාපති ලෙස කටයුතු කරන ලදී. අධ්‍යක්ෂවරයෙක් ලෙස තවදුරටත් කටයුතු කරයි.	30	28
නෙයියදා පතික්කිලාගේ ලයනල් පද්මබන්ධු ප්‍රනාන්දු මහතා	2012.08.06 වන දින පත්විය.	30	29
විජේසිංහ වෙල්ලප්පිලි දොන් සුමිත් විජේසිංහ මහතා	2012.08.06 වන දින පත්විය.	30	27
හේම මාදිවෙල මහතා - අධ්‍යක්ෂ	2007.11.29 වන දින පත්විය. 2010.05.07 දින ඉල්ලා අස්විය. 2010.08.25 දින නැවත පත්කරන ලදී. 2012.05.18 දින ඉල්ලා අස්විය. 2013.04.26 දින නැවත පත්විය.	30	28
එස්.ආර්. ආච්චල මහතා - අධ්‍යක්ෂ (නිල බලයෙන්)	2006.01.31 වන දින පත් විය. 2009.01.31 දින සිට 2010.05.07 දින දක්වා වැඩබලන සභාපති ලෙස කටයුතු කරන ලදී. 2013.04.23 දින අධ්‍යක්ෂවරයෙක් ලෙස නැවත පත්විය.	30	25

2015 කෙටියෙන් →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, වර්තමානයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ඇති අතර වර්තමාන අධ්‍යක්ෂ ව්‍යුහය පහතින් විස්තර වේ:

නම	තත්ත්වය
අස්චින් ද සිල්වා මහතා	සභාපති
මහින්ද සිරිවර්ධන මහතා	අධ්‍යක්ෂ
ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා	අධ්‍යක්ෂ
බ්‍රැඩ්ලි එම්ප්සන් මහතා	අධ්‍යක්ෂ
සුරංග නාවුල්ලගේ මහතා	අධ්‍යක්ෂ
අජිත් පතිරණ මහතා	අධ්‍යක්ෂ

2007 අංක 12 දරණ බැංකු පනතේ නියෝග ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද අනුකමිටුවල 2014 වසර සඳහා වූ විෂයය පටය, ක්‍රියාකාරකම් හා පැමිණීම ආදිය මතු දැක්වේ.

1. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව →

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ විෂය පටය →

බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල විශ්වාසනීය බව පවත්වා ගැනීම, බැංකුවේ මූල්‍ය තොරතුරු හෙලිදරව් කිරීම පිණිස පිළියෙල කළ ජනමාසික වාර්තා, වාර්ෂික වාර්තාව සහ ගිණුම් සමාලෝචනය කිරීම සහ එහි අන්තර්ගත සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවීම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රධානතම කාර්යභාරයයි.

අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම, බැංකුවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් හා ජනමාසික වාර්තා සමාලෝචනය කිරීමේදී විශේෂයෙන්ම ප්‍රධාන තීරණ ක්ෂේත්‍ර, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා පරිවෘත්ති සිදු වූ කිසියම් වෙනස්වීම්, විගණන කටයුතු මගින් පැන නගින සැලකිය යුතු ගැලපීම් සහ අඛණ්ඩභාවයේ උපකල්පිත සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා අනෙකුත් නීතිමය අවශ්‍යතාවලට අනුකූලවීම කෙරෙහි කමිටුව සිය අවධානය යොමු කරයි.

එමෙන්ම මෙම කමිටුව බැංකුව තුළ අවදානම් කළමනාකරණය සම්බන්ධ පුළුල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවන බව හා එම පද්ධතියේ කාර්යක්ෂමතාව තහවුරු කරමින් බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතිය ඇගයීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වේ.

තවද, නීතිරීති හා රෙගුලාසිවලට අනුකූලවීම සම්බන්ධයෙන් අධීක්ෂණය සඳහා පවතිනු ලබන ක්‍රමවේදයේ කාර්යක්ෂමතාවය ඇතුළු කළමනාකාරීත්වයේ විමර්ශන, ප්‍රතිඵල සමාලෝචනය කරමින් හා නීති රෙගුලාසිවලට අනුගත නොවුණු අවස්ථා සම්බන්ධයෙන් පසු විපරම්වල යෙදෙමින් බැංකුවේ නෛතික මෙන්ම නියාමන අවශ්‍යතාවලට අනුකූලවීම සම්බන්ධ තක්සේරුවක යෙදෙයි.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව පිටු අංක 109 හි දැක්වේ.

2. මානව සම්පත් සහ වේතන කමිටුව →

මානව සම්පත් සහ වේතන කමිටුවේ විෂය පටය →

සාමූහික ගිවිසුම මගින් තීරණය කරනු ලබන වේතන හැරුණුකොට ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස්වලට කරනු ලබන වැටුප්, දීමනා හා අනෙකුත් මූල්‍ය ගෙවීම් සම්බන්ධ ප්‍රතිපත්ති තීරණය කිරීමේ වගකීම 2007 අංක 12 දරණ බැංකු පනතේ නියෝගය යටතේ පිහිටවූ මානව සම්පත් හා වේතන කමිටුවට පැවරේ.

බැංකුව වෙනුවෙන් මානව සම්පත් සංවර්ධන උපාය මාර්ග වැඩිදියුණු කිරීම හා සමාලෝචනය කිරීම මෙන්ම සමස්ත කාර්ය මණ්ඩලයට අදාළ කරුණුද ඇතුළු සියලු මානව සම්පත් කරුණු පිළිබඳව මෙහෙයුම් කමිටු සහ අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු සමග උපදේශකත්ව භූමිකාවක් පවත්වාගෙන යාම මානව සම්පත් සහ වේතන කමිටුව සතු වගකීම අතුරින් මූලික වගකීමක්වේ.

මානව සම්පත් හා වේතන කමිටු වාර්තාව පිටු අංක 112 හි දක්වා ඇත.

3. නාමයෝජනා කමිටුව

නාමයෝජනා කිරීමේ කමිටුවේ විෂයය පටය

කමිටුව අවම වශයෙන් ස්වාධීන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේ සාමාජිකත්වයෙන් සමන්විත වියයුතු අතර එහි ක්‍රියාකාරීත්වය සහ තීරණ සම්බන්ධයෙන් නාමයෝජනා කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.

ප්‍රධාන විධායක නිලධාරී තනතුරට හා ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ තනතුරු සඳහා කෙරෙන පත්වීම් හා උසස් කිරීම්වලදී සලකා බැලිය යුතු සුදුසුකම්, අත්දැකීම් හා පත්වීම් ලැබීම සඳහා සපුරාලිය යුතු මූලික ගුණාංග යනාදිය තීරණය කෙරෙන නිර්ණායක සම්පාදනය, කමිටුව විසින් සිදු කෙරේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ නාමයෝජනා කිරීමේ කටයුතු වලට අදාළ උපාය මාර්ගික කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් තීරණ ගැනීම, ඇගයීම හා අධීක්ෂණයට අමතරව නියාමකවරුන්ට අවශ්‍ය පරිදි නම් කිරීම හා පත්කිරීම සඳහා බැංකුවේ අනුකූලතාවය සහතික කෙරෙන ප්‍රතිපත්ති හා ක්‍රියාවලි සම්බන්ධව පොදු අධීක්ෂණය නාමයෝජනා කමිටුවේ වගකීම වෙයි.

නාමයෝජනා කමිටු වාර්තාව පිටු අංක 114 හි දක්වා ඇත.

4. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව →

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ විෂයය පටය →

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව කළමනාකාරීත්ව තොරතුරු සහ සුදුසු අවදානම් දර්ශක උපයෝගීකර ගනිමින් ණය, වෙළඳපල, ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපාය මාර්ග අවදානම් ඇතුළු බැංකුවේ සමස්ත අවදානම් ක්ෂේත්‍රයම තක්සේරු කරයි.

බැංකුව සඳහා වූ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව යම්කිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම සඳහා උපකාරීවන සැලසුම් යාවත්කාලීන කරමින් අවදානම් කළමනාකරණයේ සෑම පැතිකඩක්ම ආවරණයවන පරිදි ඇගයීමට ලක්කිරීම සම්බන්ධයෙන් කමිටුව විසින් වගකියනු ලබයි.

ණය කමිටුව හා වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව ආදී සියලුම කළමනාකරණ මට්ටමේ කමිටු විසින් නිශ්චිත අවදානම් සඳහා පිළියම් යෙදීම සහ කමිටුව විසින් නිර්ණය කරඇති සංඛ්‍යාත්මක සහ ගුණාත්මක සීමා තුළ එකී අවදානම් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රමාණාත්මක බව හා කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් මෙම ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සමාලෝචනයෙහි යෙදෙයි.

බැංකුවේ ප්‍රතිපත්ති, නියාමන හා අධීක්ෂණ නියමයන්ට අනුකූලව අදාළ කමිටුව මගින් නිර්ණය කරන ලද සුදුසු සීමාවට වඩා එකී අවදානම ඉහළ නම් එම අවදානමේ බලපෑම අවම කිරීම සඳහා ක්ෂණික නිවැරදි කිරීමේ පියවර ගැනීමද කමිටුවට පැවරී තිබේ.

මෙම විෂයය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟතාව සහ/හෝ නිශ්චිත මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා අවදානම් තක්සේරු වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අඛණ්ඩව ඉදිරිපත් කෙරෙන බව මෙම කමිටුව විසින් තහවුරු කරනු ලබයි.

ව්‍යාපාරික කටයුතුවලට අදාළ සෑම ක්ෂේත්‍රයකදීම බැංකුව නීතිරීති, රෙගුලාසි, නියාමන, මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන හා අනුමත ප්‍රතිපත්තිවලට අනුගතව කටයුතුකර තිබේද යන්න තහවුරුකර ගැනීම පිණිස කමිටුව විසින් අනුකූලතා ක්‍රියාපටිපාටියක් සකස්කර ඇත. අනුකූලතා පටිපාටි පවත්වාගෙන යාම හා කමිටුව වෙත කලින් කලට අවශ්‍ය වාර්තා ලබාදීම සඳහා සේවයට කැපවූ අනුකූලතා නිලධාරියෙකු ප්‍රධාන කළමනාකරණ පිරිස් අතරින් තෝරා ගැනේ.

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව පිටු අංක 113 හි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වය →

ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට අනුකූලව කමිටු රැස්වීම් පැවැත්විය යුතු වාර සංඛ්‍යාව පැවති රැස්වීම් සංඛ්‍යාව සහ 2014 වසරේදී එම සාමාජිකයින්ගේ සහභාගීත්වය මතු දැක්වේ.

නම	අධ්‍යක්ෂ මණ්ඩල තත්ත්වය	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව	නාම යෝජනා කමිටුව	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	මානව සම්පත් හා වේගන කමිටුව
ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුව වර්ෂය තුළ පැවැත්විය යුතු අවම රැස්වීම් ගණන		4	2	4	4
අදාළ වර්ෂය තුළ පැවති මුළු රැස්වීම් ගණන		9	1	8	5
වේරගොඩ ආරච්චිගේ නාලනී මෙනෙවිය - සභාපති (2013.05.30 දින සිට)	ස්වාධීන නොවන අධ්‍යක්ෂ විධායක නොවන අධ්‍යක්ෂ සභාපති - මා.ස.වේ.ක. සහ නා.යෝ.ක.	අදාළ නැත	1 2014.02.13 දින සිට	අදාළ නැත	5
එස්.ටී. අබේගුණවර්ධන මහතා (2012.08.06 දින යළි පත්කරන ලදී)	ක්‍රියාකාරී අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ	අදාළ නැත	1	අදාළ නැත	අදාළ නැත
හේම මාදිවෙල මහතා (2013.04.26 වන දින යළි පත්කරන ලදී)	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ	9	අදාළ නැත	අදාළ නැත	5
එස්.ආර්. අටිගල මහතා (2013.04.23 වන දින යළි පත්කරන ලදී)	ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ	9	01 2014.02.12 සිට 2014.02.13 දක්වා සභාපති	අදාළ නැත	3
ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා (2012.02.09 දින සිට)	ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ සභාපති - ඒ.අ.ක.ක.	අදාළ නැත	අදාළ නැත	8	අදාළ නැත
ලයනල් පී. ප්‍රනාන්දු මහතා (2012.08.06 දින සිට)	ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ සභාපති - අ.වී.ක.	9	අදාළ නැත	8	අදාළ නැත
සුමිත් විජේසිංහ මහතා (2012.08.06 දින සිට)	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ	6 2014.02.13 දින සිට	අදාළ නැත 2014.02.12 දින සිට	4	අදාළ නැත

නාම යෝජනා කමිටුවේ ප්‍රඥප්ති නියාමනයන්ට අනුකූලව 2014 වසර තුළදී එම කමිටුව රැස්වී නොමැත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුකූලතාව →

බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන 2007 අංක 12 දරන බැංකු පනතෙහි ප්‍රකාර ආයතනික යහපාලන බැංකු පනත් නියෝගය ඇතුළුව බැංකු ක්ෂේත්‍රයට අදාළවන නීතිරීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම සහතික කෙරෙන කාර්යක්ෂම ක්‍රියාවලියක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ක්‍රියාත්මකය. වර්ෂ 2010 දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අනුකූලතා ප්‍රතිපත්තිය අනුමත කරනලද අතර එහි විශේෂිත ලක්ෂණ අනුකූලතා කාර්යයට අදාළ බාසල් ප්‍රතිපත්තිවලට අනුව සකස්වී තිබේ. එසේම ස්වාධීන අභ්‍යන්තර අනුකූලතා ක්‍රියාවලියක අවශ්‍යතාවද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගන්නා ලදී. වර්ෂ 2012 දී බැංකුව සිය අනුකූලතා ප්‍රතිපත්තිය සමාලෝචනයට ලක්කළ අතර ඒ සඳහා නව ක්ෂේත්‍ර ගණනාවක්ම හඳුන්වාදීම සහ 2013 ජනවාරි 10 වන දින ක්‍රියාත්මක කරනලද ශ්‍රී ලංකා මහ බැංකු නියෝග හා නියාමනවලට අනුව ඒ වනවිටත් ක්‍රියාත්මකවෙමින් තිබූ බොහෝ අංශ යාවත්කාලීන කිරීමද සිදු කරන ලදී.

අනුකූලතා කාර්යය ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන අතර බැංකුවේ අනුකූලතා සඳහා වූ අවශ්‍යතා සපුරා තිබෙන බව තහවුරු කරමින් ඊට අදාළ වාර්තා විගණන කමිටුව වෙත යොමු කරනු ලැබේ. එම වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනගැනීම සඳහා ඔවුන් වෙතද යොමු කෙරේ.

බැංකුව විසින් මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය සම්බන්ධ බාහිර විගණන වාර්තාවක් ලබාගෙන ඇති අතර 2013 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනලද ආයතනික යහ පාලන නියෝගවලට අනුව බැංකුවේ අනුකූලතාව සම්බන්ධ වාර්තාවක්ද ලබාගෙන ඇත. මෙම ක්‍රියාවලිය, බැංකුවේ ආයතනික යහ පාලන ප්‍රවේශය තවදුරටත් වැඩිදියුණු කර ඇත.

2007 අංක 12 දරන බැංකු පනත් නියෝගය සහ එහි සංශෝධන ප්‍රකාරව 2014 වාර්ෂික වාර්තාව සඳහා ආයතනික යහ පාලන වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය →

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික යහපාලනය විෂය යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ , 2007 අංක 12 දරණ නියෝග සමඟ බැංකුවේ අනුකූලතාවය, බැංකු පනතේ නියෝග ප්‍රකාරව ආයතනික යහපාලන වාර්තාව ප්‍රසිද්ධකළ යුතුය.

බැංකුව පහත පරිදි එම නියමයට අනුකූලවී තිබේ:

3 (1)	අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම	
3 (1) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය පහත කරුණු පිළිබඳ සහතික වෙමින් බැංකුවේ සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ශක්තිමත් කළ යුතුය.	
3 (1) (i) (අ)	බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික සාරධර්ම අනුමත කිරීම සහ අධීක්ෂණය කිරීම සහ මේ පිළිබඳව බැංකුවේ සැමට සන්නිවේදනයවන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (ආ)	අවම වශයෙන් ඉදිරි වසර තුන සඳහා බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපායමාර්ගය, සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ ක්‍රියාපටිපාටි හා මැනිය හැකි ඉලක්ක සහිත යාන්ත්‍රණ අනුමත කිරීම.	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තුන් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම (2014 - 2016) ක්‍රියාවට නංවා තිබේ. මෙය ව්‍යාපාරික උපාය මාර්ග, නියෝග සහ මැනිය හැකි ඉලක්ක ආචරණය කරයි. අනුකූලවී ඇත.

3 (1) (i) (ඇ)	ප්‍රධාන අවදානම් හඳුනාගැනීම සහ විවක්ෂණශීලීව අවදානම් කළමනාකරණය සඳහා යෝග්‍ය පද්ධති ක්‍රියාත්මක වන බව සහතික කිරීම.	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය (IRMC) මෙහෙයුම් සම්බන්ධ ප්‍රතිපත්ති (භාණ්ඩාගාර, ආයෝජන, කුලී පදනම මත සේවා ලබාගැනීම, මානව සම්පත්, අනුකූලතා හා විගණන ප්‍රශ්නෝත්තරය යනාදී) ආදී දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති වලට අමතරව ප්‍රධාන අවදානම් සහ මෙහෙයුම් මට්ටමේ අවදානම් හඳුනාගැනීම සහතික කිරීම සඳහා මෙහෙයුම් අවදානම් ප්‍රතිපත්තිය, ණය ප්‍රතිපත්තිය, අදාළ පාර්ශව වල ගනුදෙනු සම්බන්ධ ප්‍රතිපත්තිය සහ අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධ ප්‍රතිපත්තිය, ණය අවදානම් ප්‍රතිපත්තිය සහ වෙළෙඳපොළ අවදානම් සහ ද්‍රවශීලතා අවදානම් ප්‍රතිපත්තිය හා අනෙකුත් අවදානම් හඳුනා ගැනීමේ ක්‍රියාමාර්ග (ආකති පරීක්ෂා, ප්‍රධාන කාර්යසාධන දර්ශක, ප්‍රධාන අවදානම් දර්ශක, අවදානම් වාර්තා යනාදිය) 2013 සහ 2014 වර්ෂවලදී හඳුන්වාදෙන ලදී. එසේම අභ්‍යන්තර ප්‍රාග්ධනයේ ප්‍රමාණවත්බව තක්සේරු කිරීමේ ක්‍රියාදාමය (ICAAP) පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත්කර ඇත.
		අනුකූලවී ඇත.
3 (1) (i) (ඈ)	තැන්පත්කරුවන්, ණය ගැතියන්, ණය හිමියන්, කොටස්කරුවන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමග සන්නිවේදනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම අනුමත කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (ඉ)	බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත්බව හා විශ්වාසනීයත්වය සමාලෝචනය කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (ඊ)	ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවල නිර්වචනය කරඇති පරිදි මූලික කළමනාකරණ පිරිස් හඳුනාගැනීම හා තනතුරු සඳහා පත් කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (උ)	අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අධිකාරී ක්ෂේත්‍ර සහ ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (ඌ)	ප්‍රධාන කළමනාකරණ පිරිස විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට ගැළපෙන පරිදි බැංකු කටයුතු යෝග්‍ය ලෙස අධීක්ෂණය කෙරෙන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (එ)	අධ්‍යක්ෂවරුන් හා ප්‍රධාන කළමනාකරණ පිරිස් තෝරා ගැනීම, නාමයෝජනා කිරීම සහ පත්කර ගැනීම, අභිරුචි, ගැටුම් කළමනාකරණය, දුර්වලතා නිර්ණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් ක්‍රියාත්මක කිරීම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ යහපාලන වර්යාවන්ගේ කාර්යක්ෂමතාවය කලින් කලට ඇගයීම.	බැංකුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය සතු වන අතර අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබන්නේ මුදල් සහ ක්‍රමසම්පාදනය භාර අමාත්‍යවරයා විසිනි. ගැටුම් තිබේ නම් ඒවා නිරීක්ෂණය සඳහා සම්බන්ධිත පාර්ශව සහ ඔවුන්ගේ අභිලාෂයන්ට අදාළ කාර්යමය ප්‍රකාශන අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගැනේ. මෙම ක්‍රියාවලිය අදාළ පාර්ශවයන්ගේ ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය ඔස්සේ ප්‍රධාන කළමනාකරණ පිරිස් (KMP) වෙතද අදාළකර ගැනීම දැන් සිදුකෙරේ. අනුකූලවී ඇත.

3 (1) (i) (ඒ)	ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා යෝග්‍ය අනුප්‍රාප්ති සැලැස්මක් බැංකුවට තිබෙන බව සහතික කිරීම.	ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා සකස් කරන ලද අනුප්‍රාප්ති සැලැස්ම නාමයෝජනා කමිටුවට ඉදිරිපත් කරන ලද අතර, එය අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නාමයෝජනා කමිටුව තීරණය කර ඇත.
3 (1) (i) (ඔ)	ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීම සහ ආයතනික අරමුණුකරා ළගාවීමේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා අවශ්‍යතා පදනම මත ප්‍රධාන කළමනාකරණ පිරිස් නිරතුරුව හමුවීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (ඕ)	නියාමන පරිසරය අවබෝධ කරගැනීම සහ බැංකුව විසින් නියාමකයන් සමග ඵලදායී සම්බන්ධතාවයක් පවත්වාගෙන යනබව සහතික කිරීම.	අනුකූලවී ඇත.
3 (1) (i) (ක)	බාහිර විගණකවරුන්ගේ සේවය ලබාගැනීමේදී හා අධීක්ෂණය කිරීමේදී අවශ්‍ය සුපරික්ෂාකාරී බවින් යුතුව කටයුතු කිරීම.	බැංකුවේ බාහිර විගනක ලෙස විගනකාධිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරයි. අනුකූලවී ඇත.
3 (1) (ii)	මෙම නිර්දේශවල නිර්දේශ අංක 3 (5) ප්‍රකාරව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා පත්කිරීම සහ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා සතු කාර්යභාරය හා වගකීම් නිර්වචනය කිරීම හා අනුමත කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකරනු ඇත.	1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 11 (1) වගන්තියේ විධිවිධාන යටතේ 1995 අංක 28 දරණ පනත මගින් සංශෝධනයකර ඇති පරිදි සභාපතිවරයා පත්කරනු ලබන්නේ මුදල් හා ක්‍රමසම්පාදන අමතෘතවරයා විසිනි. සභාපතිවරයාගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය හා වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්වචනය කිරීම හා අනුමත කිරීම සිදු කර තිබේ. අනුකූලවී ඇත.
3 (1) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලය නීතිපතා හමුවිය යුතු අතර ආසන්න වශයෙන් මසකට වරක්, වර්ෂයක් තුළ අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12 ක් පැවැත්විය යුතුය. එසේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවීමට සුදුසුකම් ඇති අධ්‍යක්ෂවරුන් බහුතරයකගේ ක්‍රියාකාරී සහභාගිත්වය අත්‍යවශ්‍යවේ. ලිඛිත යෝජනා/ලියවිලි සංසරණය මගින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් හැකි තාක් දුරට වැළකීමට කටයුතු කෙරේ.	වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර 30 ක් පවත්වා ඇත. අනුකූලවී ඇත.
3 (1) (iv)	සියළුම අධ්‍යක්ෂවරුන්ට බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන හා අවදානම් කළමනාකරණයට අදාළ කරුණු හා යෝජනා නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල න්‍යාය පත්‍ර වලට ඇතුළත් කිරීමේ අවස්ථාව සහතික කිරීමට පියවර ගෙන ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වගබලා ගැනෙයි.	අනුකූලවී ඇත.

3 (1) (v)	සියලුම අධ්‍යක්ෂවරුන් හට සහභාගිවීමේ අවස්ථාව සලසමින් අවම වශයෙන් නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා දින 7 ක පූර්ව දැනුම්දීමක් ලබාදෙන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් සහතික වෙයි. සියලුම අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ කාලසීමාවක දැනුම්දීමක් සිදුකරනු ලැබේ.	අනුකූලවී ඇත.
3 (1) (vi)	නොකඩවා පූර්වගාමී රැස්වීම් 3කට සහභාගි නොවූ හෝ මාස 12 ක කාලපරිච්ඡේදය තුළ පවත්වන ලද පූර්වගාමී රැස්වීම් වලින් අවම වශයෙන් රැස්වීම් 2/3 ක් සඳහා සහභාගි වී නොමැති අධ්‍යක්ෂවරුන්ගේ අධ්‍යක්ෂ ධුරය අවලංගුවන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් වගබලා ගැනෙයි.	ගතවූ වර්ෂය තුළ එවන් අවස්ථාවක් පිළිබඳ වාර්තා නොවූහි. අනුකූලවී ඇත.
3 (1) (vii)	1988 අංක 30 දරණ බැංකු පනතෙහි 43 වන වගන්තියේ විධිවිධාන සපුරාලන ලේකම්වරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කෙරෙයි.	අනුකූලවී ඇත.
3 (1) (viii)	අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය සහ අදාළ සියලු නීති හා රෙගුලාසි අනුගමනය කෙරෙන බව සහතික කිරීමේ අරමුණින් ආයතන ලේකම්ගේ උපදෙස් හා සේවා ලබා ගැනීමට සියලු අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසා තිබිය යුතුය.	අනුකූලවී ඇත.
3 (1) (ix)	අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා පවත්වාගෙන යා යුතු අතර එකී වාර්තා ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට සාධාරණ කාල පරාසයක් හා දැනුම් දීමක් මත පරීක්ෂා කිරීම සඳහා විවෘතව තිබිය යුතුය.	සාධාරණ දැනුම් දීමක් මත අධ්‍යක්ෂවරුන්ට එකී වාර්තා අධීක්ෂණය කළ හැක. අනුකූලවී ඇත.
3 (1) (x)	අධ්‍යක්ෂ මණ්ඩලය සිය රාජකාරි කටයුතු ඉටුකිරීමේදී සැලකිලිමත් බවින් හා විචක්ෂණශීලීව ක්‍රියා කරන්නේද යන්න රැස්වීම් වාර්තාවලින් දැන ගත හැකි වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳව ප්‍රමාණවත් පරිදි විස්තර සහිතව වාර්තා තබාගත යුතුය. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී සිදුකරන විවරණවල ගැඹුර ඇගයීම පිණිස නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ට ද මෙකී වාර්තා යොමු කළ යුතුය.	අනුකූලවී ඇත.
3 (1) (xi)	සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සැලසෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලද කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක විය යුතුය. බැංකුව වෙනුවෙන් ඉටුවියයුතු සිය රාජකාරි ඉටුකිරීම සඳහා අදාළ අධ්‍යක්ෂවරයෙකුට/අධ්‍යක්ෂවරුන්ට සහායවනු පිණිස ස්වාධීන වෘත්තීමය උපදෙස් සැපයීමට අධ්‍යක්ෂ මණ්ඩලය නියම කළ යුතුය.	අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම මත එවැනි සේවා සැපයීමට පියවර ගෙනඇත. කෙසේ වුවත් 2014 වර්ෂය තුළදී අධ්‍යක්ෂවරුන් විසින් එවැනි ඉල්ලීම්කර නොමැත. අනුකූලවී ඇත.

3 (1) (xii)	අදාළ පාර්ශ්ව හෝ වෙනත් ආයතන සමග කටයුතු කිරීමේදී හා ඒ සඳහා කැපවීමේදී අභිලාෂයන් පිළිබඳ ගැටුම් ඇතිවීමෙන් හෝ අභිලාෂයන් පිළිබඳ ගැටුම් පවතින බවට පෙන්වීමෙන් වැලකීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළ යුතුය.	අනුකූලවී ඇත.
3 (1) (xiii)	බැංකුවේ පාලනය හා එය යායුතු දිශාව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි බලාධිකාරීය යටතේ පවතින බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා නිශ්චිතව වෙන් කෙරුණු කටයුතු පිළිබඳ විධිමත් උපලේඛනයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවිය යුතුය.	අනුකූලවී ඇත.
3 (1) (xiv)	බැංකුව බුන්වත්වීමට ආසන්න හෝ එහි වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීමට හෝ එසේ වීමට ඉඩ ඇති බවට හෝ එහි කැන්පත්කරුවන්ට හා වෙනත් ණය හිමියන්ට ගෙවිය යුතු ගෙවීම් අත් හිටුවීමට සිදුවන බවට පෙනී යන්නේ නම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධ කිසිදු තීරණයක්/ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙරාතුව ඒ බව වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෙත දැන්විය යුතුය.	අදාළ වර්ෂය තුළ එවැනි සිදුවීම්ක් පැන නැඟී නැත. අනුකූලවී ඇත.
3 (1) (xv)	ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවයේ ප්‍රතිශතය සහ වෙනත් ප්‍රඥාගෝචර පදනම් මත මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති මට්ටම් වලදී බැංකුව ප්‍රාග්ධනික බව තහවුරුකර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.	අනුකූලවී ඇත.
3 (1) (xvi)	මෙකී නියමයන්හි තෙවන නියමය හා බැංකුවේ අනුකූලතාවය විදහා දැක්වෙන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි ප්‍රකාශයට පත් කළ යුතුය.	ආයතනික යහපාලන වාර්තාව වාර්ෂික වාර්තාවේ පිටු අංක 83 සිට 108 දක්වා කොටසේ දැක්වේ. අනුකූලවී ඇත.
3 (1) (xvii)	එක් එක් අධ්‍යක්ෂවරයෙකු විසින් වාර්ෂිකව සිදුකළයුතු ස්වයං ඇගයීමේ පරිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කළයුතු අතර එවන් ඇගයීම්වල වාර්තා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.	අනුකූලවී ඇත.
3 (2)	අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය	
3 (2) (i)	මණ්ඩලයට අයත් අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව 7 ට වඩා අඩු හෝ 13 ට වඩා වැඩි නොවිය යුතුය.	අනුකූලවී ඇත.
3 (2) (ii) (අ)	ප්‍රධාන විධායක නිලධාරීගේ තනතුර හොබවන අධ්‍යක්ෂවරයෙකු හැරුණු කොට වෙනත් අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතුය.	අනුකූලවී ඇත.
3 (2) (ii) (ආ)	2008 ජනවාරි මස 01 දිනට වසර 09 සම්පූර්ණකර ඇති හෝ 2008 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම එවන් සේවා කාලයක් සම්පූර්ණ කරනු ලබන අධ්‍යක්ෂවරයෙකු හට 2009 ජනවාරි මස 01 දින සිට ඇරඹෙන ඉදිරි වසර 3 ක උපරිම කාලයක් සඳහා තවදුරටත් සේවය කළ හැකිය.	අදාළ නොවේ.

3 (2) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව මුළු අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාවෙන් 1/3 නොඉක්මවන්නේ නම් බැංකුවේ සේවකයෙකු බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස (මෙහි මින්මතු විධායක අධ්‍යක්ෂ ලෙස හැඳින්වෙන) පත් කිරීමට, තෝරා පත් කිරීමට හෝ නම් කිරීමට හැකිය. එවන් අවස්ථාවකදී විධායක අධ්‍යක්ෂවරුන්ගෙන් එක් අයෙකු බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව, අධ්‍යක්ෂවරුන් 7 දෙනා අතරින් පස් දෙනෙකු අමාත්‍යවරයා විසින් තෝරා පත් කරනු ලබන අතර අනිකුත් අධ්‍යක්ෂවරුන් දෙදෙනා භාණ්ඩාගාර ලේකම් හෝ ඔහුගේ නියෝජිතයකු සහ තැපැල්පති හෝ ඔහුගේ නියෝජිතයකු වේ. එබැවින් මෙවැනි අවස්ථාවක් පැන නැගී නැත. අනුකූලවී ඇත.
3 (2) (iv)	අවම වශයෙන් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් 1/3 ක් හෝ යන අගයන්ගෙන් ඉහල අගයට සරිලන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිය යුතුය.	අමාත්‍යවරයා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබයි. අධ්‍යක්ෂවරුන් සත්දෙනා අතුරින් තිදෙනෙක් ස්වාධීන අධ්‍යක්ෂවරුන් වන අතර සයදෙනෙක් විධායක නොවන අධ්‍යක්ෂවරු වෙති. අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාවේ පිටු අංක 74 හි දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ විස්තර වෙත යොමු වන්න. අනුකූලවී ඇත.
3 (2) (v)	ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නියෝජනය කිරීමට විකල්ප අධ්‍යක්ෂවරයෙකු පත්කරනු ලබන අවස්ථාවේදී එසේ පත් කරන ලද පුද්ගලයාද ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන නිර්ණායකයන්ට අනුව පත්කරනලද අයකු විය යුතුය.	විකල්ප අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන සලසා නොමැත. අනුකූලවී ඇත.
3 (2) (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් පිළිගත හැකි වෘත්තිමය පසුබිමක් ඇති සහ/හෝ උපායමාර්ග, කාර්ය සාධනය හා සම්පත් ආදී කරුණු සම්බන්ධව ස්වාධීන තීරණයන්ට එලඹිය හැකි අත්දැකීම් හා සුදුසු කුසලතාවයන්ගෙන් සපිරි පිරිසක් විය යුතුය.	අමාත්‍යවරයා විසින් පත්කරන ලද සියලු අධ්‍යක්ෂවරුන් ගණකාධිකරණය, නීතිය, අලෙවිකරණය හා ව්‍යාපාර පරිපාලනය ආදී විවිධ විෂයය ක්ෂේත්‍රවල අවශ්‍ය අත්දැකීම් සහිත වෘත්තිකයින් පිරිසකි. අනුකූලවී ඇත.
3 (2) (vii)	සහපුරණයට අවශ්‍ය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපිරුණද සපැමිණි විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපැමිණි මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩක් නොඉක්මවයි නම් එවන් අවස්ථාවකදී නියමාකාරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්විය නොහැකිය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සහපුරණය 4 කි. එය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි වන අතර ඒ අතරින් 2 නෙකුට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ. අනුකූලවී ඇත.
3 (2) (viii)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිදරව් කෙරෙන සියලු ආයතනික සන්නිවේදනයන්හිදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් හඳුන්වා දිය යුතුය.	කරුණාකර පිටු අංක 157 වෙත යොමු වන්න.
3 (2) (ix)	අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා විධිමත්, සැලකිල්ලට භාජනයවූ හා විනිවිද භාවයෙන් යුත් කාර්ය පටිපාටියක් තිබිය යුතුය. එමෙන්ම ක්‍රමවත්ව අනුප්‍රාප්තිකයන් පත්කිරීම පිණිස ද පටිපාටියක් තිබිය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව මුදල් ඇමතිවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ පුරප්පාඩු ක්ෂණික ලෙස පිරවීමට හෝ පත් කිරීමට ජාතික ඉතිරිකිරීමේ පනතේ ප්‍රතිපාදන නොමැත. අනුකූලවී ඇත.

3 (2) (x)	ක්ෂණික ලෙස පුරප්පාඩුවක් පිරවීම පිණිස පත් කරනු ලබන සියලු අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ පත්වීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මහ සභා රැස්වීමේදී කොටස්ගිණිකරුවන්ගේ ඡන්ද විමසීමකට භාජනය විය යුතුය.	අදාළ නොවේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් පත්කිරීම මුදල් අමාත්‍යවරයා විසින් සිදු කෙරේ.
3 (2) (xi)	අධ්‍යක්ෂවරයෙකු සිය තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් හෝ ඉවත්කරනු ලබන්නේ නම්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, එවන් ඉල්ලා අස්වීමකට හෝ ඉවත් කරනු ලැබීමකට බලපෑ හේතු ද සමග නිවේදනය කරමින් සහ ගිණිකරුවන්ගේ අවධානයට යොමු කළ යුතු කරුණු වේද/නොවේද යන්න සහතික කරමින් ප්‍රකාශයක් නිකුත් කළයුතුය.	අදාළ නොවේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම මුදල් අමාත්‍යවරයා විසින් සිදු කෙරේ.
3 (2) (xii)	බැංකු අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු වෙනත් බැංකු අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම, තෝරා පත් කර ගැනීම හෝ නම් කිරීම එකී බැංකුව, පළමුව සඳහන් කළ බැංකුවේ පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් වන්නේ නම් පමණක් සිදු කළයුතුය.	බැංකුවේ සේවකයකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් ගිණිකාරීත්වය නියෝජනය කරයි. අනුකූලවී ඇත.
3 (3)	අධ්‍යක්ෂවරුන්ගේ හැකියා හා යෝග්‍ය බව ඇගයීමේ නිර්ණායක	
3 (3) (i) (අ) සහ (ආ)	අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තැනැත්තෙකුගේ වයස අවුරුදු 70 නොඉක්මවා තිබිය යුතුය.	අනුකූලවී ඇත.
3 (3) (ii)	පුද්ගලයකු බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමේදී ඇතුළුව සමාගම්/ආයතන 20 කට වඩා වැඩි ස්ථානයන්හි අධ්‍යක්ෂක ධුර නොදැරිය යුතුය.	අනුකූලවී ඇත.
3 (4)	අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පවරන ලද කළමනාකරණ කාර්යභාරය	
3 (4) (i)	දැනට ක්‍රියාත්මක, පැවරීමේ ක්‍රියාපිළිවෙත අධ්‍යක්ෂවරුන් විසින් සුපරීක්ෂාකාරීව අධ්‍යනය කර පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.	අනුකූලවී ඇත.
3 (4) (ii)	සමස්තයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සතු කාර්යභාරය ඉටු කිරීමේ හැකියාව අඩු කිරීමට හෝ ඊට සැලකිය යුතු බාධාවක් වන මට්ටමකට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කටයුතු අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට, විධායක අධ්‍යක්ෂවරුන්ට හෝ ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් වලට පැවරීම නොකළ යුතුය.	සමස්ථයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සතු කාර්ය භාරය ඉටුකිරීමේ හැකියාව අඩුකිරීමට හෝ ඊට සැලකිය යුතු බාධාවක්වන මට්ටමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය බලය පැවරීමක්කර නොමැත. අනුකූලවී ඇත.
3 (4) (iii)	බැංකුවේ අවශ්‍යතාවලට අදාළ වන ලෙස පැවරීමේ කාර්ය පිළිවෙළ පවතින බවට සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වරින්වර එය සමාලෝචනය කරනු ලබයි.	දැනට ක්‍රියාත්මක පැවරීමේ ක්‍රියාපටිපාටිය බැංකුවේ අවශ්‍යතාවලට අනුගතව පවතින බව සහතික කර ගැනීමට අවශ්‍යතාවය මත හෝ කළමනාකරණයේ ඉල්ලීම මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනයට ලක් කෙරේ.

3 (5) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

3 (5) (i)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන භූමිකා වෙනම පැවතිය යුතු අතර, එකම පුද්ගලයෙකු විසින් ඉටු නොකළ යුතුය.	සභාපතිවරයා/සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීගේ භූමිකාව වෙනම පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉටු කරනු ලැබේ. අනුකූලවී ඇත.
3 (5) (ii)	සභාපති, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතු අතර ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වන්නේ නම් වඩාත් සුදුසුය.	සභාපතිවරයා/සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ඇය/ඔහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පූර්ණ අයිතිය තිබෙන පරිපාලිත සමාගමක් වන එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු බැවින් ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවේ. අනුකූලවී ඇත.
3 (5) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි ආයතනික පාලන වාර්තාවෙහි, සභාපතිගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනන්‍යතාවයද, පවතින සම්බන්ධතාවල ස්වභාවයද හෙළිදරව් කළයුතුය.	අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ හා ප්‍රධාන විධායක නිලධාරීගේ පසුබිම පිළිබඳ තොරතුරු පිටු අංක 74 සිට 75 දක්වා සඳහන් කර ඇත. අනුකූලවී ඇත.
3 (5) (iv)	සභාපති විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයමින්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් ඉටු කරන බවට හා කාර්යක්ෂමව කටයුතු කරන බව සහතික කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියලු ප්‍රධාන හා අවශ්‍ය කරුණු කාලෝචිතව සාකච්ඡාවට බඳුන් කරන බවට වගබලා ගත යුතුය.	අනුකූලවී ඇත.
3 (5) (v)	සෑම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහාම න්‍යාය පත්‍රය සැකසීමේ හා අනුමත කිරීමේ මූලික වගකීම සභාපති සතුය.	සභාපතිවරයාගේ/සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ න්‍යාය පත්‍රය සැකසීම, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වෙත පැවරී තිබෙන අතර කළමනාකාරිත්වය විසින් මාණ්ඩලික පත්‍රිකා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක හරහා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. අනුකූලවී ඇත.
3 (5) (vi)	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡාවට ගැනෙන කරුණු සම්බන්ධයෙන් සියලු අධ්‍යක්ෂවරුන් නිසි ලෙස දැනුවත් කර ඇති බවට මෙන්ම අධ්‍යක්ෂවරුන් වෙත කලට වේලාවට ප්‍රමාණවත් තොරතුරු සැපයෙන බවටද සභාපති විසින් වග බලා ගත යුතුය.	අනුකූලවී ඇත.
3 (5) (vii)	අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු සඳහා පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීමට සියලුම අධ්‍යක්ෂවරුන් දිරිමත් කිරීමට සහ බැංකුවේ උපරිම යහපත පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගැනීම සභාපති විසින් කළ යුතුය.	සභාපතිගේ භූමිකාව සම්බන්ධ ඇගයීම හා අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය සම්බන්ධ සමස්ත ඇගයීම අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං ඇගයීමේ ක්‍රියාවලියට ඇතුළත් කර ඇත. අනුකූලවී ඇත.

<p>3 (5) (viii)</p>	<p>විශේෂයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙතින් කාර්යක්ෂම දායකත්වයක් ලබා ගැනීම උදෙසා සභාපති විසින් පහසුකම් සැලසිය යුතු අතර, විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර සඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයෙක් නොමැති හෙයින් අදාළ නොවේ. අනුකූලවී ඇත.</p>
<p>3 (5) (ix)</p>	<p>සභාපති ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සම්බන්ධව හෝ කිසිදු ආකාරයක අනෙකුත් විධායක රාජකාරී කටයුතු සෘජු අධීක්ෂණයට ලක්කිරීමේ කටයුතුවල නොයෙදිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (5) (x)</p>	<p>කොටස් හිමිකරුවන් හා සඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට යෝග්‍ය පියවර ගන්නා බවට හා කොටස් හිමිකරුවන්ගේ මත/අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සන්නිවේදනය කෙරෙන බවට සභාපති වග බලා ගත යුතුය.</p>	<p>භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරනු ලැබ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරෙන තැනැත්තෙකු මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේදී කොටස්හිමිකරුවන් නියෝජනය කෙරෙයි. අනුකූලවී ඇත.</p>
<p>3 (5) (xi)</p>	<p>ප්‍රධාන විධායක නිලධාරියා, බැංකුවේ ඵදිනෙදා සිදුකෙරෙන මෙහෙයුම් හා ව්‍යාපාර කළමනාකරණයේ මුදුන් මට්ටමේ භාරකාරත්වය දරන විධායක ලෙස කටයුතු කරයි.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (6) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කළ කමිටු</p>		
<p>3 (6) (i)</p>	<p>3 (6) (ii), 3 (6) (iii) 3 (6) (iv) සහ 3 (6) (v) යන නියමයන් මගින් දක්වා ඇති පරිදි සෑම බැංකුවක්ම අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු 4 ක් පිහිටුවිය යුතුය. ඒ සෑම කමිටුවක්ම සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළ යුතුය. සියලුම කමිටු මගින් ලේකම්වරයෙකු පත් කළ යුතුය.</p>	<p>අදාළ කමිටු 4 ම පිහිටුවා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරිය කමිටු සහරෙහිම ලේකම් ලෙස කටයුතු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, ඒකාබද්ධ අවදානම් කළමණාකරණ කමිටුව හා මානව සම්පත් හා වේතන කමිටුව සහ නාම යෝජනා කමිටුව සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි. අනුකූලවී ඇත.</p>
<p>3 (6) (ii)</p>	<p>විගණන කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් නීති අදාළවේ.</p>	
<p>(අ)</p>	<p>කමිටුවේ සභාපතිවරයා ගණකාධිකරණය සහ/හෝ විගණනයෙහි සුදුසුකම් හා අත්දැකීම් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතුය.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන මුත් බැංකුවට මුළුමනින්ම අයිති පරිපාලිත සමාගමක් වන එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමෙහි අධ්‍යක්ෂවරයෙක් (මෙම පත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලාත්මක කර තිබේ.) වන බැවින් ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකි. බැංකු කේෂ්ත්‍රයේ අත්දැකීම් ඇති ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකි.</p>
<p>(ආ)</p>	<p>කමිටුවේ සියලුම සාමාජිකයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වියයුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>

<p>(ඇ) පහත කරුණු සම්බන්ධයෙන් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.</p> <p>(i) අදාළ ව්‍යවස්ථා වලට අනුකූල වෙමින් විගණන සේවා සඳහා බාහිර විගණකවරයෙකු පත් කිරීම.</p> <p>(ii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර විගණකවරුන් හට නිකුත් කරන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීම.</p> <p>(iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීම සහ</p>	<p>(iv) විගණන හවුල්කරු හා බැඳීම වසර 5 නොඉක්මවයි නම් සහ පූර්ව කාලසීමාව සම්පූර්ණ කළ දින පටන් වසර 3 ක් ඉකුත් වීමට ප්‍රථම අදාළ විගණන හවුල්කරු හා යළි විගණන බැඳීමකට ඇතුළු නොවන්නේ නම් සේවා කාලය, විගණන ගාස්තු හා විගණකවරයාගේ ඉල්ලා අස්වීම හෝ සේවයෙන් පහකිරීම.</p>	<p>(i), (ii), හා (iii) ව්‍යවස්ථා අනුව බැංකුවේ බාහිර විගණකවරයා වනුයේ විගණකාධිපති ය.</p> <p>(iv) අදාළ නොවේ.</p>
<p>(ඈ) අදාළ වන ප්‍රමිති සහ යහභාවිතයන්ට අනුව විගණන ක්‍රියාවලිහිදී බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ කාර්යක්ෂමතාවය අධ්‍යක්ෂ මණ්ඩල කමිටුව විසින් සමාලෝචනයට හා අධීක්ෂණයට බඳුන් කළයුතුය.</p>		<p>විගණකාධිපති බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන බැවින් ස්වාධීනත්වය සහ විෂයය මූලිකත්වය පවත්වාගැනීම සිදු වෙයි. විගණන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලදී රජයේ විගණන සුපරීක්ෂක සමග සාකච්ඡා කරනු ලැබේ.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>(ඉ) විගණන නොවන සේවා ලබාදීම සඳහා බාහිර විගණකවරයෙකු යොදා ගැනීම පිළිබඳ ප්‍රතිපත්තියක් කමිටුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළයුතුය.</p>		<p>විගණකාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කෙරෙන බැවින් අදාළ නොවේ. අදාළ වර්ෂය තුළ එවන් සේවාවක් ලබා ගෙන නොමැත.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>(ඊ) විගණනය ඇරඹීමට ප්‍රථම කමිටුව විසින් විගණනයේ ස්වභාවය හා විෂය පථය පිළිබඳ බාහිර විගණකවරුන් සමග සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණිය යුතුය.</p>		<p>විගණකාධිපතිවරයාට බැංකුවෙහි ස්ථීර කාර්යාලයක් තිබෙන අතර රජයේ විගණන අධිකාරීවරයා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලට අඛණ්ඩව සහභාගී වන අතර විගණනයේ විෂය පථය තීරණය කිරීමටද සහභාගී වෙයි.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>(උ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල, වාර්ෂික වාර්තාවේ ගිණුම්වල හා හෙළිදරව් කිරීම පිණිස සකසා ඇති භෞමාසික වාර්තාවන්හි විශ්වසනීය බව හා ඒවායෙහි අන්තර්ගත සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ අධීක්ෂණය කරනු පිණිස කමිටුව විසින් බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනයට බඳුන් කළ යුතුය.</p>		<p>අනුකූලවී ඇත.</p>

(උඟ)	අවසන් හා අතුරු විගණන වලින් පැන නගින කරුණු, ප්‍රශ්න හා ගැටළු සහ ඒ කරුණු ඇතුළුව විගණකවරයා විසින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන ඕනෑම කරුණක් කමිටුව විසින් සාකච්ඡා කළයුතුය.	විගණකාධිපතිවරයාට බැංකුවෙහි ස්ථීර කාර්යාලයක් තිබෙන අතර රජයේ විගණක නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලට අඛණ්ඩව සහභාගී වෙයි. අනුකූලවී ඇත.
(ළඹ)	කමිටුව විසින් බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය හා ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය සමාලෝචනයට ලක් කල යුතුය.	13 (7)(අ) වගන්තිය යටතේ 2014 වර්ෂය සඳහා නිකුත් කරන ලද විගණකාධිපති වාර්තාව හා ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කරන ලදී. අනුකූලවී ඇත.
(ඔ)	<p>බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යභාරය සම්බන්ධයෙන් කමිටුව විසින් පහත සඳහන් පියවර ගතයුතුය.</p> <p>i. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සම්පත්, කාර්යභාරය හා විෂය පථය ආදියෙහි ප්‍රමාණවත් බව සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාමට අවශ්‍ය අධිකාරී බලය දෙපාර්තමේන්තුව සතුව පවතින බවට තෘප්තිමත් වීම.</p> <p>ii. අභ්‍යන්තර විගණන වැඩසටහන් සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අවශ්‍ය විටක අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත යෝග්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම.</p> <p>iii. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හා ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කිසියම් කාර්ය සාධන ඇගයීමක් සමාලෝචනයකිරීම.</p> <p>iv. අභ්‍යන්තර විගණන කාර්යභාරය සඳහා පත්කළ ප්‍රධානියාගේ, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පත්වීමක් හෝ සේවය අවසන් කිරීමක් නිර්දේශ කිරීම හා කුලී පදනම මත සේවය සපයන ආයතන පත් කිරීම/ඉවත් කිරීම නිර්දේශ කිරීම.</p> <p>v. අභ්‍යන්තර විගණන අංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුව දැනුවත් කෙරෙන බවට වග බලා ගැනීම.</p>	<p>කමිටුව විසින් විගණන සැලසුම අනුව අභ්‍යන්තර විගණන අංශයේ කාර්යභාරය හා විෂය පථයෙහි ප්‍රමාණවත් බව සමාලෝචනය කර ඇත. කරුණාකර කමිටු වාර්තාව බලන්න. අනුකූලවී ඇත.</p> <p>කමිටුව විසින් විගණන වැඩසටහන, එහි ප්‍රතිඵල සහ ක්‍රියාමාර්ග නිර්දේශ අනුව සමාලෝචනය කර ඇත. පිටු අංක 109 හි සඳහන් කමිටු වාර්තාවට යොමු වන්න. අනුකූලවී ඇත.</p> <p>විගණන ප්‍රධානී (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - විගණන) ගේ 2014 වසර සඳහා වන කාර්යසාධන ඇගයීම 2015 වසරේ පළමු කාර්තුවේදී සිදු කරන ලදී. විගණන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධන කටයුතු ඇගයීම අභ්‍යන්තර විගණන ප්‍රධානී විසින් සිදු කරනු ලැබ සමාලෝචනය පිණිස අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කෙරේ. අනුකූලවී ඇත.</p> <p>සමාලෝචනයට භාජනයවන වර්ෂය තුළ සවිස්තරාත්මක පද්ධති විගණනයක් වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි විගණන ආයතනයක් විසින් සිදුකරන ලදී. අනුකූලවී ඇත.</p> <p>වර්ෂය තුළ එවන් අවස්ථාවක් උද්ගතවී නොමැත. අනුකූලවී ඇත.</p>

	<p>vi. අභ්‍යන්තර විගණන කාර්යභාරය, ස්වාධීනව කරනු ලබන බව සහතික කර ගැනීම සහ විගණනය, අපකෂපාතීව නිපුණතාවයෙන් යුතුව හා නිසි වෘත්තීය දක්ෂතාවෙන් යුතුව සිදුකරන බවට වග බලා ගැනීම.</p>	<p>වර්ෂය තුළදී අභ්‍යන්තර විගණන කාර්යභාරය, ස්වාධීනව, අපකෂපාතීව, නිපුණතාවයෙන් යුතුව හා නිසි වෘත්තීය දක්ෂතාවයෙන් යුතුව සිදු කෙරිණි. අභ්‍යන්තර විගණන ප්‍රධානියා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර ඔහු යටතේ කටයුතු කරන කාර්ය මණ්ඩලයද ප්‍රවීණ සහ බැංකු මෙහෙයුම් කටයුතු පිළිබඳ හසල දැනුමක් සහිතය. අභ්‍යන්තර විගණන ප්‍රධානියා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට සාජුවම වාර්තා කරයි. අනුකූලවී ඇත.</p>
(ඕ)	<p>කමිටුව විසින් සිදුකරන අභ්‍යන්තර විමර්ශනවල මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සැලකිල්ලට ගත යුතුය.</p>	<p>කමිටුව විසින් අභ්‍යන්තර විමර්ශනවලදී සිදු කරන ලද මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කර ඇත. පිටු අංක 109 සිට 111 දක්වා ඇති කමිටු වාර්තාව වෙත යොමුවන්න. අනුකූලවී ඇත.</p>
(ආ)	<p>ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයෙකු සාමාන්‍යයෙන් රැස්වීම් වලට සහභාගී වෙයි.</p>	<p>අනුකූලවී ඇත.</p>
(ඈ)	<p>කමිටුවලට,</p> <ul style="list-style-type: none"> i. එහි ක්ෂේත්‍රයට අයත් ඕනෑම කරුණක් පිළිබඳව විමර්ශනය කිරීමේ පැහැදිලි බලයක්; ii. ඒ සඳහා අවශ්‍ය සම්පත්; iii. තොරතුරු ලබාගැනීමේ පුර්ණ හැකියාව සහ iv. අවශ්‍ය විටක අදාළ අත්දැකීම් සහිත බාහිර පාර්ශ්වයන්ට ආරාධනා කිරීමේ හා බාහිර පාර්ශ්වයන් වෙතින් වෘත්තීමය උපදෙස් ලබා ගැනීමේ අධිකාරිය තිබිය යුතුය. 	<p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය අනුව කමිටුවට ඕනෑම කරුණක් විමර්ශනය කිරීමට, තොරතුරු ලබාගැනීමට, වෘත්තීමය උපදෙස් ලබාගැනීමට, එහි කාර්යයන් පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් සපුරා ගැනීම ආදිය සඳහා අවශ්‍ය බලතල ලබා දී ඇත. පිටු අංක 109 හි සඳහන් කමිටු වාර්තාව බලන්න. අනුකූල වී ඇත.</p> <p>අනුකූල වී ඇත.</p>
(ආ)	<p>සාකච්ඡා කළයුතු කරුණු සම්බන්ධව නිසි දැනුම් දීමෙන් පසුව නිරතුරුව කමිටුව රැස්ව, එහි වගකීම් හා රාජකාරි ඉටු කිරීම සම්බන්ධ නිගමන වාර්තාකර තබා ගත යුතුය.</p>	<p>වර්ෂය තුළ කමිටුව නම වතාවක් රැස් වී තිබෙන අතර ගනු ලැබූ තීරණ වාර්තා කර ඇත. අනුකූලවී ඇත.</p>
(ක)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු විස්තරාත්මකව හෙළිදරව් කළ යුතුය.</p> <ul style="list-style-type: none"> i. විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ii. වර්ෂය තුළ පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව සහ iii. එවැනි රැස්වීම් සඳහා එක් එක් අධ්‍යක්ෂවරයාගේ සහභාගිත්වය පිළිබඳ විස්තර 	<p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ විෂය පථය සඳහා පිටු අංක 87 වෙත යොමුවන්න.</p> <p>වර්ෂය තුළ පවත්වන ලද රැස්වීම් ගණන 9කි.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිළිබඳ තොරතුරු පිටු අංක 109 හි දැක්වේ. අනුකූලවී ඇත.</p>

(ග)	කමිටුවේ ලේකම් විසින් කමිටු රැස්වීම් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම කළ යුතුය.	අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරන අතර විස්තරාත්මක කමිටු වාර්තා පවත්වා ගෙන යාම සිදු කෙරේ. අනුකූලවී ඇත.
(ආ)	මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය හෝ වෙනත් කටයුතුවලදී සිදුවියහැකි විෂමාවාර සම්බන්ධයෙන් සේවකයින්ට සිය රහස්‍යභාවය රැකගනිමින් කරුණු දැක්විය හැකි ආකාරය පිළිබඳ කමිටුව විසින් සමාලෝචනය කළයුතුය. ඒ අනුව, එවන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන හා සාධාරණ විමර්ශන පැවැත්වීම සඳහා සුදුසු පියවර ගන්නා බවටත්, යෝග්‍ය පසු විපරම් සිදු කරන බවටත්, බාහිර විගණකවරයා සමග බැංකුවේ සබඳතාව අධීක්ෂණය කරනු ලබන නියෝජිත අධිකාරිය ලෙස ක්‍රියා කිරීමටත් කමිටුව වග බලා ගත යුතුය.	දැනට ක්‍රියාත්මක විස්ල් බ්ලොවර් (Whistle Blower) ප්‍රතිපත්තිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන) විසින් සමාලෝචනයට ලක් කරනු ලබන අතර, එය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මූල්‍ය වාර්තාකරණයේ අයථා වාර්තා කිරීම්/වංචා විමර්ශන කිරීමේ හා ඒ පිළිබඳ කටයුතු කිරීම් ක්‍රියාවලියක් අභ්‍යන්තර විගණන අංශය සතුව තිබෙන අතර විනය පියවර ගැනීම සඳහා ඒවා මානව සම්පත් හා සංවර්ධන අංශයට යොමු කෙරෙන අතර අවසානයේ අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවටද ඉදිරිපත් කෙරේ. අනුකූලවී ඇත.
3 (6) (iii)	මානව සම්පත් හා වේතන කමිටු සම්බන්ධයෙන් පහත නීති අදාළ වේ.	
(ආ)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරියාගේ හා ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් වෙත අදාළ වේතන පිළිබඳ ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා හා වෙනත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම.	අධ්‍යක්ෂවරුන්ගේ වේතනය තීරණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසිනි. ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් වලට අදාළ වේතන තීරණය කරනු ලබන්නේ සාමූහික ගිවිසුම මගිනි.
(ඇ)	කමිටුව විසින් අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් සඳහා අරමුණු හා ඉලක්ක ලබාදිය යුතුය.	අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ ඇමතිවරයා විසින් වන බැවින් ඔවුන් සඳහා වූ ඉලක්ක ලේඛනගත නොකෙරේ. ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා වූ ඉලක්ක හා අරමුණු ඔවුනොවුන්ගේ අංශවලට අදාළව ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම හරහා ලේඛනගත කෙරේ. අනුකූලවී ඇත.
(ඈ)	කමිටුව විසින්, තීරණය කර ලද ඉලක්ක වලට අනුව ප්‍රධාන විධායක නිලධාරීගේ හා ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් වල කාර්ය සාධනය කලින් කලට ඇගයීම සිදු කළ යුතු අතර වේතන, ප්‍රතිලාභ හා කාර්යසාධනය මත ලබාදෙන වෙනත් දීර්ඝමනා සංශෝධනය කිරීමේදී මූලික කරගත යුතු පදනම තීරණය කළ යුතුය.	ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යසාධනය ඇගයීම සභාපති විසින් සිදු කෙරෙන අතර ප්‍රධාන කළමනාකාරී පිරිස්වල කාර්ය සාධනය ඇගයීම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් සිදුකරනු ලබයි. අනුකූලවී ඇත.
(ඉ)	ප්‍රධාන විධායක නිලධාරියා හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ලබන රැස්වීම් හැරුණුවිට අනෙකුත් සෑම කමිටු රැස්වීමකටම ප්‍රධාන විධායක නිලධාරියා සහභාගී විය යුතුය.	අනුකූලවී ඇත.

3 (6) (iv) නාමයෝජනා කමිටුව සම්බන්ධයෙන් පහත නීති අදාළ වේ.

(අ) කමිටුව විසින් නව අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් තෝරා ගැනීම/පත් කිරීම සඳහා කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක කළයුතුය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පහත ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යවරයා විසිනි.

11 වන වගන්තිය - අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් අධ්‍යක්ෂවරයෙකු එහි සභාපති ලෙස නම් කරනු ලැබේ.

26 වන වගන්තිය - බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස නිසි හා යෝග්‍ය පුද්ගලයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරනු ලැබේ.

ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් පත් කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.

අනුකූලවී ඇත.

(ආ) වත්මන් අධ්‍යක්ෂවරුන් යළි තෝරා පත් කිරීම, කමිටුව විසින් සලකා බලා නිර්දේශ කිරීම (හෝ නොකිරීම) සිදු කරනු ලබයි.

අදාළ නොවේ.

(ඇ) ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු සඳහා තෝරා පත් කිරීමේ හෝ උසස්කිරීමේ සුදුසුකම් සලකා බැලීමේ නිර්ණායක කමිටුව විසින් සැපයිය යුතුය.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක සහ ප්‍රධාන කළමනාකරණ ධුර සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය මත තීරණය වේ.

අනුකූලවී ඇත.

(ඈ) පනතේ සඳහන් පරිදි හා 3 (3) නියමයෙහි අන්තර්ගත නිර්ණායක මගින් නිශ්චිත ලෙස දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු හොබවන පිරිස ඊට සුදුසු හා යෝග්‍ය බවට කමිටුව විසින් සහතික විය යුතුය.

අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වල ප්‍රකාශන, අධ්‍යක්ෂ, බැංකු අධීක්ෂණ වෙත යොමු කර ඇත.

ඉදිරියේදී මෙම ප්‍රකාශ කමිටුව හරහා ලබාගනු ඇත.

අනුකූලවී ඇත.

(ඉ) විශ්‍රාම යාමට නියමිත අධ්‍යක්ෂවරුන්/ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සඳහා අනුප්‍රාප්තික වැඩ පිළිවෙළක් සහ නව විශේෂඥතාවය/අතිරේක අවශ්‍යතා පිළිබඳව සලකා බලා කමිටුව විසින් වරින්වර නිර්දේශ ඉදිරිපත් කළයුතුය.

ඉහත සඳහන් කරන ලද ආකාරයට අධ්‍යක්ෂවරුන් පත් කෙරෙන්නේ අදාළ විෂයභාර අමාත්‍යවරයා විසිනි. බැංකුවේ පොදු පරිචය ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරීවරයා, ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි අනුප්‍රාප්තිකයා වේ. කමිටුව ඉදිරියේදී මෙම ක්‍රියාවලියට සම්බන්ධවනු ඇත.

අනුකූලවී ඇත.

(ඊ) ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ සභාපති ධුරය දැරිය යුතුය. ආරාධනය පිට ප්‍රධාන විධායක නිලධාරී හට රැස්වීම් වලට සහභාගි විය හැකිය.

නාමයෝජනා කමිටුවේ වර්තමාන සභාපති ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු වන්නේ ඔහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පූර්ණ අයිතිය තිබෙන එහි පරිපාලිත සමාගම වන එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමේ සභාපති ධුරය දැරීම නිසා පමණි.

අනුකූලවී ඇත.

3 (6) (v)	ඒකාබද්ධ අවධානම් කළමනාකරණ කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් නීති අදාළ වේ.	
(අ)	පුළුල් අවදානම් ප්‍රභේද අධීක්ෂණය කරනු ලබන ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස්, ප්‍රධාන විධායක නිලධාරී සහ අවම වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ගෙන් කමිටුව සමන්විත විය යුතුය.	අනුකූල වී ඇත.
(ආ)	කමිටුව විසින් සියලුම අවදානම්, එනම්, ණය, වෙළෙඳපළ ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම මාසිකව ඇගයිය යුතුය.	අවදානම් කළමනාකරණ අංශය විසින් ණය, වෙළෙඳපළ, මෙහෙයුම් අවදානම් ඇගයීමෙන් අනතුරුව කාර්තුවකට වරක් කමිටුවට වාර්තා කරනු ලබයි. අවදානම් කළමනාකරණ අංශය, නිමැවුම් හා ක්ෂේත්‍ර ඔස්සේ ආතති පරීක්ෂණ, ද්‍රවශීලතා අනුපාත, ප්‍රධාන කාර්යසාධන දර්ශක හා ප්‍රධාන අවදානම් දර්ශක අලාභ හානි දත්ත ආදිය මගින් අවදානම සමාලෝචනය කර එහි ප්‍රතිඵල වරින්වර ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට හා අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.
		අනුකූල වී ඇත.
(ඇ)	සියලු කළමනාකරණ මට්ටම්හි කමිටුවල ප්‍රමාණාත්මක බව හා කාර්යක්ෂමතාව කමිටුව මගින් සමාලෝචනය කළ යුතුය.	අනුකූල වී ඇත.
(ඈ)	නිශ්චිත අවදානම්වල බලපෑම් අවම කිරීම සඳහා කමිටුව විසින් කඩිනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුය.	අවදානම අනතුරුදායක මට්ටමකට ළගාවූ බව අවදානම් දර්ශක මගින් පෙන්වාදෙයි.
		අනුකූල වී ඇත.
(ඉ)	යාවත්කාලීන කළ ව්‍යාපාරික අධීක්ෂණ සැලසුම්ද ඇතුළුව අවදානම් කළමනාකරණයේ සියලු අංශ ඇගයීම සඳහා කමිටුව අවම වශයෙන් ත්‍රෛමාසිකව රැස්විය යුතුය.	අදාළ වර්ෂය තුළ කමිටුව අට වතාවක් රැස්වී තිබේ. අනුකූලවී ඇත.
(ඊ)	කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි සහ/හෝ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති පරිදි නිශ්චිත අවදානම් හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් නිසි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව කමිටුව විසින් යෝග්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.	දැනට සියලු විනය සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ කටයුතු මෙහෙයවනු ලබන්නේ මානව සම්පත් සංවර්ධන අංශය විසිනි. වර්ෂය තුළදී ඒ සඳහා අවශ්‍යතාවක් මතු නොවීණි.
		අනුකූලවී ඇත.
(උ)	කමිටුව විසින් සෑම රැස්වීමකම පවත්වා සතියක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟතාවය සහ/හෝ උපදෙස් සඳහා අවදානම් ඇගයීම් වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.	අවදානම් කළමනාකරණ අංශය ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ අවදානම් සමාලෝචන වාර්තා, පසුව පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වෙත සෘජුවම ඉදිරිපත් කරයි.
		අනුකූලවී ඇත.
(ඌ)	නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ ව්‍යාපාර මෙහෙයුම්වල සියලු ක්ෂේත්‍ර පිළිබඳ ඇති අනුමත වූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව ඇගයීම පිණිස කමිටුව විසින් අනුකූලතා ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය. ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස අතුරෙන් තෝරා ගන්නා ලද කැපවීමෙන් යුතු අනුකූලතා නිලධාරියකු විසින් අනුකූලතා ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු අතර, ඒ පිළිබඳව වරින්වර කමිටුවට වාර්තා කළ යුතුය.	අනුකූලවී ඇත.

3 (7)	සම්බන්ධිත පාර්ශව වල ගනුදෙනු	අනුකූලවී ඇත.
3 (7) (i) සහ (ii)	කිසියම් පුද්ගලයෙකු හා බැංකුව අතර කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැන නැගිය හැකි ඕනෑම ආකාරයේ අනියම් සට්ටනයක් වැළැක්වීමට අවශ්‍ය පියවර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත යුතුය.	අනුකූලවී ඇත.
3 (7) (iii)	සමාන ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන බැංකුවේ වෙනත් පාර්ශවයන්ට ලබා දෙන සැලකීමට වඩා වැඩි සැලකීමක් එවන් පාර්ශව වෙත පිරිනැමෙන ආකාරයෙන් ඉහත 3 (7) (i) හි දක්වා ඇති ආශ්‍රිත පාර්ශව හා ගනුදෙනුවල නියැලීමෙන් වළකින බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.	සම්බන්ධිත පාර්ශව හා සිදු කරනු ලැබූ සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනු පිටු අංක 239 සිට 241 දක්වා එන මූල්‍ය ප්‍රකාශයේ 'සම්බන්ධිත පාර්ශව සම්බන්ධ හෙලිදරව් කිරීම්' යන මැයෙන් වන සටහන් අංක 39 මගින් දක්වා ඇත. අනුකූලවී ඇත.
3 (7) (iv)	බැංකුව මගින් යම් අධ්‍යක්ෂකවරයකුට හෝ අධ්‍යක්ෂවරයකුගේ සමීප ඥාතියකුට කිසිම ප්‍රධානයක් කළ නොහැකි අතර එසේ සැපයිය හැක්කේ අදාළ අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂ වරුන්ගෙන් 2/3 කට නොඅඩු, සංඛ්‍යාවක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම ප්‍රධානය අනුමත කොට ඡන්දය දී ඒ පිළිබඳව අනුදැනුමක් ඇත්නම් පමණි.	අධ්‍යක්ෂකවරුන්ට කරන ප්‍රධානය කිරීම් නියම කරනු ලබන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ බැංකු පනතේ 20 වැනි වගන්තියෙනි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී අනාවරණය කළ ආකාරයට කිසිදු අධ්‍යක්ෂවරයකුට එවැනි ප්‍රදානයක් කර නොමැත. අනුකූලවී ඇත.
3 (7) (v)	(අ) බැංකුවක් මගින්, යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ සමීප ඥාතියෙකුට හෝ පුද්ගලයෙකුගේ සැලකිය යුතු උනන්දුවක් ඇති අරමුණක් වෙනුවෙන් කිසියම් ප්‍රදානයක් කර ඇති විටෙක, පසු කාලීනව එකී පුද්ගලයා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වුවහොත් එම පුද්ගලයා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමෙන් වසරක් ඇතුළත ඒ සඳහා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද හැකි වන සුදුසු ඇපකරයක් ලබා ගැනීමට බැංකුව කටයුතු කළ යුතුය.	අදාළ වර්ෂය තුළ එවැනි අවස්ථාවක් උද්ගත වී නොමැත. අනුකූලවී ඇත.
3 (7) (vi)	බැංකුවේ සේවකයන්ට අදාළ වන යෝජනා ක්‍රමයක් හැරුණු කොට වෙනත් කිසිම ආකාරයක ප්‍රධානයක් හෝ වාසිදායක සැලකිල්ලක් නොයෙදිය යුතුයි.	අදාළ වර්ෂය තුළ එවැනි අවස්ථාවක් උද්ගත වී නොමැත. අනුකූලවී ඇත.
3 (7) (vii)	ඉහත 3 (7) (v) සහ 3 (7) (vi) නියෝග යටතේ දක්වා ඇති පරිදි කිසිදු ප්‍රදානයක් බැංකුව විසින් නොකළ යුතු අතර, මූල්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියක් නොමැතිව එවැනි ප්‍රදානයන්හි කොටසක් හෝ, ඒ සඳහා දිය යුතු පොළියක් ප්‍රේෂණය කළ නොහැක. පූර්ව අනුමැතියකින් තොරව එසේ කරනු ලබන ප්‍රේෂණය ප්‍රතිඵල රහිත සහ අවලංගු ඒවා බවට පත්වේ.	අදාළ වර්ෂය තුළ එවැනි අවස්ථාවක් උද්ගත වී නොමැත. අනුකූලවී ඇත.

3 (8)	හෙළිදරව් කිරීම්	
3 (8) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු සම්බන්ධයෙන් සහතික විය යුතුය.	
(අ)	අධීක්ෂණ හා නියාමන අධිකාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආකෘති වලට අනුකූල වන ලෙස සහ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අදාළ වන පරිදි වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශ සහ ත්‍රෛමාසික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ප්‍රකාශයට පත් කිරීම සහ	අනුකූලවී ඇත.
(ආ)	එවන් ප්‍රකාශ සංක්ෂිප්තව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුවත්පත්හි පළ කිරීම.	අනුකූලවී ඇත.
3 (8) (ii)	පහත සඳහන් අවම හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවෙහි සිදුකර ඇති බවට සහතික කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.	
(අ)	නිශ්චිත හෙළිදරව් කිරීම් ඇතුළුව, අදාළ ගිණුම්කරණ ප්‍රමිති හා නියාමන උපදෙස් වලට අනුව විගණිත වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ඇති බවට සඳහන් කෙරෙන ප්‍රකාශයක්.	පිටු අංක 153 හි ඇති අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවට යොමුවන්න. අනුකූලවී ඇත.
(ආ)	(මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වසනීය බව සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් සැපයීම අරමුණු කරගනිමින් මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කර ඇති බවට සහ බාහිර අවධානයන් සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති හා නියාමන උපදෙස් වලට අනුකූලව සිදු කෙරෙන බව තහවුරු කිරීම සඳහා වන බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවක්.	පිටු අංක 153 හි ඇති අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවට යොමුවන්න. පිටු අංක 162 හි දැක්වෙන අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයට යොමුවන්න. අනුකූලවී ඇත.
(ඇ)	2008 දෙසැම්බර් මස 31 දිනෙන් පසු පිළියෙල කරන ලද හෝ ප්‍රකාශයට පත් කරන ලද කිසියම් ප්‍රකාශයක් සම්බන්ධයෙන්, ඉහත 3 (8) (ii) (ආ) නියමයෙහි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි කාර්යක්ෂමතාව පිළිබඳ බාහිර විගණන සහතිකයක්.	පිටු අංක 164 හි ඇති ස්වාධීන තහවුරු වාර්තාවට යොමුවන්න. අනුකූලවී ඇත.
(ඈ)	අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු	
(i)	නම්, නිසි යෝග්‍යතාවයද ඇතුළුව	පිටු අංක 74 හා 75 හි අධ්‍යක්ෂවරුන් පිළිබඳ පසුබිම් තොරතුරු දක්වා ඇත.
(ii)	බැංකුව සමග ඇති ගනුදෙනු සහ,	පිටු අංක 241 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 39 (ඇ) සටහනට යොමුවන්න.
(iii)	බැංකුව විසින් ගෙවන ලද මුළු ගාස්තු/වේතන	පිටු අංක 241 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 39 (ඇ) සටහනට යොමුවන්න. අනුකූලවී ඇත.

(ඉ)	3 (7) (iii) හි නියම කර ඇති පරිදි, සම්බන්ධිත පාර්ශ්වයන්ගේ එක් එක් කොටසකට ලබාදී ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන. සම්බන්ධිත පාර්ශ්වවල එක් එක් කොටසකට ප්‍රදානය කර ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළ යුතුය.	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස පිරිනමා ඇති ශුද්ධ ප්‍රදාන පිළිබඳව පිටු අංක 241 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශ යටතේ 39 (ඉ) සටහනෙන් ඉදිරිපත් කර ඇත. අනුකූලවී ඇත.
(ඊ)	බැංකුව විසින් එහි ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වෙත ගෙවන ලද වේතන වල සමුච්චිත අගය සහ වේතන යනාදී පුළුල් වර්ගීකරණ යටතේ දක්වා ඇති බැංකුව හා එහි ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් අතර සිදු කෙරුණු ගනුදෙනුවල සමුච්චිත අගය.	පිටු අංක 241 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශ යටතේ අංක 39 (ඇ) සටහන මගින් අදාළ විස්තර දක්වා ඇත. අනුකූලවී ඇත.
(උ)	මෙකී නියමයන්ට අනුව 2008 ට පසුව ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවන්හි අනුකූලතාවය පිළිබඳ බාහිර විගණකවරයාගේ සහතිකය	බාහිර විගණකවරයාගේ සහතිකය ලබා ගෙන තිබෙන අතර පිටු අංක 164 හි ඇති ස්වාධීන තහවුරු වාර්තාවෙහි දක්වා ඇත. අනුකූලවී ඇත.
(ඌ)	පහත කරුණු හා අනුකූලතාවය දැක්වෙන විස්තර රැගත් වාර්තාවක්.	කරුණාකර පිටු අංක 160 හි සඳහන් මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශයට යොමු වන්න.
	(i) විවක්ෂණ උපදෙස්, රෙගුලාසි, නීති, (ii) අභ්‍යන්තර පාලන සහ (iii) කිසියම් සැලකිය යුතු අනුකූල නොවීමේ අවස්ථාවක් නිවැරදි කිරීමට ගත් පියවර	අනුකූලවී ඇත. අනුකූලවී ඇත.
(එ)	බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපුහුදුකම් පිළිබඳ නියාමන හා අධීක්ෂණ කරුණු හෝ බැංකු අධීක්ෂණ අංශයෙහි අධ්‍යක්ෂ විසින් පෙන්වා දෙන ලද, මෙකී නියමයන්ට අනුකූල නොවන අවස්ථා සහ මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාවට හෙළිදරව් කළ යුතු යැයි නියම කරන ලද එවැනි කරුණු මෙන්ම එම කරුණු සම්බන්ධයෙන් බැංකුව විසින් ගනු ලැබූ පියවර ඇතුළත් ප්‍රකාශයක්	අදාළ වර්ෂය තුළදී මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාව වෙත කිසිදු හෙළිදරව්වක් කළයුතු බවට උපදෙස් දී නොමැත.
3 (9)	සංක්‍රාන්තික හා වෙනත් පොදු ප්‍රතිපාදන	බැංකුව විසින් සංක්‍රාන්තික ප්‍රතිපාදන සමග අනුකූලවී ඇත. අනුකූලවී ඇත.

2007 අංක 12 දරන ආයතනික පාලන නියෝගය හා අනුකූලවීමේ අවශ්‍යතාවය →

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරන නියෝගය හා අනුකූලවීමේ අවශ්‍යතාව සපුරනු වස්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කළ ක්‍රියා පටිපාටීන් හි නියුතුවීම් වලට යොදාගත හැකි සම්බන්ධිත සේවාවන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති 4400 හි දැක්වෙන ප්‍රතිපත්ති අනුව විගණකාධිපති විසින්

කාර්ය පටිපාටීන් ක්‍රියාත්මක කර ඇත. ඔහුගේ වාර්තාව මගින් දක්වන ලද කරුණු හා ඉහත හෙළිදරව් කරන ලද කරුණු අතර, සැලකිය යුතු වෙනස්කම් නොවූ අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉහත වාර්තා කරන ලද කරුණු හා සැලකිය යුතු පරස්පරතාවන් හඳුනා නොගැනිණ.



එයි. එස්. ඩීන්
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්



අස්චින් ද සිල්වා
සභාපති

2015 අප්‍රේල් 30 වන දින
කොළඹ දී

රාජ්‍ය ව්‍යවසායයන්ගේ යහ පාලනය සඳහා වන මාර්ගෝපදේශවල ප්‍රතිපාදනයන්ට අනුව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ස්ථාපිත කර ඇත. බැංකු පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ආයතනික යහ පාලනය සඳහා ඇති විධානයට අනුකූලව සෑම බැංකුවකම අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු 4 ක් පත්කළ යුතු අතර ඉන් එකක් වන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ඉහත විධානයේ අංක 3 (6) (ii) කොටසට අනුව ක්‍රියාත්මක වේ.

මෙම කමිටුව බැංකුවේ විධායක නොවන හා ස්වාධීන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. 2014 වර්ෂය තුළ පහත සඳහන් අධ්‍යක්ෂවරුන් මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කර ඇත.

- 1. ලයනල් පී. ප්‍රනාන්දු මයා - කමිටු සභාපති (2015.01.13 දින දක්වා)
- 2. එස්.ආර්. ආටිගල මයා - කමිටු සාමාජික (2015.02.24 දින දක්වා)
- 3. හේම මාදිවෙල මයා - කමිටු සාමාජික (2015.01.27 දින දක්වා)
- 4. සුමිත් විජේසිංහ මයා - කමිටු සාමාජික (2015.02.02 දින දක්වා)

පහත සඳහන් අධ්‍යක්ෂවරුන් 2015.03.12 දින සිට විගණන කමිටුවට පත් කර ඇත.

- 1. බ්‍රැඩ්ලි එම්පන් මයා - කමිටු සභාපති
- 2. මහින්ද සිරිවර්ධන මයා - කමිටු සාමාජික

රැස්වීම් සහ සහභාගිත්වය →

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ කමිටු රැස්වීම් 9 ක් පවත්වන ලද අතර, කමිටු රැස්වීම් පැවති දින සහ සාමාජිකයන්ගේ පැමිණීම පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

	කමිටු සාමාජිකයින්			
	ලයනල් පී. ප්‍රනාන්දු මයා	එස්.ආර්. ආටිගල මයා	හේම මාදිවෙල මයා	සුමිත් විජේසිංහ මයා
2014 පෙබරවාරි 13	√	√	√	-
2014 පෙබරවාරි 25	√	√	√	√
2014 අප්‍රේල් 24	√	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.
2014 මැයි 22	√	√	√	√
2014 ජූලි 18	√	නොපැමිණෙන බව දන්වා ඇත	√	√
2014 සැප්තැම්බර් 22	√	√	√	√
2014 නොවැම්බර් 07	√	√	√	√
2014 නොවැම්බර් 13	√	√	√	√
2014 දෙසැම්බර් 09	√	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.

√ කමිටු රැස්වීමට සහභාගී තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරිය, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ලේකම්වරයෙහි කටයුතු කරන ලදී. ආරාධනා ලද ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව සාමාජිකයින් ද මෙම වර්ෂයේ කමිටු රැස්වීම් සඳහා සහභාගී වී ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන අධිකාරී ද නිරීක්ෂකයෙකු ලෙස කමිටු රැස්වීම්වලට නිරතුරුව සහභාගී විය.

අභ්‍යන්තර විගණන සංග්‍රහය →

අභ්‍යන්තර විගණන සංග්‍රහය මගින් අභ්‍යන්තර විගණන කාර්යභාර මෙහෙයුම් සාරාංශගත කෙරෙන අතර, අභ්‍යන්තර විගණන කාර්යයන් පොදුවේ පාලනය කෙරෙන ප්‍රතිපත්ති, ප්‍රමිතීන් හා කාර්යපටිපාටීන් එමගින් නිරූපිතය.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය →

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ක්‍රියාත්මක වන්නේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තියේ විෂය ක්ෂේත්‍රය තුළය. කමිටුවෙහි ප්‍රඥප්තියට අනුව කමිටුවෙහි විෂය පථය වන්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලන වගකීම ඉටුකිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවීමයි.

- අ. බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්හි නිරවද්‍යතාවය
- ආ. බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යභාරයෙහි කාර්යක්ෂමතාවය
- ඇ. බැංකුවේ බාහිර විගණන කාර්යසාධනය
- ඈ. බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යසාධනය

මීට අමතරව, කමිටුවෙහි කාර්යභාරය, වගකීම් සහ බලතලද ප්‍රඥප්තිය මගින් නියම කොට තිබේ. කමිටුව සිය කාර්යභාරය හා වගකීම් ඉටුකිරීමේදී කමිටු ප්‍රඥප්තිය කෙරෙහි දක්වන අනුකූලතාවය ඇගයීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ප්‍රඥප්ති පිරික්සුම් ලැයිස්තුව උපයෝගී කර ගන්නා අතර සම්පූර්ණ කරන ලද ප්‍රඥප්ති පිරික්සුම් ලැයිස්තුව සමාලෝචනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාර දෙනු ලැබේ.

අභ්‍යන්තර විගණන ප්‍රඥප්තිය →

අභ්‍යන්තර විගණන කටයුතු කාර්යක්ෂමව හා ස්වාධීනව ඉටුකරලීමට අවශ්‍ය මාර්ගෝපදේශනය අභ්‍යන්තර විගණන ප්‍රඥප්තිය මගින් සපයන ලදී. අභ්‍යන්තර විගණනයෙහි විෂය පථය, කාර්යභාරය, වගකීම, බලතල, වාර්තාකරණ ක්‍රියාපටිපාටිය, ස්වාධීනත්වය සහ විෂය මූලිකත්වය යන කරුණු මෙම ප්‍රඥප්තියේ අන්තර්ගත වේ.

වර්ෂය තුළ දී කරන ලද කාර්යයන් →

2014 වර්ෂය තුළදී කමිටුව විසින් පහත සඳහන් ක්‍රියාකාරකම් ඉටු කරන ලදී.

- 1) ප්‍රඥප්ති පිරික්සුම් ලැයිස්තුව සමාලෝචනය කර කමිටුව විසින් 2013 වසරේදී එහි ක්‍රියාකාරකම් සහ වගකීම් ප්‍රඥප්තියට අනුකූලව සිදු කොට තිබේදැයි පිරික්සන ලදී.
- 2) 2013 වසර සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ස්වයං ඇගයුම් රාමුව සාකච්ඡා කොට සම්පූර්ණ කිරීම.
- 3) ප්‍රකාශයට පත්කිරීමට පෙර 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සහ 2014 මාර්තු 31, ජූනි 30 හා සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තු සඳහා වූ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම සහ එය අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කිරීමට නිර්දේශ කිරීම.
- 4) 2014 වසරේදී ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරන ලද විගණන සැලැස්ම පරිදි විගණන අංශයේ කාර්යසාධනය වරින්වර සමාලෝචනය කිරීම.
- 5) 2013 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව අනුමත කිරීම.
- 6) අභ්‍යන්තර විගණන අංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කාර්යසාධන වාර්තා සමාලෝචනය කිරීම.
- 7) ශාඛා, ප්‍රධාන කාර්යාලයීය අංශ සහ තොරතුරු පද්ධති විගණන ආදී අභ්‍යන්තර විගණනයන්හි ප්‍රතිඵල සමාලෝචනය කිරීම. කමිටුව විසින් අභ්‍යන්තර විගණන වාර්තා, ඒවායේ නිරීක්ෂණය වූ අඩුපාඩු, අංශ ප්‍රධානීන් හා ශාඛා ප්‍රධානීන් විසින් දක්වන ලද ප්‍රතිචාර සහ එසේ නිරීක්ෂණය කරන ලද අඩුපාඩු මගහරවා ගැනීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග සමාලෝචනයට ගන්නා ලදී.
- 8) 1971 අංක 38 දරන මුදල් පනතෙහි 13 (7) (අ) වගන්ති ප්‍රකාර විගණකාධිපති විසින් නිකුත් කරන ලද 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් පිළිබඳ වාර්තාව සහ ඒ සම්බන්ධයෙන් වූ කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කිරීම.
- 9) ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත ඇගයුම් වාර්තාව අනුව විගණන අංශය සොයාගත් කරුණු සහ ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර සමාලෝචනය කිරීම.
- 10) වංචාකාරී සහ අක්‍රමවත් ක්‍රියාකාරකම් හා ඒ පිළිබඳ කළමනාකරණය විසින් සිදුකළ කටයුතු පිළිබඳ සාරාංශගත අභ්‍යන්තර විමර්ශන වාර්තා සමාලෝචනය කිරීම.

- 11) බාහිර උපදේශකවරයා විසින් සිදු කරන ලද තොරතුරු පද්ධති විගණනයට අදාළ විගණන ප්‍රතිඵල සාකච්ඡා කිරීම හා සමාලෝචනය කිරීම.
- 12) විගණන අංශයේ සමස්ත කාර්ය මණ්ඩල අවශ්‍යතාවය සහ විගණන අංශයේ කාර්ය මණ්ඩලය ගැටළු පිළිබඳ කරුණු ද ඇතුළත්ව අභ්‍යන්තර විගණන අංශයේ සම්පත් අවශ්‍යතාව සමාලෝචනය කිරීම.

බාහිර විගණනය →

ව්‍යවස්ථානුකූලව බැංකුවෙහි බාහිර විගණකවරයාවනුයේ විගණකාධිපති වන අතර, නිරීක්ෂකයකු ලෙස කමිටු රැස්වීම් සඳහා සහභාගිවීම පිණිස රජයේ විගණක අධිකාරී ඇරයුම් ලබයි. බාහිර විගණකවරයාගේ පරීක්ෂාවෙන් හෙළිවූ කරුණු පිළිබඳ සාකච්ඡා කරනු පිණිස මෙම කමිටු රැස්වීම්වලදී බාහිර විගණකවරයාට ආරාධනා කරනු ලද අතර විගණන කර්තව්‍යය උදෙසා බාහිර විගණකවරයා හට සියලු විස්තර සහ ලියකියවිලි සපයන ලද බවට කමිටුව සහතික වන ලදී.

වාර්තාකරණය →

විගණන කමිටුව සිය කාර්යයන් සහ කමිටු රැස්වීම්වල වාර්තා සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන ලදී.

විගණන කමිටුවේ අදහස වූයේ විගණන කමිටුවට නියමිත කාර්යභාරය එහි ප්‍රඥප්තියට අනුකූලව සර්ව ප්‍රකාරයෙන්ම ඉටු කෙරුණු බවයි.



බ්‍රැඩ්ලි එම්ප්සන්
සභාපති - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/අධ්‍යක්ෂ

2015 මාර්තු 26
කොළඹ දී

1988 අංක 30 දරන බැංකු පනතෙහි (සංශෝධිත) 76 ඡේ (I) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද බැංකු පනතේ 2007 අංක 12 දරන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ප්‍රතිපාදන යටතේ මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව පිහිටුවන ලදී.

මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබේ. මෙම කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අතරින් එක් අයෙකු ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් වේ.

- 1) ඩබ්.ඒ. නාලනී මැතිනිය - සභාපති (2015.01.19 දින දක්වා)
(ස්වාධීන නොවන/විධායක නොවන)
- 2) එස්.ආර්. ආචිගල මහතා - සාමාජික (2015.02.24 දින දක්වා)
(ස්වාධීන නොවන/විධායක නොවන)
- 3) එච්. මාදිවෙල මහතා - සාමාජික (2015.01.27 දින දක්වා)
(ස්වාධීන/විධායක නොවන)

2015.03.12 දින සිට බලපැවැත්වෙන පරිදි මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවට පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් පත් කර ඇත.

- 1) අස්වින් ද සිල්වා මහතා - සභාපති
(ස්වාධීන නොවන/විධායක නොවන)
- 2) ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා - සාමාජික
(ස්වාධීන නොවන/විධායක නොවන)

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි. කමිටු ආරාධනා පරිදි සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන රැස්වීම් වලදී හැර අනෙකුත් සියළුම කමිටු රැස්වීම් වලදී සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහභාගී වනු ලැබේ.

මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වනුයේ සාමූහික ගිවිසුමෙන් තීරණය කරනු ලබන පාරිශ්‍රමිකය හැර අධ්‍යක්ෂ මණ්ඩලයට සහ බැංකුවේ ප්‍රධාන කළමනාකරණ පිරිසට අදාළ වූ පාරිශ්‍රමික ප්‍රතිපත්ති නිර්ණය කිරීමයි.

කමිටුව විසින් බැංකුවේ ඉහළ විධායක මට්ටමේ නිලධාරීන්ගේ සියලුම වැදගත් මානව සම්පත් ප්‍රතිපත්තින් හා ක්‍රියාමාර්ග වැටුප් ව්‍යුහයන් සහ කොන්දේසි පිළිබඳව සමාලෝචනයක් සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේදී, අවශ්‍ය තොරතුරු හා නිර්දේශයන් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙතින් ලබා ගැනීම සිදු කරයි.

2014 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය තුළ මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ රැස්වීම් 05 ක් පවත්වා ඇත.

වර්ෂය තුළ මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් පහත සඳහන් කරුණු පිළිබඳව සමාලෝචනය කරන ලදී.

1. සහකාර නීති නිලධාරී - IV ශ්‍රේණියට බඳවා ගැනීම් පිළිබඳ යෝජනාව සමාලෝචනය කර බැංකුවේ සේවක සංයුතිය හා තනතුරට අදාළව යෝජිත සංශෝධන සහිතව එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ කිරීම.
2. කාර්යසාධනය මත ගෙවනු ලබන ප්‍රසාද දීමනා සඳහා වන නිර්ණායක සමාලෝචනය කිරීම.
3. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන) තනතුරට බඳවා ගැනීම පිළිබඳව ඇගයුමට බඳුන් කර, එයට අදාළ සංශෝධන සහිතව අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කිරීම.
4. මානව සම්පත් කමිටු ප්‍රඥප්තිය සමාලෝචනය කර සංශෝධනයන්ට යටත්ව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට නිර්දේශ කිරීම.
5. කොන්ත්‍රාත් පදනම මත සේවය සපයන විකුණුම් නිලධාරීන් බැංකු සේවක පිරිසට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව සමාලෝචනය කිරීම.
6. 2014 සඳහා බැංකුවේ සේවක සංයුතිය හා ආයතනික ව්‍යුහය සමාලෝචනය කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ කිරීම.
7. ව්‍යාපෘති නිලධාරී (iii - ii) ශ්‍රේණිය, සහකාර ඉංජිනේරු (විදුලි) (iii - ii) ශ්‍රේණිය සඳහා වන උසස්වීම් පටිපාටි සමාලෝචනය කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ කිරීම.
8. බාහිර කොන්ත්‍රාත් ගිවිසුම් මත බැංකුවට සේවය සපයන්නන් පිළිබඳව සමාලෝචනයට බඳුන් කිරීම.

කමිටු රැස්වීම් සඳහා පැමිණීම් විස්තර වාර්ෂික වාර්තාවේ අංක 89 දරණ පිටුවේ දක්වා ඇත. සභා රැස්වීම් වාර්තා සටහන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරනු ලැබේ.



අස්වින් ද සිල්වා
සභාපති
මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව

2015 මාර්තු 26
කොළඹදී

බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සංයුතිය →

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, 1988 අංක 30 දරණ බැංකු පනත ප්‍රකාර මූල්‍ය මණ්ඩලය සතු බලතල වලට අනුකූලව හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරණ විධානයෙහි 3 (6) (i) සහ (V) වගන්ති අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලදී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් ද ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගෙන් සහ අනුකූලතා නිලධාරී යන අයගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා, මෙම කමිටුවේ ලේකම් ලෙස ක්‍රියා කරයි. කමිටු සාමාජිකයින්ගේ විස්තර වාර්ෂික වාර්තාවේ පිටු අංක 158 හි දක්වා ඇත.

මෙම කමිටුවේ කාර්යභාරය පහත සඳහන් කරුණු ද ඇතුළත්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කර ඇත.

- අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ බැංකුව පුරා ව්‍යාප්ත අවදානම් කළමනාකරණ ව්‍යුහය වරින් වර යාවත්කාලීන කිරීම.
- බැංකුව විසින් මුහුණ දෙන සියළුම අවදානම්, ණය අවදානම්, වෙළෙඳපොළ අවදානම්, මෙහෙයුම් අවදානම් සහ උපායමාර්ගික අවදානම් බැංකුව විසින් හඳුනාගෙන, අධීක්ෂණය කර, නිසි ලෙස කළමනාකරණය කරනු ලබන බව තහවුරු කර ගැනීම.
- කමිටුව වෙත පවරා ඇති බලතල හා අධිකාරී ආකෘතීන් යටතේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ සමීපව වැඩ කටයුතු කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.

අවදානම් කළමනාකරණ අංශයේ ප්‍රඥප්තිය හා වගකීම් →

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සමාලෝචනයෙන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වන පත්‍රිකා වලට අදාළව තොරතුරු රැස්කිරීම සහ සකස් කිරීම, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ අංශය සහ අනුකූලතා අංශය විසින් සිදු කරනු ලබයි. මෙම පත්‍රිකා කල් වේලා ඇතිව කමිටු සාමාජිකයින් වෙත ඉදිරිපත් කරනු ලබයි. අවදානම් කළමනාකරණය පිළිබඳ ක්‍රියාවලිය හා ක්‍රමවේදය මෙම වාර්ෂික

වාර්තාවේ අවදානම් කළමනාකරණ වාර්තාවේ පිටු අංක 115 සිට 149 දක්වා විස්තරාත්මකව පැහැදිලි කොට ඇත.

වර්ෂය තුළ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ රැස්වීම් →

2014 වර්ෂය තුළ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු රැස්වීම් 08 ක් කාර්තුමය පදනමින් පවත්වන ලදී. එකී රැස්වීම් සඳහා කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වය මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 89 හි දක්වා ඇත. කමිටු රැස්වීම් වාර්තා සහ අවදානම් කළමනාකරණ වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිරතුරුව ඉදිරිපත් කරනු ලැබීය.

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව ඇගයීමේ ක්‍රියාවලියෙහි ලියවිල්ල, අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීම, සම්බන්ධිත පාර්ශ්වයන්ගේ ගනුදෙනු හා මෙහෙයුම් අවදානම් ප්‍රතිපත්ති මෙන්ම බැහැරින් සේවා ලබා ගැනීම සහ සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ ප්‍රතිපත්ති, මෙම කමිටුව විසින් සමාලෝචනය කරන ලදී. එමෙන්ම ආතති පරීක්ෂාව, අවදානම් දරා ගැනීමේ හැකියාව හා අවදානම් අභිරුචි සීමාව, අලාභ හානි සිදුවීම පිළිබඳ දත්ත පරීක්ෂාව, අවදානම් මිනුම් ක්‍රම යනාදිය ද මෙම කමිටුවේ අවදානම් සමාලෝචනයට බඳුන් විය. ව්‍යවස්ථාපිත පරීක්ෂා ක්‍රියාවලිය හා ආශ්‍රිත තොරතුරු අධීක්ෂණය හා පාලනය කිරීම සම්බන්ධයෙන් ද කමිටුව පුළුල් වශයෙන් නියැලී සිටියි. තවද ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් ආයතනික පාලනය හා නියාමන රාමුව, ගනුදෙනුකරු හඳුනාගැනීමට අදාළ අනුකූලතාව ආදී කරුණු ද මෙම රැස්වීමේදී සමාලෝචනයට ගැනුණු අතර බැංකුවේ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ කමිටුව සැහීමට පත්වන ලදී.



ඩී.එල්.පී.ආර්. අබේරත්න
සභාපති - ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

2015 මාර්තු 26
කොළඹ දී

1988 අංක 30 දරන බැංකු පනතෙහි (සංශෝධන) 76 ඡේ (i) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද බැංකු පනතේ 2007 අංක 12 දරණ විධානයෙහි 3(6) (i) වගන්තියේ ප්‍රතිපාදන අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නාමයෝජනා කමිටුව පත් කරන ලදී.

නාමයෝජනා කමිටුව සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. මෙම කමිටුව ඉහත සඳහන් විධානයන්හි 3 (6) (iv) වගන්තියෙහි දක්වා ඇති නීති ප්‍රකාර පාලනය වෙයි. නාමයෝජනා කමිටුව, විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

- 1) අස්චිත් ද සිල්වා - සභාපති 2015.03.12 සිට
(ස්වාධීන නොවන/විධායක නොවන)
- 2) ඩී.එල්.පී.ආර්.අබේරත්න - සාමාජික 2015.03.12 දින සිට
(ස්වාධීන නොවන/විධායක නොවන)
- 3) ඩබ්.ඒ.නාලනී මැතිනිය - සභාපතිනී (2015.01.19 දින දක්වා)
(ස්වාධීන නොවන/විධායක නොවන)
- 4) එස්.ආර්.ආචිගල මහතා - සාමාජික (2015.02.24 දින දක්වා)
(ස්වාධීන/විධායක නොවන)
- 5) එස්.ටී.අබේගුණවර්ධන මහතා - සාමාජික (2015.01.27 දින දක්වා)
(ස්වාධීන නොවන/ක්‍රියාකාරී අධ්‍යක්ෂ)

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා, නාමයෝජනා කමිටුවෙහි ලේකම් වශයෙන් කටයුතු කරයි.

ප්‍රධාන විධායක නිලධාරී හා අනෙකුත් ප්‍රධාන කළමනාකාරිත්ව තනතුරුවලට පත් කිරීමට/උසස් කිරීමට අවශ්‍ය සුදුසුකම්, සේවා පළපුරුද්ද සහ වෙනත් මූලිකාංග ඇතුළත් නිර්ණායක සකස් කර, ඉහත කී තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීම/පත්කිරීම සඳහා ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කිරීමේ වගකීම නාමයෝජනා කමිටුව සතු වේ. තවද, ඉහත සඳහන් කරන ලද 76 (ඡේ) (i) වගන්තිය යටතේ ඇති නියෝගයන්හි 3 (3) වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති නිර්ණායක මත එම තනතුරු හෙබවීමට අධ්‍යක්ෂවරුන්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස සුදුසු හා යෝග්‍ය බවට සහතිකවීම කමිටුවට අයත් වේ. ඊට අමතරව කමිටුව විසින් කලින් කලට අවශ්‍ය වන අමතර හා නව විශේෂඥතා පිළිබඳව සහ විශ්‍රාම යනු ලබන ප්‍රධාන කළමනාකරණ පිරිස සඳහා සුදුසු අනුප්‍රාප්තිකයන් පිළිබඳව සලකා බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරයි.

2014 දෙසැම්බර් 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ දී නාමයෝජනා කමිටුව 2014 දෙසැම්බර් 24 වන දින රැස්වුණු අතර, 2015/2016 සහ 2017 යන වර්ෂ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුප්‍රාප්තික සැලසුම සමාලෝචනයට බඳුන්කර ඊට අදාළ සංශෝධන සිදු කරන මෙන් උපදෙස් දෙන ලදී.



අස්චිත් ද සිල්වා
සභාපති - නාමයෝජනා කමිටුව

2015 මාර්තු 26
කොළඹ දීය

ජාතික ඉතිරිකිරීමේ බැංකු සමූහය, ජාතික ඉතිරිකිරීමේ බැංකු (මව් සමාගම) හා එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටු වෙතින් සමන්විත වෙයි. සමූහයෙහි සමස්ත වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වෙතින් 99% ක් ඉක්මවන්නේ 'බැංකුව' (මව් සමාගම) හේතුකොටගෙන බැවින් මෙම වාර්තාවෙන් ඉදිරිපත්කර ඇති විස්තර මගින් ප්‍රධාන ලෙසම අවධානය යොමුකර ඇත්තේ බැංකුව සම්බන්ධයෙනි.

අවදානම් කළමනාකරණ වාර්තාව මගින් බැංකුවේ අවදානම් කළමනාකරණ ව්‍යුහය පිළිබඳව මෙන්ම අපේක්ෂිත ප්‍රතිඵලවලට වඩා වෙනස්වූ තත්‍ය ප්‍රතිඵල උදාවීමට තුඩුදෙන අවදානම් සාධක පිළිබඳව සාකච්ඡා කෙරෙයි. මෙම වාර්තාව මගින් සාකච්ඡාවට බඳුන්වන කරුණු මගින් තීරණාත්මක වූ අවදානම් සහිත අංශ පිළිබඳව කියවෙන නමුත් උදාවියහැකි අවිනිශ්චිතතා සහ අවදානම්වල පූර්ණයක් ලෙස සැලකිය නොහැකිය.

ව්‍යාපාර කටයුතුවල ස්වභාවය සහ බලපෑම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනයක් වන අතර එය දිවයිනෙහි ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුවයි. රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම, දිවයිනෙහි ආර්ථික තත්ත්වය හා දේශීය/ගෝලීය වෙළඳපළ තුළ ඇතිවන නොයෙකුත් විපර්යාස හේතුකොටගෙන බැංකුවේ ව්‍යාපාර කටයුතු මත ඇති ලාභදායීතාවය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල විය හැකිය.

උද්ගතවිය හැකි ව්‍යාපාරික අවදානම් ප්‍රභවයන් මෙන්ම මූල්‍ය සේවා වෙළඳපළ තුළ පවතින තරගකාරී ස්වභාවය සලකා බලන ලදුව බැංකුව විසින් උපාය මාර්ගික සැලසුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැලකිය යුතු කළමනාකරණ හා සැලසුම්කරණ ව්‍යායාමක් අනුගමනය කෙරෙයි. මෙම උපාය මාර්ගික සැලසුම් මගින් අපේක්ෂිත ප්‍රතිඵල ජනනය නොවූහොත් බැංකුවේ ඉපයීම් හා වර්ධනය කෙරෙහි ඉන් බලපෑමක් එල්ල විය හැකිය.

තවද පොළී අනුපාතික, උද්ධමනය, ණය ලැබීමේ යෝග්‍යතාව, ආයෝජකයින්ගේ අහිප්‍රාය, හිමිකම් කොටස් විචල්‍යතාව, මූල්‍ය වෙළඳපළ ද්‍රවශීලතාව සහ ව්‍යාපාර මෙහෙයුම්වලට අන්තරාදායක වන සිදුවීම් යනාදිය ද බැංකුවේ ඉපයීම් සහ ව්‍යාපාර තත්ත්වය කෙරෙහි බලපාන සාධක අතර වේ.

මූල්‍ය හා ආර්ථික පරිසරය තුළ ඇති අහිසෝගාත්මක බව වටහා ගැනීම තුළින් ලාභදායීතාවයෙහි පැවැත්ම හා තුබුන්වත් බව පවත්වා ගැනීම සඳහා අවදානම් කළමනාකරණ කිරීමේ වැදගත්කම බැංකුව විසින් හඳුනාගෙන ඇත.

අවදානම් කළමනාකරණ රාමුව සහ පාලන ව්‍යුහය →

නොකඩවා වෙනස්වන ව්‍යාපාරික ව්‍යාපාරණයන්ට ඔරොත්තු දෙන තිරසාර හා නම්‍යශීලී ව්‍යාපාරයක් ගොඩනැංවීමට ඉවහල්වන අවදානම් කළමනාකරණය කිරීමේ ඒකාබද්ධ ප්‍රවේශයක් සැලසුම් කළහැකි, අවදානම් කළමනාකරණ සංස්කෘතියක් බිහිකිරීමට බැංකුව ප්‍රයත්න දරයි.

බැංකුවේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පැන නගින මූලික අවදානම්, පිළිබඳව ඇගයීමට අධීක්ෂණය කිරීමට හා කළමනාකරණය කිරීමට හැකි අවදානම් කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය ඉදිරි පියවර හඳුන්වාදීමේ ක්‍රියාවලියක බැංකුව පසුවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මගපෙන්වීම හා උපදෙස් මෙන්ම බාසල් සම්මුතිය මගින් හඳුන්වාදී ඇති පිළිගත් භාවිතයන් අනුව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ව්‍යුහය අනුව යමින් බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි සහ පද්ධති ස්ථාපිත කොට ඇත.


අවදානම් කළමනාකරණය කිරීමේ වගකීම, බැංකුවේ සෑම ස්ථරයක් වෙතම පැවරී තිබේ. අවදානම හා ප්‍රතිලාභ පිළිබඳ තීරණ බැංකුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි හා සමගාමීව එලදායී හා පූර්ණ සමාලෝචනවලට යටත්ව වඩාත් යෝග්‍ය ස්ථරයන්හිදී ගැනීමට හැකිවන පරිදි එම වගකීම බැංකුව විසින් පවරනු ලබයි.

අවදානම් කළමනාකරණ රාමුව සහ යහ පාලන ව්‍යුහය, ත්‍රිත්ව ආරක්ෂක සීමා ආකෘතිය මත පදනම් වේ. අභ්‍යන්තර පාලන ව්‍යුහය සහ කළමනාකරණ පාලන විධිත් මෙහෙයුම් මට්ටමේදී පළමු ආරක්ෂක සීමාව ලෙස ක්‍රියාකරන බැවින් අදාළ ව්‍යාපාරික කර්තව්‍යයන් හා සැබැඳි අවදානම් හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීමේ වගකීම ඒ ඒ ව්‍යාපාරික අංශ ප්‍රධානීන් සතුය.

අවදානම් කළමනාකරණ අංශ ප්‍රධානී විසින් මෙහෙයවනු ලබන අවදානම් කළමනාකරණ අංශයේ කාර්යභාරය හා ස්වාධීන අනුකූලතා නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ පවතින අනුකූලතා අංශයේ කාර්යභාරය, දෙවන ආරක්ෂක සීමාව ලෙස ක්‍රියාත්මක වෙයි.

බැංකුවේ අභ්‍යන්තර පාලන ව්‍යුහයෙහි සඵලදායීතාව හා ප්‍රමාණාත්මක-තාවයද අවදානම් කළමනාකරණ යාන්ත්‍රණ, තොරතුරු තාක්ෂණ පද්ධති හා මූල්‍ය ප්‍රකාශවල නිරවද්‍යබව හා සම්පූර්ණත්වය පිළිබඳ ස්වාධීන තහවුරුවක් සපයනු ලබන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) විසින් මෙහෙයවෙන අභ්‍යන්තර විගණන අංශය තෙවන ආරක්ෂක සීමාව ලෙස ක්‍රියා කරයි.

අවදානම් කළමනාකරණ පාලන ව්‍යුහය සහ මූලික වගකීම් පහත දක්වා ඇත:



අධ්‍යක්ෂ මණ්ඩලය →

බැංකුවේ අවදානම් කළමනාකරණ පාලන ව්‍යුහය අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ඇරඹෙයි. බැංකුව තුළ අවදානම් කළමනාකරණ කර්තව්‍යයෙහි ප්‍රමාණාත්මකතාව තහවුරු කර ගැනීමේ සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතුව පවතී.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති රාමුව හා ක්‍රියා පටිපාටිය ඔස්සේ උපායමාර්ගික නියාමනයක් සිදුකරන අතර, පූර්ව නිශ්චිත අවදානම් රුචි සීමාවන් භාවිත කරමින් අවදානම අධීක්ෂණය කරනු ලබයි.

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව →

අවදානම් කළමනාකරණය හා අනුකූලතාව සම්බන්ධයෙන් ඇති වගකීම ඉටුකරලීමෙහිලා මෙම කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට උපකාරී වෙයි. පිළිගත් අවදානම් රුචි සීමා සමග බැංකුවේ අවදානම් පැතිකඩ, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් අධීක්ෂණය කෙරෙයි. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයට අවදානම් කළමනාකරණය හා බැඳුණු එහි කාර්යභාරය ඉටු කරලීම සඳහා උපකාරී වෙමින් කාර්තුමය පදනමක් යටතේ නිශ්චිත අවදානම් සමාලෝචන වාර්තාද අධීක්ෂණය කෙරෙයි.

යම් අවස්ථාවක එබඳු අවදානම්, බැංකුවේ අවදානම් රුචි සීමාව සහ රෙගුලාසිමය හා අධීක්ෂණ අවශ්‍යතා ඉක්මවයි නම්, එබඳු නිශ්චිත අවදානම්වල බලපෑම අවම කරනු පිණිස ගතහැකි නිවැරදි කිරීමේ පියවර, මෙම කමිටුව වෙතින් නිර්දේශ කෙරෙයි. යම් නිශ්චිත අවදානම් සාධකයක් පිළිබඳ අදහස් සම්මුතිය හා/හෝ මගපෙන්වීමක් ලබා ගැනීමේ අරමුණින් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවදානම් ඇගයුම් වාර්තා ඉදිරිපත් කරනු ලබන බවට වගබලා ගනියි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනලද ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින්ගෙන්ද, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගෙන්ද මෙම කමිටුව සමන්විතය.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව →

අවදානම් කළමනාකරණ තාක්ෂණික ක්‍රමවල අභ්‍යන්තර පාලන ව්‍යුහයෙහි සඵලදායීතාවය හා ප්‍රමාණාත්මකතාවය පවත්වා ගැනීම පිළිබඳවද බැංකුවේ මූල්‍ය වාර්තාවල විශ්වසනීයත්වය පවත්වා ගැනීම පිළිබඳවද වගකීම ඉටුකර ගැනීමෙහිලා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය වෙයි. මීට අමතරව, අනුකූලතා කාර්යභාරය හා අවදානම් කළමනාකරණය ආශ්‍රිත සඵලදායී බව ඇගයීම සඳහාද කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට උපකාරී වෙයි.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙතින් මෙම කමිටුව සමන්විත වෙයි. අවශ්‍යතා පැන නගින පරිදි තීරණ ගැනීම සඳහා ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින්ද ඇරයුම් කරනු ලබයි.


කළමනාකරණ කමිටු →

මූලික අවදානම් අධීක්ෂණය වෙනුවෙන් අවධානය යොමු කරනු ලබන ප්‍රධානතම කළමනාකරණ කමිටු පහත පරිදි වේ:

- i. **ආයතනික කළමනාකරණ කමිටුව** – අභ්‍යන්තර හා බාහිර ප්‍රභවයන් හේතුකොටගෙන පැන නගින අවදානම් කෙරෙහි යොමුවුණු නීති සැලකිල්ලක් සහිතව බැංකුවේ සමස්ත කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම මෙම කමිටුව සතුවෙයි.
- ii. **වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව** – ශේෂ පත්‍රය කළමනාකරණය කිරීමේ වගකීම, මෙම කමිටුව සතුවන අතර, අවදානම හා ප්‍රතිලාභ පිළිබඳ දැක්මකින් වෙළඳපළ අවදානම පිළිබඳ යොමුවූ අවධානය ඇතිව වත්කම් වෙන් කිරීම හා මිල ගණන් පිළිබඳ තීරණ ගනු ලබයි.
- iii. **ආයෝජන කමිටුව** – ආයෝජන, ආයතනික ණය හා ව්‍යාපෘති මූල්‍ය පිළිබඳ ප්‍රධාන අවදානම් කළමනාකරණය හා ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය සමාලෝචනය හා ක්‍රියාත්මක කිරීමට අදාළ වගකීම මෙම කමිටුව හමුවේ පවතී.
- iv. **ණය කමිටුව** – සිල්ලර ණය ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේ හා ක්‍රියාවට නැංවීමේ වගකීම සතුවන මෙම කමිටුව විසින් සිල්ලර ණය ක්‍රියාපටිපාටි, කළඹ සමාලෝචනය කිරීම ඔස්සේ සිල්ලර ණය අවදානම කළමනාකරණය කෙරෙයි.
- v. **විධායක අවදානම් කළමනාකරණ කමිටුව** – බැංකුව පුරා ව්‍යාප්ත අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, ක්‍රියාත්මක කිරීම හරහා අවදානම් කළමනාකරණය කිරීමට ඉහත කමිටුව බැඳී සිටියි.
- vi. **විධායක අනුකූලතා කමිටුව** – බැංකුව පුරා ව්‍යාප්ත අනුකූලතා කළමනාකරණ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි හා පද්ධති සමාලෝචනය හා ක්‍රියාත්මක කිරීම හරහා අවදානම් කළමනාකරණය කිරීමට ඉහත කමිටුව බැඳී සිටියි.
- vii. **තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව** – තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය සමාලෝචනය හා ක්‍රියාත්මක කිරීම මගින් හා සැලසුම්, ප්‍රසම්පාදන හා පද්ධති/ජාල පහසුකම් ආශ්‍රිත උපකාරක ක්‍රියාකාරකම් අධීක්ෂණය මගින් පද්ධති හරහා ජනනය වන මෙහෙයුම් අවදානම් කළමනාකරණය කිරීම ඉහත කමිටුව විසින් සිදුකරයි.

viii. කාර්යසාධන සමාලෝචන කමිටුව – මෙම කමිටුව මගින් බැංකුවේ කාර්යසාධනය, කාර්යක්ෂමය පදනමක් මත සමාලෝචනය කරනු ලබන අතර, එහිදී මූල්‍ය කාර්යසාධනය, ව්‍යාපාරික මෙහෙයුම් (ණය, ශාඛා, ජාත්‍යන්තර හා උපකාරක සේවා) කෙරෙහි යොමුවූ අවධානය ඇතිව ක්‍රියාපටිපාටිනී සඵලදායීබව හා කාර්ය සාධනය ඉහළ නැංවීම උදෙසා තීරණ ගැනීම සිදු වේ.

ix. අලෙවිකරණ කමිටුව – බැංකුවේ ආයතනික ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම හා බැංකුවේ නිමැවුම් හා සේවාවන්හි සන්නම් නාමය හා අගය වැඩිදියුණු කිරීමේ වගකීම අලෙවිකරණ කමිටුව සතු වේ.



රූපසටහන: අවදානම් කළමනාකරණ පාලන ව්‍යුහය

අවදානම් අභිරුචි සීමාව සහ දරාගැනීමේ සීමාව ->

ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස බැංකුව විසින් තෝරාගනු ලබන අවදානම් මට්ටම, අවදානම් අභිරුචි සීමාව ලෙස දක්වයි. පිළිගත හැකි අවදානම් සීමාව තීරණය කිරීම සඳහා විවිධ ව්‍යාපාරවල ඉපයීම්වල ඇති විචලනයාව මූල්‍ය පෙරකිම්වලට සාපේක්ෂව කළමනාකාරීත්වය විසින් විශ්ලේෂණය කරනු ලබයි.

ප්‍රාග්ධන, ලිවරණ, ද්‍රවශීලතා යන සාධකවල අභිමත සීමාව තීරණය කිරීම පිණිස ණය, වෙළඳපල හා මෙහෙයුම් යනාදී මූලික අවදානම් අංශ පිළිබඳව අවදානම් අභිරුචි ආකෘතියේදී සැලකිල්ලට යොමුවේ. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සමාලෝචනය හා නිර්දේශය මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අවදානම් අභිරුචි සීමාව හා දරාගැනීමේ සීමාව අනුමත කරනු ලබයි. මේ සඳහා ව්‍යාපාර අවදානම් පැතිකඩ පිළිබඳව හා අවදානම් ගැනීමේ හැකියාව පිළිබඳව කළමනාකාරීත්වය විසින් නිර්දේශ කරනු ලබන වෙනම දෘෂ්ටිකෝණයන්ගෙන් නිරීක්ෂණය කිරීම උපයෝගී වෙයි.

අවදානම් අභිරුචි සීමාව සහ දරාගැනීමේ සීමාවට සාපේක්ෂව අවදානම් පැතිකඩ පිළිබඳව අවදානම් කළමනාකරණ අංශය විසින් පරීක්ෂාකොට කාර්තුවකට වරක් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරනු ලබයි. සීමාවන් පිළිබඳව මෙසේ අධීක්ෂණය කිරීම මගින් ලාභදායීතාව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව හා ද්‍රවශීලතාව යන අංශවල පහළ වැටීම්වලට තුඩුදෙන අනපේක්ෂිත අලාභ ඇතිවීම වැළැක්වෙයි.

ද්‍රවශීලතාව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව හා ලාභදායීතාව සඳහා තීරණය කරනු ලැබූ දරාගැනීමේ සීමා හා අභිරුචි සීමා තුළ බැංකුව රැඳී සිටියි.

දර්ශකය	අවදානම් මට්ටම	අවදානම් අභිරුචි සීමාව තුළ
		උපරිම දරාගත හැකි සීමාව තුළ
		උපරිම දරාගත හැකි සීමාවට පහළ
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව ස්ථර I + ස්ථර II		○
ද්‍රවශීලතාව		○
ලාභදායීතාව		○

ස්ථම්භ 1 වර්ගයේ අවදානම් සඳහා වඩා වැඩි අවධානයක් යොමු කරමින් විවිධාකාර අවදානම්, ඒකාබද්ධ අයුරින් කළමනාකරණය කිරීම පිණිස ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ආකෘතියක් සැලසුම් කිරීමට බැංකුව උත්සාහ දරයි.

ණය අවදානම ->

බැංකුව හා ඇති ගිවිසුම්ගත බැඳීම් අනුව හෝ මූල්‍ය බැඳීම් අනුව කටයුතු කිරීමට ප්‍රතිපාර්ශ්වයක් හෝ ණයකරුවෙකු අසමත්වීම හේතුකොටගෙන පැන නගින අලාභ ඇතිවීමේ අවදානම, ණය අවදානමයි. ප්‍රධාන වශයෙන්ම තොග ණය සහ සිල්ලර ණය හා අත්තිකාරම් හේතුවෙන් ණය අවදානම මතුවේ. කෙසේ වෙතත්, යම් අයාතනයක මූල්‍ය උපකරණ මත කර ඇති බැංකුවේ ආයෝජනයන්ගේ ණය ශ්‍රේණිගත කිරීම පහළ වැටීමට හේතුවෙන් එවන් ආයතනවල කරන ලද ආයෝජනයන්ගේ සාධාරණ අගයන් පහළ වැටීම තුළින් ණය අවදානම පැන නැගිය හැකිය.


බැංකුව විසින් ප්‍රතිපාර්ශ්වයකට ගෙවනු ලබන මුත් එලෙස ගෙවූ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් යළි ලබාගැනීමට නොහැකිවීම මත ගනුදෙනුවක් පියවීම තුළින් ඇතිවන අවදානම, තවත් ණය අවදානමකි. ණය ලබාදීම, වෙළඳ කටයුතු, තැන්පතු සහ ගනුදෙනු පියවීම යනාදී ක්‍රියාකාරකම් සහ සම්බන්ධතා හේතුකොට ගෙන මෙවන් අවදානම් සඳහා නිරාවරණයවීමට ඉඩ ඇත.

යම් ශේෂපත්‍ර ගතකළ හෝ නොකළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැන නගින බැඳීමක් පැහැර හැරීමට ගනුදෙනුකරුවා/ප්‍රතිපාර්ශ්වයට බලපාන පද්ධතිමය අවදානමක් හෝ ගනුදෙනුකරුවෙකුගේ/ප්‍රතිපාර්ශ්වයක යම් සිදුවීමක් මත ණය අවදානම් සඳහා නිරාවරණයවීමට ඉඩ ඇත.

සිල්ලර/පාරිභෝගික ණය යනාදී මූල්‍ය නිමැවුම්වල ව්‍යාපාරික/ආයතනික ණය, බැංකු හා මූල්‍ය ආයතන වෙත ලබාදුන් ණය, රජයට අයත් ආයතන වෙත ලබාදුන් ණය හා රජයට දුන් ණය යනාදී මූල්‍ය නිමැවුම්වල නාමමාත්‍රික අගය තුළින් ශේෂ පත්‍ර ණය අවදානම මතුවේ. අවසාන විනිශ්චයකට නොපැමිණි ණය බැඳීම් මත ශේෂ පත්‍රයෙන් බැහැර පසු ණය අවදානම් හටගනී.

බැංකුවේ ණය හා අත්තිකාරම්වල ප්‍රමාණාත්මකභාවය

[%]




ශේෂ පත්‍රය මත

 ශේෂ පත්‍රයෙන් බැහැරව

ශේෂපත්‍ර දිනට ණය නිරාවරණය වීම්

[%]



රජයට දුන් ණය

 රාජ්‍ය ආයතන සඳහා ලබාදුන් ණය

 ව්‍යාපෘති සඳහා දුන් ණය

 බැංකු සඳහා දුන් ණය

 නිවාස හා දේපල ණය

 පුද්ගලික ණය

 තැන්පතු මත ලබාදුන් ණය

 උකස් ණය

 වෙනත් ණය

විශේෂයෙන්ම 2014 වර්ෂය තුළ උකස්, නිවාස හා දේපළ ණය වැනි සිල්ලර ණය ස්ථාවර පොළී අනුපාතයන් සිට විවලය පොළී අනුපාතික යටතේ මිල ගණන් දක්වා ඇති ව්‍යාපෘති ණය හා රාජ්‍ය ආයතන වෙත ලබාදුන් ණය වෙත ශේෂ පත්‍ර දිනට ණය නිරාවරණයවීමේ ප්‍රධානතම සංයුතිය යොමුවී ඇත. යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් ණයදීම තුළින් රජයේ සංවර්ධන ඉලක්ක වෙත ළගාවීම සඳහා පහසුකම් සැලසීමේ බැංකුවේ කාර්යභාරය හා උකස් පොළී අනුපාතික අඩු කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශය මීට ප්‍රධාන කොටම හේතු විය.

ණය අවදානම් කළමනාකරණ සහ වාර්තාකරණ රාමුව →

පෙර වර්ෂය හා සැසඳීමේදී සමාලෝචනයට බඳුන්වූ වර්ෂය තුළ බැංකුවේ සමස්ත ණය හා අයවියයුතු ණය සහ පොළිය 33.8% කින් වර්ධනයවී ඇත. ණය පොකුර සංකල්පය යටතේ සිල්ලර නිමැවුම් කළඹ විවිධාංගීකරණය තුළින් හා යටිතල පහසුකම් ව්‍යාපෘති වෙත ලබාදෙන ණය ප්‍රවර්ධනය සඳහා ගනු ලැබූ උපායමාර්ගික මූලපිරීම් මීට හේතුවුණු ප්‍රමුඛතම සාධකයන්ය.

ඉලක්කගත වෙළඳපළ තුළ දැනට පවතින ණය ව්‍යාප්තිය සඳහා මෙන්ම නව ණය සඳහා නිශ්චිතව නිර්වචනය කර ඇති නිර්ණායක තුළ හිඳිමින් බැංකුව සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය, ණය ප්‍රදානය කිරීමේ උපායමාර්ගය සමගත් අවදානම හා ප්‍රතිලාභය හුවමාරුවන බව සහතික කරමින් ගනුලබන ණය අවදානම් වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ පාලන රාමුව සමගත් සැසඳෙයි. සිල්ලර ණය ක්‍රියාවලිය, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත සිල්ලර ණය ප්‍රතිපත්තිය මගින් පාලනය වන අතර, ආයතනික හා ව්‍යාපෘති ණය ලබාදීම්, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාලනය වෙයි.

සීමා පැනවීම

සීමා පැනවීම, ණය අවදානම් කළමනාකරණයෙහි වැදගත් සාධකයකි. බැංකුවේ අවදානම් අභිරුචි ලේඛනයෙහි ප්‍රකාශිත අවදානම් සීමා සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති කේවල ණයගැනීම් සීමා බැංකුව විසින් අනුගමනය කෙරෙයි.

අභියෝජිත අධිකාරී සීමා ව්‍යුහයක් තුළින් ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය, පාලනය කරනු ලැබෙයි. මෙහිදී සිල්ලර ණයදීම් සම්බන්ධයෙන්, යෝග්‍ය අධිකාරී බලතල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ණය කමිටුව වෙත පවරනු ලබන අතර, ආයතනික හා ව්‍යාපෘති ණය සම්බන්ධ බලතල ආයෝජන කමිටුව වෙතද කළමනාකාරීත්වයේ විවිධ ස්ථර වෙතද පවරනු ලබයි.

වෙළඳපළ වෙනස් වීම් සහ ව්‍යාපාරික වාතාවරණය පිළිබිඹු කරනුවස් මෙම සීමා පැනවීම් වරින්වර සමාලෝචනයට බඳුන් කෙරෙයි.

ණය පරිපාලනය සහ ණය ආපසු අයකිරීම්

ණය අංශයට අනුයුක්ත ඒකකයක් මගින් ණය පරිපාලන හා ආපසු අයකිරීමේ කටයුතු සිදු කෙරෙයි. බැංකුව තුළ විධිමත් ණය අවදානම් කළමනාකරණ කාර්යභාරයක් පවත්වාගනු වස්, ණය පරිපාලනය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියාකරයි. එය වූකලී, ණය අවදානම කළමනාකරණය කිරීමේදී අත්‍යවශ්‍ය අංගයක් වන අතර, ණය පිළිබඳ හටගන්නා මෙහෙයුම් අවදානම් කළමනාකරණයටද අවශ්‍ය වන්නකි. ණය පරිපාලනය, පසුපස කාර්යාලයීය කාර්යභාරයක් වන අතර, ඒ මගින් ලේඛනගත කිරීමේ පූර්ණත්වය, නිසි අනුමැතිය ලබාගැනීම සහ ණය ලබාදීමෙන් අනතුරුව එකී ණය හා සුරැකුම්වලට අදාළ ලියකියවිලි පවත්වාගෙන යාම හා අධීක්ෂණය කිරීම යනාදිය පිළිබඳ සහතික කරගැනීම සිදුවේ.

අක්‍රීය ණය හා අත්තිකාරම් ඇතුලුව සියලුම හිඟ ණය පිළිබඳව කළමනාකරණය කිරීම, ණය ආපසු අයකර ගැනීමේ ඒකකය මගින් සිදු කරනු ලබයි. මෙම ඒකකය මගින් හිඟ ණය අධීක්ෂණය කරනු ලබන අතර අක්‍රීය ණය අනුපාතිකය අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගනු ලබයි. එමෙන්ම නීති අංශයේ සහාය ඇතිව සුරැකුම් අත්පත්කර ගැනීමේ කටයුතු හා එම දේපළ කළමනාකරණයට අදාළ වගකීමද ණය ආපසු අයකර ගැනීමේ අංශය වෙත පැවරේ.

ණය සමාලෝචන යාන්ත්‍රණය

ණය ගුණාත්මකබව සුරක්ෂිත කිරීම සඳහා ගනු ලබන පූර්ව කටයුතු සඳහා පහසුකම් සැලසීමට ණය පරිපාලන ක්‍රියාවලියෙහි අඩුපාඩු හා ණය ගුණාත්මකභාවයෙහි වියහැකි විපර්යාස පෙරාතුව හඳුනා ගැනීමටත් ඇගයීමේ ක්‍රියාවලිය නිසි පරිදි හැඩගැස්වීමටත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ණය සමාලෝචන යාන්ත්‍රණයක් හරහා ක්‍රියාවිපාටියක් ස්ථාපිත කර ඇත. ණය සමාලෝචන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම, අවදානම් කළමනාකරණ අංශයෙහි ණය අවදානම් කළමනාකරණ ඒකකයෙහි එක් වගකීමකි.

ණය පැහැර හැරීමක් සිදුවුවහොත් බැංකුව පාර්ශ්වයෙන් උපරිම ලෙස ප්‍රතිලාභ සුරක්ෂිතකර ගැනීමට වගබලා ගනිමින් ස්ථාවර දේපළ තක්සේරුකරණ යළි තක්සේරුකරණ ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකා මහ බැංකු නියෝග හා අනුගතව සිදු කෙරෙයි.

අවදානම් කළමනාකරණ අංශයට අයත් ණය අවදානම් කළමනාකරණ ඒකකය මගින් ප්‍රමාණවත් ප්‍රතිලාභ හා ඉහළම වත්කම් ගුණාත්මක බව පිළිබඳ සහතිකවනු පිණිස තනිව ගත්විට සැලකියයුතු වන ණය සම්බන්ධයෙන් කළඹ මට්ටමේදී හා ගනුදෙනුකාර මට්ටමේදී ණය අවදානම අධීක්ෂණය කරනු ලබයි. බැංකුව මේ වනවිට, ජාත්‍යන්තර යහ පරිවයන් හා අනුකූලවීමට හැකි පරිදි ක්‍රියාදාමයන් තවදුරටත් සවිමත් කිරීමට ශ්‍රේණිගත කිරීමේ හා අය තැබීමේ ආකෘති සපයා ගැනීමේ සුදානමක පසුවෙයි.

ණය සම්බන්ධයෙන් ඇති අනපේක්ෂිත අවදානම් හඳුනා ගැනීමට සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව ඇගයීමට ඉවහල්වන උපකරණයක් ලෙසින් ආතති පරීක්ෂාව යොදා ගනියි. පූර්ව නිශ්චිත අවදානම් අභිරුචි සීමා මත ණය අවදානම් අධීක්ෂණය කිරීම සඳහා ඒකකය විසින් අවදානම් අභිරුචි සීමා උපකරණ පුවරු හා ප්‍රධාන අවදානම් දර්ශක අඛණ්ඩව යොදා ගනියි. නිශ්චිත අවදානම් ක්ෂේත්‍ර මත විදේශ අවදානම් සමාලෝචනවල සොයා ගැනීම් පිළිබඳව විධිමත් කාලපරතරයක් ඇතිව ණය කමිටුව, ආයෝජන කමිටුව, විධායක අවදානම් කළමනාකරණ කමිටුව, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

ණය අවදානම හැඳින්වීම, ඇගයීම සහ අවම කිරීම →


පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

ණය ගුණාත්මකඛව

දළ අක්‍රීය ණය අනුපාතය

[%]



පසුගිය වසර දෙක තුළ ක්ෂේත්‍රය තුළින් වාර්තා වූ අගයට වඩා බැංකුවේහි අක්‍රීය ණය මට්ටම ඉහළ අගයක පැවතිණි. 2014 වර්ෂය තුළ බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය 7.8% ක මට්ටමේ පැවතිණි.


වෙළඳපලෙහි රත්රන් මිල ගණන් පහත වැටීමේ ප්‍රවණතාවයෙහි ප්‍රතිඵල ලෙස අක්‍රීය උකස් අත්තිකාරම් ප්‍රතිශතය ඉහළ යාම, මෙසේ අක්‍රීය ණය ප්‍රතිශතයේ වර්ධනයට ප්‍රධානතම හේතුව විය.

සමාලෝචිත වර්ෂය තුළ රු. බිලියන 3.9 ක හානි-පූරනය කිරීමේ ප්‍රතිපාදනයක් බැංකුව සතුව පැවති අතර, එය දළ අක්‍රීය ණය ප්‍රමාණයෙන් 24% කි.

පරාමිතීන්

බැංකුවේ නිමැවුම් අනුව අක්‍රීය ණය

[%]



අවදානම් කළමනාකරණය/අවම කිරීම

බැංකුව විසින් උකස් අලාභ අඩු කිරීම/අවමකිරීම සඳහා පහත සඳහන් පියවර ගෙන ඇත.

- සහන පොළී අනුපාතික ලබාදීම සහ වෙන්දේසි කිරීම ආදී ණය ආපසු අයකර ගැනීමේ දැඩි ක්‍රියාමාර්ග වෙත යොමුවීම
- උකස් අත්තිකාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය සහතික යෝජනාක්‍රම අනුගමනය කිරීම

උකස් අත්තිකාරම් හැරුණුවිට අක්‍රීය ණය ප්‍රතිශතය ක්ෂේත්‍රයේ පවතින මට්ටමට වඩා අඩු අතර, බැංකුවේ අවදානම් අහිරුළු සීමාව ඇතුළත පවතී.

උකස් අත්තිකාරම් හැරුණුවිට දළ අක්‍රීය ණය අනුපාතිකය	1.62%
උකස් අත්තිකාරම් හැරුණුවිට ශුද්ධ අක්‍රීය ණය අනුපාතිකය	1.18%


පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

ඇපකර මට්ටම් මත ණය නිරාවරණයවීම් සුරැකුම්

සුරැකුම් අනුව ණය වර්ගීකරණය

[%]



▨ සුරැකුම් සහිත ණය ▩ සුරැකුම් රහිත ණය

ණය අවදානම් සඳහා ගනුදෙනුකාර/ප්‍රතිපාර්ශ්ව නිරාවරණයවීම්වලට එරෙහිව බැංකුව සුරැකුම් රඳවා ගනියි. මෙම සුරැකුම් අතර භාණ්ඩාගාර ඇපකර, සිල්ලර ණය ප්‍රතිපත්තියෙහි හා ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දක්වා ඇති ස්ථාවර හා ජංගම දේපළ ඇපකරුවන් අයත් වේ.

සමස්ත ණය කළඹින් 72% ක් සුරැකුම් සහිත වන අතර, 28% ක් සුරැකුම් රහිත ණය වේ. ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ණය ශ්‍රේණිගත කිරීම් සහිත මූල්‍ය ආයතන හා බැංකු වෙත ලබාදුන් කෙටිකාලීන ණය හා රාජ්‍ය ව්‍යාපාරික ආයතන වෙත දුන් ණය මගින් සුරැකුම් රහිත ණය සමන්විත වේ.

සුරැකුම් වර්ගය	ණයට අගය අනුපාතය %	සුරැකුම් සංකලනය %
මුදල්	80-90	11.64
රාජ්‍ය වගකීම්	100	36.88
දේපළ	75	30.47
රත්රන්	80	20.54
වෙනත් - වාහන	60-75	0.46

මුදල්, රත්රන්, දේපළ හා වෙනත් ජංගම වත්කම් සඳහා ප්‍රතිපත්තිමය මට්ටමින් අනුමත කර ඇති ණය සුරැකුම් අගය අනුපාතයට අනුව පවත්වා ගැනීමට බැංකුව උත්සාහ ගනියි.

නියාමන අවශ්‍යතා අනුකූලවන බවට සහතිකවනු පිණිස හා සිල්ලර ණය ප්‍රතිගතයෙන් සැලකියයුතු ප්‍රමාණයකින් සමන්විත ස්ථාවර දේපලවලට එරෙහි ණය සම්බන්ධයෙන් බැංකුවට උපරිම ආරක්ෂාවක් පවතින බවට වගබලා ගැනීම, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ස්ථාවර දේපළ තක්සේරු කරන හා යළි තක්සේරු කරන ප්‍රතිපත්තීන් හා ක්‍රියාපටිපාටි මගින් සිදුවේ.

සංකේන්ද්‍රණ අවදානම →

සංකේන්ද්‍රණ අවදානම, ණය අවදානමෙහි එක් අංගයක් වන අතර, ණය හෝ වෙනත් ඕනෑම ව්‍යාපාර සම්බන්ධතාවයක් හෝ භූගෝලීය කලාප හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයට කළඹ නිරාවරණයවීම තුළින් හටගන්නා සංකේන්ද්‍රණය තුළින් ප්‍රතිපාර්ශ්ව අතර අසමාන ව්‍යාප්තිය මත පැන නගින අවදානම මින් අදහස් වෙයි.

එක හා සමාන ක්‍රියාකාරකම්වල නියැලෙන ප්‍රතිපාර්ශ්ව ගණනාවක් සතුව එක හා සමාන ආර්ථික ගුණාංග පවතින විට ගිවිසුම්ගත බැඳීම් අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට ඇති හැකියාවට අහිතකර ලෙස බලපෑම් එල්ල කළහැකි පද්ධති අවදානම් ආදී වෙනත් තත්වයන්ගේ සහ ආර්ථිකමය වශයෙන් ඇති වන විපර්යාස මගින් එක හා සමාන බලපෑමකට ලක්විය හැකිය.

ණය සංකේන්ද්‍රණය අවදානම සෘජුවම බන්ධනදායීන් හෝ සුරැකුම් ආදී ආරක්‍ෂාව සපයන්නන් යන, ආකාරයට ඇති විය හැක. ආතතිකාරී අවස්ථාවලදී බන්ධනදායී සංකේන්ද්‍රණය හා සුරැකුම් සංකේන්ද්‍රණය යන ද්විත්වයම හේතුකොටගෙන බැංකුවක් මූල්‍යමය ගැටළුවකට මුහුණපෑමට ඉඩ ඇත.

අවදානම් කළමනාකරණ අංශයෙහි ණය අවදානම් කළමනාකරණ ඒකකය විසින් හර්ෆින්ඩල් හර්ෂ්මන් දර්ශකය, සංකේන්ද්‍රණ සීමා හා ආතති පරීක්‍ෂාවන් යොදා ගනිමින් බැංකුවේ ණය කළඹෙහි සංකේන්ද්‍රණ අවදානම ඇගයීම හා අධීක්‍ෂණය කරනු ලබයි.

සංකේන්ද්‍රණ අවදානම හඳුනාගැනීම, තක්සේරු කිරීම හා අවම කිරීම →


පරාමිතින්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

නාම සංකේන්ද්‍රණය

ණය ගැණුම්කරුවන් අනුව ණය සංකේන්ද්‍රණය

[%]



-  කේවල ණයකරුවන්
-  රාජ්‍ය ආයතන
-  පෞද්ගලික ආයතන

ණයට සම්බන්ධ ප්‍රතිපාර්ශ්වයන්ගේ අසමාන ව්‍යාප්ති තුළින් නාමික සංකේන්ද්‍රණ පැන නගී. කේවල ගනුදෙනුකරුවන් හෝ සමූහ ගනුදෙනුකරුවන් හෝ අයාතන සමග ඇති සංකේන්ද්‍රණ අවදානම පිළිගත හැකි මට්ටමක පවතින බව සහතික කරනු වස් විවිධාංගීකරණය තුළින් නාමික සංකේන්ද්‍රණ අවදානම කළමනාකරණය කිරීමට බැංකුව කටයුතු කරයි.

ණය හා අත්තිකාරම් වෙතින් 59% ක් කේවල ණයකරුවන් සඳහා වේ.

පරාමිතීන්	අවදානම් කළමනාකරණය/අවම කිරීම	
ගනුදෙනුකාර සංකේන්ද්‍රණ - සිල්ලර කළඹ	සිල්ලර ණය කළඹෙහි නාමික සංකේන්ද්‍රණය පහළ මට්ටමක පවතින අතර, ඉහළම ගනුදෙනුකරුවන් 100, සමස්ත සිල්ලර නිරාවරණයවීම් වලින් 1% කට අඩු ප්‍රතිශතයක් දරයි. සමස්ත ණය කළඹ නිරාවරණයවීම් වලින් සැලකියයුතු නොවන තරම් කුඩා කොටසකින් සමන්විත කේවල ණය සහිත විශාල ණය කළඹක් පවතින බව මින් පෙන්වුම් කරයි.	
	2014	2013
ඉහළම ගනුදෙනුකරුවන් 50හි අගය සිල්ලර ණය හා අත්තිකාරම්හි % ක් ලෙස	0.56	0.23
ඉහළම ගනුදෙනුකරුවන් 100හි අගය සිල්ලර ණය හා අත්තිකාරම් හි % ක් ලෙස	0.88	0.37
ගනුදෙනුකාර සංකේන්ද්‍රණ - සමස්ත ණය කළඹ	සමස්ත ණය කළඹෙහි නාමික සංකේන්ද්‍රණය පහළ මට්ටමක පවතින නමුත් සමාලෝචනයට බඳුන්වූ වර්ෂය තුළ එය ඉහළ ගොස් ඇත. රාජ්‍ය අංශයට අයත් ආයතන වෙත හා සංස්ථා වෙත පිරිනමන ලද විශාල පරිමාණයේ ණය මීට හේතු වී ඇත.	
	2014	2013
ඉහළම ගනුදෙනුකරුවන් 5හි අගය සමස්ත ණය හා අත්තිකාරම්හි % ක් ලෙස	12.13	6.62
ඉහළම ගනුදෙනුකරුවන් 10හි අගය සමස්ත ණය හා අත්තිකාරම්හි % ක් ලෙස	18.24	9.34
	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද කේවල ණයකරු, සීමාව තුළ රැඳෙමින් සියලුම ණය ලබාදෙන බවට බැංකුව වගබලා ගනියි.	

පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම


ආංශික සංකේන්ද්‍රණය

ආංශික සංකේන්ද්‍රණය	2014	2013
HHI	0.2171	0.2089

යම් ක්ෂේත්‍රයකට අංශයකට හෝ කලාපයකට බලපාන නිරාවරණයවීම්හි අසමාන ව්‍යාප්තිය මත ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය පැන නගී.

කර්මාන්ත අනුව ණය සංකේන්ද්‍රණය

[%]



හර්ෆින්ඩල් සහ හර්ෂමාන් දර්ශක උපයෝගී කරගනිමින් බැංකුව විසින් සංකේන්ද්‍රණ අවදානම අධීක්ෂණය කරයි.

වත්මන් ආර්ථික පසුබිම සලකා බලන ලදුව බැංකුවට සැලකිය හැකි පොලී අනුපාතිකයන් ලබාගත හැකි නම් හා රජයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගත හැකියයි සලකා මධ්‍යම සංකේන්ද්‍රණ අවදානමක් සඳහා අවදානම් රුචිබවක් බැංකු පවත්වා ගනියි.

යටිතල පහසුකම් ක්ෂේත්‍රය කෙරෙහි යොමුවූ ඉහළ සංකේන්ද්‍රණයක් බැංකුවට ඇත.

- නිෂ්පාදනය
- වෙහෙද
- මූල්‍ය හා ව්‍යාපාර සේවා
- වෙහෙත් සේවා
- කෘෂිකාර්මික හා ධීවර
- වෙහෙත් අංශය
- ඉදිකිරීම්
- යටිතල පහසුකම්


සටහන: සටහන් අංක 23 (අ) හි සඳහන් උකස් අන්තිකාරම්, ණය ලබා ගැනීමේ අරමුණ මත පදනම්ව විවිධ ක්ෂේත්‍ර වෙත වෙන්කර ඇත.

පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

භූගෝලීය කලාප මත ණය සංකේන්ද්‍රණය

[%]



- මධ්‍යම නැගෙනහිර උතුරු මැද වයඹ උතුරු
- සබරගමුව දකුණ උතුර බස්නාහිර


බස්නාහිර පළාතම ඉහළ ණය සංකේන්ද්‍රණයක් පවතී.

විවිධ පළාත්වලට ආර්ථික ප්‍රතිලාභ ජනනය කරවන ව්‍යාපෘති ණය හා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ලබාදෙන විශාල පරිමාණයේ ණය, ප්‍රධාන කාර්යාලයේ ආයතනික මූල්‍ය අංශයේ ගොනුකර තිබීම මීට ප්‍රධානතම හේතුවයි.

සුරැකුම් සංකේන්ද්‍රණය

සුරැකින ණය හා අත්තිකාරම්

[%]



- මුදල් දේපළ රත්රන් රාජ්‍ය වගකීම
- රථවාහන

බැංකුව විසින් අඛණ්ඩ පදනමක් මත සුරැකුම් මත සංකේන්ද්‍රණය අධීක්ෂණය කරනු ලබයි.

සමස්ත ණය හා ලැබියයුතු දෑ වෙතින් 33% ක් සඳහා රාජ්‍ය ආරක්ෂාව සහතික වන අතර ඒ වෙත ඇති අවදානම් බර තැබුම ශුන්‍යයකි.

ණය පරිමාවෙන් සැලකියයුතු කොටසක් (32% ක්) සඳහා දේපළ සුරැකුම් පවතී. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් හා බැංකුවේ ප්‍රතිපත්ති අනුව දේපළ අගය කිරීම සඳහා ක්‍රියාපටිපාටි සකසා ඇත.

බැංකුවේ ඉහළ සුරැකුම් සංකේන්ද්‍රණය සලකන ලදුව ණය අවදානම් කළමනාකරණ ඒකකය, ණයට සුරැකුම් අගය අනුපාතය පිළිගත හැකි මට්ටමක පවත්වා ගැනීම පිණිස සුරැකුම් අගයන් අධීක්ෂණය කරනු ලබයි.

සුරැකුම් ලෙස රත්රන් රඳවාගනු ලැබූ ණය ප්‍රමාණය 22% කි. රත්රන් මිල ගණන්වල පහත වැටීම හේතුකොටගෙන බැංකුව විසින් අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටිය යටතේ උකස් ණය අවක්ෂේපිත අවදානම් සඳහා ප්‍රාග්ධන වෙන් කිරීමක් සිදුකර ඇත.

වෙළඳපළ අවදානම →

බාසල් කමිටු නිර්වචනයට අනුව වෙළඳපළ අවදානම වූ කලී වෙළඳපළ මිල ගණන්හි වෙනස්වීම් හේතුකොටගෙන ශේෂපත්‍රය තුළ සහ ඉන් පරිබාහිරව ඇතිවන වෙනස්කම් මත පැන නගින අලාභ ඇතිවීමේ අවදානමයි. පොලී අනුපාතිකයන්හි, විදේශ ව්‍යවහාර මුදල් ඒකකයන්හි, හිමිකම් කොටස් මිල ගණන්හි වෙනස්වීම් බැංකුවේ ලාභදායීතාවයට සහ ව්‍යාපාරික වත්කම් වෙත අහිතකර බලපෑම් එල්ල කළ හැකිය.

වෙළඳපළ විචල්‍යයන් හරහා ණය අවදානම හා ද්‍රවශීලතා අවදානම ආදී වෙනත් ස්වරූපයේ මූල්‍ය අවදානම් ද උද්ගත විය හැකිය. බැංකුවේ මෙහෙයුම් කටයුතුවලින් ලද හැකි ප්‍රතිලාභ ඉහළම මට්ටමට ගෙන යන අතර, වෙළඳපොළ අවදානම අවම කරවීමේ අරමුණ ඇතිව බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝග, අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි මෙන්ම බාසල් යටතේ ක්ෂේත්‍ර යහපරිචයන්ද අනුව වෙළඳපළ අවදානම කළමනාකරණය කිරීම පිණිස යෝග්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

වෙළඳපළ අවදානම් කළමනාකරණ සහ වාර්තාකරණ රාමුව →

වෙළඳපළ අවදානම සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය මගින් වත්කම් හා වගකීම් කළමනාකරණ සහ ද්‍රවශීලතා කළමනාකරණ ප්‍රතිපත්තිය, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය, මිල ගණන් පිළිබඳ ප්‍රතිපත්තිය යනාදිය වැනි වෙනත් මෙහෙයුම් ප්‍රතිපත්ති අනුව වෙළඳපළ අවදානම් මූලපිරීම් සහ ද්‍රවශීලතා අවදානම් මූලපිරීම් පාලනය කෙරෙයි. ආයතනික ව්‍යුහය, බැංකුවේ ද්‍රවශීලතා අවදානම හා වෙළඳපළ අවදානම වාර්තාකරණය, ඇගයීමේ සහ ක්‍රමවේද යනාදිය වෙළඳපළ අවදානම් සහ ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තියට අයත් වෙයි.

සමස්ත වෙළඳපළ අවදානම් කළමනාකරණය සහ මධ්‍ය කාර්යාල කාර්යභාරයන් පිළිබඳ වගකීම අවදානම් කළමනාකරණ අංශයෙහි වෙළඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය සතු වෙයි. ඉපයීම් සහ වත්කම් මත පැන නගින අහිතකර බලපෑම් අවම කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව හා වෙළඳපළ අවදානම් පැතිකඩ හා ද්‍රවශීලතා අවදානම් පැතිකඩ පිළිබඳව වෙළඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය, වත්කම් හා වගකීම් කමිටුවට, ආයෝජන කමිටුවට, විධායක කළමනාකරණ කමිටුවට හා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට ස්වාධීනව වාර්තා කෙරෙයි.

මධ්‍ය කාර්යාලයේ කාර්යභාරය

වෙළඳපළ අවදානම් කළමනාකරණ ඒකකයෙහි මැදපෙළ කාර්යාලය, භාණ්ඩාගාර මෙහෙයුම්වලදී ස්වාධීනව කටයුතු කරයි. පරිගණක මාර්ගගත ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් නොමැති විට, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි පූර්ව නිශ්චිතව දක්වා ඇති සීමාවන් උපයෝගී කරගනිමින් මැදපෙළ කාර්යාලය විසින් ණය උපකරණ, විදේශ ව්‍යවහාර මුදල්, හිමිකම් කොටස් විකිණීම හා ආයෝජනය පිළිබඳව අධීක්ෂණය කරනු ලබයි.

මේ පිළිබඳව සොයාගනු ලබන තොරතුරු අවදානම් කළමනාකරණ ප්‍රධානී හරහා සෘජුවම වත්කම් හා වගකීම් කමිටුවට, ආයෝජන කමිටුවට හා භාණ්ඩාගාර ඉදිරිපෙළ කාර්යාලයට වාර්තා කරනු ලබයි. බැංකුවේ භාණ්ඩාගාර මෙහෙයුම් සම්බන්ධයෙන් ස්වාධීන මතයක් ප්‍රකාශ කරන වෙළඳපොළ අවදානමට අදාළ වාර්තා මැදපෙළ කාර්යාලය වෙතින් දෙකිකව, සතිපතා, මාසිකව හා වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබයි. මෙකී වාර්තා, ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් හා ජාත්‍යන්තර යහ පරිචයන්ට අදාළව ජනනය කරනු ලබයි. තවද, විශේෂ අවස්ථා යටතේ සහ අවශ්‍ය අවස්ථාවලදී අදාළ බලධාරීන් වෙත ක්ෂණික වාර්තාද ඉදිරිපත් කෙරෙයි.

සීමා පැනවීම් සහ අධීක්ෂණය

වෙළඳපළ අවදානමට අදාළව බැංකුව විසින් පිළිගැනීමට කැමති අවදානමෙහි ප්‍රමාණය හා කාණ්ඩය පිළිබඳව බැංකුවේ අවදානම් අහිරුළු සීමාව දක්වන ලේඛනය මගින් පැහැදිලිව දක්වයි. වෙළඳපළ අවදානම සඳහා අවදානම් අහිරුළු සීමාව තීරණය කිරීමේදී පහත සඳහන් කරුණු බැංකුව විසින් සැලකිල්ලට ගනු ලබයි.

- බැංකුවේ සමස්ත මූල්‍ය තත්ත්වය සහ අවදානම් අහිරුළු මට්ටම
- පවතින ආර්ථික හා වෙළඳපොළ තත්ත්වයන් හා බැංකුව කෙරෙහි ඒවායේ බලපෑම

අධීක්ෂණ අරමුණු උදෙසා ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙහෙයුම් මට්ටමේ සීමා දක්වනු ලබයි. මීට කළඹ සීමාවන්, කේවල තොග මට්ටම් සීමාවන්, ගනුදෙනු සීමාවන්, තැරැව්කරුවන්ට අදාළ සීමාවන් සහ ණය උපකරණ සහ බැංකුවේ අවදානම් අහිරුළු සීමාවන්ට අනුව විදේශ ව්‍යවහාර මුදල් මෙහෙයුම් යනාදිය ඇතුළත් වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත සීමාවන්ට අනුකූල බවට මැදපෙළ කාර්යාලය විසින් අධීක්ෂණය කරනු ලබන අතර, එබඳු සීමා අදාළ නොවන අවස්ථාවලදී වත්කම් කළමනාකරණ අංශයෙහි ඉදිරිපෙළ කාර්යාලයට හා වත්කම් හා වගකීම් කමිටුවට වාර්තා කරනු ලබයි.

වෙළඳපළ අවදානම හඳුනාගැනීම, ඇගයීම සහ අවම කිරීම →

පොළී අනුපාතික අවදානම

පොළී අනුපාතිකවල අහිතකර වලනයන්ට බැංකුවේ මූල්‍ය තත්ත්වය නිරාවරණයවීම, පොලී අනුපාතික අවදානම ලෙස බාසල් කමිටුව නිර්වචනය කරයි. බැංකුවේ ශුද්ධ පොළී ආදායම සහ වෙනත් පොළී සංවේදී ආදායම් මට්ටම් හා මෙහෙයුම් වියදම් වෙනස්වීම මත පොළී අනුපාතිකවල වෙනස්කම් බැංකුවේ ඉපයීම්වලට බලපානු ලබයි. බැංකුවේ වත්කම්, වගකීම් සහ ශේෂ පත්‍රයෙන් බැහැර උපකරණවලට පාදකවූ වටිනාකමටද මෙලෙස පොළී අනුපාතිකවල වෙනස්වීම් බලපානු ලබයි.

අධික පොළී අනුපාතික අවදානම හේතුවෙන් බැංකුවේ ඉපයීම් හා හිමිකම් කොටස්හි ආර්ථික වටිනාකමට සැලකිය යුතු තර්ජනයක් එල්ල වියහැකි හෙයින් වෙළඳපළ අවදානමට අයත් වඩා කැපී පෙනෙන අංශ වලින් එකක් බවට පොළී අනුපාතික අවදානම පත් වේ.


පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

අරමුදල් සැපයීම හා ආයෝජන

ණය සහ අත්තිකාරම් සහ ආයෝජන කල්පිරීමේ විශ්ලේෂණය

[%]




සමස්ත වගකීම්වලින් 71% ක් වන තැන්පතු මගින් ප්‍රධාන වශයෙන්ම වත්කම් සඳහා අරමුදල් සැපයෙයි. වසර 1 ට අඩු අරමුදල් ප්‍රමාණය ඉහළයාමට මෙය ප්‍රධාන හේතුවක් වෙයි. කෙසේ වුවත් ජාත්‍යන්තර බැඳුම්කර වැනි දිගුකාලීන අරමුදල් හරහා පොළී අනුපාතික අවදානම කළමනාකරණය කිරීමට බැංකුව පියවර ගෙන ඇත.

පොළී අනුපාතික අඩු සංසිද්ධියකදී අවදානම අඩු කිරීමේ පියවර නිර්දේශ කිරීමට හා බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය වෙත ඇති බලපෑම හඳුනාගැනීමට හා කල්පිරීම් විශ්ලේෂණය හා ආයෝජන සංකලනයට ඇති අරමුදල් සැපයීම, අවදානම් කළමනාකරණ අංශය විසින් මනාව අධීක්ෂණය කරනු ලබයි.

වසර 10 අඩු
 වසර 1ත් 3ත් අතර
 වසර 3ත් 5ත් අතර
 අවුරුදු 5ට වැඩි

අරමුදල් කල්පිරීමේ විශ්ලේෂණය

[%]




වසර 10 අඩු
 වසර 1ත් 3ත් අතර
 වසර 3ත් 5ත් අතර
 අවුරුදු 5ට වැඩි

පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

වෙළඳපොළ පොළී අනුපාතික උච්චාවචනයන්

[%]



—□— දින 364 භාණ්ඩාගාර බිල්පත් (දළ) - □ - බර තැබූ සාමාන්‍ය තැන්පතු අනුපාතික
 ···□··· බර තැබූ සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතික

2014 වර්ෂය තුළදී පොළී අනුපාතික තියුණු ලෙස පහත වැටිණි.

භාණ්ඩාගාර බැඳුම්කර සහ ස්ථාවර අනුපාතික සහිත ණය, මෙම සාධනීය තත්ත්වයට මූලිකවම හේතුවී ඇත.

කෙසේ වෙතත්, පොළී අනුපාතික ඉහළ යනු ලබන සංසිද්ධියකදී තැන්පතු ඉහළ පොළී අනුපාතිකයන් යටතේ ප්‍රතිඵලවීම තුළින් බැංකුවට අයහපත් බලපෑමක් ඇති කෙරෙයි.

මෙම බලපෑම හඳුනාගැනීම සඳහා සහ සක්‍රීය ඉදිරි පියවර ගනු පිණිස අවදානම් කළමනාකරණ අංශය මගින් පොළී අනුපාතික ප්‍රවණතා අධීක්ෂණය කරනු ලබන අතර, ආතති පරීක්ෂාවන් සිදු කරනු ලබයි.

සංවේදී අනුපාත පරතර විශ්ලේෂණය

විස්තරය	මාස 3 දක්වා	මාස 3 සිට 12 දක්වා	වසර 1 සිට 3 දක්වා	වසර 3 සිට 5 දක්වා	වසර 5 ට වැඩි
සමස්ත අනුපාතික සංවේදී වත්කම් (රු.මි.)	84,579	165,550	174,528	178,130	143,654
සමස්ත අනුපාතික සංවේදී වගකීම් (රු.මි.)	392,746	198,221	18,834	135,452	0
අනුපාතික සංවේදී පරතරය (රු.මි.)	(308,167)	(32,671)	155,694	42,678	143,654
පරතරය අනුපාතික සංවේදී වගකීම්වල %ක් ලෙස	-78	-16	827	32	

ඉපයීම් දෘෂ්ඨිකෝණයට අනුව යළි මිල නියම කිරීම හරහා බැංකු වත්කම්වල පොළී අනුපාතික අවදානම් මනිනු ලබයි.

වසරකට වඩා අඩු කාලසීමාවන් සම්බන්ධයෙන් සෘණ පරතරයක් වාර්තාවී ඇත. වසරකට වඩා වැඩි කල්පිරීම් සහිත රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය ඉහළයාම හා මාස 12 ට වඩා අඩු කාලසීමාවක් තුළ කල්පිරෙන වැඩිමනත් තැන්පතු සහිත මධ්‍යකාලීන ණය ප්‍රදානය ඉහළයාම මිට ප්‍රධාන ලෙසම හේතුවී ඇති අතර තැන්පත්වලින් වැඩි ප්‍රමාණයක් මාස 12 ට අඩුවෙන් කල්පිරෙයි.

අවදානම් කළමනාකරණ අංශය විසින් අනුපාත ආතති පරීක්ෂාව සිදුකිරීම මගින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවයේ බලපෑම අගයනු ලබයි. බැංකු මෙහෙයුම්වල පොළී අනුපාතික අවදානම් යටතේ අමතර ප්‍රාග්ධන වෙස්කිරීම් උදෙසා මෙය අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයුම් ක්‍රියාවලිය මගින් හඳුනාගනු ලබයි.

පරාමිතීන්			අවදානම් කළමනාකරණය/අවම කිරීම
විකරණ කාලසීමා පරතරය			
ආර්ථික දෘෂ්ඨිකෝණයට අනුව සංශෝධිත කාලසීමා පරතරය මතද පොළී අනුපාතික අවදානම ගණනය කරනු ලැබේ. බැංකු වත්කම්වල පොළී අනුපාතික අවදානම් මැනීම උදෙසා මෙහි ප්‍රතිඵල යොදාගනු ලබන අතර, ඒ අනුව නිවැරදි කිරීමේ පියවර ගනු ලැබේ.			පොළී අනුපාතික වෙනස්වීම් මගින් අවම බලපෑමක් ඇතිකරගනු වස් බැංකුවට විකල්ප ක්‍රමවේද 2 ක් යොදාගත හැකිය.
	2014 අවුරුදු	2013 අවුරුදු	1. ස්ථාවර අනුපාතික සහිත ණය විචලනය අනුපාතික සහිත ණය බවට පරිවර්තනය
පොළී අනුපාතයට සංවේදී වත්කම් හි බර තැබූ කාලසීමා සාමාන්‍ය	2.74	1.59	2. බැංකුවේ වත්කම්/වගකීම් කාලසීමා පරතරය අඩු කිරීම
පොළී අනුපාතයට සංවේදී වගකීම් බර තැබූ කාලසීමා සාමාන්‍ය	1.05	1.09	2014 වර්ෂය තුළ ණය හා අත්තිකාරම් සඳහා ස්ථාවර අනුපාතිකයක් වෙනුවට විචලන පොළී අනුපාතික පිරිනැමීමට බැංකුව ඉදිරිපත් විය. මෙය මධ්‍යම හා දිගුකාලීනව බැංකුවේ ලාභදායීතාව සහ යළි මිල නියම කිරීමේ අවදානම අඩු කිරීම කෙරෙහි සාධනීය ලෙස බලපානු ඇත.
විකරණ කාලසීමා පරතරය	1.93	0.72	බැංකුවේ වත්කම්/වගකීම් කාලසීමා පරතරය වර්ෂ 1.93 ලෙස පැවති අතර, දිගුකාලීන ණය පිරිනැමීම හා දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම හේතුකොට ගෙන පෙර වර්ෂයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
			පොළී අනුපාතික පහත වැටෙන සංසිද්ධියක් තුළ බැංකුවට වත්කම්/වගකීම් කාලසීමා පරතර වෙනස් වීමක් අත්කර ගතහැක. කෙසේ වුවද, පොළී අනුපාතික ඉහළ යාමේ සංසිද්ධියක් තුළදී බැංකුවට ඇතිවිය හැකි බලපෑම හඳුනා ගැනීම පිණිස අවදානම් කළමනාකරණ අංශය විසින් ආතති පරීක්ෂාවන් පවත්වනු ලබයි.

රාජ්‍ය සුරැකුම් ආයෝජන කලඹෙහි කාර්යාසාධනය

	2014 රු.මිලියන	2013 රු.මිලියන	
භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර විකිණීමේ ප්‍රාග්ධන ලාභ	848.9	138.7	තැන්පතු අතරින් 84% ක් නියෝජනය වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සමස්ත ආයෝජනයන් වන අතර, ඉන් 0.7% ක් ගනුදෙනු කළහැකි කලඹ නියෝජනය කරයි.
වෙළඳ කලඹෙහි නිෂ්කාගනය නොවූ ලාභ/(අලාභ)	138	206	කලඹ වටිනාකම ඇගයීම පිණිස දෛනික පදනමක් යටතේ රාජ්‍ය සුරැකුම්පත්හි වටිනාකම වෙළඳපලට සාපේක්ෂ මිළ ලකුණු කිරීම මගින් ගණනය කරනු ලැබේ.
			2014 වර්ෂය තුළදී රු. මිලියන 710 ක ගනුදෙනු කළහැකි ලාභයක් බැංකුව විසින් පෙර වර්ෂයට සාපේක්ෂව ජනනය කරන ලදී.
			කලඹ ගුණාත්මක බව ආරක්ෂා කරගනු පිණිස අවදානම් කළමනාකරණ අංශය හා ආයෝජන කමිටුව විසින් නිකුරුව ගනුදෙනු කළහැකි කලඹ විශ්ලේෂණයක් සිදුකරනු ලබයි. තවද, මධ්‍ය කාර්යාලය විසින් දෛනික පදනමක් යටතේගනුදෙනු කළහැකි කලඹ අධීක්ෂණය කරනු ලබන අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව අවදානම් කළමනාකරණ අංශය විසින් වත්කම් හා වගකීම් කමිටුව හා ඉදිරි පෙළ කාර්යාලය වෙත වාර්තා කරනු ලබයි.

ආයෝජන කොටස් අවදානම

කොටස් වෙළඳපල ක්‍රියාකාරීත්වය මත හිමිකම් කොටස් ආයෝජන අගය අඩුවීමෙන් ලාභදායීතාවයෙහි පහත වැටීමක් ඇතිවීමේ අවදානම, හිමිකම් කොටස් අවදානමයි. බැංකුව, ලැයිස්තුගත කොටස් කළඹට අදාළව ව්‍යුහගත හා එසේ නොවන අවදානම් පිළිබඳව දැනුවත්ව සිටියි.

ඒ අනුව ව්‍යුහගත අවදානම ලිහිල් කිරීම සඳහා විවිධාංගීකරණය උපයෝගී කරගනු ලබයි. එමෙන්ම සඵලදායීව වත්කම් වෙන් කිරීම, තාක්ෂණික වගු හා විස්තීර්ණ විශ්ලේෂණ ඔස්සේ ව්‍යුහගත නොවන අවදානම් අධීක්ෂණ හා පාලනය කෙරෙයි. හිමිකම් කළඹෙහි කාර්යසාධනයට අහිතකර ලෙස බලපෑම් එල්ල කළහැකි ප්‍රමාණාත්මක හා ගුණාත්මක විචල්‍යයන් වෙළඳපල අවදානම් කළමනාකරණ ඒකකය විසින් පරීක්ෂාකාරීව විශ්ලේෂණය කර, නිරතුරුව අදාළ බලධාරීන් වෙත වාර්තා කරනු ලබයි.

2014 වර්ෂාවසානය වනවිට, සමස්ත හිමිකම් කළඹෙහි ආයෝජන ප්‍රමාණය රු.බිලියන 7.3 ක් වූ අතර එය පෙර වර්ෂය වූ 2013 හා සසඳ බලනවිට 8% කින් ආයෝජන අගය අඩුවීමක් පෙන්නුම් කරයි. බැංකුවේ සමස්ත වත්කම් වෙතින් 1.0% ක් නිරූපණය කරනු ලබන්නේ හිමිකම් සුරැකුම්පත්හි සමස්ත ආයෝජන කළඹ මගිනි.

ගනුදෙනු කළහැකි කළඹෙහි හිමිකම් කොටස් අවදානම අධීක්ෂණය කිරීම හා අවම කිරීම සඳහා බැංකුව සතුව විස්තීර්ණ සීමා ව්‍යුහයක් පවතී. හිමිකම් අවදානම මැනීම සඳහා බැංකුව විසින් ආතති පරීක්ෂා හා අවදානමේදී පවතින අගය පිළිබඳ තාක්ෂණික ක්‍රම භාවිත කරයි.

පරාමිතින්

කොටස් වෙළඳපල උච්චාවචනයන් විශ්ලේෂණය

2014 වර්ෂයේදී සියලු කොටස් මිල දර්ශකය 23.4% කින් ඉහළ යන ලදී. වර්ෂය තුළ මුල් කාර්තුව 3 දී ප්‍රධාන දර්ශකයෙහි වර්ධනයක් පෙන්නුම් කළ අතර, අවිනිශ්චිතතා හේතුකොට ගෙන අවසන් කාර්තුව තුළ පහත වැටිණි.

අවදානම් කළමනාකරණය/අවම කිරීම


වෙළඳපල අවදානම් කළමනාකරණ ඒකකය/මධ්‍ය කාර්යාලය විසින් හිමිකම් කොටස් වෙළඳපල අධීක්ෂණය කරනු ලබන අතර, අඛණ්ඩ පදනමක් මත වාර්තා කරනු ලබයි.

පූර්ව නිශ්චිත දැනුම්දීමේ මට්ටම් යනාදිය භාවිතයෙන් භාණ්ඩාගාර ප්‍රධානී/ඉදිරිපෙළ කාර්යාල වත්කම් හා වගකීම් කමිටුවට හා අයෝජන කමිටුවට ස්වාධීන වාර්තා ඉදිරිපත් කෙරෙයි.

2014 වර්ෂය තුළ බැංකුව විසින් රු. මිලියන 101 ක ගනුදෙනු ලාභයක් හඳුනාගනු ලබයි.

හිමිකම් කළඹ සහ කොටස් වෙළඳපල කාර්යසාධනය 2014

[%]



පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

කොටස් ආයෝජන - අවදානමේ ඇති ප්‍රමාණය (VaR)

	2014 දී ඉහළම අගය	2014 පහළම අගය	2014 සාමාන්‍ය
අවදානමේදී ඇති ප්‍රමාණය කොටස් ආයෝජන (රු. මිලියන)	458	0.75	115

හිමිකම් කොටස් ගනුදෙනු මෙහෙයුම්වලදී ඇතිවන අලාභ අධීක්ෂණය කිරීම හා වාර්තා කිරීම පිණිස අවදානම් කළමනාකරණ අංශයෙහි වෙළඳපළ අවදානම් කළමනාකරණ ඒකකය දෛනික පදනමක් යටතේ අවදානමේදී ඇති හිමිකම් වටිනාකම ගණනය කරනු ලබයි.


දින 10 VaR

දෛනිකව අවදානමේදී ඇති වටිනාකම, පූර්ව නිශ්චිත අනතුරු ඇඟවීම් මට්ටම් සීමාව ඉක්මවනු ලබන දින ගණන වෙළඳපළ අවදානම් කළමනාකරණ ඒකකය විසින් අධීක්ෂණය කරනු ලබයි.

සමාලෝචිත වර්ෂය තුළදී අනතුරු ඇඟවීමේ සීමාව ඉක්මවූ අවස්ථා වාර්තා වූයේ සුළු වශයෙන් පමණි.

කොටස් ආයෝජන - අනතුරු ඇඟවීමේ සීමාවට සාපේක්ෂව අවදානමේ ඇති ප්‍රමාණය - 2014

[රු. මිලියන]



බාසල් කමිටුව විසින් බැංකු අධීක්ෂණය සම්බන්ධයෙන්දී ඇති උපදෙස් පරිදි දින 365 කදී දින 10 ක රැඳවීම් කාල පරිච්ඡේදයක් හා 99% ක විශ්වාසදායී මට්ටමක සැලකිල්ලට ගනිමින් බර තැබූ වල සාමාන්‍ය ක්‍රමය යටතේ එම ගණනය කිරීම් සිදු කෙරෙයි. කෙසේ වුවද මෙම ආකෘතියට නියාමකයාගේ අනුමැතිය හිමිවී නොමැත.

විදේශ විනිමය අවදානම

බැංකුව විසින් භාවිත කරනු ලබන මුදල් ඒකකයට වඩා වෙනස් මුදල් ඒකකයකින් මූල්‍ය ගනුදෙනු නිරූපණය කරනු ලබන විට පවතින අවදානම, විදේශ විනිමය අවදානමයි. පොදුවේ ගත්විට, මුදල් ඒකක දෙකක් අතර හුවමාරු අනුපාතිකයෙහි ඇතිවන අහිතකර වලනය හේතුකොට ගෙන විදේශ මුදල් ඒකකයක් මගින් රඳවාගෙන ඇති වත්කමක හෝ වගකීම අගය අඩුවිය හැකිය.


පරාමිතින්

අවදානම් කළමනාකරණය/අවම කිරීම

විදේශ විනිමය තත්ත්වය

ප්‍රාග්ධන ගෙවීම් සඳහා අදාළ ඉදිරි ගිවිසුම්

[%]



රුපියල් ණය ගිණුම් මත හුවමාරු
 විදේශ විනිමය ණය ගිණුම් මත හුවමාරු
 ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇ.ඩො.
 හුවමාරු

බැංකුව විසින් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක වර්ග වලින් ඉතිරිකිරීමේ හා ස්ථාවර තැන්පතු භාරගනු ලබයි.

අදාළ තැන්පත් කාලසීමාවට බොහෝදුරට සමාන කාලසීමාවක් තුළ සහ ඉහළ අනුපාතික සහිත ඉහළ වර්ගීකරණයක් ඇති බැංකුවල මුදල් තැන්පත් කිරීම මගින් බැංකුව මෙම අවදානම සීමා කිරීමට කටයුතු කරයි. එමෙන්ම බැංකුව එහි තැන්පතු වලින් කොටසක් වෙනත් ආයතන වෙත ණය ලෙස ලබාදෙයි. එම ක්‍රියාවලිය තුළ ඇති ණය අවදානම අවම කිරීම සඳහා අදාළ සමපාර්ශ්වයන් පිළිබඳ නිසි සුපරීක්ෂාවකින් අනතුරුව මෙකී ණය ප්‍රදානයන් සිදු කෙරෙයි.

ජාත්‍යන්තර බැඳුම්කර නිකුත්වූ මගින් 2013 වර්ෂය තුළ බැංකුව විසින් ඇ.ඩො.මි. 750 ක් හා 2014 වර්ෂය තුළ ඇ.ඩො.මි. 250 ක් උපයන ලදී.

මෙම බැඳුම්කර දෙකට අදාළ ප්‍රාග්ධන පියවීම් වලට අදාළ විදේශ විනිමය අවදානම බැංකුව විසින් මුළුමනින්ම ආවරණය කර ඇත.

බැංකුව විසින් දැනටමත් ඇ.ඩො.මි. 750 බැඳුම්කර නිකුත්වෙහි කුපන පියවීම් වලින් 50% ක් ආවරණය කර ඇති අතර, විදේශ විනිමය අවදානමට එරෙහි රාජ්‍ය සහතිකය මගින්, සහතික විදේශ විනිමය ණයදීම් මගින් තවත් 25% ක් ආවරණය කිරීමට අපේක්ෂිතය. ශේෂය, ඉදිරි ගිවිසුම් තාක්ෂණික ක්‍රම මගින් කළමනාකරණය කිරීමට බැංකුව කටයුතු කරයි.

ඇ.ඩො.මි.250 බැඳුම්කරයෙහි ප්‍රතිලාභ වසර 2 ක් සඳහා වන ඉදිරි ගිවිසුම් සඳහා යටත් වන අතර, ආයතනික අංශ වෙත ඇමෙරිකානු ඩොලර් ණය ලෙස ලබාදීමට එය භාවිත කරනු ඇති අතර එය සාර්ථක වුවහොත් එයද විදේශ විනිමය අවදානමට එරෙහි පියවරක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

ඉහත කරුණ සහ බැංකුවේ වත්මන් ජාත්‍යන්තර බැංකු කාර්යභාරය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සීමා සහිත විදේශ විනිමය මෙහෙයුම් සඳහා බැංකුවට අනුමැතිය ලබාදී ඇත.

ද්‍රවශීලතා අවදානම →

ශේෂපත්‍ර දිනට පෙර හා ඉන් බැහැර බැඳීම් අනුව කටයුතු කිරීමට නොහැකියාව මත බැංකුවක, මූල්‍ය තත්ත්වය හා ශක්තියට බලපෑම් ඇති කරන අති කරන අවදානම, ද්‍රවශීලතා අවදානමයි. මෙම අවදානම, සියලුම බැංකු මෙහෙයුම්වල අත්‍යන්තයෙන්ම ඇතුළත් අතර බැංකුවල නිශ්චිත හෝ වෙළඳපළ පුරා ව්‍යාප්ත සිද්ධීන් හේතුකොට ගෙන පැන නැගිය හැකිය.

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ සහ වාර්තාකරණ ව්‍යුහය →


වත්කම් හා වගකීම් සහ ද්‍රවශීලතා කළමනාකරණ ප්‍රතිපත්තිය මගින් මෙහෙයුම් මට්ටමේදී ද්‍රවශීලතා කළමනාකරණය පාලනය කෙරෙයි. එමෙන්ම බැංකුවේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ කාර්යභාරය පාලනය වන්නේ වෙළඳපළ අවදානම සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය මගිනි.

ද්‍රවශීලතා කළමනාකරණය, වත්කම් වගකීම් කමිටුවෙහි වගකීම වන අතර, එය වත්කම් කළමනාකරණ අංශය හරහා මෙහෙයවනු ලබයි. වෙළඳපළ අවදානම් කළමනාකරණ ඒකකය මගින් බැංකුවේ ද්‍රවශීලතා අවදානම අධීක්ෂණය කරනු ලබන අතර, එහි සොයාගැනීම් පිළිබඳව වත්කම් වගකීම් කමිටුවට, විධායක අවදානම් කළමනාකරණ කමිටුවට, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

ද්‍රවශීලතා අවදානම හඳුනාගැනීම, තක්සේරු කිරීම සහ අවම කිරීම →

පරාමිතීන්	අවදානම් කළමනාකරණය/අඩු කිරීම
<p>ව්‍යවස්ථාපිත අනුපාත යොදා ගනිමින් ද්‍රවශීලතාව විශ්ලේෂණය</p> <p>i. ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාත</p>	<p>ද්‍රවශීලතාව සම්බන්ධයෙන් සැලකූ විට බැංකුව සතුටුදායක මට්ටමක පසුවෙයි. තැන්පතු වලින් 60% ක් අනිවාර්යයෙන් රාජ්‍ය සුරැකුම්පත්ති ආයෝජනය කළයුතුවීම මෙයට හේතුවේ.</p> <p>බැංකුවේ ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය එහි ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 20% හා ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා ඉහළින් පවත්වා ගනු ලබයි.</p> <p>2013 දී වාර්තාවූ 92.2% ට සාපේක්ෂව 2014 අවසානය වන විට ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 91.5% ක් විය.</p>

ද්‍රවශීලතා ස්ථාවරත්වය



ii. ද්‍රවශීලතා ආවරණ අනුපාතය

ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් මත පදනම්ව බැංකුව විසින් අවම වශයෙන් 100% ක අනුපාතයක් පවත්වාගෙන යාම අවම නියාමන අවශ්‍යතාව වන ද්‍රවශීලතා ආවරණ අනුපාතය ගණනය කර ඇත. මෙම ගණනය කිරීම් අනුව, බැංකුවේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය, අවශ්‍ය අවම මට්ටමට වඩා ඉතා ඉහළින් පවතී.

පරාමිතීන්


අවදානම් කළමනාකරණය/අඩු කිරීම

**අනුපාත හා කල්පිරීමේ පරතරය පදනම් කරගත් ප්‍රවේශ යටතේ
ද්‍රවශීලතාවය විශ්ලේෂණය**

i. අනුපාත පදනම් කරගත් ප්‍රවේශය

**අනුපාත පදනම් කරගත් ප්‍රවේශය යටතේ
ද්‍රවශීලතා අනුපාතය**

[%]




ක්ෂේත්‍රයෙහි සාමාන්‍ය හා සැසඳවීම් ණය හා තැන්පතු අතර අනුපාතය අඩුමුත් එහි පවතිනුයේ වැඩිවීමේ ප්‍රවණතාවයකි. අනුපාත පදනම් කරගත් ප්‍රවේශයට අනුව යහපත් ස්ථානයක බැංකුව පසු වෙයි.

ii. කල්පිරීමේ පරතරය පදනම් කරගත් ප්‍රවේශය

සිල්ලර සහ මහ පරිමාණ තැන්පතු

[%]



වසරකට වඩා අඩු කාණ්ඩවලට අයත් කල්පිරීමේ පරතර සෘණාත්මකවීම මගින් කල්පිරීමේ පරතරය පදනම් කරගත් ප්‍රවේශය (flow approach) යටතේ ඉහළ ද්‍රවශීලතා අවදානමක් පෙන්නුම් කරයි.

සමස්ත තැන්පතු අතරින් ඉහළ සංයුතියක් සමන්විත වනුයේ තනි පුද්ගල තැන්පතු මගිනි. රු.මිලියන 5 ට වඩා අධික තැන්පතු පවතිනුයේ 2% ක් පමණක් කවන අතර එම නිසා ඕනෑම අවස්ථාවක ආපසු ගැනීම් වශයෙන් ඇතිවිය හැකි ඉල්ලුම අඩු මට්ටමක පවතී.


■ පුද්ගලික ස්ථාවර තැන්පතු ■ ආයතනික ස්ථාවර තැන්පතු

පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අඩු කිරීම

ස්ථාවර තැන්පත් ප්‍රමාණය අනුව විශ්ලේෂණය

[%]



බැංකුවේ සමස්ත වත්කම්වලින් 66% ක් ඉහළ ද්‍රවශීල වත්කම් (භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර) මගින් නිරූපණය වෙයි.


එහෙයින් ද්‍රවශීල අවදානම කළමනාකරණය කළ හැකි මට්ටමේ පවතී.

තවද, දැඩි ආතතිකාරී සංසිද්ධීන්වලදී තැන්පතු මත ඇති රාජ්‍ය ආරක්‍ෂාව ගිවිසුමක් මෙන් ක්‍රියා කරයි.

මෙහෙයුම් අවදානම් →

තෛතික අවදානමද ඇතුළුව අප්‍රමාණවත් හා අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාපටිපාටි හා පද්ධති, මානව සාධක හෝ බාහිර සිද්ධීන් නිසා මූල්‍ය අලාභ වීමේ අවදානම, මෙහෙයුම් අවදානම ලෙස බාසල් කමිටුව විසින් නිර්වචනය කරනු ලබයි. නමුත් උපාය මාර්ගික හා කීර්තිනාමය පිළිබඳ අවදානම මේ යටතට ඇතුළත් නොවේ. වෙළඳපොළ හා ණය අවදානම යන කුලකයට අයත් නොවන සියලු සැඟවුණු අවදානම්, මෙහෙයුම් අවදානම් යටතට ඇතුළත් වේ.

සියලු නිමැවුම් හා ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල ගැබ්වුණු මෙහෙයුම් අවදානමක් පවතී. මානව අත්වැරදි, පද්ධති බිඳවැටීම් හා ප්‍රමාණවත් නොවන ක්‍රියාපටිපාටි හා පාලන ආශ්‍රිතව මෙය හටගනී. වෙනත් වදනින් පැවසුවහොත් එය ප්‍රමාණවත් නොවන තොරතුරු පද්ධති, තාක්‍ෂණික බිඳවැටීම්, අභ්‍යන්තර පාලන උල්ලංඝනය, වංචා, මගින් අලාභ සිදුවීමේ සහ හදිසි ආපදා හෝ වෙනත් මෙහෙයුම් ගැටළු මගින් පැන නගින අනපේක්‍ෂිත අලාභ සිදුවීමේ අවදානමයි. මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීමේදී, අවදානම් කළමනාකරණ උපාය මාර්ග කල්තබා හඳුනා ගැනීම පිණිස බාහිර පාරිසරික සාධකවල බලපෑම හඳුනා ගැනීම අතිශය වැදගත්ය.



මෙහෙයුම් අවදානමේ ප්‍රභවයන්

මෙහෙයුම් අවදානම කළමනාකරණය හා වාර්තාකරණ ව්‍යුහය →

මෙහෙයුම් අවදානම් කළමනාකරණය මූලික මුළුමනින්ම දැනුවත්වීම හා වගවීම පිළිබඳව වේ. ආයතනික පරිසරය, පිරිස්, නිමැවුම්, ක්‍රියාපටිපාටි හා ව්‍යාපාර ක්‍රියාකාරකම් වලට උරදෙන තාක්‍ෂණය යනාදිය පිළිබඳ ඇති දැනුවත් බව වැඩිවන තරමට එම අවදානම තක්සේරු කිරීමේ හා කළමනාකරණය කිරීමේ හැකියාව ඉහළ යනු ඇත. එහෙයින් බැංකුවේ අභ්‍යන්තර පාලන පසුබිම සවිමත් කරනු පිණිස සියලු දෙනාම තමාගේ තනතුර, කාර්යභාරය හා රාජකාරි පිළිබඳ තැකීමකින් තොරව මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීම සැමගේ වගකීම ලෙස සලකන පරිසරයක් බිහිකිරීමට බැංකුව පරිශ්‍රමයක යෙදී සිටියි.

මෙහෙයුම් මට්ටමේදී මෙහෙයුම් කමිටු, ප්‍රතිපත්ති සහ කාර්ය සංග්‍රහ, කාර්යාල උපදේශ සහිත වක්‍රලේඛ සහ අභ්‍යන්තර පාලන ව්‍යුහයක් මගින් මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යභාරයට දිශානතිය පෙන්වනු ලබයි. බැංකුව සතුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් පවතින අතර එමගින් බැංකුවේ මුළුමනක් මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට පාලනය කෙරෙයි.

මෙහෙයුම් අවදානම් හඳුනාගැනීම, ඇගයීම සහ කළමනාකරණය අවදානම් කළමනාකරණ අංශයෙහි මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය මගින් ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් හා බැංකු ක්ෂේත්‍රයේ පිළිගත් භාවිතයන්ට අනුව සිදු කෙරෙයි.

බැංකුව පුරා ව්‍යාප්ත ප්‍රධාන අවදානම් හා පාලන හඳුනා ගැනීම හා තක්සේරු කිරීම තුළින් අවදානම් අභිරුචි සීමා තුළ අදාළ අවදානම් කළමනාකරණය වන බවටත් නොඑසේ නම්, ප්‍රතිකර්මයක් ලෙස ගතයුතු පියවර ගැනීමද සඳහා බැංකුව විසින් ස්ථාවර ප්‍රවේශයක් අනුමතය කරනු ලබයි. මෙහෙයුම් අවදානම් මට්ටම් හඳුනාගැනීම මගින් මෙහෙයුම් අවදානම් සාධාරණ ලෙස පිළිබිඹු කිරීමේදී ප්‍රධාන අවදානම් දර්ශක සැලසුම් කිරීමට ප්‍රකාශිත ප්‍රභව වෙතින් ලබාගත් බාහිර අලාභ අත්දැකීම්, අභ්‍යන්තර විගණන සොයාගැනීම්, විශේෂඥ තීන්දු, අවදානම් හා පාලන ඇගයුම් ප්‍රතිඵල සහ අභ්‍යන්තර අලාභ අත්දැකීම් යනාදිය උපයෝගී කරගනු ලබයි.

තොරතුරු තාක්‍ෂණ මෙහෙයුම් කමිටුව, විධායක අවදානම් කළමනාකරණ කමිටුව, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය ද ඇතුළත් අදාළ කමිටු වෙත මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රියාපටිපාටිවල සොයාගැනීම්/නිගමන වාර්තා කරනු ලබයි.

තවද බැංකුවේ මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීම සඳහා බැංකුව විසින් පහත සඳහන් ක්‍රියාවලි හා ක්‍රියාපටිපාටි අනුගමනය කෙරෙයි.

වංචා අවදානම් කළමනාකරණය

බැංකුව සතුව ඇති අභ්‍යන්තර වංචා සඳහා වන අවදානම් අභිරුචි සීමාව, ශුන්‍යය මට්ටමේ පවතින හෙයින් වංචා අවදානම අවම මට්ටමකට ගෙනඑනු පිණිස අවශ්‍ය පියවර ගනු ලැබේ. වංචා විමර්ශන ඒකකය, විගණන හා සුපරීක්‍ෂණ අංශය යටතේ මෙහෙයවනු ලබන අතර එමගින් සමස්ත වංචා අවදානමට ඇති අවස්ථා හඳුනාගැනීමට හා පාලන ස්ථාපිත කිරීම සඳහා වංචා අවදානම් ව්‍යුහයක් ස්ථාපිත කර මෙහෙයවනු ලබයි.

වංචා සහගත සිද්ධියක් පිළිබඳව හඳුනාගැනීමෙන් පසු අවදානම් මාරු කිරීමේ උපාය මාර්ගයක් ලෙස රක්‍ෂණය යොදාගනිමින් අලාභය අවම කිරීම පිණිස පියවර ගනු ලැබේ. එමෙන්ම උගත් පාඩම අනුව කාර්ය මණ්ඩලයෙහි දැනුවත්බව ඉහළ නැංවීම සඳහා හා පාලන වැඩිදියුණු කිරීම සඳහා නිවාරක පියවර ගනු ලබයි.

ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය

ස්වභාවික විපත්, තාක්‍ෂණික බිඳවැටීම් හෝ ව්‍යාපාර කටයුතුවලට අවහිරයක් වන වෙනත් ඕනෑම සිදුවීමක් මධ්‍යයේ වුවද ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට බැංකුව, මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස බැඳී සිටියි. සමාලෝචිත වර්ෂය තුළදී තොරතුරු තාක්‍ෂණ පද්ධතිවල ව්‍යාපාරික අඛණ්ඩතාව සහ බැංකුවේ ආපදා ප්‍රතිසාධන හැකියාව හඳුනාගැනීම හා ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛතාව දෙනු ලැබේ.

ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම මගින් කිසිදු අවහිරයකින් තොරව තීරණාත්මක සේවා, පද්ධති හා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක වන බවට වගබලාගනු ලබයි.

බාහිර සේවා ලබාගැනීම කළමනාකරණය කිරීම

බැංකුවේ ප්‍රසම්පාදන උපදෙස් සහ ශ්‍රී ලංකා මහ බැංකු නියාමනයන්ට අනුව පිළියෙල කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය බාහිර සේවා බාහිර ආයතන වෙතින් ලබා ගැනීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව එවන් ව්‍යාපාරික මෙහෙයුම් සේවා බාහිර ආයතන වෙතින් ලබා ගැනීමේදී මතුවන අවදානම කළමනාකරණය කරනු ලබයි. මෙම කාර්යභාරය නිසි පරිදි සිදු කිරීමට හා වාර්තාකරණය පිණිස වෙනම ඒකකයක් උපකාරක සේවා අංශය තුළ පිහිටුවා ඇත.

අදාළ ක්‍රියාකාරකම් ඉටුකරලීමට බාහිර සේවා සපයන ආයතනවලට ඇති හැකියාව පිළිබඳ සහතිකවීම පිණිස විස්තීර්ණ නිසි සුපරීක්‍ෂාකාරී බවක් පතවනු ලබයි. සේවා සපයනු ලබන්නාගේ විශේෂඥතාව හා පළපුරුද්ද, තාක්‍ෂණික හැකියාව, මූල්‍ය ශක්තිය, ව්‍යාපාර අඛණ්ඩතා හැකියාව සහ තරඟකරුවන් අතර ඇති කීර්තිනාමය යන සාධක මෙලෙස නිසි සුපරීක්‍ෂාවට ලක් කෙරෙයි. මෙලෙස බාහිරින් සේවා සපයන්නන් බැංකුවේ තොරතුරු සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමිතිය හා අනුකූලවන බවට බැඳී සිටියි.

තොරතුරු සුරක්ෂිතතාව කළමනාකරණය

ප්‍රධාන වශයෙන්ම අභ්‍යන්තරිකව සැලසුම් කරන ලද පද්ධතිවලදී තොරතුරු තාක්ෂණය භාවිතය මගින් ඇතිවන තත්ත්වයන් යටතේ නිරවද්‍යතාව, පාලනය, විශ්වසනීයත්වය සහ තොරතුරුවල රහස්‍යභාවයට අදාළ ආරක්‍ෂාකාරී බැංකු සේවාවක් ගනුදෙනුකරුවන්හට සපයනු ලැබිය හැකිවන ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණයට අදාළ නීතිරීති පරිවර්තනය වෙමින් පවතී.

තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව වෙත වාර්තා කරනු ලබන තොරතුරු සුරක්ෂිතතා කමිටුව හරහා මූලික ආරක්‍ෂක ප්‍රමිතීන් හා අනුගතවීමට

බැංකුව පියවර ගෙන ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලද තොරතුරු සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් හඳුනාගනු ලැබූ අවදානම් අවම කිරීම පිණිස අනතුරට පත්වීමේ හැකියාව ඇගයීම, ව්‍යාපාරික බලපෑම විශ්ලේෂණය සහ තාක්ෂණික/සුරක්ෂිතතා වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙයි.

අවදානම් කළමනාකරණ අංශය විසින් අඛණ්ඩ පදනමක් මත ප්‍රගති සමාලෝචන භාවිත කරමින් තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණ කාර්යභාරය අධීක්ෂණය කරනු ලබයි.

මෙහෙයුම් අවදානම් හඳුනාගැනීම, ඇගයීම හා අඩු කිරීම →

පරාමිතීන්	අවදානම් කළමනාකරණය/අඩු කිරීම
<p>i. අලාභහානි දත්ත විශ්ලේෂණය</p> <p>අලාභහානි සිද්ධීන්ට අදාළ අවදානම් දරා ගැනීමේ සීමා _____</p> <p>[%]</p>	<p>ශාඛා මෙහෙයුම් අංශය හා වෙනත් අංශ මගින් ශාඛාවල අලාභහානි සිද්ධීන් පිළිබඳ තොරතුරු රැස්කර අවදානම් කළමනාකරණ අංශය වෙත වාර්තා කරනු ලබයි.</p> <p>මෙහෙයුම් අලාභහානි සිද්ධි වැඩි ප්‍රමාණයක් මගින් අඩු මූල්‍ය බලපෑමක් සිදුවී ඇත. 2014 වර්ෂය තුළ රු. 100,000/- ට අඩු අලාභහානි සිද්ධීන්ගේ වාර ගණන 87% කි.</p> <p>වැඩි මූල්‍ය බලපෑමක් සිදුවී ඇති මෙහෙයුම් අවදානම් සිද්ධි ප්‍රමාණය අවම ප්‍රතිශතයකි. 2014 තුළ නියාමන සීමාවට එනම්, රු. 500,000/- ට වැඩි අලාභහානි සිද්ධීන් වාර ගණන 3% කි. අවදානම් අභිරුචි ලේඛනය මගින් බැංකුවේ මෙහෙයුම් අලාභ අධීක්ෂණය පිණිස අනතුරු හැඟවීමේ සීමා පෙන්වුම් කෙරෙයි. සත්‍ය මෙහෙයුම් අලාභහානි, බැංකුව මගින් නිශ්චිතව දැක්වූ අවදානම් මට්ටම්වලට වඩා අතිශයින් අඩුය.</p>
<p>—■— සත්‍ය අවස්ථාව - - - ■ - - - ප්‍රේරක අවස්ථාව ···■··· අනතුරු දැන්වීමේ අවස්ථාව</p>	


පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අඩු කිරීම

ii. බාසල් II වර්ගීකරණය යටතේ මෙහෙයුම් අලාභහානි

අලාභහානි සිදුවන වාර සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස

[%]



බාසල් II අලාභහානි සිද්ධීන් වර්ගීකරණයට අනුව බැංකුව විසින් අලාභහානි සිද්ධීන් දත්ත පදනමක් පවත්වාගෙන යනු ලබයි.

භෞතික වත්කම්වලට සිදුවන හානි යටතේ පවතින සිදුවීම්හි ඇතිවීමේ ඉහළ වාර ගණන 35% කි. මේවායෙහි බලපෑම රක්ෂණය හරහා ලිහිල් කෙරෙයි.


අභ්‍යන්තර වංචා (45%) සිදුවීමේ වාර ගණන ඉතා අඩු මට්ටමක පැවතිය ද ඉහළම බරපතල බව ගැබ්වී ඇත.

අවදානම් කළමනාකරණ අංශය විසින් අලාභහානි සිද්ධීන් විශ්ලේෂණය, හේතු සකාරණ විශ්ලේෂණය හා අදාළ වාතාවරණය තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස අවශ්‍ය වැඩිදියුණු කිරීම් නිර්දේශ කරනු ලබයි.

අලාභහානි දත්ත තොරතුරු නීතිපතා ව්‍යාපාරික ඒකක, මෙහෙයුම් කමිටු, විධායක අවදානම් කළමනාකරණ කමිටු, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට හා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරෙයි.

අලාභහානිවල හිඬු බව ප්‍රතිශතයක් ලෙස

[%]



- අභ්‍යන්තර වංචා
- බාහිර වංචා
- සේවක ක්‍රියාකාරකම් හා සේවා සුරක්ෂිතබව
- ගනුදෙනුකරුවන්, නිමැවුම් හා ව්‍යාපාර පරිවෘත්ත
- භෞතික වත්කම්වලට සිදුවන අලාභ
- මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධා හා පද්ධති බිඳවැටීම්
- ක්‍රියාත්මක වීම, සේවා භාරදීම හා මෙහෙයුම් කළමනාකරණය

පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අඩු කිරීම


iii. ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක

මෙහෙයුම් අවදානම් දර්ශක 7 ක් යොදාගනිමින් බැංකුව විසින් මෙහෙයුම් අවදානම් අධීක්ෂණය කරනු ලබයි. පූර්ව නිශ්චිත උපරිම සීමා මත පදනම්ව අවදානම ඇගයීම පිණිස අවශ්‍ය ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශකවලින් සෑම දර්ශකයක්ම සමන්විත වේ.

iv. ගනුදෙනුකාර පැමිණිලි විශ්ලේෂණය

ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි විශ්ලේෂණය

[%]



ඇමතූම් මධ්‍යස්ථානය විසින් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි භාරගැනීම හා වාර්තා කිරීම සිදු කෙරෙයි.

අවදානම් කළමනාකරණ අංශය විසින් ගනුදෙනුකාර පැමිණිලිවලට අදාළ දින වකවානු මාසික පදනමක් මත ලබාගෙන ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක හරහා එහි ප්‍රවණතා අධීක්ෂණය කරන අතර, ත්‍රෛමාසිකව එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

මෙම පැමිණිලි අතරින් ඉහළම ප්‍රතිශතයක් (71%) වාර්තා වන්නේ ගනුදෙනුකාර සේවාව සම්බන්ධයෙන් වන අතර එය සේවා පිරිනමන ආයතනයකට පොදු තත්ත්වයකි.

ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් මෙම පැමිණිලි පිළිබඳව විභාග කොට අවශ්‍ය ප්‍රතිසාධන හා නිවාරක පියවර ගනු ලබයි.

▨ ව්‍යාපාරික කටයුතු අවහිරවීම් ▩ ගනුදෙනුකාර සේවාව □ නිමැවුම් සම්බන්ධ ගැටළු


පරාමිතීන්

අවදානම් කළමනාකරණය/අඩු කිරීම

V. වැඩිදියුණු කළ ප්‍රවේශ යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාව

ප්‍රාග්ධන භාරය - මෙහෙයුම් අවධානම

[රු. මිලියන]



2014 ජුනි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයුම් අවදානම් ප්‍රාග්ධන භාරය ගණනය කරනු ලබන උපදෙස් මාලාව හා එය වාර්තා කරනු ලබන ආකෘතිය ප්‍රතිශෝධනය කරන ලදී. ඒ අනුව බැංකුව විසින් නව උපදෙස් මාලාව අනුව මෙහෙයුම් අවදානම් ප්‍රාග්ධන භාරය ගණනය කරනු ලබන අතර, වැඩිදියුණු කළ ප්‍රවේශයන් වෙත ලගාවීමට පියවර ගනිමින් සිටියි.

ප්‍රමිතිගත ප්‍රවේශය (TSA) හා විකල්ප ප්‍රමිතිගත ප්‍රවේශයට (ASA) අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත පදනම්වූ ගණනය කිරීම් මගින් හෙළිවූයේ මූලික දර්ශක ප්‍රවේශය (BIA) ට සාපේක්ෂව වැඩිදියුණු කළ ප්‍රවේශ වලට අදාළ ප්‍රාග්ධන භාරය අඩු බවයි.

'ප්‍රමිතිගත ප්‍රවේශය' හා 'විකල්ප ප්‍රමිතිගත ප්‍රවේශය' යන ද්විත්වය යටතේ බැංකුවේ සමස්ත දළ ආදායම, සිල්ලර බැංකුකරණය, වාණිජ බැංකුකරණය හා ගනුදෙනු හා විකුණුම් වලින් සමන්විතය. රාජ්‍ය සුරැකුම්පත්වලින් ජනනය වන ඉහළ පොළී ආදායම හේතුවෙන් ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ පවතින සමස්ත ප්‍රාග්ධන භාරයෙන් ඉහළම කොටස නියෝජනය වන්නේ වාණිජ බැංකුකරණය මගිනි. කෙසේ වුවද, ව්‍යාපාරික කටයුතුවලදී දළ ණය හා අත්තිකාරම් අඩු අගයක් ගන්නා බැවින් විකල්ප ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ වාණිජ බැංකුකරණය මගින් අඩු ප්‍රාග්ධන භාරයක් නියෝජනය වෙයි.

ව්‍යාපාරික කටයුතු මත දළ ආදායම, සමස්ත දළ ආදායමින් ප්‍රතිශතයක් ලෙස

ව්‍යාපාර කලය	'බීටා' සාධකය %	ප්‍රාග්ධන අයකිරීම - TSA %	ප්‍රාග්ධන අයකිරීම - ASA %
ව්‍යාපාර මූල්‍ය	18	0	0
වෙළඳ හා අලවිය	18	6	14
ගෙවීම් සහ නිරවුල් කිරීම්	18	0	0
නියෝජිත සේවා	15	0	0
වාණිජ බැංකුකරණය	15	72	16
සිල්ලර බැංකුකරණය	12	22	71
සිල්ලර තැරැව්කරණය	12	0	0
වත්කම් කළමනාකරණය	12	0	0

නෛතික අවදානම →

බාසල් II මගින් මෙහෙයුම් අවදානමෙහි කොටසක් ලෙස නෛතික අවදානම නිර්වචනය කෙරෙයි. බාහිර සිද්ධීන්/ක්‍රියාදාමයන්, පුද්ගලයින් හා පද්ධතිවල බිඳවැටීම් හේතුවෙන් මතු වන නෛතික සාධක හේතුකොටගෙන නෛතික අවදානම පැන නගීයි. බැංකුව වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ වගකීම, නීති අංශය වෙත පැවරී ඇත.

නීතිපතා අවදානම් කළමනාකරණ අංශය මගින් නෛතික අවදානම අධීක්ෂණය කරනු ලබන අතර, අනුකූලතාව දක්වන බවට සහතික වෙයි.

නීති කෘතයන් කිහිපයක්ම නීති අංශය මගින් හසුරුවනු ලබනමුත් 2014 වර්ෂය තුළදී බැංකුවේ කීර්තිනාමයට හා මෙහෙයුම්වලට බලපාන අන්දමේ ප්‍රධාන ගැටළු ඉස්මතු නොවීණි.

උපායමාර්ගික අවදානම →

හදිසි ව්‍යාපාරික ප්‍රවණතා, තාක්ෂණික වැඩිදියුණු කිරීම්, ගෝලීය ආර්ථික තත්ත්වයන් හා දේශපාලන සාධක ආදී අවදානම් පිරුණු ව්‍යාපාරික පාරිසරික සාධක සම්බන්ධයෙන් ආයතන විසින් ගනු ලබන ව්‍යාපාරික උපාය මාර්ගික අවදානම් සියල්ල මේ යටතට ගැනේ.

අසාර්ථක ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් හෝ යෝග්‍ය ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාවට නැංවීමට නොහැකිවීම හෝ තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුර්වලතා, සම්පත් වෙන් කිරීම් ප්‍රමාණවත් නොවීම සහ බැංකුවේ ඉපයීම් හා ප්‍රාග්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කළහැක. ව්‍යාපාරික වාතාවරණ තුළ සිදුවන වෙනස්කම්වලට සාර්ථක ප්‍රතිචාර දැක්වීමට අසමත්වීම මත අභ්‍යන්තරික වශයෙන් බැංකුවට උපාය මාර්ගික අවදානම් පැන නැගිය හැකිය.

උපායමාර්ගික අවදානම් කළමනාකරණය කිරීමේ සමස්ත වගකීම, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා අධ්‍යක්ෂ මණ්ඩලය සතුව පවතී. උපාය මාර්ගික දිශානතියක් සකසා ගැනීම සඳහා මැනවින් සංස්ථාපිත ආයතනික සැලසුමක් හා අයවැය ක්‍රියාවලියක් බැංකුව සතුව පවතින අතර ඉපයීම් මත ඇති අවදානම අවම කිරීම පිණිස ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් නිසි පරිදි ක්‍රියාත්මක වී ඇත.

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයුම් ක්‍රියාවලියෙහි කොටසක් ලෙසින් ලකුණු ප්‍රවේශයක් උපයෝගී කර ගනිමින් බැංකුවේ උපාය මාර්ගික අවදානම ගණනය කරනු ලැබෙයි. ක්ෂේත්‍රය, වෙළඳපළ තරඟකාරීත්වය, උපාය මාර්ගික සැලසුම, ප්‍රාග්ධන වෙළඳපළ හා සමස්ත කළමනාකාරීත්වය යනාදිය තුළින් පැන නගින උපාය මාර්ගික අවදානම් මට්ටම මෙම ආකෘතිය යටතේ සැලකිල්ලට ගනු ලබයි.

කීර්තිනාමය පිළිබඳ අවදානම →

නීති විරෝධී, සදාචාර සම්පන්න නොවන හා අනුකූල නොවන ව්‍යාපාර පරිචයන් හේතුකොට ගෙන බැංකුව කෙරෙහි ජනනය වන අහිතකර සංජානය හේතුවෙන් ආයතනික ප්‍රතිරූපය හෝ ඉපයීම් සහ ප්‍රාග්ධනය කෙරෙහි ඇති විශ්වාසී සාණාත්මක බලපෑම ලෙස කීර්තිනාමය පිළිබඳ අවදානම හැඳින්විය හැකිය. මූල්‍ය සේවා සපයන ආයතනයක කීර්තිනාමය වූ කලි අභියෝගකාරී ව්‍යාපාරික වාතාවරණයක් තුළ තරඟකාරී උන්නතියක් ලබාගැනීමට උපකාරීවන මූලිකාංගයකි.

සිය තැන්පතු සඳහා 100% ක රාජ්‍ය ආරක්‍ෂාව සහතික වන ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් සහිත රාජ්‍ය ඉතිරිකිරීමේ බැංකුවක් ලෙසින් එහි කීර්තිනාමය රැකගැනීම සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට බැංකුව උපරිම පරිශ්‍රමයක යෙදෙයි. බැංකුවේ කළමනාකාරීත්ව ව්‍යුහය හා ආචාරධර්ම පද්ධතිය හා ආශ්‍රිත පාර්ශ්ව හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය හා සියලුම ප්‍රතිපත්ති ඇතුළත් අවදානම් කළමනාකරණ ව්‍යුහය තුළින්ද බැංකුවේ කීර්තිනාමය සුරක්ෂිත වන අයුරින් සදාචාර සම්පන්න හා ප්‍රමිතියෙන් යුතුව සිය වගකීම් හා රාජකාරී ඉටුකරලීමට අවශ්‍ය මගපෙන්වීම, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දෙයි. බැංකුව කෙරෙහි ඇති බාහිර සංජානයන් හඳුනාගැනීම තුළින් හඳුනාගනු ලැබූ දුර්වලතා සම්බන්ධයෙන් ගතයුතු සක්‍රීය හා නිවැරදි කිරීමේ පියවර ගනු පිණිස ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක හරහා ගනුදෙනුකාර පැමිණිලි සහ මාධ්‍ය ප්‍රකාශන නිරතුරුව අධීක්ෂණය කෙරෙයි.

අවදානම් කළමනාකරණ අංශය විසින් අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයුම් ක්‍රියාවලියෙහි කොටසක් ලෙසින් ලකුණු ප්‍රවේශය හරහා බැංකුවේ සමස්ත කීර්තිනාමය පිළිබඳ අවදානම තක්සේරු කරනු ලබයි. මෙහෙයුම් අලාභහානි සිද්ධීන්, ව්‍යාපාරික අලාභහානි සිද්ධීන්, වෙළඳපළ සංජානය හා

ආයතනික කළමනාකරණයට අදාළ කීර්තිනාමය පිළිබඳ බලපෑමෙහි විවිධ මට්ටම් මෙම ආකෘතිය යටතේ සැලකිල්ලට බඳුන් වෙයි.

අනුකූලතා අවදානම ->

දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් මූල්‍ය සේවා ව්‍යාපාර සඳහා අදාළ වන නීති, නියමයන්, කොන්දේසි හා රෙගුලාසිවලට මුළුමනින්ම අනුකූලවීමට ඇති නොහැකියාව හෝ අසමර්ථතාව තුළින් අනුකූලතා අවදානම පැන නගයි. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධීකරණ පනත, 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත, 2005 අංක 25 දරණ ත්‍රස්තවාදී අරමුදල් මැඩ පැවැත්වීමේ පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂිත බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කරන ලද නියාමන මේ යටතේ නීති කාණ්ඩයට ප්‍රධාන ලෙසම ඇතුළත් වේ. එම අවශ්‍යතාවයන්ට අනුකූල නොවීම මගින් දඩ මුදල්වලට ලක්වීම, මහජන අප්‍රසාදය හා කීර්තිනාමය පවදුවීම් හෝ අහිමි වීම සහ අනුකූල අවස්ථාවකදී මෙහෙයුම් අත්හිටුවීමක් හෝ මෙහෙයුම් සඳහා ඇති බලපත්‍රය අහිමිවීම වැනි තත්ත්වයන්ට යොමුවීමට ඉඩ ඇත.

අදාළ වන්නා වූ අවදානමෙහි ධාරිතාව අවබෝධ කරගනු ලැබ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරන හා ස්වාධීන අනුකූලතා නිලධාරියෙකු යටතේ මෙහෙයවෙන අනුකූලතා කාර්යභාරය සඳහා වන අංශයක් බැංකුව විසින් ස්ථාපිත කර ඇත.

බැංකුවේ අනුකූලතා ප්‍රතිපත්තිය හරහා අනුකූලතා කාර්යභාරය පාලනය වෙයි. මැනවින් නිර්වචිත පද්ධති හා බැංකුව පුරා ව්‍යාප්ත ක්‍රියාපටිපාටි භාවිත කරමින් බැංකුවේ මෙම ප්‍රතිපත්තිය අනුකූලතා නිලධාරී විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

බැංකුවේ ප්‍රතිපත්ති ව්‍යුහය, ව්‍යාපාරික කටයුතුවලට අදාළ අනුකූලතා පරීක්ෂාවන් සහ ගනුදෙනුකාර නිසි සුපරීක්ෂණ පරීක්ෂාවන් පැවැත්වීම තුළින් රෙගුලාසි, නීති හා නියම වෙත අනුකූල වන බවට අංශය විසින් සහතික වෙයි.

තීරණාත්මක අනුකූලතා අවශ්‍යතා සඳහා අවශ්‍ය අවධාරණය ලබාදෙමින් දැනුණු පුරු ප්‍රවේශයක් ඔස්සේ බැංකුව විසින් අනුකූලතා අවදානම අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයුම් ක්‍රියාපටිපාටියෙහි කොටසක් ලෙස අගයනු ලබයි.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාව, මූල්‍ය ආයතන කළමනාකරණය පාලනය කරනු ලබන නියාමන රාමුවෙහි කොටසකි. එය වූ කලී, ඉදිරියේ දැකිය හැකි දුරකට ඇවරවීමේ තර්ජනයක් නොමැතිව හා අනපේක්ෂිත අලාභ දරාගැනීමේ හැකියාවක් තුබුන්වත්වීමේ හැකියාවක් සමගින් මූල්‍ය ආයතනයකට විශ්වාසයෙන් යුතුව ක්‍රියාකාරීවීමේ හැකියාව මැනීමකි.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය මගින් ප්‍රාග්ධනය, අවදානම් බර තැබූ වත්කම්හි ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කෙරෙයි. ස්ථිර කොටස් හිමිකරුවන්ගේ හිමිකම් අනුසාරයෙන් මූලික ප්‍රාග්ධනය (ස්ථර II) නිර්වචනය වෙයි. අනුමත උපකාරක ණය උපකරණ හරහා බැංකුව විසින් ප්‍රාග්ධනය උත්පාදනය කර නොමැති හෙයින් වෙනත් අතිරේක ප්‍රාග්ධන ප්‍රභව හා අඩුකිරීම්වල ශුද්ධ එකතුවක් ලෙසින් ස්ථර II ප්‍රාග්ධන සංචිතය ගණනය කරනු ලබයි.

බාසල් II ස්ථර I ප්‍රාග්ධන ගණනය කිරීම් යටතේ බැංකුව විසින් ණය අවදානම සඳහා ප්‍රමිතිගත ප්‍රවේශයන්, වෙළඳපළ අවදානම සඳහා ප්‍රමිතිගත මිනුම් ප්‍රවේශයන් මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශයන් උපයෝගී කර ගැනෙයි.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරනලද අවම නියාමන සීමාවන්ට වඩා ඉහළින් 2014 දෙසැම්බර් 31 දිනට බැංකුව විසින් ස්ථර I ප්‍රාග්ධන 20.46% ක් හා ස්ථර II ප්‍රාග්ධන 19.0% ක් පවත්වා ගන්නා ලදී.

විස්තරය	2014 (රු. මිලියන)		2013 (රු. මිලියන)	
මුළු යෝග්‍ය මූලික ප්‍රාග්ධනය (ස්ථර I ප්‍රාග්ධනය)		23,205		18,880
මුළු ප්‍රාග්ධන පදනම		21,527		17,271
මුළු අවදානම් බර තැබූ වත්කම්		113,415		93,729
	අ.බ.තැ.ව.* මිලියන %		අ.බ.තැ.ව.* මිලියන %	
ණය අවදානම	68	77,087	62	57,912
වෙළඳපළ අවදානම	11	12,397	12	11,067
මෙහෙයුම් අවදානම	21	23,931	26	24,750
මූලික ප්‍රාග්ධනය (ස්ථර I) අනුපාතය (%)		113,415	20.46	20.14
මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (%)		19.0		18.43

*අ.බ.තැ.ව. අවදානම මත බරතැබූ වත්කම්

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ප්‍රවණතාව

[%]



ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සඳහා අදාළ වන අවදානම් අභිරුචි සීමාව 15% ක් වන අතර, ලිවරණය (එනම් අදාළ කාලසීමාව සඳහා බාසල් III විසින් නිර්දේශ කරන ලද සීමාව) 3% වන අතර මෙම සීමාවන් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නෛමාසිකව වාර්තා කරනු ලබයි.

පෙර වර්ෂය හා සන්සන්දනය කර බලන විට 2014 වර්ෂය තුළ ස්ථර I සහ බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ඉහළ ගොස් ඇත. සෑම විටකදීම අවදානම් අභිරුචි සීමාවන් ඇතුළත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර බැංකුව විසින් ගනු ලබයි.

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලිය →

ස්ථර 1 න් ආවරණය වුණු ප්‍රාග්ධනය හැරුණුවිට බැංකුකරණ අවදානම් සඳහා අතිරේක ප්‍රාග්ධනය සපයනු ලබන බවට කළමනාකාරිත්වය විසින් වගබලා ගනු ලබන්නේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලිය මගිනි. බැංකුව විසින් දරනු ලබන අවදානමට සරිලන පරිදි ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බැංකුව සතුව පවතින බවට මින් සහතික කෙරෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියාමන මත පදනම්ව බැංකු කටයුතුවල සංකීර්ණබව, ප්‍රමාණාත්මක බව හා ස්වභාවය සැලකිල්ලට ගනිමින් ප්‍රමාණපාතික පදනමක් යටතේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම සිදු කරනු ලබයි. මෙම ලේඛනය, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබයි. ඊට අමතරව සැලකියයුතු වෙනස්කම් සිදු කරන අවස්ථාවලදී අවශ්‍යයැයි සැලකේ නම්, වාර්ෂික පදනමක් මත හා වැඩිමනත් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි අඛණ්ඩ යෝග්‍ය බව පවත්වාගනු පිණිස එය සමාලෝචනය කෙරෙයි.

ප්‍රධාන මූලධර්ම දෙකක් මත අභ්‍යන්තර ප්‍රාග්ධන ඇගයීම් ක්‍රියාවලිය, පාලන වනු ලැබේ. ඉන් එකක් නම්, බැංකුව සතුව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ක්‍රියාවලියක් හා උපාය මාර්ග ඒවායේ ප්‍රාග්ධන මට්ටම් හා සබැඳිව පැවතිය යුතුවීමයි. දෙවැන්න නම්, අවම නියාමන අවශ්‍යතාවයන් ඉක්මවූ ප්‍රාග්ධනයක් රඳවා ගැනීමත් බැංකුව වෙතින් අපේක්ෂා කිරීමයි.

අභ්‍යන්තර ප්‍රාග්ධන ඇගයීම් ක්‍රියාවලිය, බැංකුවේ සමස්ත මෙහෙයුම් හා ඒකාබද්ධ කොට ඇති අතර බාසල් II ස්ථර I යටතේ ආවරණය නොවන නෛසර්ගික හා අභ්‍යන්තර අවදානම් පිළිබඳව දුරදර්ශී ඇගයීමක් සිදුකරන බවට සහතික වන ශක්තිමත් අවදානම් කළමනාකරණ ව්‍යුහයක් ස්ථානගත කර ඇත.

ස්ථර II අවදානම් හේතුකොට ගෙන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා මට්ටම් කෙරෙහි ආසන්න වශයෙන් 5% ක බලපෑමක් පිළිබඳ පෙරකීමක් 2014 වර්ෂය සඳහා සිදු කරන ලද ඇගයීම් මගින් සිදු කෙරිණි. රත්රන් මිල ගණන්වල අහිතකර විචලනයන් සහ බැංකු මෙහෙයුම් කටයුතු වලින් පැන නගින පොළී අනුපාතික අවදානම් මගින් උකස් කළබට ඇති වූ අවදානම් ප්‍රාග්ධන භාරයේ වැඩිවීමට තුඩු දුන් ප්‍රධානතම සාධකයන්ය. ස්ථර II අවදානම් සලකා බැලීමෙන් අනතුරුව බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය, අවම නියාමන අවශ්‍යතා මට්ටම ඉක්මවයි.

ප්‍රාග්ධන කළමනාකරණය →

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම නියාමන අවශ්‍යතාවට වඩා ඉහළින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතිකයක් පවත්වාගෙන යාමට බැංකුව අරමුණු කරයි. ප්‍රාග්ධන තත්ත්වයන් සහ ලාභදායීතාව හේතුකොටගෙන සිය ගනුදෙනුකරුවන් හා උනන්දුව දක්වන පාර්ශ්වයන් වෙනුවෙන් ඉහළ කාර්යභාරයක් ඉටුකිරීමට බැංකුව සමත් විය.

බැංකුවේ ප්‍රාග්ධන කළමනාකරණ අරමුණු පහත පරිදි වේ.-

- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති අවම නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා මට්ටමට සරිලන පරිදි ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණවත්ව පවත්වා ගැනීම
- බැංකුවේ අවදානම් රුචි සීමාව හා ආර්ථික ප්‍රාග්ධන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ප්‍රමාණවත් ප්‍රාග්ධන සම්පත් පවත්වා ගැනීම.
- බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීමට සහායදීම
- පරිපාලිත සමාගම එහි අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන බවට වගබලා ගැනීම
- ආර්ථික හා නියාමන ප්‍රාග්ධනය මත උපරිම ප්‍රතිලාභ අත්කර ගැනීමේ උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වෙමින් ව්‍යාපාරය සඳහා ප්‍රාග්ධනය සැපයීම.

ඉහළ ප්‍රාග්ධනයක් මගින් බැංකුවේ තෝරන වාසිය සීමා කරන හෙයින් ද එහි ප්‍රතිඵල ලෙස ලාභදායීතාවයට බලපෑමක් ඇති වන හෙයින්ද ප්‍රශස්ත ප්‍රාග්ධනයක් පවත්වා ගැනීමට බැංකුව උත්සාහ දරයි. ප්‍රාග්ධන කළමනාකරණ අරමුණු ඉටුකරලීමට සරිලන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවයක් ඇති බවට වගබලා ගැනීම සඳහා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් මෙහෙයවනු ලබන වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව විසින් තර්ථ හා පුරෝකථනය කර ඇති හිමිකම් ප්‍රාග්ධනය සමාලෝචනයට ලක් කෙරෙයි. මීට අමතරව ප්‍රක්ෂේපිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවයක් ඉලක්ක කළමනාකරණ හා වටහා ගැනීම සඳහා අවදානම් කළමනාකරණ අංශය විසින් ආතති සංසිද්ධීන් හෝ බලපෑම විශ්ලේෂණය කරනු ලබයි.

ආතති පරීක්ෂාව →

ආතති පරීක්ෂාව, බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියෙහි අභ්‍යන්තර කොටසකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල අනුමත ආතති පරීක්ෂා ප්‍රතිපත්තියක් සහ උපදෙස් මගින් බැංකුවේ ආතති පරීක්ෂා ව්‍යුහය පාලනය වෙයි.

බැංකුවේ ද්‍රවශීලතාව, ප්‍රාග්ධන අවශ්‍යතාව හා ඉපයීම් මත පැවතීමට ඉඩ ඇති විවිධ දුර්වලතා මත ඇතිවන බලපෑම කෙරෙහි ආතති පරීක්ෂාවන්ගේ අවධානය යොමු වේ.

ආතති පරීක්ෂාව බැංකුව සිය මෙහෙයුම් කටයුතු සිදුකරන වාතාවරණය තුළ හට ගන්නා සෘණාත්මක ආර්ථික දේශපාලන හා භෞතික විපර්යාස හමුවේ වෙනස්වන සුළු තිව්‍රතාවයෙන් යුත් පෙර නොවූ විරූ සංසිද්ධීන්ට මුහුණදීමට බැංකුවට ඇති හැකියාව, විචලන මාත්‍රයන්ගෙන් පෙන්නුම් කරන ඒකාබද්ධ පරීක්ෂාවකි.

ආතති පරීක්ෂා මගින් ලැබෙන ප්‍රතිඵල ඉදිරියේදී පැන නැගීමට ඉඩ ඇති ගැටළු අවබෝධ කර ගැනීමට ඉවහල් වෙයි. ඒ මගින් කළමනාකරුවන්ට 'කුමක් වැරදිය හැකිද', 'කෙසේ වැරදිය හැකිද' සහ 'එය කෙතරම් අහිතකර ලෙස බැංකුවට බලපෑ හැකිද' යන්න දැකීමට සලස්වයි.

වාර්ෂික ආතති පරීක්ෂාවට පරිබාහිරව බැංකුව විසින් එහි ප්‍රාග්ධන මට්ටම මත දැඩි ආර්ථික පිරිහීමක් මගින් ඇතිවිය හැකි බලපෑම ඇස්තමේන්තු කරනු ලබයි. මෙකී අහිතකර තත්ත්වයන් බැංකුවේ ණය ගුණාත්මකබව, ආන්තිකයන්, හිමිකම් කොටස්, විදේශ මුදල් ඒකක වෙත නිරාවරණයවීම් හා ද්‍රවශීලතාව කෙරෙහි බලපෑ හැකිය.

විවිධ ආතති සංසිද්ධීන් හේතුකොට ගෙන ඇතිවන බලපෑමෙහි විශාලත්වය අවබෝධ කර ගැනීමට පහසුකම් සලසනු වස් ආතති පරීක්ෂාවන් විවිධ මට්ටම්වලදී පවත්වනු ලබයි. තවද, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව කෙරෙහි එල්ලවන බලපෑම, පහත වගුවේ දැක්වෙන පරිදි එකී පරීක්ෂාවන්ගේ ප්‍රතිඵල අතරම වර්ගීකරණය කර දක්වනු ලබයි.

දර්ශකය	මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	අවදානම් මට්ටම
අවදානම් අභිරුචි සීමාවට ඉහළ	15% ට වැඩි	○
උපරිම දරා ගැනීමේ සීමාව ඇතුළත	=>12 – 14.99%	●
උපරිම දරා ගැනීමේ සීමාවට පහළ	12% ට අඩු	○

ණය අවදානම සඳහා ආතති පරීක්ෂාව

1. සංසිද්ධිය - සුරැකුම් රහිත ණයකරුවන්ගේ ණය ගෙවීම් පැහැර හැරීම්

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	5%	10%	15%
ස්ථර I බලපෑම	20.46	17.46	14.43	11.37
මුළු ප්‍රාග්ධන බලපෑම	18.98	15.97	12.93	9.87
අවදානම් මට්ටම		○	●	○

2. සංසිද්ධිය - ණය ගුණාත්මකබවෙහි සංක්‍රමණය

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	ණය ගුණාත්මක බව පවතින මට්ටමේ සිට පහත වැටෙන ප්‍රතිශතය	10%	20%	30%
ස්ථර I බලපෑම	20.46		20.05	19.66	19.28
මුළු ප්‍රාග්ධන බලපෑම	18.98		18.60	18.24	17.89
අවදානම් මට්ටම			○	○	○

සංස්ථා, රජයට අයත් ආයතන හා රජයට සම්බන්ධ නිරාවරණයවීමේ ප්‍රතිශතයක්, ශ්‍රේණිගත කිරීමේ මට්ටම 1 ක් පහළට මාරු කරනු ලබන බවට සැලකේ.
උදා: AAA සිට AA- තලවල පවතින 10% ක නිරාවරණයවීමක් A+ සිට A- තලයට මාරුවීම

3. සංසිද්ධිය - ණය කළඹෙහි අක්‍රීය ණය අනුපාතිකය ඉහළයාම

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	15% කින්	25% කින්	35% කින්
ස්ථර I බලපෑම	20.46	20.02	19.73	19.43
මුළු ප්‍රාග්ධන බලපෑම	18.98	18.54	18.25	17.96
අවදානම් මට්ටම		○	○	○

වෙළඳපල අවදානම සඳහා ආතති පරීක්ෂාව

1. සංසිද්ධිය - සමාන්තර ප්‍රතිකූලක අනුපාතික විතැන්වීම

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	50 bp	100 bp	200 bp
ස්ථර I බලපෑම	20.46	19.07	17.66	14.77
සමස්ත ප්‍රාග්ධන බලපෑම	18.98	17.58	16.16	13.25
අවදානම් මට්ටම		○	○	●

2. සංසිද්ධිය - වෙළඳ රාජ්‍ය සුරැකුම්පත් කළඹෙහි වෙළඳපොල විටිනාකම

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	50 bp	100 bp	200 bp
ස්ථර I බලපෑම	20.46	20.44	20.43	20.39
සමස්ත ප්‍රාග්ධන බලපෑම	18.98	18.96	18.95	18.91
අවදානම් මට්ටම		○	○	○

3. සංසිද්ධිය - කොටස් වෙළඳපල මිල ගණන්හි අහිතකර වෙනස්වීම්

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	15%	20%	25%
ස්ථර I බලපෑම	20.46	20.26	20.18	20.09
සමස්ත ප්‍රාග්ධන බලපෑම	18.98	18.76	18.67	18.58
අවදානම් මට්ටම		○	○	○

4. සංසිද්ධිය - විනිමය අනුපාතිකවල අහිතකර වෙනස්වීම් (රුපියල අධිප්‍රමාණය වීම)

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	5%	10%	15%
ස්ථර I බලපෑම	20.46	20.35	20.25	20.14
සමස්ත ප්‍රාග්ධන බලපෑම	18.98	18.87	18.76	18.65
අවදානම් මට්ටම		○	○	○

5. සංසිද්ධිය - ද්‍රවශීලතාව මාස 1 කට අඩු තැන්පතු ආපසු ගැනීම් %

විස්තරය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය %	25%	50%	100%
ස්ථර I බලපෑම	20.46	22.09	20.85	18.31
සමස්ත ප්‍රාග්ධන බලපෑම	18.98	20.43	19.18	16.62
අවදානම් මට්ටම		○	○	○



මූල්‍ය වාර්තා

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව -	153
මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන් සතු වගකීම් පිළිබඳ ප්‍රකාශය -	160
අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය -	162
අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතික විමේ වාර්තාව -	164
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය -	165
විගණකාධිපති වාර්තාව -	167
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය -	168
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය -	170
හිමිකමේ වෙනස්වීම දක්වන ප්‍රකාශය -	172
මුදල් ප්‍රවාහ ප්‍රකාශය -	176
මූල්‍ය ප්‍රකාශනවලට සටහන් -	177

මූල්‍ය දින දර්ශනය

මූල්‍ය දින දර්ශනය 2014

2014 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2014 මැයි 30
2014 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2014 අගෝස්තු 15
2014 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2014 නොවැම්බර් 17
ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක බැඳුම්කර සිංගප්පූරු කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත කිරීම	2014 සැප්තැම්බර් 10
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි (විගණනය කරන ලද) මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2015 මාර්තු 31

යෝජිත මූල්‍ය දින දර්ශනය 2015

2015 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2015 මැයි 29
2015 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2015 අගෝස්තු 28
2015 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කිරීම	2015 නොවැම්බර් 27
2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2016 මාර්තු 30

පොදු කරුණු →

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ බැංකු කටයුතු හා ඒකාබද්ධ බැංකු කටයුතු පිළිබඳ වාර්ෂික වාර්තාව සමඟ බැංකුවේ විගණිත මූල්‍ය ප්‍රකාශන, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබනුයේ සතුටිනි. මෙම වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශනවල කෙටුම්පත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදුව 2015 පෙබරවාරි 15 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලදී.

විගණිත මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා වන අනුමැතිය 2015 මාර්තු 26 දින ලැබිණි. 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධනවලින් සහ ආයතනික පාලනය පිළිබඳ විධානවලින් අවශ්‍ය කරන ඇතැම් හෙළිදරව් කිරීම් ද මෙම වාර්තාවෙහි ඇතුළත්ය. පොදු ව්‍යවසාය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අංක පීඊඩී/27 දරණ වර්ෂ 2005 ජනවාරි මස 27 දිනැති චක්‍රලේඛය අනුව වාර්ෂික වාර්තාව සහ මූල්‍ය වාර්තා, විගණකාධිපතිගේ වාර්තාව සමගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත සහාගත කරනු ලැබීම පිණිස 2015 මැයි 31 දින හෝ ඊට ප්‍රථම මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 1971 අංක 30 දරණ පනතින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලද අතර, 1988 අංක 30 දරණ බැංකු පනත මගින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය ප්‍රදානය කරන ලදී.

අබණ්ඩව 12 වෙනි වරටත් ෆිච් රේටිං ලංකා පුද්ගලික ආයතනය මගින් බැංකුවට AAA (lka) දීර්ඝකාලීන ණය ශ්‍රේණිගත කිරීම ලබා දෙන ලදී. ස්ටැන්ඩර්ඩ් සහ ප්‍රවර්ස් ස්ථිතිකය වෙතින් B+ ස්ථාවර සහ ෆිච් ඉන්කෝපරේෂන් වෙතින් BB- යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් බැංකුවට හිමිවිය.

ප්‍රථම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පළමු වරට 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ බැංකු කටයුතු පිළිබඳව ඒකාබද්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරනුයේ ඉමහත් සතුටිනි. ඒ මගින් බැංකුවේ කාර්යයන්හි තිරසාර වටිනාකම උත්පාදනය හා උපායශීලී නැඹුරුව පිළිබඳව විස්තර කරනු ලබයි.

ඉදිරි දැක්ම, මෙහෙවර සහ අගයන් →

බැංකුවේ ඉදිරි දැක්ම, මෙහෙවර සහ අගයන් මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 5 හි ඉදිරිපත් කොට ඇත. 'අපගේ ඉදිරි දැක්ම' හා 'අපගේ මෙහෙවර'

යටතේ දක්වා ඇති ඉලක්ක සපුරා ගැනීමේ දී උසස් සඳාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූලව තම බැංකු කටයුතු පවත්වාගෙන යනු ලබයි. බැංකුවේ ආයතනික වර්ග සංග්‍රහය පිළිබඳව සියළුම ස්ථිර සේවකයන් දැනුවත් වී ඇති අතර, ඊට අනුකූලව බැංකුවේ ඉදිරි දැක්ම හා මෙහෙවර ළඟාකර ගැනීමට කටයුතු කරමින් සිටී.

ප්‍රධාන ව්‍යාපාරික කටයුතු →

බැංකුව →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වනුයේ ශ්‍රී ලාංකීය ජනතාව අතර ඉතිරිකිරීම් ප්‍රවර්ධනය කිරීමත් එසේ සංවලනය කරන ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජනය කිරීමත්ය.

පරිපාලිත සමාගම →

එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්හි ප්‍රධාන ක්‍රියාකාරකම වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලයලත් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් රජයේ සුරැකුම්පත් ගනුදෙනු කිරීමෙහි යෙදීමයි. මේ පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 39 (ආ) යටතේ දක්වා ඇති අතර සාකච්ඡාවට බඳුන්වන වර්ෂය තුළදී බැංකුවේ හෝ සමූහයේ ප්‍රධාන ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වෙනසක් සිදුවී නොමැත.

ව්‍යාපාර කාර්යසාධනය සමාලෝචනය කිරීම →

2014 මූල්‍ය වසර තුළ බැංකුවේ කාර්යසාධනය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් සහාපතිතුමාගේ පණිවුඩයේ (පිටු අංක 17), සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ පණිවුඩයේ (පිටු අංක 20), විගණිත මූල්‍ය ප්‍රකාශනවල සහ කළමනාකාරිත්ව සාකච්ඡා හා විශ්ලේෂණයේ (පිටු අංක 49 සිට 71) අඩංගු වේ. මෙම වාර්තා, වාර්ෂික වාර්තාවේ සංකලිත කොටසකි.

ඉදිරි සංවර්ධනය →

බැංකුවේ ඉදිරි සංවර්ධනය පිළිබඳ දළ විශ්ලේෂණයක් සහාපතිතුමාගේ පණිවුඩයේ (පිටු අංක 17), සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ පණිවුඩයේ (පිටු අංක 20) සහ කළමනාකාරිත්ව සාකච්ඡා හා විශ්ලේෂණයන්හි (පිටු අංක 49 සිට 71) දක්වා ඇත.

2014-2016 වර්ෂ සඳහා බැංකුව උපක්‍රමික ව්‍යාපාර සැලසුමක් අනුගමනය කරන අතර එමගින් බැංකුවේ අනාගත අභිවෘද්ධිය ඇති කරන ව්‍යාපාරික ඉලක්ක සපුරාගැනීම සඳහා දායකත්වය දක්වයි.

අඛණ්ඩ පැවැත්ම →

ඉදිරි අනාගතයේ දී මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාමට බැංකුවට ප්‍රමාණවත් සම්පත් පවතින බවට අධ්‍යක්ෂ මණ්ඩලය තෘප්තිමත් වේ. එබැවින් අපි තවදුරටත් අඛණ්ඩ භාවයේ පදනම මත හිඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමිතීන් මෙන්ම පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව, මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නෙමු.

මූල්‍ය ප්‍රකාශ →

මෙම මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුකූලව පිළියෙල කර ඇත. 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ බැංකුවේ හා සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම්) විසින් නිසිපරිදි සහතික කර ඇති අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, සභාපතිතුමා සහ අධ්‍යක්ෂවරයෙක් විසින් අනුමත කර අත්සන් තබන ලදුව, මෙහි පිටු අංක 168 සිට 263 දක්වා ඇතුළත් වේ.

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම

→

2014 දෙසැම්බර් 31 දිනට බැංකුවේ කටයුතු සහ එදිනින් අවසන් වර්ෂය සඳහා බැංකුවේ ලාභය පිළිබඳ සත්‍ය හා සාධාරණ ප්‍රතිරූපයක් මතුවන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ වගකීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ලබයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා 1988 අංක 30 දරණ බැංකු පනත හා එහි සංශෝධනයන්ට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය සනාථ කරයි. මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 160 හි දැක්වෙන අතර, එය අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික වාර්තාවෙහි අත්‍යවශ්‍ය කොටසකි.

විගණකවරුන්ගේ වාර්තාව →

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරන ලද අතර එම මූල්‍ය ප්‍රකාශන මත ඉදිරිපත් කල විගණකාධිපති වාර්තාව පිටු අංක 167 හි දක්වා ඇත.

වැදගත් ගිණුම් ප්‍රතිපත්ති →

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී යොදා ගත් වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා වර්ෂය තුළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි ඇති වූ වෙනස්කම් වේ නම් ඒවා ද මෙම වාර්තාවේ පිටු අංක 177 සිට 191 දක්වා ඇතුළත් වේ.

ආදායම →

2014 සඳහා බැංකුවේ මුළු ආදායම රු. මි. 77,890 (2013 - රු. මි. 65,573) වූ අතර, සමූහයේ ආදායම රු. මි. 78,573 ක් (2013 - රු. මි. 66,671) විය. ආදායම පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 3 සටහනේ ඉදිරිපත් කොට ඇත.

මූල්‍ය ක්‍රියාකාරීත්වය →

2014 වර්ෂයේ දී බැංකුව මුළු ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 10,472 හා බදු පසු ලාභය රු. මිලියන 6,867 වාර්තාකර ඇත. එය පිළිවෙලින් 360% ක සහ 480% ක වර්ධනයකි. එම වර්ෂය සඳහා සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 7,054 කි. එය 362% ක වර්ධනයක් වාර්තා කරන ලදී.

බැංකුවේ ලාභය විසර්ජනය වූ ආකාරය පහතින් දක්වා ඇත:

	2014 රු. මිලියන	2013 රු. මිලියන
වර්ෂයට අදාළ සියළු විදේශීය ඵලදායී ඵලදායී මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු අඩු කළ පසු ලාභය	10,472	2,279
අඩුකළා: බදු සඳහා වෙන් කිරීම්	3,606	1,095
බදු වලට පසු ශුද්ධ ලාභය	6,867	1,184
විසර්ජනය සඳහා වූ ලාභය	6,867	1,184
අඩුකළා: විසර්ජනයන්		
ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරුකළ ප්‍රමාණය	137	24
රජයේ ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	4,000	3,000
ජාතික රක්ෂණ භාර අරමුදලට කරන ලද දායකත්වය	69	12
සේවාවසාන ප්‍රතිලාභ වෙත මාරු කිරීම්	3,000	-
ආයෝජන අරමුදල් ගිණුම වෙත මාරු කිරීම්	-	608
පොදු සංචිතයට මාරු කිරීම්	(340)	(2,460)
	6,867	1,184

බදු වෙන්කිරීම් →

බැංකුවේ ව්‍යාපාරික කටයුතු 28% ක ආදායම් බදු අනුපාතයකට, 12% ක මූල්‍ය සේවා සඳහා ඵලදායී ඵලදායී අගය මත බදු අනුපාතයකට, 2% ක ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයකට සහ බදු පසු ලාභය මත 1% ක වගාරක්ෂණ ගාස්තුවකට යටත් වේ. හඳුනාගත් සියලුම තාවකාලික වෙනස්කම් මත වගකීම් ක්‍රමයට අනුව විලම්බිත බදු ගණනය කරනු ලබයි. ආදායම් බදු හා විලම්බිත බදු වලට අදාළ විස්තර, පිළිවෙලින් පිටු අංක 198 හි සහ 224 හි දක්වා ඇති සටහන් අංක 13 සහ 29 හි දැක්වේ. ව්‍යාපාර සහ බදු පසු ලාභය මත 1% ක් වගා රක්ෂණ බද්දක් ගෙවිය යුතුය.

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව →

සිය හරිත සාමාන්‍ය මූල්‍ය පිරිවැය පහළ දමා ගැනීම සඳහා බැංකුව විසින් ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර 2014 සැප්තැම්බර් මස නිකුත් කරන ලදී. ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුබ්ලිස් සහ ෆිච් රේටිංග්ස් වෙතින් පිළිවෙලින් B+ ස්ථාවර හා BB- ස්ථාවර යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් බැංකුව වෙත හිමි වී ඇත. මෙය ජාත්‍යන්තර නිකුතුවක් සඳහා සපුරාලිය යුතු පූර්ව අවශ්‍යතාවයකි.

ප්‍රකාශිත ප්‍රාග්ධනය →

රු. 10/- බැගින් වූ සාමාන්‍ය කොටස් බිලියනයකින් සමන්විත වූ බැංකුවේ බලයලත් කොටස් ප්‍රාග්ධනය රු. බිලියන 10 ක් විය. 2014 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. බිලියන 3.2 ක් විය.

බැංකුවේ මුළු නිකුත් කළ ප්‍රාග්ධනය, නිල බලයෙන් භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ නමට පවතී.

කොටස් හිමිකාරීත්වය →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ කොටස්හිමිකරු වනුයේ ශ්‍රී ලංකා රජයයි.

සංචිත →

2014 දෙසැම්බර් 31 දිනට බැංකුවේ සංචිත පහත පරිදි වේ:

	2014 රු. මි.	2013 රු. මි.
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	1,874	1,737
ප්‍රත්‍යාගණන සංචිතය	2,065	2,065
වෙනත් සංචිත	16,121	15,215
	20,060	19,017

සංචිතවල වෙනස්වීම් පිළිබඳ විස්තර පිටු අංක 172 හි හිමිකම් වෙනස්වීම් ප්‍රකාශයෙහි දක්වා ඇත.

රජයට දායකවීම් →

2014 වසරේදී බදු හා අයකිරීම් වශයෙන් බැංකුව විසින් රජයට රු. මිලියන 11,043 කින් (2013 රු. මිලියන 4,731) දායක වන ලදී. මීට රු. මිලියන 3,605 ක (2013 - රු. මිලියන 1,095) ආදායම් බදු, රු. මිලියන 1,745 ක (2013 රු. මිලියන 624) ක එකතු කළ අගය මත බදු සහ රු. මිලියන 291 ක (2013 - නැත) ජාතිය ගොඩනැගීමේ බදු රු. මිලියන 1,333 විශේෂ ගාස්තු හා රු. මිලියන 4,000 ඒකාබද්ධ අරමුදලට (2013 - රු. මිලියන 3,000) දායකවීම් ඇතුළත්ය. එමෙන්ම රු. මිලියන 69 (2013 - රු. මිලියන 12) ජාතික රක්ෂණ භාරකාර අරමුදලට 2014 වර්ෂයේ දී දායක විය.

නැපැල්පතිට ගෙවන ලද සේවා ගාස්තු →

2013 වසරේ දී යොදා ගත් පදනම මත 2014 වසරේදී ද නැපැල්පතිට සේවා ගාස්තු වශයෙන් රු. මිලියන 122 ක් වෙන් කරනු ලැබ ඇත.

විශ්‍රාම වැටුප් අරමුදල →

දායක නොවන විශ්‍රාම වැටුප් අරමුදලට හිමිකම් ඇති සේවකයන් වෙනුවෙන් (විශ්‍රාමික සේවකයන් ඇතුළුව මුළු සේවක සංඛ්‍යාව 4,191 ක් සඳහා) රු. මිලියන 791 ක් ගිණුම්වල ප්‍රතිපාදනය කොට ඇත. (2013 - රු. මිලියන 711).

දේපළ, පිරියත හා උපකරණ →

වර්ෂය තුළ දේපළ, පිරියත හා උපකරණ, බදු දේපල හා අස්පාශ්‍ය වත්කම් මිලදී ගැනීම සඳහා බැංකුව විසින් දරන ලද මුළු වියදම රු. මිලියන 273 කි. (2013 - රු. මිලියන 340.) සමූහය විසින් දරන ලද මුළු වියදම රු. මිලියන 273 කි. (2013 - රු. මිලියන 340 කි.) අදාළ විස්තර, ගිණුම් පිළිබඳ සටහන් අංක 27 හා 28 හි වාර්ෂික වාර්තාවේ පිටු අංක 218 සිට 223 දක්වා ඇතුළත් කර ඇත.

සිත්තක්කර දේපළවල වෙළෙඳපොල වටිනාකම →

බැංකුව සහ සමූහය සතු සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලිවල ශුද්ධ පොත් අගය 2014 දෙසැම්බර් 31 දිනට පිළිවෙලින් රු. මිලියන 4,353 ක් හා රු. මිලියන 4,353 ක් වේ. අවුරුදු 3 කට වරක් බැංකුවේ සිත්තක්කර දේපළ ප්‍රත්‍යාගණනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව 2013 දෙසැම්බර් 31 දින වෘත්තීය සුදුසුකම් සහිත ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවේ සිත්තක්කර දේපළ ප්‍රත්‍යාගණනය කරන ලදී.

ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම් →

ගිණුම් පිළිබඳ සටහන්හි හෙළිදරව් කර ඇති කරුණු හැරුණුකොට, ශේෂ පත්‍රයේ දිනට පසු ගිණුම්වල ගැලපීම් කළයුතු හෝ හෙළිදරව් කළයුතු සංසිද්ධීන් කිසිවක් පැන නැගී නොමැත.

බේරුම් නොකළ නීති කෘත්‍යයන් →

අධ්‍යක්ෂවරුන්ගේ හා බැංකුවේ නීතිඥවරුන්ගේ මතය වන්නේ මූල්‍ය ප්‍රකාශනයේ අංක 44 සටහනේ හෙළිදරව්කර ඇති, බැංකුවට එරෙහිව දැනට විභාග වෙමින් පවත්නා නීති කෘත්‍යයන් හේතුකොට ගෙන, බැංකුවේ මූල්‍ය තත්ත්වයට හෝ එහි ඉදිරි මෙහෙයුම් කටයුතු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නොවන බවයි.

ව්‍යවස්ථාපිත ගෙවීම් →

අධ්‍යක්ෂවරුන්ගේ අවබෝධයට සහ විශ්වාසයට අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රජයට හා සේවකයින්ට අදාළ සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත දිනට කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය →

අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් සත් දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන්ගෙන් දෙදෙනෙක් මුදල් අමාත්‍යාංශය සහ තැපැල්පති නියෝජනය කරන නිලධාරියන් පත්වූ සාමාජිකයෝ වෙති. සෛසු අධ්‍යක්ෂවරුන් හතරදෙනා සහ සභාපති පත්කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා විසිනි.

වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් පහත පරිදි වන අතර, ඔවුන් පිළිබඳ ලුහුඬු විස්තරයක් වාර්ෂික වාර්තාවේ පිටු අංක 74 හා 75 හි ඇතුළත් වේ:

අධ්‍යක්ෂවරයාගේ නම	නිල කාලය	තත්ත්වය
අස්වින් ද සිල්වා	2015.02.09 දින සිට	ස්වාධීන නොවන/විධායක නොවන
මහින්ද සිරිවර්ධන - ක්‍රියාකාරී අධ්‍යක්ෂ	2015.02.25 දින සිට	ස්වාධීන/විධායක නොවන
ඩී.එල්.පී.ආර්. අබේරත්න		
- තැපැල්පති	2015.03.10 දින සිට	ස්වාධීන නොවන/විධායක නොවන
මුද්දි එමරසන්	2015.02.11 දින සිට	ස්වාධීන/විධායක නොවන
සුරංග නාවුල්ලගේ	2015.02.09 දින සිට	ස්වාධීන නොවන/විධායක නොවන
අපිත් පතිරණ	2015.03.20 දින සිට	ස්වාධීන/විධායක නොවන
ඩබ්ලිව්.ඒ නාලනී		
මෙනවිය - සභාපතිනිය	2015.01.19 දින දක්වා	ස්වාධීන නොවන/විධායක නොවන
එස්.ආර්. ආටිගල	2015.02.24 දින දක්වා	ස්වාධීන නොවන/විධායක නොවන
එච්. මාදිවෙල	2015.01.27 දින දක්වා	ස්වාධීන/විධායක නොවන
එස්.ටී. අබේගුණවර්ධන	2015.01.12 දින දක්වා	ස්වාධීන නොවන/ක්‍රියාකාරී අධ්‍යක්ෂ
ලයනල් පී. ප්‍රනාන්දු	2015.01.13 දින දක්වා	ස්වාධීන නොවන/විධායක නොවන
සුමන් විජේසිංහ	2015.02.02 දින දක්වා	ස්වාධීන/විධායක නොවන

අධ්‍යක්ෂවරුන්ගේ වේතන හා වෙනත් ප්‍රතිලාභ →

2014 වර්ෂය තුළ බැංකුවේ සහ සමූහයේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ගෙවන ලද පාරිශ්‍රමික සහ වෙනත් ප්‍රතිලාභ පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 39 හි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු →

බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම සහ ගිණුම් කටයුතු තමන් වෙත පවරා ගන්නා අතරම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික යහ පාලනය පිළිබඳ විධානයන්ට සහ වෙනත් ව්‍යවස්ථාපිත නීති රෙගුලාසිවලට අවනතවීමේ අවශ්‍යතාවයට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුකමිටු 4 ක් ස්ථාපිත කර ඇත.

2014 දෙසැම්බර් 31 දිනට අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුවල සංයුතිය පහත පරිදි වේ:

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව →

මුද්දි එමරසන්	සභාපති (2015 මාර්තු 12 දින සිට)
ලයනල් පී. ප්‍රනාන්දු	සභාපති (2015 ජනවාරි 13 දින දක්වා)
මහින්ද සිරිවර්ධන	සාමාජික (2015 මාර්තු 12 දින සිට)
එස්.ආර්. ආටිගල	සාමාජික (2015 පෙබරවාරි 09 දින දක්වා)
එච්. මාදිවෙල	සාමාජික (2015 ජනවාරි 27 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව පිටු අංක 109 හි ඇතුළත් වේ.

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව →

අස්වින් ද සිල්වා	සභාපති (2015 මාර්තු 12 දින සිට)
ඩබ්ලිව්.ඒ නාලනී මෙනවිය	සභාපතිනිය (2015 ජනවාරි 19 දින දක්වා)
ඩී.එල්.පී.ආර්. අබේරත්න	සාමාජික (2015 මාර්තු 12 දින සිට)
එස්.ආර්. ආටිගල	සාමාජික (2015 පෙබරවාරි 24 දින දක්වා)
එච්. මාදිවෙල	සාමාජික (2015 ජනවාරි 27 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටු වාර්තාව පිටු අංක 112 හි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව →

අස්චින් ද සිල්වා	සභාපති (2015 මාර්තු 12 දින සිට)
එස්.ආර්. ආටිගල	සභාපති (2015 පෙබරවාරි 24 දින දක්වා)
මහින්ද සිරිවර්ධන	සාමාජික (2015 මාර්තු 12 දින සිට)
සුමත් විජේසිංහ	සාමාජික (2015 පෙබරවාරි 02 දින දක්වා)
එස්.ටී. අබේගුණවර්ධන	සාමාජික (2015 ජනවාරි 12 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු වාර්තාව පිටු අංක 114 හි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව →

ඩී.එල්.පී.ආර්. අබේරත්න	සභාපති (2015 මාර්තු 12 දින සිට)
බුද්ධි එමරසන්	සාමාජික (2015 මාර්තු 12 දින සිට)
මහින්ද සිරිවර්ධන	සාමාජික (2015 මාර්තු 12 දින සිට)
ලයනල් පී. ප්‍රනාන්දු	සාමාජික (2015 ජනවාරි 13 දින දක්වා)
සුමත් විජේසිංහ	සාමාජික (2015 පෙබරවාරි 02 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව පිටු අංක 113 හි දක්වා ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් →

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්, විගණන කමිටු රැස්වීම්, නාමයෝජනා කමිටු රැස්වීම් සහ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු රැස්වීම්වලින් සමන්විත අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් සංඛ්‍යාව සහ එම රැස්වීම්වලට අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වය පිළිබඳ විස්තර මෙම වාර්ෂික වාර්තාවේ ආයතනික පාලනය පිළිබඳ වාර්තාවේ පිටු අංක 86 සිට 89 අතර දක්වා ඇත.

ගිවිසුම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ සම්බන්ධවීම් →

බැංකුව සමග ඇති ගිවිසුම් සහ යෝජිත ගිවිසුම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ සෘජු හෝ වක්‍රාකාර සම්බන්ධවීම් පිළිබඳව විස්තර මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 39 හි දක්වා ඇත. මෙම බැඳීම් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඔවුන් විස්තර ලබාදී ඇත. බැංකුව සමග වෙනත් ගිවිසුම් හෝ යෝජිත ගිවිසුම්වලට එළඹීමට අධ්‍යක්ෂවරුන්ගේ සෘජු හෝ වක්‍රාකාරව සම්බන්ධවීමක් නොමැත.

සම්බන්ධිත පාර්ශ්ව සමග ගනුදෙනු කටයුතු →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 24 'සම්බන්ධිත පාර්ශ්වයන් හෙළිදරව්කිරීම්' යටතේ සම්බන්ධිත පාර්ශ්ව සමග ගනුදෙනු ලෙස වර්ගීකරණය කළ හැකි ගනුදෙනු වේ නම්, ඒ පිළිබඳව අධ්‍යක්ෂවරුන් හෙළිදරව්කර ඇති අතර, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී එය යොදාගෙන තිබේ. අධ්‍යක්ෂවරුන් විසින් හෙළිදරව් කර ඇති එකී ගනුදෙනු පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල අංක 39 සටහනෙහි දක්වා ඇති අතර, එය අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාවේ තිබිය යුතු අත්‍යවශ්‍ය කොටසකි.

ශාඛා ජාලය පුළුල් කිරීම සහ සංවර්ධනය →

සමාලෝචිත වර්ෂය තුළ නව ශාඛා 7 ක් එක් කර ගනිමින් සහ ශාඛා 2 ක් නව ස්ථාන කරා රැගෙන යාමෙන් බැංකුව විසින් සිය සේවා සැපයුම ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව බැංකුවේ ශාඛා ජාලය 236 දක්වා වැඩි විය. ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩිදියුණු කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කෙරිණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කළහැකි සෙසු බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හැරුණුකොට, ප්‍රවර්තන වර්ෂය තුළ දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 13 ක් පිහිටුවීමෙන් බැංකුවේ සමස්ත ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 260 ක් තෙක් ඉහළ නංවන ලදී. කාර්යාල 4,063 කින් සමන්විත ප්‍රධාන සහ උප තැපැල් කාර්යාල ජාලය ද අප ශාඛා ජාලයේ ප්‍රධාන කොටසකි.

මානව සම්පත් →

උසස් ගණයේ සේවාවන් සැපයීම තුළින් දිගින් දිගටම පවත්වා ගතහැකි පරිදි වටිනාකම් නිර්මාණය කිරීමට උනන්දුවන දැඩි කැපවීමෙන් යුතු හා අභිප්‍රේරිත සේවක සේවිකාවන් පුහුණු කිරීම හා සේවයේ යොදවාගැනීම බැංකුව තවදුරටත් සිදු කරයි. මානව සම්පත් සංවර්ධන කාර්යය සඳහා බැංකුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තීන් කළමනාකාරිත්ව සාකච්ඡා හා විශ්ලේෂණ පිටු අංක 65 හි දක්වා ඇත.

පරිසර සංරක්ෂණය →

බැංකුවේ වර්ධනයට හා තිරසාර සංවර්ධනයට වැදගත්වන පරිසර සංරක්ෂණ කටයුතුවලට බැංකුව විසින් මුල පුරනු ලැබ තිබේ. පරිසරයට හානිකර වූ කිසිම ක්‍රියාවලියකට බැංකුව සහ සමූහය සම්බන්ධවී නොමැත.

අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලනය සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය →

අවදානම් කළමනාකරණය පිළිබඳ සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ලබයි. මේ උදෙසා, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඵලදායී හා විස්තීර්ණ අභ්‍යන්තර පාලන පද්ධති සහ කළමනාකරණ තොරතුරු පද්ධති බැංකුව තුළ ස්ථාපිතකොට ක්‍රියාත්මක කරනු ලබයි.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ක්‍රියාවලිය නිරන්තර නිරීක්ෂනයට සහ සමාලෝචනයට බඳුන් කරනු ලබයි. බැංකුවේ අවදානම් කළමනාකරණ වාර්තාව මෙම වාර්තාවේ පිටු අංක 115 සිට 149 දක්වා ඇත.

බැංකුව මුහුණ දියහැකි අවදානම් අවම කිරීමට හා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් හෝ අලාභවලින් වැළකීමේ සාධාරණ තහවුරුවක් ඇති වන පරිදි අභ්‍යන්තර පාලන පද්ධතිය ප්‍රතිනිර්මාණය කර ඇත. ආයතනික පාලනය පිළිබඳව වන බැංකු පනතේ 2007 අංක 12 දරණ විධානයන්හි ප්‍රතිපාදනවලට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත්කර ඇත. මෙම වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ අත්‍යවශ්‍ය අංශයක් වන අතර, එය පිටු අංක 162 හි දක්වා ඇත.

ආයතනික පාලනය →

බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම ඇතුළුව බැංකුවේ පාලනය පිළිබඳ වගකීම අධ්‍යක්ෂවරුන් සතුවේ.

බැංකු කළමනාකරණ ක්‍රියාවලියේ දී හොඳම ආයතනික පාලන පිළිවෙත් හා ප්‍රතිපත්තීන් සමග අනුකූල වීම කෙරෙහි අධ්‍යක්ෂවරු දැඩිව අවධානය යොමු කරති. විවිධ නීතිරීති සහ රෙගුලාසිවල ප්‍රතිපාදන කෙරෙහි අනුකූලතාවය තහවුරු කිරීමේ වගකීම දරන නිලධාරීන් විසින් සෑම කාර්තුවකදීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට එහි අනුකූලතා තහවුරු කරයි. බැංකුවේ ආයතනික පාලනය පිළිබඳ වාර්තාව පිටු අංක 83 සිට 108 දක්වා ඇත.

නීතිරීති, රෙගුලාසි හා ආරක්ෂණ අවශ්‍යතා අනුකූල බව →

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා අදාළ අනෙකුත් සියලුම නීතිරීති, රෙගුලාසි හා ආරක්ෂණ සිද්ධාන්තවලට අනුකූලව සැමවිටම කටයුතු කිරීමට බැංකුව වගබලා ගෙන ඇත.

රාජ්‍ය සහතිකය →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කරනු ලබන මුදල් හා ඒ මත ඉපැයෙන පොළී ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය සහතික වේ.

විගණකවරුන් →

2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වූ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණනය සිදුකරන ලද්දේ විගණකාධිපති විසිනි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය පරිදි,



අස්වින් ද සිල්වා
සභාපති

2015 මාර්තු 26 දින
කොළඹ දී



වයි. එෆ්. ඩීන්
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන්ට අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම මෙම ප්‍රකාශයෙන් දක්වා ඇත.

බැංකුව සහ පරිපාලිත සමාගම, එයට අදාළ සියළුම ගනුදෙනු නිවැරදිව ගිණුම් තැබීම සිදුකරන බවටත්, බැංකුවෙහි මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම් තැබීමේ මූලධර්ම, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (LKAS) සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමිතීන්ට (SLFRS) අනුකූලවන ආකාරයට පිළියෙල කරන බවටත් අදාළ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට අනුව යමින් මෙම ප්‍රකාශන, බැංකුව සහ එහි පරිපාලිත සමාගම පිළිබඳ සෑම වර්ෂ අවසානයකම සත්‍ය හා සාධාරණ දැක්මක් ඉදිරිපත් කරන බවටත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම් දරයි. මූල්‍ය ප්‍රකාශන, විස්තීරණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, ගිණිකම් වෙනස්වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා ගිණුම් සටහන් ආදියෙන් සමන්විත වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී අධ්‍යක්ෂවරුන් විසින් පහත සඳහන් කරුණු පිළිබඳ තහවුරු කර ඇත:

1. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති නිසි පරිදි නොවෙනස්ව භාවිතා කරන ලද අතර, ඒවා ප්‍රමාණවත් පරිදි හෙළිදරව් කර ඇත.
2. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී අවශ්‍ය පරිදි සාධාරණ හා විවක්ෂණ තීරණයන්ට එළඹෙන ලදී.
3. අදාළ වන සියලුම ගිණුම්කරණ ප්‍රමිතීන් නිසි පරිදි භාවිතා කර ඇත.

1971 අංක 38 දරණ මුදල් පනතේ, 1988 අංක 30 දරණ බැංකු පනතේ සහ 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 7 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව බැංකුවෙහි කාර්යයන් හා එහි ව්‍යාපාර කටයුතුවල පරිපාලනය හා පාලනය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ.

තවද, ඕනෑම අවස්ථාවක බැංකුවේ මූල්‍ය තත්ත්වය නිවැරදිව ඉදිරිපත් කළ හැකි පරිදි බැංකුව විසින් නිරවද්‍ය ගිණුම් සටහන් නිසි පරිදි පවත්වාගෙන යන බවට තහවුරුකර ගැනීමේ වගකීම ද අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ.

මෙම වාර්ෂික වාර්තාවේ ඇතුළත් ගිණුම් වාර්තාවල නිරවද්‍යතාවය සහ විෂය මූලික බව පිළිබඳ වගකීම ද අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. (පිටු අංක 168 සිට 263 දක්වා ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම මගින් අධ්‍යක්ෂවරු එය තහවුරු කරති.) 2014 වසර සඳහා බැංකුව විසින් පිළියෙල කර මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන බැංකුවේ ගිණුම් වාර්තා හා එකඟ වන අතර, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත බැංකු පනත හා ශ්‍රී ලංකා මහ බැංකු විධානයන්ට අනුකූලව සකස්කර ඇත.

බැංකුවේ සහ සමූහයේ වත්කම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය සාධාරණ ලෙස ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම, වංචනික ක්‍රියා සහ වෙනත් අක්‍රමිකතා හඳුනාගැනීමට ප්‍රමාණවත් සඵලදායී සහ විස්තර සහිත අභ්‍යන්තර පාලන පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම එම පද්ධතිවල ඵලදායීතාව නිරීක්ෂණය කිරීමට අභ්‍යන්තර විගණනයද ඇතුළත්ව ඵලදායී පද්ධති ස්ථාපිත කිරීම ද අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් වේ. මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සෘජුවමද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින්ද සිදුකරන බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි. අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය 162 පිටුවේ සහ අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමේ වාර්තාව 164 පිටුවේ ද දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සහ සියලුම වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඔවුන් විසින් අවශ්‍ය යැයි සලකන පරීක්ෂණ කටයුතු සඳහා සියළුම අවකාශයන් සකසා දෙන ලදී. විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් එම අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදුකිරීමෙන් අනතුරුව මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිගේ මතය ඉදිරිපත් කරන ලදුව එම වාර්තාව වාර්ෂික වාර්තාවේ පිටු අංක 167 හි දක්වා ඇත.

බැංකුව හා එහි පරිපාලිත සමාගම ශේෂ පත්‍ර දිනට බැංකුවේ සේවකයින්ට, රජයට හා අදාළ වෙනත් පාලන හා ව්‍යවස්ථාපිත අධිකාරීන්ට ගෙවීමට නියමිත හා ගෙවිය යුතු සියලු බදු හා අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම් ගෙවා ඇති බවට හෝ අදාළ පරිදි ප්‍රතිපාදන සලසා ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය ඔවුන්ගේ උපරිම දැනුම සහ විශ්වාසය අනුව තහවුරු කරයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව ඒකාබද්ධව නිකුත් කරන ලද ආයතනික පාලන සංග්‍රහය අනුව සලකා බැලිය යුතු මූල්‍ය තත්ත්වය මෙහෙයුම් කොන්දේසි නෛතික සහ අනෙකුත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව බැංකුව හා සමූහයට නුදුරු අනාගතයක් දක්වා මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට ප්‍රමාණවත් සම්පත් පවතින බැවින් අධිකාරී පදනම සංකල්පය මත පදනම්ව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තහවුරු කර ඇත. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කර ඇති සියලුම විධිවිධානවලට අනුකූල බව නිර්ණය කිරීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය පරිදි,

එම්. එස්. ඩීන්
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

2015 මාර්තු 26 දින
කොළඹ දී

2007 අංක 12 දරන බැංකු පනතේ අංක 3 (8) (11) (බී) දරන විධානයට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ මෙම වාර්තාව නිකුත්කර ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ප්‍රමාණවත් සහ ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් ස්ථාපිතකර පවත්වාගෙනයාම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමයි. කෙසේ වුවද, එවන් පද්ධතියක් සැලසුම් කෙරෙනුයේ පිළිගත හැකි අවදානම් පරාමිතීන් තුළ පිහිටා බැංකුවේ වඩා වැදගත් අවදානම් ක්ෂේත්‍ර කළමනාකරණයට විනා, බැංකුවේ ව්‍යාපාර අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අපොහොසත්වීමේ අවදානම දුරු කිරීමට නොවේ. ඒ අනුව අභ්‍යන්තර පාලන පද්ධතීන් මගින් සැපයිය හැකි වන්නේ මූල්‍ය වංචා හෝ අලාභවලට එරෙහි හෝ කළමනාකරණ හා මූල්‍ය තොරතුරු හා වාර්තා වල ඇති ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශවලට එරෙහි පූර්ණ සහතිකයක් නොව සාධාරණ සහතිකයක් පමණි.

බැංකුව විසින් මුහුණපාන ලද සැලකිය යුතු අවදානම් හඳුනාගැනීමේ, ඇගයීමේ හා කළමනාකරණය කිරීමේ කටයුතු සඳහා දිගින් දිගටම ක්‍රියාත්මක ක්‍රියාවලියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්ථාපිතකර ඇත. නියාමන හා වෙනත් උපදෙස් හෝ ව්‍යාපාරික වාතාවරණයේ සිදුවන වෙනස්කම් මත මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම ද මෙම ක්‍රියාවලියට අයත්වේ. මෙම ක්‍රියාවලිය නිරතුරුවම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනයකර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් නිකුත් කරනලද අභ්‍යන්තර පාලනය පිළිබඳව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූල බව තහවුරුකර ඇත. එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දක්වා ඇති අභ්‍යන්තර පාලන පද්ධතියක් තක්සේරු කිරීමේ මූලධර්ම මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරුකර ඇත.

අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්තීන් හා ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවයන්ට අනුව බාහිර පාර්ශ්වයන් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ හා මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසනීයත්වය පිළිබඳ සාධාරණ සහතිකයක් සැපයිය හැකි අන්දමින් අභ්‍යන්තර පාලන පද්ධතීන් ක්‍රියාත්මක බව අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහසයි.

බැංකුව විසින් මුහුණපානලද අවදානම් හඳුනා ගැනීමේ, ඇගයීමේ හා පාලනය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්ති හා ක්‍රියාදාමයන් ස්ථාපිත කිරීම පිණිස හා මෙකී අවදානම් පාලනය හා අවම කිරීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලනයන් සැලසුම් කිරීම, මෙහෙවීම හා අධීක්ෂණය මගින් කළමනාකාරීත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වෙයි.

අභ්‍යන්තර පාලන පද්ධතියෙහි ප්‍රමාණවත්බව සහ නිරවද්‍යතාවය වරින්වර සමාලෝචනයට ලක්කෙරෙන ක්‍රම පද්ධතියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇත. ඒ මගින් ක්‍රියාත්මක ක්‍රියාවලීන් අතර මූලික වනුයේ පහත සඳහන් ක්‍රියාවලීන්ය:

- බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව තහවුරුකිරීමටත්, අනුමත ආයතනික අරමුණු, උපාය මාර්ග, ප්‍රතිපත්තීන් හා ව්‍යාපාර මගපෙන්වීම් අනුව බැංකුවේ මෙහෙයුම් සිදුවන බවටත් වගබලා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවනු පිණිස නිශ්චිතව දක්වනලද ක්ෂේත්‍ර හා කාර්යභාරයන් සහිත අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටු පිහිටුවා ඇත.
- වාර්ෂික විගණන සැලසුම ප්‍රකාර බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් ශාඛා සහ අංශයන්හි මෙන්ම වෙනත් ඒකකයන්හි විගණන කටයුතු සිදුකෙරේ. අගයනු ලබන අවදානම් මට්ටම මත විගණන වාර ගණන තීරණය කෙරෙයි. විගණන සැලසුම සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් සපයනු ලබයි. අභ්‍යන්තර පාලන පද්ධතීන්හි කාර්යක්ෂමතාව සහ ප්‍රතිපත්ති සහ ක්‍රියාවලීන්ට අනුකූලවන බවට වගබලාගනු පිණිස අභ්‍යන්තර විගණන අංශය මගින් විගණන පරීක්ෂාව සිදුකරනු ලබන අතර, කිසියම් අනුකූල නොවීමේ අවස්ථාවක් මතුවූ විට ඒ සම්බන්ධයෙන් වාර්තාකරනු ලැබේ. මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන්, ස්වාධීන හා විෂය මූලික වාර්තාවක් සපයනු පිණිස විගණනයන් සිදුකරනු ලැබේ. විගණන වාර්තා මගින් සොයා ගනු ලබන කරුණු, සමාලෝචනය සඳහා වරින්වර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කෙරෙයි.
- නියාමන අධිකාරීන්, බාහිර විගණකවරුන්, බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය හා කළමනාකාරීත්වය විසින් හඳුනාගනු ලබන අභ්‍යන්තර පාලන ගැටළු, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් කාලීනව සමාලෝචනය කරනු ලබන අතර අවදානම් කළමනාකරණ හා අභ්‍යන්තර පාලන පද්ධතිවල ප්‍රමාණාත්මක බව හා සඵලදායීතාව ඇගයීමට ලක් කෙරෙයි. අභ්‍යන්තර විගණන කාර්යභාරය සමාලෝචනය

කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් විගණන ක්ෂේත්‍රය හා ගුණාත්මකභාවය වැඩි වශයෙන් අවධාරණය කෙරෙයි. රජයේ විගණන අධිකාරීවරයා, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්වලට ආරාධනයෙන් සහභාගි වෙන අතර එම කමිටු රැස්වීම් වාර්තා වරින්වර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කෙරෙයි. 2014 වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග මෙකී වාර්ෂික වාර්තාවේ පිටු අංක 109 හි දැක්වෙන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.

- අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීමේදී, බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි සැලකිය යුතු ගිණුම් හා හෙළිදරව් කිරීම්වලට අදාළ සියලු පාලන හා ක්‍රියාපටිපාටි සමාලෝචනය කර, යාවත්කාලීන කිරීම, බැංකුවේ හඳුනාගත් නිලධාරීන් විසින් අධීක්ෂණය සිදු කෙරෙයි. මෙකී ක්‍රියාපටිපාටි හා පාලනයන්ගේ සැලසුම් හා සඵලදායීතාවයෙහි යෝග්‍යතාව පරීක්ෂා කිරීමට බැංකුවේ අභ්‍යන්තර විගණන කමිටුව අධීක්ෂණය පදනමක් මත ක්‍රියාත්මක කරයි. මෙම ඇගයීම් මගින් බැංකුවේ පරිපාලනය මගින් සිදුකළ ක්‍රියාවලීන් අවාරණය නොවූ අතර, බැංකුවට අදාළ ක්‍රියාවලීන් පමණක් ආවරණය විය.

තහවුරු කිරීම →

ඉහත ක්‍රියාවලීන් මත පදනම්ව, මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වයට අදාළ සාධාරණ සහතිකයක් සපයනු වස්, බැංකුවේ මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම්කර ඇති බව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවධානය හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව බාහිර පාර්ශ්වයන්ට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සිදුකර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි.


බාහිර විගණකවරුන් විසින් කරනු ලබන ප්‍රකාශය සමාලෝචනය කිරීම →

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය බාහිර විගණකවරුන් විසින් සමාලෝචනයකර ඇති අතර, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියෙහි සැලසුම හා කාර්යක්ෂමතාව සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් උපයෝගී කර ගනු ලැබූ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට පරස්පර යමක් ප්‍රකාශයෙහි ඇති බවට විශ්වාස කිරීමට තුඩුදෙන කිසිවක් ඔවුන්ගේ අවධානයට ලක්වී නොමැති බව අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තාකර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය පරිදි,



අස්චින් ද සිල්වා
සභාපති



ඩී.එල්.පී.ආර්. අබේරත්න
අධ්‍යක්ෂ



මුරලි එමරසන්
සභාපති - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/අධ්‍යක්ෂ

2015 අප්‍රේල් 30 දින
කොළඹ දී



විගණකාධිපති දෙපාර්තමේන්තුව

கணக்காய்வாளர் தலைமை அறிப்பி திணைக்களம்

AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } එල් බී/එල්/එන්එස්බී/අයිසී/2014
எனது இல. }
My No. }

ඔබේ අංකය }
உமது இல. }
Your No. }

දිනය } 30 අප්‍රේල්/2015
திகதி }
Date }

සභාපති
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනයට අදාළව
අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශනය පිළිබඳ විගණකාධිපතිගේ
සහතිකවීමේ වාර්තාව →

හැඳින්වීම →

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ ඇතුළත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනයට අදාළව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය ('ප්‍රකාශය') පිළිබඳ සහතිකවීමක් මෙම වාර්තාවෙන් සපයනු ලැබේ.

කළමනාකාරිත්වයේ වගකීම →

2007 අංක 11 දරන බැංකු පනත නියෝගයේ 3 (8) ii (බී) වගන්තියට අනුකූලව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද "අභ්‍යන්තර පාලනයට අදාළව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳ බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වූ මාර්ගෝපදේශය" ට අනුව ප්‍රකාශය පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම කළමනාකාරිත්වය සතු වගකීම වේ.

මාගේ වගකීම හා ශ්‍රී ලංකා සහතිකවීමේ කාර්යභාර ප්‍රමිති

(ශ්‍රී ලං.ස.කා.ප්‍ර.) 3050 ට අනුකූලවීම →

සිදුකරන ලද පරීක්ෂණ මත පදනම්ව මෙම ප්‍රකාශය පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිකුත් කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයට අදාළ බැංකු ආයතන සඳහා සහතිකවීමේ වාර්තාව ශ්‍රී ලං.ස.කා.ප්‍ර. 3050 ට අනුකූලව මාගේ සහතිකවීමේ කාර්යභාරය මා විසින් සිදුකරන ලදී.

ඉටුකළ කාර්යයේ සාරාංශය →

අදාළ ප්‍රකාශය, අධ්‍යක්ෂවරුන් විසින් හෝ අධ්‍යක්ෂවරුන් සඳහා හෝ පිළියෙල කළ ලිපිලේඛන යන දෙඅංශය මගින් තහවුරුවන්නේද සහ බැංකුව සඳහා වූ අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනය කිරීමේදී අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලිය මැනවින් පිළිඹිබු කරන්නේද යන්න ඇගයීම සඳහා මෙම කාර්යභාරය සිදුකරන ලදී.

ඉටුකරන ලද ක්‍රියාවලියට, නියැදි පදනම මත ලබාගත් බැංකු කාර්ය මණ්ඩල විමසීම් හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලි සඳහා උපකාරීවන ලිපිලේඛන මත මූලික වශයෙන් සීමාවේ.

මෙම ප්‍රකාශය තුළින් සියලු අවදානම් හා පාලනයන් ආවරණය වන්නේදැයි සලකා බැලීම හෝ බැංකුවේ අවදානම් හා පාලන ක්‍රියාවලියට සම්පූර්ණව පිළිබඳ මතයක් ගොඩනැගීම හෝ ශ්‍රී ලං.ස.කා.ප්‍ර. 3050 ට අනුව අවශ්‍ය නොවේ. එසේම ශ්‍රී ලං.ස.කා.ප්‍ර. 3050 ට අනුව වාර්ෂික වාර්තාවේ හෙළිදරව් කරඇති ප්‍රමාණාත්මක අභ්‍යන්තර පාලන අංශයන් පිළිබඳව පවතින සැලකිය යුතු ගැටළු සඳහා ක්‍රියාකිරීමට විස්තර කර ඇති ක්‍රියාවලීන් මගින් එම ගැටළු සඳහා පිළියම් ලැබේදැයි යන්න මා විසින් සලකා බැලීම අවශ්‍ය නොවේ.

නිගමනය →

උපයෝගී කරගන්නා ලද ක්‍රියාවලියට මත පදනම්වූ, බැංකුවේ මූල්‍ය වාර්තාකරණයට අදාළව අභ්‍යන්තර පාලනය සැලසුම් කිරීම හා එහි එලදායිතාවය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යොදා ගත් ක්‍රියාවලිය පිළිබඳ මාගේ අවබෝධයන් වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශයන් අතර නොගැලපීමක් ඇති බවට විශ්වාස කිරීමට හේතුවන කරුණු කිසිවක් මාගේ අවධානයට ලක්වී නොමැත.

ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න
විගණකාධිපති (වැඩ බලන)

2014.12.31 දිනට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පරිපාලිත සමාගමෙහි (සමූහය) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, පහත සඳහන් අවශ්‍යතා හා උපදෙස්වලට අනුකූලව පිළියෙල කර ඉදිරිපත් කර ඇත:

- 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන
- 1971 අංක 38 දරන මුදල් පනත
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (LKAS) සහ ශ්‍රී ලංකා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතීන් (SLFRS)
- 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන්
- 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන සහ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විධිවිධාන සහ මාර්ගෝපදේශන
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ උසස් පරිචයන් ඇතුළත් සංග්‍රහය

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී යොදාගන්නා ලද නිරූපිත ආකෘති සහ සිදුකරන ලද හෙලිදරව් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ආකෘති හා අනුකූලවන අතර එය මූල්‍ය ප්‍රකාශනයන්හි හෙලිදරව් කිරීම් හා ආදායම් හඳුනාගැනීම යන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 1 (LKAS 1) හි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවන්ටද අනුකූලවේ.

සමූහයේ මූල්‍ය ප්‍රතිඵල කාර්තුමය පදනම යටතේ ඒවා භාවිතා කරන පාර්ශවයන් වෙත ලබාදී ඇත. සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති සංඝතභාවයකින් යුතුව යොදාගන්නා ලදී. සංකීර්ණ සහ විචාරාත්මක ඇස්තමේන්තු සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති බැංකුවේ බාහිර විගණකවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සාකච්ඡාවට බඳුන් විය. ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සමග සැසඳීමට සහ සැලකිය යුතු වෙනස්කම් ගැලපීමට අත්‍යවශ්‍ය අවස්ථාවලදී පසුගිය වර්ෂවල තොරතුරු නැවත වර්ගීකරණය කර ඇත. එවැනි නැවත වර්ගීකරණයන් ඇත්නම් ඒවා විස්තරාත්මකව හෙලිදරව් කර ඇත.

වාර්ෂික වාර්තාවේ ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් මූල්‍ය තොරතුරු සලකා බලන කාලච්ඡේදයට අදාළව සමූහයේ මූල්‍ය තත්ත්වය, මෙහෙයුම් ප්‍රතිඵල සහ මුදල් ප්‍රවාහ යන සියළු අංශයන් ප්‍රමාණාත්මකව සාධාරණව නිරූපනය කරන ලෙස පිළියෙල කරයි.

එමෙන්ම ඉදිරි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සම්පත් සමූහය සතුව පවතින බවටද මෙකී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අඛණ්ඩව පදනම යොදාගෙන ඇති බවටද තහවුරු කරන්නෙමු.

බැංකුවේ සහ එහි පරිපාලිත සමාගමේ අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටීන් ස්ථාපිත කිරීමේ, ක්‍රියාත්මක කිරීමේ සහ පවත්වාගෙන යාමේ වගකීම අප සතුවය. වත්කම් සුරක්ෂිතකිරීම, වැරදි සහ/හෝ වෙනත් වෙනස්කම් හඳුනා ගැනීම සහ වැළැක්වීම පිණිස සමූහයට අදාළ වැදගත් තොරතුරු අපහට දැනගැනීමට ලැබෙන බවට තහවුරු කරමින් කාර්යක්ෂම අභ්‍යන්තර පාලන හා ක්‍රියාපටිපාටීන් ක්‍රියාත්මකවන බවටත් ඒ සියල්ල අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය ඇගයීම හා යාවත්කාලීන කෙරෙන බවටත් අපි වගබලා ගන්නෙමු. අපගේ දැනුම අනුව අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටීන්හි සැලසුමෙහිත්/මෙහෙයුමෙහිත් සැලකිය යුතු අඩුපුහුඬුකම් සහ දුර්වලතා නොමැත.

අභ්‍යන්තර පාලනයෙන් හා ක්‍රියාවලීන් නිරතුරුව අනුගමනය කරන බව තහවුරුකර ගැනීමට, බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය කලින් කලට සමාලෝචනය සිදු කරයි.

විගණකාධිපති සහ ප්‍රසිද්ධ වෘත්තීයේ නියුතු ගණකාධිකාරී සමාගමක් වන අර්න්ස්ට් සහ යන්ග් මගින් පිළිවෙලින් බැංකුවේ සහ එහි පරිපාලිත සමාගමෙහි මූල්‍ය ප්‍රකාශන විගණනය කෙරිණි. බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන් පිළිබඳ විගණකාධිපති වාර්තාව මෙම වාර්තාවේ පිටු අංක 167 ඉදිරිපත්කර ඇති වෙනත් කරුණු අතර, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සියලුම අභ්‍යන්තර විගණන සහ විමර්ශන වැඩසටහන්, අභ්‍යන්තර පාලන පද්ධති සහ ක්‍රියාපටිපාටීන් කාර්යක්ෂමතාව සමාලෝචනය කරන ලද අතර සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්තීන් හා ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවන්ට ඒවායේ අනුකූලතාවයද සමාලෝචනය කෙරිණි. මෙම වාර්ෂික වාර්තාවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ පිටු අංක 109 සිට 111 දක්වා ඇත. පරිපූර්ණ ස්වාධීන බව තහවුරු කරනු පිණිස විගණකාධිපති සහ අභ්‍යන්තර විගණකවරුන් හට වැදගත් ඕනෑම කරුණක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩල විගණන කමිටු සාමාජිකයන් හමුවීමේ පූර්ණ නිදහස ඇත.

කෙසේ වුවද, අභ්‍යන්තර පාලන හා ගිණුම්කරන පද්ධතිය පිළිබඳ සපයා ඇති සහතිකවීම ප්‍රමාණය කිරීමේදී ඒ සඳහා ඇති ආවේනික සීමාවන් හඳුනාගත යුතුය.

අපගේ උපරිම දැනීමේ හැටියට පහත කරුණු තහවුරු කරන්නෙමු:

- මූල්‍ය ප්‍රකාශනයන්හි පිටු අංක 244 හි සටහන් අංක 44 මගින් හෙළිදරව් කර ඇති කරුණු හැරුණු කොට සමූහයට එරෙහිව සැලකිය යුතු නඩු පැවරීම් නොමැති අතර, අදාළ නීති රෙගුලාසි හා උපදෙස් සියල්ල අනුව බැංකුවත් එහි පරිපාලිත සමාගමත් කටයුතුකර ඇති බවට,
- බැංකුව හා සමූහය විසින් ගෙවනු ලැබූ සියලු බදු තිරුබදු හා සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සහ බැංකුවේ සහ සමූහයේ සේවකයින් වෙනුවෙන් ගෙවියයුතුවන බදු හා සියලු දායක මුදල් 2014 දෙසැම්බර් 31 දිනට ගෙවා ඇති බවට හෝ අදාළ අවස්ථාවලදී වෙන්කර ඇති බවට.



එස්. ඩී. එන්. පෙරේරා
සාමාන්‍යාධිකාරී/
ප්‍රධාන විධායක නිලධාරී



කේ. බී. විජයරත්න
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(මුදල් හා සැලසුම්)

2015 මාර්තු 26 දින
කොළඹ දී



විගණකාධිපති දෙපාර්තමේන්තුව

கணக்காய்வாளர் தலைமை அறிப்பு திணைக்களம்

AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. } එඟිති/එල්/එන්එස්ටී/14/62
My No. }

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி } 26 මාර්තු 2015
Date }

සභාපති,

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ එහි පරිපාලිතයෙහි 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති වාර්තාව →

2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශන, ගිම්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ('බැංකුව') මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ හා එහි පරිපාලිතයෙහි ('සමූහය') ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පරිපාලිතයෙහි මූල්‍ය ප්‍රකාශන ආදාළ පරිපාලිතයේ සාමාජිකයින් විසින් පත් කරන ලද ප්‍රසිද්ධ වෘත්තියෙහි නියැලී වරලත් ගණකාධිකාරී සමාගමක් විසින් විගණනය කරන ලදී.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම →

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය යැයි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය අධ්‍යක්ෂ මණ්ඩලයේ ('අධ්‍යක්ෂ මණ්ඩලය') වගකීම වේ.

විගණකගේ වගකීම →

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවලට අවධානයක් යටතේ මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශනවල දක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය

ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණන සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

මතය - බැංකුව →

මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

මතය - සමූහය →

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හා එහි පරිපාලිතයෙහි මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

වෙනත් තෛතික හා නියාමන අවධානයන් පිළිබඳව වාර්තාව →

1988 අංක 30 දරන බැංකු පනත හා පසුව එයට කරන ලද සංශෝධනයන්හි අවධාන තොරතුරු මෙම මූල්‍ය ප්‍රකාශනවලින් ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තුවට වාර්තා කිරීම →

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න
විගණකාධිපති (වැඩබලන)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව			සමූහය		
		2014 රු. '000	2013 රු. '000	වෙනස %	2014 රු. '000	2013 රු. '000	වෙනස %
දළ ආදායම	3	77,890,413	65,573,042	19	78,573,202	66,670,921	18
පොළී ආදායම		74,022,734	64,247,818	15	74,656,751	65,066,567	15
අඩුකළා: පොළී වියදම		52,642,488	54,141,176	(3)	52,995,992	54,811,288	(3)
ශුද්ධ පොළී ආදායම	4	21,380,246	10,106,642	112	21,660,759	10,255,279	111
ගාස්තු සහ කොමිස් ආදායම		356,092	228,056	56	356,173	228,142	56
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම		70,056	33,016	112	72,035	34,124	111
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	5	286,036	195,040	47	284,138	194,018	46
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	6	1,904,725	857,079	122	1,970,243	1,137,997	73
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම්කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	7	-	-	-	-	-	-
මූල්‍ය ආයෝජනයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	8	1,349,348	-	100	1,349,348	-	100
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	9	257,513	240,089	7	240,686	238,215	1
මුළු මෙහෙයුම් ආදායම		25,177,867	11,398,850	121	25,505,174	11,825,509	116
අඩුකළා: ණය සහ අනෙකුත් අලාභ හානිකරණය	10	3,475,695	1,380,003	152	3,475,695	1,380,003	152
ශුද්ධ මෙහෙයුම් ආදායම		21,702,172	10,018,847	117	22,029,479	10,445,506	111
අඩුකළා: වියදම්							
සේවක මණ්ඩල වියදම්	11	4,797,371	4,208,706	14	4,813,983	4,224,196	14
වෙනත් වියදම්	12	4,396,971	2,906,932	51	4,369,365	2,879,603	52
එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදුවලට පෙර මෙහෙයුම් ලාභය		12,507,830	2,903,209	331	12,846,131	3,341,707	284
අඩුකළා : මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු		1,744,872	624,445	179	1,784,099	672,464	165
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු		290,812	-	100	298,134	-	100
එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදුවලට පසු මෙහෙයුම් ලාභය		10,472,146	2,278,764	360	10,763,898	2,669,243	303
ආදායම් බදු පෙර ලාභය		10,472,146	2,278,764	360	10,763,898	2,669,243	303
අඩුකළා: ආදායම් බදු වියදම්	13	3,605,541	1,094,954	229	3,710,276	1,141,437	225
වර්ෂය සඳහා ලාභය		6,866,605	1,183,810	480	7,053,622	1,527,806	362
ලාභය බෙදී යන ආකාරය							
බැංකුවේ හිමිකරුවන්		6,866,605	1,183,810	480	7,053,622	1,527,806	362
වර්ෂය සඳහා ලාභය		6,866,605	1,183,810	480	7,053,622	1,527,806	362
ලාභය මත කොටසක ඉපැයීම							
සාමාන්‍ය කොටසක මූලික ඉපැයීම් (රු.)	14	21.46	3.70	480	21.06	4.56	362
සාමාන්‍ය කොටසක තනුක ඉපැයීම් (රු.)		21.46	3.70	480	21.06	4.56	362

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව			සමූහය		
		2014	2013	වෙනස	2014	2013	වෙනස
		රු. '000	රු. '000	%	රු. '000	රු. '000	%
වර්ෂය සඳහා ලාභය		6,866,605	1,183,810	480	7,053,622	1,527,806	362
වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු							
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්							
මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් මත ශුද්ධ ලාභ සහ අලාභ		39,820	(45,324)	188	39,820	(45,324)	188
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය කිරීමෙන් ලැබූ ලාභ සහ අලාභ		1,246,466	(152,672)	916	1,246,466	(152,672)	916
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද විකිණීම සඳහා ඇති වත්කම් විකිණීමෙන් ලද සාධාරණ වටිනාකම මත ලාභය		(30,494)	-	(100)	(30,494)	-	(100)
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු වෙනත් මුළු විස්තීර්ණ ආදායම		1,255,792	(197,996)	734	1,255,792	(197,996)	734
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු නොවන වෙනත් මුළු විස්තීර්ණ ආදායම්							
දේපල, පිරිසිදු සහ උපකරණ ප්‍රත්‍යාගණනය මත ශුද්ධ ලාභය/(අලාභය)		-	482,106	(100)	-	482,106	(100)
විශ්‍රාම ප්‍රතිලාභ සඳහා ජීවගණක ඇගයීම් ලාභය/(අලාභය)		(3,000,390)	-	(100)	(3,000,294)	(416)	(721,125)
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු නොවන වෙනත් මුළු විස්තීර්ණ ආදායම		(3,000,390)	482,106	(722)	(3,000,294)	481,690	(723)
වර්ෂය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු		(1,744,598)	284,110	(714)	(1,744,502)	283,694	(715)
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම		5,122,007	1,467,920	249	5,309,120	1,811,500	193
ලාභය බෙදී යන ආකාරය							
බැංකුවේ හිමිකරුවන්		5,122,007	1,467,920	249	5,309,120	1,811,500	193
වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම		5,122,007	1,467,920	249	5,309,120	1,811,500	193

177 පිටුවේ සිට 263 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශයන්ගේ සංකලිත කොටසකි.

දෙසැම්බර් 31 දිනට	සටහන්	බැංකුව			සමූහය		
		2014 රු. '000	2013 රු. '000	වෙනස %	2014 රු. '000	2013 රු. '000	වෙනස %
වත්කම්							
මුදල් හා මුදල් සමානයන්	16	1,926,594	1,546,221	25	1,930,527	1,557,267	24
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	167	203	(18)
බැංකුවල ඇති තැන්පතු	18	9,645,621	11,298,360	(15)	9,645,621	11,298,360	(15)
ච්ඡත්පත්ත මූල්‍ය උපකරණ	19	2,879,931	5,118,615	(44)	2,879,931	5,118,615	(44)
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	20	7,431,458	13,808,239	(46)	11,555,186	18,111,911	(36)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	21	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	22	6,534,102	7,550,509	(13)	6,534,102	7,849,969	(17)
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	23	216,162,152	158,869,826	36	216,164,238	158,871,926	36
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	24	4,036,955	2,926,082	38	4,037,955	2,927,082	38
කල්පිරෙනතෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	25	510,341,337	432,465,113	18	513,709,164	435,959,845	18
පාලිත සමාගම්වල ආයෝජනයන්	26	150,000	150,000	-	-	-	-
දේපල, පිරිසහ සහ උපකරණ	27	5,529,743	5,610,413	(1)	5,530,622	5,611,100	(1)
අස්පාශ්‍ය වත්කම්	28	64,652	81,803	(21)	64,659	81,888	(21)
විලම්බිත බදු වත්කම්	29	-	-	-	668	568	18
වෙනත් වත්කම්	30	14,763,764	14,942,811	(1)	14,791,687	14,957,063	(1)
මුළු වත්කම්		779,466,309	654,367,993	19	786,844,527	662,345,797	19
වගකීම්							
බැංකුවලට ගෙවිය යුතු	31	90,150	126,989	(29)	694,869	4,118,522	(83)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	32	554,060,312	501,889,688	10	554,060,312	501,889,688	10
වෙනත් ණය ගැනීම්	33	191,102,124	120,433,536	59	196,008,232	122,790,093	60
ප්‍රචරිත බදු වගකීම්		-	-	-	86,575	33,205	161
විලම්බිත බදු වගකීම්	29	269,754	143,450	88	269,754	143,450	88
වෙනත් වගකීම්	34	10,683,745	9,556,844	12	10,699,769	9,574,014	12
මුළු වගකීම්		756,206,086	632,150,506	20	761,819,512	638,548,971	19
හිමිකම							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	35	3,200,000	3,200,000	-	3,200,000	3,200,000	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	36	1,874,135	1,736,803	8	1,874,135	1,736,803	8
වෙනත් සංචිත	37	18,186,088	17,280,684	5	19,950,880	18,860,023	6
අයිතිකරුවන්ගේ මුළු හිමිකම		23,260,223	22,217,487	5	25,025,015	23,796,826	5
මුළු හිමිකම		23,260,223	22,217,487	5	25,025,015	23,796,826	5
මුළු හිමිකම් සහ වගකීම්		779,466,309	654,367,993	19	786,844,527	662,345,797	19
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	38	59,444,638	69,590,143	(15)	59,444,638	69,590,143	(15)

177 පිටුවේ සිට 263 පිටුව දක්වා හෙළිදරව්කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

සහතික කිරීම

ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට බැංකුවේ කටයුතු සහ එදිනින් අවසන් වර්ෂය සඳහා එහි ලාභය පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයන් පෙන්නුම් කරන බවට සහතික කරමි.

කේ.බී. විජයරත්න

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා සැලසුම්)

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

අනුමතකර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් කරන ලදී.

අස්චින් ද සිල්වා
සභාපති

මහින්ද සිරිවර්ධන
අධ්‍යක්ෂ

එස්. ඩී. එන්. පෙරේරා
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

2015 මාර්තු 26 දින
කොළඹ දී

බැංකුව →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
2013.01.01 දිනට ශේෂය	3,200,000	1,713,127	1,583,340
2013 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම් (බදු පසු)	-	-	482,106
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	482,106
හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු			
කාලපරිච්ඡේදය තුළ සංචිත වලට මාරුකිරීම්	-	23,676	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිත	-	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	-	23,676	-
2013.12.31 දිනට ශේෂය	3,200,000	1,736,803	2,065,446
2014 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-
හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු			
කාලපරිච්ඡේදය තුළ සංචිතවලට මාරුකිරීම්	-	137,332	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිත	-	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	-	137,332	-
2014.12.31 දිනට ශේෂය	3,200,000	1,874,135	2,065,446

විකිණීම සඳහා පවතින සංචිතය	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	වෙනත් සංචිත	රඳවාගත් ඉපයුම්	මුළු හිමිකම
රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
136,119	-	17,134,512	-	23,767,098
-	-	-	1,183,810	1,183,810
(152,672)	(45,324)	-	-	284,110
(152,672)	(45,324)	-	1,183,810	1,467,920
-	-	(1,851,707)	1,828,028	-
-	-	-	(3,000,000)	(3,000,000)
-	-	-	(11,838)	(11,838)
-	-	(5,693)	-	(5,693)
-	-	(1,857,400)	(1,183,810)	(3,017,531)
(16,553)	(45,324)	15,277,112	-	22,217,487
-	-	-	6,866,605	6,866,605
1,215,972	39,820	-	(3,000,390)	(1,744,598)
1,215,972	39,820	-	3,866,215	5,122,007
-	-	(339,783)	202,451	-
-	-	-	(4,000,000)	(4,000,000)
-	-	-	(68,666)	(68,666)
-	-	(10,606)	-	(10,606)
-	-	(350,389)	(3,866,215)	(4,079,272)
1,199,419	(5,504)	14,926,723	-	23,260,223

සමුහය →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
2013.01.01 දිනට ශේෂය	3,200,000	1,713,127	1,583,340
2013 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම් (බදු පසු)	-	-	482,106
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	482,106
හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු			
කාලපරිච්ඡේදය තුළ සංචිතවලට මාරුකිරීම්	-	23,676	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිත	-	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	-	23,676	-
2013.12.31 දිනට ශේෂය	3,200,000	1,736,803	2,065,446
2014 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-
හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු			
කාලපරිච්ඡේදය තුළ සංචිතවලට මාරුකිරීම්	-	137,332	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිත	-	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	-	137,332	-
2014.12.31 දිනට ශේෂය	3,200,000	1,874,135	2,065,446

177 පිටුවේ සිට 263 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශයන්ගේ සංකලිත කොටසකි.

විකිණීම සඳහා පවතින සංචිතය	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	වෙනත් සංචිත	රඳවාගත් ඉපයුම්	මුළු හිමිකම
රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
136,119	-	18,370,271	-	25,002,857
-	-	-	1,527,806	1,527,806
(152,672)	(45,324)	-	(416)	283,694
(152,672)	(45,324)	-	1,527,390	1,811,500
-	-	(1,508,124)	1,484,448	-
-	-	-	(3,000,000)	(3,000,000)
-	-	-	(11,838)	(11,838)
-	-	(5,693)	-	(5,693)
-	-	(1,513,817)	(1,527,390)	(3,017,531)
(16,553)	(45,324)	16,856,453	-	23,796,826
-	-	-	7,053,622	7,053,622
1,215,972	39,820	-	(3,000,294)	(1,744,502)
1,215,972	39,820	-	4,053,328	5,309,120
-	-	(154,331)	16,999	-
-	-	-	(4,001,661)	(4,001,661)
-	-	-	(68,666)	(68,666)
-	-	(10,606)	-	(10,606)
-	-	(164,937)	(4,053,328)	(4,080,933)
1,199,419	(5,504)	16,691,515	-	25,025,015

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව		සමූහය	
		2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
මෙහෙයුම් කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ					
බදු පෙර ලාභය		10,472,146	2,278,764	10,763,898	2,669,243
ගැලපීම්:					
බදු පෙර ලාභයේ ඇතුළත් මූල්‍ය නොවන අයිතමයන්	41	1,602,603	1,861,004	1,602,959	1,860,883
මෙහෙයුම් වත්කම්වල සිදු වූ වෙනස්වීම්	42	(128,410,932)	(141,595,582)	(127,818,280)	(139,777,863)
මෙහෙයුම් වගකීම්වල සිදු වූ වෙනස්වීම්	43	53,843,200	50,162,185	50,455,238	47,748,316
බැංකුවල ඇති තැන්පතු		1,652,739	(5,324,775)	1,652,739	(5,324,775)
නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් සඳහා ගෙවූ දායක මුදල		(575,033)	(679,971)	(575,033)	(679,971)
ගෙවූ බදු		(3,479,237)	(1,074,842)	(3,530,702)	(1,141,199)
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම		(39,303)	(11,838)	(39,303)	(11,838)
පාලිත සමාගම්වල ආයෝජනය මගින් ලද ලාභාංශ ආදායම		(14,953)	-	-	-
මෙහෙයුම් කටයුතු සඳහා යොදවන ලද ශුද්ධ මුදල්		(64,948,770)	(94,385,055)	(67,488,484)	(94,657,204)
ආයෝජන කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ					
දේපල, පිරිසත හා උපකරණ මිලදී ගැනීම්		(181,360)	(268,407)	(181,732)	(268,407)
දේපල, පිරිසත උපකරණ විකිණීමෙන් ලත් මුදල්		11,408	2,340	11,408	2,340
විකිණීම සඳහා ඇති ආයෝජනවල ශුද්ධ වැඩිවීම		(1,110,873)	147,176	(1,110,873)	147,176
ශුද්ධ අස්පාඨය වත්කම් මිලදී ගැනීම්		(26,128)	(12,248)	(26,128)	(12,248)
හිමිකම් නොපැ සංචිත අරමුදලෙහි අඩුවීම		(10,606)	(5,693)	(10,606)	(5,693)
පාලිත සමාගම්වල ආයෝජනය මගින් ලද ලාභාංශ ආදායම		14,953	-	-	-
ආයෝජන කටයුතු සඳහා යොදවන ලද ශුද්ධ මුදල්		(1,302,606)	(136,832)	(1,317,931)	(136,831)
මූල්‍යනය කිරීමේ කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහ					
වෙනත් ණය ලබාගැනීම්		70,668,588	97,812,591	73,218,139	98,094,246
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ		(4,000,000)	(3,000,000)	(4,001,661)	(3,000,000)
මූල්‍යන කටයුතුවලින් ලද ශුද්ධ මුදල්		66,668,588	94,812,591	69,216,478	95,094,246
මුදල් හා මුදල් සමානයන්ගේ ශුද්ධ වැඩිවීම/(අඩුවීම)		417,212	290,704	410,063	300,211
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමානයන්		1,419,232	1,128,528	1,430,481	1,130,270
වර්ෂය අවසාන දිනට මුදල් හා මුදල් සමානයන්		1,836,444	1,419,232	1,840,544	1,430,481

177 පිටුවේ සිට 263 පිටුව දක්වා හෙලිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශයන්ගේ සංකලිත කොටසකි.

1. ආයතනික තොරතුරු →

වාර්තාකරණ ඒකකය →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. බැංකුවේ ලියාපදිංචි කාර්යාලය, ශ්‍රී ලංකාව, කොළඹ 03, ගාලු පාර, අංක 255 දරන ස්ථානයේ 'ඉතිරිකිරීමේ මන්දිරය' හි පිහිටා ඇත. 2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ 'සමූහ' මූල්‍ය ප්‍රකාශනවල බැංකුව (මව් සමාගම) සහ එහි පූර්ණ අයිතියට යටත් එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටුවේ ලිමිටඩ් නම් වූ පරිපාලිත සමාගමද අයත් වේ.

2014 දෙසැම්බර් මස 31 දිනට මුළු සේවකයන් සංඛ්‍යාව 3,358 ක් විය. (2013 - 2,943).

සේවා සැපයුම් ස්ථාන ලෙස ශාඛා 236 ක්, පාසල් බැංකු ඒකක 2,287 ක් හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 260 ක් බැංකුව සතුව පවතින අතර, තැපැල් කාර්යාල 647 ක් සහ උප තැපැල් කාර්යාල 3,416 ක් නියෝජිත ජාලයක් ලෙස කටයුතු කරයි.

සෑම වසරකදීම පාර්ලිමේන්තුවේදී සභාගත කිරීම පිණිස, දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන මාස දොළහක කාල පරිච්ඡේදය සඳහා 'බැංකුවේ' හා 'සමූහයේ' මූල්‍ය ප්‍රකාශන බැංකුව විසින් පිළියෙල කරනු ලබයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවක් මගින් 2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2015 මාර්තු මස 26 වන දින අනුමත කරන ලදී.

2. ගිණුම්කරණ ප්‍රතිපත්ති →

2.1 ගිණුම් පිළියෙල කිරීමේ පදනම →

පහත සඳහන් ප්‍රමාණාත්මක අයිතමයන් සම්බන්ධයෙන් හැරුණු විට බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පදනම මත පිළියෙල කර ඇත.

- (i) විකිණීම සඳහා පවතින ආයෝජන
- (ii) ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ
- (iii) වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් හා වගකීම්
- (iv) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා වගකීම්
- (v) ඉඩම් හා ගොඩනැගිලි
- (vi) නිශ්චිත සේවක ප්‍රතිලාභ සඳහා වන වගකීම්

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි. මෙහිදී සියලුම අගයන් ආසන්න දසස්ථානයට වටසා ඇති අතර, එසේ නොවන තැන්හි දී ඒ බව දක්වා ඇත.

2.1.1 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශය

බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS සහ LKAS) අනුකූලව වන අතර, 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධිත මගින් දක්වා ඇති තොරතුරු ද ඉදිරිපත් කර ඇත.

මූල්‍ය ප්‍රකාශන සැකසීමේ දී භාවිතා කරන ලද ආකෘතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සැකසීම, ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශනය කිරීම සඳහා නිර්දේශ කරන ලද ආකෘතියට ද අනුකූල වේ.

2.1.2 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත්කිරීම

බැංකුව හා සමූහය සිය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය පුළුල් ලෙස ද්‍රවශීලතා අනුපිළිවෙල අනුව ඉදිරිපත් කරයි.

2.1.3 මූල්‍ය උපකරණ හිලව් කිරීම

පිළිගත් අගයන් හිලව් කිරීමට නෛතිකව බලාත්මක කළ හැකි අයිතියක් ඇති විට පමණක් සහ ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එක්වරම වත්කම් උපලබ්ධි කිරීමට සහ වගකීම් පියවීමට අපේක්ෂාවක් ඇති විට මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලව් කර ශුද්ධ අගය, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වාර්තා කෙරෙයි. බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්තීන් මගින් නිශ්චිතව අනාවරණය කර ඇති පරිදි කිසියම් ගිණුම්කරණ ප්‍රමිතීන් හෝ අර්ථකථන මගින් අනුමත කෙරෙන්නේ හෝ ඒ සඳහා අවශ්‍ය වන්නේ නම් මිස ආදායම් ප්‍රකාශය තුළ ආදායම් හා වියදම් හිලව් නොකරයි.

2.1.4 ඒකාබද්ධ කිරීමේ පදනම

බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශනයන්ට 2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා බැංකුවේ හා එහි පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන අයත් වේ. ඒකාබද්ධ කිරීමේ අරමුණ සඳහා බැංකුවේ පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රකාශන වාර්තාකරණ වර්ෂයටම එකම ගිණුම්කරණ ප්‍රතිපත්තීන් යොදා ගනිමින් පිළියෙල කරනු ලබයි.

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සියලුම අන්තර් සමාගම් ගනුදෙනු සහ ශේෂයන්, ආදායම් හා වියදම් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

බැංකුව වෙත පාලනය පැවරෙන දින සිට පරිපාලිතයේ මූල්‍ය ප්‍රකාශන, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනයේ ඇතුළත් කරනු ලබයි. පාලනයක් පවතින්නේ, බැංකුවට එකී පරිපාලිත සමාගමේ ක්‍රියාකාරකම් වලින් ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්ති පාලනය කිරීමට බලය ඇති විටය.

2.2 සැලකිය යුතු ගිණුම්කරණ තීන්දු, ඇස්තමේන්තු හා උපකල්පන

බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී මූල්‍ය ප්‍රකාශනයන්හි දක්වා ඇති අගයන් තීරණය කිරීමේදී කළමනාකාරිත්වය විසින් යම් යම් තීන්දු ගැනීම හා ඇස්තමේන්තු කිරීම් කර ඇත. මෙකී තීන්දු හා ඇස්තමේන්තු වල කැපී පෙනෙන භාවිතයන් පහත පරිදි වේ.

2.2.1 අඛණ්ඩ පැවැත්ම

අඛණ්ඩ පදනමක් මත ඉදිරියට පැවතීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳව කළමනාකාරිත්වය විසින් තක්සේරුවක් සිදුකර ඇති අතර, ඉදිරි අනාගතයේ දී ව්‍යාපාර කටයුතුවල නිරතවීමට එය සතු ශක්‍යතාව පිළිබඳ එමගින් සැහීමකට පත් වී ඇත. තවද, අඛණ්ඩ පැවැත්ම සඳහා බැංකුවට ඇති හැකියාව පිළිබඳ සැක පහළ වන සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සාධකයක් කළමනාකාරිත්වයට හමු වී නොමැත. එහෙයින්, අඛණ්ඩ පැවැත්ම යන පදනම මත පිහිටා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තවදුරටත් සිදු කෙරෙයි.

2.2.2 මූල්‍ය උපකරණ වල සාධාරණ වටිනාකම

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි දක්වා ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වල සාධාරණ අගයන්, සක්‍රීය වෙළෙඳපොළ තුළින් ලබාගත නොහැකි විට, එය තීරණය කිරීම සඳහා ගණිතමය ආකෘති භාවිතය ද ඇතුළත් මෙකී ආකෘති සඳහා යෙදවුම්, නිරීක්ෂණය කළහැකි වෙළෙඳපොළ දත්ත වෙතින් හැකි අවස්ථාවලදී ලබා ගන්නා අතර, නිරීක්ෂණය කළ හැකි වෙළෙඳපොළ දත්ත නොමැති විට සාධාරණ අගයක් ස්ථාපිත කර ගැනීමට තීරණයක් ගත යුතු වේ.

2.2.3 ණය හා ලැබිය යුතු දෑ මත අගය අඩු වීමේ අලාභ

ආදායම් ප්‍රකාශනයෙහි අලාභ හානි වාර්තා කළ යුතු දැයි තක්සේරු කිරීම පිණිස මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා කරනු ලබන සෑම දිනයකදීම සමූහය විසින් එහි සැලකිය යුතු ණය හා ලැබිය යුතු දෑ පිළිබඳව තනි තනිව සමාලෝචනය කෙරෙයි. අලාභ හානි තීරණය කිරීමේදී විශේෂයෙන්ම ප්‍රමාණ තක්සේරු කිරීම හා අනාගත මුදල් ප්‍රවාහ තීරණය කිරීමට කළමනාකාරිත්වයේ තීන්දු අවශ්‍ය වේ. මෙකී ඇස්තමේන්තු පදනම් වනුයේ හේතු සාධක පිළිබඳ උපකල්පන ගණනාවක් මත වන හෙයින් අත් විය හැකි ප්‍රතිඵල මීට වෙනස්විය හැකිය.

තනි තනිව තක්සේරු කරන ලද අලාභයක් නොවන ණය හා ලැබිය යුතු දෑ සහ වෙන් වෙන්ව ගත් විට විශාල බලපෑමක් ඇති නොකරන ණය හා ලැබිය යුතු දෑ සියල්ලම, සමාන අවදානම් ලක්ෂණ සහිත වත්කම් ඇති කණ්ඩායම් වශයෙන් එවිට සාමූහිකව තක්සේරු කරනු ලබයි. විෂය මූලික සාක්ෂි ඇති නමුත් එහි බලපෑම තවමත් දක්නට නොමැති හානි සඳහා ප්‍රතිපාදන වෙන්කළ යුතුදැයි තීරණය කිරීමට එසේ සිදු කරනු ලබයි. සාමූහික තක්සේරු කිරීම් සඳහා ණය කළඹෙහි හිඟ මට්ටම්, ණය උපයෝගීතාවය, ණය හා සුරැකුම් අනුපාතය ආදී දත්ත සහ (විරැකියා මට්ටම්, නිශ්චල දේපළ මිල දර්ශක, රටෙහි අවදානම සහ විවිධ කණ්ඩායම් වල කාර්ය සාධනය ද ඇතුළුව) ආර්ථික දත්ත හා අවදානම් සංකේන්ද්‍රණ වලට බලපාන තීන්දු ද යොදා ගැනෙයි.

2.3 මූල්‍ය උපකරණ

2.3.1 මූල්‍ය උපකරණ මූලික හඳුනාගැනීම, වර්ගීකරණය සහ පසුව සිදු කෙරෙන ගණනය කිරීම

(i) හඳුනාගනු ලබන දිනය

සියලුම මූල්‍ය වත්කම් හා වගකීම්, මූලිකව ගනුදෙනු කරන දිනට, එනම්, උපකරණවල ගිවිසුම්ගත ප්‍රතිලාභ සඳහා සමූහය පාර්ශවකරුවකු වන දිනට හඳුනා ගැනේ.

සටහන - පොදු ලෙජරය පවත්වාගෙන යාමේ දී, ගනුදෙනු කරන දිනට දින 03 කට පසුව එළඹෙන පියවිය යුතු දිනට රාජ්‍ය සුරැකුම්පත් හඳුනාගනු ලබයි. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙය නිවැරදිව ගණනය කරනු ලබයි.

(ii) මූල්‍ය උපකරණ වල මූලික ගණනය කිරීම්

මූලික ගණනය කිරීම් සඳහා මූල්‍ය උපකරණ වර්ගීකරණය කිරීම තීරණය වනුයේ, මූල්‍ය උපකරණ වල ලක්ෂණ හා එම උපකරණ ලබාගත් හේතුව හා කළමනාකාරිත්වයේ අරමුණ මතය. ලාභ හෝ අලාභ මගින් මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්, සාධාරණ අගයට වාර්තා කරන විට හැරුණු විට සියලුම මූල්‍ය උපකරණ ඒවායේ සාධාරණ වටිනාකමට ගනුදෙනු පිරිවැය එකතු කොට මූලික හඳුනාගැනීමේදී ගණනය කෙරෙයි.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ වටිනාකමට වාර්තා කර ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වලට අදාළ ගනුදෙනු කිරීමේ පිරිවැය ලාභ ලාභ ගිණුම ඔස්සේ සිදුකරනු ලබයි.

(iii) දින 1 ලාභය හෝ අලාභය

ගනුදෙනු කරන මිල, එම උපකරණයටම අදාළව නිරීක්ෂණය කළ හැකි වෙනත් ප්‍රවර්තන වෙළෙඳපොළ ගනුදෙනුවල සාධාරණ වටිනාකමට වඩා වෙනස් වන අවස්ථාවලදී හෝ නිරීක්ෂණය කළහැකි වෙළෙඳපොළ වෙතින් ලබාගත හැකි දත්ත පමණක් ඇතුළත් විවලය සහිත ඇගයීමේ තාක්ෂණික ක්‍රම මත පදනම් වූ ගනුදෙනු කරන මිල හා සාධාරණ වටිනාකම අතර වෙනස සමූහය විසින් වහාම පොළී ආදායම සහ සේවක මණ්ඩල පිරිවැයෙහි දක්වනු ලබයි. නිරීක්ෂණය කළ නොහැකි දත්ත උපයෝගී කර ගනිමින් සාධාරණ වටිනාකම තීරණය කරනු ලබන අවස්ථාවලදී යෙදවුම් දත්ත නිරීක්ෂණය කළහැකි වන විට හෝ අයිතමය හඳුනා නොගන්නා විට ගනුදෙනු කරන මිල හා ආදර්ශ වටිනාකම අතර වෙනස විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි පමණක් හඳුනා ගනු ලබයි.

පොදු යෝජනා ක්‍රමයක් යටතේ සහනදායී පොළී අනුපාතයට සේවකයන්ට ප්‍රදානය කරන ලද ණය වලින් ජනිත වන 'දින 1 අලාභය' සේවකයන්ගේ ඉදිරියට ඇති සේවා කාලය හෝ ණය කාලසීමාව යන දෙකෙන් අඩු අගයට සඵල පොළී අනුපාතය භාවිතයෙන් හඳුනා ගනු ලබයි.

(iv) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කෙරෙන ව්‍යුත්පන්න

පොළී අනුපාතික මාරුවීම් හා විදේශ විනිමය ගිවිසුම් ආදී ව්‍යුත්පන්න සමූහය විසින් භාවිතා කරයි. මෙම ව්‍යුත්පන්න සාධාරණ වටිනාකමට වාර්තා කරන අතර, එකී සාධාරණ අගය ධනාත්මක නම් වත්කම් ලෙසද සාධාරණ අගය සෘණාත්මක නම් වගකීම් ලෙසද සැලකෙයි. ව්‍යුත්පන්නවල සාධාරණ අගයේ වෙනස්වීම්, 'ශුද්ධ වෙළඳ ආදායම්' වලට ඇතුළත් වේ.

මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්

මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් ලෙස නම් කෙරෙන හා එසේ නම් කිරීමට සුදුසු වන ව්‍යුත්පන්නයන් හි සාධාරණ අගයෙහි වෙනස්කම් වල සඵල කොටස, මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම් සාධාරණ අගයේ ලාභය අලාභ යටතේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනා ගනු ලැබේ. එසේ සඵල නොවන කොටසකට අදාළ සාධාරණ අගයෙහි කිසියම් ලාභයක් හෝ අලාභයක් ආදායම් ප්‍රකාශයෙහි එක්වරම හඳුනාගනු ලැබේ.

ඉදිරි රැකුම්ගත අයිතම මගින් ලාභය හෝ අලාභයට බලපෑමක් ඇති කෙරෙන කාල සීමාවන් හි දී වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති සමුච්චිත ලාභ සහ අලාභ ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කරනු ලබයි. කෙසේ වුවද, ඉදිරි රැකුම් ගත පුරෝකථන ගනුදෙනුවල ප්‍රතිඵල ලෙස මූල්‍ය නොවන වත්කම් හෝ මූල්‍ය නොවන වගකීමක් හඳුනා ගැනෙන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි කලින් හඳුනා ගන්නා ලද ලාභ හා අලාභ, හිමිකම් කොටස වෙතින් ඉවත්කර වත්කමෙහි හෝ වගකීමෙහි මූලික පිරිවැය ගණනය කිරීමෙහි ඇතුළත් කරනු ලබයි.

ඉදිරි රැකුම් උපකරණයක් කල් ඉකුත් වන විට හෝ විකුණනු ලබන විට හෝ ඉදිරි ගිවිසුමක් තවදුරටත් අදාළ ගිණුම්කරණ නිර්ණායක සඳහා අනුකූල නොවන විට ආදායම් ප්‍රකාශයෙහි පුරෝකථන ගනුදෙනුව හඳුනා ගැනෙන තෙක් ඒ වන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති කිසියම් සමුච්චිත ලාභයක් හෝ අලාභයක් හිමිකම් වෙත රඳවා ගැනෙයි. පුරෝකථන ගනුදෙනුවක් තවදුරටත් සිදුවෙනැයි අපේක්ෂා නොකරන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබ ඇති සමුච්චිත ලාභය හෝ අලාභය, එක්වරම ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කරනු ලබයි.

2.3.2 මූලික උපකරණ වර්ගීකරණය සහ පසුව සිදු කෙරෙන ගණනය කිරීම්

(i) වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම්

වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ වටිනාකමෙහි වෙනස්වීම්, වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/අලාභය යටතේ හඳුනා ගනු ලබයි. ගිවිසුම්වල කොන්දේසි ප්‍රකාර හෝ ගෙවීම් සිදු කිරීමේ අයිතිය ස්ථාපිත වූ විට පොළී හා ලාභාංශ ආදායම් හෝ වියදම් වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/අලාභය යටතේ වාර්තා කෙරෙයි.

වෙළඳාම සඳහා දරා සිටින රාජ්‍ය සුරැකුම්පත් සහ ගනුදෙනු කළහැකි සුරැකුම්පත් මෙම වර්ගීකරණයට ඇතුළත්ය.

(ii) ලාභ හෝ අලාභ මගින් සාධාරණ වටිනාකමක පිහිටුවා ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්

මෙම වර්ගයට අයත් මූල්‍ය, වත්කම් හා මූල්‍ය වගකීම් වූ කළි කළමනාකාරීත්වය විසින් මූලික හඳුනාගැනීමකදී නම් කරන ලද මූල්‍ය වත්කම් හා වගකීම් වන අතර, එසේ නම් කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් 39: මූල්‍ය උපකරණ: හඳුනාගැනීම හා ගණනය කිරීමෙහි ප්‍රතිපාදන අනුව මූල්‍ය උපකරණයෙන් උපකරණයට තීරණය වෙයි.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ වටිනාකමක පිහිටුවා ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වාර්තා කරනුයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි සාධාරණ වටිනාකම යටතේය. සාධාරණ වටිනාකමෙහි වෙනස්වීම් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා වගකීම් මත ශුද්ධ ලාභය හෝ අලාභය යටතේ වාර්තා කෙරෙයි. පොළී ආදායම හෝ පොළී වියදම යටතේ පිළිවෙලින් පොළී ඉපයීම හෝ වියදම් සමුච්චිතවීමේ ඵලදායී පොළී අනුපාතික භාවිතයෙන් වාර්තා වන අතර, ගෙවීම් සිදුකිරීමේ අයිතිය තහවුරු වූ පසු වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ ලාභාංශ ආදායම වාර්තා වෙයි.

(iii) විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන

ගිම්කම් හා ණය සුරැකුම්පත් විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන අතරට අයත් වේ. වෙළඳාම සඳහා දරා සිටින හෝ ලාභ හෝ අලාභ මගින් මගින් සාධාරණ අගයට නම් කළ ආයෝජන ලෙස වර්ගීකරණය නොවුණු ආයෝජන මේ යටතට අයත් වේ. මේ යටතට ගැනෙන ණය සුරැකුම්පත් වනුයේ, නිශ්චිතව නොදක්වන කාලසීමාවක් තුළ රඳවා තබාගෙන ද්‍රවශීලතා අවශ්‍යතා මත හෝ වෙළෙඳපොළ තත්ත්වයන්ගේ වෙනස්වීම් වලට ප්‍රතිචාර ලෙස විකිණිය හැකි ණය සුරැකුම්පත්ය.

සටහන - සමූහය විසින් කිසිදු ණය මුදලක් හෝ ලැබිය යුතු මුදලක් විකිණීම සඳහා පවතින කාණ්ඩය යටතේ නම් කර නොමැත.

මූලික ගණනය කිරීම් වලින් අනතුරුව, විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන සාධාරණ වටිනාකමට ගණනය කරනු ලබයි. විකිණීම සඳහා පවතින ආයෝජන යටතේ ඇති ප්‍රකාශිත වෙළෙඳපොළ මිලක් නොමැති හා සාධාරණ වටිනාකම විශ්වාසදායී ලෙස ගණනය කළ නොහැකි ගිම්කම් කොටස් ආයෝජන පිරිවැයට ගණනය කරනු ලබයි.

විකිණීම සඳහා පවතින ආයෝජන සංචිතයේ ගිම්කම් යටතේ උපලබ්ධි නොවූ ලාභ හා පාඩු සෘජුවම හඳුනා ගැනෙයි. ආයෝජනයක් සිදුකිරීමෙන් අනතුරුව උත්පාදන හා ඊට පෙර ගිම්කම් යටතේ ගණනය කළ සමුච්චිත ලාභ හෝ පාඩු මූල්‍ය ආයෝජනවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය) යටතේ ආදායම් ප්‍රකාශනයෙහි වාර්තා කෙරෙයි. එකම සුරැකුමක් යටතේ ආයෝජන කිහිපයක් සමූහය සතු වූ විට ඒවායෙහි විකිණීමේ කටයුතු පැමිණි පිළිවෙලට සිදු කරනු ලබයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන රඳවා තබා ගෙන ඇති අතර උපයාගන්නා පොළිය, සඵල පොළී අනුපාතික භාවිතයෙන් ලද පොළී ආදායම ලෙස වාර්තා වෙයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන රඳවා ගන්නා අතරතුර උපයනු ලබන ලාභාංශ, ගෙවීම් සිදු කිරීමේ අයිතිය තහවුරු වූ පසුව, ආදායම් ප්‍රකාශනයෙහි 'වෙනත් මෙහෙයුම් ආදායම්' යටතේ වාර්තා කරනු ලැබේ. එවන් අයෝජනයන්හි අගය අඩු වීමෙන් පැන නගින පාඩු, ආදායම් ප්‍රකාශනයෙහි මූල්‍ය ආයෝජන මත අගය හානිකරණය වීමේ අලාභ යටතේ ගණනය කරන අතර, විකිණීම සඳහා පවතින ආයෝජන සංචිතයෙන් ඉවත් කරනු ලැබේ.

(iv) කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන

කල්පිරෙන තෙක් රඳවා ගැනීමට බැංකුවට හැකියාව ඇති හා බැංකුව අදහස් කරන, ස්ථාවර හෝ තීරණය කරන ලද ගෙවීම් සහ ස්ථාවර කල්පිරීමේ කාලසීමා සහිත ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම්, කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන ලෙස සැලකෙයි. මූලික ගණනය කිරීම් වලින් අනතුරුව, කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන සඵල පොළී අනුපාත භාවිතා කර අගය හානිකරණය අඩුකර ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරනු ලබයි.

ක්‍රමක්ෂය පිරිවැය ගණනය කරනු ලබන්නේ සඵල පොළී අනුපාතයෙහි අනෝන්‍ය කොටසක් වන ගාස්තු සහ අත්පත් කර ගැනීමේදී අත්වන කිසියම් වට්ටමක් හෝ අධි මිලක් සහ ගාස්තුවක් සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශනයෙහි පොළී සහ සමාන ආදායම් යටතට ක්‍රමක්ෂය අන්තර්ගත වේ. එවැනි ආයෝජන මගින් උද්ගත වූ හානිකරණ අලාභයන් ආදායම් ප්‍රකාශනයේ 'ණය අලාභ වියදම්' යටතේ හඳුනාගනු ලැබේ.

කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කල් පිරීමට පෙර (ඇතැම් නිශ්චිත වාතාවරණ යටතේ හැරුණු විට) විකිණීමට හෝ ප්‍රති වර්ගීකරණය කිරීමට සමූහය ක්‍රියා කළහොත් සම්පූර්ණ කාණ්ඩයම දෝෂ සහගත වන හෙයින්, එය විකිණීම සඳහා පවතින ආයෝජනයක් ලෙස යළි වර්ගීකරණය කළ යුතු වේ. තවද, ඊළඟ වර්ෂ 2 ඇතුළත කිසිදු මූල්‍ය වත්කමක් කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන ලෙස වර්ග කිරීමට සමූහයට නොහැකි වනු ඇත.

(v) බැංකු වලින් ලැබිය යුතු සහ ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ

සක්‍රීය වෙළඳපලෙහි ප්‍රකාශිත නොවූණු ස්ථාවර හෝ තීරණය කළහැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්, බැංකුවලින් ලැබිය යුතු සහ ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ කාණ්ඩයට අයත් වේ.

මූලික ගණනය කිරීම් වලින් අනතුරුව බැංකුවලින් ලැබිය යුතු ප්‍රමාණ සහ ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ සඵල පොළී අනුපාතික භාවිතා කරමින්, අගය අඩුවීම් සඳහා ප්‍රතිපාදන තබමින් ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරනු ලබයි. ක්‍රමක්ෂය පිරිවැය ගණනය කරනු ලබන්නේ සඵල පොළී අනුපාතිකයෙහි අනෙක් කොටසක් වන ගාස්තු සහ පිරිවැය හා අත්පත්කර ගැනීමේ දී අත්වන කිසියම් වට්ටමක් හෝ අධිමිලක් සහ ගාස්තුවක් සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශනයට 'පොළී සහ සමාන ආදායම්' යටතට ක්‍රමක්ෂය අන්තර්ගත වේ. හානිකරණය මගින් උද්ගත වූ අලාභ ආදායම් ප්‍රකාශයෙහි 'ණය අලාභ' වියදම් යටතේ හඳුනා ගනු ලබයි.

(vi) ප්‍රති මිලදී ගැනීම් සහ ප්‍රති විකිණීම් ගිවිසුම්

අනාගතයේ නිශ්චිත දිනයක ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම යටතේ විකුණන ලද සුරැකුම්පත්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි වාර්තා නොකිරීමක් සිදු නොකරනු ලබයි. මත්දයත්, එම ගිවිසුමෙහි සියලු අවදානම් හා ප්‍රතිලාභ ප්‍රධාන කොට සමූහය විසින් රඳවා ගන්නා බැවිනි. ඊට අදාළව ගිවිසුම මුදල්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනයෙහි මූල්‍ය වගකීමක් වශයෙන්ද සැපයූ සුරැකුම් සහ ප්‍රති මිලදී ගැනීම් ගිවිසුම් මත මූල්‍ය සම පාර්ශ්වයෙහි සමුච්චිත පොළිය වගකීමක් ලෙස සලකා ගනුදෙනුවෙහි ආර්ථික පසුබිම, පිළිබිඹු කරමින් සමූහය විසින් ලද ණයක් ලෙස වාර්තා කරනු ලබයි. විකුණුම් මිල සහ ප්‍රති මිලදී ගැනුම් මිල අතර, වෙනස පොළී වියදම් ලෙස සලකනු ලබන අතර, ගිවිසුමෙහි කාල සීමාව පුරාවට සඵල පොළී අනුපාතයට අනුව එය එකතු වේ.

අනෙක් අතට, අනාගතයේ නිශ්චිත දිනයක යළි විකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගන්නා සුරැකුම්පත්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි නොදක්වයි. උපවිත පොළිය ද ඇතුළත්ව ගෙවන ලද මුදල, මූල්‍ය තත්ත්වය දැක්වෙන ප්‍රකාශනයේ "ණයට ගත් සුරැකුම් සඳහා වන මුදල් සම පාර්ශ්වික සහ නැවත ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම්" යටතේ වාර්තා කර ඇත්තේ ගනුදෙනුවේ ආර්ථික ප්‍රමාණාත්මක භාවය පිළිබිඹු වන

සමූහය විසින් දුන් ණයක් වශයෙනි. මිලදී ගත් මිල සහ යළි විකුණූ මිල අතර ඇති වෙනස ශුද්ධ පොළී ආදායම යටතේ වාර්තා කරන අතර, ගිවිසුමෙහි කාල සීමාව පුරාවට සඵල පොළී අනුපාතයට අනුව එය උපවිත වේ.

(vii) මුදල් හා මුදල් සමාන ඒකකයන්

මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශයෙහි දක්වා ඇති මුදල් හා මුදල් සමාන ඒකකයන්ට අතැති මුදල්, මහ බැංකුව සතු සීමා නොකළ ජංගම ගිණුම් සහ ඉල්ලු විට හෝ තෙමසකින් හෝ ඊට අඩු කාලයකදී කල් පිරීම මත බැංකුවකින් ලැබිය යුතු මුදල් අයත් වේ.

(viii) බැංකුවලට ගෙවිය යුතු දෑ

පරිපාලන සමාගමෙහි බැංකු අයිරා, ඒකක මුදල් ණයට ගැනීම් සහ ප්‍රති මිලදී ගැනීම් මේ යටතට අයත්වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සඵල පොළී අනුපාත ක්‍රමය යොදා ගනිමින් තැන්පතු, ඒවායෙහි ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරනු ලබයි.

(ix) වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ

ඉතුරුම් තැන්පතු හා කාලීන තැන්පතු මීට අයත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුවන සඵල පොළී අනුපාත ක්‍රමය යොදාගනිමින් තැන්පතු, ඒවායෙහි ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරනු ලබයි.

(x) වෙනත් ණය ගැනීම් - නිකුත් කරන ලද ණය සුරැකුම්

දිගුකාලීන අරමුදල් අවශ්‍යතාව මත බැංකුව විසින් ජාත්‍යන්තර බැඳුම්කර (ඇමරිකන් ඩොලර් ඒකක) මගින් ණයට ලබාගන්නා අරමුදල් මින් නියෝජනය වෙයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සඵල පොළී අනුපාත ක්‍රමය යොදා ගනිමින් නිකුත් කළ ණය සුරැකුම්, ඒවායෙහි ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරනු ලබයි. ගෙවියයුතු/ගෙවන ලද පොළී මුදල් ලාභය හෝ අලාභ යටතේ හඳුනාගනු ලබයි.

ශේෂපත්‍ර දිනට පවතින විදේශ මුදල් ඒකකයන්ගේ ගුණාකාරවලින් යුත් ණය සුරැකුම් ඒදිනට පවතින ක්‍රියාකාරී ව්‍යවහාර මුදල් ඒකකයෙහි මධ්‍යම විනිමය අනුපාතිකයට අනුව ක්‍රියාකාරී ව්‍යවහාර මුදල් ඒකකයට පරිවර්තනය කරනු ලබයි.

වාර්තාකරණ දිනට මුදල් ඒකක යළි පරිවර්තනය තුළින් පැන නගින විදේශමය ව්‍යවහාර මුදල් අගයෙහි වෙනස ලාභ හෝ අලාභ යටතේ හඳුනාගනු ලබයි.

2.3.3 මූල්‍ය උපකරණ යළි වර්ගීකරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් - ශ්‍රී.ල.ගි.ප්‍ර. 39 (මූල්‍ය උපකරණ: හඳුනා ගැනීම සහ ගණනය කිරීම) මගින් අවසර ලැබී ඇති පරිදි සමූහය විසින් ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම් 'වෙළඳාම සඳහා දරා සිටින' කාණ්ඩයෙන් ඉවත්කර 'විකිණීම සඳහා පවතින', 'ණය සහ ලැබියයුතු දෑ' හෝ 'කල්පිරීම තෙක් දරා සිටින' කාණ්ඩ යටතේ යළි වර්ගීකරණය කරනු ලැබේ. ඇතැම් අවස්ථානුකූලව, මූල්‍ය වත්කම් 'විකිණීම සඳහා පවතින' කාණ්ඩයෙන් ඉවත්කර 'ණය සහ ලැබියයුතු දෑ', 'වෙළඳාම සඳහා දරා සිටින' හෝ 'කල්පිරෙන තෙක් දරා සිටින' කාණ්ඩ යටතේ යළි වර්ගීකරණය කිරීමටද සමූහයට අවසර ඇත.

මෙසේ යළි වර්ගීකරණය කිරීම, යළි වර්ගීකරණය කරනු ලබන දිනට සාධාරණ වටිනාකමට වාර්තා කරනු ලබන අතර එය නව ක්‍රමක්‍ෂය පිරිවැය බවට පත්වේ.

විකිණීම සඳහා පවතින කාණ්ඩයෙන් ඉවතට ගෙන යළි වර්ගීකරණය කරනු ලබන ස්ථාවර කල්පිරීමේ කාල සීමාවක් සහිත (මූල්‍ය වත්කම් මත) හිමිකම් වල කලින් හඳුනාගත් ලාභයක් හෝ පාඩුවක් වේ නම්, සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් ආයෝජනයෙහි අවශේෂ කාල සීමාව පුරා ලාභ හෝ අලාභ යටතේ ක්‍රමක්‍ෂය කරනු ලැබේ. නව ක්‍රමක්‍ෂය පිරිවැය හා අපේක්‍ෂිත මුදල් ප්‍රවාහ අතර යම් වෙනසක් වේ නම්, එයද සඵල පොළී අනුපාතිකය භාවිත කරමින් වත්කමෙහි අවශේෂ කාල සීමාව පුරා ක්‍රමක්‍ෂය කරනු ලැබේ.

මූල්‍ය වත්කමක් සතුව ස්ථාවර කල්පිරීමේ කාල සීමාවක් නොමැති අවස්ථාවක දී එබඳු මූල්‍ය වත්කමක් විකුණා හෝ ඉවත් කර ඇති විටක ලාභ හෝ අලාභ යටතේ එම ලාභය/අලාභය දක්වනු ලැබේ. එකී වත්කම පසුව භානිකරණය වී ඇතැයි තීරණය කරනු ලැබුවහොත්, හිමිකමෙහි වාර්තා කර ඇති අගය ආදායම් ප්‍රකාශයට නැවත ගෙන යනු ලැබේ.

යම් මූල්‍ය වත්කමක් නුදුරු අනාගතය තෙක් හෝ කල්පිරෙන තෙක් රඳවා ගැනීමේ හැකියාව හා අහිමනය සමූහයට ඇති විටක සමූහය විසින් ණය හා ලැබිය යුතු දෑ යන නිර්වචනයට ගොනු කළ හැකි ව්‍යුත්පන්න නොවූ ගනුදෙනු කළහැකි වත්කමක් 'වෙළඳාම සඳහා දරා සිටින' කාණ්ඩයෙන් ඉවතට ගෙන 'ණය හා ලැබිය යුතු දෑ' කාණ්ඩයට යළි වර්ගීකරණය කළහැකිය. මූල්‍ය වත්කමක් යළි වර්ගීකරණය කර ඇත්නම් හා එකී මුදල් ලැබීම්වල අයකර ගැනීමේ හැකියාව ඉහළ යාම හේතු කොට ගෙන අනාගත මුදල් ලැබීම් පිළිබඳ ඇස්තමේන්තු, සමූහය විසින් ඉහළ නංවන්නේ නම්, එම ඉහළ යාමෙහි බලපෑම තක්සේරුවෙහි වෙනසක් ඇති කළ දින සිට සඵල පොළී අනුපාතිකයට කරනු ලබන ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.

යළි වර්ගීකරණය කිරීම සිදුකරනු ලබන්නේ කළමනාකාරිත්වයේ අහිමනය පරිදි වන අතර, උපකරණයෙන් උපකරණය යන පදනම මත එම තීරණය ගනු ලැබේ.

මූලික හඳුනාගැනීමෙන් පසුව සමූහය විසින් කිසිදු මූල්‍ය උපකරණයක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ කාණ්ඩයට යළි වර්ගීකරණය කරනු නොලබයි. එමෙන්ම මූලික හඳුනාගැනීමේ දී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම්කල යම් මූල්‍ය උපකරණයක් වේ නම්, සමූහය විසින් එබඳු මූල්‍ය උපකරණයක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගය යන කාණ්ඩයෙන් ඉවතට ගැනීම සමූහය විසින් සිදු නොකරනු ලබයි.

2.3.4 මූල්‍ය උපකරණ හඳුනාගැනීම අත්හැරීම

අ) මූල්‍ය වත්කම්

වත්කම් වෙතින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සහිත ගිවිසුම්වල කාලය ඉකුත්වූ විට හෝ මූල්‍ය වත්කම් වෙතින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට, සහ

- හිමිකාරිත්වයේ සියලුම සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ පවරා ඇති විට හෝ
- වත්කම වෙතින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ ලද මුදල් ප්‍රවාහ සැලකිය යුතු ප්‍රමාදයක් නොමැතිව මුළුමනින්ම තෙවන පාර්ශ්වයකට ගෙවීමට බැඳෙන බව සමූහය විසින් සහතික වී ඇති විට මූල්‍ය වත්කම් හඳුනා ගැනීම අත්හරිනු ලැබේ.

(ආ) මූල්‍ය වගකීම්

ගෙවීමට ඇති බැඳීම අවලංගුවීම, කල් ඉකුත්වීම හෝ එම බැඳීමෙන් මුදා හැරීම මත මූල්‍ය වගකීම් අවසන්වූ විට එම මූල්‍ය වගකීම් හඳුනාගැනීම අත්හරිනු ලැබේ.

2.3.5 මූල්‍ය උපකරණවල භානිකරණය

(i) මූල්‍ය වත්කම්වල භානිකරණය

සෑම වාර්තා කරනු ලබන දිනයකදීම සමූහය විසින් යම් මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක් භානිකරණය වූ බවට විෂය මූලික සාක්‍ෂි ඇත්දැයි තක්සේරු කරනු ලබයි. වත්කමක මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සිදුවන සිද්ධියකදී හෝ සිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස අගය අඩු වීම පිළිබඳ විෂය මූලික සාක්‍ෂි ඇති විටදී සහ එහි අලාභ භානියෙන්/භානි වලින් මූල්‍ය වත්කමෙහි හෝ මූල්‍ය වත්කම් සමූහයෙහි තක්සේරු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයට විශ්වසනීයව තක්සේරු කළහැකි බලපෑමක් ඇති විට පමණක් මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක භානිකරණය වී ඇති බවට සලකනු ලබයි.

ණයකරුවකු හෝ ණයකරුවන් කණ්ඩායමක් සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා අත්විඳින බවට හෝ ඔවුන් බංකොලොත් වීමේ හෝ වෙනත් මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට ණය හෝ පොළී හෝ මූලික ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාවයක් ඇති බවට හා හිඟ මුදල් වල වෙනස් වීම් හෝ ණය ගෙවීම් පැහැර හැර සහ සමගාමී ආර්ථික තත්ත්වයන්හිදී තක්සේරු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි මිනිය හැකි අඩු වීමක් පෙන්නුම් කරන දත්ත, අගය අඩු කිරීම් වල විෂය මූලික සාක්ෂි අතරට ඇතුළත් විය හැකිය.

පොදුවේ ගත්විට, 20% ක අඩු වීමක් සමූහය විසින් 'සැලකිය යුතු' ගණයෙහිලා ද මාස 06 ක කාලසීමාව 'දීර්ඝ වූ' ගණයෙහිලා ද සලකනු ලබයි. කෙසේ වුවද, නියමිත වාතාවරණයන් යටතේ මීට වඩා අඩු ප්‍රතිශතයක අඩුවීමක් හෝ කෙටි කාල සීමාවක් වුවද යෝග්‍ය විය හැකිය.

(ii) ක්‍රමාණය පිරිවැයට පවත්වාගෙන යන මූල්‍ය වත්කම් හානිකරණය

ක්‍රමාණය පිරිවැයට පවතින (බැංකුවලින් අයවිය යුතු මුදල්, ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ මෙන්ම කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන වැනි) මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, වෙන් වෙන්ව ගත්විට හෝ සාමූහිකව ගත්විට සැලකිය යුතු මූල්‍ය වත්කම්වල අගය අඩුවීම පිළිබඳ හෝ වෙන් වෙන්ව ගත්විට සැලකිය යුතු නොවන මූල්‍ය වත්කම්වල අගය අඩුවීම පිළිබඳ විෂයය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් පළමුව ඇගයීමක් සිදුකරනු ලබයි. වෙන් වෙන්ව ඇගයීමක් සිදුකරන ලද මූල්‍ය වත්කම්වල අගය අඩුවීමක් සම්බන්ධයෙන් විෂය මූලික සාක්ෂි නොමැති බවට සමූහය තීරණය කරන්නේ නම් එකී වත්කම් සමාන ණය අවදානම් ලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කණ්ඩායමකට ඇතුළත් කර, ඒ සියල්ලම භාණිකරණය පිළිබඳ සාමූහික ඇගයීමකට ලක් කරයි. වෙන් වෙන් වශයෙන් හානිකරණය සම්බන්ධව කළ ඇගයීමේදී හානිකරණය පිළිබඳ අගය අඩුවීම් ඇති බවට හෝ දිගටම පවතින බවට හඳුනාගන්නා මූල්‍ය වත්කම් මෙකී සාමූහික ඇගයීමට යොදා නොගනී.

හානිකරණයක් සිදුවී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්නම්, වත්කමෙහි පවතින අගය සහ තක්සේරු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයෙහි වත්මන් අගය (දැනට ඇති නොවුණු අනාගතයේදී ඇති විය හැකි බවට අපේක්ෂිත ණය පාඩු හැරුණු කොට) අතර වෙනස අනුව එකී අලාභය මනිනු ලබයි. වත්කමෙහි පවතින අගය ගැලපීම් ගිණුමක් මගින් අඩු කරනු ලබන අතර, ආදායම් ප්‍රකාශයෙහි එම අලාභය වාර්තා කරනු ලබයි. හානිකරණයෙන් වන්නා වූ අලාභ ගණනය කිරීමේ අරමුණ සඳහා අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොළී අනුපාතය භාවිතා කරමින් වත්කමෙහි අඩුකළ ධාරණ අගය මත පොළී ආදායම නොකඩවා

උපවින කිරීම සිදුකරයි. 'පොළී සහ සමාන ආදායමෙහි' කොටසක් ලෙස පොළී ආදායම වාර්තා කෙරෙයි. අනාගතයේදී යළි අයකර ගතහැකි බවට යථාර්තවැදී අදහසක් නොමැති විට සහ සියලු පුරුකරණයන් උපලබ්ධිවී ඇති විට හෝ සමූහයට මාරු කර ඇති විට, ණය ඊට අනුබද්ධ ගැලපීම් මගින් ලියා හැරීම සිදුකරනු ලැබේ. පසුකාලීන වර්ෂයක දී හානිකරණය සඳහා අදාළ ගැලපීම් සිදුකිරීමෙන් පසු සිදුවූ සිද්ධියක් නිසා තක්සේරු කරන ලද හානිකරණ පාඩුව ඉහළ යාමක් හෝ පහළ යාමක් සිදුවුවහොත් ගැලපීම් ගිණුම ගලපා මීට පෙර හඳුනාගත් හානිකරණ පාඩුව වැඩිකිරීම හෝ අඩුකිරීම සිදුකරනු ලබයි. අනාගතයේදී ලියාහරින ලද හානිකරණයන් අයකර ගනු ලැබුවහොත් එය 'ණය අලාභ වියදම්' වෙත බැර කරනු ලබයි.

ඇස්තමේන්තු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි වත්මන් අගය මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොළී අනුපාත මත වට්ටම් කරනු ලබයි. යම් ණය මුදලක පොළී අනුපාතය විචලන නම්, හානිකරණ අගය ගණනය කිරීම සඳහා වත්මන් සඵල පොළී අනුපාතය යොදා ගනී. සමූහය විසින් ගනුදෙනු කළහැකි වත්කම්, ණය හා අත්තිකාරම් ලෙස යළි වර්ගීකරණය කර ඇත්නම් හානිකරණ පාඩු ගණනය කිරීම සඳහා යොදා ගන්නේ යළි වර්ගීකරණ දිනයේ දී තීරණය කරනු ලබන නව සඵල පොළී අනුපාතයයි. සුරැකුම් වශයෙන් තබන ලද මූල්‍ය වත්කම්වල ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන වටිනාකමට ගණනය කිරීමේදී එම උකස් තබන ලද දේපළ විකිණීමට හැකි හෝ නොහැකි වුවද, අදාළ මුදල් ප්‍රවාහයෙන් තීරණය වන්නේ එම සුරැකුම් ලබාගැනීමේ හා විකිණීමේ පිරිවැය අඩුකළ වටිනාකමය.

සාමූහික හානිකරණය පිළිබඳ ඇගයීමේ අරමුණ වෙනුවෙන් සමූහයේ අභ්‍යන්තර ණය වර්ගීකරණ ක්‍රමයට අනුව මූල්‍ය වත්කම් කාණ්ඩ ගත කරනු ලබයි. මෙහිදී වත්කම් වර්ගය, ක්ෂේත්‍රය, භූගත පිහිටීම, සුරැකුම් වර්ග, පසුකාලීන ණය ගෙවීම් තත්ත්වය සහ වෙනත් අදාළ සාධක වැනි ණය අවදානම් ලක්ෂණ සැලකිල්ලට ගනු ලබයි.

හානිකරණය පිළිබඳව සාමූහිකව අගයනු ලබන මූල්‍ය වත්කම් කාණ්ඩයක අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කරනුයේ කාණ්ඩයේ වත්කම් වලට සමාන ණය අවදානම් ලක්ෂණ සහිත වත්කම් වල අතීත අලාභ අත්දැකීම් මත පදනම් වෙමිනි. අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි තක්සේරු කළ වෙනස්වීම්, වසරින් වසර නිරීක්ෂණය කළහැකි අන්තචලට, සම්බන්ධ වෙනස්වීම් (විඳිකියා අනුපාත, දේපළ මිල, පාරිභෝගික භාණ්ඩ මිල, ගෙවීම් තත්ත්වයන් හෝ කාණ්ඩයට ඇති වූ අලාභ හා ඒවායේ ප්‍රමාණය දක්වන වෙනත් කරුණු ඇදියේ වෙනස්වීම්) පිළිබිඹු කරයි. තක්සේරු කරන ලද අලාභ හා සත්‍ය අලාභ අත්දැකීම් අතර වෙනස්කම් අවම කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේද හා උපකල්පන නිරතුරුව සමාලෝචනය කෙරෙයි.

සුරැකුම් තක්සේරුකරණය

මූල්‍ය වත්කම් මත අවදානම් අවම කරගැනීමට හැකි අවස්ථාවලදී සමූහය විසින් සම වටිනාකමින් යුත් සුරැකුම් උපයෝගී කරගනු ලබයි. මුදල්, රත්රන්, රාජ්‍ය සුරැකුම් යනාදී විවිධාකාරයෙන් සුරැකුම් පවතී. මෙලෙස සුරැකුම් ලෙස රඳවාගනු ලබන මූල්‍ය වත්කම් ආගණනය කිරීම පිණිස බැංකුව විසින් හැකි තරම් දුරට සක්‍රීය වෙළඳපොළ දත්ත උපයෝගී කරගනු ලබයි.

(iii) විකිණීම සඳහා පවත්නා මූල්‍ය ආයෝජන

විකිණීම සඳහා පවතින ආයෝජනවල ඇතුළත් ණය සුරැකුම්පත් ඇතුළු මූල්‍ය ආයෝජන සම්බන්ධයෙන්, යම් ආයෝජනයක අගය අඩු වී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් සෑම වාර්තාකරණ දිනයකදීම ඇගයීමක් සිදුකරනු ලබයි.

විකිණීමට හැකි යැයි වර්ගකර ඇති ණය උපකරණ සම්බන්ධයෙන් ක්‍රමක්ෂය පිරිවැය පවතින මූල්‍ය වත්කම් වලට සමාන නිර්ණායක මත පදනම්ව භානිකරණය පිළිබඳ විෂය මූලික සාක්ෂි ඇත්දැයි බැංකුව විසින් වෙන් වෙන් වශයෙන් ඇගයීම් කරනු ලබයි. කෙසේ වුවද, අඩු වූ අගය ලෙස වාර්තා වන්නේ ක්‍රමක්ෂය පිරිවැය සහ වත්මන් සාධාරණ අගය අතර වෙනස ලෙස ගණනය වන සමූච්චිත අලාභයෙන් ආදායම් ප්‍රකාශයෙහි මුල් වාර්තා කළ එම ආයෝජනය මත අගය අඩුවීම් අඩුකළ පසු ලැබෙන අගයයි. අනාගත පොළී ආදායම, අඩු කරන ලද පවතින අගය මත පදනම් වන අතර, භානිකරණ අලාභය මැනීමේ අරමුණින් අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් සඳහා යොදාගත් පොළී අනුපාතය භාවිතයෙන් උපචිත කරනු ලැබේ. පොළී ආදායම, පොළී හා සමාන ආදායමෙහි කොටසක් ලෙස වාර්තා වේ. පසුකාලීන කාලසීමාවකදී, ණය උපකරණයේ සාධාරණ වටිනාකම ඉහළ ගියහොත් සහ එම ඉහළ යාම ආදායම් ප්‍රකාශයෙහි අගය අඩුවීමක් වාර්තා වුවාට පසු හටගත් ණය සිද්ධියකට සම්බන්ධ නම්, අගය අඩුවීමේ අලාභය, ආදායම් ප්‍රකාශය හරහා ප්‍රති ගැලපීමක් කරනු ලබයි.

විකිණීම සඳහා පවතින ආයෝජනයක් ලෙස වර්ග කළ හිමිකම් ආයෝජන සම්බන්ධයෙන් ගත්විට ආයෝජනයක සාධාරණ වටිනාකම එහි පිරිවැයට වඩා සැලකිය යුතු හෝ දීර්ඝකාලීන පහත වැටීම්ද විෂය මූලික සාක්ෂි සඳහා ඇතුළත් වේ. මෙහිදී 'සැලකිය යුතු' ලෙස බැංකුව සාමාන්‍යයෙන් අදහස් කරන්නේ 20%ක ප්‍රතිශතයක් වන අතර, 'දීර්ඝකාලීන' ලෙස සලකන්නේ සාමාන්‍යයෙන් මාස 6 කට වඩා වැඩි කාලසීමාවකි. අගය අඩුවීම් පිළිබඳ සලකන විට අත්පත්කර ගැනීමේ පිරිවැය සහ වත්මන් සාධාරණ වටිනාකම අතර වෙනස ලෙස ගණනය කරනු ලබන සමූච්චිත අලාභයෙන්, වෙනත් විස්තීර්ණ ආදායම්හි මින් පෙර වාර්තා කළ එම

ආයෝජනය මත අගය අඩුවීම ප්‍රමාණය අඩුකර, හිමිකම් කාණ්ඩයෙන් ඉවත් කර ආදායම් ප්‍රකාශයෙහි වාර්තා කරනු ලබයි. ආදායම් ප්‍රකාශය හරහා හිමිකම් ආයෝජනය මත වූ භානිකරණ අලාභයන් ප්‍රති ගැලපීම් සිදු නොකෙරෙයි. අගය අඩුවීමෙන් පසු සාධාරණ වටිනාකමෙහි ඉහළයාම් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

(iv) ප්‍රති ගිවිසගත් ණය

ඇප ලෙස ඉදිරිපත් කරන ලද දේපල අයිතිකරුගෙන් ලබාගැනීම වෙනුවට හැකි සෑම අවස්ථාවකදීම ණය ගෙවීමේ ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමට බැංකුව උත්සාහ ගනියි. ආපසු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීම සහ නව ණය කොන්දේසිවලට එළඹීම යනාදිය මීට ඇතුළත් වේ. කොන්දේසි පිළිබඳව යළි ගිවිසගැනීම් වලට එළඹීමෙන් අනතුරුව, කොන්දේසි අලුත් කිරීමට පෙර පැවති මුල් සඵල පොළී අනුපාත අනුව භානිකරණය ගණනය කරන අතර, ගෙවිය යුතුදින ඉකුත් වූ ණය ලෙස එම ණය මුදල තවදුරටත් සලකනු නොලබයි. අදාළ සියලු නිර්ණායක සපුරා ඇති බවට හා ඉදිරි ගෙවීම් සිදු කෙරෙන බවට සහතික වීම පිණිස කළමනාකාරිත්වය විසින් යළි ගිවිසගත් ණය අඛණ්ඩව සමාලෝචනයට බඳුන් කරයි. මෙකී ණය මුල් සඵල පොළී අනුපාතය භාවිතයෙන් වෙන් වෙන්ව හෝ සාමූහික වශයෙන් භානිකරණය පිළිබඳ ඇගයීම්වලට දිගින් දිගටම ලක් කරනු ලබයි.

2.3.6 මූල්‍ය උපකරණ සඳහා ආදායම් හා වියදම් හඳුනාගැනීම

ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලා ඒම හා ආදායම විශ්වසනීය ලෙස ගණනය කිරීමට හැකි මට්ටම දක්වා ආදායම් හඳුනාගනු ලබයි. ආදායම් හඳුනා ගැනීමට ප්‍රථම පහත දැක්වෙන නිශ්චිත හඳුනාගැනීමේ නිර්ණායක සපුරා තිබිය යුතුය.

(i) පොළී හා සමාන ආදායම් සහ වියදම්

ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරන ලද සියලු මූල්‍ය උපකරණ සඳහා හා විකිණීම සඳහා පවතින වත්කම් ලෙස වර්ග කරන ලද පොළී සහිත මූල්‍ය වත්කම් සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම්කළ මූල්‍ය උපකරණ සඳහා පොළී ආදායම හෝ වියදම වාර්තා කරනුයේ සඵල පොළී අනුපාත භාවිතයෙනි. මෙය මූල්‍ය උපකරණයෙන් අපේක්ෂිත ජීව කාලය තුළ හෝ ඊට අඩු කාල සීමාවක් තුළ තක්සේරු කළ ඉදිරි මූල්‍ය ගෙවීම් හෝ ලැබීම් සුදුසු විටකදී මූල්‍ය වත්කමෙහි හෝ වගකීමෙහි පවතින ශුද්ධ අගයට නිශ්චිතව අඩුකරන අනුපාතයයි. මෙම ගණනය කිරීම සඳහා මූල්‍ය උපකරණයෙහි සියලුම ගිවිසුම් ප්‍රකාර කොන්දේසි (උදාහරණ වශයෙන් කලින් ගෙවීමේ විකල්ප) සැලකිල්ලට ගනු ලබන අතර, මූල්‍ය උපකරණයට සෘජුවම සම්බන්ධ හා සඵල පොළී

අනුපාතයෙහි අනන්‍යතා කොටසක් වන කිසියම් ගාස්තු හෝ වර්ධක පිරිවැය මීට ඇතුළත් වන මුත් අනාගත ණය පාඩු මීට අන්තර්ගත නොවේ.

සමූහය විසින් එහි ගෙවීම් හෝ ලැබීම් වල තක්සේරු අගයන් සංශෝධනය කෙරෙයි නම්, මූල්‍ය වත්කම් හෝ වගකීම්හි ධාරණ අගය ද ගලපනු ලබයි. මුල් සඵල පොළී අනුපාත මත පදනම්ව අදාළ ගැලපීම් වලින් පසු ධාරණ අගය ගණනය කෙරෙන අතර, ධාරණ අගයෙහි වෙනස 'වෙනත් මෙහෙයුම් අදායම්' ලෙස වාර්තා කරනු ලබයි. කෙසේ වුවද, ලද මුදලෙහි ඉහළ ගිය අය කර ගැනීම් හැකියාවෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුව විසින් අනාගත මුදල් ලැබීම් පිළිබඳ තක්සේරු පසුව වැඩි කරනු ලබන ප්‍රතිවර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් සඳහා තක්සේරුව වෙනස් කළ දින සිට එම වැඩි කිරීම් වල බලපෑම සඵල පොළී අනුපාතිකයට කළ ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.

හානිකරණ අලාභය හේතු කොට ගෙන මූල්‍ය වත්කමක හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක වාර්තා කළ අගය අඩු වූ විටද, හානිකරණ අලාභය ගණනය කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ වටිම කිරීමට යොදා ගත් පොළී අනුපාතයම භාවිත කරමින් පොළී ආදායම හඳුනාගැනීම සිදු කෙරෙයි.

(ii) ගාස්තු සහ කොමිස් ආදායම

ණය හා සේවා සැපයීම මත උපයන ගාස්තු, එම ආදායම ලබන වර්ෂය තුළ හඳුනා ගැනෙයි.

(iii) වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ආදායම

පොළී ආදායම හැරුණු විට 'වෙළඳාම සඳහා දරා සිටින' මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් සඳහා අදාළ ලාභාංශ වල සහ සාධාරණ වටිනාකමෙහි වෙනස්වීම් මත ඇතිවන සියලුම ලාභ සහ අලාභ වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ආදායමට ඇතුළත්ය.

(iv) ලාභාංශ ආදායම

ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලබයි.

2.4 දේපල, පිරිසත සහ උපකරණ →

වත්කමෙහි පිරිවැය විශ්වසනීය ලෙස ගණනය කළ හැකි නම් සහ වත්කම් හා සබැඳි අනාගත ප්‍රතිලාභ සමූහය වෙත ගලා ඒමේ සම්භාවිතාවයක් ඇති විටක දේපල, පිරිසත සහ උපකරණ පොත්වල හඳුනාගනු ලබයි. වත්කම අත්පත් කර ගැනීමේදී සෘජුවම වැය වන පිරිවැය ද ඇතුළත්ව දේපල, පිරිසත සහ උපකරණ මූලිකව පිරිවැයට ගණනය කරනු ලබයි.

සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි හැරුණු විට දේපල, පිරිසත සහ උපකරණ සඳහා සමූහය විසින් පිරිවැය ආකෘතිය යොදාගනු ලබයි. එමෙන්ම මිලදී ගැනීම හෝ ඉදිකිරීම, සමුච්චිත ක්‍ෂයවීම් හා සමුච්චිත හානිකරණ අලාභ අඩු කරන ලදුව ඒ මත ඇතිවන අමතර වියදම් පිරිවැයට වාර්තා කරනු ලබයි.

සමූහය විසින් සමස්ත සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි කාණ්ඩයටම ප්‍රත්‍යාගණන ආකෘති උපයෝගී කරගනු ලබයි. ප්‍රත්‍යාගණනය කරනු ලබන දිනට වත්කමෙහි සාධාරණ වටිනාකමින් පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ සමුච්චිත හානිකරණ අලාභයන් අඩුකල පසු අගය වන ප්‍රත්‍යාගණිත අගයට එබඳු දේපල පවත්වාගෙන යනු ලබයි. ශේෂපත්‍ර දිනට ඇති සාධාරණ වටිනාකම හා ධාරණ අගය අතර සැලකිය යුතු වෙනසක් නොමැති බව සහතික කරනු වස් වක්‍රීය පදනම මත සමූහයෙහි සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි සෑම තෙවසරකටම වරක් ප්‍රත්‍යාගණනය කරනු ලබයි. වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමේදී ධාරණ අගයෙහි සිදුවන කිසියම් වැඩිවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන අතර, ප්‍රාග්ධන සංචිතය යටතේ හිමිකම්වලට එකතු කිරීම හෝ ආදායම් ප්‍රකාශයට සටහන් කරන ලද එම වත්කමට අදාළ පෙර ප්‍රත්‍යාගණිත අඩුවීමක් ප්‍රතිවර්තනය කිරීම සඳහා යොදාගනු ලබයි.

මෙබඳු ව්‍යාචාරණයක් යටතේ, ඇතිවන ඉහළ යාම පෙර ලියා හැරීමේ අගය දක්වා ආදායමක් ලෙස වාර්තා කරනු ලබයි. ධාරණ අගයෙහි යම් අඩුවීමක් වේ නම්, එය ආදායම් ප්‍රකාශයෙහි වියදමක් ලෙස හඳුනාගත යුතුය. කෙසේ වුවද එම වත්කමට අදාළව ප්‍රාග්ධන සංචිතයෙහි පවතින යම් බැර ශේෂයක් වේ නම් එම අගය තෙක් ප්‍රත්‍යාගණය අඩුවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් වෙත හර කරනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන එම අඩුවීම මගින් ප්‍රාග්ධන සංචිත යටතේ සමුච්චිත හිමිකම් වල අගය අඩුවෙයි. යම් වත්කමකට අදාළව ප්‍රත්‍යාගණන සංචිතයෙහි ඉතිරි වන යම් ශේෂයක් වේ නම්, එය විශ්‍රාම යාම මත හෝ එම වත්කම් ඉවත් කිරීම මත රඳවාගනු ලබන ඉපයීම් වෙත සෘජුවම මාරු කරනු ලබයි.

දේපළ පිරිසත සහ උපකරණ පිරිවැය, ඒවායේ තක්සේරු කළ ඵලදායී ජීවකාලය තුළ අවශේෂ වටිනාකම දක්වා සරළ මාර්ග ක්‍රමය උපයෝගී කරගනිමින්, ක්‍ෂයවීම් ගණනය කර ලාභ/අලාභ යටතේ වාර්තා කරනු ලබයි. ඉඩම් වල ක්‍ෂයවීමක් නොසැලකෙයි. හඳුනාගනු ලැබූ වත්කම් කාණ්ඩවලට අදාළ ක්‍ෂයවීම් අනුපාතික පහතින් දක්වා ඇත.

වත්කම් වර්ගය	වාර්ෂික ක්‍ෂයවීම් අනුපාතිකය
කල් බදු දේපළ	බදු කාල සීමාව තුළදී
සින්තක්කර ගොඩනැගිලි	වාර්ෂිකව 2.5% බැගින්
කාර්යාල හා විවිධ උපකරණ	වාර්ෂිකව 10% බැගින්
මෝටර් වාහන	වාර්ෂිකව 20% බැගින්
පරිගණක දෘඩාංග සහ මෘදුකාංග	වාර්ෂිකව 25% බැගින්
ලී බඩු හා සවිකිරීම්	වාර්ෂිකව 10% බැගින්

සමූහය විසින් පරිහරණය කිරීමට හැකි දින සිට භාවිතයෙන් ඉවත් කරන දිනය දක්වා ක්‍ෂයවීම් ප්‍රතිපාදනය කරයි.

විකුණා බැහැර කිරීමේදී හෝ එය පාවිච්චි කිරීමෙන් අනාගත ප්‍රතිලාභ කිසිවක් අපේක්‍ෂා නොකරන විට දේපළ, පිරිසත හා උපකරණ පොත් වලින් ඉවත් කරනු ලැබේ. වත්කම් ඉවත් කිරීමේදී පැන නගින කිසියම් ලාභයක් හෝ අලාභයක් (වත්කමෙහි ධාරණ අගය සහ බැහැරලීමේ ශුද්ධ අගය අතර වෙනස ලෙස ගණනය කෙරෙයි) එම වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයෙහි 'වෙනත් මෙහෙයුම් ආදායම්' යටතේ හඳුනාගනු ලබයි.

2.5 අස්පාශ්‍ය වත්කම් ->

පරිගණක මෘදුකාංග වල වටිනාකම සමූහයේ අනෙකුත් අස්පාශ්‍ය වත්කම් ගණයට ඇතුළත් කරනු ලබයි. අස්පාශ්‍ය වත්කමක් හඳුනාගනු ලබන්නේ, එහි පිරිවැය විශ්වසනීය ලෙස මැනීමට හැකි විට සහ වත්කමට ආරෝපිත කලහැකි අපේක්‍ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලා ඒම භවය විටකදීය.

වෙන් වෙන්ව අත්පත් කර ගන්නා අස්පාශ්‍ය වත්කම් මුල් වරට හඳුනාගැනීමේදී අගය කරනු ලබන්නේ ඒවායේ පිරිවැයටයි. ව්‍යාපාර සංයෝජනයේදී අත්පත් කර ගත් අස්පාශ්‍ය වත්කම් වල පිරිවැය වනුයේ එසේ අත්පත් කර ගත් දිනට ඒවායේ සාධාරණ වටිනාකමයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව අස්පාශ්‍ය වත්කම් පිරිවැයෙන් සමුච්චිත ක්‍රමක්‍ෂය සහ යම් සමුච්චිත ප්‍රත්‍යාගණන භානිකරණ අලාභයක් අඩුකළ පසු අගයට ඉදිරියට ගෙන යා යුතුයි.

සමූහය අස්පාශ්‍ය වත්කම්වල ඵලදායී ජීවකාලය සීමිත හෝ අසීමිත ද යන්න තක්සේරු කරනු ලබයි. සීමිත ජීව කාලයකින් යුත් අස්පාශ්‍ය වත්කම් ඒවායේ ඵලදායී ජීවකාලය තුළ ක්‍රමක්‍ෂය කරනු ලබයි. සීමිත ජීවකාලයක් ඇති අස්පාශ්‍ය වත්කමක ක්‍රමක්‍ෂය කාලපරිච්ඡේදය සහ ක්‍රමක්‍ෂය, ක්‍රමය අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම සමාලෝචනය කළ යුතුවේ. වත්කම්වල අපේක්‍ෂිත ඵලදායී ජීවකාලයක් හෝ වත්කම් වල අන්තර්ගත අපේක්‍ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ පාරිභෝජන රටාවේ වෙනස්වීම් සඳහා ගිණුම් තබනු ලබන්නේ සුදුසු පරිදි ක්‍රමක්‍ෂය කාලසීමාව හෝ ක්‍රමක්‍ෂය ක්‍රමය වෙනස් කිරීමෙනි. මේවා ගිණුම්කරණ ඇස්තමේන්තු වල වෙනස්කම් වශයෙන් සලකනු ලැබේ. සීමිත ජීවකාලයක් ඇති අස්පාශ්‍ය වත්කම්වල ක්‍රමක්‍ෂය වියදම ආදායම් ප්‍රකාශනයේ අදාළ අස්පාශ්‍ය වත්කම්වල කාර්යයට අනුරූප වියදම් කාණ්ඩය යටතේ හඳුනාගනු ලබයි.

සීමිත ඵලදායී ජීව කාලයකින් යුත් අස්පාශ්‍ය වත්කම්, සමූහයක් සතුව නොපවතී. සමූහයේ පරිගණක මෘදුකාංග වල තක්සේරු කරනු ලැබූ ඵලදායී ජීව කාලය වසර 4 කි. (වාර්ෂිකව 25% බැගින්)

2.6 මූල්‍ය නොවන වත්කම් භානිකරණය ->

සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදීම විලම්බිත බදු වත්කම් හැරුණු විට වත්කමක් භානිකරණය වූ බවට කිසියම් හෝ හැඟවීමක් ඇත්දැයි සමූහය විසින් තක්සේරුවක් කරනු ලබයි. එබඳු හැඟවීමක් ඇත්නම් හෝ වත්කමක් සඳහා වාර්ෂික භානිකරණ පරීක්ෂාවක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නම්, සමූහය විසින් වත්කමෙන් නැවත අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම ඉක්මවයි නම්, එම වත්කම භානිකරණය වී ඇතැයි සලකනු ලබන අතර, වත්කමේ ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම අඩු කරයි.

2.7 සේවක ප්‍රතිලාභ →

2.7.1 නිර්වචන විග්‍රාම ප්‍රතිලාභ සැලසුම්

2.7.1.1 සේවක විග්‍රාම අරමුදල - I

1995 ඔක්තෝබර් 01 දිනට ප්‍රථම බැංකුවට බැඳුණු ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා නිර්වචන විග්‍රාම ප්‍රතිලාභ සැලසුම් ක්‍රමයක් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා වෙනම පාලනය කෙරෙන අරමුදලක් වෙත සාමාජිකයින් විසින් සිය දායකත්වය දැක්විය යුතු වේ. පුරෝකචන ඒකක ණය පිට ගණක තක්සේරු කිරීමේ ක්‍රමයක් භාවිතා කරමින් නිර්වචන විග්‍රාම ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙත වෙනම තීරණය කරනු ලබයි. ජීව ගණක ලාභ හා අලාභ ඒවා ඇතිවන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

නිර්වචන ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනානොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීව ගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචන ප්‍රතිලාභ බැඳීමේහි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචන ප්‍රතිලාභ වගකීමෙහි අගය බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීව ගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විග්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි ඓක්‍යයට, සීමා වෙයි.

ජීව ගණක හා උපදේශන ජීව ගණක පිළිබඳව ඇමෙරිකානු ඇකඩමියේ සාමාජික පියල් එස්. ගුණතිලක මහතා FSA (USA) විසින් 2014 දෙසැම්බර් 31 දිනට නවතම ජීව ගණක ඇගයීමක් සිදුකරන ලදී.

2014 දෙසැම්බර් 31 දිනට යෙදුනු ඇගයීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොළිය/වට්ටම් අනුපාතය වාර්ෂිකව	9.75%
ජීවන වියදම් දීමනාවේ ඉහළයාම වාර්ෂිකව	4.50%
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළයාම වාර්ෂිකව	5.50%

විග්‍රාම අරමුදලෙහි වත්කම් බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන් මගින් වාර්ෂික විගණනයට භාජනය වේ. මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාවද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව බැංකුවේ හෙළිදරුම් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විග්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.

2.7.1.2 අරමුදල් නොයෙදූ විග්‍රාම වගකීම

ජීවගණක ඇගයීම් තක්සේරුව සිදු කළ වහාම අරමුදල් නොයෙදූ අතීත සේවා පිරිවැය වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි. රු. මිලියන 4,258 ක අතීත සේවා පිරිවැය හිඟයක් ජීවගණක ඇගයීම් තක්සේරුවෙහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන අතර, එය මුළුමනින්ම ප්‍රතිපාදනය කර ඇත. අරමුදල් නොයෙදූ විග්‍රාම වගකීමෙහි විස්තර සටහන් අංක 34 (අ) 1 හි දක්වා ඇත.

2.7.1.3 සේවක විග්‍රාම අරමුදල - II

2013 වර්ෂයේ පටන් බලපැවැත්වෙන පරිදි 1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් අනතුරුව බැංකු සේවයට බැඳුණු සේවකයින් වෙනුවෙන් විග්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන ලදී. පාරිතෝෂික ප්‍රතිලාභ හිමිකම් දිගටම පවත්වාගෙන යාමට හෝ නව විග්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඇතුළත්වීමේ අවස්ථාව, සේවක මණ්ඩල සාමාජිකයින් සතුවේ.

බැංකුව විසින් මාසිකව සාමාජිකයාගේ දළ වැටුපින් 12% ක් මෙම යෝජනා ක්‍රමය සඳහා යොදවනු ලබයි. ජීවගණක ඇගයීම් ඇස්තමේන්තුව උපයෝගී කරගනිමින් 2014 වර්ෂයේ ලාභයෙන් රු.මි. 149 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇත.

2.7.1.4 වැන්දඹු හා අනන්ත දරු විග්‍රාම අරමුදල

2013 දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි බැංකුව විසින් සේවක විග්‍රාම අරමුදල 02 හි සාමාජිකයින් වෙනුවෙන් වැන්දඹු හා අනන්ත දරු විග්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන ලදී. බැංකුව විසින් මෙම අරමුදල සඳහා දායක නොවන අතර බැංකු සේවකයින් ඔවුන්ගේ මූලික වැටුපින් 5% ක් මාසිකව දායක මුදල් ලෙස ගෙවනු ලබයි.

2.7.2 විශ්‍රාම පාරිතෝෂික

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඊට පසු බැංකු සේවයට බැඳුණු සේවකයින් හට 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා ගෙවීමේ පනත යටතේ පාරිතෝෂික ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු වන අතර, නොඑසේ නම් ඔවුන්ටද යෝජිත නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඇතුළත් වියහැකිය. එවිට එබඳු සේවකයින් පාරිතෝෂික දීමනා වෙනුවෙන් තමාට ඇති අයිතිය අත් හළ යුතු වේ.

විශ්‍රාම යාම මත නොව වෙනත් අයුරින් සේවය අවසන් කරන ලද අනෙක් සේවකයින්, 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා ගෙවීමේ පනත යටතේ සේවාවසන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබයි මෙහිදී වසර 5 කට වැඩි කාල සීමාවක් සේවය කර ඇති සේවකයින්හට සිය සේවය අවසන් කරන ලද මූල්‍ය වර්ෂයේ අවසන් මාසය සඳහා ගෙවන ලද දළ වැටුප මෙන් මාස 1/2 ක අනුපාතයක් යටතේ අඛණ්ඩ සේවය නියැළුණු සෑම වසරක් වෙනුවෙන්ම පාරිතෝෂික දීමනා ගෙවනු ලබයි.

එබඳු පාරිතෝෂික දීමනා වගකීම් වෙනුවෙන් සමූහය විසින් මාසිකව ප්‍රතිපාදන වෙන් කරන අතර, මෙම අගය බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වෙතින් පිළිබිඹු වෙයි. මෙම ප්‍රතිපාදනයන් ජීවගණක ඇගයීම් මත පදනම්ව සකස් කෙරෙයි. අවසන් වරට ජීවගණක ඇගයීමක් සිදුකරන ලද්දේ 2014 දෙසැම්බර් මස 31 දිනය. පාරිතෝෂික වගකීම් සඳහා බාහිරින් අරමුදල් සපයනු නොලැබේ.

2.7.3 පශ්චාත් සේවා වෛද්‍ය ප්‍රතිලාභ

විශ්‍රාමික සේවකයින් වෙනුවෙන් බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යනු ලබයි. මේ සැලසුම යටතේ ඇති වත්කම් බැංකුවේ සෙසු වත්කම් වලින් ස්වාධීනව පවත්වා ගෙන යනු ලබන අතර, එම අරමුදලෙහි භාරකාර ඔප්පුවෙහි ප්‍රතිපාදන ප්‍රකාර බැංකුවේ කළමනාකාරිත්වය හා සේවකයින් නියෝජනය කරනු ලබන කළමනාකාර/භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කරනු ලබයි.

වරින් වර සිදුකරනු ලබන ජීවගණක නිර්දේශ මත බැංකුවේ කළමනාකාරිත්වය විසින් තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණය බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර සැලසුම් ක්‍රමය වෙත දායක කරනු ලබයි. ඒ අනුව 2014 වර්ෂයේ ලාභයෙන් රු. මිලියන 54 ක් මේ සඳහා ප්‍රතිපාදනය කර ඇත.

2.7.4 නිර්වචිත දායකත්ව සැලසුම

සමූහය විසින් නිර්වචිත දායකත්ව සැලසුමක් ද පවත්වාගෙන යනු ලබයි. නිර්වචිත දායකත්ව සැලසුමක් වෙත දැක්විය හැකි දායකත්වය තීරණය වනුයේ සේවකයින් විසින් බැංකුව වෙත ලබා දෙන සේවයට සමානුපාතික වන අතර, එය 'සේවක මණ්ඩල වියදම්' යටතේ වාර්තා කරනු ලබයි. ගෙවිය යුතු දායකත්ව මුදල්, වගකීමක් ලෙස වාර්තා කරනු ලබයි. බැංකුව විසින් පහත සඳහන් නිර්වචිත දායකත්ව සැලසුම් වෙනුවෙන් දායකවනු ලබයි.

(i) සේවක අර්ථසාධක අරමුදල

බැංකුව හා සේවකයින් විසින් සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අතිකාල දීමනා හැරුණු විට) පිළිවෙලින් 12% ක් හා 8% ක් බැගින් අර්ථසාධක අරමුදලට දායකවනු ලබයි. බැංකුවේ අර්ථසාධක අරමුදල වූ කලී සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අනුමැතිය ලද අරමුදලකි. සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා වාර්ෂිකව 8% ක ප්‍රතිලාභයක් බැංකුව විසින් සහතික කරනු ලබයි.

(ii) සේවක භාරකාර අරමුදල

සමූහය විසින් අතිකාල දීමනා හැර සේවකයින්ගේ මාසික දළ වැටුපෙන් 3% ක් සේවක භාරකාර මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන සේවක භාරකාර අරමුදලට දායක කරනු ලබයි.

2.8 බදු →

2.8.1 ප්‍රවර්තන බදුකරණය

ප්‍රවර්තන වර්ෂය මෙන්ම ඊට පෙර වර්ෂ සඳහා දේශීය ආදායම් බදු කොමසාරිස් වෙත ගෙවිය යුතු හෝ අය කර ගත යුතු ප්‍රමාණයන්ගෙන් ප්‍රවර්තන බදු වත්කම් හා වගකීම් සමන්විත වේ. එම ප්‍රමාණ ගණනය කිරීම සඳහා යොදා ගන්නා ලද බදු අනුපාත හා බදු නීති, ශේෂපත්‍ර දිනට හෝ ඉන් පසුව නීතිගත කර ඇත. ඒ අනුව, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත හා එහි පරිශීෂ්ඨයන්හි ප්‍රතිපාදනයන්ට අනුව වර්ෂයට අදාළ ලාභය මත පදනම්ව බදු සඳහා ප්‍රතිපාදන සලසා ඇත. මේ සඳහා මූල්‍ය ප්‍රකාශයන්හි සටහන් අංක 13 හි දක්වා ඇති අනුපාතයන් යොදා ගෙන ඇත.

2.8.2 විලම්බිත බදුකරණය

වගකීම් ක්‍රමය උපයෝගී කරගනිමින් වාර්තාකරණ දිනට වත්කම් හා වගකීම්වල බදු පදනම සහ මූල්‍ය වාර්තා කිරීමේ අරමුණ පිණිස හඳුනාගන්නා අගය අතර, ඇති සියලුම තාවකාලික වෙනස්වීම් මත විලම්බිත බද්ද සඳහා ප්‍රතිපාදනය කෙරේ.

සියලුම අඩුකළ හැකි තාවකාලික වෙනස්වීම්වලට අදාළ විලම්බිත බදු වත්කම් හඳුනාගෙන ඇත. පාවිච්චි නොකළ බදු අලාභ හා පාවිච්චි නොකළ බදු බැර අයකර ගැනීමට ප්‍රමාණවත් අනාගත බදු වන ලාභ ලැබෙනැයි ගම්‍ය වනතාක් දුරට ඉදිරියට ගෙන ආ පාවිච්චි නොකළ බදු අලාභ සහ පාවිච්චි නොකළ බදු බැර සඳහා විලම්බිත බදු වත්කමක් හඳුනාගත යුතුය.

සෑම වාර්තාකරණ දිනකටම විලම්බිත බදු වත්කමක ධාරණ අගය සමාලෝචනය කරනු ලබන අතර, විලම්බිත බදු වත්කමෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන් කපා හැරීමට උපයෝගී කර ගැනීමේ වාසිය ලැබීමට ප්‍රමාණවත් තරම් බදු වන ලාභ ලැබෙනැයි තවදුරටත් භාව නොවන තෙක් විලම්බිත බදු වත්කමේ ධාරණ අගය අඩු කරනු ලබයි. හඳුනාගනු නොලැබ ඇති විලම්බිත බදු වත්කම් සෑම වාර්තාකරණ දිනකදීම යළි තක්සේරු කරන අතර අනාගත බදු වන ලාභ වලින් විලම්බිත බදු වත්කම් අයකර ගැනීමට ඇති හැකියාව දැන් භව්‍ය වන තාක් දුරට හඳුනා ගනු ලබයි.

වාර්තාකරණ දිනට නීතිගත කර ඇති හෝ ඉන්පසුව බෝහෝ දුරට නීතිගත තත්ත්වයට පත්ව ඇති බදු අනුපාත සහ බදු නීති පදනම් කරගෙන වත්කම් උපලබ්ධි වූ හෝ වගකීම් පියවූ වර්ෂයට උපයෝගී කර ගැනීමට අපේක්ෂිත බදු අනුපාතය මත විලම්බිත බදු වත්කම් හා වගකීම් මනිනු ලැබේ.

2.8.3 මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු (VAT)

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතෙහි 25 ඒ වගන්තිය සහ ඊට එකතුකළ සංශෝධනවලට අනුව, මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු ගණනය කරනු ලබයි.

ආර්ථික ක්‍ෂයවීම් හා සේවක පාර්ශ්වික සඳහා ගලපන ලද මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැංවීමේ බදු හා එකතු කළ අගය මත බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභයෙන් 12% ක් මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු ලෙස ගෙවනු ලබයි.

2.8.4 මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැංවීමේ බදු (NBT)

2014 අංක 10 දරන ජාතිය ගොඩනැංවීමේ බදු (සංශෝධිත) පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැංවීමේ බදු ගණනය කිරීම සිදු වෙයි.

2.9 ප්‍රතිපාදන →

අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස සමූහය හමුවේ ප්‍රවර්තන බැඳීමක් (නෛතික හෝ සම්මුතික) ඇති විට හා එකී බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ වලින් යුතු සම්පත් පිටතට ගලා යාම අවශ්‍ය වීම භව්‍ය වන විටක සහ බැඳීම් ප්‍රමාණයෙහි විශ්වසනීය ඇස්තමේන්තුවක් කළ හැකි විටකදී ප්‍රතිපාදන හඳුනාගනු ලබයි. කිසියම් ප්‍රතිපාදනයකට අදාළ වියදම්, ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබන්නේ කිසියම් ප්‍රතිපූරණයක් වේ නම් එය අඩු කිරීමෙන් අනතුරුවය.

2.9.1 වංචා සහගතව මුදල් ආපසු ගැනීම් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන

2014 දෙසැම්බර් 31 දිනට හඳුනාගනු ලැබූ වංචා සහගත මුදල් ආපසු ගැනීම්වලට අදාළ මුළු වටිනාකම රු. මිලියන 26.53 ක් විය. රු. මිලියන 7.02 ක ප්‍රතිපාදන මේ වනවිටත් ගිණුමෙහි පවතී.

2.10 අසම්භාව්‍ය වගකීම →

අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රවර්තන බැඳීම නිරවුල් කිරීමේදී සම්පත් පිටතට ගලා යාමක් සිදුවියැයි අපේක්ෂිත අවස්ථාවක සහ අදාළ අනපේක්ෂිත එක් සිදුවීමක් හෝ සිදුවීම් ගණනාවක් සිදුවීම මත සම්පත් පිටතට ගලා යාමක් සිදුවියැයි අපේක්ෂා කරයි නම් ඒ සඳහා ප්‍රතිපාදන සිදුකරනු ලබයි.

2.11 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් →

වාර්තාකරණ කාල සීමාව අවසානයේ සිට නිකුත් කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශ අනුමත කරන දින අතර, කාල සීමාවේදී සිදුවන ඕනෑම සිදුවීමකට අදාළ හෙළි කිරීම් සමූහය විසින් යාවත්කාලීන කරනු ලබන අතර, වාර්තාකරණ කාල සීමාව අවසානයේදී පැවති තත්ත්වයන් පිළිබඳ සාක්ෂි සපයයි.

2.12 විදේශ මුදල් ගනුදෙනු →

ගනුදෙනු සිදු වූ දිනවලදී පැවති විනිමය අනුපාත භාවිතා කරමින්, විදේශ මුදල් ගනුදෙනු, ක්‍රියාකාරී ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලබයි. ශේෂපත්‍ර දිනට විදේශමය ව්‍යවහාර මුදලින් දැක්වෙන මූල්‍ය වත්කම් හා වගකීම් වාර්තාකරණ දිනට පවතින විනිමය අනුපාතය යොදාගනිමින් ශ්‍රී ලංකා රුපියල් වලට යළි පරිවර්තනය කරනු ලබයි. මූල්‍ය අයිතම පියවීම මත හෝ මුලින් වාර්තා කළ අනුපාතයකට වඩා වෙනස් අනුපාත වලට මූල්‍ය අයිතම පරිවර්තනය මත පැන නගින සියලුම විනිමය වෙනස්කම්, එකී වෙනස්කම් පැන නගින කාලපරිච්ඡේදය තුළ ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගනු ලැබෙයි.

ඓතිහාසික පිරිවැය මත විදේශමය ව්‍යවහාර මුදලින් මනිනු ලබන මූල්‍ය නොවන අයිතම ගනුදෙනු සිදුකළ දින වලදී වූ විනිමය අනුපාතිකය භාවිතා කරමින් පරිවර්තනය කරනු ලබයි. සාධාරණ අගයට විදේශමය ව්‍යවහාර මුදලින් මනිනු ලබන මූල්‍ය නොවන අයිතම, පරිවර්තනය කරනු ලබන්නේ සාධාරණ අගය නිශ්චය කළ දිනට පැවති විනිමය අනුපාතිකය යොදා ගනිමිනි.

විදේශ මුදල් බැංකු ඒකකයෙහි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය එකී කාලසීමාව තුළ පැවති මධ්‍යම විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරනු ලබයි.

2.13 මුදල් ප්‍රවාහ ප්‍රකාශය →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක (LKAS 7) අනුව මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරනු ලැබ ඇත්තේ වක්‍ර ක්‍රමය පදනම් කර ගෙනය. මුදල් හා මුදල් වලට සමානයන්, කිසියම් මුදල් ප්‍රමාණයන්ට පහසුවෙන් පරිවර්තනය කළ හැකි, කෙටි කාලීන, ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු ආයෝජනවලින් සමන්විත අතර, වටිනාකම වෙනස්වීමේ නොසැලකිය යුතු තරම් වන අවදානමකට බඳුන් වෙයි. අතැති මුදල්, බැංකු වල තැන්පත් කර ඇති මුදල් ශේෂයන් හා කෙටි දැනුම්දීමකින් ලබා ගත හැකි මුදල්, මුදල් හා මුදල් සමානයන්ට අයත් වේ.

2.14 අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශය →

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ. මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශය සඳහා පිටු අංක 160 වෙත යොමු වන්න.

2.15 තැන්පතු සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය →

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය මත පදනම්ව අදාළ වන ව්‍යවස්ථාපිත අනුපාතිකය වන 0.10% ක් ලෙස, බැංකුව විසින් යෝග්‍ය තැන්පතු පදනම මත රක්ෂණ වාරිකය ගණනය කරයි. රක්ෂණ නියාමන මගින් දක්වා ඇති පරිදි සෑම කාර්තුවක් අවසානයේ සිටම දින 15 ක කාල සීමාවක් ඇතුළත අදාළ වාරිකය බැංකුව විසින් ගෙවා ඇත.

2.16 ආයෝජන අරමුදල් ගිණුම →

2011 රජයේ අයවැය අනුව, 2011 ජනවාරි 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු සඳහා ගණනය කරන ලද ලාභයෙන් 8% කට සමාන මුදලක්ද, ආදායම් බදු පෙර ලාභයෙන් 5% කට සමාන මුදලක්ද, ආයෝජන අරමුදල් ගිණුමට මාරු කිරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි යොමු අංක 08/17/800/0014/02 දරන විධානය අනුව 2014 ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක පරිදි මෙම අරමුදලෙහි මෙහෙයුම් නවත්වන ලදී. ඒ අනුව මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු සඳහා ගණනය කරන ලද ලාභයෙන් 8% කට සමාන ප්‍රමාණයක් 2014 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආයෝජන අරමුදල් ගිණුම මාරු කිරීම අවශ්‍ය නොවේ. එමෙන්ම ආදායම් බදු පෙර ලාභයෙන් 5% කට සමාන ප්‍රමාණයක් 2014 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආයෝජන අරමුදල් ගිණුමට මාරු කිරීම අවශ්‍ය නොවේ. ඒදිනට ආයෝජන අරමුදල් ගිණුමේ ශේෂය රඳවා ගත් ඉපයීම් වෙත මාරු කරනු ලැබිණි.

2.17 වගා රක්ෂණ අයබදු (CIL) →

2013 අංක 12 දරන මුදල් පනතේ 14 වන වගන්තියෙහි ප්‍රතිපාදන ප්‍රකාර වගා රක්ෂණ අයබද්ද 2013 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වාදෙනු ලැබූ අතර, ජාතික රක්ෂණ භාරකාර අරමුදලට ගෙවිය යුතු වේ. දැනට බදු පෙර ලාභයෙන් 1% ක ප්‍රතිශතයක් වගා රක්ෂණ අයබදු ලෙස ගෙවිය යුතුය.

2.18 නිකුත් කරන ලද මුත් වාර්තාකරණ දිනට තවම බල නොපැවැත්වෙන ප්‍රමිතීන් ->

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කර ඇති පහත සඳහන් ශ්‍රී ලංකා වාර්තාකරණ ප්‍රමිතීන්, බැංකුව හා සමූහය විසින් දැනට උපයෝගී කර ගනු ලබන ගිණුම්කරණ ප්‍රතිපත්ති මත බලපැවැත් ඇති කළහැකි අතර, අනාගත මූල්‍ය ප්‍රකාශන කෙරෙහි ද බලපැවැත් ඇති කළ හැකිය.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9) 'මූල්‍ය උපකරණ වර්ගීකරණය හා ගණනය කිරීම'

ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 මගින් මූල්‍ය උපකරණ ව්‍යාපෘතියෙහි සියලුම අදියර පිළිබිඹු කෙරෙන අතර, එමගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 39 මූල්‍ය උපකරණ: වර්ගීකරණය හා ගණනය කිරීම ආදේශනය කෙරෙයි. මෙම ප්‍රමිතිය මගින් වර්ගීකරණය, ගණනය කිරීම, හානිකරණය හා ඉදිරි රැකුම් ගිණුම්කරණය සම්බන්ධයෙන් නව වාර්තාකරණ අවශ්‍යතා හඳුන්වා දෙනු ලැබෙයි. 2018 ජනවාරි 01 දින හෝ ඉන් පසුව ඇරඹෙන මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 බල පැවැත්වෙන අතර, මේදිනට එය භාවිතයට ගැනීමට අවසර ඇත. ප්‍රත්‍යාවේක්ෂණ භාවිතයක් වන මුත් පසුගිය වර්ෂවල තොරතුරු ලබා ගැනීම අනිවාර්ය නොවේ. ශ්‍රී ල.මු.වා.ප්‍ර. 9 භාවිතයට ගැනීම මගින් සමූහයේ මූල්‍ය උපකරණවල වර්ගීකරණය හා ගණනය කිරීම කෙරෙහි බලපැවැත් ඇති කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 14)

විලම්බිත ගිණුම් ශේෂයන් සිය මූල්‍ය ප්‍රකාශනයන්හි දැනටමත් හඳුනාගනු ලබන ශ්‍රී ල.මු.වා.ප්‍ර.මිතීන් පළමු වරට උපයෝගී කරගනු ලැබූ ආයතන සඳහා මෙම ප්‍රමිතියෙහි විෂය පථය සීමා වේ. එබැවින් ශ්‍රී ල.මු.වා.ප්‍ර. දැනටමත් භාවිතා කරන විධිමත් අනුපාතික සහිත ආයතනවල මූල්‍ය ප්‍රකාශනයන් හෝ එවන් ශේෂයන් වාර්තා නොකරනු ලබන ආයතනවල මූල්‍ය ප්‍රකාශනයන් වෙත මෙම ප්‍රමිතිය මගින් බලපැවැත් ඇති නොවේ. 2016 ජනවාරි 01 වන දින හෝ ඉන් පසුව ඵලඹෙන මූල්‍ය වර්ෂ සඳහා මෙම ප්‍රමිතිය බල පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.වා.ප්‍ර. 15)

'ගනුදෙනුකරුවන් සමග පවතින ගිවිසුම් මත ආදායම'

ශ්‍රී ල.මු.වා.ප්‍ර. 15 මගින් කොපමණ ආදායමක් කෙදිනට වාර්තා කළ යුතුද යන්න තීරණය කිරීම පිණිස විස්තීර්ණ රාමුවක් ස්ථාපිත කෙරෙයි. ඒ මගින් ශ්‍රී ල.ගි.ප්‍ර. 18 - 'ආදායම', ශ්‍රී ල.ගි.ප්‍ර. 11 - 'ඉදි කිරීම් ගිවිසුම්' සහ අයි.එෆ්.ආර්.අයි.සී. - 13 'පාරිභෝගික පක්ෂපාත වැඩසටහන්' යනාදී ආදායම වාර්තා කිරීමේ දැනට ක්‍රියාත්මක උපදෙස් ආදේශනය වෙයි. 2017 ජනවාරි 01 දින හෝ ඉන් පසුව ඵලඹෙන මූල්‍ය වර්ෂ සඳහා මෙම ප්‍රමිතිය බල පැවැත්වෙයි.

මෙකී ප්‍රමිතීන් බල පැවැත්වෙන කල්හි, බැංකුව හා සමූහය විසින් ඒවා අනුගමනය කරනු ඇත. සවිස්තරාත්මක සමාලෝචනයක් සම්පූර්ණ කිරීමට ඉදිරියේදී නියමිත බැවින් මෙම මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කරනු ලබන දිනට මූල්‍ය බලපෑම නිශ්චිතවම ඇස්තමේන්තු කළ නොහැක.

3. දළ ආදායම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
පොළී ආදායම	74,022,734	64,247,818	74,656,751	65,066,567
ගාස්තු හා කොමිස් ආදායම	356,092	228,056	356,173	228,142
වෙළෙඳාම් කටයුතුවලින් ශුද්ධ ලාභය/(අලාභය)	1,904,725	857,079	1,970,243	1,137,997
මූල්‍ය ආයෝජනවලින් ශුද්ධ ලාභය (අලාභය)	1,349,348	-	1,349,348	-
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	257,513	240,089	240,686	238,215
දළ ආදායම	77,890,413	65,573,042	78,573,202	66,670,921

4. ශුද්ධ පොළී ආදායම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000

4. (අ) පොළී ආදායම →

මුදල් හා මුදල් සමානයන්	7,733	2,713	7,733	2,713
බැංකුවල ඇති තැන්පතු	367,562	419,301	367,562	419,301
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	11,819	-	11,819
වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම්	783,859	712,171	783,894	712,171
ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ - බැංකු	688,532	1,341,428	702,305	1,382,585
ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	22,276,769	21,749,970	22,277,006	21,750,759
කල්පිරීම දක්වා දරා සිටින මූල්‍ය ආයෝජන	49,898,278	40,010,417	50,518,251	40,787,220
මුළු පොළී ආදායම	74,022,734	64,247,818	74,656,751	65,066,567

4. (ආ) පොළී වියදම් →

වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	41,500,097	49,416,240	41,500,097	49,416,240
වෙනත් ණය	11,142,391	4,724,935	11,495,895	4,872,226
නිකුත් කරන ලද ණය සුරැකුම්පත්	-	-	-	-
වෙනත්	-	-	-	522,821
මුළු පොළී වියදම්	52,642,488	54,141,176	52,995,992	54,811,288
ශුද්ධ පොළී ආදායම	21,380,246	10,106,642	21,660,759	10,255,279

4. ශුද්ධ පොළී ආදායම (සම්බන්ධයි) →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
4. (ඇ) රජයේ සුරැකුම්පත්වලින් ලත් ශුද්ධ පොළී ආදායම →				
පොළී ආදායම	50,682,137	40,722,587	51,302,145	41,541,336
(අඩු කළා): පොළී වියදම්	-	-	383,512	670,112
ශුද්ධ පොළී ආදායම	50,682,137	40,722,587	50,918,633	40,871,224

4. (ඇ) ද්විතියික වෙළෙඳපළ ගනුදෙනු වන රජයේ සුරැකුම්පත් සඳහා රඳවාගත් බදු වලට හිමි නාම මාත්‍ර බදු බැර →

2006 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් බදු පනතෙහි 137 වන වගන්තිය ප්‍රකාර රජයේ සුරැකුම්පත් මගින් සිදුකරන වෙළෙඳපොළ ගනුදෙනු වලින් උපයන පොළී ආදායමින් 1/9 ක කොටසකට සමාන නාම මාත්‍ර බදු බැර සඳහා හිමිකම් සමූහය වෙත ඇත.

ඒ අනුව රජයේ සුරැකුම්පත් මගින් සිදු කරන ද්විතියික වෙළෙඳපළ ගනුදෙනුවලින් සමූහය උපයන ශුද්ධ ආදායම මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අතර, එහි ප්‍රතිඵල ලෙස නාම මාත්‍ර බදු බැර බැංකුව සඳහා රු. මිලියන 4,200 ක්ද (2013 රු. මිලියන 3,454) සමූහය සඳහා රු. මිලියන 4,228 (2013 රු. මිලියන 3,469) ක්ද වේ.

4. (ඉ) ලැබිය යුතු නාම මාත්‍ර බදු →

අයකර ගතහැකි මුදල් අඩු කිරීමෙන් අනතුරුව ලැබිය යුතු නාම මාත්‍ර බදු ප්‍රමාණය, මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 30 හි දක්වා ඇත.

5. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ගාස්තු හා කොමිස් ආදායම	356,092	228,056	356,173	228,142
ගාස්තු හා කොමිස් වියදම	(70,056)	(33,016)	(72,035)	(34,124)
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	286,036	195,040	284,138	194,018
උපයන ලද්දේ				
ණය	283,376	174,554	283,376	174,554
කාඩ්පත්	(30,088)	(3,346)	(30,088)	(3,346)
වෙනත්	32,749	23,832	30,851	22,810
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	286,036	195,040	284,138	194,018

6. වෙළෙඳාම් කටයුතුවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
විදේශ විනිමය				
බැංකුවලින්	-	-	-	-
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන්	73,881	79,006	73,881	79,006
පොළී අනුපාත - වෙළෙඳපළ ගැලපීම් ලාභ/(අලාභ) හා වෙනත්	849,034	504,999	914,552	785,917
හිමිකම් - වෙළෙඳපළ ගැලපීම් ලාභ/(අලාභ) හා වෙනත්	981,810	282,475	981,810	282,475
වෙනත් - පොළී අනුපාතික හුවමාරු	-	(9,401)	-	(9,401)
එකතුව	1,904,725	857,079	1,970,243	1,137,997

7. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම්කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම්කළ මූල්‍ය වත්කම් මත ලාභ/අලාභ	-	-	-	-
එකතුව	-	-	-	-

8. මූල්‍ය ආයෝජනයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
විකිණීම සඳහා පවතින වත්කම්				
ණය සුරැකුම් පත්	-	-	-	-
හිමිකම්	1,349,348	-	1,349,348	-
වෙනත්	-	-	-	-
එකතුව	1,349,348	-	1,349,348	-

සටහන - අ

2011 වර්ෂයේ දී මුළුමනින්ම හානිකරණය කළ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ මූල්‍ය ආයෝජනය (රු. 1,136,500,000/-) 2014 වර්ෂය තුළදී මුළුමනින්ම යළි අයකරගනු ලැබිණි.

9. වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ) →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
දේපල, පිරිසත හා උපකරණ විකිණීමෙන් ලත් ලාභ	9,631	2,119	9,631	2,119
විදේශ විනිමය ප්‍රත්‍යාගණනයෙන් ලත් ලාභ/(අලාභ)	(21,965)	32,059	(21,965)	32,059
හිමිකම් - ලාභාංශ ආදායම	173,979	156,313	159,026	156,313
වෙනත්	95,869	49,597	93,995	47,723
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	257,513	240,089	240,686	238,215

10. ණය හා වෙනත් අලාභ සඳහා හානිකරණය →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ණය හා ලැබිය යුතු දෑ				
වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් {සටහන 23 (අ)}	3,475,695	1,380,003	3,475,695	1,380,003
එකතුව	3,475,695	1,380,003	3,475,695	1,380,003

11. සේවක මණ්ඩල වියදම් →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වැටුප් සහ ප්‍රසාද දීමනා	3,464,219	3,077,458	3,478,526	3,109,215
දායකවීම - සේවක අර්ථසාධක අරමුදල	258,515	237,093	259,152	237,346
දායකවීම - සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල	64,593	59,328	64,752	59,391
දායකවීම - සේවක විශ්‍රාම අරමුදල - I (සටහන 11 (අ) හා 34(අ) 1)	641,919	592,759	642,500	593,325
දායකවීම - සේවක විශ්‍රාම අරමුදල - II (සටහන 11 (ආ))	149,025	118,274	149,038	118,274
විශ්‍රාම පාරිභෝගිකය (සටහන 34(අ) 3)	44,916	19,207	45,346	20,000
විශ්‍රාමික සේවක වෛද්‍යාධාර යෝජනා ක්‍රමය (සටහන 34(අ) 2)	53,850	-	53,850	-
වෙනත්	120,334	104,587	120,819	86,645
එකතුව	4,797,371	4,208,706	4,813,983	4,224,196

11. සේවක මණ්ඩල වියදම් (සම්බන්ධයි) →

11 (අ) සේවක විශ්‍රාම වැටුප් අරමුදල - 1 සඳහා ප්‍රතිපාදන →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	641,919	592,759	642,500	593,325

ඇ.එ.ජ. ජීවගණක සංගමයෙහි අධිසාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2014.12.31 දින ජීවගණක ඇගයීම සිදුකරන ලදී. {සටහන් අංක 34 (අ)}

11. (ආ) සේවක විශ්‍රාම වැටුප් අරමුදල - 11 සඳහා ප්‍රතිපාදන →

2013 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන පරිදි 1995.10.01 දින හෝ ඉන් පසුව සේවයට බැඳුණු සේවකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන ලදී.

12. වෙනත් වියදම් →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
අධ්‍යක්ෂ මණ්ඩල පාරිශ්‍රමිකයන්	1,879	1,301	2,029	1,436
විගණක පාරිශ්‍රමිකයන්	3,090	3,942	3,379	4,121
වෘත්තීය හා නීති වියදම්	23,755	13,715	23,755	13,715
දේපල, පිරිසහ හා උපකරණවල ක්‍ෂයවීම්	253,024	284,163	253,205	284,380
බදු දේපල ක්‍රමක්‍ෂය	7,228	7,228	7,228	7,228
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්‍ෂය	43,279	42,546	43,357	42,625
භාණ්ඩාගාරයට ගෙවූ විශේෂ ගාස්තු {සටහන 30 (අ)}	1,333,333	-	1,333,333	-
කාර්යාල පරිපාලන හා ආයතනික වියදම්	2,286,006	2,128,062	2,257,701	2,100,124
වෙනත්	445,376	425,975	445,376	425,975
එකතුව	4,396,971	2,906,932	4,369,365	2,879,603

13. ආදායම් බදු වියදම් →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ප්‍රවර්තන බදු වියදම්				
ප්‍රවර්තන වර්ෂයේ බදු වියදම්	3,479,237	1,074,842	3,584,072	1,114,069
පසුගිය වර්ෂ සඳහා (අධි)/උණ වෙන් කිරීම්	-	-	-	7,510
විලම්බිත බදු වියදම්				
තාවකාලික වෙනස්වීම් {යොමුව සටහන 13 (අ)}	126,304	20,112	126,204	19,858
එකතුව	3,605,541	1,094,954	3,710,276	1,141,437
සඵල බදු අනුපාතිකය	34.43%	48.05%	34.47%	42.76%
සඵල බදු අනුපාතිකය (විලම්බිත බදු හැර)	33.22%	47.17%	33.30%	42.02%

13. (අ) බදු වියදම් සැසඳුම →

බදු පෙර ලාභය	10,472,146	2,278,764	10,763,898	2,669,243
වර්ෂය සඳහා ආදායම් බදු (ගිණුම්කරණ ලාභය මත 28%)	2,932,201	638,054	3,013,891	747,388
එකතුකළා: බදු කටයුතු සඳහා අඩුකළ නොහැකි වියදම් මගින් බදු සඳහා ඇතිවූ ප්‍රතිඵල	2,633,136	1,195,472	2,656,567	1,125,656
අඩුකළා: බදු කටයුතු සඳහා අඩුකළ හැකි වියදම් මගින් බදු සඳහා ඇතිවූ ප්‍රතිඵල	2,086,100	758,684	2,086,386	758,975
වර්ෂය සඳහා බදු වියදම	3,479,237	1,074,842	3,584,072	1,114,069

13. (අ) ආදායම් බදු වියදම් (සම්බන්ධයි) →

13 (ආ) ආදායම් ප්‍රකාශයට ගලපන ලද විලම්බිත බදු සකස්වී ඇත්තේ පහත පරිදිය: →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
විලම්බිත බදු වත්කම්	37,511	3,870	37,611	4,124
විලම්බිත බදු වගකීම්	163,815	23,982	163,815	23,982
ආදායම් ප්‍රකාශයට ගලපනලද විලම්බිත බදු වියදම/(බැර)	126,304	20,112	126,204	19,858

14. කොටසක ඉපයුම් →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
සාමාන්‍ය කොටස්හිමිකරුවන් සඳහා වන ශුද්ධ ලාභය	6,866,605	1,183,810	7,053,622	1,527,806
තනුක/අඩුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් කරනලද ගැලපීම්	-	-	-	-
සාමාන්‍ය කොටස්හිමිකරුවන්ට බෙදාහරින ලද ශුද්ධ ලාභය තනුක ගැලපීම්වලින් පසු	6,866,605	1,183,810	7,053,622	1,527,806
කොටසක මූලික ඉපයුම් සඳහා හරින මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	320,000	320,000	335,000	335,000
කොටසක තනුක ඉපයුම් සඳහා හරින මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	320,000	320,000	335,000	335,000
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)	21.46	3.70	21.06	4.56
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)	21.46	3.70	21.06	4.56

15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය →

15. අ. බැංකුව - 2014 →

	වෙළඳාම සඳහා දරා සිටින	කල්පිරෙන තෙක් දරා සිටින	ක්‍රමයෙන් පිරිවැය	විකිණීම සඳහා පවතින	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද	ඉදිරි ගිවිසුම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
වත්කම්							
මුදල් හා මුදල් සමානයන්	-	-	1,926,594	-	-	-	1,926,594
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	-	-	9,645,621	-	-	-	9,645,621
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	2,879,931	2,879,931
වෙළඳාම සඳහා දරා සිටින අනෙකුත් මූල්‍ය වත්කම්	7,431,458	-	-	-	-	-	7,431,458
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	6,534,102	-	-	-	6,534,102
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	216,162,152	-	-	-	216,162,152
මූල්‍ය ආයෝජනයන්	-	510,341,337	-	4,036,955	-	-	514,378,292
මූල්‍ය වත්කම් එකතුව	7,431,458	510,341,337	234,268,469	4,036,955	-	2,879,931	758,958,150

	වෙළඳාම සඳහා දරා සිටින	සාධාරණ අගයට නම් කරන ලද	ක්‍රමයෙන් පිරිවැය	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද	ඉදිරි ගිවිසුම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	-	-	90,150	-	-	90,150
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	554,060,312	-	-	554,060,312
වෙනත් ණය ගැනීම්	-	-	191,102,124	-	-	191,102,124
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	-	-	-	-	-
මූල්‍ය වගකීම් එකතුව	-	-	745,252,587	-	-	745,252,587

15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි) →

15. ආ. බැංකුව - 2013 →

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	කල්පිරෙන තෙක් දරා සිටින රු. '000	ක්‍රමාකාර පිරිවැය රු. '000	විකිණීම සඳහා පවතින රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි ගිවිසුම් රු. '000	එකතුව රු. '000
වත්කම්							
මුදල් හා මුදල් සමානයන්	-	-	1,546,221	-	-	-	1,546,221
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	-	-	11,298,360	-	-	-	11,298,360
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	5,118,615	5,118,615
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	13,808,239	-	-	-	-	-	13,808,239
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	7,550,509	-	-	-	7,550,509
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	158,869,826	-	-	-	158,869,826
මූල්‍ය ආයෝජන	-	432,465,113	-	2,926,082	-	-	435,391,195
මූල්‍ය වත්කම් එකතුව	13,808,239	432,465,113	179,264,916	2,926,082	-	5,118,615	633,582,965

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ක්‍රමාකාර පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි ගිවිසුම් රු. '000	එකතුව රු. '000
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	-	-	126,989	-	-	126,989
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	501,889,688	-	-	501,889,688
වෙනත් ණය ගැනීම්	-	-	120,433,536	-	-	120,433,536
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	-	-	-	-	-
මූල්‍ය වගකීම් එකතුව	-	-	622,450,213	-	-	622,450,213

15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි) →

15. ඇ. සමූහය - 2014 →

	වෙළඳාම සඳහා දරා සිටින	කල්පිරෙන තෙක් දරා සිටින	ක්‍රමයෙන් පිරිවැය	විකිණීම සඳහා පවතින	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද	ඉදිරි ගිවිසුම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
වත්කම්							
මුදල් හා මුදල් සමානයන්	-	-	1,930,527	-	-	-	1,930,527
මහ බැංකුව වෙනුකි ශේෂයන්	-	-	167	-	-	-	167
බැංකුවල ඇති තැන්පතු	-	-	9,645,621	-	-	-	9,645,621
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	2,879,931	2,879,931
විකිණීම සඳහා දරා සිටින අනෙකුත් මූල්‍ය වත්කම්	11,555,186	-	-	-	-	-	11,555,186
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	6,534,102	-	-	-	6,534,102
ණය සහ ලැබිය යුතු දෑ - අනිකුත් ගනුදෙනුකරුවන්	-	-	216,164,238	-	-	-	216,164,238
මූල්‍ය ආයෝජනයන්	-	513,709,164	-	4,037,955	-	-	517,747,119
මූල්‍ය වත්කම් එකතුව	11,555,186	513,709,164	234,274,656	4,037,955	-	2,879,931	766,456,891

	වෙළඳාම සඳහා දරා සිටින	සාධාරණ අගයට නම් කරන ලද	ක්‍රමයෙන් පිරිවැය	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද	ඉදිරි ගිවිසුම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	-	-	694,869	-	-	694,869
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	554,060,312	-	-	554,060,312
වෙනත් ණය ගැනීම්	-	-	196,008,232	-	-	196,008,232
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	-	-	-	-	-
මූල්‍ය වගකීම් එකතුව	-	-	750,763,413	-	-	750,763,413

15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි) →

15. අ. සමූහය - 2013 →

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	කල්පිරෙන තෙක් දරා සිටින රු. '000	ක්‍රමාකාර පිරිවැය රු. '000	විකිණීම සඳහා පවතින රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි ගිවිසුම් රු. '000	එකතුව රු. '000
වත්කම්							
මුදල් හා මුදල් සමානයන්	-	-	1,557,267	-	-	-	1,557,267
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	203	-	-	-	203
බැංකුවල ඇති තැන්පතු	-	-	11,298,360	-	-	-	11,298,360
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	5,118,615	5,118,615
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	18,111,911	-	-	-	-	-	18,111,911
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	7,849,969	-	-	-	7,849,969
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	158,871,926	-	-	-	158,871,926
මූල්‍ය ආයෝජන	-	435,959,845	-	2,927,082	-	-	438,886,927
මූල්‍ය වත්කම් එකතුව	18,111,911	435,959,845	179,577,725	2,927,082	-	5,118,615	641,695,178

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ක්‍රමාකාර පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි ගිවිසුම් රු. '000	එකතුව රු. '000
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	-	-	4,118,522	-	-	4,118,522
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	501,889,688	-	-	501,889,688
වෙනත් ණය ගැනීම්	-	-	122,790,093	-	-	122,790,093
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	-	-	-	-	-
මූල්‍ය වගකීම් එකතුව	-	-	628,798,303	-	-	628,798,303

16. මුදල් හා මුදල් සමානයන් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
අතැති මුදල්	570,277	512,938	570,277	512,942
බැංකුවල ඇති ශේෂයන්	1,260,687	989,803	1,264,620	1,000,845
කෙටි දැනුම්දීමකින් ආපසු ලබා ගතහැකි මුදල්	95,630	43,480	95,630	43,480
එකතුව	1,926,594	1,546,221	1,930,527	1,557,267

17. මහ බැංකුව වෙතැති ශේෂයන් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
මහ බැංකුව වෙතැති ව්‍යවස්ථාපිත ශේෂයන්	-	-	167	203
එකතුව	-	-	167	203

18. බැංකුවල ඇති තැන්පතු →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ශ්‍රී ලංකාවේ බැංකුවල ඇති තැන්පතු	9,645,621	11,298,360	9,645,621	11,298,360
එකතුව	9,645,621	11,298,360	9,645,621	11,298,360

19. ව්‍යුත්පන්න මූල්‍ය ආයෝජන - බැංකුව හා සමූහය →

දෙසැම්බර් 31 දිනට	වත්කම	නාමික වටිනාකම	වත්කම	නාමික වටිනාකම
	2014	2014	2013	2013
පොළී අනුපාත ව්‍යුත්පන්නයන්				
පොළී අනුපාතික හුවමාරු කිරීම් (SWAP)	-	-	-	-
මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්				
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කිරීම් (SWAP)	2,879,931	71,196,422	5,118,615	71,196,422
එකතුව	2,879,931	71,196,422	5,118,615	71,196,422

20. වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014	2013	2014	2013
	රු. '000	රු. '000	රු. '000	රු. '000
වෙළඳාම සඳහා දරා සිටින				
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	182,311	1,778,133	1,778,098	2,992,381
භාණ්ඩාගාර බැඳුම්කර	3,479,689	8,201,689	5,990,595	11,291,113
හිමිකම් සුරැකුම්පත් [යොමුව සටහන 20 (අ, ආ)]	3,769,459	3,828,417	3,769,459	3,828,417
ණය සුරැකුම්පත් - ණයකර	-	-	17,035	-
එකතුව	7,431,458	13,808,239	11,555,186	18,111,911

20. වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20 (අ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය →

දෙසැම්බර් 31 දිනට	2014			2013		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
1. බැංකු රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය						
කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පී එල් සී	-	-	-	1,517,149	137,590	181,669
ඩී එෆ් සී බැංකුව පී එල් සී	-	-	-	1,342,024	194,396	171,846
එච් එන් බී ඇප්‍රවරන්ස් පී එල් සී	-	-	-	105,332	6,556	5,468
හැටන් නැෂනල් බැංකුව (ජන්දය රහිත)	-	-	-	1,103,175	138,244	129,808
ජනශක්ති ඉන්ෂුරරන්ස් පී එල් සී	-	-	-	1,699,500	26,322	21,342
නැෂනල් ඩිව්ලොප්මන්ට් බැන්ක් පී එල් සී	-	-	-	679,868	74,247	107,897
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පී එල් සී	-	-	-	355,200	27,962	21,951
පෑන් ඒෂියා බැංකුව පී එල් සී	5,000	116	129	570,200	16,269	8,739
සෙලාන් බැංකුව (ජන්දය රහිත) පී එල් සී	-	-	-	1,535,151	59,466	46,753
ලංකා ඔරික්ස් ලීසිං සමාගම පී එල් සී	606,900	68,594	52,809	606,900	68,594	43,507
ලංකා ඔරික්ස් ෆිනෑන්ස් පී එල් සී	4,550,000	50,340	18,446	4,550,000	50,340	12,597
		119,049	71,384		799,986	751,577
2. ආහාරපාන සහ දුම්කොළ ක්ෂේත්‍රය						
කාගිල්ස් සිලෝන් පී එල් සී	783,568	143,957	118,543	543,800	106,584	79,043
ලංකා මිල්ස් ෆුඩ්ස් පී එල් සී	75,421	9,567	8,986	311,300	39,457	33,244
		153,523	127,530		146,041	112,287
3. රසායනික හා ඖෂධ ක්ෂේත්‍රය						
සී අයි සී හෝල්ඩින්ස් පී එල් සී (ජන්දය රහිත)	233,700	20,184	15,344	183,700	17,302	6,267
හේකාබ් පී එල් සී	447,491	83,838	76,549	391,366	73,006	73,449
		104,023	91,893		90,308	79,716
4. ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රය						
ඇක්සෙස් ඉන්ජිනියරින් පී එල් සී	3,470,023	132,692	111,170	-	-	-
කොළඹ නෞකා තටාකාංගනය	1,234,706	275,603	235,629	642,075	162,381	120,628
		408,294	346,799		162,381	120,628

20. වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (අ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2014			2013		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
5. විවිධාංගකෘත ක්ෂේත්‍රය						
එයිටිකන් ස්පෙන්ස් පී එල් සී	2,593,516	306,499	265,423	450,700	77,045	46,080
සිලෝන් නියාමන හෝල්ඩින්ග්ස් පී එල් සී	700,265	124,420	99,016	440,400	83,598	61,009
හේමාස් හෝල්ඩින්ග්ස් පී එල් සී	-	-	-	1,112,300	53,158	37,395
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී එල් සී	1,103,023	267,845	272,667	1,649,585	321,298	367,000
සන් ෂයින් හෝල්ඩින්ග්ස් පී එල් සී	-	-	-	318,200	15,038	8,841
බුට්‍රන්ස් ඉන්වෙස්ට්මන්ට් පී එල් සී	93,606,200	468,031	185,116	93,606,200	468,031	222,139
එක්ස්පො ලංකා හෝල්ඩින්ග්ස් පී එල් සී	-	-	-	9,943,700	100,038	73,742
ග්‍රී ලංකා කැපිටල් හෝල්ඩින්ග්ස් පී එල් සී	2,900,000	13,279	6,022	2,900,000	13,279	6,309
රිවර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පනි පී එල් සී	12,001,659	113,095	100,872	5,323,900	63,909	33,165
වැලිබල් වන් පී එල් සී	3,300,000	77,299	79,025	-	-	-
		1,370,468	1,008,140		1,195,393	855,680
6. පාවහන් සහ රෙදිපිළි ක්ෂේත්‍රය						
හේලිස් එම්පීටී නිට්‍රන්ග් මිල්ස් පී එල් සී	362,623	5,294	6,239	1,202,700	21,321	13,200
		5,294	6,239		21,321	13,200
7. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය						
නවලෝක රෝහල් පී එල් සී	17,789,400	79,421	58,048	17,789,400	79,421	52,770
		79,421	58,048		79,421	52,770

20. වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (අ) ගිණිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2014			2013		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
8. හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය						
ඊඩින් හොටෙල්ස් ලංකා පී එල් සී	576,566	28,590	14,652	477,900	25,837	13,704
සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පී එල් සී	3,793,842	128,776	86,656	3,304,900	116,264	52,286
කින්ග්ස්බර් පී එල් සී	4,569,876	104,096	81,336	2,707,100	74,428	35,334
ජෝන් කීල්ස් හොටෙල්ස් පී එල් සී	5,541,205	103,475	94,241	3,473,800	72,296	42,936
ලයිට් හවුස් හොටෙල්ස් පී එල් සී	1,900,000	115,539	103,330	1,900,000	115,539	82,664
මහවැලි රිච් හොටෙල්ස් පී එල් සී	133,300	4,884	3,071	133,300	4,884	2,109
මාරවිල රෙසෝට්ස් පී එල් සී	1,899,556	16,063	11,458	702,750	9,413	3,683
ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටි පී එල් සී	1,366,132	106,609	92,532	441,000	42,526	28,344
එයිටිකන් ස්පෝන්සර් හොටෙල් හෝල්ඩින්ග්ස් පී එල් සී	2,102,133	188,903	164,209	1,613,400	153,681	119,331
		796,935	651,484		614,869	380,391
9. ආයෝජන ඒකක						
රේනුකා හෝල්ඩින්ග්ස් පී එල් සී	5,356,146	235,077	166,299	2,678,073	178,838	81,031
රේනුකා හෝල්ඩින්ග්ස් පී එල් සී (ජන්දය රහිත)	496,812	12,043	11,643	148,406	5,789	3,038
		247,120	177,942		184,626	84,069
10. ඉඩම් සහ දේපල ක්ෂේත්‍රය						
ඕවර්සීස් රියැලටි (සිලෝන්) පී එල් සී	50,000	1,213	1,300	5,279,241	99,789	96,572
		1,213	1,300		99,789	96,572

20. වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (අ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2014			2013		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
11. නිෂ්පාදන ක්ෂේත්‍රය						
ඒපීඑල් කේබල්ස් පී එල් සී	2,059,267	172,418	155,362	1,275,200	116,643	81,960
ඩීපීඩී ප්‍රඩක්ට්ස් පී එල් සී	190,812	23,782	26,981	953,900	118,890	84,889
වෙව්රොන් ට්‍රැබ්රිකන්ට්ස් පී එල් සී	-	-	-	-	-	-
ටෝකියෝ සීමෙන්ට් කම්පනි (ලංකා) පී එල් සී	-	-	-	1,334,520	68,723	37,608
ලංකා සෙරමික් පී එල් සී	446,000	60,350	52,965	446,000	60,350	46,526
ලංකා වෝල්ටයිල් පී එල් සී	1,838,387	154,859	177,962	619,700	68,290	32,844
රෝයල් සෙරමික්ස් ලංකා පී එල් සී	1,844,159	234,003	213,350	747,700	119,581	63,582
ටෝකියෝ සීමෙන්ට් කම්පනි (ලංකා) පී එල් සී (ජන්දය රහිත)	-	-	-	2,568,500	99,706	59,684
ටෙක්ස්ටර්ඩ් ජර්සි පී එල් සී	4,335,000	87,201	88,301	-	-	-
		732,612	714,921		652,183	407,093
12. වැවිලි ක්ෂේත්‍රය						
නමුණුකුල ජලානවේෂණ පී එල් සී	150,000	12,432	13,260	-	-	-
වට්ටල ජලානවේෂණ පී එල් සී	588,301	13,979	10,936	419,500	11,250	4,148
		26,411	24,196		11,250	4,148
13. බලශක්ති ක්ෂේත්‍රය						
ලංකා අයි ඕ සී පී එල් සී	-	-	-	15,365,100	567,966	501,369
ලාආස් ගැස් පී එල් සී	-	-	-	154,900	5,801	4,350
රිසස් එනර්ජි පී එල් සී	1,627,415	37,238	29,287	424,800	15,605	7,687
		37,238	29,287		589,371	513,406
14. විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රය						
ඩයලොග් ඇකසියාටා පී එල් සී	6,790,960	168,982	89,308	6,790,960	168,982	60,434
		168,982	89,308		168,982	60,434

20. වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (අ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2014			2013		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
15. වෙළඳ ක්ෂේත්‍රය						
බුටින්ස් සහ සමාගම පී එල් සී	1,000,000	319,948	105,802	1,000,000	319,948	84,048
		319,948	105,802		319,948	84,048
16. ඒකක භාර						
කොම්ප්‍රස්ට් ඉක්විට් ෆන්ඩ්	556,793	10,000	11,339	556,793	10,000	9,541
සී බැන්ක් යුනිට් ට්‍රස්ට්	7,604,797	85,110	253,848	7,604,797	85,110	202,858
		95,110	265,187		95,110	212,399
එකතුව		4,665,644	3,769,459		5,230,980	3,828,417

20. (ආ) යළි වර්ගීකරණය →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 39 මගින් අවසර ලත් පරිදි බැංකුව විසින් 2013 වර්ෂයේ දී වෙළඳාම සඳහා දරා සිටින කාණ්ඩයෙන් රු. මිලියන 5,495 ක මූල්‍ය වත්කම් විකිණීම සඳහා පවතින කාණ්ඩයට යළි වර්ගීකරණය කරන ලදී. මීට අමතරව යළි වර්ගීකරණයක් සිදු නොකරන ලදී. පීපල්ස් ෆින්‍රැන්ස් (පාලිත සමාගම) මුලදී වෙළඳාම සඳහා දරා සිටින කාණ්ඩයට වර්ගීකරණය කර තිබිණි. පසුව මෙම පාලිත සමාගම, විකිණීම සඳහා පවතින වත්කම් කාණ්ඩය යටතේ මුලින් වර්ගීකරණය කර තිබූ එහි මව් සමාගම වන පීපල්ස් ෆිනිං කම්පනි පී.එල්.සී. සමග ඒකාබද්ධ කෙරිණි. එහෙයින්, ආයෝජනය ඒ අනුව යළි වර්ගීකරණය කරන ලදී.

බැංකුවේ මූල්‍ය වත්කම් යළි වර්ගීකරණය

	2014		2013	
	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
විකිණීම සඳහා පවතින වත්කම් ලෙස යළි වර්ගීකරණය	-	-	5,495	5,495

20. වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →

20. (ආ) යළි වර්ගීකරණය (සම්බන්ධයි) →

මූල්‍ය වත්කම් යළි වර්ගීකරණය කිරීමේ හා නොකිරීමේ බලපෑම

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
විකිණීම සඳහා පවතින වත්කම් ලෙස යළි වර්ගීකරණය				
ආදායම් ප්‍රකාශනයේ වාර්තා කිරීම	-	-	-	-
යළි වර්ගීකරණයක් නැතැයි උපකල්පනය කිරීම	-	(2,897)	-	(2,897)
ශුද්ධ ආදායම් ප්‍රකාශන බලපෑම	-	(2,897)	-	(2,897)

21. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද මූල්‍ය වත්කම් →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	-	-	-	-
භාණ්ඩාගාර බැඳුම්කර	-	-	-	-
අඩු කළා: සුරැකුම්පත්වල අගය (පහත වැටීම)/ඉහළයාම	-	-	-	-
එකතුව	-	-	-	-

22. ණය හා ලැබිය යුතු දෑ - බැංකු →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
දළ ණය හා ලැබිය යුතු දෑ	6,534,102	7,550,509	6,534,102	7,849,969
අඩු කළා: කේවල භානිකරණය	-	-	-	-
ශුද්ධ ණය හා ලැබිය යුතු දෑ	6,534,102	7,550,509	6,534,102	7,849,969

22. (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ණය සහ ලැබිය යුතු දෑ				
කෙටිකාලීන ණය	-	-	-	-
දිගුකාලීන ණය	4,152,195	4,228,538	4,152,195	4,228,538
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	498,705	1,548,565	498,705	1,848,025
ණයකර	1,883,202	1,671,509	1,883,202	1,671,509
වාණිජ පත්‍රිකා	-	101,897	-	101,897
දළ එකතුව	6,534,102	7,550,509	6,534,102	7,849,969

22. (ආ) බැංකුවලින් ලැබිය යුතු සියලුම ණය සහ ලැබිය යුතු දෑ ශ්‍රී ලංකා රුපියල් වලිනි.

23. ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දළ ණය හා ලැබිය යුතු දෑ	220,087,324	160,875,404	220,089,410	160,877,504
අඩු කළා: කේවල භානිකරණය	-	-	-	-
සාමූහික භානිකරණය [යොමුව - 23 (ඇ)]	3,925,172	2,005,578	3,925,172	2,005,578
ශුද්ධ ණය හා ලැබිය යුතු දෑ	216,162,152	158,869,826	216,164,238	158,871,926

23. ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (සම්බන්ධයි) →

23. (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ණය හා ලැබිය යුතු දෑ				
උකස් ණය	38,184,641	52,000,487	38,184,641	52,000,487
සේවක ණය	2,791,077	2,659,967	2,791,077	2,659,967
කාලීන ණය				
කෙටිකාලීන	1,000,000	1,192,959	1,000,000	1,192,959
දිගුකාලීන	169,647,494	91,905,182	169,647,494	91,905,182
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	-	-	2,086	2,100
වෙනත්				
ණය සුරැකුම්පත්/වාණිජ පත්‍රිකා	3,797,575	5,427,665	3,797,575	5,427,665
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	4,122,500	4,122,500	4,122,500	4,122,500
පරිපාලන ණය ගැනීම්	-	3,389,220	-	3,389,220
වෙනත්	544,037	177,425	544,037	177,425
දළ එකතුව	220,087,324	160,875,404	220,089,410	160,877,504

23. ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (සම්බන්ධයි) →

23. (ආ) කර්මාන්ත වශයෙන් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
කෘෂිකාර්මික සහ ධීවර	1,001,737	1,195,539	1,001,737	1,195,539
සංචාරක	145,375	163,577	145,375	163,577
ප්‍රවාහන	913,895	456,551	913,895	456,551
ඉදිකිරීම්/නිවාස	56,776,500	53,483,331	56,776,500	53,483,331
වෙනත්				
යටිතල පහසුකම්	52,692,775	6,595,707	52,692,775	6,595,707
කල්බදු සහ මූල්‍ය	4,521,533	5,728,880	4,521,533	5,728,880
රජය	4,122,500	7,511,719	4,122,500	7,511,719
අධ්‍යාපනය	12,924,747	3,398,654	12,924,747	3,398,654
විදුලි සංදේශ	-	91,063	-	91,063
බල ශක්තිය	13,126,850	3,185,665	13,126,850	3,185,665
සෞඛ්‍ය සේවය	-	74,482	-	74,482
උකස්	38,184,641	52,000,487	38,184,641	52,000,487
තැන්පතු මත ණය	19,802,230	20,470,214	19,802,230	20,470,214
වෙනත්	15,874,541	6,519,535	15,876,627	6,521,635
දළ එකතුව	220,087,324	160,875,404	220,089,410	160,877,504

23. (ආ) ව්‍යවහාර මුදල් වශයෙන් විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ශ්‍රී ලංකා රුපියල්	210,618,937	158,741,108	210,621,023	158,743,208
ආමරිකානු ඩොලර්	9,468,387	2,134,296	9,468,387	2,134,296
දළ එකතුව	220,087,324	160,875,404	220,089,410	160,877,504

23. ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (සම්බන්ධයි) →

23. (අ) වර්ෂය තුළ සාමූහික භානිකරණයන්ගේ වෙනස්වීම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
සාමූහික භානිකරණ				
ආරම්භක ශේෂය	2,005,578	625,773	2,005,578	625,773
ලාභාලාභ ගිණුමට ගැලපීම් (සටහන් අංක 10)	3,475,695	1,380,003	3,475,695	1,380,003
වර්ෂය තුළ ශුද්ධ ලියා හැරීම	(1,556,101)	(198)	(1,556,101)	(198)
අවසාන ශේෂය	3,925,172	2,005,578	3,925,172	2,005,578

24. මූල්‍ය ආයෝජනයන් - විකිණීම සඳහා පවතින →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
නිල ලැයිස්තුගත ආයෝජන				
හිමිකම් සුරැකුම්පත් [සටහන - 24 - (අ)]	3,634,808	2,628,554	3,634,808	2,628,554
නිල ලැයිස්තුගත නොවන ආයෝජන				
හිමිකම් සුරැකුම්පත් [සටහන - 24 - (ආ)]	402,147	297,528	403,147	298,528
විකිණීම සඳහා පවතින ශුද්ධ ආයෝජන	4,036,955	2,926,082	4,037,955	2,927,082

24. (අ) නිල ලැයිස්තුගත ආයෝජන - බැංකුව සහ සමූහය →

නිල ලැයිස්තුගත ආයෝජන	2014			2013		
	කොටස් ගණන	පිරිවැය	සාධාරණ අගය	කොටස් ගණන	පිරිවැය	සාධාරණ අගය
හැටන් නැෂනල් බැංකු පීඑල්සී	9,371,940	1,301,845	1,807,060	9,371,940	1,301,845	1,362,245
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී	13,158,700	445,643	657,072	13,158,700	445,643	481,419
පීපල්ස් ලීසිං කම්පනි පීඑල්සී	48,323,927	868,036	1,170,676	59,237,340	1,064,072	784,890
		2,615,524	3,634,808		2,811,560	2,628,554

24. මූල්‍ය ආයෝජනයන් - විකිණීම සඳහා පවතින (සම්බන්ධයි) →

24. (ආ) නිල ලැයිස්තුගත නොවන ආයෝජන →

නිල ලැයිස්තුගත නොවන ආයෝජන	2014 - බැංකුව			2013 - බැංකුව		
	කොටස් ගණන	පිරිවැය	පිරිවැය/සාධාරණ අගය	කොටස් ගණන	පිරිවැය	පිරිවැය/සාධාරණ අගය
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේටඩ් නිවිස් පේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	344,656	7,358,448	73,584	240,037
ආයෝජනය - ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම (අඩුකළා): හානිකරණය	-	-	-	4,236,135	1,136,500	1,136,500
						(1,136,500)
		222,012	402,147		1,267,575	297,528

නිල ලැයිස්තුගත නොවන ආයෝජන	2014 - සමූහය			2013 - සමූහය		
	කොටස් ගණන	පිරිවැය	පිරිවැය/සාධාරණ අගය	කොටස් ගණන	පිරිවැය	පිරිවැය/සාධාරණ අගය
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේටඩ් නිවිස් පේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	344,656	7,358,448	73,584	240,037
ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යාංශය	100,000	1,000	1,000	100,000	1,000	1,000
ආයෝජනය - ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම (අඩුකළා): හානිකරණය	-	-	-	4,236,135	1,136,500	1,136,500
						(1,136,500)
		223,012	403,147		1,268,575	298,528

නිල ලැයිස්තුගත නොකළ, විකිණීම සඳහා පවතින හිමිකම් කොටස් සියල්ල, (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැරුණු විට) ඒවායේ සාධාරණ අගය පිළිගත හැකි පරිදි ඇස්තමේන්තු කළ නොහැකි නිසා, පිරිවැයට වාර්තාකර ඇත. මෙකී ආයෝජන සඳහා වෙළෙඳපොළක් නොමැති අතර, ඒවා දීර්ඝකාලීනව රඳවා ගැනීමට බැංකුව අපේක්ෂා කරයි. නිරීක්ෂණය කළහැකි දත්ත පදනම් කරගත් ඇගයීම් ආකෘතියක් යොදා ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොටස් ආයෝජනයන්හි සාධාරණ අගය තීරණය කර ඇත. 2011 වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළ මුලුමනින්ම හානිකරණය වූ මූල්‍ය ආයෝජනය 2014 තුළදී සම්පූර්ණයෙන්ම යළි අය කර ගෙන ඇත. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන කිසිවක් සුරැකුම් ලෙස ඇපයට තබා නොමැත.

25. කල්පිරීම තෙක් දරාසිටින මූල්‍ය ආයෝජනයන් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	46,587,182	63,582,708	46,587,182	63,582,708
භාණ්ඩාගාර බැඳුම්කර	412,929,214	318,403,753	416,297,040	321,898,485
ණය සුරැකුම්පත්	-	-	-	-
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර- ඇ. ඩොලර් (අඩුකළා): හානිකරණයන්	50,824,942	50,478,652	50,824,942	50,478,652
	-	-	-	-
කල්පිරීම දක්වා දරාසිටින ශුද්ධ ආයෝජන	510,341,337	432,465,113	513,709,164	435,959,845

බැංකුව විසින් 2014 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 63,842 (2013 රු. මිලියන 27,778) ක් වූ කල්පිරීම තෙක් දරා සිටින භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඇප ලෙස තබා ඇත.

26. පාලිත සමාගම්වල ආයෝජනයන් - බැංකුව →

දෙසැම්බර් 31 දිනට	2014		2013		2014		2013	
	හිමිකම් ප්‍රතිශත	හිමිකම් ප්‍රතිශත	පිරිවැය	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව	පිරිවැය	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව		
නිල ලැයිස්තුගත නොවන හිමිකම් කොටස්								
එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් (එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් 15,000,000)	100	100	150,000	150,000	150,000	150,000		
අඩුකළා: හානිකරණය			-	-	-	-		
ශුද්ධ එකතුව			150,000	150,000	150,000	150,000		

27. දේපල, පිරියත සහ උපකරණ →

27. (අ) දේපල, පිරියත සහ උපකරණ - බැංකුව - 2014 →

	ඉඩම් හා ගොඩනැගිලි	බඳුකර දේපල	පරිගණක දෘඩාංග	කාර්යාලීය උපකරණ, ලී බඩු සහ සවිකිරීම්	වෙනත්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	4,373,526	475,549	1,639,899	1,311,733	239,037	8,039,744
ගැලපීම්	-	-	-	(37)	-	(37)
එකතු කිරීම්	86,918	-	64,809	53,457	41,443	246,627
ප්‍රත්‍යාගණනය	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(4,544)	(3,260)	(17,098)	(24,902)
මාරු කිරීම් [යොමුව 27 (අ)]	(65,230)	-	-	-	-	(65,230)
2014.12.31 දිනට අවසාන ශේෂය	4,395,214	475,549	1,700,164	1,361,893	263,382	8,196,202
අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	-	44,704	1,495,557	727,980	161,090	2,429,331
ගැලපීම්	-	-	-	(1)	-	(1)
වර්ෂය තුළ ක්‍ෂය අයකිරීම්	42,433	7,228	83,124	99,419	28,049	260,253
එකතු කිරීම්	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(4,544)	(3,242)	(15,339)	(23,125)
2014.12.31 දිනට අවසාන ශේෂය	42,433	51,932	1,574,137	824,156	173,800	2,666,458
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-
2014.12.31 දිනට ඉදිරි පොත් අගය	4,352,781	423,617	126,027	537,737	89,582	5,529,743

27. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි) →

27. (අ) දේපල, පිරියත සහ උපකරණ - බැංකුව - 2013 →

	ඉඩම් හා ගොඩනැගිලි	බඳුකර දේපල	පරිගණක දෘඩාංග	කාර්යාලීය උපකරණ, ලී බඩු සහ සවිකිරීම්	වෙනත්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය						
2013.01.01 දිනට ආරම්භක ශේෂය	3,905,258	475,549	1,578,243	1,257,284	199,579	7,415,913
ගැලපීම්	-	-	-	(684)	-	(684)
එකතු කිරීම්	158,490	-	64,294	62,426	42,111	327,321
ප්‍රත්‍යාගණනය	482,106	-	-	-	-	482,106
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(114,098)	-	-	-	-	(114,098)
ඉවත් කිරීම්	-	-	(2,638)	(7,293)	(2,653)	(12,584)
මාරු කිරීම් {යොමුව 27 (අ)}	(58,230)	-	-	-	-	(58,230)
2013.12.31 දිනට අවසාන ශේෂය	4,373,526	475,549	1,639,899	1,311,733	239,037	8,039,744
අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්						
2013.01.01 දිනට ආරම්භක ශේෂය	71,536	37,476	1,376,654	634,947	143,788	2,264,401
ගැලපීම්	-	-	-	(23)	-	(23)
වර්ෂය තුළ ක්‍ෂය අයකිරීම්	42,562	7,228	121,541	100,128	19,955	291,414
එකතු කිරීම්	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(114,098)	-	-	-	-	(114,098)
ඉවත් කිරීම්	-	-	(2,638)	(7,072)	(2,653)	(12,363)
2013.12.31 දිනට අවසාන ශේෂය	-	44,704	1,495,557	727,980	161,090	2,429,331
අඩුකළා: හානිකරණය						
2013.12.31 දිනට ශුද්ධ පොත් අගය	4,373,526	430,845	144,342	583,753	77,947	5,610,413

27. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි) →

27. (ආ) දේපල, පිරියත සහ උපකරණ - සමූහය - 2014 →

	ඉඩම් හා ගොඩනැගිලි	බදුකර දේපල	පරිගණක දෘඩාංග	කාර්යාලීය උපකරණ, ලී බඩු සහ සවිකිරීම්	වෙනත්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	4,373,526	475,549	1,643,415	1,313,127	239,037	8,044,654
ගැලපීම්	-	-	-	(37)	-	(37)
එකතු කිරීම්	86,918	-	65,173	53,466	41,443	246,999
ප්‍රත්‍යාගණනය	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(4,769)	(3,273)	(17,098)	(25,140)
මාරු කිරීම් [යොමුව 27 (ආ)]	(65,230)	-	-	-	-	(65,230)
2014.12.31 දිනට අවසාන ශේෂය	4,395,214	475,549	1,703,819	1,363,283	263,382	8,201,246
අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	-	44,704	1,499,017	728,744	161,090	2,433,555
ගැලපීම්	-	-	-	(1)	-	(1)
වර්ෂය තුළ අයකිරීම්	42,433	7,228	83,199	99,524	28,049	260,433
එකතු කිරීම්	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(4,769)	(3,255)	(15,339)	(23,363)
2014.12.31 දිනට අවසාන ශේෂය	42,433	51,932	1,577,447	825,012	173,800	2,670,624
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-
2014.12.31 දිනට ශුද්ධ පොත් අගය	4,352,781	423,617	126,372	538,271	89,582	5,530,622

27. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි) →

27. (අ) දේපල, පිරියත සහ උපකරණ - සමූහය - 2013 →

	ඉඩම් හා ගොඩනැගිලි	බඳුකර දේපල	පරිගණක දෘඩාංග	කාර්යාලීය උපකරණ, ලී බඩු සහ සවිකිරීම්	වෙනත්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය						
2013.01.01 දිනට ආරම්භක ශේෂය	3,905,258	475,549	1,581,759	1,258,678	199,579	7,420,823
ගැලපීම්	-	-	-	(684)	-	(684)
එකතු කිරීම්	158,490	-	64,294	62,426	42,111	327,321
ප්‍රත්‍යාගණනය	482,106	-	-	-	-	482,106
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(114,098)	-	-	-	-	(114,098)
ඉවත් කිරීම්	-	-	(2,638)	(7,293)	(2,653)	(12,584)
මාරු කිරීම් [යොමුව 27 (අ)]	(58,230)	-	-	-	-	(58,230)
2013.12.31 දිනට අවසාන ශේෂය	4,373,526	475,549	1,643,415	1,313,127	239,037	8,044,654
(අඩුකළා): සමුච්චිත ක්‍ෂයවීම්						
2013.01.01 දිනට ආරම්භක ශේෂය	71,536	37,476	1,380,005	635,603	143,788	2,268,408
ගැලපීම්	-	-	-	(23)	-	(23)
වර්ෂය තුළ අයකිරීම්	42,562	7,228	121,650	100,236	19,955	291,632
එකතු කිරීම්	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(114,098)	-	-	-	-	(114,098)
ඉවත් කිරීම්	-	-	(2,638)	(7,072)	(2,653)	(12,363)
2013.12.31 දිනට අවසාන ශේෂය	-	44,704	1,499,017	728,744	161,090	2,433,555
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-
2013.12.31 දිනට ශුද්ධ පොත් අගය	4,373,526	430,845	144,396	584,383	77,947	5,611,100

27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →

27 (අ) ප්‍රත්‍යාගණනය →

වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවෙහි ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදී. අනෙක් දුරින් සිදු වූ මෑත කාලීන වෙළෙඳපළ ගනුදෙනුවල හෝ සක්‍රීය වෙළෙඳපොළෙහි නිරීක්ෂණය කළ හැකි මිල සැලකිල්ලට ගනිමින් ප්‍රත්‍යාගණනය සිදුකරන ලදී. ඒ අනුව රු.මි. 482 ක ප්‍රත්‍යාගණිත අතිරික්තයක් 2013 දී ප්‍රත්‍යාගණිත සංචිතයට බැර කරන ලදී.

27. (අ) ගොඩනැගිලි - කෙටිගෙන යන වැඩ →

ඉඩම් හා ගොඩනැගිලිවල ඇතුළත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පහත දැක්වා ඇත.

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ආරම්භක ශේෂය	88,534	46,504	88,534	46,504
එකතු කළා:				
වර්ෂය තුළ එකතු කිරීම්	21,687	100,260	21,687	100,260
අඩුකළා:				
ගොඩනැගිලිවලට මාරු කිරීම්	65,230	58,230	65,230	58,230
අවසාන ශේෂය	44,991	88,534	44,991	88,534

27. (ඉ) බැංකුවේ ඉඩම් හා ගොඩනැගිලි →

ඉඩම් හා ගොඩනැගිලි ශේෂයට රු. 2,258,345,000/- ක සිත්තක්කර ඉඩම් අගයක් ඇතුළත්ය.

27. (ඊ) වගකීම් සඳහා ඇප ලෙස සහතික කරන ලද දේපල, පිරිසත හා උපකරණ →

දේපල, පිරිසත හා උපකරණ කිසිවක් වගකීම් සඳහා ඇප වශයෙන් තබා නොමැත.

27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →

27. (උ) සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරිසත හා උපකරණ →

වාර්තාකරණ දින දක්වා භාවිතයේ පවතින සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරිසත හා උපකරණවල මූලික පිරිවැය පහත දක්වා ඇති පරිදි වේ:

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2014 රු. '000	2013 රු. '000
පරිගණක දෘඩාංග	585,131	456,497
කාර්යාල උපකරණ, ලීබඩු හා සවිකිරීම්	83,340	61,274
අස්පාශ්‍ය වත්කම්	89,235	28,792
වෙනත්	111,651	117,063

28. අස්පාශ්‍ය වත්කම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
පිරිවැය				
ආරම්භක ශේෂය	448,223	435,975	450,193	437,945
එකතු කිරීම්	26,128	12,248	26,128	12,248
ඉවත් කිරීම්	-	-	-	-
අවසාන ශේෂය	474,351	448,223	476,321	450,193
අඩුකළා: සමුච්චිත ක්‍රමක්ෂය				
ආරම්භක ශේෂය	366,420	323,874	368,305	325,680
වර්ෂය සඳහා අයකිරීම්	43,279	42,546	43,357	42,625
ඉවත්කිරීම්	-	-	-	-
අවසාන ශේෂය	409,699	366,420	411,662	368,305
ශුද්ධ පොත් අගය	64,652	81,803	64,659	81,888

29. විලම්බිත බදු වත්කම්/වගකීම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
29. (අ) විලම්බිත බදු වත්කම්				
විලම්බිත බදු වත්කම්	-	-	568	313
ආදායම් ප්‍රකාශය	-	-	100	255
විලම්බිත බදු වත්කම්	-	-	668	568

29. (ආ) විලම්බිත බදු වගකීම් →

විලම්බිත බදු වගකීම්	143,450	123,338	143,450	123,338
ආදායම් ප්‍රකාශය	126,304	20,112	126,304	20,112
ශුද්ධ විලම්බිත බදු වගකීම්	269,754	143,450	269,754	143,450

30. වෙනත් වත්කම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ලැබිය යුතු රඳවා ගැනීමේ බදු [සටහන 4 (ඉ)]	4,419,382	3,259,465	4,447,394	3,274,243
ලැබිය යුතු දෑ	1,793,930	1,823,324	1,793,941	1,822,798
තැන්පතු සහ කලින් ගෙවීම්	59,689	91,722	59,689	91,722
මහා භාණ්ඩාගාරයට ගෙවනලද අත්තිකාරම් [සටහන - (අ)]	6,666,667	8,000,000	6,666,667	8,000,000
විවිධ ණය ගැතියෝ	1,485	1,238	1,485	1,238
වෙනත් ලැබිය යුතු දෑ	1,822,611	1,767,062	1,822,511	1,767,062
එකතුව	14,763,764	14,942,811	14,791,687	14,957,063

සටහන (අ)

මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම අනුව බැංකුව විසින් 2012 වර්ෂයේ රු. මිලියන 6,000 ක් සහ 2013 වර්ෂයේ රු.මි. 2,000 ක් අත්තිකාරම් වශයෙන් මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අතර මහා භාණ්ඩාගාරය විසින් තහවුරු කරනලද පරිදි එය 2014 වර්ෂයේ පටන් වර්ෂ 6 ක කාලයක් තුළ ලාභයට එරෙහිව ගලපනු ලැබේ.

31. බැංකුවලට ගෙවිය යුතු →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ප්‍රති මිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත් වෙනත් පහසුකම්	90,150	126,989	604,719	3,991,533
එකතුව	90,150	126,989	694,869	4,118,522

32. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු මුළු මුදල	554,060,312	501,889,688	554,060,312	501,889,688
එකතුව	554,060,312	501,889,688	554,060,312	501,889,688

32. (අ) නිමැවුම් අනුව විශ්ලේෂණය →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ඉතුරුම් කැන්පතු	141,598,577	115,267,167	141,598,577	115,267,167
ස්ථාවර කැන්පතු	412,461,735	386,622,521	412,461,735	386,622,521
එකතුව	554,060,312	501,889,688	554,060,312	501,889,688

32. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු (සම්බන්ධයි) →

32. (අ) ව්‍යවහාරික මුදල් අනුව විශ්ලේෂණය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ශ්‍රී ලංකා රුපියල්	547,692,326	493,134,240	547,692,326	493,134,240
ඇමරිකානු ඩොලර්	3,607,111	5,856,969	3,607,111	5,856,969
බ්‍රිතාන්‍ය පවුම්	967,373	988,819	967,373	988,819
වෙනත්	1,793,502	1,909,660	1,793,502	1,909,660
එකතුව	554,060,312	501,889,688	554,060,312	501,889,688

33. වෙනත් ණය ගැනීම් →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	56,828,947	20,285,108	61,735,055	22,641,665
නිකුත් කළ බැඳුම්කර [සටහන 33 (අ)]	134,273,177	100,148,428	134,273,177	100,148,428
එකතුව	191,102,124	120,433,536	196,008,232	122,790,093

33. (අ) නිකුත් කළ බැඳුම්කර →

	පොළී ගෙවිය යුතු වාර ගණන	නිකුත්කළ දිනය	කල්පිරෙන දිනය	කුපන් පොළී අනුපාතය	2014	2013
					රු. '000	රු. '000
ඇ.ඩො.මි. 750 ක බැඳුම්කරය	අර්ධ වාර්ෂිකව	2013.09.18	2018.09.18	8.875	100,935,186	100,148,428
ඇ.ඩො.මි. 250 ක බැඳුම්කරය	අර්ධ වාර්ෂිකව	2014.09.10	2019.09.10	5.150	33,337,991	-
					134,273,177	100,148,428

34. වෙනත් වගකීම් →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
විවිධ ණයහිමියෝ	63,250	54,165	63,250	54,165
ගෙවිය යුතු පොළී	98,574	98,032	98,574	98,032
විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන [යොමුව - සටහන 34 (අ) 1]	4,258,336	1,898,618	4,258,336	1,898,618
වෛද්‍යාධාර යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිපාදන [යොමුව - සටහන 34 (අ) 2]	549,827	-	549,827	-
සේවා පාරිතෝෂිකය සඳහා ප්‍රතිපාදන [යොමුව - සටහන 34 (අ) 3]	292,667	158,698	295,019	160,901
වෙනත් ගෙවිය යුතු දෑ	5,421,091	7,347,331	5,434,762	7,362,298
එකතුව	10,683,745	9,556,844	10,699,769	9,574,014

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් →

ඇ.එ.ජ. ජීවගණක සංගමයෙහි අධි සාමාජික පියල් එස්. ගුණතිලක මහතා විසින් 2014 දෙසැම්බර් 31 දිනට ජීවගණක ඇගයීම සිදුකරන ලදී.

2014 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය ගණනය කිරීම සඳහා ප්‍රකේෂිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි වත්කම්, බැංකුවේ වත්කම්වලින් ස්වාධීනව පවතින අතර, අරමුදලෙහි නීතිරීති/භාර ඔප්පුවෙහි ප්‍රතිපාදන අනුව කළමනාකාරිත්වය හා බැංකු සේවකයින් නියෝජනය වන භාරකාර මණ්ඩලයක්/කළමනාකරුවන් වෙතින් පරිපාලනය කෙරෙයි.

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය (සම්බන්ධයි)

	බැංකුව සහ සමූහය
	2014 රු. '000
(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබූ ශුද්ධ වත්කම්/(වගකීම්)	
සැලසුමේ වත්කම්වල සාධාරණ අගය	11,918,372
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	(16,176,708)
එකතුව	(4,258,336)
(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ප්‍රමාණය	
ප්‍රවර්තන සේවා පිරිවැය	202,595
ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය	440,773
ගැලපීම්	(868)
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	642,500
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය	
ප්‍රතිපාදන ගැලපීම්	1,674,629
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	(417,168)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	912,963
සැලසුම් වත්කම් මත පීචගණක ලාභ/(අලාභ)	80,762
සැලසුම් වත්කම් මත පොළී ආදායමෙහි වෙනස	108,531
එකතුව	2,359,718
(ඈ) සැලසුම් වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:	
සැලසුම් වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	11,477,736
සැලසුම් වත්කම්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ	1,031,049
තර්ථ සේව්‍ය දායකත්වය	643,368
ගෙවූ ප්‍රතිලාභ	(1,153,019)
සැලසුම් වත්කම් මත පීචගණක ලාභ/(අලාභ)	(80,762)
සැලසුම් වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	11,918,372

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය (සම්බන්ධයි)

	බැංකුව සහ සමූහය
	2014 රු. '000
(ඉ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි වර්තමාන අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.	
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි ආරම්භක ශේෂය	15,050,984
පොළී පිරිවැය	1,580,353
ප්‍රවර්තන සේවා පිරිවැය	202,595
ගෙවූ ප්‍රතිලාභ	(1,153,019)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	912,963
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	(417,168)
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි අවසාන ශේෂය	16,176,708
(ඊ) සැලසුම් වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත් ය.	
භාණ්ඩාගාර බැඳුම්කර	6,339,689
භාණ්ඩාගාර බිල්පත්	100,893
ස්ථාවර තැන්පතු	4,158,314
ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ මිලටගත් සුදාකුම්පත්	802,016
ලංකා බැංකුවේ තැන්පත් මුදල්	8,971
වෙනත් වත්කම්	508,491
එකතුව	11,918,372

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය (සම්බන්ධයි)

(උ) ජීවගණක උපකල්පන	
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතික (%)	5.50
වට්ටම් අනුපාතිකය (%)	9.75
ජීවන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම් (%)	4.50
මර්ත්‍යතාව	GA 1983 මර්ත්‍යතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 57
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව

සේවක පිරිවැටුම් අනුපාතිකය

වයස	%
20	2
25	1.5
30	1
35	1
40	1
45	1
50	1
55	-

(ඌ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම්/අඩුවීම් මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීමිචල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය:

	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	16,215,521	16,139,777
වට්ටම් අනුපාතිකය	14,980,418	17,561,380

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34 (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය

මෙම වෛද්‍යාධාර ක්‍රමයෙහි වත්කම්, බැංකුවේ වත්කම්වලින් ස්වාධීනව පවත්වාගෙන යනු ලබන අතර, අරමුදලෙහි නීතිරීති හා භාරකාර ඔප්පුවෙහි ප්‍රතිපාදන ප්‍රකාර කළමනාකාරිත්වය හා සේවකයින් නියෝජනය කරනු ලබන භාරකාර මණ්ඩලයක්/කළමනාකරුවන් මගින් පරිපාලනය කෙරෙයි.

	බැංකුව සහ සමූහය
	2014 Rs. '000
(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)	
සැලසුම් වත්කම්වල සාධාරණ අගය	315,935
නිර්වචිත ප්‍රතිලාභ බැඳුම්	(860,443)
අඩුකළා:	
සේවක දායකත්වය	5,320
	(549,827)
(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ප්‍රමාණය	
ප්‍රවර්තන සේවා පිරිවැය	5,303
ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය	48,547
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	53,850
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය	
ප්‍රතිපාදන ගැලපීම්	420,658
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	79,972
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	50,109
සැලසුම් වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(3,547)
සැලසුම් වත්කම් මත පොළී ආදායමෙහි වෙනස	2,635
	549,827

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34 (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය (සම්බන්ධයි)

	බැංකුව සහ සමූහය
	2014 Rs. '000
(අ) සැලසුම් වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:	
සැලසුම් වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	305,154
සැලසුම් වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	25,029
තථ්‍ය සේව්‍ය දායකත්වය	53,850
සහභාගිකරුවන්ගේ තථ්‍ය දායකය	5,320
ගෙවූ ප්‍රතිලාභ	(76,964)
සැලසුම් වත්කම් මත පීවගණක ලාභ/(අලාභ)	3,547
සැලසුම් වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	315,935
(ඉ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:	
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම් ආරම්භක ශේෂය	725,812
පොළී පිරිවැය	76,210
ප්‍රවර්තන සේවා පිරිවැය	5,303
ගෙවූ ප්‍රතිලාභ	(76,964)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	50,109
බැඳීම් මත පීවගණක (ලාභ)/අලාභ	79,972
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය	860,443
(ඊ) සැලසුම් වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය:	
භාණ්ඩාගාර බැඳුම්කර	79,028
ස්ථාවර තැන්පතු	183,036
ලංකා බැංකුවේ තැන්පත් මුදල්	21
ලැබිය යුතු ජාතික ඉතිරිකිරීමේ බැංකු දායකත්වය	53,850
එකතුව	315,935

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34 (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය (සම්බන්ධයි)

	%
(උ) ජීවගණක උපකල්පන	
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	5.50
වෛද්‍ය පිරිවැය උද්ධමන අනුපාතිකය	5.00
වට්ටම් අනුපාතිකය	9.75

34. (අ) 3 ජාතික ඉතිරිකිරීමේ බැංකු පාරිතෝෂික සැලසුම

	බැංකුව 2014 රු. '000	සමූහය 2013 රු. '000
(අ) ශුද්ධ ප්‍රතිලාභ වියදම් (සේවක මණ්ඩල වියදම් යටතේ හඳුනාගත්)		
ප්‍රවර්තන සේවා පිරිවැය	23,445	23,664
ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය	21,471	21,682
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	44,916	45,346
(ආ) සේවා පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන		
ජනවාරි 01 දිනට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	158,698	160,901
පොළී වියදම්	21,471	21,682
ප්‍රවර්තන සේවා පිරිවැය	23,445	23,664
ගෙවූ ප්‍රතිලාභ	(1,791)	(1,976)
බැඳීම් මත ජීවගණක අලාභ/(ලාභ)	90,845	90,749
දෙසැම්බර් 31 දිනට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	292,667	295,019

34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →

34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →

34. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකු පාරිතෝෂික සැලසුම

	2014 %
(අ) ජීවගණක උපකල්පන	
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	5.50
වට්ටම් අනුපාතිකය	9.75
මර්තයතාව	GA 1983 මර්තයතා වගුව

(අ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම්/අඩුවීම් මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීමවල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි දැක්විය හැකිය:

	1% වැඩිවීම	1% අඩුවීම
වැටුප් වර්ධක අනුපාතිකය	334,401	257,770
වට්ටම් අනුපාතිකය	258,101	334,539

35. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
අනුමත කළ				
එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් බිලියන 01	10,000,000	10,000,000	10,000,000	10,000,000
නිකුත් කළ හා ගෙවා නිමි				
එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 320	3,200,000	3,200,000	3,200,000	3,200,000
එකතුව	3,200,000	3,200,000	3,200,000	3,200,000

36. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ආරම්භක ශේෂය	1,736,803	1,713,127	1,736,803	1,713,127
වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 2%	137,332	23,676	137,332	23,676
අවසන් ශේෂය	1,874,135	1,736,803	1,874,135	1,736,803

1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20 (1) වගන්තියෙහි දැක්වෙන උපදෙස් පරිදි ව්‍යවස්ථාපිත අරමුදල පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% කට සමාන වනතෙක් ලාභාංශ ප්‍රකාශයට පත්කිරීමට හෝ ලාභය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පෙර බදු පසු ලාභයෙන් 5% ක්ද, ඉන් අනතුරුව එම සංචිත අරමුදල බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන වනතෙක් එම ලාභයෙන් 2% ක්ද වශයෙන් වෙන් කරමින් ව්‍යවස්ථාපිත සංචිත අරමුදල ගොඩනගනු ඇත.

1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20 (2) වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති අරමුණු සඳහා පමණක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලෙහි ශේෂය භාවිතා කරනු ලැබේ.

37. වෙනත් සංචිත →

37. (අ) බැංකුව - 2014 →

	2014.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2014.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	11,794,196	2,922,091	14,716,287
ප්‍රත්‍යාගණන සංචිතය	2,065,446	-	2,065,446
විකිණීම සඳහා පවතින සංචිතය	(16,553)	1,215,972	1,199,419
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	(45,324)	39,820	(5,504)
වෙනත් සංචිත (සටහන අංක 01)	3,482,917	(3,272,477)	210,440
එකතුව	17,280,684	905,404	18,186,088

37. වෙනත් සංචිත (සම්බන්ධයි) →

37. (ආ) බැංකුව - 2013 →

	2013.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2013.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	14,254,137	(2,459,941)	11,794,196
ප්‍රත්‍යාගණන සංචිතය	1,583,340	482,106	2,065,446
විකිණීම සඳහා පවතින සංචිත	136,119	(152,672)	(16,553)
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	-	(45,324)	(45,324)
වෙනත් සංචිත (සටහන අංක 01)	2,880,373	602,544	3,482,917
එකතුව	18,853,971	(1,573,286)	17,280,684

37. (ඇ) සමූහය - 2014 →

	2014.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2014.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	12,995,126	3,057,016	16,052,142
ප්‍රත්‍යාගණන සංචිතය	2,065,446	-	2,065,446
විකිණීම සඳහා පවතින සංචිත	(16,553)	1,215,972	1,199,419
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	(45,324)	39,820	(5,504)
වෙනත් සංචිත (සටහන අංක 01 සහ 02)	3,861,326	(3,221,951)	639,375
එකතුව	18,860,023	1,090,857	19,950,880

37. වෙනත් සංචිත (සම්බන්ධයි) →

37. (අ) සමූහය - 2013 →

	2013.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2013.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	15,197,799	(2,202,673)	12,995,126
ප්‍රකාශන සංචිතය	1,583,340	482,106	2,065,446
විකිණීම සඳහා පවතින සංචිත	136,119	(152,672)	(16,553)
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	-	(45,324)	(45,324)
වෙනත් සංචිත (සටහන් අංක 01 සහ 02)	3,172,471	688,855	3,861,326
එකතුව	20,089,730	(1,229,707)	18,860,023

සටහන - 01 ආයෝජන අරමුදල් සංචිතය →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ආරම්භක ශේෂය	3,261,864	2,829,999	3,261,864	2,829,999
පෙර වර්ෂයේ ගැලපීම්	-	(176,368)	-	(176,368)
යළි ප්‍රකාශිත ශේෂය	3,261,864	2,653,631	3,261,864	2,653,631
එකතුකළා: වර්ෂය තුළ මාරුකිරීම්	-	608,233	-	608,233
අඩුකළා: පොදු සංචිතයට මාරුකළ ශේෂය	3,261,864	-	3,261,864	-
අවසාන ශේෂය	-	3,261,864	-	3,261,864

2011 වර්ෂයේ රජයේ අයවැය ලේඛනයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුව නිකුත් කරන ලද නියෝග ප්‍රකාරව 2011 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි බැංකුව විසින් මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු සඳහා ගණනය කරන ලද ලාභයෙන් 8% ක් සහ ආදායම් බදු සඳහා ගණනය කරන ලද ලාභයෙන් 5% කට සමාන ප්‍රමාණයක් ආයෝජන අරමුදල් ගිණුමට මාරු කළ යුතු වේ.

මෙම අරමුදලෙහි මෙහෙයුම් කටයුතු 2014 ඔක්තෝබර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි නතර කෙරුණු අතර, ඒදිනට සංචිත ශේෂය, රඳවාගත් ඉපයීම්/පොදු සංචිතයට මාරු කරන ලදී.

38. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් →

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේදී, බැංකුව විවිධ බැඳීම් ඇතිව ක්‍රියාකරන අතර, ගනුදෙනුකරුවන් නෛතිකව අයකර ගැනීම් කෙරෙන ඇතැම් අසම්භාව්‍ය වගකීම් දරනු ලබයි. මෙකී ගනුදෙනුවල ප්‍රතිඵල ලෙස සැලකිය යුතු අලාභයක් අපේක්ෂා නොකරයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ඇප	355,250	309,065	355,250	309,065
වෙනත් අසම්භාව්‍ය අයිතම	49,700	51,890	49,700	51,890
ලබා නොගත් ණය පහසුකම්	59,039,688	69,229,188	59,039,688	69,229,188
එකතුව	59,444,638	69,590,143	59,444,638	69,590,143

39. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම →

39. (අ) රජය සහ රාජ්‍ය පාලිත ආයතන සමග ගනුදෙනු →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
වත්කම්				
රජයට දුන් ණය	4,122,500	7,511,719	4,122,500	7,511,719
රාජ්‍ය සුරැකුම්පත් මත සිදු කරන ලද ආයෝජන	514,003,337	442,444,935	521,477,856	450,243,339
රජයේ හා රජයේ පාලිතයන්ගේ ආයෝජන	95,943,765	23,294,211	95,943,765	23,294,211
ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත මිලදීගත් සුරැකුම්පත්	498,705	1,548,565	500,791	1,850,125
ලැබිය යුතු බදු	4,276,544	3,259,465	4,276,544	3,259,465
තැපැල්පතියේ ජංගම ගිණුම	98,547	228,071	98,547	228,071
රජයට වෙනත් අත්තිකාරම් ගෙවීම්	6,666,667	8,000,000	6,666,667	8,000,000
	625,610,065	486,286,966	633,086,670	494,386,930
වගකීම්				
ප්‍රතිමිලදී ගැනීමේ පදනම මත විකුණු සුරැකුම්පත්	56,828,947	20,285,108	62,339,774	26,633,198
බදු ගෙවීම්				
ආදායම් බදු	3,605,541	1,094,954	3,710,276	1,141,437
එකතු කළ අගය මත බදු	1,744,872	624,445	1,784,099	672,464
ජාතිය ගොඩනැංවීමේ බදු	290,812	-	298,134	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	4,000,000	3,000,000	4,001,661	3,000,000
	9,641,225	4,719,399	9,794,170	4,813,901

39. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →

39. (ආ) පාලිත සමාගම සමග ගනුදෙනු (සී/ස එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්) →

බැංකුව ඉහත සමාගම් කොටස් ප්‍රාග්ධනයෙහි රු. මිලියන 150 ක් ආයෝජනය කර ඇත. වර්ෂය තුළ සමාගම විසින් සිය අරමුදල්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර සහ ප්‍රතිමිලදී ගැනීම් උපකරණවල විධිමත් පදනමකින් ආයෝජනයකර ඇත. බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනයන් සමාගම මගින් සිදුකර ඇති අතර, ඒ සඳහා සේවා ගාස්තු වශයෙන් රු. මිලියන 34.5 ක් ගෙවා ඇත. (2013 - රු. මිලියන 33).

39. (ඇ) බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු →

වර්ෂාවසානයට බැංකුව හා බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු සාරාංශගතව පහතින් දක්වා ඇත:

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම ක්‍රමය				
ස්ථාවර තැන්පතු	4,597,588	5,527,256	4,597,588	5,527,256
ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	217,174	533,804	217,174	533,804
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය				
ස්ථාවර තැන්පතු	256,741	219,781	256,741	219,781
ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	-	5,844	-	5,844
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල				
ස්ථාවර තැන්පතු	2,191,427	2,769,446	2,191,427	2,769,446
ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	159,478	93,611	159,478	93,611
	7,422,408	9,149,743	7,422,408	9,149,743

39. සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →

39. (අ) ප්‍රධාන කළමනාකාරිත්වය සමග ගනුදෙනු →

i. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ පරිපාලන සමාගමේ අධ්‍යක්ෂ ධුරය හොඳවන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන් ප්‍රධාන කළමනාකාරිත්වයට ඇතුළත් වේ.

ii. ප්‍රධාන කළමනාකාරිත්වය විසින් ලබාගත් ණය හා අත්තිකාරම් පහත දැක්වේ:

දෙසැම්බර් 31 දිනට	2014 රු. '000	2013 රු. '000
ණය හා අත්තිකාරම්	15,702	17,937

iii. සභාපතිනිය, අධ්‍යක්ෂකවරුන්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුන්ගේ 2014 වර්ෂය තුළ, පාර්ශ්වික සහ ගාස්තු රුපියල් මිලියන 27.27 ක් විය. (2013 වර්ෂයේදී එය රු. මිලියන 28.68 කි.).

39. (ඉ) සම්බන්ධිත පාර්ශවයන්ට දෙන ලද ශුද්ධ ප්‍රතියෝජනය →

(ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන ලද 2007 අංක 12 දරණ ආයතනික යහපාලන විධානයේ අංක 3 (8) (11) (ඉ) ට අනුව හෙළිදරව් කිරීමකි.)

දෙසැම්බර් 31 දිනට	2014 රු. '000	2013 රු. '000
ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත ලබාදුන්		
ණය හා අත්තිකාරම්	15,702	17,937
ශුද්ධ ප්‍රතියෝජන එකතුව	15,702	17,937
නියාමන ප්‍රාග්ධනය	21,527,650	15,096,707
බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස ශුද්ධ ප්‍රතියෝජනය	0.1	0.1

40. සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ලවය ලෙස යොදාගත් වටිනාකම				
කොටස්හිමිකරුවන්ගේ අරමුදල්	23,260,223	22,217,487	25,025,015	23,796,826
හරය ලෙස යොදාගත් සාමාන්‍ය කොටස් සංඛ්‍යාව				
මුළු කොටස් ගණන	320,000	320,000	335,000	335,000
සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් අගය (රු.)	72.69	69.43	74.70	71.04

41. බදු පෙර ලාභයේ ඇති මූල්‍ය නොවන අයිතම →

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දේපල, පිරිසිඳ හා උපකරණ ඝෂයවීම්	253,024	284,163	253,205	284,380
බදු දේපල ක්‍රමඝෂය	7,228	7,228	7,228	7,228
අස්පාඨය වත්කම් ක්‍රමඝෂය	43,279	42,546	43,357	42,625
ණය හා ලැබිය යුතු දෑ මත හානිකරණය	3,475,695	1,380,003	3,475,695	1,380,003
දේපල, පිරිසිඳ සහ උපකරණ විකිණීම මත ලාභය	(9,631)	(2,119)	(9,631)	(2,119)
ආයෝජන සුරැකුම්වලින් වට්ටම් වැඩිවීම් සහ අධිමිල ක්‍රමඝෂය	(2,166,992)	149,183	(2,166,896)	148,767
එකතුව	1,602,603	1,861,004	1,602,959	1,860,883

42. මෙහෙයුම් වත්කම්වල වෙනස්වීම් →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල වෙනස්වීම්	2,238,684	(5,099,813)	2,238,684	(5,099,813)
ණය සුරැකුම්පත් හා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවත්වාගෙන යන නිමිකම් කොටස්වල ශුද්ධ වැඩිවීම්	(71,055,084)	(126,272,611)	(70,748,235)	(124,904,121)
බැංකුවලට දෙන ලද ණය හා ලැබිය යුතු දෑ ශුද්ධ වැඩිවීම්	1,016,407	5,823,498	1,315,867	6,241,330
ගනුදෙනුකරුවන්ට දෙන ලද ණය හා ලැබිය යුතු දෑ ශුද්ධ වැඩිවීම්	(60,768,021)	(11,146,408)	(60,768,007)	(11,144,261)
වෙනත් වත්කම්වල වෙනස්වීම්	157,082	(4,900,248)	143,411	(4,870,998)
එකතුව	(128,410,932)	(141,595,582)	(127,818,280)	(139,777,863)

43. මෙහෙයුම් වගකීම්වල වෙනස්වීම් →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
බැංකුවල තැන්පතු ගනුදෙනුකාර තැන්පතු සහ නිකුත්කළ ණය සුරැකුම්පත් වල වෙනස්වීම්	52,170,624	44,239,301	48,783,810	41,821,940
වෙනත් වගකීම්වල වෙනස්වීම්	1,672,576	5,922,884	1,671,428	5,926,376
එකතුව	53,843,200	50,162,185	50,455,238	47,748,316

44. බැංකුවලට විරුද්ධව ඇති නීති කෘත්‍යයන් →

බැංකුකරණ ව්‍යාපාරයේ ස්වභාවය අනුව නීති කෘත්‍යයන් යනු නොවැළැක්විය හැකි සිදුවීම්කි. එවැනි නෛතික හිමිකම් සමග කටයුතු කිරීම සඳහා බැංකුවට ස්ථාපිත කෙටුම්පතක් ඇත. ප්‍රතිඵලයන්හි නිශ්චිතභාවය සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් ලබාගත් පසු සහ අලාභයන් සාධාරණ අගයකට තක්සේරු කළ පසු, අදාළ නෛතික හිමිකම්වලින් වූ මූල්‍ය ස්ථාවරයට විය හැකි අහිතකර බලපෑම් සඳහා බැංකුව තම ගිණුම්වලට ගැලපීම් සිදුකරනු ලබයි. ප්‍රතිඵලයන්හි අවිනිශ්චිතභාවය හේතු කොට ගෙන මූල්‍ය ප්‍රකාශනවලට කිසිදු ගැලපීමක් සිදු නොකළ, වර්ෂ අවසානයට ඇති බැංකුවට විරුද්ධ නොවීසඳුනු නඩු පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ:

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	2014	2013
විනිශ්චය සහ/අධිකරණ		
කම්කරු විනිශ්චය සහා	8	10
දිස්ත්‍රික් උසාවි	28	22
වාණිජ මහාධිකරණය	8	10
ශ්‍රේෂ්ඨාධිකරණය	1	2
මහේස්ත්‍රාත් අධිකරණය	9	4

45. මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු සිදුවීම් →

පහත හෙළිදරව් කරන ලද සිදුවීම් හැරුණුකොට මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු, මූල්‍ය ප්‍රකාශන තුළින් අනාවරණය කිරීමේ හෝ සංශෝධනය කිරීමට අවශ්‍යතාවයක් මතුවන ආකාරයේ සිදුවීම් සිදුවී නොමැත.

සුපිරි ලාභ බදු →

2013/14 තක්සේරු වර්ෂ සඳහා රු.මි. 2,000 ඉක්මවූ ඉපයීම් සහිත ආයතනවල ලාභයෙන් එක් වරක් පමණක් 25% ක් අමතර බද්දක් ලෙස අය කිරීමට 2015 ජනවාරි 29 වන දින ඉදිරිපත් කළ (2015 පෙබරවාරි 07 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ) අන්තර් අයවැය යෝජනාව මගින් මුදල් අමාත්‍යවරයා නිවේදනය කරන ලදී. එම තක්සේරු වර්ෂය සඳහා බැංකුව විසින් එකී අගය ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කර ඇති හෙයින් ඉදිරියේදී එබඳු අමතර බදු මුදලක් ගෙවීමට සිදුවිය හැකිය.

46. සන්සන්දනාත්මක වටිනාකම් →

වඩාත් සුදුසු ඉදිරිපත් කිරීමක් සඳහා ප්‍රවර්තන වර්ෂයේ වර්ගීකරණය හා තහවුරු කරගැනීමට සන්සන්දනාත්මක තොරතුරු ප්‍රතිවර්ගීකරණයකොට අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත්කොට ඇත. ප්‍රතිවර්ගීකරණය කරනු ලැබූ වටිනාකම් පහත දක්වා ඇත:

අ. යෝග්‍ය තැන්පතු සංචිත මත ගෙවනලද රඳාපත් වාරික →

පොළී වියදම් යටතේ වර්ගකර තිබූ රු.මි 422 ක් වෙනත් වියදම් යටතේ පහත පරිදි යළි වර්ගකර ඇත.

	බැංකුව		සමුහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
පොළී වියදම්	-	54,563,482	-	55,233,594
අඩුකළා: යළි වර්ග කළ ප්‍රමාණය	-	422,306	-	422,306
යළි වර්ගීකරණයෙන් පසු පොළී වියදම්	-	54,141,176	-	54,811,288
වෙනත් වියදම්	-	2,484,626	-	2,457,297
එකතු කළා: යළි වර්ග කළ ප්‍රමාණය	-	422,306	-	422,306
යළි වර්ගීකරණයෙන් පසු වෙනත් වියදම්	-	2,906,932	-	2,879,603

47. මූල්‍ය අවදානම් කළමනාකරණය →

47.1 අවදානම් කළමනාකරණ ආකෘතිය →

ආයතනයේ ඉලක්ක සාක්ෂාත්කර ගැනීමේදී සියලුම ක්‍රියාකාරකම් අතර අන්තර් සම්බන්ධයක් ඇති හෙයින් අවදානම් කළමනාකරණය සඳහා උපාය මාර්ග ව්‍යුහය, ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම් හා කාර්යභාරය ආදී සාධක ගණනාවක් සමග අන්තර් සබඳතා පවත්වන ඒකාබද්ධ ප්‍රවේශයක් අවැසි වේ. සාමූහික කළමනාකාරිත්ව ප්‍රකාශයක්, ධනාත්මක සංස්කෘතික හා ආයතනික වෙනස්කම් සඳහා ඇති ඉඩ ප්‍රස්තා වර්ධනය, ප්‍රතිපත්ති හා ව්‍යුහය පදනම්වූ පද්ධති හා ක්‍රියා පටිපාටි, අවදානම් හඳුනාගැනීම හා වාර්තාකරණය යනාදිය බැංකුව තුළ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ආකෘතියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කුළුණු ලෙස සලකනු ලබයි.

අවදානම් කළමනාකරණ ව්‍යුහය

බැංකු මෙහෙයුම් තුළ ඇති පරිණත බව, ආවේනික අවදානම හා සංකීර්ණතාවය හේතුකොටගෙන ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුවන බවට වගබලා ගැනීම සඳහා සාමූහික අවදානම් කළමනාකරණ ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බැංකුව ඉමහත් ප්‍රයත්නයක යෙදී සිටියි. බැංකුව පුරා ව්‍යාප්ත කාර්ය භාරයන් සහිත පහත සඳහන් කමිටු වෙත එහි මූලික වගකීම් පැවරේ.

IRMC	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
BAC	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව
ERMC	විධායක අවදානම් කළමනාකරණ කමිටුව
ALCO	වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව
RMD	අවදානම් කළමනාකරණ අංශය
ORM/Rep	මෙහෙයුම් කළමනාකරණ නියෝජිත
MO	මධ්‍ය කාර්යාලය
CRMU	ණය අවදානම් කළමනාකරණ ඒකකය

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද →

මූල්‍ය උපකරණවලින් පැනනගින මතු සඳහන් අවදානම් ප්‍රභේද වෙත අවධානය යොමු කෙරෙයි.

- අ. ණය අවදානම
- ආ. ද්‍රවශීලතා අවදානම
- ඇ. වෙළෙඳපල අවදානම
- ඈ. මෙහෙයුම් අවදානම
- ඉ. හිමිකම් අවදානම
- ඊ. පොළී අනුපාතික අවදානම

අ. ණය අවදානම

ශේෂ පත්‍රයෙන් පරිබාහිර හෝ ශේෂ පත්‍රය තුළ බැංකු මෙහෙයුම්වලින් ඇති විය හැකි, ප්‍රතිපාර්ශවයන්ගේ හෝ ණයකරුවන්ගේ ණය ගුණාත්මකභාවය අඩුවීම තුළින් අලාභ ඇතිවීමේ හැකියාව, ණය අවදානමයි.

47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

බැංකුවේ ණය අවදානම් නිරාවරණය වීම්

බැංකුවේ දෙවන ප්‍රධානතම ව්‍යාපාරය මත ඇති සමස්ත ණය නිරාවරණය වීම්, 28.57% කි. (අවදානම් රහිත සුරැකුම්හි ආයෝජනය, මුළු වත්කම්වලින් 65.94% කි.) එහෙයින්, බැංකුව විසින් ණය අවදානම, ප්‍රධාන වර්ගයේ අවදානමක් ලෙස සලකන නමුදු බැංකුවට බලපාන ණය අවදානමෙහි ප්‍රමාණය සන්සන්දනාත්මකව බැලූවිට අඩුය.

බැංකුවට බලපාන ණය නිරාවරණය වීම් ප්‍රධාන ප්‍රභේද 2 ක් මත හටගනී. එනම්, බැංකුවලට ණයදීම් හා ආයතනික, සිල්ලර ණයකරුවන්, රජය හා රාජ්‍ය ආයතන වැනි වෙනත් ගනුදෙනුකරුවන්ට ණය දීම්ය.

ණය කළඹ කළමනාකරණය

බැංකුව විසින් නිමැවුම් හා ක්ෂේත්‍ර අනුව ණය අවදානමෙහි සංකේන්ද්‍රණය අධීක්ෂණය කරනු ලබයි. බැංකුවේ ණය කළඹෙහි (ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්) සංකේන්ද්‍රණ අවදානමෙහි විශ්ලේෂණයක් පහත දැක්වේ:

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ක්ෂේත්‍රය අනුව සංකේන්ද්‍රණය				
කෘෂිකාර්මික හා ධීවර	1,001,737	1,195,539	1,001,737	1,195,539
සංචාරක	145,375	163,577	145,375	163,577
ප්‍රවාහන	913,895	456,551	913,895	456,551
ඉදිකිරීම්/නිවාස	56,776,500	53,483,331	56,776,500	53,483,331
වෙනත්				
යටිතල පහසුකම්	52,692,775	6,595,707	52,692,775	6,595,707
කල්බදු හා මූල්‍ය	4,521,533	5,728,880	4,521,533	5,728,880
රජය	4,122,500	7,511,719	4,122,500	7,511,719
අධ්‍යාපන	12,924,747	3,398,654	12,924,747	3,398,654
විදුලි සංදේශ	-	91,063	-	91,063
බලශක්තිය	13,126,850	3,185,665	13,126,850	3,185,665
සෞඛ්‍ය සේවය	-	74,482	-	74,482
උකස්	38,184,641	52,000,487	38,184,641	52,000,487
තැන්පතු මත ණය	19,802,230	20,470,214	19,802,230	20,470,214
වෙනත්	15,874,541	6,519,535	15,876,627	6,521,635
දළ එකතුව	220,087,324	160,875,404	220,089,410	160,877,504

47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
නිමැවුම් අනුව සංකේන්ද්‍රණය				
ණය හා ලැබිය යුතු දෑ				
උකස් ණය	38,184,641	52,000,487	38,184,641	52,000,487
සේවක ණය	2,791,077	2,659,967	2,791,077	2,659,967
කාලීන ණය				
කෙටිකාලීන	1,000,000	1,192,959	1,000,000	1,192,959
දිගුකාලීන	169,647,494	91,905,182	169,647,494	91,905,182
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	-	-	2,086	2,100
වෙනත්				
සුරැකුම්පත් ණය/වාණිජ පත්‍ර	3,797,575	5,427,665	3,797,575	5,427,665
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	4,122,500	4,122,500	4,122,500	4,122,500
පරිපාලනමය ණය ගැනීම්	-	3,389,220	-	3,389,220
වෙනත්	544,037	177,425	544,037	177,425
දළ එකතුව	220,087,324	160,875,404	220,089,410	160,877,504

47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන් සහ භානිකරණ විශ්ලේෂණය				
කේවල භානිකරණය				
දළ ප්‍රමාණය	-	-	-	-
භානිකරණය සඳහා ඇති දීමනාව	-	-	-	-
ධාරණ අගය	-	-	-	-
සාමූහික භානිකරණය				
දළ ප්‍රමාණය	193,442,661	127,607,135	193,442,661	127,607,135
භානිකරණය සඳහා ඇති දීමනාව	(3,925,172)	(2,005,578)	(3,925,172)	(2,005,578)
ධාරණ අගය	189,517,489	125,601,557	189,517,489	125,601,557
කල් ඉකුත්වූ එහෙත් කේවල භානිකරණය නොවූ ප්‍රමාණය	39,707	30,064	39,707	30,064
ධාරණ අගය	39,707	30,064	39,707	30,064
කල් ඉකුත් හෝ භානිකරණය නොවූ	26,604,956	33,238,205	26,607,042	33,240,305
ධාරණ අගය	26,604,956	33,238,205	26,607,042	33,240,305
මුළු ධාරණ අගය - ක්‍රමාංකය පිරිවැයට	216,162,152	158,869,826	216,164,238	158,871,926

(ආ) ද්‍රවශීලතා අවදානම

අලාභයක් සිදුවීම වැළැක්වීමට හෝ අවශ්‍ය ලාභය උපයා ගැනීමට හැකි තරම් ඉක්මනින් වෙළෙඳපළ තුළ, අදාළ සුරැකුම් වත්කම විකිණීමට නොහැකිවීම මත ඇතිවන අවදානම, ද්‍රවශීලතා අවදානමයි.

පවත්වා ගන්නාලද, අවදානම අවම කිරීමේ උපක්‍රම, ආධාරක ප්‍රමාණවත් නොවීම මත බැංකුව එහි බැඳීම් නියමානුකූලව ඉටුකරලීමට අපොහොසත් වන අවස්ථාවකදී ද්‍රවශීලතා අවදානම හටගනී.

47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

ද්‍රවශීලතා වත්කම් සංකේන්ද්‍රණය

සිය වත්කම්වලින් 60% ක්, රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට බැංකුවට පැවරී ඇති නියාමන අවශ්‍යතාව හේතුවෙන් ඉහළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වා ගැනීමට බැංකුවට සිදුවේ. ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 20% ට වඩා බෙහෙවින් වැඩි 92% ක ද්‍රවශීලතා අනුපාතයක් බැංකුව විසින් දැනට පවත්වාගෙන යනු ලබයි. බැංකුවේ සමස්ත ද්‍රවශීල වත්කම වෙතින් 96% ක් නියෝජනය වන්නේ රාජ්‍ය සුරැකුම්පත්වල කරඇති ආයෝජනයන් මගිනි.

අයිතම	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
ද්‍රවශීලතා වත්කම් අනුපාතය				
වර්ෂාවසානයට	91.5	92.7	91.5	92.7
ජූනි 30 දිනට	89.5	70.8	89.5	70.8
වර්ෂාරම්භයේදී	92.7	69.5	92.7	69.5
තැන්පතු සඳහා දළ ණය සහ ලැබිය යුතු දෑ	40.9	33.9	40.9	33.9
මුළු වත්කම් සඳහා ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ	28.6	25.6	28.6	25.6

(ඇ) වෙළෙඳපළ අවදානම

වෙළෙඳපළ මිල ගණන්වල සංවලනයන්, විශේෂයෙන් පොළී අනුපාතිකවල, විදේශ විනිමය අනුපාතිකවල, හා හිමිකම් කොටස් මිල ගණන්වල වෙනස්කම් හේතුකොටගෙන බැංකුව කෙරෙහි බලපාන වෙළෙඳපළ අවදානම ඇති වේ. ණය හා වෙළෙඳපළ ද්‍රවශීල අවදානම ආදී වෙනත් මූල්‍ය අවදානම් මගින් වෙළෙඳපළ අවදානම බොහෝ විට ව්‍යාජන වෙයි. ශේෂ පත්‍ර දිනට පෙර මෙන්ම පසු සිදුවීම් මත මෙම අලාභ ඇතිවීමේ අවදානම හටගනු ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බලපාන වෙළෙඳපළ අවදානම් ප්‍රභව

පහත සඳහන් ප්‍රභවයන් ආශ්‍රිතව බැංකුව වෙළෙඳපළ අවදානමට නිරාවරණයවීම හටගනී.

- භාණ්ඩාගාර සුරැකුම් කළඹ (රාජ්‍ය සුරැකුම් සහ අනුමැතිය ලත් වෙනත් ස්ථාවර ආදායම් සුරැකුම්පත්)
- ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිවිකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගැනීම් ගනුදෙනු
- සාජු විදේශ විනිමය ණයට ගැනීම් සහ ණය දීම්
- විදේශ විනිමය තැන්පතු
- ව්‍යුත්පන්න
- වත්කම් - වගකීම් නොගැලපීම

ඇ. 1 විදේශ විනිමය අවදානම

විදේශ ව්‍යවහාර මුදල් වර්ග 2 ක් අතර විනිමය අනුපාතිකයෙහි අනපේක්ෂිත වෙනස්වීම්වලට නිරාවරණයවීම මගින් ඇතිවන මූල්‍ය අවදානම, විදේශ විනිමය අවදානමයි. (මෙය විනිමය අනුපාතික අවදානම/ව්‍යවහාර මුදල් අවදානම ලෙසද හැඳින්වෙයි.)



47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

(අ) මෙහෙයුම් අවදානම

ප්‍රමාණවත් නොවන හෝ බිඳ වැටීම් සහිත අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයින්, පද්ධති හෝ බාහිර සිදුවීම් නිසා අලාභ හටගැනීමේ අවදානම, මෙහෙයුම් අවදානම ලෙස බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව නිර්වචනය කරයි. මෙම නිර්වචනයට නෛතික අවදානම් ඇතුළත්වන මුත් උපායමාර්ගික අවදානම හා කීර්තිනාමය පිළිබඳ අවදානම් අන්තර්ගත නොවේ.

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ආකෘතිය

බැංකුවේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ගත යුතු නිසි තීරණ ගැනීමට යොමුවන මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය හරහා බැංකුවේ නෛසර්ගික අවදානම අවබෝධකර ගැනීම සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය සඳහා සමස්ත අවදානම් සංස්කෘතිය හා හැසිරීම් වැඩිදියුණු කිරීම සඳහා යාන්ත්‍රණයක් බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යභාරය මගින් සැපයෙයි. තවද, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය මගින් බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යභාරයට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙයි.

(ඉ) හිමිකම් අවදානම

කොටස් වෙළෙඳපල විචල්‍යයන් හේතුවෙන් පුද්ගලික ආයෝජන ක්‍ෂයවීමෙන් යම් පුද්ගලයෙකුට මුදල් අහිමිවීමේ අවදානම, හිමිකම් අවදානමයි. හිමිකම් මත ආයෝජනයන්, සමස්ත වත්කම් වෙතින් 1.00% නියෝජනය කරන අතර, නිල ලැයිස්තුගත කළ හා නොකළ හිමිකම් කොටස් ආයෝජන ප්‍රතිශත පිළිවෙලින් 0.95% ක් හා 0.05% ක් බැගින් වේ. එහෙයින්, හිමිකම් අවදානමට බැංකුව විශාල වශයෙන් නිරාවරණය වීමක් නොමැත. කෙසේ වුවද, හිමිකම් ආයෝජන මත ප්‍රතිලාභ කෙරෙහි කොටස් වෙළෙඳපලෙහි අහිතකර වලනයන් බලපාන ලදී. උපායමාර්ගික හේතු, ආර්ථික සංවර්ධනය හා වෙළෙඳපල පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොට ගෙන නිල ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජනය කරනු ලබයි.

(ඊ) පොළී අනුපාතික අවදානම

ඕනෑම පොළී අනුපාතික සම්බන්ධතාවයකදී හෝ ප්‍රතිලාභ වක්‍රයේ හැඩයේදී අනුපාතික 2 ක් අතර ව්‍යාප්තියේදී ආයෝජනයක වටිනාකම, පොළී අනුපාතික පූර්ණ මට්ටමේදී වෙනස්වීමේ අවදානම, පොළී අනුපාතික අවදානමයි. මුළු ශේෂ පත්‍ර වගකීම්වලින් 71% ක් නියෝජනය කරනු ලබන තැන්පතු, බැංකුවේ අරමුදල් සපයන ප්‍රධානතම ප්‍රභවයයි. මින් 26% ක් ඉතුරුම් තැන්පතුද 74% ක් ස්ථාවර තැන්පතුද නියෝජනය කරයි. අනෙක් අතට මුළු ශේෂපත්‍ර වත්කම්වලින් බහුතරයක්, 66% ක් නියෝජනය කරනු ලබන්නේ කෙටිකාලීන සිට මධ්‍යකාලීන රාජ්‍ය සුරැකුම්පත් මත කෙරෙන ආයෝජන මගිනි. එහෙයින් බැංකුව පොළී අනුපාතික අවදානමට වැඩිමනත් ලෙස බදුන් වෙයි.

47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

2014.12.31 දිනට බැංකුවේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

බැංකුව	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොළී සහිත වත්කම්	23,765,072	84,578,626	123,950,848	250,128,810
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	1,811,641	4,422,723	9,741,251	9,741,251
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	16,949	618,224	822,514	2,038,082
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	498,705	506,427	1,257,865	5,423,312
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	3,253,654	10,131,916	20,315,559	55,711,719
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	18,184,123	68,899,336	91,813,659	177,214,446
පොළී සහිත වගකීම්	198,280,086	392,745,782	462,505,979	590,966,496
බැංකුවලට ගෙවිය යුතු	90,150	90,150	90,150	90,150
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	168,584,766	344,445,592	406,228,018	533,175,216
වෙනත් ණය ලබා ගැනීම්	29,605,170	48,210,040	56,187,811	57,701,130
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(174,515,014)	(308,167,156)	(338,555,131)	(340,837,686)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	12	22	27	42

2014.12.31 දිනට සමූහයේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

සමූහය	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොළී සහිත වත්කම්	24,014,898	85,327,771	122,035,859	252,956,482
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	1,811,808	4,422,890	6,384,442	9,741,418
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	93,861	848,960	1,520,234	3,669,770
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	498,705	506,427	1,257,865	5,423,312
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	3,254,154	10,133,416	20,317,254	55,713,805
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	18,356,370	69,416,078	92,556,064	178,408,177
පොළී සහිත වගකීම්	199,443,563	396,236,213	466,669,875	596,477,323
බැංකුවලට ගෙවිය යුතු	291,723	694,869	694,869	694,869
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	168,584,766	344,445,592	406,228,018	533,175,216
වෙනත් ණය ලබා ගැනීම්	30,567,074	51,095,752	59,746,988	62,607,238
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(175,428,665)	(310,908,442)	(344,634,016)	(343,520,841)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	12	22	26	42

47. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →

47.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →

2013.12.31 දිනට බැංකුවේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

බැංකුව	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොළී සහිත වත්කම්	22,583,769	93,821,833	154,459,872	225,159,256
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	43,480	11,341,840	11,341,840	11,341,840
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	58,828	1,125,871	2,731,708	4,282,347
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	1,658,700	1,958,700	1,961,181	1,961,181
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	13,783,743	27,678,849	45,834,563	67,783,723
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	7,039,018	51,716,573	92,590,580	139,790,165
පොළී සහිත වගකීම්	90,657,051	254,031,743	340,567,164	484,353,904
බැංකුවලට ගෙවිය යුතු	126,989	126,989	126,989	126,989
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	80,665,472	242,004,615	325,954,106	464,694,475
වෙනත් ණය ලබා ගැනීම්	9,864,589	11,900,139	14,486,069	19,532,440
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(68,073,282)	(160,209,911)	(186,107,291)	(259,194,649)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	25	37	45	46

2013.12.31 දිනට සමූහයේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

සමූහය	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොළී සහිත වත්කම්	27,675,508	94,237,520	183,241,890	227,744,075
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	43,683	11,342,042	11,342,042	11,342,042
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	409,820	1,229,461	4,104,679	5,542,288
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	728,297	2,184,890	2,235,391	2,260,641
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	9,226,812	27,680,436	54,417,361	67,785,823
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	17,266,897	51,800,691	111,142,418	140,813,281
පොළී සහිත වගකීම්	86,051,019	258,153,057	413,185,682	490,701,995
බැංකුවලට ගෙවිය යුතු	906,125	2,718,376	3,651,807	4,118,522
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	80,668,205	242,004,615	390,464,522	464,694,475
වෙනත් ණය ලබා ගැනීම්	4,476,689	13,430,066	19,069,354	21,888,997
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(58,375,511)	(163,915,537)	(229,943,793)	(262,957,920)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	32	37	44	46

48. කල්පිරීමේ විශ්ලේෂණය →

බැංකුව	මාස 03 දක්වා රු. '000	මාස 03 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000	2014.12.31 දිනට එකතුව රු. '000	2013.12.31 දිනට එකතුව රු. '000
කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම් (පොළී සහිත වත්කම්)							
මුදල් හා මුදල් සමානාත්	95,630	-	-	-	-	95,630	43,480
මහ බැංකු සමග ඇති ශේෂ	-	-	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	4,327,093	5,318,528	-	-	-	9,645,621	11,298,360
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	618,224	1,419,858	1,053,737	570,181	-	3,661,999	9,979,823
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	506,427	4,916,885	278,490	832,300	-	6,534,102	7,550,509
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	10,131,916	45,579,803	45,420,407	39,087,588	75,942,438	216,162,152	158,869,826
කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	68,899,336	108,315,110	127,775,599	137,640,216	67,711,076	510,341,337	432,465,113
	84,578,626	165,550,184	174,528,233	178,130,285	143,653,514	746,440,841	620,207,110
වෙනත් වත්කම් (පොළී රහිත වත්කම්)							
මුදල් හා මුදල් සමානාත්	1,830,964	-	-	-	-	1,830,964	1,502,741
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	575,986	1,151,972	1,151,972	-	2,879,931	5,118,615
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය ආයෝජන	942,365	2,827,094	-	-	-	3,769,459	3,828,417
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	-	-	-	-	4,036,956	4,036,955	2,926,082
පාලිත සමාගම්වල ආයෝජනයන්	-	-	-	-	150,000	150,000	150,000
දේපල, පිරිසහ හා උපකරණ	-	-	-	-	5,529,743	5,529,743	5,610,413
අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	64,652	64,652	81,803
විලම්බිත බදු වත්කම්	-	-	-	-	-	-	-
වෙනත් වත්කම්	701,972	2,008,060	5,354,826	5,354,826	1,344,080	14,763,764	14,942,811
	3,475,301	5,411,140	6,506,798	6,506,798	11,125,431	33,025,468	34,160,882
මුළු වත්කම්	88,053,927	170,961,324	181,035,031	184,637,083	154,778,945	779,466,309	654,367,993
කල්පිරීමේ ගිවිසුම් සහිත වගකීම් (පොළී සහිත වත්කම්)							
බැංකුවලට ගෙවිය යුතු	90,150	-	-	-	-	90,150	126,989
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	344,445,592	188,729,624	17,120,874	3,764,222	-	554,060,312	501,889,688
වෙනත් ණය ගැනීම්	48,210,040	9,491,090	1,713,358	131,687,636	-	191,102,124	120,433,536
	392,745,782	198,220,714	18,834,232	135,451,858	-	745,252,586	622,450,213
වෙනත් වගකීම් (පොළී රහිත වත්කම්)							
ප්‍රවර්ධන බදු වගකීම්	-	-	-	-	-	-	-
විලම්බිත බදු වගකීම්	-	-	-	-	269,754	269,754	143,450
වෙනත් වගකීම්	277,632	734,242	1,946,806	1,944,896	5,780,169	10,683,745	9,556,844
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	3,200,000	3,200,000	3,200,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	1,874,135	1,874,135	1,736,803
වෙනත් සංචිත	-	-	-	-	18,186,088	18,186,088	17,280,684
	277,632	734,242	1,946,806	1,944,896	29,310,146	34,213,723	31,917,780
මුළු වගකීම්	393,023,414	198,954,956	20,781,038	137,396,754	29,310,146	779,466,309	654,367,993

48. කල්පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි) →

සමූහය	මාස 03 දක්වා	මාස 03 සිට 12 දක්වා	වසර 1 සිට 3 දක්වා	වසර 3 සිට 5 දක්වා	වසර 5 කට වැඩි	2014.12.31 දිනට එකතුව	2013.12.31 දිනට එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
කල්පිරීමේ ගිවිසුම් සහිත වත්කම්							
(පොළී සහිත වත්කම්)							
මුදල් හා මුදල් සමානයන්	95,630	-	-	-	-	95,630	43,480
මහ බැංකු සමග ඇති ශේෂ	167	-	-	-	-	167	203
බැංකුවල ඇති තැන්පතු	4,327,093	5,318,528	-	-	-	9,645,621	11,298,360
වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම්	848,960	2,820,810	1,392,912	1,931,742	791,304	7,785,727	14,283,494
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	506,427	4,916,885	278,490	832,300	-	6,534,102	7,849,969
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	10,133,416	45,580,389	45,420,407	39,087,588	75,942,438	216,164,238	158,871,926
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	69,416,078	108,992,099	129,163,733	138,426,178	67,711,076	513,709,164	435,959,845
	85,327,771	167,628,711	176,255,542	180,277,808	144,444,818	753,934,649	628,307,276
වෙනත් වත්කම් (පොළී රහිත වත්කම්)							
මුදල් හා මුදල් සමානයන්	1,834,897	-	-	-	-	1,834,897	1,513,787
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	575,986	1,151,972	1,151,972	-	2,879,931	5,118,615
වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය ආයෝජන	942,365	2,827,094	-	-	-	3,769,459	3,828,417
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	-	-	-	-	4,037,956	4,037,955	2,927,082
පාලිත සමාගම්වල ආයෝජනයන්	-	-	-	-	-	-	-
දේපල, පිරිසින හා උපකරණ	-	-	-	-	5,530,622	5,530,622	5,611,100
අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	64,659	64,659	81,888
විලම්බිත බදු වත්කම්	-	-	-	-	668	668	568
වෙනත් වත්කම්	703,135	2,011,550	5,364,134	5,364,134	1,348,734	14,791,687	14,957,063
	3,480,397	5,414,630	6,516,106	6,516,106	10,982,639	32,909,878	34,038,520
මුළු වත්කම්	88,808,168	173,043,341	182,771,648	186,793,914	155,427,457	786,844,527	662,345,797
කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම්							
(පොළී සහිත වත්කම්)							
බැංකුවලට ගෙවිය යුතු	694,869	-	-	-	-	694,869	4,118,522
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	344,445,592	188,729,624	17,120,874	3,764,222	-	554,060,312	501,889,688
වෙනත් ණයගැනීම්	51,095,752	11,511,486	1,713,358	131,687,636	-	196,008,232	122,790,093
	396,236,213	200,241,110	18,834,232	135,451,858	-	750,763,413	628,798,304
වෙනත් වගකීම් (පොළී රහිත වත්කම්)							
ප්‍රවර්ධන බදු වගකීම්	-	86,575	-	-	-	86,575	33,205
විලම්බිත බදු වගකීම්	-	-	-	-	269,754	269,754	143,450
වෙනත් වගකීම්	278,300	736,245	1,952,147	1,950,237	5,782,840	10,699,769	9,574,014
ප්‍රකාශිත ප්‍රාග්ධනය	-	-	-	-	3,200,000	3,200,000	3,200,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	1,874,135	1,874,135	1,736,803
වෙනත් සංචිත	-	-	-	-	19,950,880	19,950,880	18,860,023
	278,300	822,820	1,952,147	1,950,237	31,077,609	36,081,114	33,547,494
මුළු වගකීම්	396,514,513	201,063,930	20,786,379	137,402,095	31,077,609	786,844,527	662,345,797

49. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව හා කළමනාකරණය (නියාමන වාර්තාකරණයට අනුව) →

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව මගින් ස්වභාවික සිද්ධීන්, තාක්‍ෂණය හා බැංකුවේ වත්කම් සහ ශේෂ පත්‍රයෙන් පිටත ගනුදෙනු, ගනුදෙනු ආශ්‍රිත මෙහෙයුම් හා මානව ක්‍රියාකාරීත්වය හේතුවෙන් පැනනැගිය හැකි අවදානමට අනුව බැංකුවේ ප්‍රාග්ධන එකතුවෙහි ප්‍රමාණාත්මකතාවය මැනීම සිදු කෙරෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවම අවදානම් සංවේදී ප්‍රාග්ධනයක් නිර්දේශ කර ඇති අතර, 2008 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි, "සංශෝධිත ව්‍යුහයක් යටතේ ප්‍රාග්ධන මිනීම හා ප්‍රාග්ධන ප්‍රමිතීන් ජාත්‍යන්තර ලෙස ඒකාබද්ධ කිරීම" (බාසල් 11) අනුව නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා ගණනය කිරීමට බැංකුවට උපදෙස් දෙන ලදී. දැනට දේශීය බැංකු ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මකවන පහත සඳහන් බාසල් 11, ප්‍රවේශ යටතේ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා පිහිටීම ගණනයකර ඇත.

- ණය අවදානම සඳහා ප්‍රමිත ගත ප්‍රවේශය
- වෙළෙඳපළ අවදානම සඳහා ප්‍රමිතිගත මිනීමේ ක්‍රමය
- මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශය

ප්‍රාග්ධනය සහ අවදානම් බරතැබූ වත්කම් - බැංකුව →

දෙසැම්බර් 31 දිනට	අවම අවශ්‍යතාව	බැංකුව		සමූහය	
		2014	2013	2014	2013
ප්‍රාග්ධනයට අවදානම් බරතැබූ වත්කම් අනුපාතය					
ස්ථර I (%)		22.96	21.19	24.01	22.43
අඩු කිරීම - ස්ථර I (%)		(2.50)	(2.69)	(2.42)	(2.59)
මූලික ප්‍රාග්ධන අනුපාතය (%)	5	20.46	18.50	21.59	19.84
ස්ථර II (%)		21.48	19.41	22.61	20.74
අඩු කිරීම - ස්ථර II (%)		(2.50)	(2.69)	(2.42)	(2.59)
සමස්ත ප්‍රාග්ධන අනුපාතය (%)	10	18.98	16.72	20.19	18.15

ගණනය කිරීම් පිළිබඳ විස්තර →

ප්‍රාග්ධන පදනම

	බැංකුව		සමූහය	
	2014 රු. '000	2013 රු. '000	2014 රු. '000	2013 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ස්ථර I (%) මූලික ප්‍රාග්ධනය				
ප්‍රකාශිත ප්‍රාග්ධනය	3,200,000	3,200,000	3,200,000	3,200,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	1,903,809	1,737,993	1,903,809	1,737,993
පොදු හා වෙනත් සංචිත	20,941,142	14,194,721	22,282,734	15,400,626
	26,044,951	19,132,714	27,386,543	20,338,619
අඩු කළා :				
වෙනත් බැංකු හා මූල්‍ය ආයතනවල/පාලිත සමාගම්වල ප්‍රාග්ධනයෙහි 50% ක ආයෝජනය	2,839,759	2,427,298	2,764,759	2,352,298
මුළු ස්ථර I ප්‍රාග්ධනය	23,205,192	16,705,416	24,621,784	17,986,321
ස්ථර II (%) අතිරේක ප්‍රාග්ධනය				
පොදු ප්‍රතිපාදන සහ ප්‍රත්‍යාගණන සංචිතය	1,162,217	818,589	1,162,217	818,589
අඩුකළා:				
වෙනත් බැංකු හා මූල්‍ය ආයතනවල/පාලිත සමාගම්වල ප්‍රාග්ධනයෙහි 50% ක ආයෝජනය	2,839,759	2,427,298	2,764,759	2,352,298
යෝග්‍ය ස්ථර II ප්‍රාග්ධනය	(1,677,542)	(1,608,709)	(1,602,542)	(1,533,709)
ප්‍රාග්ධන පදනම	21,527,650	15,096,707	23,019,242	16,452,612

සමස්ත අවදානම් මත බරතැබූ වත්කම් සංයුතිය →

අවදානම් බරතැබූ වත්කම් හා ශේෂ පත්‍රයෙන් පිටත අයිතම සඳහා සමස්ත ණය අවදානම් නිරාවරණය වීම්	77,087,034	58,008,991	77,090,344	58,028,301
වෙළෙඳපල අවදානමට සමාන සමස්ත අවදානම් බරතැබූ වත්කම්	12,397,030	11,067,470	12,710,870	11,309,850
මෙහෙයුම් අවදානමට සමාන සමස්ත අවදානම් බරතැබූ වත්කම්	23,930,514	21,223,336	24,235,794	21,299,422
සමස්ත අවදානම් බරතැබූ වත්කම්	113,414,578	90,299,797	114,037,008	90,637,573

50. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම →

50.1 සාධාරණ වටිනාකමට වාර්තා කළ මූල්‍ය උපකරණ →

තක්සේරු තාක්ෂණික ක්‍රම උපයෝගීකර ගනිමින් සාධාරණ වටිනාකමට වාර්තා කළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ වටිනාකම තීරණය කරනු ලබන ආකාරය පිළිබඳව විස්තරයක් පහත දක්වා ඇත. වෙළඳපළ සහභාගිත්වය දරන්නෙකු විසින් එම උපකරණ ආගණනය කිරීමේදී කරනු ලබන උපකල්පන පිළිබඳ බැංකුවේ ඇස්තමේන්තුව ඒවායේ අන්තර්ගත වේ.

*** ව්‍යුත්පන්න**

පවතින විදේශ විනිමය අනුපාතික හා විදේශ විනිමය ඉදිරි අනුපාතික ආදී විවිධ සාධක ඇතුළත් කරමින් තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් දරාසිටින ව්‍යුත්පන්න නිමැවුම් (විදේශ විනිමය SWAPS/මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්) තක්සේරුකර ඇත.

*** වෙළඳාම සඳහා දරාසිටින මූල්‍ය වත්කම්**

i. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් සමන්විත තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගීකර ගනිමින් වෙළඳාම සඳහා දරාසිටින මූල්‍ය වත්කම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත ඇතුළත් වට්ටම් කළ මුදල් ප්‍රවාහ තක්සේරුකරණ ආකෘති භාවිතයෙන් බැංකුව විසින් සුරැකුම් තක්සේරු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ වෙළෙඳපළ දත්ත සහ අතරමැදියන්ගේ ප්‍රකාශන, ප්‍රවර්තන පොළී අනුපාතිකවලට අදාළ උපකල්පන මෙකී නිරීක්ෂණ දත්තවලට අයත් වේ.

ii. හිමිකම් සුරැකුම්

සක්‍රීය වෙළඳපළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් හිමිකම් සුරැකුම් තක්සේරු කරනු ලබයි.

iii. විකිණීම සඳහා පවතින

සක්‍රීය වෙළඳපළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් නිල ලැයිස්තුගත කළ හිමිකම් සුරැකුම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම්වූ තක්සේරුකරණ ආකෘතියක් යොදා ගනිමින් නිල ලැයිස්තුගත නොකළ හිමිකම් සුරැකුම්වල සාධාරණ වටිනාකම ගණනයකර ඇත.

50.2 සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් ධූරාවලිය නිර්ණය කිරීම →

සක්‍රීය වෙළඳපළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් නිල ලැයිස්තුගත කළ හිමිකම් සුරැකුම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළහැකි දත්ත මත පදනම්වූ තක්සේරුකරණ ආකෘතියක් යොදා ගනිමින් නිල ලැයිස්තුගත නොකළ හිමිකම් සුරැකුම්වල සාධාරණ වටිනාකම ගණනය කර ඇත.

- 1 මට්ටම එක හා සමාන වත්කම් හෝ වගකීම් සඳහා සක්‍රීය වෙළඳපළ තුළ ඇති නිල ලැයිස්තුගත කළ (ගැලපීම් සිදු නොකළ) මිල
- 2 මට්ටම වාර්තා කරනලද සාධාරණ වටිනාකම මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන සියලු කරුණු, සෘජුවම හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි වෙනත් තාක්ෂණික ක්‍රම
- 3 මට්ටම වාර්තා කරනලද සාධාරණ වටිනාකම මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන කරුණු, නිරීක්ෂණය කළනොහැකි වෙළෙඳපළ දත්ත මත පදනම් වූ තාක්ෂණික ක්‍රම

50. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →

50.2 සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් ධුරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි) →

සාධාරණ වටිනාකම් ධුරාවලි මට්ටමින් සාධාරණ වටිනාකමට වාර්තාකර ඇති මූල්‍ය උපකරණවල විශ්ලේෂණයක් පහත වගුවෙන් පෙන්වනම් කරයි:

බැංකුව 2014 දෙසැම්බර් 31 දිනට	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ				
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු (SWAPS)	-	-	2,879,931	2,879,931
වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	3,662,000	-	-	3,662,000
හිමිකම් සුරැකුම්පත්	3,769,459	-	-	3,769,459
විකිණීම සඳහා පවතින				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	3,634,808	-	-	3,634,808
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	344,656	-	344,656
මූල්‍ය වත්කම් එකතුව	11,066,267	344,656	2,879,931	14,290,854

බැංකුව 2013 දෙසැම්බර් 31 දිනට	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ				
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු (SWAPS)	-	-	5,118,615	5,118,615
වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	9,979,822	-	-	9,979,822
හිමිකම් සුරැකුම්පත්	3,828,417	-	-	3,828,417
විකිණීම සඳහා පවතින				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	2,628,554	-	-	2,628,554
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	240,037	-	240,037
මූල්‍ය වත්කම් එකතුව	16,436,792	240,037	5,118,615	21,795,444

50. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →

50.2 සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් ධුරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි) →

සමූහය	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව
2014 දෙසැම්බර් 31 දිනට	රු. '000	රු. '000	රු. '000	රු. '000
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ				
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු (SWAPS)	-	-	2,879,931	2,879,931
වෙළඳාම සඳහා දරාසිටින මූල්‍ය වත්කම්				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	7,768,693	-	-	7,768,693
හිමිකම් සුරැකුම්පත්	3,769,459	-	-	3,769,459
ණය සුරැකුම්පත් - ණයකර	-	17,035	-	17,035
විකිණීම සඳහා පවතින				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	3,634,808	-	-	3,634,808
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	344,656	-	344,656
මූල්‍ය වත්කම් එකතුව	15,172,960	361,691	2,879,931	18,414,581

සමූහය	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව
2013 දෙසැම්බර් 31 දිනට	රු. '000	රු. '000	රු. '000	රු. '000
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ				
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු (SWAPS)	-	-	5,118,615	5,118,615
වෙළඳාම සඳහා දරාසිටින මූල්‍ය වත්කම්				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	14,283,494	-	-	14,283,494
හිමිකම් සුරැකුම්පත්	3,828,417	-	-	3,828,417
විකිණීම සඳහා පවතින				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	2,628,554	-	-	2,628,554
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	240,037	-	240,037
මූල්‍ය වත්කම් එකතුව	20,740,464	240,037	5,118,615	26,099,116

50. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →

50.3 මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම →

සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් දූරාවලිය නිර්ණය කිරීම.

දෙසැම්බර් 31 දිනට බැංකුව	2014		2013	
	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
මූල්‍ය වත්කම්				
මුදල් හා මුදල් සමානයන්	1,926,594	1,926,594	1,546,221	1,546,221
මහ බැංකු වෙනැති ශේෂ	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	9,645,621	9,645,621	11,298,360	11,298,360
ච්ඡන්දන මූල්‍ය උපකරණ	2,879,931	2,879,931	5,118,615	5,118,615
වෙළඳාම සඳහා දරාසිටින වෙනත් මූල්‍ය වත්කම්	7,431,458	7,431,458	13,808,239	13,808,239
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	6,534,102	6,534,102	7,550,509	7,550,509
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	216,162,152	216,941,792	158,869,826	157,234,740
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	4,036,955	4,036,955	2,926,082	2,926,082
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් දරාසිටින	510,341,337	524,654,742	432,465,113	434,395,138
	758,958,150	774,051,195	633,582,965	633,877,905
මූල්‍ය වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	90,150	90,150	126,989	126,989
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	554,060,312	550,043,022	501,889,688	495,777,197
අනෙකුත් ණයගැනීම්	191,102,124	191,102,124	120,433,536	120,433,536
	745,252,586	741,235,297	622,450,212	616,337,722

50. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →

50.3 මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →

දෙසැම්බර් 31 දිනට	2014		2013	
	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
සමුහය				
මූල්‍ය වත්කම්				
මුදල් හා මුදල් සමානයන්	1,930,527	1,930,527	1,557,267	1,557,267
මහ බැංකු වෙනැති ශේෂ	167	167	203	203
බැංකුවල ඇති තැන්පතු	9,645,621	9,645,621	11,298,360	11,298,360
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,879,931	2,879,931	5,118,615	5,118,615
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	11,555,186	11,555,186	18,111,911	18,111,911
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	6,534,102	6,534,102	7,849,969	7,849,969
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	216,164,238	216,943,878	158,871,926	157,236,840
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	4,037,955	4,037,955	2,927,082	2,927,082
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් දරා සිටින	513,709,164	528,042,145	435,959,845	437,783,773
	766,456,891	781,569,512	641,695,178	641,884,021
මූල්‍ය වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	694,869	694,869	4,118,522	4,118,522
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	554,060,312	550,043,022	501,889,688	495,777,197
අනෙකුත් ණයගැනීම්	196,008,232	196,008,232	122,790,093	122,790,093
	750,763,413	746,746,124	628,798,302	622,685,812

50. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →

50.4. සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් ධුරාවලිය නිර්ණය කිරීම →

සාධාරණ වටිනාකමට පවත්වා නොගත් මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ වටිනාකම

මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ වටිනාකම වාර්තා නොකළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ වටිනාකම් තීරණය කිරීම පිණිස උපයෝගී කරගත් ක්‍රමවේද සහ උපකල්පන පිළිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

සාධාරණ වටිනාකමට ආසන්න ධාරණ අගය ඇති වත්කම්

කෙටිකාලීන කල්පිරීම් සහිත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් (වසරකට අඩු ආරම්භක කල්පිරීමක් සහිත) සඳහා අදාළ ධාරණ අගය ඒවායේ සාධාරණ වටිනාකමට ආසන්න බව උපකල්පනයකර ඇත. නිශ්චිත කල්පිරීමක් නොමැති ඉතිරිකිරීමේ තැන්පතු සඳහාද මෙම උපකල්පනය අදාළ වේ.

වරින්වර ගෙවනු ලබන පොළී සහිත ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්නා දිගුකාලීන තැන්පතු සහ විවලය අනුපාතික යටතේ ගනුදෙනුකරුවන්ට පිරිනමන ණය හා අත්තිකාරම්ද සාධාරණ වටිනාකමට පවත්වාගෙන යාම සඳහා සලකා බලනු ලබයි.

ස්ථාවර අනුපාතික සහිත මූල්‍ය උපකරණ

කෙටිකාලීන ණය පහසුකම් සඳහා සාධාරණ වටිනාකම් ලෙස ධාරණ අගයන් සලකනු ලබයි. කල්පිරීම තෙක් දරා සිටින සුරැකුම්වල සාධාරණ වටිනාකම ඇගයීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත, ඊට සමාන ගනුදෙනු කළහැකි සුරැකුම් වෙනුවෙන් යොදාගත් අනුපාතික භාවිතා කරන ලදී. සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ නව ණය ප්‍රදානය කරනු ලැබූ වෙළෙඳපල අනුපාතික යොදා ගනිමින් ස්ථාවර පොළී අනුපාතික සහිත ණය හා ලැබිය යුතු දෑ සාධාරණ වටිනාකම අගයන ලදී. කල්පිරීමේදී පොළී ගෙවනු ලබන සහ එක් වසරකට වඩා වැඩි මුල් කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතුවලට සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ ගනුදෙනුකරුවන්ට ලබාදුන් දැනට පවතින වෙළෙඳපල අනුපාතික අනුව වටිටම් ලබා දෙන ලදී.



ඇමුණුම්

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ඇමෙරිකානු ඩොලර්වලින්	266
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය ඇමෙරිකානු ඩොලර්වලින්	268
සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2005 - 2014	269
තැන්පතු විශ්ලේෂණය	271
මධ්‍යම පහසු ව සලසන අපගේ නිමැවුම් හා සේවා	272
ශාඛා ජාලය	278
ලොව පුරා විහිදුණු අනුරූප බැංකු	280
විදේශ විනිමය හුවමාරු සමාගම්	281
ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය: මූලික නිර්ණායක හා අනුකූලබව	283
පාරිභාෂිත වචන මාලාව	287
ආයතනික තොරතුරු	291

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමුහය		
	2014 ඇ.ඩො. '000	2013 ඇ.ඩො. '000	වෙනස %	2014 ඇ.ඩො. '000	2013 ඇ.ඩො. '000	වෙනස %
දළ ආදායම	590,683	500,558	18	595,861	508,938	17
පොලී ආදායම	561,352	490,441	14	566,160	496,691	14
අඩුකළා පොලී වියදම	399,215	413,291	(3)	401,896	418,407	(4)
ශුද්ධ පොලී ආදායම	162,137	77,150	110	164,264	78,284	110
ගාස්තු සහ කොමිස් ආදායම	2,700	1,741	55	2,701	1,742	55
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම	531	252	111	546	260	110
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	2,169	1,489	46	2,155	1,482	45
වෙළඳාම්වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	14,445	6,543	121	14,941	8,687	72
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය /(අලාභය)	-	-	-	-	-	-
මූල්‍ය ආයෝජනයන්ගෙන් ලත් ශුද්ධ ලාභය /(අලාභය)	10,233	-	100	10,233	-	100
වෙනත් මෙහෙයුම් ලාභ (ශුද්ධ)	1,953	1,833	7	1,825	1,818	1
මුළු මෙහෙයුම් ආදායම	190,937	87,015	119	193,418	90,271	114
අඩුකළා: ණය සහ අනිකුත් අලාභ හානිකරණය	26,358	10,534	150	26,358	10,534	150
ශුද්ධ මෙහෙයුම් ආදායම	164,579	76,481	115	167,060	79,737	110
අඩුකළා: වියදම්	-	-	-	-	-	-
සේවක මණ්ඩල වියදම්	36,381	32,128	13	36,507	32,246	13
වෙනත් වියදම්	33,344	22,190	50	33,135	21,982	51
එකතු කළ අගය මත බදු වලට සහ ජාතිය ගොඩනැගීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය	94,854	22,163	328	97,418	25,509	282
අඩුකළා : මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු	13,232	4,767	178	13,530	5,133	164
මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු	2,205	-	100	2,261	-	100
එකතු කළ අගය මත බදු වලට සහ ජාතිය ගොඩනැගීමේ බදු වලට පසු මෙහෙයුම් ලාභය	79,417	17,396	357	81,627	20,376	301
ආදායම් බදු පෙර ලාභය	79,417	17,396	357	81,627	20,376	301
අඩුකළා: ආදායම් බදු වියදම	27,343	8,358	227	28,137	8,713	223
වර්ෂය සඳහා ලාභය	52,074	9,038	476	53,490	11,663	359
ලාභය බෙදී යන ආකාරය බැංකුවේ නිමිකරුවන්	52,074	9,038	476	53,490	11,663	359
වර්ෂය සඳහා ලාභය	52,074	9,038	476	53,490	11,663	359
ලාභය මත කොටසකට ඉපයීම						
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)	0.16	0.03	433	0.16	0.03	433
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)	0.16	0.03	433	0.16	0.03	433

	බැංකුව			සමූහය		
	2014 ඇ.ඩො. '000	2013 ඇ.ඩො. '000	වෙනස %	2014 ඇ.ඩො. '000	2013 ඇ.ඩො. '000	වෙනස %
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා						
වර්ෂය සඳහා ලාභය	52,074	9,038	476	53,490	11,663	359
වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු වෙනත් විස්තීර්ණ ආදායම්						
මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් මත ශුද්ධ ලාභ සහ අලාභ	302	(346)	187	302	(346)	187
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය කිරීමෙන් ලැබූ ලාභ සහ අලාභ	9,453	(1,165)	911	9,453	(1,165)	911
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද විකිණීම සඳහා ඇති වත්කම් විකිණීමෙන් ලද සාධාරණ වටිනාකම මත ලාභය	(231)	-	(100)	(231)	-	(100)
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු වෙනත් මුළු විස්තීර්ණ ආදායම්	9,524	(1,511)	730	9,524	(1,511)	730
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු වෙනත් මුළු විස්තීර්ණ ආදායම් දේපල පිරිසිඳ සහ උපකරණ ප්‍රකාශනය මත ශුද්ධ ලාභය/(අලාභය)	-	3,680	(100)	-	3,680	(100)
විශ්‍රාම ප්‍රතිලාභ මත ජීවගණක ඇගයීම් ලාභය/(අලාභය)	(22,753)	-	(100)	(22,753)	(3)	(758,333)
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු නොවන වෙනත් මුළු විස්තීර්ණ ආදායම්	(22,753)	3,680	(718)	(22,753)	3,677	(719)
වර්ෂය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු	(13,229)	2,169	(710)	(13,229)	2,166	(711)
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	38,845	11,207	247	40,261	13,829	191
ලාභය බෙදී යන ආකාරය:						
බැංකුවේ හිමිකරුවන්	38,845	11,207	247	40,261	13,829	191
වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	38,845	11,207	247	40,261	13,829	191
විනිමය අනුපාතිකය (රු.)	131.8650	131.0000		131.8650	131.0000	

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2014 ඇ.ඩො. '000	2013 ඇ.ඩො. '000	වෙනස %	2014 ඇ.ඩො. '000	2013 ඇ.ඩො. '000	වෙනස %
වත්කම්						
මුදල් සහ මුදල් සමානයන්	14,610	11,803	24	14,640	11,888	23
මහ බැංකු වෙනැති ශේෂයන්	-	-	-	1	2	(50)
බැංකු වල ඇති තැන්පතු	73,148	86,247	(15)	73,148	86,247	(15)
ව්‍යුත්පන්නවල මූල්‍ය උපකරණ	21,840	39,073	(44)	21,840	39,073	(44)
වෙළඳාම සඳහා දරා සිටින අනිකුත් මූල්‍ය වත්කම්	56,357	105,406	(47)	87,629	138,259	(37)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	-	-	-	-	-	-
ණය සහ ලැබියයුතු දෑ - බැංකු	49,551	57,637	(14)	49,551	59,923	(17)
ණය සහ ලැබියයුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	1,639,269	1,212,747	35	1,639,284	1,212,763	35
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	30,614	22,337	37	30,622	22,344	37
කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	3,870,180	3,301,260	17	3,895,720	3,327,938	17
පාලිත සමාගම්වල ආයෝජනයන්	1,138	1,145	(1)	-	-	-
දේපල, පිරිසක සහ උපකරණ	41,935	42,828	(2)	41,942	42,833	(2)
අස්පෘශ්‍ය වත්කම්	490	624	(21)	490	625	(22)
විලම්බිත බදු වත්කම්	-	-	-	5	4	25
වෙනත් වත්කම්	111,961	114,067	(2)	112,173	114,176	(2)
මුළු වත්කම්	5,911,094	4,995,175	18	5,967,048	5,056,074	18
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	684	969	(29)	5,270	31,439	(83)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු	4,201,724	3,831,219	10	4,201,724	3,831,219	10
වෙනත් ණය ගැනීම්	1,449,226	919,340	58	1,486,431	937,329	59
ප්‍රවර්තන බදු වගකීම්	-	-	-	657	253	160
විලම්බිත බදු වගකීම්	2,046	1,095	87	2,046	1,095	87
වෙනත් වගකීම්	81,020	72,953	11	81,142	73,084	11
මුළු වගකීම්	5,734,700	4,825,576	19	5,777,270	4,874,419	19
හිමිකම						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	24,267	24,427	(1)	24,267	24,427	(1)
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	14,213	13,258	7	14,213	13,258	7
වෙනත් සංචිත	137,914	131,914	5	151,298	143,970	5
අයිතිකරුවන්ගේ මුළු හිමිකම	176,394	169,599	4	189,778	181,655	4
මුළු හිමිකම	176,394	169,599	4	189,778	181,655	4
මුළු හිමිකම සහ වගකීම්	5,911,094	4,995,175	18	5,967,048	5,056,074	18
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	450,799	531,222	(15)	450,799	531,222	(15)
විනිමය අනුපාතිකය (රු.)	131.8650	131.0000		131.8650	131.0000	

	2005	2006	2007	2008	2009	2010	2011	2012	2013	2014
	රු. මිලියන									
මෙහෙයුම් ප්‍රතිඵල										
දළ ආදායම	21,213	24,439	30,830	41,247	49,803	50,070	46,545	52,903	65,573	77,890
පොළී ආදායම	20,196	23,956	30,370	40,834	49,046	48,142	47,096	52,531	64,248	74,023
පොළී වියදම	13,480	16,536	22,188	31,190	36,067	31,487	29,296	39,142	54,141	52,642
ශුද්ධ පොළී ආදායම	6,716	7,420	8,182	9,643	12,979	16,655	17,800	13,389	10,107	21,380
වෙනත් ආදායම්	1,017	483	460	413	757	1,929	(578)	347	1,292	3,798
මෙහෙයුම් වියදම්, වෙන්කිරීම්										
සහ එකතුකළ අගය මත බදු	4,276	4,402	5,340	6,956	6,792	8,807	7,967	7,396	9,120	14,706
බදු පෙර ලාභය	3,457	3,501	3,302	3,100	6,943	9,777	9,255	6,340	2,279	10,472
ආදායම් බදු	1,351	1,616	1,729	2,041	3,229	4,386	3,193	2,578	1,095	3,606
බදු පසු ලාභය	2,106	1,885	1,573	1,059	3,714	5,391	6,062	3,763	1,184	6,867
රජයට දායකත්වය	3,100	3,573	3,974	4,287	7,277	10,107	7,970	6,327	4,731	11,043
වත්කම්										
මුදල් හා කෙටිකාලීන අරමුදල්	861	480	533	1,146	855	1,355	1,398	1,466	1,546	1,927
ණය සහ ආයෝජන	212,116	224,642	256,705	277,157	335,520	395,334	455,914	492,009	632,187	757,182
දේපළ, පිරිසහ හා උපකරණ/ බදු දේපළ/අස්පාශ්‍ය වත්කම්	1,564	1,934	2,513	3,006	3,584	4,971	5,247	5,264	5,692	5,594
වෙනත් වත්කම්	7,574	8,522	10,453	13,010	14,463	2,733	3,415	10,075	14,943	14,764
මුළු එකතුව	222,115	235,578	270,204	294,319	354,422	404,393	465,974	508,813	654,368	779,466
වගකීම් හා කොටස්කරුවන්ගේ අරමුදල්										
මුළු තැන්පතු	202,424	212,233	235,304	259,562	313,007	364,430	421,849	457,650	501,890	554,060
ප්‍රතිමිලදී ගැනීම්/ණයටගැනීම්	22	2,075	10,789	6,205	8,730	11,436	16,270	22,958	120,561	191,192
විලම්බිත බදු	32	16	29	56	84	27	96	123	143	270
වෙනත් වගකීම්	7,116	8,274	10,819	13,497	14,841	5,997	4,707	4,314	9,557	10,684
කොටස්කරුවන්ගේ අරමුදල්	12,521	12,979	13,263	15,000	17,760	22,503	23,052	23,767	22,217	23,260
මුළු එකතුව	222,115	235,578	270,204	294,319	354,422	404,393	465,974	508,813	654,368	779,466

	2005	2006	2007	2008	2009	2010	2011	2012	2013	2014
	රු. මිලියන									
අනුපාත										
ආදායම් වර්ධනය	9.6	15.2	26.2	33.8	20.7	0.5	(7.0)	13.7	23.9	18.8
පොළී ආන්තිකය	3.2	3.2	3.2	3.4	4.0	4.4	4.1	2.7	1.7	3.0
ශුද්ධ පොළී ආන්තිකය/දළ ආදායම	31.7	30.4	26.5	23.4	26.1	33.3	38.2	25.3	15.4	27.4
කාර්යමණ්ඩල පිරිවැය/දළ ආදායම	10.5	11.2	8.8	7.5	6.9	7.4	8.9	7.7	6.4	6.2
පොදු කාර්ය පිරිවැය (වෙන්කිරීම් හැර)/දළ ආදායම	14.4	15.1	12.6	11.2	10.7	12.0	13.5	12.0	10.9	11.8
බදු පෙර ලාභය/දළ ආදායම	16.3	14.3	10.7	7.5	13.9	19.5	19.9	12.0	3.5	13.4
ශ්‍රී ලංකා රජයට දායකත්වය/ දළ ආදායම	14.6	14.6	12.9	10.4	14.6	20.2	17.1	12.0	7.2	14.1
තැන්පතු වලට පිරිවැය	2.0	2.3	2.2	2.4	2.7	2.7	2.0	1.7	1.6	2.1
එකතුකළ අගය මත බදු සහිත ආදායමට පිරිවැය	50.4	59.4	56.5	58.5	55.5	48.9	45.4	52.8	67.7	44.5
එකතුකළ අගය මත බදු හැර ආදායමට පිරිවැය	39.4	46.7	44.9	46.1	38.8	32.4	36.4	46.1	62.2	36.4
කොටස්කරුවන්ගේ අරමුදල්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය	17.6	14.8	12.0	7.5	22.7	27.3	26.6	16.1	5.1	30.2
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය	1.6	1.5	1.3	1.1	2.1	2.6	2.1	1.3	0.4	1.5
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර I (අවමය 5%)	45.0	40.7	33.3	23.2	25.1	22.2	20.1	20.4	18.5	20.5
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර II (අවමය 10%)	21.8	11.8	12.2	17.7	21.5	19.2	17.7	19.1	16.7	19.0
වත්කම්වල ප්‍රතිශතයක් ලෙස තැන්පතු	91.1	90.1	87.1	88.2	88.3	88.0	90.5	89.9	76.7	71.1
සේවකයෙකු සඳහා ලාභය (රු. '000)	1,196	1,207	1,152	1,077	2,382	3,205	2,826	2,027	774	3,119
සේවකයෙකු සඳහා තැන්පතු (රු. '000)	70,043	73,184	82,073	90,157	107,378	116,513	128,809	146,308	170,537	164,997
වෙනත් විස්තර										
සේවක සංඛ්‍යාව	2,890	2,900	2,867	2,879	2,915	3,050	3,275	3,128	2,943	3,358
ශාඛා සංඛ්‍යාව	128	130	130	137	157	186	210	219	229	236
තැපැල් කාර්යාල/උප තැපැල් කාර්යාල	4,043	4,048	4,042	4,045	4,055	4,053	4,058	4,053	4,063	4,063
ගිණුම්ගිණිමයන් (මිලියන)	14.6	15.1	15.5	15.6	16.3	16.7	17.0	17.4	17.9	18.3

	2008	2009	2010	2011	2012	2013	2014
	රු. මිලියන						
දේශීය මුදල් කැප්පතු							
ඉතුරුම්	71,667	79,280	94,118	105,108	106,177	113,165	139,384
කාලීන	185,755	230,147	266,007	311,569	345,794	379,969	408,309
	257,422	309,427	360,125	416,677	451,971	493,134	547,692
වර්ධනය %	10.0	20.2	13.5	15.7	8.5	9.1	11.1
විදේශ මුදල් කැප්පතු							
ඉතුරුම්	826	1,255	1,517	1,750	1,963	2,101	2,215
කාලීන	1,314	2,325	2,788	3,422	3,717	6,654	4,153
	2,140	3,580	4,305	5,172	5,679	8,755	6,368
වර්ධනය %	59.3	67.3	20.3	20.1	9.8	54.2	-27.3
මුළු කැප්පතු	259,562	313,007	364,430	421,849	457,650	501,890	554,060
වර්ධනය %	10.3	20.6	13.5	15.8	8.5	9.7	10.4



ඉතිරිකිරීමේ ගිණුම් →

සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් →
සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්, තනි පුද්ගලයින්/විශේෂ අවදානම/සමිති සමාගම්/බැංකු ඇපකර/තෙහික වන්දි ගෙවීම් වශයෙන් සහ/හෝ බද්ධ ගිණුම් වශයෙන් රු. 100/- ක අවම මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකිය. වයස අවුරුදු 70 වැඩි ඕනෑම පුරවැසියෙකුට ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කළ හැකිය. සියලුම ඉතිරිකිරීමේ ගිණුම්ගිමියන්හට රු. මිලියනයක් වටිනා පාරිතෝෂික දීමනාවක් මාසට/විසා පහසුකම් සහිත භෞපින් හෝ ජලාටිතම් ATM කාඩ්පතක්, ස්ථාවර නියෝග පහසුකම හා ඉතිරිකිරීමේ ගිණුමේ ශේෂය මත ණය යනාදී පහසුකම් සඳහා ගිමිකම් ලැබේ. තවද මෙම ගිණුම්ගිමියන්හට කෙටි පණිවිඩ (SMS) බැංකුකරණ හා අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ඔස්සේ නිවසේ සිටම සිය බැංකුකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ හැකියාව ඇත.

“සෙසා” වැටුප් උපයෝගීන්ගේ ඉතිරිකිරීමේ ගිණුම් →

මෙම ගිණුම්ගිමියන්හට සිය ගිණුම වෙත වැටුප් බැර කරනු ලබන දිනයේම සියතට මුදල් ලබාගැනීමේ පහසුව සැලසේ. එමෙන්ම SESA ගිණුම් ගිමියන්හට වඩාත් ආකර්ෂණීය පොළී අනුපාතික යටතේ උකස් අත්තිකාරම් ලබාගැනීමටත්, වෙක්පත් මිලදී ගැනීමටත් අවකාශ සැලසෙන අතර, මෙම ගිණුම් හරහා සිය මාසික බිල්පත් පියවීමටත්, මුදල් ආපසු ගැනීමටත් අවශ්‍ය පහසුකම් සැලසෙයි. එමෙන්ම කෙටි පණිවිඩ (SMS) හා අන්තර්ජාල බැංකුකරණ පහසුකම් මත ඔවුන්ට සිය රැකියා ස්ථානයේ සිටම අවශ්‍ය බැංකු කටයුතු සපුරා ගැනීමෙන් කාලය ඉතිරිකරගත හැක. තවද, ඔවුන්ට නොමිලේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට සහ ස්ථාවර නියෝග පැනවීමටද අවස්ථාව ගිමිවේ.

හපන් ළමා ඉතිරිකිරීමේ ගිණුම් →

හපන් ළමා ඉතිරිකිරීමේ ගිණුම වයස අවුරුදු 16 ට අඩු දරුවන් වෙනුවෙන් ඇති ගිණුම් ක්‍රමයයි. මෙහිදී වයස අවුරුදු 7ත් 16ත් අතර දරුවන්හට තමා නමින් ගිණුම් විවෘතකර ඔවුන්ටම ගිණුම මෙහෙයවිය හැකි අතර, වයස අවුරුදු 7 ට අඩු දරුවන්හට සිය දෙමව්පියන්/භාරකරුවන් යටතේ ගිණුම් විවෘත කර පවත්වාගෙන යා හැකිය. ඉතිරිකිරීමේ යහපුරුද්ද දීර්ගැන්වීමේ අරමුණින් හපන් ළමා ඉතිරිකිරීමේ ගිණුම්ගිමියන්හට සෙසු සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්වලට ගිමිවන පොළියට වඩා 1%ක පොළියක් ගිමිවේ. රු. 2,500/- ක අවම ශේෂයක් පවත්වාගෙන යන මෙම ගිණුම්ගිමියන්හට ‘හපන්’ ශිෂ්‍යත්ව දිනා ගැනීම සඳහා සුදුසුකම් ගිමිවේ. බැංකුව විසින් නොමිලේ පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ 150 කට වඩා සිංහල හා දමිළ මාධ්‍යයෙන් වාර්ෂිකව පැවැත්වීමට අපේක්ෂා කරයි. මේ අනුව, පසුගිය වර්ෂ 14 තුළ නොමිලේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ 1200 කට අධික සංඛ්‍යාවක් සංවිධානයකර තිබේ.

ඉතුරු මිතුරු ඉතිරිකිරීමේ ගිණුම් →

යොවුන් පරපුර ඉතිරිකිරීමට දිරිමත් කිරීම සඳහා වයස අවුරුදු 16ත් 30ත් අතර යෞවන යෞවනියන්හට මෙමගින් වරප්‍රසාද රැසක් තිළිණ කරන අතර, ඔවුන්ට වයස අවු. 35 වන තෙක් මෙම ගිණුම පවත්වාගෙන යා හැකිය. ඉතුරු මිතුරු ගිණුම්ගිමියන් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්වලට ගිමි පොළියට වඩා 0.5% ක වැඩිපුර පොළියක් සඳහා ගිමිකම් කියනු ලැබේ. එමෙන්ම ඔවුන් මාසට/විසා පහසුකම් සහිත එන්එස්බී භෞපින් කාඩ්පත සඳහාද ගිමිකම් ලබයි.

මෙම ගිණුම්ගිමි සිසුන්හට මෙරට මෙන්ම තවත් රටවල් 120 ක් පුරා විවිධ ප්‍රතිලාභ සහ වටිමි ගිමිකර දෙන අයි.එස්.අයි.සී ජාත්‍යන්තර ශිෂ්‍ය මාසට/විසා කාඩ්පත සඳහාද අයදුම් කළ හැකිවේ. ඉතුරු මිතුරු ගිණුම්ගිමියන් හට අයදුම් කළහැකි ණය අතර බුද්ධි උසස් අධ්‍යාපන ණය, පුද්ගලික ණය, ඔටෝ ලෝන්, පරිගණක ණය හා නිවාස ණය ද වේ.

ස්ත්‍රී ඉතිරිකිරීමේ ගිණුම →

කුඩා දිය බිඳිති එක්වී මහා සයුරක් සෑදෙන අයුරින්ම සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතුකරමින් ඔබේ පවුලේ ආර්ථිකය සවිමත් කිරීමේ සිහිනය සැබෑ කරවීමට සමත් ගිණුමකි, ස්ත්‍රී ඉතිරිකිරීමේ ගිණුම. වයස අවුරුදු 16 න් ඉහළ කාන්තාවන් සඳහාම ස්ත්‍රී ඉතිරිකිරීමේ ගිණුම සැලසුම් කර ඇති අතර, මාසට/විසා කාඩ් පහසුකම සහිත එන්එස්බී භෞපින් කාඩ් පහසුකම මෙම ගිණුම් ගිමිකරුවන්හට ගිමි වේ.

ස්ත්‍රී ඉතිරිකිරීමේ ගිණුමේ ශේෂය මත ණය පහසුකම් ලබාගතහැකි අතර, පුද්ගලික ණය සඳහා වඩාත් ආකර්ෂණීය පොළී අනුපාතික අදාළවේ. රන් සහන උකස් අත්තිකාරම් යටතේ රු. 100,000/- ක් දක්වා උකස් අත්තිකාරම් සඳහා 0.5%ක් අඩු විශේෂ සහන පොළී අනුපාත යටතේ ණය ලබාගත හැකිය. මීට අමතරව සිය විවාහ මංගල උත්සවයේදී රු. 25,000/- ක මුදල් ත්‍යාගයකට ගිමිකම් කීමේ අවස්ථාව ස්ත්‍රී ගිණුම් ගිමියන් සතු වන අතර, සිය බිලිදෙකු වෙනුවෙන් රු. 100,000/- ක මුද්‍රණන වටිනාකමින් යුත් ප්‍රාර්ථනා ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ලබාගැනීමේ අවස්ථාවද උදා වේ. ඔබට ස්ත්‍රී තැපැල් ඉතිරිකිරීමේ ගිණුම් ද විවෘත කළහැකි අතර, මෙම ගිණුම් දිවයින පුරා පිහිටි තැපැල්/උප තැපැල් කාර්යාල හරහා මෙහෙයවිය හැකි වේ.

එන්.එස්.බී. දිවි සුරැකුම් →

ස්ථිරසාර ආදායමක් පිළිබඳ තහවුරුවක් නොමැති වයස අවුරුදු 55 ට වැඩි ඕනෑම අයෙකුට තම සෑදූ සමය අභියෝගයක් විය හැකිය. එන්එස්බී දිවි සුරැකුම් වෙතින් වයස අවු.55 න් පසු දිවි ඇති තෙක් මාසිකව විශ්‍රාම වැටුපක් ඔබට ගිමිකර දෙයි. ඔබේ වයස අවුරුදු 35 ට වඩා වැඩි නම්, විශ්‍රාම වැටුපකට ගිමිකම් කීම සඳහා මාසිකව මුදල් තැන්පත්කිරීම හෝ එකවර මුදල් තැන්පත් කිරීම යන ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් තෝරාගත හැකිය. ඔබේ වයස අවුරුදු 55 - 64 ත් අතර නම් ඔබ කළ යුත්තේ එකවර මුදල් තැන්පත් කර මෙම විශ්‍රාම ප්‍රතිලාභ ලබාගැනීමයි. විවාහක ගිණුම්ගිමියන්හට සිය කලත්‍රයා හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් නාමයෝජිතයන් ලෙස පත් කළ හැකිය. එමෙන්ම මේ යටතේ වයස අවුරුදු 55ත් 75ත් අතර ගිණුම්ගිමියන්හට රක්ෂණාවරණයක්ද ගිමි වේ.

එන්.එස්.බී. පෙන්ෂන් ප්ලස් ගිණුම් →

ඉතිරිකරනු ලබන මුදලත් සමගින් විශ්‍රාම වැටුපක් ගිමිකර ගැනීමට ඔබට අවශ්‍ය නම්, කළ යුත්තේ එන්.එස්.බී. පෙන්ෂන් ප්ලස් ගිණුමේ විවෘත කිරීමයි. මේ මගින් නොමිලේ රුපියල් මිලියනයක් බැගින් වූ වෛද්‍ය රක්ෂණ ආවරණයක්ද, ජීවිතරක්ෂණාවරණයක්ද සමගින් වැඩි ප්‍රතිලාභ ගිමිකර දෙන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකට උරුමකම් කීමට ඔබට හැකිවේ. වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට එන්.එස්.බී. පෙන්ෂන් ප්ලස් ගිණුමක් විවෘත කළ හැකිය. මේ යටතේ තැන්පතු මුදල හා දායකත්ව කාල සීමාව ගනුදෙනුකරුට තීරණය කළ හැකිවේ. වයස අවුරුදු 55 දී පීවිතය පුරාවට හෝ පෙර තීරණය කරන ලද කාලසීමාවක් සඳහා විශ්‍රාම වැටුපක් ලෙසින් හෝ එකවර පිරිනමන මුදලක් ලෙසින් හෝ මේ කවරාකාරයක හෝ එකතුවක් ලෙසින් විශ්‍රාම ප්‍රතිලාභ ලැබිය හැකිය. (කොන්දේසි අදාළවේ.)

ස්මයිල් ඉතිරිකිරීමේ ගිණුම → අඩු වරප්‍රසාදලාභී ප්‍රජාවගේ බැංකුව ලෙසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව 'ස්මයිල්' ඉතිරිකිරීමේ ගිණුම හඳුන්වාදෙනු ලැබුවේ ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන ගිණුමක් වශයෙනි. වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්හට තනිව හෝ බද්ධ ගිණුම් ලෙස මෙම ගිණුම් විවෘතකර මෙහෙයවිය හැකිය. වයස අවුරුදු 7 - 16 ත් අතර දරුවන්හට මෙම ගිණුම මෙහෙයවිය හැකිය. වයස අවු. 07 ට අඩු දරුවන්හට ඔවුන්ගේ දෙමව්පියන්/භාරකරුවන් භාරයේ ගිණුම් විවෘත කර පවත්වාගෙන යා හැකිය. මෙම ගිණුම හා සම්බන්ධ ඉතුරුම් හා ආපසු ගැනීම් ඔබට ඕනෑම ඉතිරිකිරීමේ බැංකු ශාඛාවක්, තැපැල් කාර්යාලයක් හෝ උප තැපැල් කාර්යාලයක් හරහා සිදු කළ හැකිය.

එන්එස්බී එක්ස්ට්‍රා එක්ස්ප්‍රේ ඉතිරිකිරීමේ ගිණුම → එන්එස්බී එක්ස්ට්‍රා එක්ස්ප්‍රේ ප්‍රසාද ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීමෙන් ඔබට ද්විත්ව ප්‍රතිලාභ අත්වේ. එක් අතකින් ගිණුමේ ශේෂය අනුව ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා අදාළවන අන්දමේ ඉහළ පොළී අනුපාතිකයක් හිමිවන අතර සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකදී මෙන් ඕනෑම අවස්ථාවක මුදල් ආපසු ගැනීමේ තමායිලිතාව ගනුදෙනුකරුට ළඟා කරවයි. වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට එන්එස්බී එක්ස්ට්‍රා එක්ස්ප්‍රේ ප්‍රසාද ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කළහැකි අතර, ප්‍රසාද දීමනාවක් හිමිකර ගැනීම සඳහා පවත්වාගෙන යායුතු අවම ශේෂය රු. 5,000/- කි. එමෙන්ම රු. 500,000/- ක තැන්පතුවක් හිමි ඔබට 100% ක ප්‍රසාද දීමනාවක් සඳහා හිමිකම ඇත. මෙම ගිණුම්හිමියන් බැංකුවේ ඉතා වැදගත් ගනුදෙනුකරුවන් ගණයෙහිලා සැලකෙන අතර, ඔවුන්ට ඊසී කාඩ්පතක්ද (Easy Card) ලබාගත හැකිය.

එන්එස්බී හැපි (Happy Savings) සේවිත්ස් ගිණුම → අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ගිණුමෙන් මුදල් ආපසු ලබාගැනීමේ නිදහස භක්ති විදින අතර ඉහළ පොලියක්ද ලබා ගැනීමට ඔබට අවැසි නම්, හොඳම තේරීම වන්නේ ගිණුමේ ශේෂය අනුව ඉතුරුම් සඳහා ඉහළම පොළී අනුපාතික හිමිකර දෙන එන්එස්බී හැපි සේවිත්ස් ගිණුමයි. රු. 1,000/- ක අවම තැන්පතුවකින් ඔබට මෙම ගිණුම විවෘත කළහැකි අතර, ඉහළ පොලියක් හිමිකර ගැනීම සඳහා ගිණුමේ ශේෂය ඉහළ නංවා ගතයුතු වේ. මුදල් ආපසු ලබාගැනීමේදී සීමාවන් නොපැනවේ. එමෙන්ම පාරිභෝගික දීමනාවකටද ඔබ සුදුසුකම් ලබයි.

තිළිණපත් (Gift Tokens) → ඔබේ සමීපතමයින් වෙනුවෙන් පහසුවෙන්ම පිරිනැමිය හැකි හොඳම තෘභාගය, එන්එස්බී තිළිණපතයි. විවිධ ගුණාකාර අගයන්ගෙන් ලබාගත හැකි මෙම තිළිණපත් ඔබට අවශ්‍ය විටක මිලට ගැනීමටත් මුදල් බවට පත්කර ගැනීමටත් පහසුවෙන් හැකිය. තිළිණපත් මිලදීගත් දිනයේ පටන් ඒ සඳහා පොළී හිමිවන අතර, මෙම තිළිණපත් ඕනෑම ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත්කළ හැකිය. එමෙන්ම, මෙම තිළිණපත් රු. 100/- සිට රු. 2,500/- දක්වා වූ පරාසයක වටිනාකම්වලින් අපගේ ඕනෑම ශාඛාවක් වෙතින් ලබාගත හැකිය.

ෆ්‍රෙන්ඩ්ස් ඉතිරිකිරීමේ ගිණුම ෆ්‍රෙන්ඩ්ස් යනු තැන්පත්කරුවන්ට මුළු ජීවිත කාලය පුරා මාසික ආදායමක් හිමිකර දෙන ඉතිරිකිරීමේ ගිණුමකි. ඔබ වයස අවුරුදු 18 ට වැඩි අයෙකු නම්, සමාන වාරික කිහිපයක් වශයෙන් හෝ එක්වර මුදල් ගෙවීමෙන් අනතුරුව මෙම ගිණුම මගින් දිවිය තුරාවට හිමිවන

මාසික අදායමක් පිළිබඳව සහතිකවිය හැකිය. ඔබ කළයුතු වන්නේ රු. 100/- ක අවම තැන්පතුවකින් හෝ එහි ගුණාකාර වලින් නිශ්චිත කාලසීමාවක් අතරතුර (ආසන්න වශයෙන් වාරික 98 ක්) මාසිකව සමාන මුදලක් තැන්පත් කිරීමයි. අනතුරුව ඔබේ මාසික තැන්පතුවේ අගයට සරිලන මුදලක් ඔබට දිවිය පුරා ලබාගත හැකිය. එමෙන්ම ජීවිත අනතුරකදී/පූර්ණ අකර්මන්‍ය තත්ත්වයකදී මාසික තැන්පතු සම්පූර්ණ කිරීම සඳහා ඉවහල් වන රක්ෂණාවරණයකටද ඔබට හිමිකම් කිව හැකිය.

පස් අවුරුදු ඉතුරුම් ගිණුම → වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට පස් අවුරුදු ඉතුරුම් ගිණුමක් විවෘතකර මෙහෙයවිය හැකි අතර, වඩාත් ඉහළ තැන්පතු සඳහා වඩාත් ඉහළ පොළී අනුපාතික හිමිවේ. මෙම ගිණුම රු. 100/-, රු. 200/-, රු. 300/-, රු. 400/-, රු. 500/-, රු. 1,000/- හෝ ගුණාකාරවලින් විවෘතකර මාස 60 ක් පුරාවට මාසිකව එම මුදල් ප්‍රමාණය තැන්පත් කරමින් ගිණුම මෙහෙයවිය යුතුවේ. මෙම තැන්පතු මුදල, අදාළ මාසය තුළ ඔබට පහසු ඕනෑම දිනයකදී ගිණුමෙහි තැන්පත් කළහැකි අතර, රු. මිලියනයක් දක්වා වූ පාරිභෝගික දීමනාවකට මෙකී ගිණුම් හිමියන් හිමිකම් කියනු ලබයි.

දිගුකාලීන තැන්පතු ක්‍රම →

එන්එස්බී ස්ථාවර තැන්පතු → ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබිඹු කරවන හොඳම මාර්ගය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතුවයි. ඔබ, වයස අවුරුදු 16 ට වැඩි නම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළහැකි අතර, බාලවයස්කරුවන්ට තම දෙමාපියන් හෝ භාරකරු යටතේ ස්ථාවර තැන්පතු ආරම්භ කළහැකිය.

මෙම ස්ථාවර තැන්පතු බද්ධ ගිණුම් ලෙස හෝ සමීම් සමාගම්, විශේෂ අරමුදල් සඳහා විවෘත කළ හැක.

වාර්ෂික පොලියක් උපයාගැනීම සඳහා රු. 1,000/- ක අවම තැන්පතුවකින් ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කළ හැකි අතර, මාසික පොලියක් උපයා ගැනීම සඳහා රු. 25,000/- ක අවම තැන්පතුවකින් ආරම්භ කළයුතුය. මාස 3, 6, 12 සහ 24 සඳහා ස්ථාවර තැන්පතු ආරම්භ කළහැකි අතර, ඒ සඳහා වාර්ෂික, අර්ධ වාර්ෂික, ජෛමාසික, මාසික පොලියක් උපයාගත හැකිය. මීට අමතරව, ඔබට ස්ථාවර තැන්පතු ශේෂය මත ණය හෝ ශේෂය ප්‍රතිපූර්ණය වන NSB EASY කාඩ්පත (විසා/මාස්ටර් කාඩ් පහසුකම් සහිත) මගින් තැන්පතුවෙන් 80% දක්වා ණය ලබාගත හැකිය.

"ට්‍රිපල් ඒ ෆික්ස්ඩ්" ස්ථාවර තැන්පතු →

ඉහළ පොලියක් සමගින් වර්ෂ 3 සහ වර්ෂ 5 කාල පරාස සඳහා ස්ථාවර තැන්පතු මේ යටතේ අපගේ දුරදර්ශී ගනුදෙනුකාර ප්‍රජාවට හඳුන්වාදී ඇත. තැන්පත් මුදල සහ පොලිය කල්පිරීමේදී එකවර ලබාගත හැකි අතර, ක්ෂණික ණය පහසුකම් සඳහාද අවස්ථාව හිමිවේ.

ගෞරව ස්ථාවර තැන්පතු →

අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට මාසිකව පොලියක් උපයාගත හැකි අතර, සාමාන්‍ය ස්ථාවර තැන්පතුවලට වඩා 0.5% ක වැඩිපුර පොලියක් ඔවුන්ට හිමිවේ. රු. 25,000/-ක අවම තැන්පතුවකින් ගෞරව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළහැකි අතර, උපරිම තැන්පතු සීමාව රු. මිලියන 5 කි. ගෞරව ගිණුම් හිමියන්ට හිමි විශේෂ වරප්‍රසාද අතර, පෝරම පිරවීම ආදී කටයුතු සඳහා ගනුදෙනුකාර සේවා නිලධාරී සහාය සැලසීම වැනි විශේෂ කවුළු

මගින් සපයනු ලබන ගනුදෙනුකාර සේවාව විශේෂයෙන් සඳහන් කළහැකි වේ. විශේෂ අවශ්‍යතා සහිත ගනුදෙනුකරුවන්ට අවශ්‍යතා ප්‍රමුඛතාවය අනුව නිවසේ සිට ගනුදෙනුකිරීමේ පහසුකම් හිමිවේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවක සිට කි.මී. 15 ක දුරින් ජීවත්වන ගනුදෙනුකරුවන්ට මසකට දෙවතාවක් මෙම සේවාව ලබාගත හැකිය.

ඉතුරුම් සහතිකපත් →

ප්‍රාර්ථනා ළමා ඉතුරුම්

සහතිකපත් →

දරුවන්ට දියහැකි හොඳම නිලීණයක් ලෙස ප්‍රාර්ථනා ළමා ඉතිරිකිරීමේ සහතික පත්‍රය හඳුන්වාදිය හැකිය. මෙය දරුවන් වෙනුවෙන් වෙන්වූණු, සහතික පත්‍රය මිලට ගන්නා දිනයේම පොළී හිමිවන, ආකර්ෂණීය පොළී අනුපාතික සහිත දිගුකාලීන තැන්පතු ක්‍රමයකි.
රු. 5,000/-, රු. 10,000/-, රු. 25,000/-, රු. 50,000/- සහ රු.100,000/- යන මුහුණත වටිනාකම්වලින් ප්‍රාර්ථනා සහතිකපත්‍ර ලබාගත හැකි අතර, දරුවාගේ වයස අවුරුදු 16 දී අදාළ සහතිකපත්‍ර කල්පිරේ. ඔබ ප්‍රාර්ථනා ළමා ඉතිරිකිරීමේ සහතිකපත්‍ර මිලදී ගන්නා විට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් සහතිකපත්‍ර ලබාගත් දිනට හිමිවන මුහුණත වටිනාකම පොළී අනුපාත වෙනස්වීම නිසා බලපෑමකට යටත් නොවේ.

ජාතික ඉතුරුම් සහතිකපත්‍ර →

ජාතික ඉතුරුම් සහතිකපත්‍ර මාස 3 සිට අවුරුදු 4 දක්වා කාලයක් සඳහා විවිධ වටිනාකම්වලට ලබාගත හැකි අතර, සහතිකපත්‍රය ලබාගන්නා දිනයේදීම ඉහළ පොළීයක් මෙම සහතිකපත්‍ර සඳහා හිමිවේ. වයස අවුරුදු 7 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට රු. 500/-, රු. 1,000/-, රු. 5,000/-, රු. 10,000/- සහ රු. 25,000/- යන වටිනාකම්වලින් ජාතික ඉතුරුම් සහතිකපත්‍ර ලබාගත හැකිය.

ණය පහසුකම් →

"ගේ දොර" නිවාස ණය →

තව නිවාසයක් මිලදී ගැනීම, නිවාස අයුත්වැඩියාව, නිවාස ඉදිකිරීම හෝ තව නිවසක් ඉදිකිරීමේ පරමාර්ථයෙන් ඉඩමක් මිලට ගැනීමට හෝ වෙනත් පිළිගත් මූල්‍ය ආයතනයකින් ගත් නිවාස ණයක් පියවීම යනාදී අරමුණු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබට නිවාස ණයක් ලබාගත හැකිය. මෙරට හෝ විදේශගත ස්ථීර සේවයේ නියුක්තිකයන්ට සහ ආදායම් බදු ගෙවන්නන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවාස ණයක් අඩුම පොළියට අයදුම් කළ හැකිය.

- i. කඩිනම් සේවය (Express Service) දින 4 සිට දින 10 වැනි කෙටි කාලයක් තුළ කඩිනම් සේවය යටතේ ලබාගත හැකි නිවාස ණයක් කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම හඳුන්වාදී ඇත.
- ii. 'අලංකාර' නිවාස ණය භූමි නිර්මාණකරණය, ගෘහ අභ්‍යන්තර අලංකරණය, නවීන අංගෝපාංග නිවසට එක්කිරීම ආදී අලංකරණ කටයුතු සඳහා 'අලංකාර' නිවාස ණය ලබාගත හැකිය.
- iii. ලියකියවිලි පිළියෙල කිරීමේ සේවය ගාස්තු අයකිරීමක් යටතේ ඔබගේ නිවාස ණය සඳහා වූ ණය ලියකියවිලි, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ඔබ වෙනුවෙන් පිළියෙලකර දෙයි.

ඉතුරුම් නිවස නිවාස ණය →

ඔබ ස්ථීර සේවයේ නියුක්ත නොවූණද, ඔබට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවාස ණයක් ලබාගත හැක. වයස අවුරුදු 18 න් 55 න් අතරවූ ස්වයං රැකියා නියුක්තිකයන්ට, විවිධ ආදායම් උපයන්නන්ටත් ඉතුරුම් නිවස නිවාස ණයක් ලබාගත හැක. මේ සඳහා ඔබ කළයුත්තේ නොකඩවා මාස 12 ක්,

රු. 1,000/- ක් රු. 12,000/-ත් අතර මුදලක් රු. 1,000/- ගුණාකාරවලින් තැන්පත් කිරීමයි. මේ යටතේ ඔබේ ආපසු ගැනීමේ හැකියාව මත රු. 90,000/- සිට රු. මිලියනයක් දක්වා නිවාස ණය මුදලක් ඔබට ලබාගත හැකිය.

එන්එස්බී ඔටෝ ලෝන් වාහන ණය →

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ පිළිගත් ආයතනවල සේවයේ නියුතු සේවකයන්ටද, ආදායම් බදු ගෙවන්නන්ටද පෞද්ගලික පරිහරණය සඳහා වාහන ලබාගැනීමට ඔටෝ ලෝන් වාහන ණය ලබාගත හැකි අතර, ලියාපදිංචි නොකළ නව වාහන සඳහා ගැණුම් මිලෙන් 75% ක් දක්වාද, ලියාපදිංචි කළ වාහන සඳහා ගැණුම් මිලෙන් 60% ක් දක්වාද ඔටෝ ලෝන් වාහන ණය ලබාගත හැකිය.

මේ යටතේ ඔබට යතුරුපැදි හා ත්‍රීවේද රථ හැරුණුවිට ලියාපදිංචිකළ හා ලියාපදිංචි නොකළ වාහන වාණිජමය නොවන පරමාර්ථ සඳහා ලබාගැනීමට හැකිය. ණය අයදුම්කරනු ලබන දිනට වසර 6 කට පෙර කාලසීමාව තුළ නිෂ්පාදනය කරන ලද හා මාස 24 කට පෙර කාලසීමාව තුළ ලියාපදිංචි කරන ලද වාහන සඳහා එන්එස්බී ඔටෝ ලෝන් වාහන ණය ලබාගතහැකි අතර, ණය අයදුම්පතට ප්‍රථම එම වාහනය එක්වරක් පමණක් ලියාපදිංචිකර තිබිය යුතුවේ. දැනට ලබාගෙන ඇති ණය මුදලක් පියවීම සඳහාද මේ යටතේ ණය ලබාගතහැකි අතර, ණය අයදුම්පත්‍රය ඉදිරිපත්කර දින 3 කින් පමණ සැගවුණු ගාස්තු වලින් තොරව ණය ලබාගත හැකිය. නියමිත කාලයට පෙර ණය ආපසු ගෙවා නිම කිරීමේදීද අමතර ගාස්තු නොමැත.

පුද්ගලික ණය →

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයෙකු වන ඔබට විදේශ ගමන්, අධ්‍යාපන අවශ්‍යතා, ගේ දොර උපකරණ මිලට ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම යනාදිය සඳහා පෞද්ගලික ඇපකරුවන් මත පුද්ගලික ණය පහසුකම් සලසා ගත හැකිය. එමෙන්ම, වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමික ඔබටද විශ්‍රාම වැටුප මෙන් තෙගුණයක උපරිම පෞද්ගලික ණය මුදලක් සඳහා අයදුම් කළහැකි අතර, එම ණය මුදල ආපසු ගෙවීමට මාස 18 ක කාලසීමාවක් හිමිවේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ 'දිරිය' පුද්ගලික ණය →

වැටුප් වාර්තා මගින් සිය ආදායම තහවුරුකර පෙන්වීමට නොහැකි ආදායම් උපයන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම පිණිස විශේෂයෙන්ම සැලසුම් කරනලද ණය ක්‍රමයකි, 'දිරිය' පුද්ගලික ණය ක්‍රමය. මේ ණය ක්‍රමය සඳහා වයස අවුරුදු 18-60 න් අතර පසුවන ශ්‍රී ලාංකික පුරවැසියන් සුදුසුකම් ලබයි.

එක් නිෂ්පාදන වක්‍රයක්/සේවා සැපයුම් වක්‍රයක් සම්පූර්ණ කරන ලද ව්‍යවසායකයෙකු හට මේ යටතේ ණය සඳහා අයදුම් කළ හැකිය. මේ අනුව වසර අවුරුදු 5 කදී ආපසු ගෙවිය හැකි මාස 09 ක උපරිම සහන කාලයක් හිමි රු. 500,000/- ක ණය මුදලක් පෞද්ගලික ඇප දෙකක්ද සහිතව, රු. මිලියන 2.5 ක් දක්වා වූ ණය මුදලක් දේපළ ඇප මත ද ලබාගත හැක.

එන්.එස්.බී. බුද්ධි උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලික ණය යෝජනා ක්‍රමය →

වාත්තිමය හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ දේශීයව හෝ විදේශීයව උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට

අපේක්ෂා කරන පුද්ගලයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසන ණය ක්‍රමයකි, එන්එස්බී බුද්ධි උසස් අධ්‍යාපන ණය. මේ අනුව පිළිගත් දේශීය/විදේශීය විශ්ව විද්‍යාලයන්හි/වෘත්තීය ආයතනයන්හි උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ලියාපදිංචිවී සිටින සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. වයස අවුරුදු 18 ක් 50 ක් අතර වන අයදුම්කරුවන් හට රු. මිලියන 10 ක උපරිම ණය මුදලක් දක්වා සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් 75% ක් දක්වා විදේශ අධ්‍යාපන ණයද, රු. මිලියන 5 ක උපරිම ණය මුදලක් දේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපන ණය ලෙසද ලබා ගැනීමට හැකිය. මීට අදාළ වන ආපසු ගෙවීමේ කාලසීමාව පිළිවෙලින් වසර 10 හා වසර 5 වේ. එමෙන්ම අවශ්‍ය නම් ඔබට පාඨමාලා කාලසීමාව ඉක්මවා මාස 03 ක අතිරේක සහන කාලයක්ද ආපසු ගෙවීම සඳහා ලබාගත හැකිය.

රන් සහන උකස් ණය සේවාව -> කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා රන් සුරැකුමක් ඇපයට තබා අඩු පොළී අනුපාතික යටතේ රන් සහන උකස් ණය ලබාගත හැකි අතර, ඔබගේ ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමට පූර්ණ ස්වයංක්‍රීය උපකරණ භාවිත කරයි. ඔබට කොටස් වශයෙන්ද උකස් ණය ගෙවා නිම කළ හැකිය. පෙර දැනුම්දීමකින් පසු පෞද්ගලික උකස් සේවා පහසුකම් සකියේ දිනවල ප.ව. 3.30 න් පසුවද ලබාගත හැකිය.

ව්‍යාපෘති ණය -> යටිතල පහසුකම් නැංවීම සඳහා වූ ව්‍යාපෘති සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති ආදිය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මූල්‍ය ආයතනවලට, ණය ආපසුගෙවීම හා ව්‍යාපෘති ණය වශයෙන් ලබාදෙන ණය මුදලකි. මෙම ව්‍යාපෘති ණය පහසුකම් සඳහා පෞද්ගලික අංශයටද අයදුම් කළ හැකිය. අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමුවීමෙන් මේ යටතේ ලබාගත හැකි පහසුකම් පිළිබඳ සාකච්ඡා කළ හැකිය.

ඊ කාඩ් පහසුකම් -> **එන්එස්බී ඊසී කාඩ්පත** -> මාස්ටර් පහසුකම් සහිත ඊසී කාඩ්පතක් මගින් ඔබගේ ස්ථාවර තැන්පතු මත ණය ලබාගත හැකි අතර, ඊසී කාඩ්පතක් මගින් ලබා ගන්නා ණය මුදල සඳහා ස්ථාවර තැන්පතු පොළියට වඩා 2.5% ක පොළියක් අයකරනු ලබයි. වයස අවුරුදු 18 ට වැඩි තනි පුද්ගල හෝ බද්ධ ගිණුම්ගිමියන්ට ඊසී කාඩ්පතක් ඉල්ලුම් කළ හැකි අතර, ඒ සඳහා අවම වශයෙන් මාස 12 ක කාලසීමාවක් සඳහා (මාසික හෝ වාර්ෂික පොළී අනුපාතික යටතේ) නැවත අලුත්වන පදනම මත ස්ථාවර තැන්පතුවක ගිණිකාරිත්වය දැරිය යුතුය. මෙම කාඩ්පත් සඳහා ඇතුළත් වීමේ ගාස්තු, වාර්ෂික ගාස්තු හෝ ප්‍රමාද ගාස්තු යනාදී කිසිවක් අය නොකෙරේ. මෙම කාඩ්පත මාස්ටර් හර කාඩ් පහසුකමද ලබාදෙනු ලබයි.

ෂොපින් කාඩ්පත/ප්ලැට්නම් කාඩ්පත -> දවසේ පැය 24 පුරාම සතියේ දින 07 ට විසා/මාස්ටර් කාඩ් ATM ජාල පහසුකම් සහිත ෂොපින් කාඩ්පත මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග ගනුදෙනු කළ හැකිය. ඔබගේ ෂොපින් කාඩ්පත (ටෙලර් කාඩ්පත) මගින් පැය 24 ක් තුළදී රු. 40,000/- ක් දක්වාද, ප්ලැට්නම් කාඩ්පත මගින් රු. 80,000/- දක්වාද මුදල් ලබාගත හැකිය. එමෙන්ම මාස්ටර් හෝ විසා කාඩ්පත මගින් ජාලපහසුකම් සහිත වෙළඳසැල්වලින් පැය 24 ක් තුළ ෂොපින් කාඩ්පත ආධාරයෙන් රු. 100,000/- ක් දක්වාද ප්ලැට්නම් කාඩ්පත මගින් රු. 150,000/- ක් දක්වාද භාණ්ඩ මිලටගැනීමේ හැකියාව ඇත.

ඔබගේ කාඩ්පත මගින් ගිණුම් 10 ක් සම්බන්ධ කිරීමේ හැකියාව ඇති අතර, ගෝලීයව 10,000 ක් පමණ ATM යන්ත්‍ර හා සබැඳි දිවයින පුරා විදිගුණු ATM යන්ත්‍ර මගින් ඔබට ගනුදෙනු කිරීමේ හැකියාව පවතී. ගිණුමේ මුදල් හුවමාරු

කිරීම, ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා ගැනීම, රහස්‍ය අංකය වෙනස් කිරීම ආදී සේවාවන් ඔබට ලබාගත හැකි අතර, සියලුම ATM යන්ත්‍රවලට ආරක්ෂක කැමරා මගින් ආරක්ෂාව ලබා දෙයි.

අයි.එස්.අයි.සී. (ISIC) කාඩ්පත අයිඑස්අයිසී කාඩ්පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අයිඑස්අයිසී ආයතනය සමග එකතුව එන්එස්බී ඉතුරු මිතුරු ගිණුම්ගිමියන් වෙත නිකුත් කරනු ලබන මාස්ටර් කාඩ් ජාල පහසුකම් සහිත හර කාඩ්පතකි. අන්තර්ජාතික වශයෙන් පිළිගත් එකම ශිෂ්‍ය හැඳුනුම්පත වන අයිඑස්අයිසී කාඩ්පත්ගිමියන් සැබවින්ම ගෝලීය මට්ටමේ සාමාජිකයෙකුට ගිණිකම් කියනු ලබයි. සෑම වර්ෂයකදීම රටවල් 120 ක මිලියන 4.5 ක් ඉක්මවූ ශිෂ්‍ය ප්‍රජාවක් තම සංචාර හා භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු වලදී වාසි අත්පත්කර ගැනීම සඳහා මෙම කාඩ්පත භාවිත කරයි. ඉතුරු මිතුරු ගිණුම්ගිමියන්ට රු. මිලියන 10 දක්වා ශිෂ්‍ය ණය අයදුම් කළ හැකිය. මෙම කාඩ්පත්ගිමියන්ට ලොව පුරා වට්ටම්, ප්‍රතිලාභ හා වැඩිමහල් වශයෙන් අගය එකතුවන සේවාවන් හක්කි විදීමේ වරප්‍රසාදය ගිම් වේ.

විදේශ මුදල් ගිණුම් -> **එන්එස්බී රන්මසු අනේවාසික විදේශ මුදල් ගිණුම (NRFC)** -> ශ්‍රී ලාංකික විදේශ රැකියා නියුක්තියන්ටද විදේශ ගමන් බලපත්‍ර ගිමියන්ටද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රන්මසු අනේවාසික විදේශ මුදල් ගිණුමක් ආරම්භ කළහැකි අතර, ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්ටර්ලිං පවුම් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් ඉතිරිකිරීමේ ගිණුම් හෝ මාස 1, 3, 6 හෝ 12 සඳහා ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැකිය. විදේශගත වීමට නියමිත ඔබ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාත්‍යන්තර බැංකු ඒකකය

හෝ ළගම ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව වෙත පැමිණ ගිණුම් අංකයක් ලබා ගැනීමෙන් අදාළ ගිණුම වෙත පහසුවෙන් මුදල් ප්‍රේෂණය කිරීමේ හැකියාව උදාකරගත හැක. පොළීය බදුවලින් නිදහස් අතර එය ඔබගේ ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයෙන්ම ලබාගත හැකිය. තවද දෙමාපියන් විදේශ රැකියාවල නියුක්ත නම්, විදේශයන්හි සිටින බාලවයස්කරුවන් සඳහාද අනේවාසික විදේශ මුදල් ගිණුම් විවෘත කළ හැකිය.

එන්එස්බී රන්මසු අනේවාසික විදේශ මුදල් ගිණුම (RFC) -> මෙරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ට තමා සන්තකයේ ඇති විදේශ මුදල් හෝ තමාගේ නමට ප්‍රේෂණය වන ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්ටර්ලිං පවුම් සහ ඕස්ට්‍රේලියානු ඩොලර්, එන්එස්බී රන්මසු අනේවාසික විදේශ මුදල් ඉතිරිකිරීමේ හෝ මාස 1, 3, 6 හෝ 12 සඳහා වන ස්ථාවර තැන්පතුවක් ලෙසින් තැන්පත්කළ හැකිය. පොළීය බදුවලින් නිදහස් වන අතර ඔබගේ ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයෙන්ම ලබාගත හැක. විදේශ රැකියාවල නියුක්ත මව්පියන්ට මෙරටෙහි වසන තම බාලවයස්කරුවන් සඳහාද අනේවාසික විදේශ මුදල් ගිණුම් ආරම්භකළ හැකිය.

විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA) -> ඉතිරිකිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු ලෙස විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුමක් ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්ටර්ලිං පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර් හෝ ශ්‍රී ලංකා රුපියල් යන මුදල් ඒකකවලින් විදේශ රටවල පුරවැසියන්ට, විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ට විදේශයකදී සංස්ථාපනය කළ ආයතනවලට සහ රාජ්‍ය ආරමුදල්, පොදු ආරමුදල් සහ ප්‍රාදේශීය අරමුදල් වැනි විදේශ ආයෝජන ආයතනවලට ආරම්භකළ හැකිය. මෙම ගිණුම බදුවලින් නිදහස්වේ.

යුරෝපයීයයෝ →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව යුරෝපයීයයෝ ජාලයට 2008 මුල් භාගයේදී ඇතුළත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ එකම යුරෝපයීයයෝ නියෝජිතයාද ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. බටහිර රටවල තැපැල් ආයතන හා බැංකු විසින් හඳුන්වාදී ඇති යුරෝපයීයයෝ ජාලය, අඩු වියදම් සහිත ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු ක්‍රමයකි. අප බැංකුවේ යුරෝපයීයයෝ සාමාජිකත්වය

හේතුකොටගෙන ගනුදෙනුකරුවන්හට ජර්මානු තැපැල් ජාලය තුළින්ද, කොරියානු, ඊශ්‍රායල, ඉතාලි, තායිලන්ත, ප්‍රංශ තැපැල් ජාලය තුළින්ද මුදල් ප්‍රේෂණය කිරීමේ පහසුකම් සැලසේ.

විදේශ ආමුඛ ප්‍රේෂණ →

විදේශයන්හි සේවයේ නියුතු හෝ පදිංචි ශ්‍රී ලාංකිකයන්හට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග මුදල් ප්‍රේෂණය සඳහා සම්බන්ධිත හුවමාරු මධ්‍යස්ථාන/බැංකු හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හෝ ශ්‍රී ලංකාව තුළ වෙනත් ඕනෑම බැංකුවක ඇති සිය පවුලේ/තැසියන්ගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් හෝ තේවාසික විදේශ මුදල් ගිණුම් හෝ අනේවාසික විදේශ මුදල් ගිණුම් වෙත මේ මගින් මුදල් ප්‍රේෂණයකළ හැකිය.

අන්තර්ජාල ප්‍රේෂණ →

'මනිග්‍රෑම්', 'ඉන්ස්ටන්ට් කැෂ්', 'එක්ස්ප්‍රස් මනි', 'යුනිස්ට්‍රිම්', 'ඊස් රෙමිට්' හා 'ට්‍රාන්ස් ෆාස්ට්' ආදී අන්තර්ජාල මුදල් ප්‍රේෂණ ජාල තුළින්ද මුදල් ප්‍රේෂණය කිරීමේ පහසුව බැංකුව විසින් සලසා ඇත. එහෙයින් ලොවපුරා වසන ශ්‍රී ලාංකිකයන්හට වඩා පහසුවෙන්, සුරක්ෂිතව හා අඩු වියදමින් මුදල් ප්‍රේෂණය කිරීමට මේ හරහා අවස්ථාව ලැබේ.

විදේශ මුදල් හුවමාරුව →

ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් විදේශ මුදල් හුවමාරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ගනුදෙනුකරුවන් වෙත

සැලසීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අවසර ලබාදී තිබේ. ඒ අනුව, තෝරාගත් ශාඛා 10 කදී ඔබගේ විදේශ මුදල් හුවමාරු කරනු ලැබේ. තරගකාරී විනිමය අනුපාතික යටතේ ඔබගේ විදේශ මුදල් රුපියල්වලට හුවමාරු කරනු ලබන අතර, විදේශගතවන ඔබට විදේශ මුදල් තෝරාගත් ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවලදී උදා වේ.

වෙනත් සේවාවන් →

ස්පීඩ් කැෂ් →
පාර්ශ්වයන් දෙකක් අතර ඉතා ඉක්මනින් හා සුරක්ෂිතව මුදල් හුවමාරු කිරීමට ස්පීඩ් කැෂ් සේවාව මගින් ඔබට පහසුකම් සැපයේ. ඔබට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුමක් නොමැති වුවත්, ඔබට මෙම සේවාව ලබාගතහැකි අතර, රු. 1,000/- ක් රු. මිලියන 2 ක් අතර ඕනෑම මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කළ හැකිය. එක් පුද්ගලයෙකුට දිනකට එක් වරක් පමණක් ස්පීඩ් කැෂ් හරහා මුදල් ප්‍රේෂණය කිරීමේ අවස්ථාව ඇත.

පාරිතෝෂික ගෙවීම් සැලසුම →

ගිණුම්ගිණියෙකුගේ මරණයේදී ඔහුගේ/ ඇයගේ නාමිකයන්ට හෝ නිත්‍යානුකූල ගිණිකරුවන්ට රු. මිලියනයක් දක්වා පාරිතෝෂික දීමනා ගෙවීමේ ක්‍රමයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පිරිනමනු ලබයි. ගිණුමේ ශේෂයේ පදනම මත රු. 15,000/- ක අවම ශේෂයක් සහිත වියදම අවුරුදු 18 - 70 ක් අතර, ඕනෑම සක්‍රීය ගිණුම්ගිණියෙකු මෙම පහසුකම සඳහා ගිණිකම් ලබයි.

උපයෝගීතා බිල්පත් සඳහා ගෙවීම් →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, උපයෝගීතා බිල්පත් සඳහා ගෙවීමේ පහසුකම සලසා ඇති අතර, අපගේ ඕනෑම ශාඛාවකදී මෙම බිල්පත් සඳහා ගෙවීම් සිදු කළ හැකිය. අදාළ ගෙවීම් සිදුකළ විහාම පරිගණක පද්ධතිය මගින් එය යාවත්කාලීන කෙරෙනු ඇත. පහත දැක්වෙන බිල්පත් සඳහා ඔබට ජාතික

ඉතිරිකිරීමේ බැංකුව මගින් ගෙවීම් කළ හැකිය:

- ලංකා විදුලිබල සමාගමේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බිල්පත්
- ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් සිඩ්එම්ඒ, ඩයලොග් ටීවී, ලංකාබෙල්, මොබිටෙල්, ඩයලොග් හා එයාර්ටෙල් පසු ගෙවීම් සේවා දුරකථන බිල්පත්
- ජල බිල්පත්
- යුනියන් ඇෂුවරන්ස්, අවිවා එන්ඩිබී ඉන්ෂුරන්ස්, සෙලින්කෝ ඉන්ෂුරන්ස්, එලයන්ස් ඉන්ෂුරන්ස් සහ එච්එන්බී ඇෂුවරන්ස් රක්ෂණ වාරික
- එච්එස්බීසී ණය කාඩ්පත්වලට අදාළ බිල්පත්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ ගාස්තු

අන්තර්ජාල බැංකුකරණය →

අප බැංකුව විසින් සපයනු ලබන විද්‍යුත් බැංකු පහසුකම් අතරට එක්වුණු නවතම පහසුකම, එන්.එස්.බී. අන්තර්ජාල බැංකුකරණයයි. මේ මගින් ඔබ ලොව කොතැනක සිටියද අන්තර්ජාලය හරහා ඕනෑම මොහොතකදී ගිණුමේ ශේෂය පිරික්සීම (ඉතිරිකිරීමේ, ස්ථාවර තැන්පතු, අනේවාසික විදේශ මුදල් ගිණුම/තේවාසික විදේශ මුදල් ගිණුම, තැපැල් බැංකු ගිණුම, නිවාස ණය ගිණුම, ඊසී කාඩ්පත, ඉතුරුම් මත ලද ණය) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හෝ වෙනත් බැංකු ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කිරීම, ස්පීඩ් කැෂ් සහ උපයෝගී බිල්පත් සඳහා ගෙවීම් යනාදී බැංකු කටයුතු ඉටුකර ගැනීමට විසිතර පැයේම හා සතියේ දින හතේම ක්‍රියාත්මක සේවාවක් උපයෝගී කරගත හැකි වේ.

කෙටි පණිවුඩ මගින් බැංකුකරණය →

මෙම පහසුකම මගින් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ ජංගම දුරකථනය


ඔස්සේ ඔබේ ඉතිරිකිරීමේ ගිණුමේ ශේෂ දැනගත හැකිවේ. ඉතිරිකිරීමේ ගිණුම්ගිණියන්හට කෙටි පණිවුඩ ඔස්සේ බැංකුකරණයේ නියැලීමේ වරප්‍රසාද ගිම්චන බැවින් ගිණුමේ ශේෂය විමසීම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හෝ වෙනත් බැංකුවක ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය, ස්පීඩ් කැෂ් පහසුකම හා උපයෝගී බිල්පත් ගෙවීම ආදී බැංකු පහසුකම් රැසක් ඔබ හමුවේ පවතී.

ජංගම බැංකු සේවාව →

ජංගම බැංකුකරණ සේවාව ඔස්සේ ගනුදෙනුකරු සම්පයටම පැමිණ බැංකු කටයුතු සිදුකිරීම නැතහොත් විකුණුම් යන්ත්‍ර මගින් නිවසට, සාප්පුවට, පාසලට, සති පොළට වීන් එතැනදීම බැංකු කටයුතු සිදුකිරීම මින් අදහස් කෙරෙයි. මේ මගින් ඔබේ ජීවිතය වඩාත් පහසුකරන අතර, ඔබට නිවසේ, පාසලේ හෝ රැකියා ස්ථානයේ සිටිය දී ම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් ඉතිරිකිරීමේ අවස්ථාව සැලසේ.

එන්එස්බී ඇමතුම් මධ්‍යස්ථානය →

බැංකු කටයුතු සම්බන්ධයෙන් පැන නගින ගැටළු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසනු වස් අප විසින් එන්එස්බී ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. ඔබට දුරකථනය, විද්‍යුත් තැපැල, ස්කයිප් හෝ වෙබ් චැට් හරහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිමැවුම් හා සේවාවන් සම්බන්ධයෙන් විමසීමට හා අදාළ විස්තර ලබාගැනීමට අවස්ථාව ඇත. මනා පුහුණුවක් ලද අපගේ ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් වෙතින් ඔබගේ පහසුව පිණිස ඔබට අවශ්‍ය විස්තර පමණක් නොව ඉතාම උසස් ගණයේ ගනුදෙනුකාර සේවාවක්ද ඔබට සැපයෙනු ඇත.



මධ්‍යම පළාත →

1. දඹුල්ල
2. දිගන
3. ගලේවෙල
4. ගම්පොළ
5. හැටන්
6. මහනුවර
7. මහනුවර නගර මධ්‍යස්ථානය
8. මහනුවර දෙවන ශාඛාව
9. මහනුවර තෙවන ශාඛාව
10. කටුගස්තොට
11. මාතලේ
12. අලවතුගොඩ
13. මුල්ගම්පොළ
14. නාවලපිටිය
15. නුවරඑළිය
16. පිළිමතලාව
17. පුස්සැල්ලාව
18. පුස්සැල්ලාව
19. රිකිල්ලගස්කඩ
20. තලවකැලේ
21. එත්තේගම
22. නාච්චල
23. ගිනිගත්තේන
24. දෙල්තොට
25. ගෙලිඔය
26. රාගල

නැගෙනහිර පළාත →

27. අක්කරෙයිපත්තුව
28. අම්පාර
29. අම්පාර දෙවන ශාඛාව
30. ආරියම්පති
31. මඩකලපුව
32. වෙත්කලඬි
33. කලවන්විකුඬි
34. කල්මුනේ
35. කන්තලේ
36. පළගාමම්
37. පොකුවිල්
38. සමන්තුරෙයි
39. ත්‍රිකුණාමලය
40. වාලච්චෙන

උතුරු පළාත →

- 41. අවිච්චි
- 42. වත්කානයි
- 43. වාචකවිච්චි
- 44. චුන්තාකම්
- 45. යාපනය
- 46. යාපනය දෙවන ශාඛාව
- 47. කරෙයිනගර්
- 48. කයිවිස්
- 49. කිලිනොච්චි
- 50. මානිපායි
- 51. මන්නාරම
- 52. තෙල්ලිඅඩ්
- 53. පේදුරුකුඩුව
- 54. තිරුතෙල්ලේච්චි
- 55. වව්නියාව
- 56. වත්කාලයි
- 57. මල්ලාව
- 58. කොඩිකාමම්
- 59. මුලතිව්

වයඹ පළාත →

- 60. අලව්ව
- 61. ආනමඩුව
- 62. හලාවත
- 63. හෙට්ටිපොළ
- 64. ඉබ්බානමුව
- 65. ගල්ගමුව
- 66. කුලියාපිටිය
- 67. කුරුණෑගල
- 68. කුරුණෑගල දෙවන ශාඛාව
- 69. මාදම්පේ
- 70. මාරවිල
- 71. මාවතගම
- 72. නාරම්මල
- 73. නාත්තන්ඩිය
- 74. නිකවැටිය
- 75. පොල්ගහවෙල
- 76. පුත්තලම
- 77. වාරියපොළ
- 78. වෙන්නප්පුව
- 79. මැල්සිරිපුර
- 80. බිංගිරිය
- 81. ගිරිඋල්ල
- 82. රිදීගම
- 83. දංකොටුව

උතුරුමැද පළාත →

- 84. අනුරාධපුරය
- 85. අනුරාධපුර දෙවන ශාඛාව
- 86. ගල්තැව
- 87. හිඟුරක්ගොඩ
- 88. කදුරුවෙල
- 89. කහටගස්දිගිලිය
- 90. කැබිතිගොල්ලුව
- 91. කැකිරාව
- 92. මැදවව්විය
- 93. නොච්චියාගම
- 94. තඹුන්තේගම
- 95. මැදිරිගිරිය
- 96. එප්පාවල

සබරගමුව පළාත →

- 97. අරනායක
- 98. බලන්ගොඩ
- 99. බුලත්කොහුපිටිය
- 100. දරණියගල
- 101. ඇහැලියගොඩ
- 102. ඇඹිලිපිටිය
- 103. කහවත්ත
- 104. කලවාන
- 105. කෑගල්ල
- 106. කෑගල්ල දෙවන ශාඛාව
- 107. කුරුවිට
- 108. මාවතැල්ල
- 109. පැල්මඩුල්ල
- 110. රඹුක්කන
- 111. රත්නපුර
- 112. රුවන්වැල්ල
- 113. වරකාපොළ
- 114. යටියන්තොට
- 115. නිව්නිගල
- 116. කිරිඇල්ල
- 117. ගොඩකවෙල

දකුණු පළාත →

- 118. අකුරැස්ස
- 119. අම්බලන්ගොඩ
- 120. අම්බලන්තොට
- 121. අතුණකොළපැලැස්ස
- 122. බද්දේගම
- 123. බෙලිඅත්ත
- 124. දෙණියාය
- 125. දෙවිනුවර
- 126. දික්වැල්ල
- 127. ඇල්පිටිය
- 128. ගාල්ල
- 129. ගාල්ල දෙවන ශාඛාව
- 130. හබරාදුව
- 131. හක්මන
- 132. හික්කඩුව
- 133. ඉමදුව
- 134. කඹුරුවිටිය
- 135. කරාපිටිය
- 136. මාතර
- 137. මාතර දෙවන ශාඛාව
- 139. මීද්දෙණිය
- 139. මොරවක
- 140. නෙලුව
- 141. සූරියවැව
- 142. තංගල්ල
- 143. තිස්සමහාරාමය
- 144. උරගස්මංහන්දිය
- 145. වලස්මුල්ල
- 146. වීරකැටිය
- 147. වැලිගම
- 148. කැකණදුර
- 149. හම්බන්තොට

ඌව පළාත →

- 150. බදුල්ල
- 151. බණ්ඩාරවෙල
- 152. හාලිඇල
- 153. බිබිල
- 154. බුත්තල
- 155. මහියංගනය
- 156. මොණරාගල
- 157. පස්සර
- 158. වැලිමඩ
- 159. වැල්ලවාය
- 160. බඩල්කුඹුර

බස්නාහිර පළාත →

- 161. අලුත්ගම
- 162. අකුරැගිරිය
- 162. අවිස්සාවේල්ල
- 163. බම්බලපිටිය
- 164. බණ්ඩාරගම
- 165. බත්තරමුල්ල
- 166. බේරුවල
- 167. බොරැලැස්ගමුව
- 168. බොරැල්ල
- 169. බුලත්සිංහල
- 170. නගර ශාඛාව
- 171. දෙහිවල
- 172. දෙල්ගොඩ
- 174. දෙල්කඳ
- 175. දිවුලපිටිය
- 176. ගම්පහ
- 177. ගම්පහ දෙවන ශාඛාව
- 178. ගන්නමුල්ල
- 179. හංවැල්ල
- 180. ප්‍රධාන කාර්යාලීය ශාඛාව
- 181. හෝමාගම
- 182. හොරණ
- 183. ඉංගිරිය
- 184. ජා ඇල
- 185. කඩවත
- 186. කඩුවෙල
- 187. කහකුඩුව
- 188. කළුබෝවිල
- 189. කළුතර
- 190. කළුතර දෙවන ශාඛාව
- 191. කටුබැද්ද
- 192. කටුනායක
- 193. කැලණිය
- 194. කිරිබත්ගොඩ
- 195. කිරිඳිවෙල
- 196. කොච්චිකඩේ
- 197. කොල්ලුපිටිය දෙවන ශාඛාව
- 198. කොටහේන
- 199. කොට්ටාව
- 200. මහබාගෙ
- 201. මහරගම
- 202. මාලබේ
- 203. මාලිගාවත්ත
- 204. මකුගම
- 205. මීගොඩ
- 206. මිනුවන්ගොඩ

- 207. මීරිගම
- 208. මොරටුමුල්ල
- 209. මොරටුව
- 210. ගල්කිස්ස
- 211. මුල්ලේරියාව නව නගරය
- 212. මෝදර
- 213. නාරාහේන්පිට
- 214. නාවල
- 215. මීගමුව
- 216. නිරිටිමුව
- 217. නුගේගොඩ
- 218. පානදුර
- 219. පැලියගොඩ
- 220. කොටුව
- 221. පිළියන්දල
- 222. කිරුලපන
- 223. පුවක්අරඹ
- 224. රද්දොළගම
- 225. රාගම
- 226. රාජගිරිය
- 227. මේයන්ගොඩ
- 228. වාද්දුව
- 229. වත්තල
- 230. වැල්ලම්පිටිය
- 231. වැල්ලවත්ත
- 232. ලෝක වෙළඳ මධ්‍යස්ථානය
- 233. යක්කල
- 234. තලවකුගොඩ
- 235. බදුරලිය
- 236. පුගොඩ

Citi Bank NA →

Wall Street, New York,
NY 10005, USA.
Tel: 12125591000
www.citibank.com
SWIFT: CITIUS33

Deutsche Postbank →

AG.,Friedrich-Ebert-Allee
53113 Bonn,
Germany.
Tel: 114-126, 492289200
www.postbank.de
SWIFT: PBNKDEFF

Commonwealth Bank →

Sydney, NSW 2001.
Australia
GPO Box 5227,
Tel: 61 293782000
www.commbank.com.au
SWIFT: CTBAAU2S

Deutsche Bank Trust Company →

Americas,
No. 60, Wall Street,
New York, NY 10005,
USA
Tel: 1 212 2502500
Tel: 1 212 7970291
www.deutsche-bank.com
SWIFT: BKTRUS33

Bank of Ceylon →

No. 01,
Devonshire Squre London
EC2M4WD
Tel: 0207 377 1888
Tel: 44 2073775430
www.info@bankofceylon.co.uk
SWIFT: BCEYGB2L

Woori Bank →

1-203, Hoehyeon-dong,
Jun9-9u, Seoul
Tel: 82 - 2 -21252001
www.wooribank.com
SWIFT: HVBK KR SE

Deutsche Bank AG →

P.O.B 60202
Frankfurt am Main, Germany.
Tel: 496991000
Tel: 49 6991034225
www.deutsche-bank.com
SWIFT: DEUTDEFF

Banca Popolari Di

Sondrio →

Piazza Garibaldi 16
23100,
Sondrlom SO,
Italy
Tel: 390 342 528111
Tel: 390 342 528 204
www.info@popso.it
SWIFT: POSOIT22

National Australia Bank →

330, Collins Street
Melbourne, VIC 3000.
Australia
Tel: 61386413500
www.national.com.au
SWIFT: NATAAU33033

Unicredito SPA →

Esterio F.S.D. - Via Volta 1, 20093
CoIo9nO
Monzese, MI, Italy
Tel: 390288621
Tel: 39 02 88623340
WNW. unicreditgroup.e'U
SWIFT: UNCRITMM

Hana Bank →

55, Eulji-ro,
Jung-gu
Seoul
Republic of Korea
Tel: 82-02-2002-1111
www.hanabank.com
SWIFT: HNBKRS

Al Ahalia Exchange →
P.O. Box 2419,
Abu Dhabi, U.A.E.
Tel: 97126269341
www.alahaliamoneyexchange.com

Al Rostamani International Exchange
→
Al Rostamani International Exchange,
P.O. Box 10072, Dubai, U. A. E.
Tel: 97146098152
www.alrostamaniexchange.com
ariemgt@alrostamanigroup.ae

CB Unistream Bank →
20, Verhnyaya Maslovka str,
bldg. 2, 127083,
Moscow, Russia
Tel: 74957445555
www.unistream.com
relations@unistream.com

Al Ansari Exchange →
P.O. Box 325,
Abu Dhabi, U.A.E.
Tel: 97126108 888
www.alansariexchange.com
info@alansari.ae

Arabian Exchange Co. →
P.O. Box 3535,
Doha-Qatar
Tel: 9744438200
www.arabianex.com
arabianex@qatar.net.qa

Citi Global Remittance →
Baharain Financing Co.
P.O. Box 243, Manemo
Kingdom of Baharain

Al Dar For Exchange
Works →
P.O. Box 24048,
Doha State of Qatar
Tel: 9744550455

City International Exchange →
Abdullah Dashti Building,
Abdullah Mubarak Street,
P.O. Box 21804,
Safar 13079, Kuwait
Tel: 9652448507
citex@qualitynet.net

Al Fardan Exchange-
Abu Dhabi →
P.O. Box 498, Amin Khoul Building,
Liwa Street, Abu Dhabi, U.A.E.
Tel: 971026223222
exchange@alfardangroup.com
farhaj.ali@alfardanexchange.com

Asia Express Exchange →
P.O. Box 881-RUWI,
PC 112, Muscat,
Sultanate of Oman
Tel: 96824781727
slankaex@omantel.net.com

Colombo International →
Money Transfer
Colombo Money Transfer Services
Pty Ltd., 3 Clow St, Dandenong,
Victoria 3175,
Australia
Tel: (03)97923065
info@colombomoneytransfer.com.au

Al Fardan Exchange-
Qatar →
Alfardan Centre, Grand Hamad
Avenue, P.O. Box 339, Doha, Qatar
Tel: 97444408408
afx@alfardan.com.qa

Bahrain Exchange →
P.O. Box 29149,
Safat 13152, Kuwait
Tel: 965824000
www.bec.com.kw
baexco@bec.com.kw

Al Mulla International →
Al Mulla Group Head Office,
Free Trade Zone,
Shuwaikh, Kuwait
Tel: 96522250888

Bahrain Finance Co. →
P.O. Box 243, Manama
Kingdom of Bahrain

Dollarco Exchange →
P.O. Box 26270,
Safat 13123, Kuwait
Tel: 9652412767
dollarco@qualitynet.net

Al Rajhi Bank →
P.O. Box 28,
Riyadh 11411,
Kingdom of Saudi Arabia
Tel: 96612116000
www.alrajhibank.com.sa

Bank Al Bilad →
P.O. Box 140,
Riyadh-11411, Saudi Arabia
Tel: 96614798888
www.bankalbilad.com.sa

Emirates International Exchange →
P.O. Box 7190,
Dubai, U.A.E.
Tel: 600522248
www.emiratesexchange.ae

Habib Exchange-Abu
Dhabi →
Central Office, Hamdan Street,
P.O. Box 2370, Abu Dhabi, U.A.E.
Tel: 6272316
www.habibexchange.com
hecoad@emirates.net.ae

Habib Qatar International Exchange →
P.O. Box 1188, Mushirib Street,
Doha Qatar
Tel: 974424373
www.habibqatar.com
habib@qatar.net.qa

IME (M) SDN.BHD →
Ground Floor,
No. 22, Jalan Medan Pasar 50050,
Kuala Lumpur, Malaysia
Tel: 03-20727260
www.ime-txnremit.com

Wall Street Exchange →
East Wing, Building 2,
Office No. 203, DAFZA,
P.O. Box 3014, Dubai, U.A.E.
Tel: 97143602288
www.instantcashworldwide.com
rahat@instantcashworldwide.com

Kapruka (PVT) Ltd. →
1/1324, Centre Road,
Clayton, VIC 3168, Australia
Tel: 610395445060
www.kapruka.com.au

Kuwait Asian International Exchange
→
Kuwait Asian International Exchange,
Qaiseria No. 1, Shop Number 48,
Fahaheel, Kuwait
Tel: 96523910522
kuaiew@yahoo.com

Majan Exchange →
P.O. Box 583, Postal Code: 117,
Sultanate of Oman
Tel: 24794017
majanech@omantel.net.om

Money Gram →
1550, Utica Avenue South,
Minneapolis, MN 555416, U.S.A.
Tel: 9525913000

National Exchange Co. →
Via Ferruccio, 3000185,
Roma, Italy
Tel: 390644341221
www.nationalexchange.it
nec@nationalexchange.it

Instant Cash →
East Wing Building 2
Office No. 203, DAFZA
Dubai Airport Free Zone
P.O. Box 3014, Dubai UAE
Tel: 00971 42990011
info@instantcashworldwide.com

National Money Exchange →
P.O. Box 29760, Safat 13158 Kuwait,
State of Kuwait
Tel: 2462680
nmekwt@qualitynet.net

Oman & UAE Exchange Centre →
P.O. Box 1116, Postal Code: 131, Al
Hamriyah, Sultanate of Oman
Tel: 96824796533
omanuaex@omantel.net.om

Samba Financial Group →
King Abdulaziz Road, P.O. Box 833,
Riyadh 11421, Saudi Arabia
Tel: 96614774770
www.samba.com.sa

Trans Fast Remittance LLC →
Ammus, Paptamali Road,
Irianjala Kuda, Trichur District, Kerala,
India
Tel: 919946000780

UAE Exchange Centre-
Abu Dhabi →
P.O. Box 170, Level 02,
Al Sayegh Center, Sheikh Hamdan
Street, Abu Dhabi, U.A.E.
Tel: 97126105555
www.uaexchange.com
hq@uaexchange.com

UAE Exchange Centre-Kuwait →
P.O. Box 26155, Safat 13122, Kuwait
Tel: 9652459417
www.uaexchangekuwait.com
kuwait.ho@uaexchange.com.kw

Valutrans Spa →
Viale Manza
20, 20127
Milano
Italy
Tel: 0039022846140

Delma Exchange →
Al Donah
Abu Dhabi
United Arab Emirates
Tel: 0097126225544

Xpress Money Services Ltd. →
Dubai
Al Ameri Building
6th Floor
Opposite Grand Millennium Hotel
TECOM
Sheikh Zoyed Road
P.O. Box 653996
UAE
Tel: 0097125102222
customer.relations@xpressmoney.com

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
පොදු ප්‍රමිතීන් පිළිබඳ හෙළිදරව්කිරීම			
උපායමාර්ගය හා විශ්ලේෂණය			
G4-1	සභාපතිතුමාගේ ප්‍රකාශය	සභාපතිතුමාගේ පණිවුඩය	17
ආයතනික පැතිකඩ			
G4-3	ආයතනයේ නම	ව්‍යාපාර මාදිලිය	27
G4-4	මූලික නිමැවුම් සහ/හෝ සේවා	අපගේ නිමැවුම් හා සේවා	272
G4-5	ආයතනයේ ප්‍රධාන කාර්යාලයීය පිහිටීම	ආයතනික තොරතුරු	291
G4-6	ආයතනයේ මෙහෙයුම් කටයුතු සිදුවන රටවල් සංඛ්‍යාව සහ මෙම වාර්තාවෙහි සඳහන් තීරසාර්ථක පිළිබඳ සාධකවලට නිශ්චිතව අදාළ හෝ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුවන රටවල නම්	ව්‍යාපාර ආකෘතිය	27
G4-7	ගිම්කාරත්වයේ ස්වභාවය හා නෛතික ස්වරූපය	ව්‍යාපාර මාදිලිය	27
G4-8	සේවා සපයනු ලබන වෙළඳපළ	ව්‍යාපාර මාදිලිය	27
G4-9	වාර්තාකරණ ආයතනයේ පරිමාව	ව්‍යාපාර මාදිලිය	28
G4-10	රැකියා කාණ්ඩය, රැකියා ගිවිසුම, කලාපය හා ස්ත්‍රී පුරුෂ බව අනුව වර්ගීකරණය කළ සමස්ත ශ්‍රමබලකාය	සේවක ප්‍රාග්ධනය	65
G4-11	සාමූහික ගිවිසුම් මගින් ආවරණය වූ සමස්ත සේවක සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස	සේවක ප්‍රාග්ධනය	65
G4-12	ආයතනික සැපයුම්දාමය	ව්‍යාපාර මාදිලිය	43
G4-13	අදාළ වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළ ප්‍රමාණය, ව්‍යුහය හා ගිම්කාරත්වයට අදාළ සැලකිය යුතු වෙනස්කම්	මෙම වාර්තාව ගැන	9
G4-14	ආයතනය විසින් ආරක්ෂක ප්‍රවේශය හෝ මූලධර්ම පිළිබඳ කටයුතු කරන්නේද ඒ කෙසේද යන බව වාර්තාකිරීම	මෙම වාර්තාව ගැන	10
G4-15	ආයතනය විසින් පිළිගනු ලබන පරිබාහිරව සැලසුම් කළ ආර්ථික, පාරිසරික සහ සමාජ ප්‍රඥප්ති, මූලධර්ම හෝ වෙනත් මූලපිරීම් ඇතුළත් ලැයිස්තුව	ව්‍යාපාර මාදිලිය	38
G4-16	සංගම්වල සාමාජිකත්වය, ජාතික හෝ අභ්‍යන්තර උපදේශන ආයතන ලැයිස්තුව	ව්‍යාපාර මාදිලිය	38
හඳුනාගත් මූලික සාධක සහ සීමා			
G4-17	ආයතනික මෙහෙයුම් ව්‍යුහය	ව්‍යාපාර මාදිලිය	27
G4-18	වාර්තාවේ අන්තර්ගතය නිශ්චිතව දැක්වීමේ ක්‍රියාවලිය	මෙම වාර්තාව ගැන	10
G4-19	වාර්තාවේ අන්තර්ගත කිරීමට හඳුනාගත් සැලකිය යුතු සාධක	ව්‍යාපාර මාදිලිය	39-41
G4-20	ආයතනය තුළ හඳුනාගත් මූලික සාධක පිළිබඳ සීමාව	මෙම වාර්තාව ගැන	10
G4-21	ආයතනයෙන් පරිබාහිරව හඳුනාගත් මූලික සාධක පිළිබඳ සීමාව	මෙම වාර්තාව ගැන	10
G4-22	පෙර වාර්තාවල සඳහන් තොරතුරු යළි ප්‍රකාශ කිරීමේ බලපෑම හා ඊට හේතුව වාර්තාකිරීම	මෙම වාර්තාව ගැන	10
G4-23	විෂය හා සීමා සාධක පිළිබඳව පසුගිය පරිච්ඡේදයට සාපේක්ෂව ඇති සැලකිය යුතු වෙනස්කම් වාර්තා කිරීම	මෙම වාර්තාව ගැන	10
ඇල්මැති පාර්ශ්වයන්ගේ සම්බන්ධීම්			
G4-24	ආයතනයට සම්බන්ධ ඇල්මැති පාර්ශ්ව කණ්ඩායම් ලැයිස්තුව	ව්‍යාපාර මාදිලිය	34
G4-25	ඇල්මැති පාර්ශ්ව හඳුනාගැනීම හා සම්බන්ධීම්වලට නියමිත පාර්ශ්ව තෝරාගැනීමේ පදනම	ව්‍යාපාර මාදිලිය	34
G4-26	කාණ්ඩය හා කණ්ඩායම අනුව ඇල්මැති පාර්ශ්ව සම්බන්ධවන වාර ගණන ඇතුළුව ඇල්මැති පාර්ශ්වයන්ගේ සම්බන්ධීම් ප්‍රවේශය	ව්‍යාපාර මාදිලිය	34-38
G4-27	ඇල්මැති පාර්ශ්වයන්ගේ නියැලීම් හරහා ඉස්මතුවන ප්‍රධාන තේමා හා කරුණු සහ ආයතනය ඊට ප්‍රතිචාර දක්වන අයුරු	ව්‍යාපාර මාදිලිය	34-38

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
වාර්තාවේ පැතිකඩ			
G4-28	වාර්තාකරණ කාලපරිච්ඡේදය	මෙම වාර්තාව ගැන	10
G4-29	ආසන්නතම පෙර වාර්තාවේ දිනය	මෙම වාර්තාව ගැන	10
G4-30	වාර්තාකරණ වක්‍රය	මෙම වාර්තාව ගැන	10
G4-31	වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳ පැන විමසීම්	මෙම වාර්තාව ගැන	10
G4-32	ගෝලීය වාර්තාකරණ මූලපිරීම් අන්තර්ගතය, බාහිර පාර්ශ්ව සහතිකවීමේ වාර්තාව හා ගෝලීය වාර්තාකරණ මූලපිරීම් G4 උපදෙස් හා අනුකූලවීම.	මෙම වාර්තාව ගැන	10
G4-33	වාර්තාව සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සහතිකවීමක් ලබාගැනීම සඳහා වන ප්‍රතිපත්තිය හා වත්මන් පරිචයන්	අදාළ නොවේ	
පාලනය			
G4-34	ආර්ථික, පාරිසරික හා සමාජ බලපෑම් කෙරෙහි අදාළ තීරණගැනීමේ වගකීම සහිත ඉහළම පාලනාධිකාරය යටතේ පවතින කමිටු ඇතුළත් ආයතනයේ පාලන ව්‍යුහය	ආයතනික පාලනය	84
ආචාරධර්ම හා අවංකභාවය			
G4-56	හැසිරීම හා සම්බන්ධ අගයන්, මූලධර්ම, ප්‍රමිතීන් හා පිළිගත් ආචාරධර්ම	කළමනාකාරිත්ව සාකච්ඡා සහ විශ්ලේෂණ	58
නිශ්චිත ප්‍රමිතීන් හෙළිදරව්කිරීම			
කළමනාකාරිත්වයේ ප්‍රවේශය පිළිබඳ හෙළිදරව්කිරීමේ සාධකය (DMA Aspect)		ව්‍යාපාර මාදිලිය	42-45
කාණ්ඩය: ආර්ථික			
සාධකය			
G4-EC1	ආර්ථික කාර්යසාධනය		
G4-EC1	උත්පාදිත, බෙදාහැරුණු හා රඳවාගත් සෘජු ආර්ථික අගය	මූල්‍ය ප්‍රාග්ධනය	55
G4-EC3	ආයතනයේ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්වලින් ආවරණයවන අංශ	සේවක ප්‍රාග්ධනය	66 සහ 67
සාධකය			
G4-EC6	වෙළඳපළෙහි පෙනී සිටීම		
G4-EC6	සැලකිය යුතු මෙහෙයුම් ස්ථාන සඳහා ඉහළ කළමනාකාරිත්වයට දේශීය ප්‍රජාවන්ගෙන් බඳවාගැනීමේ ප්‍රමාණුපාත	සේවක ප්‍රාග්ධනය	65
සාධකය			
G4-EC7	වක්‍ර ආර්ථික බලපෑම		
G4-EC7	යටිතල පහසුකම් මත ආයෝජන සහ උපකාරක සේවා සංවර්ධනය සහ එහි බලපෑම	සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය	70
සාධකය			
G4-EC9	ප්‍රසම්පාදන පරිචයන්		
G4-EC9	වැදගත් මෙහෙයුම් ස්ථාන සඳහා දේශීය සැපයුම්කරුවන් මත වැය කරනු ලබන මුදල ප්‍රමාණුපාතිකව	සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය	70
කාණ්ඩය: පරිසරය			
සාධකය			
G4-EN2	උව්‍ය		
G4-EN2	ප්‍රතිවක්‍රීකරණ කරනලදු ව භාවිතකරනලද යෙදවුම් උව්‍ය ප්‍රතිගතය	සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය	69
සාධකය			
G4-EN3	බලශක්තිය		
G4-EN3	ආයතනය තුළ බලශක්ති පරිභෝජනය	සමාජ හා පාරිසරික ප්‍රාග්ධනය	69

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
කාණ්ඩය: සමාජයීය			
කම්කරු පරිචයන් හා යෝග්‍ය කර්මාන්ත			
සාධකය	සේවා නියුක්තිය		
G4-LA1	බඳවාගනු ලැබූ නවක සේවක සංඛ්‍යාව හා අනුපාතිකය, වයස් කාණ්ඩය, ස්ත්‍රී/පුරුෂ බව හා කලාපය අනුව සේවකයින් සේවය හැරයාම්	සේවක ප්‍රාග්ධනය	65
G4-LA2	තාවකාලික හෝ අර්ධකාලීන සේවකයින්ට ලබා නොදෙන, පූර්ණකාලීන සේවකයින්ට ලබාදෙන ප්‍රතිලාභ, මූලික මෙහෙයුම් වශයෙන්	සේවක ප්‍රාග්ධනය	66
G4-LA3	මාතෘ හෝ පීතෘ නිවාඩුවලින් අනතුරුව රාජකාරියට වාර්තා කිරීම හා සේවයේ රැඳීසිටීම, ස්ත්‍රී/පුරුෂ බව අනුව	සේවක ප්‍රාග්ධනය	66
සාධකය	කම්කරු/කළමනාකාරීත්ව සබඳතා		
G4-LA4	මෙහෙයුම් වෙනස්කිරීම්වලට ප්‍රථම ඒ පිළිබඳව දැනුම්දෙනු ලබන අවම කාලසීමාව, සාමූහික ගිවිසුම්හි එය නිශ්චිතව දක්වා ඇත්දැයි යන්නද ඇතුළුව	සේවක ප්‍රාග්ධනය	65
සාධකය	වෘත්තීය සෞඛ්‍යය හා ආරක්‍ෂාව		
G4-LA6	සිදුවිය හැකි ආබාධ වර්ග හා ආබාධ සිදුවීමේ අනුපාතික, වෘත්තීය රෝගාබාධ, අහිමිවූ රාජකාරී දින හා සේවයට වාර්තා නොකිරීම්, රාජකාරියට අදාළ සමස්ත මරණ සංඛ්‍යාව හා ප්‍රතිශතය, පළාත් හා ස්ත්‍රී/පුරුෂ බව අනුව	සේවක ප්‍රාග්ධනය	66
සාධකය	පුහුණුවීම් හා අධ්‍යාපනය		
G4-LA9	වසරක් පාසා එක් සේවකයෙකු වෙනුවෙන් ලබාදෙන පුහුණු පාසු සාමාන්‍යය, ස්ත්‍රී/පුරුෂ බව හා සේවක කාණ්ඩය අනුව	සේවක ප්‍රාග්ධනය	67
G4-LA10	සේවකයින්ගේ සේව්‍ය හැකියා නොකඩවා පවත්වාගැනීමට සහායවන හා රැකියා නිෂ්ඨාවන් කළමනාකරණය කිරීමට ආධාරවන, යාවජීව ඉගෙනුම් සහ කුසලතා කළමනාකරණ වැඩසටහන්	සේවක ප්‍රාග්ධනය	67
G4-LA11	නිරන්තර කාර්යසාධනය හා වෘත්තීය සංවර්ධන සමාලෝචන ලබන සේවක ප්‍රතිශතය, ස්ත්‍රී/පුරුෂ බව හා සේවක කාණ්ඩය අනුව	සේවක ප්‍රාග්ධනය	67
සාධකය	විවිධත්වය හා සම අවස්ථා		
G4-LA12	පාලන අධිකාරීන්ගේ සංයුතිය, ස්ත්‍රී/පුරුෂ බව, වයස් කාණ්ඩය, සුළුතර කණ්ඩායම් සාමාජිකත්වය සහ විවිධත්වය පිළිබඳව වෙනත් දර්ශකයන්ට අනුව සේවක ප්‍රභේදය	සේවක ප්‍රාග්ධනය	65
සාධකය	කාර්යාලයන් හා පුරුෂයන් සඳහා සම වැටුප්		
G4-LA13	ස්ත්‍රීන් හා පුරුෂයන් අතර මූලික වැටුපෙහි අනුපාතය, සේවක කාණ්ඩය හා වැදගත් මෙහෙයුම් ස්ථාන අනුව	සේවක ප්‍රාග්ධනය	66
සාධකය	කම්කරු පරිචයන්ට අදාළ දුක්ගැනවිලි පිළිබඳ යාන්ත්‍රණය		
G4-LA16	දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගනු ලැබූ, අවධානය යොමුකරනු ලැබූ හා ගොනුකරනලද දුක්ගැනවිලි සංඛ්‍යාව	සේවක ප්‍රාග්ධනය	67

මානව ශිෂ්‍යය

සාධකය	නොවෙනස් ලෙස සැලකීම		
G4-HR3	වෙනස් ලෙස සැලකීම පිළිබඳ වාර්තාවූ සමස්ත සිද්ධීන් සංඛ්‍යාව හා ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග	සේවක ප්‍රාග්ධනය	67
සාධකය	නිදහස් හැසිරීම සහ සාමූහික කේවල්කිරීම		
G4-HR4	නිදහස් හැසිරීමේ සහ සාමූහික කේවල් කිරීමේ නිදහස උල්ලංඝනය කරනු ලබන හෝ ඊට සැලකිය යුතු අවදානමක් එල්ල කරනු ලබන බවට හඳුනාගත් මෙහෙයුම් හා සැපයුම්කරුවන් සහ මේ තත්ත්වය වැළැක්වීමට ගනු ලැබූ පියවර	සේවක ප්‍රාග්ධනය	65

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
සාධකය G4-HR12	මානව හිමිකම්වලට අදාළ දුක්ගැන්වීම් පිළිබඳ ක්‍රියාත්මක යාන්ත්‍රණය දුක් ගැන්වීම් පිළිබඳ කටයුතු කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගනු ලැබූ, අවධානය යොමුකරනු ලැබූ හා ගොනුකරනලද මානව හිමිකම්වලට අදාළ දුක් ගැන්වීම් සංඛ්‍යාව	සේවක ප්‍රාග්ධනය	67
සමාජමය කාර්යසාධන දර්ශකය			
සාධකය G4-SO1	දේශීය ප්‍රජාවන් දේශීය ප්‍රජාවන්ගේ නිරතවීම්, බලපෑම් ඇගයීම් සහ සංවර්ධන වැඩසටහන්හි ක්‍රියාත්මකවීම් සහිත මෙහෙයුම්වල ප්‍රතිඵලය	සමාජමය හා පාරිසරික ප්‍රාග්ධනය	70 සහ 71
සාධකය G4-SO3	දූෂණ විරෝධීඛව දූෂණයට සම්බන්ධ අවදානම්වලට අදාළව ඇගයීම් සිදුකරනලද සමස්ත මෙහෙයුම් සංඛ්‍යාව සහ ප්‍රතිඵලය හා හඳුනාගනුලැබූ සැලකියයුතු අවදානම්	අවදානම් කළමනාකරණය	140-143
සාධකය G4-SO8	අනුකූලතාව නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් ගනුලැබූ සමස්ත මූල්‍ය සම්බාධක සංඛ්‍යාව සහ සැලකියයුතු දඩ මුදල්හි මූල්‍ය අගය	ව්‍යාපාර මාදිලිය	45
සාධකය G4-SO7	ඒදිරි තරඟකාරී හැසිරීම ඒදිරි තරඟකාරී හැසිරීම, සංගති විරෝධීඛව හා ඒකාධිකාරී පරිච්ඡේදනට එරෙහිව ගනුලැබූ මුළු නෛතික ක්‍රියාමාර්ග සංඛ්‍යාව හා එහි ප්‍රතිඵල	ව්‍යාපාර මාදිලිය	45
සාධකය G4-SO9	සමාජය මත ඇතිකරන බලපෑම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් ඇගයීම සමාජය මත ඇතිකරන බලපෑම් පිළිබඳ නිර්නායක යොදාගනිමින් පරීක්ෂාවට ලක් කළ නව සැපයුම්කරුවන් ප්‍රතිඵලය	ව්‍යාපාර මාදිලිය	45
සාධකය G4-SO11	සමාජය මත ඇතිකරන බලපෑම්වලට අදාළව ක්‍රියාත්මක දුක්ගැන්වීම් පිළිබඳ යාන්ත්‍රණය අදාළ දුක්ගැන්වීම් පිළිබඳ කටයුතු කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගනුලැබූ අවධානය යොමු කරනුලැබූ හා ගොනුකරනලද, සමාජය මත ඇතිකරන බලපෑම්වලට අදාළ දුක්ගැන්වීම් සංඛ්‍යාව	ව්‍යාපාර මාදිලිය	45
නිමැවුම් පිළිබඳ වගකීම			
සාධකය G4-PR3	නිමැවුම් හා සේවා නම්කිරීම නිමැවුම් හා සේවා තොරතුරු නම්කිරීම සඳහා ආයතනයේ ඇති ක්‍රියාපටිපාටීන් සඳහා අවශ්‍ය කෙරෙන නිමැවුම් හා සේවා වර්ග සහ එබඳු තොරතුරු අවශ්‍යතාවන්ට යටත්ව සැලකියයුතු නිමැවුම් හා සේවා කාණ්ඩවල ප්‍රතිඵල	පාරිභෝගික ප්‍රාග්ධනය	60-62
සාධකය G4-PR5	අලෙවි සන්නිවේදනය ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්ඛව මැනබැලීම සඳහා සිදුකරනු ලබන සමීක්ෂණවල ප්‍රතිඵල	ව්‍යාපාර මාදිලිය	45
සාධකය G4-PR7	අලෙවි සන්නිවේදනය වෙළඳ ප්‍රචාරණය, ප්‍රවර්ධනය හා අනුග්‍රාහකත්වයද ඇතුළුව අලෙවි සන්නිවේදනයට අදාළ ස්වේච්ඡා කේන්ද්‍ර සහ රෙගුලාසිවලට අනුකූල නොවීම් වාර්තාවූ මුළු අවස්ථා සංඛ්‍යාව, ප්‍රතිඵල අනුව	ව්‍යාපාර මාදිලිය	45
සාධකය G4-PR8	අලෙවි සන්නිවේදනය ගනුදෙනුකරු රහස්‍යභාවය ආරක්ෂා නොකිරීම හා ගනුදෙනුකරු දත්ත ස්ථානගතවීම් සම්බන්ධයෙන් පැනනැගුණු සැලකියයුතු සමස්ත පැමිණිලි සංඛ්‍යාව	ව්‍යාපාර මාදිලිය	45
සාධකය G4-PR9	අනුකූලතාවය නිමැවුම් හා සේවා භාවිතය සහ ප්‍රතිපාදනය පිළිබඳ නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් පැනවුණු සැලකියයුතු දඩවල මූල්‍ය අගය	ව්‍යාපාර මාදිලිය	45

ගිණුම්කරණ ප්‍රතිපත්තීන් →

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිත කර ඇති නිශ්චිත මූලධර්ම, පදනම්, ගිවිසුම්, නීති හා පරිච්ඡේද.

උපවින පදනම →

ගනුදෙනු හා වෙනත් සිද්ධීන් වලින් වන බලපෑම මුදල් හෝ මුදල් සමාන දෙයකින් ලැබීම හෝ ගෙවීමකේ ප්‍රමාද නොකොට ගනුදෙනු හා වෙනත් සිද්ධීන් සිදුවන අවස්ථාවේදීම එහි බලපෑම හඳුනාගැනීම.

ක්‍රමාංකය →

අස්පාශ්‍ය වත්කමක ක්‍ෂය කළ හැකි අගය එහි ප්‍රයෝජනවත් ජීවිතකාලය පුරා ක්‍රමානුකූල පදනමක් මත විභජනය කිරීම.

ක්‍රමාංකය පිරිවැය →

ක්‍රමාංකය පිරිවැය යනු මූල්‍ය වත්කම්/මූල්‍ය වගකීම්, මූලික හඳුනාගැනීමේදී ගණනය කරනු ලබන අගයයි. සඵල පොළී ක්‍රමය උපයෝගී කරගනිමින් ආපසු ගෙවූ මුදල් මුදල අඩුකර, සමුච්චිත ක්‍රමාංකය අඩුකර/ එකතුකර හෝ මූලික වටිනාකම හා කල්පිරීමේදී ඇති වටිනාකම අතර වෙනස හා හානිකරණය හෝ රැස්කිරීමට නොහැකිවීම මත සිදුකරන අඩුකිරීම් හැර මෙය ගණනය කරනු ලබයි.

විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම →

මේ යටතට විකිණීම සඳහා පවතින ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම් හෝ ණය හා අත්තිකාරම් ලෙස වර්ගීකරණය නොකළ වත්කම්, ලාභ/අලාභ තුළින් සාධාරණ වටිනාකමට ගලපනලද මූල්‍ය වත්කම් හෝ කල්පිරෙනතක් දරාසිටින ආයෝජන අයත් වේ.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත →

අන්තර්ජාතික පියවීම් සඳහා බැංකුව (BIS) විසින් සැලසුම් කළ හා දේශීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නවීකරණය කරන ලද රාමුවට අනුව නිශ්චිතව දක්වා ඇති ප්‍රාග්ධන හා අවදානම් බරතැබූ වත්කම් අතර ඇති සම්බන්ධතාවය.

ප්‍රාග්ධන වියදම් →

දේපළ හා උපකරණ මිලදීගැනීම සඳහා දරනලද වියදම්.

ප්‍රාග්ධන ලාභ →

වත්කමක් ඉවත් කිරීමෙන් (විකිණීමෙන්) ලැබෙන මුදලින් වත්කමේ පිරිවැය හා විකිණීම සඳහා වූ පිරිවැය අඩුකළ පසු ලැබෙන්නා වූ ලාභ ප්‍රාග්ධන ලාභ වේ.

ප්‍රාග්ධන සංචිත →

1988 අංක 30 දරන බැංකු පනත යටතේ නිශ්චිතව සඳහන් කරඇති අරමුණු සඳහා වෙන්කර ඇති සංචිත අරමුදල් වලින් සහ දේපළ ප්‍රත්‍යාගණන සංචිත අරමුදල්වලින් ප්‍රාග්ධන සංචිත සමන්විත වේ. මෙය අඩුකිරීමට හෝ බෙදාහැරීමට මූල්‍ය කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.

ධාරණ අගය →

වත්කම හා වගකීම්වල සාධාරණ අගයට ගැලපුම් කිරීමට පෙර පවතින පොත් අගයයි.

මුදල් හා සමාන දෑ →

වටිනාකම වෙනස්වීම පිළිබඳ සැලකියයුතු අවදානමක් නොමැතිව ව්‍යවහාර මුදල් බවට කඩිනමින් පරිවර්තනය කළහැකි කෙටිකාලීන අධික ද්‍රවශීලතා තත්ත්වයක් පවත්නා වූ ආයෝජන.

සාමූහික ගිවිසුම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ වාණිජ සමිති අතර ඇතිකරගන්නාලද ත්‍රෛපාක්ෂික ගිවිසුම.

ණය හානිකරණය සඳහා සාමූහිකව අගය කර සිදුකරනු ලබන වෙන් කිරීම් →

මෙය කළඹ හානිකරණ වෙන්කිරීම ලෙසද හැඳින්වේ. තනිව ගත්කළ විශේෂිත වටිනාකමක් නැති හෝ පාඩුවක් ඇතිවී ඇතත් ගිණුම් වාර්තා දිනයට එම වටිනාකම හඳුනා ගතනොහැකි එක සමාන ලක්ෂණයන්ගෙන් යුතු ණය සමූහයක් වෙනුවෙන් සාමූහික පදනමට කරනු ලබන ණය හානිකරන අගය ගණනය කිරීමයි. ණය හා අත්තිකාරම්, ණය ආයෝජන කළඹ මත අගයනු ලබයි.

බැඳියාවන් →

ණය පහසුකම් අනුමත කළ නමුත් වාර්තාකරන දිනට සේවාදායකයන් විසින් භාවිත නොකරනලද ප්‍රමාණය.

සංකේදණයවීමේ අවදානම →

ප්‍රතිපාර්ශ්වයේ ඇති අසමාන ව්‍යාප්තිය සහ ආයෝජන කළඹ අනාවරණයවී ඇති ව්‍යාපාර අංශය හෝ භූගෝලීය ප්‍රදේශය මත ජනිතවන අවදානම.

අසම්භාව්‍යයන් →

අනාගත සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක්, ප්‍රතිඵලය තහවුරුවන ශේෂ පත්‍ර දිනට පවතින තත්ත්වය/අවස්ථාව.

ආයතනික පාලනය →

සංස්ථාපිත ආයතන පාලනය කිරීමට උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියයි. ආයතන කළමනාකරණය කිරීම හා මෙහෙයවීමේදී විධායක කටයුතු සුපරීක්ෂණය කිරීමේදී සහ

අයිතිකරුවන්ට මෙන්ම අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත වගවීමේ කාර්යය ඉටුකිරීම සම්බන්ධයෙන් අධිකාරී බලය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය මෙහිදී සැලකිල්ලට ගැනේ.

පිරිවැයට ආදායම් අනුපාතය →

ණය පාඩු ප්‍රතිපාදන හැරුණුකොට මෙහෙයුම් වියදම් සහ ගනුදෙනු කළහැකි සුරැකුම්පත්වල අගය පහත වැටීම් සඳහා වන ප්‍රතිපාදන ශුද්ධ ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

පිරිවැය ක්‍රමය →

ආයෝජනය එහි පිරිවැයට වාර්තාගත කරන ගිණුම්කරණ ක්‍රමයකි. ආයෝජනයාගේ සමුච්චිත ශුද්ධ ලාභයෙන් බෙදාහැරීම් ලැබුණු ප්‍රමාණය දක්වා පමණක් ආයෝජකයාගේ ආදායම් ප්‍රකාශයේ එම ආයෝජනයේ ආදායම හඳුනාගනී.

ණය ශ්‍රේණිගත කිරීම් →

සංස්ථාපිත ආයතනයකට එහි ණය පියවීමේ හැකියාව හෝ එය පැහැර නොහැරීමේ සම්භාවිතාව සම්බන්ධයෙන් ස්වාධීන ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් සිදුකරනු ලබන ඇගයීම.

ණය අවදානම →

ණයගැතියෙකු හෝ අදාළ පාර්ශ්වයක් විසින් ගිවිසගත් කොන්දේසි ප්‍රකාර කටයුතු කිරීමට අපොහොසත්වීමෙන් පැනනගින තත්ත්වය, ණය අවදානම නැතහොත් පැහැර හැරීමේ අවදානම වශයෙන් සරලව අර්ථ දැක්වේ.

පාරිභෝගික තැන්පතු →

ගිණුම්ගිණියන් විසින් තැන්පත් කරන මුදල් වේ. මෙය වගකීමක් ලෙස හඳුනාගනී.

ගනුදෙනු කළහැකි සුරැකුම්පත් →
කෙටිකාලීනව යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කරගත් හා රඳවාගත් අලෙවිකළ හැකි සුරැකුම්පත්.

ණයකර →
සංස්ථාපිත ආයතනයක් විසින් නිකුත් කරනලද මධ්‍යකාලීන ණය උපකරණයකි.

විලම්බිත බදු →
ප්‍රවර්තන මූල්‍ය වර්ෂය තුළදී හැර අනෙකුත් මූල්‍ය වර්ෂයන්හිදී ගෙවීමට සිදුවන බදු වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන වල වෙන්කර තබනු ලබන ප්‍රමාණය.

ක්ෂය කිරීම →
වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම එහි ඵලදායී ජීවිතකාලය තුළ විධිමත්ව ප්‍රතිපාදනය කිරීම.

හඳුනාගැනීම ඉවත්කිරීම →
මින් පෙර මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ වලදී හඳුනාගන්නාලද මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් පොත්වලින් ඉවත් කිරීම.

ව්‍යුත්පන්නයන් →
මූල්‍ය උපකරණයක් වනඅතර, එහි මිල ඒ සඳහා භාජනයවන වත්කම්වල අගය මත තීරණය වෙයි.

ආර්ථිකමය එකතුවක අගය →
ඵලදායීතාව පිළිබඳ මිනුමක් වනඅතර, ඒ සඳහා සමස්ත ආයෝජන හිමිකම් පිරිවැය සැලකිල්ලට ගනුලැබේ.

සඵල බදු අනුපාතය →
බදු පෙර ලාභයෙන් බෙදනලද බදු සඳහා වන ප්‍රතිපාදන අනුපාතයයි.

සඵල පොළී අනුපාතිකය →
මූල්‍ය උපකරණයෙන් අනාගතයේදී ලැබිය යුතු මුදල් ප්‍රවාහයන් හෝ ලැබීම් අපේක්ෂිත ජීවකාලය තුළ හෝ සුදුසු පරිදි ඊට අනුරූප කෙටිකාලයක් තුළ මූල්‍ය වත්කම්/වගකීම්වල ශුද්ධ ප්‍රවර්තන

අගයට අනුව වට්ටම් කිරීමට යොදාගනුලබන පොළී අනුපාතය.

හිමිකම් ක්‍රමය →
අයෝජනය මුලදී පිරිවැයට ගිණුම්ගත කොට ඉන්පසු ඇතිවූ වෙනස්කම් මත ආයෝජකයාගේ ගිණුම්වල ශුද්ධ වටිනාකමට/ආයෝජනයට ඇති හිමිකමට වෙනස්කම් සිදුකොට ගිණුම් තැබීමේ ක්‍රමයයි.

හිමිකම් අවදානම →
කොටස් වෙළෙඳපොළ විචලනයන් හේතු කොටගෙන හිමිකම් වටිනාකම ක්ෂය වීමට ඇති අවදානම.

විදේශ විනිමය ලාභය/අලාභය →
විදේශ විනිමය ගනුදෙනු සිදුවන දිනය/අවසන් වාර්තාගත දිනය සහ පියවීම්/වාර්තා කරන දිනය අතර විදේශ විනිමය අනුපාත අතර ඇති වෙනස මත විදේශ විනිමය ලාභ උපදී. මෙය විදේශ මුදල් වෙළඳාම මතද උපදී.

සාධාරණ අගය →
දැනුවත් හා කැමැත්ත දක්වන පාර්ශ්වයන් අතර සිදුවන අනෙක් දුරින් ගනුදෙනුවකදී ණයක් පියවීම සඳහා හෝ වත්කමක් හුවමාරුකර ගැනීම සඳහා යොදාගත හැකි අගය.

මූල්‍ය වත්කම් →
යම් වත්කමක් එනම් මුදල්, වෙනත් ඒකකයක හිමිකම් ආයෝජන හෝ වෙනත් ඒකකයකින් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් ලැබීමට ඇති හිමිසුම්ගත අයිතියක්.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් හෝ වගකීම් →
වෙළෙඳාම සඳහා ඇති මූල්‍ය වත්කම් හෝ මුලදීම ආයතනය විසින් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගය ගණනය කළ යුතුයැයි තීරණය කළ මූල්‍ය වත්කමක් හෝ වගකීමකි.

මූල්‍ය උපකරණ →
එක් පාර්ශ්වයකට මූල්‍ය වත්කමක් සහ අනෙක් පාර්ශ්වයට මූල්‍ය වගකීමක් හෝ හිමිකමක් ජනනය කරනු ලබන හිමිසුමකි.

මූල්‍ය වගකීම →
වෙනත් ඒකකයකට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට ඇති හිමිසුම් ගත බැඳීමක්.

ඇපයට තබනලද පවරාගත් දේපළ →
පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය තෘප්ත කිරීමෙන් අත්පත් කරගන්නාලද දේපළ

විදේශ ව්‍යවහාර මුදල් අවදානම →
දේශීය විනිමය හැරුණවිට අනෙකුත් විදේශ විනිමයන් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන අවදානම මෙහිදී සැලකේ. විදේශ මුදල් හුවමාරු අනුපාතයේ අහිතකර වෙනස්වීම් මත විදේශ මුදලින් පවතින වත්කම්/වගකීම් වල අගය අඩුවිය හැක.

විදේශ විනිමය හිමිසුම් →
ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සමග අනාගත දිනයක වර්තමානයේ එකඟවන අනුපාතයට හුවමාරු කිරීමට දෙපාර්ශ්වයක් විසින් ඇතිකරගන්නා එකඟතාවයකි.

පොදු ප්‍රතිපාදන →
තනි පුද්ගල පහසුකම් මත ණය පාඩු තීරණය කළ නොහැකි අවස්ථාවලදී සමුච්චිත නිරාවරණයවීම් හමුවේ ණය හා අත්තිකාරම් මත අනාගතයේදී සිදු වෙනැයි අපේක්ෂිත අලාභයන් ගෙවා දැමීම සඳහා වෙන්කර ඇති අරමුදල්.

සමූහය →
සමූහය යනු, පරිපාලකය සහ එහි සියලුම පරිපාලිතයන්ය.

ඇපවීම →
ණය ගෙවීමට නියමිත තැනැත්තෙකු එය පියවීමට අපොහොසත් වුවහොත් එම වගකීම ඉටුකිරීමට එක් පාර්ශ්වයක (ඇපකරු) පොරොන්දුව මත බැඳෙන ත්‍රෛපාර්ශ්වික හිමිසුමකි.

ඉදිරි රැකුම් →
අවාසිදායක මිල වෙනස්වීම් (පොළී අනුපාත සහ භාණ්ඩ මිල) නිසා ඇතිවන්නාවූ අවදානමක් එම අවදානම බලපැවැත්වෙන ගනුදෙනු ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගන්නා ක්‍රමෝපායයන්ය.

කල්පිරෙන තෙක් දරාසිටින ආයෝජන →
කල්පිරීම තෙක් රඳවාගැනීමේ අභිලාශය හා හැකියාව ඇති නිශ්චිත වටිනාකමක් සහ නිශ්චිත කල්පිරීමේ කාලයක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්.

වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය ආයෝජන →
කෙටිකාලීනව (අවුරුදු 1 ක කාලසීමාවට අඩු) යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත්කරගත් ණය සහ හිමිකම් ආයෝජන.

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා කක්සේරු ක්‍රියාවලිය (ICCAP) →
01 වන ස්ථම්භයෙන් ආවරණයවන අවදානම හැරුණුකොට පවතින අනිකුත් බැංකුකරණ අවදානම් සඳහා අමතර ප්‍රාග්ධනයක් යොමුකරන බවට බැංකුව විසින් සහතිකවීමේ ක්‍රියාවලියයි.

භානිකරණය →
වත්කමක් මගින් අයකරගතහැකි මුදල් ප්‍රමාණය, එහි ප්‍රවර්තන අගයට විධා අඩුවීමට උද්ගතවන තත්ත්වයකි.

හානිකරණයට ගැලපීම් සිදුකරනලද

වත්කම් කළඹ →

තනිව ගත්කල වැදගත්වන, හානිකරණය සඳහා ගැලපීම් සිදුකරනලද ණය කළඹ හා තනිව ගත්කල වැදගත් නොවන නමුත් දින 180 ට වැඩිකාලයක් ගෙවීම් පැහැරගරින ලදුව ඇති ණය කළඹ මේ නමින් හැඳින්වේ.

හානිකරණය සඳහා වූ දීමනාව →

සිදුවී ඇති අලාභයක් වෙනුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දිනට ලාභයෙන් සිදුකරන වෙන්කිරීමකි. මෙය තනිව හෝ සාමූහිකව හඳුනාගනු ලබයි.

හාණිකරණ ගාස්තු/නැවත දයවීම් →

වත්කමකින් ජනිතවන අනාගත වට්ටම් කළ මුදල් ප්‍රවාහයන්ගේ සහ වත්කමේ වර්තමාන වටිනාකම අතර වෙනස

හානිකරණ ණය →

සමාගම් විසින් ගිවිසුම් පරිදි ලැබිය යුතු ණය මුදල් ප්‍රමාණ සියල්ල එකතු කිරීමට බලාපොරොත්තු නොවන හෝ එම ණය මුදල් ප්‍රවාහ ගිවිසුම් ප්‍රකාර දිනයට පසු දිනයකදී එකතු කිරීමට බලාපොරොත්තුවීම.

කේවල හානිකරණය →

තනි තනිව ගත්කල සැලකිය යුතු ගිණුම් සහ සාමූහික හානිකරණයට අයත් නොවන සියලු ගිණුම් අලාභය සඳහා කොතරම් දුරට අනාවරණය වනවාද යන්න තක්සේරු කිරීම.

අස්පාශ්‍ය වත්කම →

අස්පාශ්‍ය වත්කමක් යනු භෞතිකමය තත්ත්වයක් නොමැති හඳුනාගතහැකි වත්කමකි. ආයතනික බුද්ධිමය දේපල උදාහරණ ලෙස, ජේටන්ටි බලපත්‍රය, පුරස්කාරය වෙළඳ ලකුණ, ව්‍යාපාර පටිපාටි, ගිම්කම්, කීර්තිනාමය, වෙළඳ නාමය ආදිය වර්තමාන පොදු අස්පාශ්‍ය වත්කම් ගණයට අයත් වේ.

අවිනිශ්චිත පොළී →

අක්‍රීය ණය හා අත්තිකාරම් මත ඇතිවන පොළී.

පොළී ආන්තිකය →

සාමාන්‍ය පොළී උපයන වත්කම්වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත ශුද්ධ පොළී ආදායම.

පොළී අවදානම →

මූල්‍ය සාධන පත්‍රයක සාධාරණ වටිනාකම හෝ අනාගත මුදල් ප්‍රවාහ වෙළෙඳපොළ පොළී අනුපාතවල වෙනස්වීම් හේතුවෙන් උච්චාවචනය වීමේ අවදානම.

පොළී අනුපාත හුවමාරුවක් →

එක් පාර්ශ්වයක මුදල් ප්‍රවාහය වෙනුවෙන් තවත් පාර්ශ්වයක් විසින් පොළී ගෙවීම් හුවමාරුකර ගැනීමේ ව්‍යුත්පන්නයකි.

පොළී ව්‍යාජතිය →

පොළී උපයන වත්කම් හා පොළී සහිත වගකීම් මත උපයනලද පොළී අනුපාතිකයෙහි සාමාන්‍යය හා ගෙවන ලද පොළී අනුපාතිකයෙහි සාමාන්‍යය අතර ඇති වෙනස නිරූපණය කරයි. පොළී අනුපාතික, විනිමය අනුපාතික, ණය ව්‍යාජතිය සහ වෙනත් වත්කම් මිල.

ආයෝජන දේපල →

භාවිතයට හෝ විකිණීමට හැර හුදෙක් බදු කුලී ඉපයීමට හෝ ප්‍රාග්ධන වටිනාකම වැඩිවීම හෝ දෙකම සඳහා (අයිතිකරු විසින් හෝ මූල්‍ය කල්බදු යටතේ බදු ගැණුම්කරු විසින්) තබා ගෙන ඇති දේපල (ඉඩම් හෝ ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලකින් කොටසක් හෝ ඒ දෙකම) වේ.

ආයෝජන සුරැකුම්පත් →

ප්‍රාග්ධන වර්ධන අරමුණු සඳහා අත්පත් කරගත් හා රඳවාගත් සහ සාමාන්‍යයෙන් කල්පිරීම තෙක් රඳවාගන්නා සුරැකුම්පත්

ප්‍රධාන කළමනාකරණ පිරිස →

අධ්‍යක්ෂවරුන්ද ඇතුළුව ආයතනයක ක්‍රියාකාරකම් සෘජුව හෝ වක්‍රාකාරව සැලසුම්කරණය, මෙහෙයවීම සහ පාලනය සඳහා අධිකාරය සහ වගකීම් දරන පුද්ගලයින්.

ද්‍රවශීල වත්කම් →

මුදල් ලෙස රඳවාගන්නාලද හෝ වෙනත් බැංකුවල තැන්පතු විනිමය බිල්පත් සහ භාණ්ඩාගාර බිල්පත් වැනි පහසුවෙන් මුදල් බවට පත්කළහැකි ආකාරයෙන් පවතින වත්කම්.

ද්‍රවශීල වත්කම් අනුපාතය →

මහ බැංකුව විසින් ප්‍රකාශිත පරිදි මුදල් හෝ පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි ආකාරයෙන් පවතින වත්කම්, අසම්භාව්‍ය වගකීම්ද ඇතුළුව මුළු වගකීම් වලින් බෙදීමෙන් මෙම අනුපාතය ලබාගැනේ.

ද්‍රවශීලතා අවදානම →

ඒකකයක් විසින් මූල්‍ය වගකීම් සම්බන්ධ බැඳීම් සපුරාලීම සඳහා මුහුණපෑමට සිදු වන දුෂ්කරතාවය පිළිබඳ අවදානම.

ණය සහ ලැබිය යුතු දෑ →

වෙළෙඳපොළේ වටිනාකමක් තීරණය වී නොමැති ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් නොවන සහ මූලික හඳුනාගැනීමේදී විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කමක්සේ හඳුනා නොගත් මූල්‍ය වත්කම් මේ නමින් හැඳින්වේ.

ගෙවීම් පැහැරහැරීම නිසා ඇතිවන පාඩුව

ණයගැනියා ගෙවීම් පැහැරහැරීම නිසා ණය ගිණිට සිදුවන අලාභය මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

වෙළඳපළ අවදානම

පොළී අනුපාත, විනිමය අනුපාත, ණය ව්‍යාජතිය සහ වෙනත් වත්කම් මිල ආදී වෙළඳපළ විචලනයන්ගේ වෙනස්වීම්

හේතුකොටගෙන මූල්‍ය උපකරණයන්හි අගය වෙනස්වීම මත අලාභ ඇතිවීමේ හැකියාව.

ප්‍රමාණාත්මක බව →

යම් ගනුදෙනුවක හෝ සිදුවීමක සාපේක්ෂ වැදගත්කම හෝ යම් ගනුදෙනුවක් හෝ සිදුවීමක් මගහැරීම හෝ අවප්‍රකාශයවීම මූල්‍ය ප්‍රකාශන ප්‍රයෝජනයට ගන්නා පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් සිදුකරන්නේ නම් එය ප්‍රමාණාත්මක ගනුදෙනුවකි.

ශුද්ධ පොළී ආදායම →

ආයෝජන කළඹන් ලද පොළී ආදායම සහ තැන්පතු මත ගෙවන ලද පොළී අතර ඇති වෙනස.

අක්‍රීය ණය →

තුන්මසකට වඩා වැඩි කාලයක් නොගෙවන ලද ණය.

අක්‍රීය ණය අනුපාතය →

සමස්ත අක්‍රීය ණය හා අත්තිකාරම් ප්‍රමාණය, සමස්ත ණය හා අත්තිකාරම් කළඹන් බෙදනලදවිට ලැබෙන අනුපාතය.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙන්

පරිබාහිර වූ ගනුදෙනු →

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනට හඳුනානොගත් නමුත් අසම්භාව්‍යයන් හෝ වගකීම් ජනිතවන්නාවූ වත්කම් හෝ වගකීම් මේ නමින් හැඳින්වේ.

මෙහෙයුම් අවදානම

ප්‍රමාණවත් නොවන හා අසාපර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයන් සහ පද්ධතීන් හෝ බාහිර සිදුවීම් නිසා ඇතිවන අවදානම.

පරිපාලක සමාගම

පරිපාලිත සමාගම් එකක් හෝ කීපයක් සහිත ඒකකයක් පරිපාලකයක් වේ.

කළබි →

ආයෝජන සමූහයක් එනම් රාජ්‍ය සුරැකුම්පත්, ණය හා අත්තිකාරම්, හිමිකම් කොටස් මේ යටතට ඇතුළත් වේ.

පැහැර හැරීමේ සම්භාවිතාව →

යම් ණයගැතියෙක් සිය වගකීම් පැහැර හැරිය හැකි සම්භාවිතාවය ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගන්නා අභ්‍යන්තර වර්ගීකරණයකි.

වත්කම්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය →

වත්කම්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය යනු ශුද්ධ ආදායම, වත්කම්වල සාමාන්‍යයෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. මෙය ලාභදායීත්වය ගණනයකිරීමේ ප්‍රතිශතයක් ලෙස හා තරගකාරී ආයතන අතර කාර්යසාධනය මැනීමේ ඒකකයක් ලෙස යොදා ගනී.

හිමිකම් මත ප්‍රතිලාභය →

ශුද්ධ ලාභය වර්ෂය තුළම සාමාන්‍ය හිමිකම් ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

සම්බන්ධිත පාර්ශ්ව →

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 30 අනුව සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව්කිරීම අනුව එක් පාර්ශ්වයකට තවත් පාර්ශ්වයක් පාලනයකිරීමට ඇති හැකියාව හෝ අනිකුත් පාර්ශ්වයේ මූල්‍ය හා මෙහෙයුම් තීරණවලදී සැලකිය යුතු බලපෑමක් සෘජුව හෝ වක්‍රව කිරීමට හැකියාවක් ඇතිවීම එම පාර්ශ්වයන් හා සම්බන්ධිත පාර්ශ්වයන් වේ.

ප්‍රතිමිලදී ගැනීම ගිවිසුම් →

ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ ගිවිසගත් පරිදි පසු දිනකදී නියමිත මුදල හා පොළිය ආපසු ගෙවීමේ පදනම මත ලබාගත් මුදලක් මේ යටතට ගැනේ.

අයහාර සංචිත →

ඉදිරි අනාගතයේදී ආයෝජනය කිරීම සඳහා සහ බෙදාහැරීමේ අරමුණින් රඳවා තබා ඇති සංචිත මේ යටතේ දැක්වේ.

අවදානම මත බරතබනලද වත්කම් →

අවදානම් මත පදනම්වූ ප්‍රාග්ධන අනුපාත ගණනය කිරීමේදී යොදා ගැනෙයි. සියලුම වර්ගයේ වත්කම් අතර, සාපේක්ෂව රුපියලට ඇති අවදානම පිළිබිඹු කිරීම සඳහා අවදානම් බර තැබූ සාධක උපයෝගීකර ගනිමින් අඩු අවදානම් වත්කම්වල මුහුණත වටිනාකම අඩුකරනු ලබයි. ශේෂ පත්‍ර දිනට පසු උපකරණවල නිසඟයෙන්ම ඇති අවදානමද හඳුනාගනු ලබයි. මෙය, පළමුව ශේෂ පත්‍රයෙහි සමාන අයිතමයන් වෙත නාමික අගය ගැලපීමෙන් හා ඉන් අනතුරුව යෝග්‍ය අවදානම් බර තැබූ සාධක උපයෝගීකර ගැනීමෙන් සිදු කෙරෙයි.

රුපියල් ණය →

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන රුපියල් සුරැකුම්පත් මෙයින් අදහස් වේ.

කොටස්කරුවන්ගේ අරමුදල් →

1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදන යටතේ ඇතිකර ඇති ප්‍රාග්ධන සංචිත.

එක් පුද්ගලයකුගේ ණය ගැනීමේ සීමාව →

මෙය නියාමන ප්‍රාග්ධන පදනමෙන් 33% කි.

ව්‍යවස්ථාපිත සංචිත අරමුදල →

1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදන යටතේ ඇති කරනු ලැබූ ප්‍රාග්ධන සංචිතය.

ආතති පරීක්ෂාව →

බැංකුවක් විසින් විවිධ තුදුටු දුෂ්කර අවස්ථාවන්හිදී නොවැටී කටයුතුකළ හැකි විවිධ මට්ටම් කවරේද යන්න පෙන්වාදෙන පුර්ණ පරීක්ෂාවකි.

පරිපාලිතය →

පරිපාලකයක් විසින් පාලනය කරනු ලබන්නාවූ ඒකකයක් පරිපාලිතයකි. එය ආයතනයක්, සංස්ථාපනය කරනු නොලැබූ ඒකකයක්, නොඑසේ නම් හවුල් ව්‍යාපාරයක් වියහැක.

ස්වරූපයට වඩා යථාතත්ත්වය →

ගනුදෙනු හා අනෙකුත් සිද්ධීන් සඳහා වන ගිණුම්කරණ ක්‍රියාවලිය සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම හුදු ගෙනතික ස්වරූපය අනුව පමණක් නොව ඒවායේ හරය සහ නියම ආර්ථික ස්වභාවය අනුව ගිණුම්ගතකර ඉදිරිපත් කිරීම අවශ්‍ය යන මූලධර්මය.

ව්‍යවහාර මුදල් හුවමාරුවක් →

මුදල් ඒකක තත්කාලීන විනිමය ගෙවීම් ක්‍රමය යටතේ මිළදීගැනීම සහ මෙම මුදල් ප්‍රමාණය එම මුදල් ඒකකයෙන්ම ඉදිරි ගිවිසුම් ගෙවීම් ක්‍රමය යටතේ විකිණීම සඳහා සමගාමීව කටයුතුකිරීම ව්‍යවහාර මුදල් හුවමාරුවක් වේ.

ස්ථර I ප්‍රාග්ධනය →

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, ව්‍යවස්ථාපිත සංචිත අරමුදල සහ පොදු සංචිතයේ එකතුවකින් මෙය සකස්වී ඇත.

ස්ථර II ප්‍රාග්ධනය →

අතිරේක ප්‍රාග්ධනයේ 50% නියෝජනය වන්නේ ප්‍රත්‍යාගණන සංචිතයෙන් හා පොදු ප්‍රතිපාදනයන්ගෙනි.

මුළු ප්‍රාග්ධනය →

ස්ථර I හා ස්ථර II ප්‍රාග්ධනයේ එකතුවෙන් මුළු ප්‍රාග්ධනය සකස් වී ඇත.

හාණ්ඩාගාර බිල්පත →

කෙටිකාලීන ණය උපකරණයක් වන මෙය, වෙන්දේසි පදනමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි.

ඒකක භාර →

විශ්වාස භාර ඔප්පුවක කොන්දේසිවලට යටත්ව සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට භාර ගැනීම.

එකතුකළ අගය →

බැංකු සේවා සැපයීමේදී එම සේවා සැපයීම වෙනුවෙන් දරනලද පිරිවැය අඩුකිරීමෙන් පසු ජනිතවන ආදායමයි. මෙම එකතුකළ අගය සේවකයින්, ප්‍රාග්ධන දායකයන්, රාජ්‍ය බදු, ව්‍යාපෘතිය සහ වර්ධන පිණිස යොදාගැනීම සඳහා ආයතනය තුළ රඳවාගැනීම යන ආකාරයෙන් බෙදා හැරේ.

බැංකුවේ නම
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

වෙනත් ස්වරූපය
1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද රජයට අයත් බැංකුවක් වන අතර, 1988 අංක 30 දරන බැංකු පනත මගින් ඊට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය පිරිනමන ලදී.

ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය
'ඉතිරිකිරීමේ මන්දිරය'
අංක 255, ගාලු පාර,
කොළඹ 03, ශ්‍රී ලංකාව.
දුරකථනය 94-11-2573008-15
ෆැක්ස් 94-11-2573178
ඊමේල් nsbgen@nsb.lk
වෙබ් අඩවිය <http://www.nsb.lk>
ස්විච්ච් කෝඩ් NSBALKLX

සේවා මධ්‍යස්ථාන
ශාඛා 236
පාසල් බැංකු ඒකක 2,287
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 260

නියෝජිතායතන ජාලය
දිවයිනපුරා පැතිර පවතින තැපැල් කාර්යාල 653 සහ උප තැපැල් කාර්යාල 3,410 කි.

ණය ශ්‍රේණිගත කිරීම්
ෆිඩ් රේටින් ලංකා සමාගම විසින් ගමන සුරැකුම් රහිත දිගුකාලීන ණය සම්බන්ධයෙන් ක්‍රිත්ව "ඒ" සහතිකය ප්‍රදානය කර ඇත.

ස්ටැන්ඩර්ඩ් සහ පුළුල් ආයතනය විසින් B+ සහ ෆිඩ් රේටින් සමාගම විසින් B B - ස්ථාවර අන්තර්ජාතික ණය වර්ගීකරණය ප්‍රදානයකර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය
අස්චින් ද සිල්වා - සභාපති
(2015.02.09 දින සිට)

ඩබ්.ඒ. නාලනී මැතිනිය
සභාපතිනිය (2015.01.19 දින දක්වා)

ඩී.එල්.පී.ආර්. අබේරත්න
අධ්‍යක්ෂ

මහින්ද සිරිවර්ධන - අධ්‍යක්ෂ
(2015.02.25 දින සිට)

මූර්ති ඵමරසන්
අධ්‍යක්ෂ (2015.02.11 දින සිට)

සුරංග නාවුල්ලගේ
අධ්‍යක්ෂ (2015.02.09 දින සිට)

අජිත් පතිරණ
අධ්‍යක්ෂ (2015.03.20 දින සිට)

එස්. ටී. අබේගුණවර්ධන
ක්‍රියාකාරී අධ්‍යක්ෂ
(2015.01.12 දින දක්වා)

එස්.ආර්. ආටිගල
අධ්‍යක්ෂ (2015.02.24 දින දක්වා)

ලයනල් පී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂ (2015.01.13 දින දක්වා)

සුමිත් විජේසිංහ
අධ්‍යක්ෂ (2015.02.02 දින දක්වා)

එච්. මාදිවෙල
අධ්‍යක්ෂ (2015.01.27 දින දක්වා)

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
එස්.ඩී.එන්. පෙරේරා
(2015.03.12 දින සිට)
(වැඩබලන සාමාන්‍යාධිකාරී/
ප්‍රධාන විධායක නිලධාරී)
(2014.06.20 සිට 2015.03.11
දින දක්වා)

එච්.එම්. හෙන්නායක බණ්ඩාර
(2014.06.19 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්:
වයි.එආර්. ඩීන් මෙනවිය

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව:
මූර්ති ඵමරසන් - සභාපති
(2015.03.12 දින සිට)

ලයනල් පී. ප්‍රනාන්දු - සාමාජික
(2015.01.13 දින දක්වා)

මහින්ද සිරිවර්ධන - සාමාජික
(2015.03.12 දින සිට)

එස්.ආර්. ආටිගල - සාමාජික
(2015.02.24 දින දක්වා)

එච්. මාදිවෙල - සාමාජික
(2015.01.27 දින දක්වා)

මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව:
අස්චින් ද සිල්වා - සභාපති
(2015.03.12 දින සිට)

ඩබ්. ඒ. නාලනී මැතිනිය - සභාපතිනිය
(2015.01.19 දින දක්වා)

ඩී.එල්.පී.ආර්. අබේරත්න
සාමාජික (2015.03.12 දින සිට)

එස්.ආර්. ආටිගල - සාමාජික
(2015.02.24 දින දක්වා)

එච්. මාදිවෙල - සාමාජික
(2015.01.27 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල
නාමයෝජනා කමිටුව:
අස්චින් ද සිල්වා - සභාපති
(2015.03.12 දින සිට)

එස්.ආර්. ආටිගල - සභාපති
(2015.02.24 දින දක්වා)

මහින්ද සිරිවර්ධන - සාමාජික
(2015.03.12 දින සිට)

සුමිත් විජේසිංහ - සාමාජික
(2015.02.02 දින දක්වා)

එස්.ටී. අබේගුණවර්ධන
(2015.01.12 දින දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම්
කළමනාකරණ කමිටුව:
ඩී.එල්.පී.ආර්. අබේරත්න - සභාපති
මූර්ති ඵමරසන් - සාමාජික
(2015.03.12 දින සිට)

මහින්ද සිරිවර්ධන - සාමාජික
(2015.03.12 දින සිට)

ලයනල් පී. ප්‍රනාන්දු - සාමාජික
(2015.01.13 දින දක්වා)

සුමිත් විජේසිංහ - සාමාජික
(2015.02.02 දින දක්වා)

අනුකූලතා නිලධාරී:
අයි.කේ.එල්. සසි මහේන්ද්‍රන් මිය

විගණකවරුන්:
විගණකාධිපති

පරිපාලන සමාගම

සී.ස. එන්.එස්.ඒ. ආර්. ආර්. මැනේස් මන්ට්ටි
සමාගම

ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය
පළමු මහල

'ඉතිරිකිරීමේ මන්දිරය'
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

අංක 255, ගාලු පාර,
කොළඹ 03, ශ්‍රී ලංකාව.

දුරකථනය: 94-11-2564601, 2467731
ෆැක්ස්: 94-11-2564706

ඊමේල්: nsbfmc@nsb.lk
ස්විච්ච් කෝඩ්: NSBFLKXXXX

අධ්‍යක්ෂ මණ්ඩලය:
අස්චින් ද සිල්වා - සභාපති
(2015.03.12 දින සිට)

ඩබ්.ඒ. නාලනී මැතිනිය - සභාපතිනිය
(2015.01.19 දින දක්වා)

ඩී.එල්.පී.ආර්. අබේරත්න - අධ්‍යක්ෂ
සුරංග නාවුල්ලගේ - අධ්‍යක්ෂ
(2015.03.12 දින සිට)

එස්.ඩී.එන්.පෙරේරා
අධ්‍යක්ෂ (2014.07.26 දින සිට)

එස්.ටී. අබේගුණවර්ධන - අධ්‍යක්ෂ
(2015.01.12 දින දක්වා)

ලයනල් පී. ප්‍රනාන්දු - අධ්‍යක්ෂ
(2015.01.13 දින දක්වා)

එච්.එම්. හෙන්නායක බණ්ඩාර -
අධ්‍යක්ෂ
(2014.06.19 දින දක්වා)

ප්‍රධාන විධායක නිලධාරී:
එන්.කේ. දහනායක

විගණකවරුන්:
අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම

සමාගමේ ලේකම්:
වයි.එආර්. ඩීන් මෙනවිය

